

DIGITALLY EMPOWERED

ඩිජිටල් ලොව වෙත සවිමන් පිවිසුමක්...

මහජන බැංකුව
වාර්ෂික වාර්තාව 2018



සිසිල් ලොව වෙත සවිමන් සිසිල්

ශ්‍රී ලාංකීය බැංකුකරණ ක්ෂේත්‍රයේ පෙරමුණ ගනිමින්, මහජන බැංකුව ස්වකීය ගනුදෙනුකරුවන් වෙත අති නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් ඔවුන්ගේ ගනුදෙනු කටයුතු වඩාත් පහසු කිරීමේ ආදර්ශවත් මෙහෙවරක් ඉටු කරයි. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ජය කෙහෙළි නංවමින් අපගේ සේවා සම්පාදන ක්‍රියාවලිය සඳහා අප ලද ඇගයුම් රැසකි. දේශය වෙත අපගේ පුරෝගාමී කාර්යභාරය ඉටුකරමින් ජාතිය ඩිජිටල් ලොව වෙත රැගෙන යාමේ සවිබලය අපි නිරතුරුවම සපයන්නෙමු.

පටුන

පූර්විකාව

- වාර්ෂික වාර්තාව පිළිබඳව 3
- බැංකුව පිළිබඳව 5
- අපගේ දැක්ම, මෙහෙවර ප්‍රකාශය සහ වටිනාකම් 6
- සමූහය පිළිබඳව 7

2018 වසර විවරණය

- විශේෂිත මූල්‍ය තොරතුරු 10
- මූල්‍ය නොවන විශේෂිත තොරතුරු 11
- සුවිශේෂී මංසලකුණු 12
- සභාපතිවරයාගේ පණිවිඩය 16
- ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ/සාමාන්‍යාධිකාරීවරයාගේ සමාලෝචනය 19

භාරකාරත්වය

- අධ්‍යක්ෂ මණ්ඩලය 24
- ආයතනික කළමනාකාරීත්වය 28
- විධායක කළමනාකාරීත්වය 36
- අවදානම් කළමනාකරණය 40
- ආයතනික යහපාලන වාර්තාව 49
- අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු වාර්තාව (BAC) 71
- අධ්‍යක්ෂ මණ්ඩල අනුකමිටු වාර්තා 72
- අභ්‍යන්තර පාලනයන් පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය 75
- අභ්‍යන්තර පාලනය පිළිබඳව විගණකාධිපතිවරයාගේ වාර්තාව 77

වටිනාකම් නිර්මාණය කිරීමේ සැලසුම

- ව්‍යාපාර අකෘතිය 80
- පාර්ශ්වකාර සහභාගිත්වය 82
- ප්‍රමාණාත්මකතාවය 84
- ක්‍රමෝපාය සහ සම්පත් වෙන්කිරීම 88

කළමනාකරණ විචාරය

- මෙහෙයුම් පරිසරය 94
- ව්‍යාපාර ඒකකයෙහි කාර්යසාධනය 96
 - පුද්ගල කේන්ද්‍රීය බැංකු කටයුතු 96
 - ව්‍යවසාය බැංකු කටයුතු 98
 - ආයතනික බැංකු කටයුතු 99
 - භාණ්ඩාගාර සේවා 100
 - විදේශ ගනුදෙනුකාර සේවා 101
 - ජාත්‍යන්තර බැංකු කටයුතු 102
- ප්‍රාග්ධන කළමනාකරණය 103
 - මූල්‍ය ප්‍රාග්ධනය 104
 - නිෂ්පාදිත ප්‍රාග්ධනය 109
 - බුද්ධිමය ප්‍රාග්ධනය 112
 - මානව ප්‍රාග්ධනය 116
 - සමාජ හා සබඳතා ප්‍රාග්ධනය 124
 - ස්වභාවික ප්‍රාග්ධනය 134
- තිරසාර සංවර්ධන ඉලක්ක වෙත දායකත්වය 137


මූල්‍ය වාර්තා

- මූල්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරුන්ගේ වගකීම 144
- මූල්‍ය ප්‍රකාශ පිළිබඳ විගණකාධිපතිගේ වාර්තාව 145
- ආදායම් ප්‍රකාශය 147
- විස්තීර්ණ ආදායම සම්බන්ධ ප්‍රකාශය 148
- මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය 149
- ස්කන්ධ වෙනස්වීම් ප්‍රකාශය - බැංකුව 150
- ස්කන්ධ වෙනස්වීම් ප්‍රකාශය - සමූහය 152
- මුදල් ප්‍රවාහ ප්‍රකාශය 154
- මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන් 155

වෙනත් තොරතුරු

- ආදායම් ප්‍රකාශය - (වික්සන් ජනපද ඩොලර්) 266
- මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය - (වික්සන් ජනපද ඩොලර්) 267
- දස අවුරුදු සාරාංශය - බැංකුව 268
- දස අවුරුදු සාරාංශය - සමූහය 269
- බාසල් III - ස්ථරය III යටතේ වෙළඳපොල විනය හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවය 270
- තිරසාරත්ව වාර්තාව පිළිබඳ බාහිර සහතිකය 282
- ගෝලීය වාර්තාකරණ ප්‍රවේශය (GRI) අන්තර්ගත දර්ශකය - "අනුකූලතා" විකල්පය : මූලික 283
- මූල්‍ය/බැංකුකරණ යෙදුම් (පාරිභාෂිත ශබ්ද මාලාව) 287
- ආයතනික තොරතුරු 292

වාර්ෂික වාර්තාව පිළිබඳව



හැඳින්වීම

අපගේ සිව් වන සංකලිත වාර්ෂික වාර්තාව වන මෙහි, අපි අඛණ්ඩවම ඒකාබද්ධ වාර්තාකරණ ප්‍රතිපත්ති අනුගමනය කරන්නෙමු. රාජ්‍ය හිමිකාරත්වය සහිත බැංකුවක් වශයෙන් මහජන බැංකුවේ ප්‍රගතිය සහ විවිධ මූලික අරමුණු ප්‍රකාශයට පත් කිරීමේදී මෙම ප්‍රවේශය පසුගිය වසර වලදීද අප හට අතිශය ප්‍රයෝජනවත් වූ බව අපගේ විශ්වාසයයි.

මෙම වාර්තාව බැංකුවේ පාර්ශ්වකරුවන්ගේ ප්‍රයෝජනය පිණිස සකසනු ලබන අතර, මෙහි අප විසින් අපගේ කාර්ය මණ්ඩලය, ගනුදෙනුකරුවන්, නියාමන අධිකාරීන් සහ ප්‍රජාවන් ඇතුළු අපගේ ප්‍රමුඛ පාර්ශ්වකරුවන් වෙත වටිනාකම් නිර්මාණය කිරීමේ අරමුණ පිළිබඳ තොරතුරු ඇතුළත් වේ.

GRI 102-51

2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වසර සඳහා වන අපගේ ආසන්නතම සංකලිත වාර්ෂික වාර්තාව සහ පසුගිය වසර 3 ට අදාළ වාර්ෂික වාර්තා අපගේ වෙබ් අඩවියෙහි පළ කරනු ලැබ ඇත. අපගේ වෙබ් අඩවිය:



<https://www.peoplesbank.lk>

GRI 102-45, 102-46, 102-48, 102-49, 102-50, 102-52

විෂයපථය සහ සීමාව

අපගේ මූල්‍ය වාර්තාකරණ කාලසීමාව වන, 2018 ජනවාරි 01 සිට 2018 දෙසැම්බර් 31 දක්වා කාලපරිච්ඡේදය මෙම වාර්තාව මගින් ආවරණය කෙරේ. මෙම වාර්තාව මගින් මහජන බැංකුව සහ මෙම වාර්තාවෙහි සාමූහිකව "සමූහය" වශයෙන් හැඳින්වෙන විවිධ පරිපාලිතයන් ත්‍රිත්වය වන පීපල්ස් ශ්‍රී සිං ඇන්ඩ් ෆිනෂන්ස් පීවල්සී, පීපල්ස් මර්චන්ට් ෆිනෂන්ස් පීවල්සී සහ පීපල්ස් ට්‍රැවල්ස් (පුද්ගලික) සමාගමෙහි පූර්ණ මෙහෙයුම් කටයුතු පිළිබඳ විශ්ලේෂණයක් සැපයෙන අතර එය ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශයන්හි ඇතුළත් වේ. මෙහි අපගේ ක්‍රමෝපාය, ඉලක්ක මෙන්ම වසර සඳහා ප්‍රමුඛ කාර්යසාධන දර්ශකද ඇතුළත් වේ සමෝධානික වින්තනය පිළිබඳ කරනු පිණිස, වාර්තාව මූල්‍ය වාර්තාකරණයෙන් ඔබ්බට යමින්, වටිනාකම් නිර්මාණය සඳහා වන අපගේ හැකියාව කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරන්නා වූ මූල්‍ය නොවන කාර්යසාධනය, ඉඩපුස්ථා, අපගේ ප්‍රධාන පාර්ශ්වකරුවන් වෙත ආරෝපනය කල යුතු හෝ ආශ්‍රිත අවදානම් සහ ප්‍රතිඵලයන් ද මෙහි ඇතුළත් කොට ඇත බැංකුවේ සන්දර්භය තුළ මානව ප්‍රාග්ධනය, පාරිසරික ක්‍රියාදාමය, ගනුදෙනුකාර සහ යටිතල පහසුකම් ආශ්‍රිත ක්‍රියාදාමයද මෙහිදී සාකච්ඡාවට භාජනය කෙරේ.

විෂයපථය හා සීමාවෙහි පෙර වාර්තාකරණ කාලපරිච්ඡේදයන්ගෙන් සැලකිය යුතු වෙනස්වීම් හොමැති වූ අතර, පසුගිය වාර්තාකරණ වසරෙහි නිකුත් කරන ලද වාර්ෂික වාර්තාව හා සැසඳීමේදී ප්‍රතිප්‍රකාශයන්ද නොවීය.

ප්‍රමාණාත්මකාවය

වාර්තාවේ ඉදිරිපත් කරනු ලබන අන්තර්ගතය නිර්වචනය කිරීම සඳහා අප විසින් ප්‍රමාණාත්මක සංකල්පය යොදා ගැනුණි. ඒ අනුව වාර්තාව මගින් මහජන බැංකුව වෙත බලපාන අවස්ථාවන් හා අභියෝගයන් සහ කොටස් හිමිකරුවන්, අනාගත ආයෝජකයන් සහ අපගේ ප්‍රධාන පාර්ශ්වකරුවන් වෙත අඛණ්ඩව වටිනාකම් නිර්මාණය කරමින් තිරසාර ව්‍යාපාරයක් වශයෙන් පැවතීම සඳහා බැංකුව සතු හැකියාව ඉදිරිපත් කෙරේ. නිරවද්‍යතාව පිළිබඳ කරුණු මෙම වාර්තාවේ පිටුව 85 සිට 87 දක්වා විස්තර කෙරේ.

වාර්තාකරණ ආකෘතිරාමු

අපගේ සංකලිත වාර්තාකරණ ක්‍රියාවලිය, විමෝචන මෙම වාර්තාවේ අන්තර්ගතය, වෙත මූලිකව මාර්ගෝපදේශයන් සපයනු ලබන්නේ ජාත්‍යන්තර ඒකාබද්ධ වාර්තාකරණ ආයතනයේ (IIRC) සංකලිත වාර්තාකරණ ආකෘතිකරාමුවෙහි (IR) දක්වා ඇති ප්‍රතිපත්ති මගිනි. වැඩි විවිච්චිකාවක් අත්කර ගැනීමේ අරමුණින්, වාර්තාවේ ඇතැම් කොටස් ගෝලීය වාර්තාකරණ ප්‍රවේශයේ (GRI) ප්‍රමිතීන් අනුව විමර්ශනය කරනු ලැබ ඇත.



ආයතනික පාලන සම්බන්ධ පරිච්ඡේදයන් පිළියෙල කරනු ලැබ ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලත් වාණිජ බැංකු සඳහා ආයතනික පාලනය සම්බන්ධයෙන් නිකුත් කොට ඇති 2007 අංක 11 දරන බැංකු පනතෙහි නියමයන් සහ එය වෙත පසුකාලීනව සිදුකරන ලද සංශෝධන වලට අනුකූලවය.

GRI 102-11

පූර්වෝපායමය ප්‍රතිපත්තිය

අපගේ සමාජයීය සහ පාරිසරික තිරසාරත්වය ආශ්‍රිතව පූර්වෝපායමය ප්‍රතිපත්තිය අනුගමනය කෙරේ. වගකීම් සහගත ආයතනික පුරවැසියකු වශයෙන් අපගේ ක්‍රියාකාරකම් ඔස්සේ සමාජය සහ පරිසරය වෙත සිදුවන අවදානම අවම කිරීම සඳහා අප විසින් නිසි පියවර ගනු ලැබ ඇත. මේ සම්බන්ධ තොරතුරු පිටු අංක 132 සිට 136 දක්වා ඇති ප්‍රජා ප්‍රාග්ධනය සහ ස්වභාවික ප්‍රාග්ධනය යටතේ දක්වා ඇත.

වාර්ෂික වාර්තාව පිළිබඳව

අනුකූලතාවය

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය මගින් නිකුත් කරන ලද ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මහජන බැංකුවේ මූල්‍ය ප්‍රකාශ පිළියෙල කරනු ලැබ ඇත. බැංකුව 1961 අංක 29 දරන මහජන බැංකු පනත සහ 1988 අංක 30 දරන බැංකු පනතෙහි අවශ්‍යතාවන්ට අනුකූලතාවය දක්වා ඇත.

GRI 102-56

සහතික කිරීම

ව්‍යාපාරික මෙහෙයුම් වල විවිධ පාර්ශවයන් තක්සේරු කිරීම හා සහතික කිරීම සඳහා අප විසින් ඒකාබද්ධ සහතිකකරණ ආකෘතියක් යොදා ගැනේ.

අභ්‍යන්තර		බාහිර/ස්වාධීන
මූල්‍ය වාර්තාකරණය	අධ්‍යක්ෂ මණ්ඩලය, අභ්‍යන්තර විගණන	විගණකාධිපති අර්න්ස්ට් ඇන්ඩ් යංග්, වරලත් ගණකාධිකාරීවරු, ශ්‍රී ලංකාව
තිරසාරත්ව වාර්තාකරණය	අධ්‍යක්ෂ මණ්ඩලය, අභ්‍යන්තර විගණන, ව්‍යාපාර අංශ ප්‍රධානීන්	අර්න්ස්ට් ඇන්ඩ් යංග්, වරලත් ගණකාධිකාරීවරු, ශ්‍රී ලංකාව
ආයතනික පාලනය	අධ්‍යක්ෂ මණ්ඩලය, අභ්‍යන්තර විගණන	විගණකාධිපති, අර්න්ස්ට් ඇන්ඩ් යංග්, වරලත් ගණකාධිකාරීවරු, ශ්‍රී ලංකාව
අභ්‍යන්තර පාලනයන්	අධ්‍යක්ෂ මණ්ඩලය, අභ්‍යන්තර විගණන	විගණකාධිපති, අර්න්ස්ට් ඇන්ඩ් යංග්, වරලත් ගණකාධිකාරීවරු, ශ්‍රී ලංකාව

ඉදිරි දර්ශන ප්‍රකාශ

මහජන බැංකුවේ මෙහෙයුම් වල මූල්‍ය තත්ත්වය සහ ප්‍රතිඵල ආශ්‍රිතව මෙම වාර්තාවෙහි ඇතැම් ඉදිරි දර්ශන ප්‍රකාශ ඇතුළත් වන අතර, ඒවා ස්වභාවයෙන්, ඇතැම්විට අනාගතයේදී සිදුවිය හැකි හෝ සිදුහොවිය හැකි සිදුවීම් මත රඳාපැවතීම සහ වචනී තත්ත්වයන් ආශ්‍රිතවීම් හිසාවෙන් අවදානම හා අවිනිශ්චිතතාවයෙන් යුක්ත වේ. සැබෑ ප්‍රතිඵල භෞතිකමය වශයෙන් අදාළ ඉදිරි දර්ශන ප්‍රකාශයන්හි ප්‍රතිඵල වලින් වෙනස්වීමේ හේතු සාධක ජාතික ආර්ථික තත්ත්වයන්, පොලී අනුපාතික, විනිමය අනුපාතික, ණය හෝ ණයකරණය සහ ආයෝජන ක්‍රියාකාරකම් මත ණය අවදානම, මෙන්ම තරගකාරී සහ හිඟමන සාධක වලින් සමන්විත වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මහජන බැංකුව පසු කාලීන දිනයකදී අදාළ කවර හෝ ඉදිරි දර්ශන ප්‍රකාශයක් විමර්ශනය හෝ සංශෝධනය සිදු නොකරයි.

GRI 102-53

විමසීම් සහ ප්‍රතිචාර

ඕනෑම විමසුමක් හෝ ප්‍රතිචාරයක් සඳහා :

කළමනාකරණ තොරතුරු දෙපාර්තමේන්තුව
 මහජන බැංකුව,
 නො 75, ශ්‍රීමත් චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත, කොළඹ 02.

දුරකථන : +94112327841, +94112446315, +94112481481
 ඊමේල් : info@peoplesbank.lk
 වෙබ් අඩවිය: www.peoplesbank.lk



බැංකුව පිළිබඳව



1961 අංක 29 දරන මහජන බැංකු පනත යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වශයෙන් මහජන බැංකුව ස්ථාපනය කෙරිණි. 2018 දෙසැම්බර් 31 දිනට රු බිලියන 1,734.7 ක වත්කම් පදනමක් සමගින්, මහජන බැංකුව ශ්‍රී ලංකාවේ ක්‍රමිකව වැදගත් වන බැංකු කිහිපය අතරට එක් වේ. එහි ආරම්භයෙහි පටන්, මහජන බැංකුව "ජනතාවගේ බැංකුව" වශයෙන් ප්‍රබල අයුරින් ශ්‍රී ලාංකීය ජන හදවත් තුළ සනිටුහන් වූ අතර, ගත වූ දශක 5 කට අධික කාලය පුරා අඛණ්ඩව ආයෝජනයන් සිදුකරමින්ද, නිෂ්පාදන හා සේවා කළඹ පුළුල් කරමින්ද මෙරට සෑම ප්‍රදේශයක් වෙතම ව්‍යාප්ත වීමට බැංකුව සමත් විය.

අද වන විට දීප ව්‍යාප්තව ගනුදෙනුකරුවන් මිලියන 10 කට අධික පිරිසක් වෙත සේවා සලසමින්, මහජන බැංකුව 2018 දී රු බිලියන 35.3 ක ඇසත්මේන්තුගත සන්නාම නිමකමක් සමගින් ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රය තුළ අති ගෞරවනීය, විශ්වසනීය හා අග්‍රගණ්‍ය වෙළඳ නාමයක් වශයෙන් සිය මුද්‍රාව සනිටුහන් කොට ඇත. මහජන බැංකුව වසර 2018 සඳහා වසරේ ජනතා සේවා සම්පාදක සහ වසරේ ජනතා සේවා වෙළඳ නාමය වශයෙන් සම්මානයට පාත්‍ර වීම මගින් මහජන බැංකුව කෙරෙහි පවතින ජනප්‍රසාදය තවදුරටත් තහවුරු වේ.

ප්‍රගතිය කරා පිය මනිනා බැංකුවක් වශයෙන්, මහජන බැංකුව වසර 2025 වන විට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් බැංකුකරණ ආයතනය බවට පත්වීමේ අරමුණින් යුතුව, මෑතකදී මහත් අපේක්ෂා සහගත අන්දමින් ඩිජිටල්කරණ ව්‍යාපෘතියක් දියත් කලේය. මහජන බැංකුව, නව පරපුරේ ගනුදෙනුකරුවන් අතර බැංකුකරණ තේරීම බවට ප්‍රතිස්ථාපනය කිරීම, මිලදුම් පියවර වශයෙන් හඳුන්වා දිය හැක.



අපගේ දැක්ම, මෙහෙවර ප්‍රකාශය සහ වටිනාකම්



අපගේ දැක්ම

- ◆ මූල්‍ය සේවා සැපයීම අතින් ශ්‍රී ලංකාවේ අසමසම, වෙළඳපොළ නියමුචා යන විරුදාවලිය ලැබීම අපගේ දැක්ම යි.



අපගේ මෙහෙවර ප්‍රකාශය

- ◆ පහසුවෙන් දැරිය හැකි, පහසුවෙන් ඉටු කරවා ගත හැකි මෙන්ම කාර්යක්ෂමව සපයා දෙනු ලබන මූල්‍ය සම්පාදන විසඳුම් ලබා දී, ජනජීවිතයේ දියුණුවටත්, ව්‍යවසාය සංවර්ධනයටත් දායකත්වය සැපයෙන පරිද්දෙන් මූල්‍ය සේවා සපයාදීමේ ව්‍යාපාරයේ නියැලී සිටීමත්,
- ◆ අප ගනුදෙනුකාරනවතුන්ට සැලකීමටත් ඔවුන් රැකගනීමටත්, කුසලතා ප්‍රවර්ධනයට දිරිදෙමින් අපගේ මානව සම්පත් ප්‍රවර්ධනය කරමින් හා බලගන්වීමටත්,
- ◆ තරගකාරී අන්දමින් ලාභ උපයන අතරම, ජාතික ආර්ථික සංවර්ධනයට අපගේ දායකත්වය සැපයීමත්,
- ◆ අපගේ ව්‍යාපාර පරිචයන් අතින් තිරසාර බව රැකගනීමින්, අප බැංකු මෙහෙයුම් කටයුතු සපයා ප්‍රජාවන් වෙත ප්‍රතිඋපකාර ප්‍රදානය කිරීමත්,

අපගේ 'මෙහෙවර' ලෙසින් ඉටු කෙරේ.

GRI 102-16





අපගේ වටිනාකම්

- ◆ ජාතියේ හද ගැස්ම ලෙසින් ක්‍රියාත්මක වීමත්,
- ◆ ගනුදෙනුකාරනවතුන්ගේ අවශ්‍යතා කෙරෙහි මනා හැමියාවකින් යොමු වීමත්,
- ◆ කීර්තිනාමයේ ඒකාග්‍රතාව රැකගනීමින් වගවීමත්,
- ◆ අඛණ්ඩ උගැනුම් සංස්කෘතියක් පවත්වාගනීමින් කණ්ඩායම් හැඟීමෙන් සේවා සැපයීමත්,
- ◆ බලාත්මක වීම සහ විවිධතා ගරු කිරීමත්, අපගේ අගනාකම් වේ.

සමූහය පිළිබඳව

මහජන බැංකු සමූහය, හඳුනාගත් ගනුදෙනුකාර කාර්මිකයන්ට අනුපුරක සේවාවන් සපයන්නා වූ බැංකුවක් වන අතර පරිපාලිත සමාගම් තුනකින් සමන්විත වේ. දිවයින පුරා විසිරුණු මිලියන 10 ට අධික ගනුදෙනුකාර පිරිසක් වෙත සේවය සලසමින්ද, 11,000 අධික සේවක පිරිසක් වෙත රැකියා අවස්ථා ලබාදෙමින්ද සමූහය සෑම වසරකම ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය උදෙසා කැපී පෙනෙන දායකත්වයක් ලබාදෙයි.

මහජන බැංකු සමූහය බැංකුව, පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීවල්සී, පීපල්ස් ට්‍රැවල්ස් (පුද්ගලික) සමාගම සහ පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීවල්සී යන සමාගම් වලින් සමන්විත වේ. මහජන බැංකුව, සමූහයේ විශාලතම දායකත්වය දරන ආයතනය වන අතර, එමගින් වත්කම් වලින් 91% ක සහ ඉපයුම් වලින් 80% ක හිමිකාරත්වය දරනු ලැබේ.

සේවාදායකයා	නිෂ්පාදනය සහ සේවාව	මහජන බැංකු හිමිකාරත්ව ප්‍රතිශතය	විශේෂතා
මහජන බැංකුව 	<ul style="list-style-type: none"> පුද්ගලයින්, ක්ෂුද්‍ර ව්‍යවසාය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, සංස්ථාපිත ආයතන, රාජ්‍ය හිමිකාරත්වය සහිත ව්‍යවසාය 	<ul style="list-style-type: none"> පුද්ගල කේන්ද්‍රීය බැංකුකරණය ව්‍යවසාය බැංකුකරණය ආයතනික බැංකුකරණය ජාත්‍යන්තර බැංකුකරණය 	වත්කම් : රු. බිලියන 1,735 තැන්පතු : රු. බිලියන 1,423 ශුද්ධ ලාභය : රු. මිලියන 17,095 ශ්‍රමික පිරිස: 8,093
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීවල්සී 	<ul style="list-style-type: none"> පුද්ගලයින්, ක්ෂුද්‍ර ව්‍යවසාය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 	<ul style="list-style-type: none"> කල්බදු සහ කුලී පිට ගැනුම් ක්ෂුද්‍ර මූල්‍ය තැන්පතු ණය 	75% වත්කම් : රු. මිලියන 188,099 තැන්පතු : රු. මිලියන 74,445 ශුද්ධ ලාභය : රු. 5,445 ශ්‍රමික පිරිස: 3,160
පීපල්ස් ට්‍රැවල්ස් (පුද්) සමාගම 	<ul style="list-style-type: none"> පුද්ගලයින්, ක්ෂුද්‍ර ව්‍යවසාය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 	<ul style="list-style-type: none"> අභ්‍යන්තර සංචාර විදේශ සංචාර ගමනාන්ත කළමනාකරණය 	99% වත්කම් : රු. මිලියන 134 ශුද්ධ ලාභය : රු. මිලියන 12.4 ශ්‍රමික පිරිස: 28
පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීවල්සී 	<ul style="list-style-type: none"> පුද්ගලයින්, සංස්ථාපිත සමාගම් 	<ul style="list-style-type: none"> කල්බදු හා කුලී පිට ගැනුම් තැන්පතු ආහිත වෙළඳාම 	50.16% වත්කම් : රු. මිලියන 3,373 තැන්පතු : රු. මිලියන 2,278 ශ්‍රමික පිරිස: 127

සේවයේ කර ගනුදෙනු කරන්න

ශ්‍රී ලාංකේය බැංකුකරණ ඉතිහාසයේ ප්‍රථම වරට, ශාඛාවන්
ඩිජිටල්කරණයට ලක් කරමින්, තාක්ෂණය හා සබැඳුණු
පරපුරක් වෙත විජ්ලවීය නව්‍යකරණයෙන් බලගන්වනු සුපිරි
බැංකුකරණ අත්දැකීමක්...





Cash Deposits
at People's Bank

Green Banking

ATM
Cash Withdrawals

ATM
Cash Withdrawals
Balance Inquiry

Welcome To
People's Bank ATM

Welcome To
People's Bank ATM




විශේෂිත මූල්‍ය තොරතුරු


GRI 102-7

	2018	බැංකුව 2017	වෙනස (%)	2018	සමූහය 2017	වෙනස (%)
මෙහෙයුම් කාර්යසාධනය (රු. බිලියන)						
පොලී ආදායම	171.1	149.2	14.7	200.3	173.8	15.2
ඉද්ධ පොලී ආදායම	60.1	50.5	19.1	75.9	62.7	20.9
දළ ආදායම	186.0	162.2	14.7	219.4	190.2	15.3
එකතු කළ අගය මත බදු සහ ආදායම් බදු වලට පෙර මෙහෙයුම් ලාභය	32.0	32.2	(0.7)	40.6	37.3	9.0
බදු වලට පෙර ලාභය	24.4	25.9	(5.8)	31.2	29.9	4.3
ආදායම් බදු	7.3	7.7	(4.6)	9.7	9.4	3.3
බදු වලට පසු ලාභය	17.1	18.2	(6.3)	21.5	20.5	4.8
ශ්‍රී ලංකා රජය වෙත ගෙවන ලද ලාභාංශ	3.4	5.2	(34.5)	3.4	5.2	(34.9)
රඳවාගත් ලාභය	13.7	13.0	4.9	18.1	15.3	18.3
මූල්‍ය තත්ත්වය (රු. බිලියන)						
මුළු වත්කම්	1,734.7	1,467.1	18.2	1,908.5	1,619.1	17.9
දළ ණය සහ අත්තිකාරම්	1,334.4	1,074.2	24.2	1,489.9	1,209.1	23.2
මුළු තැන්පතු	1,423.0	1,244.0	14.4	1,495.3	1,305.6	14.5
කොටස් හිමිකරුවන්ගේ අරමුදල්	91.2	77.5	17.8	123.5	106.4	16.0
කාර්යසාධන අනුපාතයන් (%)						
සාමාන්‍ය වත්කම් මත ප්‍රතිලාභය (බදු වලට පෙර)	1.5	1.9	(19.8)	1.8	1.9	(7.0)
ස්කන්ධ මත ප්‍රතිලාභය	20.3	26.6	(23.8)	18.7	21.4	(12.7)
පිරිවැය/ආදායම් අනුපාතය	57.5	54.8	4.9	57.7	56.6	2.0
අක්‍රීය ණය අනුපාතය	2.5	1.9	31.6	2.7	2.0	35.0
ණය අවර්ත අනුපාතය	72.3	97.5	(25.8)	71.6	92.7	(22.8)
ව්‍යවස්ථාපිත ද්‍රවශීලතා අනුපාතය - දේශීය බැංකු ඒකකය	23.0	24.1	(4.4)			
- අක්වෙරළ බැංකු ඒකකය	30.4	32.4	(6.2)			
ණය/තැන්පතු අනුපාතය	93.8	86.4	8.6	99.6	92.6	7.6
ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය - මූලික	11.0	10.8	1.7	11.7	11.5	1.0
- සමස්ත	14.5	13.5	7.4	14.5	13.7	5.0
කොටස් හිමිකර අනුපාතයන් (රු.)						
කොටසක ඉපැයුම	17,095	18,250	(6.3)	19,978	19,296	3.5
කොටස ඉද්ධ වත්කම් වටිනාකම	91,209	77,457	17.8	123,513	106,443	16.0


බදු වලට පෙර ලාභය (සමූහය)



මුළු වත්කම් (සමූහය)




මුළු තැන්පතු (සමූහය)



මූල්‍ය නොවන විශේෂිත තොරතුරු


GRI 102-7




මනුෂ්‍ය දෙහුකර වටිනාකම




සේවක වටිනාකම



ජාතික දායකත්වය



ව්‍යාපාරික සහකරුවන්



ප්‍රජාව

සුවිශේෂී මංසලකුණු

1961 >>>

1961 ජූලි මස 1 වැනි දින මහජන බැංකුව ආරම්භ කෙරුණි පළමු ශාඛාව කොළඹ, සීග්‍රක් විද්‍යාලයේදී විවෘත විය. වසර තුළදී කොළඹ පිහිටුවන ලද විදේශ ශාඛාවට අමතරව පොළොන්නරුව, හිඟුරක්ගොඩ, හම්බන්තොට, අනුරාධපුර, පුත්තලම, මාතලේ සහ මහනුවර යන ප්‍රදේශවල තවත් ශාඛාවන් අටක් විවෘත කෙරුණි. එවකට මුළු සේවක සංඛ්‍යාව 169 ක් විය.

1962 >>>

ප්‍රධාන ශාඛාව කොළඹ 2, යුනියන් පෙදෙස, රත්නම් ගොඩනැගිල්ලේ ප්‍රතිස්ථාපනය කෙරුණු අතර තවත් ශාඛාවන් 17 ක් විවෘත කෙරුණි.

1964 >>>

සමුපකාර ග්‍රාමීය බැංකු යෝජනා ක්‍රමය ආරම්භ කෙරුණි.

1963 >>>

බැංකුව මගින් එහි උකස් සේවාවන් අරඹන ලදී.

1965 >>>

බැංකුවේ ඇතැම් දෙපාර්තමේන්තු කොළඹ 2, ශ්‍රීමත් වික්‍රමපාලම් ඒ ගාඩනර් මාවත, ජීසීඑස්ඒ ගොඩනැගිල්ලේ ප්‍රතිස්ථාපනය කෙරුණි. මුළු ශාඛාවන් සංඛ්‍යාව 48 දක්වා ඉහළ නැංවුණු අතර, මෙයට තොරණ, කැබරාව, පදවිය, මන්නාරම, ඇඹිලිපිටිය, කහටගස්දිගිලිය, රාගල සහ තලවකලේ නව ශාඛා ඇතුළත් විය.

1967 >>>

කුඩා පරිමාණ ගොවිපල ක්ෂේත්‍රය වෙත ණය ලබාදීමේ පුරෝගාමියා බවට පත්වෙමින්, බැංකුව කෘෂිකර්ම ණය යෝජනා ක්‍රමයක් ඇරඹීය.

1970 >>>

අවිධිමත් ක්ෂේත්‍රයේ ආර්ථික ක්‍රියාකාරකම් වෙත මුදල් සම්පාදනය කිරීම උදෙසා "අතමාරු" ණය යෝජනා ක්‍රමය හඳුන්වාදෙන ලදී. හිරිතරයෙන් ඉතිරි කරන ගනුදෙනුකරුවන් ආකර්ශනය කරගැනීම සඳහා ආයෝජන ඉතුරුම් යෝජනා ක්‍රමය, ණය සම්බන්ධිත ඉතුරුම් යෝජනා ක්‍රමයක් හඳුන්වාදෙන ලදී.

1971 >>>

බැංකුවේ සිය වන ශාඛාව මරදගනමුලදී විවෘත විය.

1973 >>>

හිඹිපාදන සහ පරිභෝජන ණය පහසුකම් ද්විත්වයම ලබාදීම උදෙසා විස්තීර්ණ ග්‍රාමීය ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදෙන ලදී.

සිංහල හා හින්දු අළුත් අවුරුදු උත්සවය සමඟ ස්වකීය බැඳීම තහවුරු කරමින් නැකත් වේලාවට බැංකුව සමඟ ගනුදෙනු කිරීම සඳහා ගනුදෙනුකරුවන් දිරිගැන්වීම උදෙසා "ගනුදෙනු" පිළිවෙත ආරම්භ කෙරුණි.

1975 >>>

ආක්‍රමණශීලී ශාඛා ව්‍යාප්ති වැරදිවනනක් ඔස්සේ අපගේ මුළු ශාඛා සංඛ්‍යාව 158 දක්වා ඉහළ නැංවිණි.

1977 >>>

අපගේ 200 වැනි ශාඛාව කොල්ලුපිටියේදී විවෘත විය. ප්‍රධාන කාර්යාලය කොළඹ කොටුවේ ගොඩනැගිල්ලක ප්‍රතිස්ථාපනය කෙරුණි. මුළු සේවක සංඛ්‍යාව 5000 කට පැවැත්වීය. ප්‍රථම ධීවර බැංකුව කොරළුවැල්ලේදී ආරම්භ කෙරුණි.

1981 >>>

අපගේ ශාඛා ජාලය 290 කට පැවැත්වීය. දැරිය කාලීන ප්‍රමා ඉතුරුම් ක්‍රමය හඳුන්වාදෙන ලදී.

1981 >>>

බැංකුවේ 300 වැනි ශාඛාව ඉංගිරියේදී විවෘත විය. මුළු සේවක සංඛ්‍යාව 10,000 කට පැවැත්වීය.

1984 >>>

බැංකුවේ පරිපාලිත සමාගමක් වන පීපල්ස් මර්චන්ට් බැංකුව ස්ථාපනය කෙරුණි කොම්පියුටර් විදියේ පිහිටි අපගේ ශාඛාව ජාත්‍යන්තර ශාඛාව සහ කොටුව විදේශ ශාඛාව සමඟ ඒකාබද්ධ කෙරුණි.

1986 >>>

ප්‍රධාන ශාඛාව සහ තෝරාගත් නගර ශාඛාවන් කිහිපයක් කේන්ද්‍ර කොට ගනිමින් පරිගනකගත කිරීමේ ක්‍රියාවලිය අරඹන ලද අතර බ්ලැක් ලයිට් ක්‍රමය හඳුන්වාදීම සිදුකෙරුණි. එමගින් ගනුදෙනුකරුවන් රඳවාගැනීමේ කාලය සැළකිය යුතු ලෙස පහත වැටිණි.

1987 >>>

අපගේ මුල්ස්ථාන ශාඛාව බැංකුවේ ප්‍රථම පූර්ණ ස්වයංක්‍රීය ශාඛාව බවට පත් විය. ලංකා විදුලිබල මණ්ඩලය සමඟ සහයෝගීතාවයෙන් ග්‍රාමීය විදුලිබල සැපයුම උදෙසා විශේෂ ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදෙන ලදී.

1989 >>>

කම්කරු අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් සේවක අර්ථසාධක අරමුදල් ශේෂය ඇපයට තබා ගිවිස ලබාදීමේ ණය ක්‍රමයකට බැංකුව සහභාගී විය. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ එක්ව විදේශයන්හි රැකියා අපේක්ෂකයින් වෙත ණය ලබාදීමේ යෝජනා ක්‍රමයක් හඳුන්වාදෙන ලදී. 1983 සිටිල් අර්බුදයෙන් පීඩාවට පත්වූවන් වෙත ණය ලබාදීම සඳහා ශ්‍රී ලංකා දේපල හා කර්මාන්ත පුනරුත්ථාපන අධිකාරිය (REPIA) මගින් හඳුන්වාදෙන ලද යෝජනා ක්‍රමයකට බැංකුව සහභාගී විය. වසර තුළ ජනසවිය සම්බන්ධිත ණය ක්‍රමයක් හඳුන්වාදෙන ලදී. බැංකුව මගින් ඉතුරුම් සහතිකපත් හිකුත් කිරීමද මෙම වසරේදී අරඹන ලදී.

1990 >>>

ඉතුරුම් හිලිණ තැන්පතු ක්‍රමයක් හඳුන්වාදෙන ලදී. එසා ජාත්‍යන්තරය සමග එක්ව එසා කාඩ්පත හඳුන්වාදෙන ලද අතර, ශාඛා 24 ක් පුර්ණ වශයෙන් පරිගනකගත කෙරිණි.

1991 >>>

පළමු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය අපගේ මූලස්ථාන ශාඛාවේ ස්ථාපනය කෙරිණි.

1992 >>>

බැංකුව රජයේ ඇතළුම් කම්හල් 200 වැඩසටහනට සහයෝගය දැක්වීය. අන්‍යන්තර වශයෙන් නිර්මාණය කරන ලද බැංකුකරණ යෙදවුමක් වන "මහජන ස්වයංක්‍රීය බැංකුකරණ පද්ධතිය" (PABS) මගින් මෙහෙයුම් කටයුතු සක්‍රීය කරනු ලැබිණි.

1993 >>>

දිවයින පුරා ශාඛා 330 ක් මෙහෙයුම් සිදුකරමින් පැවති අතර, ප්‍රධාන ශාඛාවන් 35 ක් පුර්ණ ස්වයංක්‍රීයකරණයට ලක් කෙරිණි "විනිසා වාසනා", කාන්තාවන් සඳහා වන ඉතුරුම් ක්‍රමයක් හඳුන්වාදෙන ලදී.

1994 >>>

ස්වයංක්‍රීයකරණ වැඩසටහන යටතේ නව ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 8 සවිකරන ලද අතර, ශාඛා 160 ක් පරිගනකගත කෙරිණි.

1995 >>>

අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගීතාවයෙන් යුතුව රජයේ ගුරුවරුන් සඳහා "ගුරුසෙත" නමින් නව ඉතුරුම් ක්‍රමයක් හඳුන්වාදෙන ලදී.

1996 >>>

රාජ්‍ය අංශයේ සෞඛ්‍ය සේවකයින් වෙනුවෙන් "සුව සෙවණ" නමින්, ණය පහසුකම් පැකේජයක් හඳුන්වාදෙන ලදී. "සිසු උදාන" නමින් පාසැල් සිසුන් සඳහා නව තැන්පතු ක්‍රමයක් හඳුන්වාදෙන ලදී. කුඩා හෝ කුඩාමාන සංවර්ධන ව්‍යාපෘතිය සහ ඔහු වාර්ෂික හෝ සංවර්ධන ව්‍යාපෘතිය යන ආසියානු සංවර්ධන බැංකු අරමුදල් මත ක්‍රියාත්මක ණය ක්‍රම දෙකකට බැංකුව සහභාගිත්වය දැක්වීය. බැංකුවේ පුර්ණ හිමිකාරත්වය සහිත පරිපාලිතයන් වන සීමාසහිත පීපල්ස් ශ්‍රීසිං (පුද්ගලික) සමාගම සහ සීමාසහිත පීපල්ස් ට්‍රැවල්ස් (පුද්ගලික) සමාගම මෙහෙයුම් කටයුතු ඇරඹීය. විමර්ශන පරිපාලනය සවිමත් කිරීමේ සහ ගනුදෙනුකරුවන් වෙත වඩාත් යහපත් සේවාවක් සැලසීමේ අරමුණින් කළාප කාර්යාල විවෘත කෙරිණි.

1997 >>>

ස්වයං රැකියා ව්‍යාපෘතීන් වෙත සහාය ලබාදීම උදෙසා "සුරතර" ණය ක්‍රමය හඳුන්වාදෙන ලදී. ජාතික සංවර්ධන බැංකුවේ (NDB) මගින් අරමුදල් සම්පාදිත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සහයෝගීතා ව්‍යාපෘතිය යටතේ, බැංකුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙත ණය පහසුකම් පිරිනැමීය.

1998 >>>

පෙට් කාඩ්පත් හිමියන් 125,000 කට අධික සංඛ්‍යාවක් වෙත සේවා සලසමින් මුළු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සංඛ්‍යාව 36 දක්වා ඉහළ නැංවිණි. ශාඛා 175 ක් පුර්ණ ස්වයංක්‍රීයකරණයට ලක් කරන ලද අතර, උකස් මධ්‍යස්ථාන සංඛ්‍යාව 188 දක්වා ඉහළ නැංවිණි. විදේශ සේවා හිසුකිති කාර්යාංශය සමග එක්ව විගමනිත සේවකයින්ගේ ප්‍රයෝජනය පිණිස "විදේශිකා" නමින් ණය සහ ඉතුරුම් ක්‍රමයක් හඳුන්වාදෙන ලදී.

1999 >>>

තම භාරයේ සිටින ලාබාලයන්ට ප්‍රතිලාභ ලබා දීම සඳහා දෙමව්පියන් සහ භාරකරුවන් දිරිගන්වමින් "ඉසුරු උදාන" තැන්පතු ක්‍රමය හඳුන්වාදෙන ලදී.

2000 >>>

"ජනජය" ඉතුරුම් හා ණය ක්‍රමය හඳුන්වාදෙන ලදී. අළුතින් හඳුන්වාදෙන ලද "ජය ශ්‍රී" දිනුම් ඇදීම මගින් තැන්පත්කරුවන් වෙත ආකර්ශණීය තත්‍ව පිරිනැමිණි. දිවයින පුරා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලය 74 ක් දක්වා ව්‍යාප්ත කෙරිණි. PABS ශාඛාවන් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සමග සම්බන්ධ කිරීම සඳහා මධ්‍යම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ස්විචය හඳුන්වාදෙන ලදී.

2001 >>>

පුද්ගලික බැංකුකරණ ක්ෂේත්‍රයෙන් ඇතැම් අංශ ප්‍රධානීන් බඳවාගනිමින් බැංකුවේ සංස්ථාපිත කළමනාකරණ කන්ඩායම ශක්තිමත් කිරීමට පියවර ගන්නා ලදී. ක්‍රමෝපායිත සැලසුමක් හඳුන්වාදීම ඔස්සේ බැංකුව ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අරඹන ලදී. මුළු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සංඛ්‍යාව 90 දක්වා වර්ධනය විය.

2002 >>>

PABS ස්වයංක්‍රීය ශාඛා සංඛ්‍යාව 218 දක්වා ඉහළ නංවන ලද අතර, ශාඛා 119 ක් මධ්‍යම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ස්විචය වෙත සම්බන්ධ කෙරිණි.

2003 >>>

බැංකුවේ 11 වැනි ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී අයෙක් ද සිල්වා මහතා 2003 පෙබරවාරි මස 1 වැනි දින සිය ධුරයේ වැඩ භාර ගත්තේය. යන් වික්සෙකට්ටි සේවර් (YES) ගිණුම හඳුන්වාදෙන ලදී. බැංකුව අති නවීන ප්‍රමුඛ බැංකුකරණ පද්ධතියක් සහ වෙළඳ සේවා විසඳුමක් සඳහා මැලේසියාවේ සිල්වර් ලේක් සිස්ටම් සමග ගිවිසුමක් අත්සන් තැබීය. මෙම තාක්ෂණයන් ආධාරයෙන් මූලිකව ප්‍රධාන කාර්යාලය ඇතුළුව තෝරාගත් ශාඛාවන් 60 ක මෙහෙයුම් ශක්තිමත් කිරීම සිදුකෙරෙනු ඇත.

2004 >>>

2004 - 2008 ප්‍රතිව්‍යුහගතකරණ සැලසුමේ දෙවන අදියර විලිඳුකරන ලද අතර, ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිප්‍රාග්ධනීකරණ සහයෝගී පදනම මත වියට ශ්‍රී ලංකා රජයේ අනුමැතිය හිමි විය. බැංකුව විසින් ෆිච් රේටිං ලංකා වෙතින් ප්‍රථම පොදු තත්වගණන ශ්‍රේණිගත කිරීම වන BBB+ හිමිකර ගැනුණි.

2005 >>>

2005 දෙසැම්බර් මස ආචාර්ය පී ඒ කිරිවත්දෙනිය මහතා මහජන බැංකුවේ 15 වැනි සභාපතිවරයා වශයෙන් වැඩ භාර ගත්තේය. ඉන් අනතුරුව ශ්‍රී ලංකා රජය, ආසියානු සංවර්ධන බැංකුව සහ මහජන බැංකුව අතර අත්සන් තැබුණු ගිවිසුමකට අනුව, ශ්‍රී ලංකා රජය විසින් බැංකුව තුළ සිදුකරන ලද ස්කන්ධ ප්‍රාග්ධන ආයෝජනයෙහි පළමු වාරිකය වශයෙන් රුපියල් බිලියන 2 ක් මහජන බැංකුව වෙත හිමි විය. කේන්ද්‍රීය බැංකුකරණ ව්‍යාපෘතිය ශාඛා ජාලය පුරා තවදුරටත් ව්‍යාප්ත කෙරිණි. 2004 සුනාමි ව්‍යසනයෙන් පසු, හැවත ගොඩනැගවීම සඳහා රජයෙන් පිරිනමන ලද මූල්‍ය සහයෝගය තුළ බැංකුව ප්‍රධාන අතරමැදි ආයතනයක් වශයෙන් කටයුතු කලේය.

2006 >>>

ස්වකීය පූර්ව ශ්‍රේණිගත කිරීමේ මට්ටමින් තවදුරටත් ප්‍රගතිය වැඩි දක්වමින් බැංකුව ෆිච් රේටිං ආයතනයෙන් A- ශ්‍රේණිය අත්පත් කරගැනීමට සමත් විය. ශ්‍රී ලංකා අලෙවිකරුවන්ගේ ආයතනය මගින් මහජන බැංකුව වෙත වසර 2006 සඳහා බැංකුකරණ හා මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ජාතික සම්මානය පිරිනමන ලදී. රුපියල් බිලියන 1 ක දෙවන ප්‍රාග්ධන වාරිකය ශ්‍රී ලංකා රජය වෙතින් හිමි විය.

2007 >>>

2007 මැයි මස බැංකුවේ 16 වැනි සභාපතිවරයා වශයෙන් බිබිලි කරුණාපති මහතා වැඩ භාර ගත්තේය. ෆිච් රේටිං වෙතින් පිරිනමන ලද A- ශ්‍රේණිගත කිරීම වසර තුළ පවත්වාගෙන යන ලදී. ශ්‍රී ලංකා රජය මගින් තෙවන ප්‍රාග්ධන වාරිකය වශයෙන් රුපියල් බිලියන 1.5 ක් මහජන බැංකුව වෙත ලබාදෙන ලදී. මහජන බැංකුව අඛණ්ඩව දෙවන වසරේදීත් වසරේ බැංකුකරණ හා මූල්‍ය සේවා වෙළඳ කාමය වශයෙන් ජනතා සම්මානයෙන් පිදුම් ලැබීය. වසර 2007 දී බැංකුව මුළු තැන්පතු අතින් රුපියල් බිලියන 300 අභිබවා යාමට සමත් විය.

2008 >>>

බැංකුවේ 12 වැනි ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරීවරයා වශයෙන් එම්. වික්‍රමසිංහ මහතා වැඩ භාර ගත්තේය. ශ්‍රී ලංකා රජය මගින් සිව් වන ප්‍රාග්ධන වාරිකය වශයෙන් රුපියල් බිලියන 1.5 ක් මුද්‍රා හරින ලදී. වසර අවසානය වන විට බැංකුව 10.5% ක ප්‍රාග්ධන ප්‍රමාණවත්තාව මට්ටම කරා ළඟාවිය. තවද මෙම වසරේදී රුපියල් බිලියන 2.5 ක් වූ බැංකුවේ ප්‍රථම ණයකර හිකුදුව සිදු කෙරිණි. බැංකුවේ ජ්‍යෙෂ්ඨ සේවාවන්හි කැපී පෙනෙන සන්ධිස්ථානයක් සනිටුහන කරමින්, හවිභ තාක්ෂණය ඔස්සේ මිනිත්තු කිහිපයක් තුළ විදේශයන්හි සිට මුදල් ජ්‍යෙෂ්ඨ කිරීමේ අන්තර්ජාලගත සේවාවක් වන "People's e-remittance" හඳුන්වාදෙන ලදී. දුරවත් සඳහා වූ විදේශ මුදල් තැන්පතු ගිණුමක් වන "දුරු වතෙර ඉසුරු" සහ "විශේෂ විදේශ ආයෝජන තැන්පතු ගිණුම" වශයෙන් විදේශ මුදල් තැන්පතු ගිණුම් දෙකක් හඳුන්වාදීම සිදුකෙරිණි.

2009 >>>

2009 ජනවාරි මස බැංකුවේ 13 වැනි ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරීවරයා වශයෙන් පී ඒ පතිරණ මහතා වැඩ භාර ගත්තේය. වසර තුළදී බැංකුව රුපියල් බිලියන 2.5 ක් වූ සිය දෙවන ණයකර හිකුදුව සිදු කලේය. ශාඛා 214 ක් සහ සේවා මධ්‍යස්ථාන 236 ක් අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ කෙරිණි. බැංකුව මගින් ක්‍රමෝපායිතව දිවයින පුරා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 300 කට අධික සංඛ්‍යාවක් ස්ථාපනය කරන ලදී. මුළු තැන්පතු පරිමාණය රුපියල් බිලියන 400 කරා ළඟා විය. වාර්තාගත ඉහළම බදු වලට පෙර ලාභය වන රුපියල් බිලියන 6.1 අත්පත් කර ගැනුණි. බැංකුවේ ඉතිහාසයේ ප්‍රථම වරට 2008 වාර්ෂික වාර්තාව දකුණු ආසියානු ගණකාධිකාරීවරුන්ගේ සම්මේලනයේ SAFA සම්මානයට පාත්‍ර කරනු ලැබීය.

2010 >>>

2010 ඔක්තෝබර් මස බැංකුවේ 14 වැනි ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරීවරයා වශයෙන් එච් එස් ධර්මසිරි මහතා වැඩ භාර ගත්තේය. ශාඛා ජාලය සහ සේවා මධ්‍යස්ථාන ජාලය 679 දක්වා ව්‍යාප්ත කෙරිණි. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සංඛ්‍යාව 330 දක්වා ඉහළ නැංවිණි. 2010 දී පිපුණේ ඉන්ටර්නැෂනල් ඩෙව්ට් කාඩ්පත හඳුන්වාදෙන ලදී. ෆිච් රේටිං (Fitch Ratings) වෙතින් AA- ශ්‍රේණිගත කිරීමද, රැම් රේටිං (RAM Ratings) වෙතින් AAA ශ්‍රේණිගත කිරීමද, හිමිකර ගැනීමට සමත් විය. 2010 වසර තුළදී මුළු තැන්පතු ප්‍රමාණය රුපියල් බිලියන 462 ඉක්මවා යන ලදී. වාර්තාගත ඉහළම බදු වලට පෙර ලාභය වන රුපියල් බිලියන 8.7 අත්පත් කරගැනුණි නිව්යෝක්හි පැවති ARC සම්මාන උළෙලේදී මහජන බැංකු වාර්ෂික වාර්තාව ස්වර්ණ සම්මාන දෙකකින් පිදුම් ලැබීය. දකුණු ආසියානු ගණකාධිකාරීවරුන්ගේ සංගමය (SAFA) මගින් 2009 මහජන බැංකු වාර්ෂික වාර්තාව රාජ්‍ය අංශයේ ප්‍රථම ස්ථානය ලෙස සම්මානයට පාත්‍ර කරනු ලැබීය.

2011 >>>

2011 පෙබරවාරි 22 වැනි දින බැංකුවේ 15 වැනි ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරීවරයා වශයෙන් එන් වසන්ත කුමාර මහතා වැඩ භාර ගත්තේය. 2011 ජූලි 1 වැනි දින බැංකුව සිය ස්වර්ණ ජයන්තිය සැමරීය. දිවයිනේ සියළුම ප්‍රදේශ පාහේ ආවරනය කරමින් ශාඛා ජාලය 714 දක්වාද, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සංඛ්‍යාව 382 දක්වාද ඉහළ නැංවිණි. බැංකුව වෙත ෆිච් රේටිං ලංකා සමාගම මගින් AA (stable) උත්ශ්‍රේණිගත කරනු ලැබීය. බැංකුවේ මුළු වත්කම්, මුළු තැන්පතු සහ මුළු ණය හා ලැබිය යුතු දෑ පිළිවෙලින්, රුපියල් බිලියන 663, රුපියල් බිලියන 539 සහ රුපියල් බිලියන 478 වශයෙන් වාර්තා විය. පෙර වාර්තාගත තත්වයෙන් අභිබවා බදු වලට පෙර ලාභය වන රුපියල් බිලියන 15.3 සහ බදු වලට පසු ලාභය වන රුපියල් බිලියන 10.2 අත්පත් කර ගැනුණි. 2011 SLIM වෙළඳ කාමය විශිෂ්ටතා සම්මාන උළෙලේදී, මහජන බැංකුව, ශ්‍රී ලංකා බැංකුකරණ හා මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ජනප්‍රියතම බැංකුව සඳහා වන SLIM – Neilson ජනතා සම්මානයද, වසරේ සේවා වෙළඳ කාමය සඳහා වන SLIM – Neilson ජනතා සම්මානයද, සේවා කාර්යක්ෂම සඳහා වන ලෝකඩ සම්මානයද දිනා ගත්තේය.

2012 >>>

දිවයිනේ සියළුම ප්‍රදේශයන් පාහේ ආවරනය කරමින් ශාඛා ජාලය 728 දක්වාද, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සංඛ්‍යාව 420 දක්වාද ඉහළ නැංවිණි. බැංකුව වෙත ෆිච් රේටිං ලංකා සමාගමෙන් අධිශ්‍රේණිගත AA + (stable) ශ්‍රේණිය පිරිනැමිණි. බැංකුවේ මුළු වත්කම්, මුළු තැන්පතු සහ මුළු ණය හා ලැබිය යුතු දෑ පිළිවෙලින්, රුපියල් බිලියන 873, රුපියල් බිලියන 683 සහ රුපියල් බිලියන 660 වශයෙන් වාර්තා විය. ARC සම්මාන උළෙලේදී මහජන බැංකුවේ 2011 වාර්ෂික වාර්තාව ජාතික කාර්යක්ෂමයෙන් විශිෂ්ට සම්මානයකින් සහ ස්වර්ණ සම්මාන තුනකින් පිදුම් ලැබීය.

2013 >>>

2013 පෙබරවාරි මස බැංකුවේ 17 වැනි සභාපතිවරයා වශයෙන් ගාමිණී සෙනරත් මහතා වැඩ භාර ගත්තේය. දිවයින පුරා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය මධ්‍යස්ථාන විසි තුනක් පිහිටුවන ලදී. ජාත්‍යන්තර වශයෙන් ඒක සහතිකලත් වෙළඳ ආයතන මිලියන 30 කට අධික සංඛ්‍යාවක් වෙත පිවිසුමක් ලබාදෙමින්, කාඩ්පත් මිලියනයක සන්ධිස්ථානය මෙම වසර තුළ අභිබවා යාමට බැංකුව සමත් විය. සංස්ථාපිත ගනුදෙනුකරුවන් සඳහා සේවක අර්ථසාධක අරමුදල්, සේවක භාරකාර අරමුදල් සහ රේඛා බදු ගෙවීම් සඳහා අන්තර්ජාලගත තර්ථ කාල ගෙවීමේ පහසුකමක් සපයන ලදී. මහජන බැංකුව, ජාතික ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ස්විචය හා සම්බන්ධ වූ පළමු බැංකුව වශයෙන් ඉතිහාසයට එක් විය. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර පරිශ්‍රයන් 460 දක්වා ඉහළ නැංවුණු අතර, ශාඛා ජාලය 735 දක්වා ව්‍යාප්ත කෙරිණි. බැංකුවේ මෙම වසරේදී සිව් වන ණයකර හිකුදුවේදී රුපියල් බිලියන 5 ක වටිනාකමින් යුතු ණයකර හිකුත් කරන ලදී.

2014 >>>

2014 දී ක්ෂේත්‍රයේ දෙවන විශාලතම බැංකුව වශයෙන්, මහජන බැංකුව රුපියල් ට්‍රිලියනයක වත්කම් පදනම අතිබවා සාමට සමත් විය. යුරෝපීය ගෝලීය බැංකුකරණ හා මූල්‍ය සම්මාන - ශ්‍රී ලංකාව 2014 ප්‍රදානය කල "2014 වසරේ බැංකුව" වශයෙන්ද, 2014 ලෝක මූල්‍ය බැංකුකරණ සම්මාන උළෙලේදී "ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකුකරණ සමූහය" වශයෙන් හා "ශ්‍රී ලංකාවේ වඩාත්ම තිරසාර බැංකුව" වශයෙන්ද සම්මාන හිමිවියක් දිනාගැනීමට මහජන බැංකුව සමත් විය.

2015 >>>

ස්වකීය ගනුදෙනුකරුවන්ගේ වටිනාකම ඉහළ නැංවීම, මෙහෙයුම් කාර්යක්ෂමතා උත්සාදනය සහ අවදානම් කළමනාකරණ හැකියාවන් සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් බැංකුව මහත් අපේක්ෂා සහගත අයුරින් සිය ඩිජිටල්කරණ ව්‍යාපෘතිය ඇරඹීය. ඒ අනුව, බැංකුව මගින් ගනුදෙනුකරුවන් වෙත වැඩි සුරක්ෂිතතාවක් සහ විශ්වාසනීය බවක් ලබාදීම උදෙසා ස්වකීය ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලය ව්‍යවසාය සවිබලකරණ දෘඩාංග පදනමක් වෙත උසස් කෙරිණි. ප්‍රමුඛ බැංකුකරණ පද්ධතිය, දත්ත ගබඩා කිරීමේ ධාරිතාවයන් සහ POS යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ආයෝජන සිදු කෙරිණි.

ස්වකීය තිරසාරත්ව කැපවීම වදනා දක්වමින් බැංකුව මගින් හරිත බැංකුකරණ සංකල්පය හඳුන්වාදෙන ලදී. වෙළඳපොල තත්ත්වය සම්මත් කිරීම සහ සිය පාර්ශ්වකරුවන් වෙත දිගු කාලීන වටිනාකම් ලබාදීම අරමුණු කරගත් බැංකුවේ 2016 - 2020 සඳහා වන ක්‍රමෝපායික සැලසුම වෙත සාර්ථකව පිවිසීම ද මෙම වසරේ සිදුවිය.

2016 >>>

එක් වසරක් තුළ ට්‍රිලියනයක් ද්විත්වයක් අත්පත් කරගැනීම සිදුකල එකම මූල්‍ය සමූහය බවට පත් වෙමින්, මහජන බැංකු සමූහය වසර තුළදී තැන්පතු සහ අත්තිකාරම් යන අංශ දෙකෙන්ම රුපියල් ට්‍රිලියනයේ සන්ධිස්ථානය පසු කිරීමට සමත් විය. බැංකුව අඛණ්ඩව තෙවන වසරේදීද, ලෝක මූල්‍ය බැංකුකරණ සම්මාන උළෙලේදී "ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකුකරණ සමූහය" වශයෙන් හා "ශ්‍රී ලංකාවේ වඩාත්ම තිරසාර බැංකුව" වශයෙන්ද සම්මානයට පාත්‍ර විය. එය ආසියාවේ 387 වැනි විශාලතම බැංකුව වශයෙන්ද තෝරා ගන්නා ලදී. ස්වකීය ඩිජිටල්කරණ ව්‍යාපෘතියට සමගාමීව, බැංකුව මගින් පහසු මූල්‍ය විසඳුම් සහ අවරහිතතා වලින් තොර බැංකුකරණ සේවාවන් සඳහා වන ඉහළ යන ගනුදෙනුකාර ඉල්ලුම මැනවින් සපුරාලමින්, කොළඹ නගරයේ ස්ථාන හතකදී මුදල් තැන්පතු යන්ත්‍ර , ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර වලින් සමන්විත 'ක්ලයෝස්ක්' ස්වයං සේවා මධ්‍යස්ථාන විවෘත කරන ලදී.

නව ජාත්‍යන්තර ප්‍රවණතාවන් හා සමගාමීව ගනුදෙනුකරුවන්ගේ ශිඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතින්නා වූ අපේක්ෂාවන් වෙත සේවා සැලසීම සංකේතවත් කරමින් බැංකුව මගින් නව ලාංඡනයක් විලිදක්වන ලදී.

2017 >>>

2017 වසර තුළදී අප තම ජයග්‍රහණ රැසක් අත්කරගත් අතර සුවිශේෂී සංධිස්ථාන ගණනාවක් පසු කළේය. මුළු මෙහෙයුම් ආදායම ක්ෂේත්‍රයේ ඉහළම අගය වන රුපියල් බිලියන 79 ක් වශයෙන් වාර්තා විය. පසුගිය වසර 10 කාලය මුළුල්ලේ බදු, විශේෂ බදු සහ ලාභාංශ ගෙවීම් වශයෙන් ජාතික ආර්ථික සංවර්ධනය වෙත දක්වන ලද ඒකාබද්ධ දායකත්වය රුපියල් බිලියන 150 ඉක්මවා ගියේය. එයට අමතරව, පසුගිය වසර අට ඇතුළත පළමු වරට බැංකුව වෙත රුපියල් බිලියන 5 ක නව ප්‍රාග්ධන යෙදවුමක් හිමි විය.

කොළඹදී ප්‍රථම පූර්ණ ඩිජිටල්කරණය කරන ලද ශාඛාව විවෘත කරමින්ද, තොරතුරු සුරක්ෂිතතා කළමනාකරණය උදෙසා ISO/IEC 27001:2013 තත්ත්ව සහතිකය හිමිකර ගනිමින්ද, බැංකුව ඩිජිටල් සහ තොරතුරු තාක්ෂණ අංශයෙන් ප්‍රථම ජයග්‍රහණ රැසක් වාර්තා කළේය. මෙය තොරතුරු ආරක්ෂණය සහ සුරක්ෂිතතාව වෙනුවෙන් පිදෙන ලොව ඉහළම සහතිකත්වය වන අතර, ශ්‍රී ලංකාවේ රාජ්‍ය බැංකුවක් මෙම සහතිකයෙන් පිදුම් ලද පළමු අවස්ථාවද මෙය වේ. බැංකුව වෙත ආසියානු බැන්කර් සඟරාව වෙතින් ආසියාවේ 400 වන විශාලතම බැංකුව යන ශ්‍රේණිගත කිරීමද, බැන්කර් සඟරාව (එක්සත් රාජධානිය) මගින් ලොව විශිෂ්ටතම බැංකු 1000 අතරට ශ්‍රේණිගත කිරීමද හිමි විය. දේශීය වශයෙන්, බැංකුව ශ්‍රී ලංකා ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී "2017 දේශයේ විශිෂ්ටතම බැංකුව" වශයෙන්ද, ලෝක වෙළඳ හාම උපදේශන ඒජන්සිය - ඉන්ටර් බ්‍රැන්ඩ් වෙතින් ශ්‍රී ලංකාවේ දෙවන වඩාත්ම වටිනාකමින් යුතු වෙළඳ නාමය වශයෙන්ද ඇගයීමට පාත්‍ර විය. අඛණ්ඩ 11 වැනි වසරේදීත්, 2017 SLIM - Neilson සම්මාන උළෙලේදී විශේෂිත "වසරේ ජනතා සේවා වෙළඳ නාමය" වශයෙන් හා "වසරේ ජනතා බැංකුකරණ සේවා සම්පාදක" සම්මානයෙන්ද මහජන බැංකුව පිදුම් ලැබීය.

2018 >>>

2018 වසර සඳහා ඒකාබද්ධ සමස්ත මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 94.5 ක් වශයෙන් ක්ෂේත්‍රයේ ඉහළම අගය වාර්තා කරමින් පසුගිය වසරට සාපේක්ෂව 22% ක වර්ධනයක් වර්තා කරනු ලැබීය. ඒකාබද්ධ පදනමක් මත ගනුදෙනුකාර තැන්පතු 14.5% ක වර්ධනයක් සමගින් රුපියල් ට්‍රිලියන 1.495 කරා ළඟා වූ අතර, ගනුදෙනුකාර අත්තිකාරම් 23.8% ක වර්ධනයක් සමගින් රුපියල් ට්‍රිලියන 1.416 ක් වශයෙන් වාර්තා විය. විමර්ශනයට ලක් වන වසර තුළ, ඇතැම් පුද්ගලික අංශයේ මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතීන්හි ප්‍රමුඛ අරමුදල් සම්පාදනය වශයෙන් බැංකුව කටයුතු කළේය. ඉන් වඩාත්ම කැපී පෙනෙන සේවාව වන්නේ, මෘත කාලයේදී ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත සමාගමක් සම්බන්ධ විශාලතම කේවල ගනුදෙනුව වශයෙන් වාර්තා වූ, සිංගර් ශ්‍රී ලංකා අත්පත් කරගැනීමට හේලිය සමාගම වෙත ප්‍රදානය කරන ලද රුපියල් බිලියන 10.9 ක නවීකරණ ණය පහසුකමයි.

ඩිජිටල් වපසරිය තුළ බැංකුවේ ප්‍රමුඛත්වය තවදුරටත් සවිමත් කරමින්, ගනුදෙනුකරුවන්ගේ පහසුව උදෙසා 2018 දී විකල්ප ඩිජිටල් වැනල හයක් හඳුන්වාදෙන ලදී. ඒවා නම් වශයෙන්, පීපල්ස් වේව් (People's Wave) මොබයිල් බැන්කින් ඇප්, පීපල්ස් වෙබ් (People's Web) ඉන්ටර්නෙට් බැන්කින් පෝටල්, පීපල්ස් විස් (People's Wiz) එක්ස්ප්‍රස් බැන්කින්, පීපල්ස් වින් (People's Win) ඉන්ටර්නෙට් බැන්කින් සහ මොබයිල් ඇප්, RLOS ඊටේල් ලෝන් ඔර්පිනේට්ව් සිස්ටම් සහ කඩි කෝර්පරේට් ලෝන් ඔර්පිනේට්ව් සිස්ටම් වේ. මෙරට පවතින මූල්‍ය ඇප් බොහොමයක් අතුරින්, පීපල්ස් වේව් වැඩිම ධුන්වුම් කිරීමකට ලක් වූ ඇප් එක බවට පත්වූ අතර, මේ වන විට දිවයින පුරා ගනුදෙනුකරුවන් 300,000 ට අධික පිරිසක් එය භාවිත කරති. අඛණ්ඩ 12 වැනි වරටත් බැංකුව විසින්, 2018 SLIM - Neilson සම්මාන උළෙලේදී විශේෂිත "වසරේ ජනතා සේවා වෙළඳ නාමය" වශයෙන් හා "වසරේ ජනතා බැංකුකරණ සේවා සම්පාදක" සම්මානයෙන් මහජන බැංකුව පිදුම් ලැබීය. තවද 2018 ලංකාපේ ටෙක්නොවේෂන් සම්මාන උළෙලේදී, බැංකුව "පාර්තෝගික සේවා විශිෂ්ටත්වය වෙනුවෙන් වසරේ බැංකුව" වශයෙන් ප්‍රමුඛස්ථානය හිමිකර ගැනීමට සමත් විය. එයට අමතරව 2018 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී බැංකුව "දේශීය වෙළඳපොල ව්‍යාප්ති විශිෂ්ටත්ව" සම්මානයෙන් පිදුම් ලැබීය.

ජාත්‍යන්තර මට්ටමින් බැංකුව හැවත වරක් එක්සත් රාජධානි බැන්කර් සඟරාව මගින් ලොව විශිෂ්ටතම බැංකු 1000 අතරට ශ්‍රේණිගත කරන ලද අතර, 2018 යුරෝපා ලෝක බැංකුකරණ හා මූල්‍ය සම්මාන උළෙලේදී "ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකුව" වශයෙන්ද සම්මානයට පාත්‍ර විය. තවද ඩිජිටල්කරණ විශිෂ්ටත්වය කෙරෙහි වන අපගේ අප්‍රතිනත කැපවීම උදෙසා සාක්ෂි සපයමින්, 2018 ආසියානු බැංකුකරණ ව්‍යාපාර ජයග්‍රහණ සම්මාන උළෙලේදී මූල්‍ය තාක්ෂණ නව හඳුන්වාදීම් වෙනුවෙන් ආසියා ශාන්තිකර කළාපයේ "විශිෂ්ටතම ශාඛා ඩිජිටල්කරණ සම්මානය" මහජන බැංකුව වෙත පිරිනැමිණි.

සභාපතිවරයාගේ පණිවිඩය



“

සාර්ව ආර්ථික වටපිටාව තුළින් උද්ගත වන අභියෝග හමුවේ වුවද, බැංකුවේ මූලික අපේක්ෂාව නොවෙනස්ව පවතී. අප හට ශ්‍රී ලංකාවේ සාර්ථකම වාණිජ බැංකුව වශයෙන් තවදුරටත් අඛණ්ඩව රැඳී සිටීමට අවශ්‍ය වේ.

”



GRI 102-23

අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන්, වසර 2018 සඳහා වන මහජන බැංකුවේ වාර්ෂික වාර්තාව ඔබ වෙත ඉදිරිපත් කරනුයේ ඉමහත් සතුටිනි. පසුගිය වසර 4 තුළදී සිදුකල පරිදිම, අපගේ සියළුම පාර්ශ්වකරුවන්ගේ ප්‍රයෝජනය උදෙසා 2018 වාර්තාව ද තෝරාගත් වර්තාකරණ ප්‍රමිතීන්ට (GRI) අනුකූලව සංකලිත අකෘතියක් තුළ ඉදිරිපත් කරනු ලැබ ඇත.

ගෝලීය ආර්ථිකය

ජාත්‍යන්තර හා දේශීය වශයෙන් දුර්වල ආර්ථික වටපිටාවක් පැවති 2018 වසර කිහිප අතරින්ම අභියෝගාත්මක විය. 2017 ආර්ථික ප්‍රතිසාධනයක් සමඟ ගෝලීය ආර්ථිකය ඉහළ තත්ත්වයකින්, 2018 වසර අරඹන ලද අතර, වසර ගත වෙද්දී විය තවදුරටත් වර්ධනයක් ස්වභාවයක් නිරූපනය කරනු ඇති බව අපේක්ෂාව විය. නමුත් යතාර්ථය වූයේ, දුර්වල වෙමින් පැවති ලෝක වෙළඳ හා ආයෝජන තත්ත්වයන්ද ප්‍රධාන පෙලේ ආර්ථිකයන් අතර වර්ධනය වෙමින් පැවති වෙළඳ ආතතීන්ද හමුවේ විකි වර්ධනයක් ස්වභාවය ඉක්මණින්ම මන්දගාමීත්වයක් වෙත ගමන් කිරීමයි. මෙකී අහිතකර වටපිටාව යහපත් අනාගත වර්ධනය කෙරෙහි යහපත් බලපෑමක් ඇති නොකළ අතර එහිදී හැකි වන ආර්ථිකයන් ප්‍රශස්ත මට්ටමේදී පවා අතිශය සාමාන්‍ය වර්ධනයක් වාර්තා කලේය. මෙම තත්ත්වය පිළිබිඹු නොකළ විකම රට වූයේ 2018 වසර පුරා ස්ථාවර ආර්ථික වර්ධනයක් වාර්තා කරන ලද එක්සත් ජනපදය පමණි.

ශ්‍රී ලංකා ආර්ථිකය

දුර්වල වෙමින් පැවති ලෝක වෙළඳ හා ආයෝජන තත්ත්වය ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් කෙරෙහි බෙහෙවින් අහිතකර ලෙස බලපෑවේය. මේ හා සමාන්තරව, වෙනත් අභියෝග කිහිපයක් වෙතද මුහුණපෑමට ශ්‍රී ලංකා ආර්ථිකයට සිදුවිය. අඛණ්ඩව වසර දෙකක් විනාශකාරී කාලගුණ තත්ත්වයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් හානියට පත්ව, ආර්ථික ක්‍රියාකාරකම් ප්‍රතින වූ පසුබිමක් තුළ වසර 2018 දී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 3.1% ක සාමාන්‍ය අගයක් වාර්තා කලේය. ඉහළ ආනයන වියදමක් මධ්‍යයේ බාහිර ජංගම ගිණුමෙහි හිඟය තවදුරටත් පුළුල් වූ අතර, ලෝක මූල්‍ය වෙළඳපොල තත්ත්වයන්හි අවසන් බලපෑම් විදහා දැක්වමින් රූපයලේ අගය දැඩි පීඩනයකට ලක් විය. කෙසේවුවද කිසියම් යහපත් සටහනක් තබමින්, උද්ධමනය මධ්‍ය සිට පහළ හැකි අගයක් මට්ටමට පත් විය.

මේ අතරතුර රජය අඛණ්ඩවම සිය පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ඉදිරියට ගෙන ගිය අතර, සංකීර්ණ දේශපාලන වාතාවරණය සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සම්බන්ධ ආයතනික බාධාවන් හේතුවෙන් එම ක්‍රියාවලිය මන්දගාමී ස්වභාවයක් පෙන්නුම් කලේය.

මහජන බැංකුවේ ක්‍රමෝපාය

සාර්ව ආර්ථික වටපිටාව තුළින් උද්ගත වන අභියෝග හමුවේ වුවද, බැංකුවේ මූලික අපේක්ෂාව නොවෙනස්ව පවතී. අප හට ශ්‍රී ලංකාවේ සාර්ථකම වාණිජ බැංකුව වශයෙන් තවදුරටත් අඛණ්ඩව රැඳී සිටීමට අවශ්‍ය වේ. මෙම අරමුණ ඉටු කර ගැනීම උදෙසා අප විසින් සියළු ව්‍යාපාරික අංශයන් වැඩිදියුණු කිරීම සඳහා කැපවීමෙන් යුතුව කටයුතු කරන ලද අතර, අපගේ බහුපීඨ පාර්ශ්වකරුවන්ගේ ප්‍රයෝජනය පිණිස සිදුකෙරෙන වටිනාකම් ගොඩනැංවීම මත අපගේ අවසන් සාර්ථකත්වය මනිනු ලැබේ.

අපගේ 2018 ප්‍රතිඵල පිළිබඳ විශ්ලේෂණයක් ඔබ වෙත ලබාදීම සඳහා මම මෙය අවස්ථාවක් කර ගනිමි.

මූල්‍ය ප්‍රතිඵල

මහජන බැංකුවේ ඒකාබද්ධ මුළු මෙහෙයුම් ආදායම රු. බිලියන 94.5 ක ක්ෂේත්‍රයේ ඉහළම අගය වාර්තා කරමින් 22% කින් වර්ධනය විය. ඒකාබද්ධ බදු වලින් පසු ලාභය පසුගිය වසරට සාපේක්ෂව 4.8% ක වර්ධනයක් සමගින් 2018 වසරේදී රු. බිලියන 21.5 ක බැංකු ක්ෂේත්‍රයේ තවත් කඩඉම් සලකුණක් සනිටුහන් කලේය. බැංකුව පමණක් සැලකීමේ පදනමක් මත, මෙම අගයන් පිළිවෙලින්

රු. බිලියන 74.6 ක් සහ රු. බිලියන 17.1 ක් විය. සාර්ව ආර්ථික ආතතිය පිළිබිඹු කරමින්, හානිකරණ ගාස්තු 189.2% කින් වර්ධනය වෙමින් රු. බිලියන 8.8 කරා ළඟා විය. බැංකුව පමණක් සැලකීමේ පදනමක් මත, 2018 සඳහා බැංකුවේ හානිකරණ ගාස්තුව රු. බිලියන 7.3 ක් වූ අතර එය 2017 වාර්තා වූ රු. බිලියන 1.3 ට සාපේක්ෂව 443% ක ඉහළ යාමකි.

ඒකාබද්ධ පදනමක් මත ගනුදෙනුකාර තැන්පතු රු. බිලියන 1,495 ක් වශයෙන් වාර්තා වූ අතර ඒකාබද්ධ ගනුදෙනුකාර අත්තිකාරම් 23.8% ක සාපේක්ෂ වර්ධනයක් සමගින් රු. බිලියන 1,416 කරා ළඟා විය සමූහ දෘෂ්ටිකෝණය අනුව, සමස්ත දළ ණය වලින් කොටසක් ලෙස මුළු අක්‍රීය ණය 2017 අවසානයේ වාර්තා වූ 2.03% ට සාපේක්ෂව 2018 වසරේදී 2.7% ලෙස වර්තා කරනු ලැබීය. බැංකුව පමණක් සැලකීමේදී මෙම අගයට 2017 පැවති 1.87% සිට 2.48% දක්වා ඉහළ ගියද ක්ෂේත්‍රයේ සාමාන්‍ය අගයට පහළ මට්ටමක පැවතිණි.

ප්‍රාග්ධන කළමනාකරණය සහ අරමුදල් සම්පාදනය

2017 අග භාගයේදී බාසල් III ප්‍රාග්ධන ප්‍රමාණාත්මක ආකෘතික රාමුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව, අප විසින් වසර 2018 පුරා විනයානුකූල ක්‍රමවත් වර්ධනය මුල් කොට ගනිමින් අපගේ ප්‍රාග්ධන හා අරමුදල් සම්පාදන ස්ථාවරයන් සවිමත් කිරීම කෙරෙහි මැනවින් අවධානය යොමු කරන ලදී. මෙම ප්‍රයත්නයන් සඳහා සාක්ෂි සපයමින්, 2018 දෙසැම්බර් 31 දින වන විට, සමූහ ප්‍රාග්ධන ප්‍රමාණවත්භාව අනුපාතය ආකෘතික බාසල් III රාමුවෙහි අවම අවශ්‍යතා වලට ඉහළින් 14.48% වශයෙන් වාර්තා විය.

ඒ අතරම බැංකුව, බැංකුවේ ණය දීමේ වර්ධනයේ සැලකිය යුතු කොටසක් සඳහා ගනුදෙනුකාර තැන්පතු වලින් එක්රැස් කරගත් මුදල් යොදවමින්, අඛණ්ඩවම මධ්‍යස්ථ ශේෂ පතු සැකසුමක් පවත්වාගෙන යාමට කටයුතු කලේය.

ගනුදෙනුකාර තෘප්තිමත්භාවය

අපගේ ව්‍යාපාරයෙහි දිගු කාලීන තිරසාරවත් තහවුරු කිරීම උදෙසා ගනුදෙනුකරුවන් තෘප්තිමත් වන ආකාරයේ සේවාවක් ලබාදීම අනිවාර්ය කරුණක් වන බව අපගේ විශ්වාසයයි. ඒ මත පදනම්ව, සෑම ගනුදෙනුකරුවකුම මහජන බැංකුවෙන් අපේක්ෂා කරන ආකාරයේ නිෂ්පාදන, සේවාවන්, බෙදාහැරීමේ වැනල, නව්‍ය හිපැයුම් සහ විශේෂිත සේවාවන් ලබාදීමට අපි නිරතුවීමට කටයුතු කලෙමු.

සැබැවින්ම "මහජනතාවගේ බැංකුවක්" වශයෙන් අපගේ සාර්ථකත්වය මැනීම සඳහා අප විසින් යොදා ගනු ලබන මූලික මිනුම, ගනුදෙනුකරුවන්ගේ තෘප්තිමත්භාවයයි. අප විසින් ගනුදෙනුකරුවන් වෙත උසස් මට්ටමේ සේවාවක් ලබාදීම නිරන්තරයෙන් සිදු කරන ලද අතර ඔවුන්ගේ දිනෙන් දින වර්ධනය වන අපේක්ෂාවන් අනුව අපගේ සේවා තත්ත්වයන් ඉහළ නැංවීමටද අපි අඛණ්ඩව කටයුතු කරමු.

නවෝත්පාදනය

මෙය අපගේ අවධානය යොමුවන්නා වූ තවත් ප්‍රධාන අංශයකි නවෝත්පාදනය අතින් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතාවය වීමේ අරමුණින් යුතුව, අප විසින් මෑතකදී ඩිජිටල් තාක්ෂණ වර්ධනයන් සඳහා ආයෝජන රැසක් සිදුකෙරිණි. මෙමගින් අපගේ ගනුදෙනුකරුවන් වෙත ඉමහත් පහසුවක් සැලසෙන්නා වූ නිෂ්පාදන හා සේවාවන් රැසක් හඳුන්වාදීමට අප හට හැකි විය. ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛත්වය දරන අපගේ පිපල්ස් වේච් අප් මේ වන විට ශ්‍රී ලංකාව පුරා ගනුදෙනුකරුවන් 300,000 කට අධික පිරිසක් නිරන්තරයෙන් භාවිත කරති.

අපගේ ස්වයං බැංකුකරණ ඒකකයන් වෙත මේ වන විට සිදුකරමින් පවතින ආයෝජන ඔස්සේ ඩිජිටල් අවකාශය තුළ අපගේ ප්‍රමුඛත්වය තවදුරටත් සවිමත් කිරීමට අපට හැකි විය. සාමාන්‍යයෙන් කවුන්ටර් ඔස්සේ සිදුකෙරෙන ගනුදෙනු වලින් 80% ක් පමණ ආවරනය කෙරෙන්නා වූ මෙම ස්වයං බැංකුකරණ ඒකක, ගනුදෙනුකරුවන්ගේ පහසුව යන සංකල්පය වෙත නව අරුතක් එක් කොට ඇති බව අපගේ හැඟීමයි.

සභාපතිවරයාගේ පණිවිඩය

පාලනය

පාලනය කෙරෙහි වන අපගේ ඵලදායී අනුකූලතාවයෙන් ඔබ්බට යයි. පාලනය යනු අප දකින ආකාරයට වර්ධනය කළ වගකීම් සහගත බව, ඵලදායී අවදානම් කළමනාකරණය, පැහැදිලි කාර්යසාධන කළමනාකරණය, වැඩි විනිවිදභාවය සහ බලාත්මක නායකත්වය ඔස්සේ තරගකාරී වාසිය අත්පත් කරගැනීම සඳහා යොදාගත හැකි ආකෘතියකි. බැංකුවේ සාංගමික පාලන අකෘතිය ව්‍යුහගත කොට අත්ගේ පැහැදිලි ක්‍රමෝපායක තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළින් අත්පත් කරගනු ලබන දිගු හා කෙටි කාලීන ප්‍රතිඵල ඔස්සේ බැංකුවේ සහ එහි පාර්ශ්වකරුවන්ගේ අභිමතයන් ඉටු කළ හැකි වන අයුරිනි. අපගේ පාලන ආකෘතියට සමගාමීව, අපගේ මූලික හර පද්ධතීන් මගින් අධ්‍යක්ෂ මණ්ඩලය සහ විධායක නියමුවන් දිරිගන්වමින් සෑම අතින්ම ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ප්‍රතිඵල අත්පත් කරගත හැකි අපගේ කාර්ය මණ්ඩලය වෙත අවශ්‍ය සවිබලය සපයනු ලැබේ.

සම්මාන

අපගේ ව්‍යාපාරයෙහි සියළුම අංශයන්හි විශිෂ්ටත්වය අත්පත් කරගැනීම උදෙසා අප විසින් දරනු ලබන නිරන්තර ප්‍රයත්නය ඇගයීමට ලක් කරමින්, අප වෙත දේශීය හා ජාත්‍යන්තර මට්ටමින් හිමිවූ ඇගයුම් රැසකි. 2018 SLIM – Neilson සම්මාන උළෙලේදී අග්‍රගන්‍ය "වසරේ ජනතා සේවා වෙළඳ නාමය" වශයෙන් හා "වසරේ ජනතා බැංකුකරණ සේවා සම්පාදක" සම්මානයෙන් මහජන බැංකුව පිළිමි ලැබීය. ජාත්‍යන්තර මට්ටමින් බැංකුව නැවත වරක් එක්සත් රාජධානි බැංකු සඟරාව මගින් ලොව විශිෂ්ටතම බැංකු 1000 අතරට ශ්‍රේණිගත කරන ලද අතර, 2018 යුරෝපා ලෝක බැංකුකරණ හා මූල්‍ය සම්මාන උළෙලේදී "ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකුව" වශයෙන්ද සම්මානයට පාත්‍ර විය. එයට අමතරව 2018 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී බැංකුව "දේශීය වෙළඳපොල ව්‍යාප්ති විශිෂ්ටත්ව" සම්මානයෙන් පිළිමි ලැබීය.

තවද ඩිජිටල්කරණ විශිෂ්ටත්වය කෙරෙහි වන අපගේ අප්‍රතිහත කැපවීම උදෙසා සාක්ෂි සපයමින්, 2018 ආසියානු බැංකුකරණ ව්‍යාපාර ජයග්‍රහණ සම්මාන උළෙලේදී මූල්‍ය තාක්ෂණ නව්‍යතා හඳුන්වාදීම් වෙනුවෙන් ආසියා ශාන්තිකර කලාපයේ "විශිෂ්ටතම ශාඛා ඩිජිටල්කරණ සම්මානය" මහජන බැංකුව වෙත පිරිනැමිනි. 2018 ලංකාපේ ටෙක්නොවේෂන් සම්මාන උළෙලේදී, බැංකුව "පාරිභෝගික සේවා විශිෂ්ටත්වය වෙනුවෙන් වසරේ බැංකුව" වශයෙන් ප්‍රමුඛස්ථානය හිමිකර ගැනීමට සමත් විය.

දිගු කාලීන සැලසුම්

නොවැළැක්විය හැකි සාර්ව ආර්ථික සාධක වන ඉහළ හැරවෙන තරඟකාරීත්වය සහ නියාමනය ඉදිරි වසර ගණනාවක කාලය තුළ අපගේ ව්‍යාපාරය වෙත අහිතකර බලපෑමක් ඇති කරනු නොඅනුමානය. ඒ බව නොසළකා හරිමින්, අපගේ දිගු කාලීන ක්‍රමෝපාය අනුව ආයෝජන සිදුකරමින් ඉදිරි අභාගතය පිළිබඳ පැහැදිලි වින්තනයකින් යුතු අපි කටයුතු කරන්නෙමු.

ඒ අනුව, ක්‍රමෝපායිකව අපගේ වෙළඳපළ කොටස වර්ධනය කරගනු ලබන අතරතුර, අපගේ සියළු ගනුදෙනුකාර පාර්ශ්වයන් අතර තෘප්තිමත්භාවය අතින් වෙළඳපොල ප්‍රමුඛයා වශයෙන් අඛණ්ඩව කටයුතු කිරීම අපගේ අභිලාෂයයි. මේ අතරම නිරන්තරයෙන් සිදුකරනු ලබන ආයෝජන ඔස්සේ බැංකුවේ කැපීපෙනෙන තාක්ෂණික වාසිය තවදුරටත් ශක්තිමත් කිරීමට අපි ක්‍රියා කරමු. මෙම ශක්තීන් මත පදනම් වෙමින් මහජන බැංකුව ඉදිරියේදී ශ්‍රී ලංකාවේ වඩාත්ම නම්‍යශීලී, ශක්තිමත් හා සාර්ථක බැංකුව වශයෙන් පවතිනු ඇති බව අපගේ ඒකායන විශ්වාසයයි.

“පාලනය කෙරෙහි වන අපගේ ඵලදායී අනුකූලතාවයෙන් ඔබ්බට යයි. පාලනය යනු අප දකින ආකාරයට වර්ධනය කළ වගකීම් සහගත බව, ඵලදායී අවදානම් කළමනාකරණය, පැහැදිලි කාර්යසාධන කළමනාකරණය, වැඩි විනිවිදභාවය සහ බලාත්මක නායකත්වය ඔස්සේ තරගකාරී වාසිය අත්පත් කරගැනීම සඳහා යොදාගත හැකි ආකෘතියකි.”

ප්‍රණාමය

මාගේ ප්‍රකාශය අවසන් කරමින්, සෑම කල්හිම දක්වන ලද කොන්දේසි විරහිත සහයෝගය වෙනුවෙන්, ගරු අමාත්‍ය මංගල සමරපීර මැතිතුමන් සහ ගරු රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මැතිතුමන් වෙත මාගේ නෘදයාංගම ප්‍රණාමය පිරිනමමි. නියාමන කටයුතු සම්බන්ධයෙන් සිදුකරන ලද මාර්ගෝපදේශනය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් වෙත මාගේ කෘතචේද්‍යත්වය හිමි වේ.

මාගේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්, අපගේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී වසන්ත කුමාර මහතා, කළමනාකාරීත්ව කණ්ඩායම සහ සමස්ත කාර්ය මණ්ඩලය වෙත ඔවුන් විසින් දක්වන ලද කැපවීම උදෙසා මාගේ අවංක ස්තූතිය පුද කරමි. අවසාන වශයෙන්, බැංකුව කෙරෙහි තබන ලද අවල විශ්වාසය වෙනුවෙන් මහජන බැංකු ගනුදෙනුකරුවන් සහ සෞඛ්‍ය පාර්ශ්වකරුවන් වෙත ප්‍රණාමය පුද කරමි.

නිශ්ශංක නානායක්කාර
සභාපති

2019 මාර්තු 28 වැනි දින

ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ/සාමාන්‍යාධිකාරීවරයාගේ සමාලෝචනය



“ මෑතකදී සිදුකරන ඉමහත් වූ කාර්යභාරය සමගින්, මහජන බැංකුව ශ්‍රී ලංකාවේ බෙහෙවින්ම ඩිජිටල්කරණය වූ බැංකුව බවට පත්කිරීමෙහිලා අප විසින් දරනු ලබන නිරන්තර ප්‍රයත්නය වෙත දැවැන්ත පියවර කිහිපයකින් ළඟා වීමට අප සමත් විය. ”



ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ/සාමාන්‍යාධිකාරීවරයාගේ සමාලෝචනය

GRI 102-14

වසර 2018 මහත් අභියෝගාත්මක වූ අතර, එක්සත් ජනපද ආර්ථිකය හැරුණු විට ලෝක ආර්ථිකයන් බොහොමයක් අත් කර ගනු ලැබුවේ සීමිත වර්ධනයකි. ඒ අයුරින්ම, ශ්‍රී ලංකා ආර්ථිකයද ප්‍රක්ෂේපිත අගයන්ට පහළ දළ දේශීය නිෂ්පාදිත වර්ධනයක් සමගින් අසිරු කාලපරිච්ඡේදයක් පසු කලේය. කෙසේවුවද, එක් අභියෝගයන්ගෙන් අධෛර්‍යමත් නොවී, මහජන බැංකුව දේශයේ ප්‍රමුඛතම වාණිජ බැංකුව වශයෙන් අප වෙතින් අපේක්ෂිත අරමුණු ඉටුකරලීම සඳහා අපි කැප වී කටයුතු කළෙමු.

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය වෙත දායකත්වය

පසුගිය වසර 57 ක කාලය තිස්සේ, රාජ්‍ය බැංකුවක් වශයෙන් අපගේ කාර්යාලයක් වශයෙන් අප විසින් සලකනු ලබන, මෙරට ආර්ථික සංවර්ධනය කෙරෙහි සහයෝගය දැක්වීම සඳහා අපි අපකැප වී ක්‍රියා කළෙමු. ආරම්භයේ සිට අප විසින් ක්‍රමිකව දිවයින පුරා උපරිමයක් දක්වා අපගේ ව්‍යාප්තිය සිදු කරන ලද්දේ ශාඛාවන් 738 ක් පිහිටුවීමිනි. මෙමගින් උපරිම ගාමක බලයකින් යුතුව මෙරට සෑම ජන කොටසක් වෙතම ප්‍රශස්ත මට්ටමේ සේවාවක් ලබාදීමේ හැකියාව මහජන බැංකුව වෙත හිමි විය. 2018 දීද අපගේ සිල්ලර බැංකුකරණ අංශය සවිමත්ව පවත්වාගෙන යාම සඳහා මෙම දීප ව්‍යාප්ත ශාඛා ජාලයෙන් ලද පිරිවහල අති මහත් විය. එහිදී දැනට සිටින ගනුදෙනුකරුවන් සාර්ථකව රඳවාගනිමින් නව ගනුදෙනුකාර කාණ්ඩයක් ආකර්ෂණය කරගැනීමෙහිලා ප්‍රමුඛ අවධානය යොමු කෙරිණි. ණය ලබාදීමේ අංශයෙන්, අපගේ නිෂ්පාදන කළඹ වෙත නව සැලසුම් කිහිපයක් එක් කරන ලද්දේ ගනුදෙනුකරුවන් හට ස්වකීය ජීවන අභිලාෂයන් සාක්ෂත් කරගැනීම සඳහා අත්වැලක් වනු පිණිසය. මෙහිදී ඔවුන්ගේ මූල්‍යමය අනාගතය සුරක්ෂිත කරනු පිණිස ක්‍රියාකාරකම් රැසක් ඔස්සේ තැන්පතු මුදල් සාධනීය අයුරින් සේවයේ යොදවා ගැනුණි. මෙම පියවරයන් හේතුවෙන් 2018 වසර තුළදී අපගේ සිල්ලර බැංකුකරණ ගනුදෙනුකාර පදනම 500,000 කට අධික සංඛ්‍යාවකින් ඉහළ ගිය බව ප්‍රකාශයට පත්කරනුයේ ඉමහත් සතුටිනි. මෙමගින් මහජන බැංකු වෙළඳ නාමය කෙරෙහි පවතින ප්‍රබල වූ ජනතා විශ්වාසයද මතුවීන් විදනා දැක්වේ.

තවද අප විසින් මූල්‍යමය අත්කරගැනීමේ ප්‍රවර්ධනය කිරීම වැදගත් කොට සලකන ලද අතර, එහිදී සිල්ලර බැංකුකරණ ගනුදෙනුකරුවන් වෙත දක්වනු ලබන අවධානයට සමාන සැලකිල්ලක් විවිධ ආකාරයේ හා විවිධ ප්‍රමාණයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වෙත සහාය ලබාදීම සඳහාද දක්වන ලදී. 2018 දී අප විසින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ වාණිජ මට්ටමේ පළු සම්පත් සංවර්ධන ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදෙන ලද අතර, මහජන බැංකුවේ 'ජය ඉසුර' ණය ක්‍රමයද සාර්ථකව ක්‍රියාවට නැංවිණි. කෙසේවෙතත්, පැවති දුර්වල ආර්ථික වටපිටාව හමුවේ ණය ගුණාත්මකභාවය සුරැකීම සඳහා ප්‍රවේශම් සහගත ණය ලබාදීමේ ක්‍රමවේදයක් අනුගමනය කිරීමට අප හට සිදුවුවද, අවසානයේ එමගින් යහපත් ප්‍රතිඵල අත් වූ බව ප්‍රකාශ කරනුයේ සතුටිනි.

පවතින අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන් හමුවේ, අප විසින් අපගේ දැනට සිටින ගනුදෙනුකරුවන් වෙත ඔවුන්ගේ ආපසු ගෙවීමේ ශක්‍යතාවය වර්ධනය කරගැනීම සඳහාද සහාය පිරිනැමිණි. මෙම තත්ත්වය තුළ අප විසින් දැනට සිටින ගනුදෙනුකරුවන් වෙත සහාය වනු පිණිස අපගේ මූල්‍ය සාක්ෂරතා වැඩසටහන කඩිනම්ව යොදාගත් අතර, ඔවුන් ණය සේවා පවත්වාගෙන යාම කෙරෙහි දිරිගන්වමින් ඔවුන් වෙත දිගු කාලීනව ණය යෝග්‍යතාව පවත්වාගෙන යා හැකි තත්ත්වයක් උදා කෙරිණි.

අපගේ ව්‍යවසාය බැංකුකරණ අංශය තුළ වෙළඳ හා අපනයන කර්මාන්ත වෙත සේවාවකරණය සඳහා ප්‍රමුඛ අවධානය යොමු කරන ලද අතර, එය 2018 වසර තුළ මෙරට ආර්ථික වර්ධනය සඳහා දායකත්වය දක්වන ලද ප්‍රධාන ක්ෂේත්‍රයක් බව පිළිබිඹු විය. මෙම ක්ෂේත්‍රයන් තුළ අපගේ ව්‍යාප්තිය වර්ධනය කිරීම උදෙසා, අප විසින් පුළුල් ප්‍රවර්ධන ක්‍රියාකාරකම් සිදුකරමින් අපගේ අභ්‍යන්තර ක්‍රියාවලීන් ගැලපෙන පරිදි වෙනස්කම් වලට ලක් කෙරිණි.

විමර්ශනයට ලක් වන වසර තුළ, අපගේ සංස්ථාපිත බැංකුකරණ අංශය මගින් රාජ්‍ය ආයතන වෙත සහයෝගය දක්වනු ලබන අතරම, ඇතැම් පුද්ගලික අංශයේ මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතීන්හි ප්‍රමුඛ අරමුදල් සම්පාදකයා වශයෙන් කටයුතු කරන ලදී. ඉන් වඩාත්ම කැපී පෙනෙන සේවාව වූයේ, මෑත කාලයේදී ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත සමාගමක් සම්බන්ධ විශාලතම කේවල ගනුදෙනුව වශයෙන් වාර්තා වූ, සිංගර් ශ්‍රී ලංකා අත්පත් කරගැනීමට හේලිස් සමාගම වෙත ප්‍රදානය කරන ලද රුපියල් බිලියන 10.9 ක හවුල්කාර ණය පහසුකමයි. සීමාසහිත ලාංස් ටර්මිනල් සමාගම විසින් හම්බන්තොට වරායේ ඉදිරිකිරීමට නියමිත ගෘස් ගබඩා පර්යන්තය සඳහා වන අරමුදල් සම්පාදන අවශ්‍යතාවයෙන් 80% කට අධික ප්‍රමාණයක් වෙත දායකත්වය සපයමින් එහි ප්‍රධාන අරමුදල් සම්පාදන සහකරු වශයෙන් හිටපුමකට එළඹීමද 2018 දී අප විසින් සිදුකෙරිණි. 2019 සැප්තැම්බර් මස ඉදිරිකිරීම් නිමවීමත් සමඟ, මෙම පර්යන්තය ඉන්දියාව, බංග්ලාදේශය, මියැන්මාරය සහ අප්‍රිකානු මහද්වීපය වෙත සේවා සලස්වනා වූ කළාපයේ ප්‍රමුඛ සේවා සම්පාදකයා වනු ඇත.

විසිටිකත් ස්පෝන්ස් සමූහය මගින් ඉදිකරනු ලබන මෙරට ප්‍රථම කසළ චලිත් බලශක්ති ව්‍යාපෘතිය සඳහා ප්‍රදානය කරන ලද හවුල්කාර ණය සඳහාද සහකරුවකු වශයෙන් මහජන බැංකුව කටයුතු කලේය. මෙහිදී අප ප්‍රධාන අරමුදල් සම්පාදක වශයෙන් රුපියල් බිලියන 13 ක අරමුදල් සම්පාදන අවශ්‍යතාවයෙන් රුපියල් බිලියන 9 ක් සඳහා බහුතර දායකත්වය දැක්වීය.

ස්ථාවර වූ සවිමත් මූල්‍යමය කාර්යසාධනයක්

වසර 2018 දී, බැංකුවේ ඒකාබද්ධ මුළු මෙහෙයුම් ආදායම 22.0% ක වර්ධනයක් සමගින් රුපියල් බිලියන 94.5 කරා ළඟා වූ අතර, ඒකාබද්ධ බදු වලට පසු ලාභය 4.8% ක වර්ධනයක් සමගින් රුපියල් බිලියන 21.5 ක් වශයෙන් වාර්තා විය. මෙම අගයන් ද්විත්වයම වසර සඳහා ක්ෂේත්‍රය තුළ නව කඩඉම් සීමාවන් සහිතවත් කලේය බැංකුව පමණක් සළකා බලන කල, මෙම අගයන් පිළිවෙලින් රුපියල් බිලියන 74.6 සහ රුපියල් බිලියන 17.1 වශයෙන් වාර්තා විය.

සාර්ව ආර්ථික ආතතීන් සහ ඉහළ අක්‍රීය අත්තිකාරම් වල බලපෑම පිළිබිඹු කරමින්, වසර තුළදී ඒකාබද්ධ හානිකරණ ගාස්තු රුපියල් බිලියන 8.8 දක්වා 189.2% කින් වර්ධනය විය. බැංකුව පමණක් සළකා බලන කල, වසර 2018 සඳහා පිරිවැය රුපියල් බිලියන 7.3 ක් වූ අතර එය 2017 දී වාර්තා වූ රුපියල් බිලියන 1.3 ට සාපේක්ෂව 442.7% ක වැඩිවීමකි. සෑම වසර තුනකටම වසරක්ම හිත‍්‍ය පිළිවෙතක් වශයෙන් සිදුකෙරෙන වැටුප් සංශෝධනය හේතුවෙන් ඉහළ ගිය කාර්‍ය මණ්ඩල පිරිවැය පිළිබිඹු කරමින්, ඒකාබද්ධ මෙහෙයුම් වියදම 21.2% ක වර්ධනයක් වාර්තා කරමින් රුපියල් බිලියන 45.1 කරා ළඟා විය.

වත්කම් මත ප්‍රතිලාභය (බදු වලට පෙර) 2018 තුළදී ඒකාබද්ධ පදනමක් මත 1.77% ක් වශයෙන් වාර්තා වූ අතර 2017 දී එම අගය 1.95% ක් විය. මේ සඳහා ඉහළ හානිකරණ අලාභය මගින් ලාභය මත ඇති කරන ලද අහිතකර බලපෑම හේතු විය. 2018 දී බදු, විශේෂ ගාස්තු සහ ලාභාංශ වශයෙන් රජය වෙත සිදුකරන ලද සමස්ත ඒකාබද්ධ දායකත්වය රුපියල බිලියන 24.1 ක් විය. (2017 : රුපියල බිලියන 23.3)

ඒකාබද්ධ පදනමක් මත ගනුදෙනුකාර තැන්පතු රුපියල් බිලියන 1,416 දක්වා 14.5% කින් වර්ධනය වූ අතර, ගනුදෙනුකාර අත්තිකාරම් රුපියල් බිලියන 1,416 දක්වා 23.8% කින් වර්ධනය විය. සමූහය වශයෙන් සළකා බලන කල මුළු දළ ණය ප්‍රමාණයේ කොටසක් ලෙස මුළු අක්‍රීය ණය 2017 අවසානයේ වාර්තා වූ 2.03% හා සැසඳීමේදී 2.7% දක්වා ඉහළ ගියේය. බැංකුව පමණක් සැලකීමේදී මෙම අගය 2017 පැවති 1.87% සිට 2.49% දක්වා ඉහළ ගියේය.

2018 අවසානයේදී ඒකාබද්ධ මූලික හා මුළු ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතයන් පිළිවෙලින් 11.66% සහ 14.48% වශයෙන් වාර්තා විය. (2017 අවසානයේ පිළිවෙලින් : 11.49% සහ 13.71%) බැංකුව පමණක් සළකන කල මෙම ප්‍රතිශතයන් පිළිවෙලින් 11.02% සහ 14.47% වශයෙන් වාර්තා විය. (2017 අවසානයේ පිළිවෙලින් : 10.82% සහ 13.51%)

ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණ පරිවර්තනයේ ප්‍රමුඛ කාර්යභාරය ඉටුකරමින්

මෂතකදී සිදුකරන ඉමහත් වූ කාර්යභාරය සමගින්, මහජන බැංකුව ශ්‍රී ලංකාවේ බෙහෙවින්ම ඩිජිටල්කරණය වූ බැංකුව බවට පත්කිරීමෙහිලා අප විසින් දරනු ලබන නිරන්තර ප්‍රයත්නය වෙත දැවැන්ත පියවර කිහිපයකින් ළඟා වීමට අප සමත් විය. පූර්ණ ස්වයංක්‍රීය සේවයට බැංකුකරණ ඒකක හඳුන්වාදීමේ ක්‍රියාවලිය කඩිනම් කරමින් වසර තුළදී වැඩි වීකක 108 ක් ස්ථාපනය කරමින් 2018 දෙසැම්බර් 31 දින වන විට මුළු වීකක සංඛ්‍යාව 210 කරා රැගෙන ඒමට අප හට හැකි විය. බැංකුවේ ඩිජිටල් ගමන් මගෙහි මිළඳ අදියර වෙත පිවිසෙමින් 2017 ජුනි මස අපගේ පළමු පූර්ණ ඩිජිටල් ශාඛාව විවෘත කල අතර, 2018 මැයි මස පීපල්ස් වෙබ් වළඳුක්වීමද, 2018 මාර්තු මස පීපල්ස් වේච් ඇප් හඳුන්වාදීමද සිදු කෙරිණි.

මෙයට සමගාමීව, අපගේ කේන්ද්‍රීය බැංකුකරණ පද්ධතිය ආශ්‍රිත පරීක්ෂාවන් පවත්වමින් එහි ප්‍රතිඵලයක් වශයෙන් පීපල්ස් විස් හඳුන්වාදීමටද අප සමත් විය.

සෛසු බැංකු හා මූල්‍ය ආයතන අතර අභිවාර්ය ප්‍රමුඛත්වය ලබාගනිමින්, මෙම ප්‍රයත්නයන් ඔස්සේ දිගු කාලීනව, ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණ පරිවර්තනයේ පුරෝගාමී කාර්යභාරය ඉටුකිරීමට මහජන බැංකුව සෑම අතින්ම සුදානම්ව පසුවන බව අභිමානයෙන් යුතුව ප්‍රකාශයට පත් කළ හැක.

ආදර්ශවත් අවදානම් දරාගන්නකු වශයෙන්

අප විසින් සෑමවිටම අපගේ අවදානම් කළමනාකරණ ක්‍රියාකාරකම් සක්‍රීය අන්දමින් පවත්වා ගෙන යනු ලබන අතරතුර, 2018 දී විශේෂයෙන්ම වර්ධනය වෙමින් පවතින ආර්ථික අභියෝගිතාවය හමුවේ අපගේ ණය කළමනාකරණ ගුණාත්මකභාවය පිරහීම වැළැක්වීමට උදෙසා, අපගේ ණය අවදානම් ක්‍රියාපටිපාටීන් තවදුරටත් සවිමත් කිරීමේ වැදගත්කම අප හට පෙනී ගියේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත සෘජුව වාර්තා කරනු ලබන පශ්චාත් ප්‍රදාන ණය විශ්ලේෂණ ඒකකයක් ස්ථාපනය කෙරිණි. මෙම ඒකකය මගින් දැනට පවතින ණය පහසුකම් සම්බන්ධයෙන් පශ්චාත් විශ්ලේෂණ කටයුතු සිදුකරමින් කළමනාකරණ ගුණාත්මකභාවය ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ.

බැංකුවේ ව්‍යාපාර ආකෘතියෙහි විශාල කොටසක් ඩිජිටල් පරිවර්තන ක්‍රමෝපායෙහි බලපෑමට ලක් වන අතර, අප විසින් අපගේ තොරතුරු තාක්ෂණ අවදානම් කළමනාකරණ ආකෘතිය කෙරෙහි යළි අවධානය යොමු කෙරිණි. මෙහිදී ISO 27001 තොරතුරු සුරක්ෂිතතා කළමනාකරණ තත්ත්ව සහතිකය හැටහ අළුත් කිරීම සඳහා වන ක්‍රියාවලියෙහි කොටසක් වශයෙන්, අපගේ සයිබර් ආරක්ෂණ ආකෘතිය වෙත වැඩිදියුණු කිරීම් සිදුකරමින්, ගනුදෙනුකාර පෞද්ගලිකත්වය සුරැකීම සඳහා බැංකුවේ හැකියාව සවිමත් කිරීමට විශේෂිත ආරක්ෂණ මෙහෙයුම් පද්ධතියක් සඳහාද ආයෝජන සිදු කෙරිණි. තවද, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලික සයිබර් ආරක්ෂණ සම්මතයන්ට අනුකූලව, තොරතුරු තාක්ෂණ අවදානම් කළමනාකරණය, ප්‍රධාන අවදානම් හිලධාරීවරයා වෙත සෘජුව වාර්තා කරනු ලබන විශේෂිත තොරතුරු ආරක්ෂණ හිලධාරියකු අතට පත් කෙරිණි.

වටිනාකම් සපිරි සේව්‍යයකු වශයෙන්

සේවා සමාගමක් වශයෙන්, අපගේ අන්තර්ගත වත්කම අපගේ කාර්ය මණ්ඩලය වන බව අපගේ අවිවාදනීය පිළිගැනීමයි. එමගින් අපගේ සේවක ප්‍රජාව වෙත අපගේ කැපවීම අසමසම වේ. අපගේ සේවක ප්‍රජාව උනන්දු සහගතව සහ දිරිමත්ව සිය වගකීම් ඉටුකිරීමට හැකි තත්ත්වයක පසුවන බව තහවුරු කිරීමට අපි නිරන්තරයෙන් කටයුතු කරමු. සරලව පවසතොත්, අප හට අවශ්‍ය වන්නේ සමස්ත සේවක සමූහයා තුළ මහජන බැංකුවේ සේවය කිරීම සම්බන්ධයෙන් අභිමානයක් වූ හැඟීමක් පතිත කිරීමයි.

බැංකුවේ ඩිජිටල් පරිවර්තන ක්‍රමෝපාය ආශ්‍රය කරගනිමින්, බැංකුව ඇතුළත සෑම මට්ටමකම සේවා වටපිටාව හැඩගැස්වීමේ අරමුණින් යුතුව වසර 2018 දී සේවා වටපිටාව හැඩගැස්වීමේ ව්‍යාපෘතියක් දියත් කෙරිණි. ශාඛා ජාලය පුරා ජ්‍යෙෂ්ඨ කළමනාකරණවලය ඉලක්ක කරගනිමින් පුහුණු වැඩසටහන් මාලාවක් පවත්වන ලද අතර, මධ්‍යම කළමනාකාරීත්වය සහ විධායක හිලධාරීන් උදෙසා දැනුම හුවමාරු කරගැනීමේ උපදේශන වැඩමුළු සංවිධානය කෙරිණි.

අනාගත ප්‍රමුඛතාවන්

ඉදිරිය වෙත අප යන ගමනේදී, අඛණ්ඩව ගනුදෙනුකරුවන් සඳහා අති විශිෂ්ට වූ අත්දැකීම් නිර්මාණය කරමින්, ජනතාවට සේවය සැලසීම ඒකායන ප්‍රමුඛතාවය බවට පත් කර ගනිමින්, මහජන බැංකුවේ යුග මෙහෙවර අනාගතය වෙත රැගෙන යාම අපගේ අති මහත් වූ අභිප්‍රාය වේ. එහිදී නිෂ්පාදන වශයෙන් ද සේවා සැපයුම් වශයෙන්ද නවෝත්පාදනයන් බිහි කරමින්, සවිමත් අවදානම් කළමනාකරණ ක්‍රියාවලියක සහාය ඇතිව වඩාත් සරල වූද, අවධානාත්මක වූද බැංකුවක් බිහිකිරීම අපගේ අරමුණ වේ.

වැදගත්ම කරුණ නම්, තෘප්තිමත් ගනුදෙනුකාර අත්දැකීම් ඔස්සේ මහජන බැංකුව, අද දිනදේදීත්, හෙට දිනදේදීත් එමෙන්ම ඉදිරි අනාගතයේදීත් ශ්‍රී ලංකාවේ අතිශය විශ්වසනීය බැංකුව බවට පත් කිරීමයි.

ප්‍රණාමය

අපගේ සහායවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වෙත ඔවුන් විසින් දක්වන ලද නොමඳ සහයෝගය උදෙසා ප්‍රණාමය මා විසින් පිරිනැමීමට කැමැත්තෙනම්. එමෙන්ම කළමනාකාරීත්ව කණ්ඩායම සහ සමස්ත කාර්ය මණ්ඩලය වෙත අභියෝගාත්මක කාලපරිච්ඡේදයක් තුළ ඔවුන් විසින් දක්වන ලද කැපවීම උදෙසා මාගේ අවධාන ස්තූතිය පුද කරමි.

මා වෙත ලබාදෙන ලද උපදෙස් සහ මාර්ගෝපදේශයන් වෙනුවෙන් මහජන ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය, මහා භාණ්ඩාගාරය සහ ශ්‍රී ලංකා මහ බැංකුව වෙත මාගේ ගෞරව පූර්වක ස්තූතිය පිරිනැමේ.

අවසාන වශයෙන්, බැංකුව කෙරෙහි තබන ලද අවල විශ්වාසය වෙනුවෙන් මහජන බැංකු ගනුදෙනුකරුවන් සහ සෛසු පාර්ශ්වකරුවන් වෙත ප්‍රණාමය පුද කරන අතර ඉදිරියේදීද ඔබගේ සහයෝගය මෙලෙසින්ම අපේක්ෂා කරමි.

එන් වසන්ත කුමාර්
ප්‍රධාන විධායක හිලධාරී/සාමාන්‍යාධිකාරී

2019 මාර්තු 28

ඔබ කොතැනක සිටියත් ඔබේ ළඟින්ම...

අපගේ මොබයිල් ඇප් එක කෙටි කාලයක් තුළ වැඩිම ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් කරන ලද ඇප් වලින් එකක් පමණක් නොව, එමගින් මහජන බැංකුවේ ගනුදෙනුකරුවකු වශයෙන් ඔබ වෙත නිරන්තරයෙන්ම හිමි විය යුතු භාවිතයේ පහසුවද සලසනු ලැබේ.






අධ්‍යක්ෂ මණ්ඩලය




වමේ සිට දකුණට: >>>
ජේමසිරි ප්‍රනාන්දු මහතා - අධ්‍යක්ෂ, ඩේ.ඩී.වී.ඒ. රංජිත් අගේක මහතා - අධ්‍යක්ෂ, නිශ්ශංක නානායක්කාර මහතා - සභාපති





වමේ සිට දකුණට: >>>

ආචාර්ය අමින්ද එම්. පෙරේරා - අධ්‍යක්ෂ, ඒ. එම්. පී. එම්. ඩී. අතපත්තු මහතා - අධ්‍යක්ෂ, නිලධ මෙවන් පීරිස් මහතා - අධ්‍යක්ෂ



අධ්‍යක්ෂ මණ්ඩලය

GRI 102-22, 102-23

කේ. ඒ. ඩී. එන්. නානායක්කාර මහතා සභාපති

ජනාධිපති නීතිඥවරයකු වන නිශ්ශංක නානායක්කාර මහතා එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් ධුරය හොඳවන අතර එහි කෘතනාධිකාරී මණ්ඩල සභිකයෙකුද වේ.

මෙම පත්වීමට පූර්වයෙන් එතුමා සීමාසහිත ලිට්ටෝ ගෘස් ලංකා සමාගමෙහි සභාපතිවරයා වශයෙන් සේවය කළේය.

ජේමසිරි ප්‍රනාන්දු මහතා අධ්‍යක්ෂ

කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා උපාධිධරයෙක් වන ඒ මහතා නාවික හමුදා ස්වේච්ඡා බලකායට සම්බන්ධ විය. හෙතෙම රයිලන් වෙතිනැතිම ඉසව්වෙන් තෙවරක් ජාතික ශූරතාවය දිනාගත් අතර 1982 ආසියානු ක්‍රීඩා උළෙලේදී ඩිප්ලෝමාවක් අත්පත් කර ගත්තේය.

1994 දී අග්‍රාමාත්‍ය ලේකම්වරයා වශයෙන් රාජ්‍ය සේවයට එක් වූ ඒ මහතා ශ්‍රී ලංකා ටෙලිකොම්, ගුවන් තොටුපළ හා සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ ස්වාධීන රූපවාහිනිය වැනි රාජ්‍ය ආයතන කිහිපයක සභාපති වශයෙන් ක්‍රියාකරමින් විශිෂ්ට සේවාවක් ඉටු කළේය. වර්තමානයේදී, හෙතෙම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සභාපතිවරයා වශයෙන් සහ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් කටයුතු කරයි.

ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවෙහි වැඩිම කලක් සභාපති ධුරය හෙබවූ අතර, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනයේ සහ ආසියානු ඔලිම්පික් කමිටුවෙහි උප සභාපතිවරයා වශයෙන් නිලයන් දීර්ඝවියක් හොඳවන ලද ප්‍රථම ආසියාතිකයා වශයෙන් ඉතිහාසයට එක් වේ.

ශ්‍රී ලංකා දුම්රිය සේවය පිළිබඳව විශේෂිත ග්‍රන්ථ තුනක් රචනා කළ ඒ මහතා වර්තමානයේ ජාතික දුම්රිය කොමසාරිස්වරයා කමිටුවෙහි සභාපතිවරයා වශයෙන් කටයුතු කරයි.

ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපතිවරයා වෙත උපදේශකවරයෙකු වශයෙන් දෙවරක් පත් කරන ලද හෙතෙම, කිරිඳිස්ථාන ජනරජයේ ශ්‍රී ලංකා ගරු කොන්සල්වරයා වශයෙන් සේවයේ නිරත වේ.

ආචාර්ය අමීන්ද එම්. පෙරේරා අධ්‍යක්ෂ

අචාර්ය අමීන්ද එම්. පෙරේරා ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ ගණකාධිකාරණා දෙපාර්තමේන්තුවේ මූල්‍ය කළමනාකරණය පිළිබඳ පේෂන්ට කථිකාචාර්යවරයෙකි. මාතලේ ශාන්ත ජෝමස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාලූ ඒ මහතා, ශ්‍රී ලංකා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පීඨයෙන් උසස් අධ්‍යාපන කටයුතු සිදුකළේය. හෙතෙම රාජ්‍ය පරිපාලනය පිළිබඳ විද්‍යාවේදී (විශේෂ) උපාධිධරයෙකි.

ආචාර්ය පෙරේරා ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි ජාතික විවෘත විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර මූල්‍ය විෂය ක්ෂේත්‍රයට අදාළව පුර්ව ව්‍යාපාර පරිපාලන විද්‍යාපති උපාධිය ද ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයෙන් අලෙවිකරණ විෂයට අදාළව දෙවන ව්‍යාපාර පරිපාලනවේදී විද්‍යාපති උපාධියද ලබාගත්තේය. ඒ මහතා එම විශ්ව විද්‍යාලයෙන්ම පාරිභෝගික වර්ගව සම්බන්ධයෙන් ස්විඩීය ආචාර්ය උපාධිය සම්පූර්ණ කළේය. හෙතෙම 1998 දී ජර්මනියේ, ක්ලාස්නෝල් ඇකඩමිය මගින් පවත්වන ලද, රාජ්‍ය නොවන සංවිධාන කාර්ය මණ්ඩල කළමනාකරණය පිළිබඳ පාඨමාලාවක්ද හැදෑරීය. හෙතෙම කොරියානු විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ආචාර්ය උපාධියක්ද සම්පූර්ණ කොට ඇත.

සිය වෘත්තීය ජීවිතය තුළ, ආචාර්ය පෙරේරා රාජ්‍ය හා පෞද්ගලික ආයතන ගණනාවක විවිධ තනතුරු හොඳවට ඇත. වර්තමානයේදී හෙතෙම සිවිල් ගුවන්සේවා අධිකාරිය, ජාතික පුස්තකාල හා පුලුස්සුණ සේවා මණ්ඩලය සහ සීමාසහිත ප්‍රයිඩ් ඔෆ් සිලෝන් (පුද්ගලික) සමාගමෙහි අධ්‍යක්ෂවරයකු වශයෙන් කටයුතු කරයි. එයට අමතරව, ඒ මහතා ඕස්ට්‍රේලියාවේ AKSAP ඉන්ටර්නැෂනල් ආයතනයෙහි ශ්‍රී ලංකා නියෝජිතයාද වේ.

2015 නොවැම්බර් 2 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ආචාර්ය පෙරේරා මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කෙරිණි.

කේ. ඩී. එන්. රංජිත් අශෝක මහතා අධ්‍යක්ෂ

රංජිත් අශෝක මහතා මේ වන විට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් කටයුතු කරයි. හෙතෙම ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පේෂන්ට සාමාජිකයෙකි. අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වශයෙන් මහජන බැංකුව සමග සම්බන්ධ වීමට පෙර ඒ මහතා මහා භාණ්ඩාගාරය නියෝජනය කරමින් DFCC බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂකවරයකු ලෙසද සේවය කර ඇත.

සිය දිගු කාලීන සේවා ඉතිහාසය තුළ, හෙතෙම රාජ්‍ය ආයතන රැසක විධායක නිලතල හෙබවීය. ඒ මහතා රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, මුදල් අමාත්‍යාංශයේ වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, අධ්‍යාපන අමාත්‍යාංශ අතිරේක ලේකම්, මානව ශ්‍රම හා රැකියා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ලිස්කල් ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු සම්බන්ධ සහකාර අධ්‍යක්ෂ, මාතර දිස්ත්‍රික්කයේ මැදගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඉමුල්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්වරයා වශයෙන් කටයුතු කොට ඇත.

රංජිත් අශෝක මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ වාණිජවේදී (විශේෂ) උපාධිධරයෙකි. හෙතෙම ආර්ථික සංවර්ධනය, බලය බෙදාහැරීම හා පළාත් පාලන අධ්‍යයන පිළිබඳ කොළඹ විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවලාභියෙකි. ඒ මහතා කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ව්‍යාපාර පරිපාලනවේදී සහ ජපානයේ යෝකොහාමා ජාතික විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිධරයෙකි.

හෙතෙම ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ මානව සම්පත් කළමනාකරණ පේෂන්ට උපදේශකවරයකු වශයෙන් කටයුතු කළේය. 2017 නොවැම්බර් මස සිට බලපැවැත්වෙන පරිදි රංජිත් අශෝක මහතා මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කෙරිණි.

නිලංක මෙවන් පිරිස් මහතා
අධ්‍යක්ෂ

පිරිස් මහතා මූල්‍ය සැලසුම්කරණය හා පාලනය, මූල්‍යමය විගණනය, ණය මෙහෙයුම් හා කළමනාකරණය, ව්‍යාපාර සංවර්ධන හා විශ්ලේෂණ, තොරතුරු තාක්ෂණ, ව්‍යාපෘති කළමනාකරණ හා ප්‍රවාහන කළමනාකරණ යන ක්ෂේත්‍රයන්හි වසර 20 කට අධික පළපුරුද්දක් සහිත මූල්‍ය වෘත්තිකයෙකි.

හෙතෙම ශ්‍රී ලංකා ණය කළමනාකරණ ආයතනයේ අධිකාරීකරණයකු, ශ්‍රී ලංකා බැංකුවේ අධ්‍යක්ෂ ජනරාල් ආයතනයේ ආශ්‍රිත සාමාජිකයකු, වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ සංගමයේ ආශ්‍රිත සාමාජිකයකු මෙන්ම වරලත් ජාත්‍යන්තර කළමනාකරණ ගණකාධිකාරීවරයකු වේ.

2019 පෙබරවාරි මස ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයකු වශයෙන් මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පත්කරන ලද ඒ මහතා විගණන හා අවදානම් කමිටු සාමාජිකයකු ද වේ. ආපිකෝ ෆිනෂන්ස් පීඑල්සී හි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයකු වන හෙතෙම විගණන සහ සම්බන්ධිත පාර්ශ්ව ගනුදෙනු කමිටු වල සභාපතිවරයාද වේ. බැංකුකරණ හා බැංකුකරණ නොවන මූල්‍ය ක්ෂේත්‍රයෙහි ඔහු විසින් දරනු ලබන තනතුරු වලට අමතරව, හෙතෙම ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ප්‍රවාහන කර්මාන්තය සඳහා වන විශාලතම මෘදුකාංග නිෂ්පාදන සමාගම වන ජෙට්සෝට් (පුද්ගලික) සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරයි.

ඒ මහතා ශ්‍රී ලංකා ණය කළමනාකරණ ආයතනයේ කවුන්සිලයේද සිංහල ක්‍රීඩා සමාජයේ සහකාර භාණ්ඩගාරිකවරයා වශයෙන්ද ක්‍රියා කරයි.

ඒ. එම්. පී. එම්. ඩී. අතපත්තු මහතා
අධ්‍යක්ෂ

අතපත්තු මහතා මේ වන විට භාණ්ඩගාරයේ නියෝජ්‍ය ලේකම්වරයා වශයෙන් කටයුතු කරන අතර, හෙතෙම බැංකුකරණ, මූල්‍ය සහ ව්‍යාපාර පරිපාලන ක්ෂේත්‍රයන්හි වසර 25 කට අධික අත්දැකීම් සහිත වෘත්තිකයෙකි.

ශ්‍රී ලංකා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් කළමනාකරණ (රාජ්‍ය පරිපාලන) අංශයෙන් විද්‍යාවේදී දෙවන පන්තියේ ඉහල සාමාර්ථයක් සහිතව උපාධිය ලද ඒ මහතා ඕස්ට්‍රේලියාවේ, ෆ්ලින්ඩර්ස් විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ විද්‍යාපති උපාධිධරයෙකි. එයට අමතරව, කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික සංවර්ධනය පිළිබඳව සහ ජපානයේ, සංවර්ධන ආර්ථික ආයතනයෙන් සංවර්ධන අර්ථිකය පිළිබඳවද පශ්චාත් උපාධි ඩිප්ලෝමා දීවිත්වයක් ඒ මහතා සතු වේ.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ ආවසරික සහතිකපත් හිමි ඒ මහතා, මුදල් අමාත්‍යාංශයේ ජාතික සැලසුම්කරණ දෙපාර්තමේන්තුවේ, සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ සහ ඩාහිර සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයකු වශයෙන් සේවය කලේය.

අතපත්තු මහතා ආසියානු සංවර්ධන බැංකු ආධාර මත ක්‍රියාත්මක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘතියේ නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා වශයෙන්ද, ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන පහසුකම් ව්‍යාපෘතියේ නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා වශයෙන්ද, ආසියානු සංවර්ධන බැංකු ආධාර මත ක්‍රියාත්මක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය ප්‍රවාහයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා වශයෙන්ද කටයුතු කොට ඇත. තවද, හෙතෙම ජර්මානු ජාත්‍යන්තර සහයෝගීතා ආධාර මත ක්‍රියාත්මක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන වැඩසටහන මෙන්ම පීසස මත සූර්‍ය බල උත්පාදන ණය ප්‍රවාහ වැඩසටහනද ක්‍රියාත්මක කලේය.

වර්තමානයේදී ඒ මහතා රජයේ ශ්‍රී ලාංකික ව්‍යවසායකයන් සඳහා වූ ණය යෝජනා ක්‍රමය භාරව කටයුතු කරයි.

2004දී ඕස්ට්‍රේලියාවේ ෆ්ලින්ඩර්ස් සරසවිය විසින් ප්‍රදානය කරන ලද ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ විද්‍යාපති උපාධිය සඳහා ඒ මහතා විසින් සිදුකරන ලද පර්යේෂණයේ/නිබන්ධනයේ තේමාව වූයේ 'ශ්‍රී ලංකාවේ කාර්මික සංවර්ධනය යතාර්ථකරණය' යන්නයි. අතපත්තු මහතා ශ්‍රී ලංකා තේ මණ්ඩලය, ජාතික ලෝහරැයී මණ්ඩලය සහ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසම යන ආයතනයන්හි භාණ්ඩාගාර නියෝජිතවරයා වශයෙන්ද කටයුතු කලේය.

ආයතනික කළමනාකාරිත්වය



වමේ සිට දකුණට : >>>

පී. එස්. ජේ. කුරුකුලසූරිය මිය - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීන් - පුද්ගල කේන්ද්‍රීය බැංකුකරණය
ආර්. කොඩිකුච්චන්දු මිය - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - වාණිජ බැංකුකරණය සහ ඩිජිටල්කරණය

අරුණ ශුභතිලක මිය - ආයතනික බැංකුකරණ ප්‍රධානී

පී. එස්. ඒ. එදිරිසිංහ මිය - තොරතුරු තාක්ෂණ ප්‍රධානී

පී. පී. ආර්. ජයසිංහ මිය - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීන් - ක්‍රියාවලි කළමනාකරණ සහ තත්ත්ව සහතිකත්ව

පී. ආර්. එස්. ජයතිස්ස මිය - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - මානව සම්පත්

සී. වේරපිටිය මිය - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීන් - ක්‍රමෝපාය සැලසුම්කරණය, කාර්යසාධන කළමනාකරණය සහ පර්යේෂණ

පී. ලයනල් මිය - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ශාඛා කළමනාකරණ

එම්. ඒ. බී. සිල්වා මිය - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - බැංකුකරණ මෙහෙයුම්

බී. එම්. ජේමනාත් මිය - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - බැංකුකරණ සහායක සේවා

එන්. වසන්ත කුමාර් මිය - ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී



වමේ සිට දකුණට : >>>

- පී. ඩී. ආර්. පී. ගුණවර්ධන මයා - ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී - නම් කරන ලද
- කේ. ඩී. රාජපක්ෂ මයා - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - පුද්ගල කේන්ද්‍රීය බැංකුකරණය
- එස්. ප්‍රසාදසිංහ මිය - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ජාත්‍යන්තර බැංකුකරණය
- ආර්. පතිරගේ මයා - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - මානව සම්පත් හා නීති/අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්
- ක්ලයිව් ෆොන්සේකා මයා - භාණ්ඩාගාර සහ ආයෝජන බැංකුකරණ ප්‍රධානි
- වී. කේ. හාරංගොඩ මිය - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ව්‍යවසාය බැංකුකරණය
- අසාම් ඒ. අහමට් මයා - මූල්‍ය ප්‍රධානි
- එස්. වන්තිආරච්චි මයා - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - අයකිරීම්
- පී. එම්. ආර්. පී. විජේරත්න මිය - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - අවදානම් කළමනාකරණය
- එන්. ආර්. විජේරත්න මිය - වැඩි බලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ගනුදෙනුකරණ බැංකුකරණය සහ මූල්‍ය ආයතන
- ඊ. ඒ. ඩී. ජේ. ප්‍රියශාන්ත මයා - ප්‍රධාන අත්‍යන්තර විගණක
- එම්. ඒ. ඩී. මුදිතා කරුණාරත්න මිය - අතිරේක ප්‍රධාන නීති නිලධාරී

ආයතනික කළමනාකාරිත්වය

එන්. වසන්ත කුමාර් මයා

ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී

එන්. වසන්ත කුමාර් මහතා ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විද්‍යාපති උපාධිධරයකු වන අතර වෘත්තීමය භාණ්ඩාගාර කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාධරයෙකි. හෙතෙම වසර 2001 මාර්තු මස මහජන බැංකුවට සම්බන්ධ වූ අතර, වියට් පෙර වසර ගණනාවක් කොළඹ ANZ ශ්‍රීක්ෂිලේස් බැංකුවේ භාණ්ඩාගාරික වශයෙන් කටයුතු කළේය.

ඒ මහතා පීපල්ස් මර්චන්ට් රිතැන්ස් පීවල්සී, පීපල්ස් ට්‍රැවල්ස් (පුද්ගලික) සමාගම, සීමාසහිත පීපල්ස් ඉන්ෂුරන්ස් සමාගම, සීමාසහිත පීපල්ස් ප්‍රොපර්ටි ඩිවෙලොප්මන්ට්, සීමාසහිත පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපර්ටි සමාගම, ණය තොරතුරු කාර්යාලය සහ ජාතික ගෙවීම් කවුන්සිලය, සීමාසහිත ලංකා මුදල් සේවා කාර්යාලය සහ බැංකුවලදී - ලංකා විලාසයේ රිතැන්ස් සමාගමෙහි අධ්‍යක්ෂවරයෙකි. හෙතෙම ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයෙහි පාලන මණ්ඩල සාමාජිකයෙකි.

ඒ මහතා ප්‍රාථමික අලෙවිකරුවන්ගේ සංගමයේ සහ ශ්‍රී ලංකා විදේශ විනිමය සංගමයේ නිලපු සභාපතිවරයෙකි.

පී.බී.ආර්.පී. ගුණවර්ධන මයා

ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී - නම් කරන ලද පේෂණික නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ව්‍යාපාරික බැංකුකරණ

පෞද්ගලික හා රාජ්‍ය අංශයේ ආයතන රැසක දශක තරකට අධික සේවා අත්දැකීම් සහිත ගුණවර්ධන මහතා බැංකු හා මුදල් ක්ෂේත්‍රයේ දශක තුනකට අධික පළපුරුද්දක් සහිත වෘත්තීයයෙකි.

වසර 1987 දී මහජන බැංකුවේ සේවයට එක් වූ ඒ මහතා මුදල්, කාර්යසාධන කළමනාකරණය, ආයතනික හා වාණිජ ණය, භාණ්ඩාගාර මෙහෙයුම්, ණය පාලන සහ අවදානම් කළමනාකරණ අංශයන්හි විවිධ තනතුරු රැසක් හොබවා ඇත. ඔහු සතුව බැංකුවේ ආයතනික හා විධායක කළමනාකරණ නිලයන්හි වසර 10 කට අධික අත්දැකීම් පවතින අතර හෙතෙම 2012 සිට 2017 දක්වා ප්‍රධාන අවදානම් නිලධාරියා වශයෙන් කටයුතු කළේය. එම ධුරයේ ක්‍රියා කරන කාලසීමාවේදී බැංකුවේ සමස්ත අවදානම් කළමනාකරණ රාමුව හැඩගැස්වීමෙහිලා සහ 2012/2013 උකස් අර්බුදය නිරාකරණය කිරීමෙහිලා හෙතෙම කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළේය.

පේෂණික නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ව්‍යාපාරික බැංකුකරණ) වන ඔහුගේ වර්තමාන නිලය තුළ, හෙතෙම බැංකුවේ සමස්ත ණය ප්‍රදාන වලින් 50% කට අධික ප්‍රතිශතයක් නියෝජනය කරන්නා වූ, රාජ්‍ය ආයතන සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය ඇතුළුව බැංකුවේ ආයතනික සහ ව්‍යවසාය ණය ප්‍රදාන සම්බන්ධයෙන් කටයුතු කරයි.

ගුණවර්ධන මහතා 2019 අප්‍රේල් 15 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරීවරයා වශයෙන් වැඩ භාරගැනීම සඳහා නම් කරනු ලැබ ඇත. මේ වන විට හෙතෙම පීපල්ස් ලීසිං ඇන්ඩ් රිතැන්ස් පීවල්සී, සීමාසහිත පීපල්ස් ලීසිං, ෆ්ලිට් මැනේජ්මන්ට් සහ සීමාසහිත ලංකන් විලාසයේ රිතැන්ස් (බැංකුවලදී) සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වශයෙන් සේවය කරයි.

මහජන බැංකුව සමග සම්බන්ධ විමට පෙර ගුණවර්ධන මහතා, පෞද්ගලික අංශයේ සංවර්ධන, වැවිලි කර්මාන්ත හා ඉදිකිරීම් ක්ෂේත්‍රයන්හි තනතුරු රැසක් හෙබවීය.

හෙතෙම 1985 සිට වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ සංගමයෙහි (එක්සත් රාජධානිය) සාමාජිකයෙකි.

කේ. ඩී. රාජපක්ෂ මයා

පේෂණික නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - පුද්ගල කේන්ද්‍රීය බැංකුකරණය

කේ. ඩී. රාජපක්ෂ මහතා බැංකුවේ සිල්ලර බැංකුකරණ, ක්‍රියාවලි කළමනාකරණ හා තත්ත්ව සහතිකකරණ සහ ඩිප්ට්කරණ පේෂණික නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වශයෙන් කටයුතු කරයි. 1987 දී කළමනාකරණ පුහුණු නිලධාරීවරයකු වශයෙන් බැංකුවට එක් වූ ඒ මහතා සතුව මහජන බැංකුවේ වසර 31 ක භසල අත්දැකීම් පවතී.

රාජ්‍ය පරිපාලනය සම්බන්ධ දෙවන පංතියේ ගෞරව උපාධිධරයකු වන ඒ මහතා, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයෙහි සාමාජිකයකු, ශ්‍රී ලංකාවේ නීතිඥවරයකු, ශ්‍රී ලංකා ණය කළමනාකරණ ආයතනයේ ඩිප්ලෝමාධරයකු සහ කැළණිය විශ්ව විද්‍යාලයේ කළමනාකරණ සහ තොරතුරු තාක්ෂණ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධරයකු වේ.

බැංකුවේ ශාඛා ජාලය තුළ විවිධ කළමනාකරණ මට්ටම් වල මෙන්ම ආයතනික බැංකුකරණ අංශයේ සේවය කිරීමෙන් පෘථුල අත්දැකීම් ලබා ඇති රාජපක්ෂ මහතා දැනට මහජන බැංකුවේ පේෂණික නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - පුද්ගල කේන්ද්‍රීය බැංකුකරණ වශයෙන් කටයුතු කරයි.

රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ පාලන මණ්ඩල සාමාජිකයකු වශයෙන්ද, ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාලයේ විකල්ප අධ්‍යක්ෂවරයකු වශයෙන්ද, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සහ කෘෂිකර්ම හා ගොවිජන සේවා රක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂවරයකු වශයෙන්ද, ශ්‍රී ලංකා වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ උප සභාපතිවරයා වශයෙන්ද කටයුතු කරයි.

එම්. ඒ. බොනිෆස් සිල්වා මයා

පේෂණික නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - බැංකුකරණ මෙහෙයුම්

1987 වසරේ බැංකුවේ සේවයට එක් වූ සිල්වා මහතා වසර 30 කට අධික පළපුරුද්දක් සමගින් බැංකුකරණ මෙහෙයුම් පිළිබඳ මහත් වූ පරිචයක් සහිත වෘත්තීයයෙකි.

පේෂණික නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී/බැංකු මෙහෙයුම් වශයෙන්, එක් එක් අංශයේ කාර්යයන් සම්බන්ධයෙන් වගකීම දැරීම සඳහා වෙන් වෙන් වශයෙන් පත් කළ අංශ ප්‍රධානීන් යටතේ ක්‍රියාත්මක වන ශාඛා කළමනාකරණ අංශය, 737 ක් වූ ශාඛා ජාලය සහ 500 ඉක්මවන ATM යන්ත්‍ර, CDM යන්ත්‍ර සහ KIOSK යන්ත්‍ර ආදියෙන් සමන්විත අතිරේක ජාලයේ නියමිත අංශ, අලෙවිකරණ හා පර්යේෂණ අංශ සහ තොරතුරු තාක්ෂණ හා සහායක සේවා අංශ යන ප්‍රධාන අංශ හතරේ කාර්යයන් අධීක්ෂණය කිරීමේ වගකීම සිල්වා මහතා උසුලයි.

ශාඛා කළමනාකාරී තනතුරේ පටන් ප්‍රාදේශීය කළමනාකාරී දක්වාත්, කලාප සහකාර සාමාන්‍යාධිකාරී, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුරේ සිට ඔහු දැනට දරන පේෂණික නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - බැංකු මෙහෙයුම් තනතුර දක්වා වූ විවිධ තනතුරු දරමින් ව්‍යාපාරික බැංකුකරණය කළමනාකරන කටයුතු හා සම්බන්ධ සියලුම මට්ටම්වල අත්දැකීම් රාශියක් සිල්වා මහතා ලබාගෙන ඇත.

ඔහු විශේෂඥතාව දක්වන විෂය ක්ෂේත්‍රය පිළිබඳව විස්තීර්ණ දේශීය හා විදේශීය පුහුණුව හා අත්දැකීම් ලබා ඇති අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ (ශාස්ත්‍රවේදී) උපාධිධරයෙක් වේ. ශ්‍රී ලංකා වෘත්තීය බැංකුකරණ ආයතනයේ සුදුසුකම් (AIB) ලබා ඇති සිල්වා මහතා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ආශ්‍රිත සාමාජිකත්වය ද ලබා ඇත.

වෘත්තීය වේරපිටිය මිය

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ක්‍රමෝපාය සැලසුම්කරණ, කාර්යසාධන කළමනාකරණ සහ පර්යේෂණ

ප්‍රවීණ බැංකුකරණ වෘත්තීයවේදීන්ගේ වන වෘත්තීය වේරපිටිය මහත්මිය, ක්‍රමෝපාය සැලසුම්කරණ, කාර්යසාධන කළමනාකරණ සහ පර්යේෂණ සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීගේ වශයෙන් සිය නව දුරස්ථ, බැංකුවේ කාර්යසාධනය වර්ධනය සහ ක්‍රමෝපායික විලක්ෂිත සම්බන්ධයෙන් ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරමින්, අතිශය ඵලදායී අයුරින් ක්‍රියාවේ යෙදවිය හැකි සැලසුම් ඔස්සේ අපේක්ෂිත ප්‍රතිඵල අත්පත් කරගැනීමටත්, ඒ වෙනුවෙන් සිය සේවා සහයින් සහ තමන් යටතේ සේවයේ නියුතු කාර්ය මණ්ඩලය මෙහෙයවීම සඳහා නිරන්තර අවධානය යොමු කිරීමටත් කටයුතු කරන්නීය.

ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ දෙවන පංතියේ ඉහළ සාමාර්ථයක් සහිත විද්‍යාවේදී (ගෞරව) සහ විද්‍යාපති (කළමනාකරණ) උපාධිධාරීන්ගේ වේ.

1987 දී කළමනාකරණ පුහුණු නිලධාරීන්ගේ වශයෙන් මහජන බැංකුවේ සේවයට එක් වූ ඇය වසර 32 ක අත්දැකීම් සමගින්, ශාඛා මෙහෙයුම්, අභ්‍යන්තර විගණන, අයකිරීම්, ණය, ජාත්‍යන්තර බැංකුකරණය සහ ආයතනික බැංකුකරණය පිළිබඳ ඉමහත් පරිචයක් සහිත වෘත්තීයවේදීන්ගේ ක්‍රමෝපායික නියමු තනතුරු වල පැහැදිලි සේවා ඉතිහාසයක් සතු ඇය, බැංකුකරණය සහ ක්‍රමෝපායික ව්‍යාපාර කළමනාකරණය සම්බන්ධ ගැඹුරු අවබෝධයක් අවශ්‍ය වන දුරස්ථ සඳහා මනා සේ ගැලපෙන්නීය. පර්යේෂණ සහ ක්‍රමෝපායික සැලසුම් ක්‍රියාකාරකම් අනුකූලනය කිරීම උදෙසා බැංකුවේ පර්යේෂණ කටයුතු ප්‍රතිසංවිධානය කිරීමේ අරමුණින් යුතුව චතුර මෙම දුරස්ථ පත් කරනු ලැබ ඇත. අභ්‍යන්තර වශයෙන් පර්යේෂණ කණ්ඩායමක් ගොඩනංවා ගනු ලබන අතරතුර පර්යේෂකයකු බවට පත්වීම සහ සක්‍රීය ලෙස අදාළ ක්‍රමෝපායික සැලසුම් ක්‍රියාවට නැංවීම සඳහා අවැසි මාර්ගෝපදේශකත්වය ඇය විසින් සිය කාර්ය මණ්ඩලය වෙත ලබාදෙයි. ඇය විසින් ජ්‍යෙෂ්ඨ කළමනාකරණ වෘත්තීය පිරිස ඇගයීම සම්බන්ධ ප්‍රතිපත්තිමය ලේඛණ සැකසීම, ක්‍රමෝපායික සැලසුම් ක්‍රියාපටිපාටි සංග්‍රහය, බැංකුව සඳහා පර්යේෂණ අත්පොත සහ විවිධ තේමාවන් ඔස්සේ ලිපි/සංකල්පීය ලේඛණ සකසා අවසන් කරනු ලැබ ඇත. බැංකුකරණ වෘත්තීයවේදීන්ගේ වශයෙන් ඇය පර්යේෂණ නිලධාරීන්ගේ, දේශකවරයක, පුරකවරයක සහ ප්‍රකාශිතවක වශයෙන් බැංකු ක්ෂේත්‍රය වෙත සිය දායකත්වය සපයන්නීය. ඇය සැනින් වෙනස්වන, අවිනිශ්චිත, සංකීර්ණ සහ අපැහැදිලි ලොවක් සම්බන්ධ ආසියානු බැංකුකරණ/ව්‍යාපාර කවයන්හි (VUCA) සහ තිරසාර බලශක්ති වැඩසටහන් වල දේශකවරයක වශයෙන් කටයුතු කර ඇත.

ඇය ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයෙහි අධි සාමාජිකයෙකු වන අතර එහි පාලක සභාවේ විකල්ප අධ්‍යක්ෂවරයක වන අතර, කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ සාමාජිකාවකද වේ. ඇය ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ නිලධාරී නියෝජ්‍ය සභාපතිවරයක, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂිකාවක සහ ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ අතුරු කමිටු සාමාජිකාවක වශයෙන් කටයුතු කර ඇත.

රොහන් පතිරගේ මයා

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - මානව සම්පත් සහ නීති/අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්

1995 මහජන බැංකුවේ සේවයට එක් වූ පතිරගේ මහතා මානව සම්පත්, අධ්‍යක්ෂ මණ්ඩලය සහ සභාපතිවරයාගේ කාර්යාලය ආශ්‍රිත නීති හා පරිපාලන කටයුතු සම්බන්ධ වසර 24 කට අධික අත්දැකීම් සහිත වෘත්තීයයෙකි.

වෘත්තීයයේ නීතිඥවරයකු වන, පතිරගේ මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ නීති උපාධිධාරියකු සහ නවසීලන්තයේ, මැසේ සරසවියේ බැංකු කළමනාකරණය පිළිබඳ විද්‍යාපති උපාධිධාරියකු වේ. බැංකුකරණය සම්බන්ධ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවකද ඒ මහතා සතු වේ.

සිය වර්තමාන දුරස්ථ තුළ , හෙතෙම බැංකුවේ 10,000 කට අධික සේවක පිරිස පරිපාලනය කරන අතර ජ්‍යෙෂ්ඨ විධායක අවශ්‍යතා මානව සම්පත් අවශ්‍යතා අනුව කළමනාකරණය කරයි. එයට අමතරව හෙතෙම බැංකුවේ වෘත්තීයයින් 70 දෙනෙකුගෙන් සමන්විත නීති කණ්ඩායම වෙතද නායකත්වය සපයයි. ආයතනික හා විධායක කළමනාකරණ තනතුරු වල වසර 10 කට අධික අත්දැකීම් ඒ මහතා සතු වේ.

මෙයට ඉහතදී නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්වරයා වශයෙන් 2010 අගෝස්තු මස සිට 2019 මාර්තු මස දක්වා එම දුරස්ථ තොරතුරු, පතිරගේ මහතා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ අදාළ උප කමිටු ආශ්‍රිත සියළු කාරණා වලදී පූර්ණ පරිපාලන සහයෝගය දැක්වීය. සිය දුරස්ථ කාලය තුළ, පාලනය පිළිබඳ යන ක්‍රියාකාරකම් රැසක් හඳුන්වාදීමෙන් පිපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පිපල්ස්, පිපල්ස් ඉන්ෂුරන්ස් පිපල්ස් , සීමාසහිත පිපල්ස් ප්‍රොපර්ටි ඩිවෙලොප්මන්ට් සහ සීමාසහිත පිපල්ස් මයික්‍රෝ කොමර්ස් ඇතුළු පරිපාලිතයන් රැසක් ස්ථාපනය කිරීම සඳහාද පුරෝගාමී කටයුතු කලේය.

පී.පී.ආර්. ජයසිංහ මිය

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ක්‍රියාවලි කළමනාකරණ සහ තත්ත්ව සහතිකත්ව

රේණුකා ජයසිංහ මහත්මිය 1987 දී කලමණාකරන පුහුණු නිලධාරියෙකු වශයෙන් බැංකුවේ සේවයට එක් වූ අතර ඇය බැංකුකරණ ක්ෂේත්‍රයේ වසර 30 ක අධික අත්දැකීම් සපුරාලයි.

චතුරියගේ වෘත්තීය ගමන් මගේදී, ඇය ශාඛා බැංකුකරණ ආංශයේ ශාඛා කළමනාකාරී, කළාප ජ්‍යෙෂ්ඨ කළමනාකාරී, ප්‍රාදේශීය කළමනාකාරී සහ සහකාර සාමාන්‍යාධිකාරී, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සමුපකාර හා සංවර්ධන), නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සිල්ලර බැංකුකරණ) සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ව්‍යාපාර සහායක සේවා) වශයෙන් කටයුතු කොට වර්තමානයේදී, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ක්‍රියාවලි කළමනාකරණ සහ තත්ත්ව සහතිකත්ව) වශයෙන් සේවය කරයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පළමු පංතියේ වාණිජවේදී විශේෂ උපාධිධාරීන්ගේ වන ඇය, ශ්‍රී ලංකා වෘත්තීය බැංකුකරණ සුදුසුකම්ලාභිනියකි (AIB). ඇය ශ්‍රී ලංකා වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයෙහි සහ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ යාවජීව සාමාජිකාවකි.

ආයතනික කළමනාකාරිත්වය

ක්ලැයිව් ෆොන්සේකා මයා

භාණ්ඩාගාර හා ආයෝජන බැංකුකරණ ප්‍රධානි

ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයෙහි අධි සාමාජිකයකු වන ෆොන්සේකා මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙහි ව්‍යාපාර කළමනාකරණ විද්‍යාපති උපාධිධරයකු වේ. හෙතෙම ACI Dealing Certificate විභාගයේදී විශිෂ්ට සාමාර්ථයක් ලබා ඇති අතර භාණ්ඩාගාර කළමනාකරණය සම්බන්ධයෙන් වසර 25 කට අධික අත්දැකීම් ඔහු සතු වේ. වයට අමතරව, හෙතෙම ඕස්ට්‍රේලියාවේ සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ සහතිකලත් සාමාජිකයෙකි.

2002 දී මහජන බැංකුවේ සේවයට එක් වූ ඒ මහතා, වයට පෙර ඇමරිකන් එක්ස්ප්‍රස් සහ ස්ටැන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකු වල සේවය කලේය. හෙතෙම 2011 නොවැම්බර් මස සිට මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආයතනික කළමනාකරණ කණ්ඩායමේ සාමාජිකයකු වශයෙන් කටයුතු කරයි. මේ වන විට ඒ මහතා ප්‍රාථමික අලෙවිකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරයි.

ඩී.එම්. ප්‍රේමනාන් මයා

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - බැංකුකරණ සහායක සේවා

මහජන බැංකුවේ වසර 32 කට ආසන්න සේවා ඉතිහාසයක් ප්‍රේමනාන් මහතා සතුවේ. කළමනාකරණ පුහුණු නිලධාරියකු වශයෙන් බැංකුවේ සේවයට එක් වූ ඒ මහතා, මේ වන විට සැපයුම්, ප්‍රවාහන, ආරක්ෂාව, හඬන්තු ඉංජිනේරු, ගොඩනැගිලි ඉංජිනේරු සහ පරිගණක මුද්‍රන ප්‍රකාශන කටයුතු ආවරණය කෙරෙන්නා වූ ඒකකයන් හයක් භාරව කටයුතු කරයි. හෙතෙම ශාඛා ව්‍යාපාර බැංකුකරණ කළමනාකරණය හා සමගාමීව ප්‍රසම්පාදන, ඉදිකිරීම් හා හඬන්තු, ගබඩා හා තොග පාලන, ප්‍රවාහන හා ආරක්ෂක ක්‍රියාපටිපාටීන් සම්බන්ධ හසල අත්දැකීම් සහිත වෘත්තිකයෙකි.

කොළඹ විශ්ව විද්‍යාලයේ වාණිජවේදී දෙවන පන්තියේ උසස් සාමාර්ථයක් සහිත උපාධිධරයෙකු වන ඒ මහතා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ අන්තර්මාධ්‍ය පරීක්ෂණය (AIB Intermediate) සහතිකලත් වෘත්තිකයෙකි. ස්වකීය සේවා ගමන් මග තුළ හෙතෙම විවිධ දේශීය ජාත්‍යන්තර වැඩසටහන් වලට සහභාගී වී ඇත.

ලයනල් ගලගෙදර මයා

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ශාඛා කළමනාකරණ

කළමනාකරණ පුහුණු නිලධාරියකු වශයෙන් බැංකුවේ සේවයට එක් වූ ගලගෙදර මහතා වසර 31 කට අධික සේවා කාලයක් සපුරාලයි. ඒ මහතාගේ අත්දැකීම් සම්භාරය ශාඛා කළමනාකරණය, කේන්ද්‍රීය පුද්ගල බැංකුකරණය, ආයතනික බැංකුකරණය, ව්‍යාපෘති අරමුදල් සම්පාදනය, ණය පරිපාලනය සහ අයකිරීම් යන ක්ෂේත්‍රයන් වලින් සමන්විත වේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වාණිජවේදී (විශේෂ) උපාධිධරයකු වන හෙතෙම ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නීති උපාධිධරයෙකුද වේ. ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ආශ්‍රිත සාමාජිකයකු මෙන්ම නීතිඥයකු වශයෙන් ද ඔහු කටයුතු කරයි.

පී.එස්.ඒ. එදිරිසිංහ මයා

තොරතුරු තාක්ෂණ ප්‍රධානි

එදිරිසිංහ මහතා 2015 පෙබරවාරි මස 2 වැනි දින තොරතුරු තාක්ෂණ ප්‍රධානි වශයෙන් බැංකුවේ සේවයට එක් විය. හෙතෙම ඕස්ට්‍රේලියාවේ චෙස්ටර් සිඩ්නි විශ්ව විද්‍යාලයේ වාණිජවේදී (තොරතුරු පද්ධති විශේෂ) සහ වාණිජපති උපාධිධරයෙකි.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වසර 27 කට අධික අත්දැකීම් සහිත එදිරිසිංහ මහතා රක්ෂණ, බැංකු හා විදුලි සංදේශ ක්ෂේත්‍රයන්හි පරිණත වෘත්තිකයෙකි. මහජන බැංකුව සමග සම්බන්ධ වීමට පෙර හෙතෙම ව්‍යාපෘති කළමනාකරණ නිලධාරීවරයා වශයෙන් සිංගප්පූරු සිටි බැංකු සමාගමට අනුයුක්තව සේවය කලේය. සිය වෘත්තීය ජීවිතය තුළ , ඒ මහතා සිටිබැන්ක් (සිංගප්පූරුව, ඕස්ට්‍රේලියාව), AON ලිමිටඩ් ඕස්ට්‍රේලියා, සිංගප්පූරුවේ සීමාසහිත ක්ලැරිටි ඉන්ටර්නැෂනල් සමාගම සහ ශ්‍රී ලංකා ටෙලිකොම් යන ප්‍රකට සමාගම් වල විශ්ලේෂක, වැඩිහටහන් සම්පාදක සිට ප්‍රධාන තොරතුරු නිලධාරී දක්වා තනතුරු රැසක් හොබවා ඇත.

සුනිල් වන්තිආරච්චි මයා

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - අයකිරීම්

1987 දී කළමනාකරණ පුහුණු නිලධාරියකු වශයෙන් බැංකුවේ සේවයට එක් වූ වන්තිආරච්චි මහතා, ශාඛා බැංකුකරණය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය ලබාදීම්, ජාත්‍යන්තර බැංකුකරණය, වෙළඳ මූල්‍ය හා කල්බදු ඇතුළු ක්ෂේත්‍ර රැසක සේවය කොට ඇත. ණය ලබාදීම් සහ විදේශ බැංකු කටයුතු සම්බන්ධ විශාල පළපුරුද්දක් ඔහු සතු වේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී (විශේෂ) උපාධිය ලබාගැනීමෙන් අනතුරුව හෙතෙම රසායන විද්‍යාව සම්බන්ධ නිදර්ශකයකු හා සහාය කටයුතුකරුවරයකු වශයෙන් එහි සේවය කලේය. හෙතෙම කොළඹ විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන විද්‍යාපති උපාධිය ලබාගත්තේය. ඒ මහතා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයෙහි ආශ්‍රිත සාමාජිකයෙකි. මෑතකදී, හෙතෙම පිළිවෙලින් ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතන සංගමය සහ බැංකුකරුවන්ගේ වෙළඳ මූල්‍ය සංගමය යන වෘත්තීය ආයතනයන්හි සභාපති සහ ජ්‍යෙෂ්ඨ උප සභාපති යන ධුරයන් හෙබවීය. හෙතෙම 2017.02.01, දින සිට වසර තුනක් දක්වා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයෙහි පාලක මණ්ඩල සාමාජිකයකු වශයෙන් ද එම ආයතනයේ විගණන කමිටු සාමාජිකයකු වශයෙන්ද කටයුතු කරයි. බැංකුව තුළ අභ්‍යන්තර වශයෙන්ද ඒ මහතා දුක්ගැහැවිලි නිරාකරණ කමිටු සභාපති, දිස්ත්‍රික් මාරුකිරීම් අභියාචනා කමිටු සභාපති, ප්‍රසම්පාදන කමිටු සාමාජික, මිල ප්‍රමන්තුණ කමිටු සාමාජික සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කළමනාකාරිත්ව ඇගයුම් කමිටු සාමාජික ආදී වශයෙන් නිලතල රැසක් හොබවයි.

එස්. ප්‍රතාපසිංහ මිය

හියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ජාත්‍යන්තර බැංකුකරණ

1990 දී බැංකුවේ සේවයට එක් වූ ප්‍රතාපසිංහ මහත්මිය වසර 28 කට අධික සේවා කාලයක් සපුරාලයි. එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (ACMA –CGMA) ආශ්‍රිත සාමාජිකාවක් වන අය, ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී සංගමයේ අධි සාමාජිකාවකි. වෙස්ට් ඩ්විට් විශ්ව විද්‍යාලයේ (ඕස්ට්‍රේලියාව) ව්‍යාපාර පරිපාලනවේදී උපාධියක්ද, කොළඹ විශ්ව විද්‍යාලයේ මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධියක්ද ඇය සතු වේ.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ව්‍යාපෘති අරමුදල් සම්පාදනය, කළමනාකරණ/මූල්‍ය ගණකාධිකරණය, කලමණාකරණ තොරතුරු, කාර්යසාධන කළමනාකරණය, ආයතනික බැංකුකරණය, වාණිජ ණය සහ ජාත්‍යන්තර බැංකුකරණය පිළිබඳ හසල අත්දැකීම් සමුදායක් ඇය සතු වේ.

මහජන බැංකුවට සම්බන්ධ විමට පෙරාතුව ඇය විවිධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන වල සේවය කර ඇති අතර පිපල්ස් මර්චන්ට් බැංකුවේ සහ ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ සේවයේ නිරත වූවාය.

ආර් කොඩිතුචක්කු මිය

හියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - වාණිජ බැංකුකරණ සහ ඩිපිටල්කරණ

රංජිත් කොඩිතුචක්කු මහතා සතුව පුළුල් පරාසයක පැතිරුණු ක්ෂේත්‍රයන් රැසක හසල අත්දැකීම් රැසක් පවතී. ඔහුගේ අත්දැකීම් පාරිභෝගික බැංකුකරණය, වාණිජ බැංකුකරණය, ආයතනික බැංකුකරණය, අක්වෙරළ බැංකුකරණය, ශාඛා බැංකුකරණය, ජාත්‍යන්තර බැංකුකරණය, ව්‍යාපෘති අරමුදල් සම්පාදනය, අයකිරීම් සහ ඩිපිටල්කරණය ක්ෂේත්‍රයන් පුරා විහිදේ.

පුළුල් දේශීය හා ජාත්‍යන්තර පුහුණුව/අත්දැකීම් සමගින් සහ විවිධ භූගෝලීය පරිශ්‍රයන්හි විවිධ මට්ටමින් කටයුතු කිරීම ඔස්සේ ලද පරිචය තුළින් හෙතෙම මේ වන විට බැංකුවේ වාණිජ බැංකුකරණ හා ඩිපිටල්කරණ මෙහෙයුම් ක්‍රියාවලිය වෙත නායකත්වය ලබාදෙයි.

බැංකුවේ ඩිපිටල්කරණ ව්‍යාපෘතිය භාර හියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වශයෙන්, ඔහුගේ කාර්ය පටය වනුයේ ක්ෂේත්‍රයේ යහ ක්‍රියාකාරකම් ආදේශ කරගනිමින් ව්‍යාපාරික අවශ්‍යතා ඩිපිටල් පදනමක් වෙත රැගෙන ඒම සහ ව්‍යාපාර ක්‍රියාවලීන් ප්‍රතිසැකසීමට ලක් කිරීමයි. බැංකුවේ වාණිජ බැංකුකරණ කළඹද ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කෙරේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනවේදී උපාධිධරයකු වන හෙතෙම ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයෙහි සාමාජිකයෙකි.

අරුණි ගුණතිලක මිය

ආයතනික බැංකුකරණ ප්‍රධානි

ගෝලීය බැංකුකරණ හා මූල්‍ය ක්ෂේත්‍රයන්හි වසර 20 කට අධික අත්දැකීම් ගුණතිලක මහත්මිය සතු වේ. මහජන බැංකුව හා සම්බන්ධ විමට ප්‍රථම, ඇය විසින් සිංගප්පූරුවේ ස්ටේන්ඩර්ඩ් වාර්ට්ඩ් බැංකුවේ සේවය කරමින් කලාපීය හා ජාත්‍යන්තර වශයෙන් ආසියාව, ඇමරිකාව, මැදපෙරදිග හා අප්‍රිකාව ආශ්‍රිතව කාර්යභාරයන් රැසක් ඉටු කරන ලදී. එයටද පෙර ඇය ශ්‍රී ලංකාවේ ස්ටේන්ඩර්ඩ් වාර්ට්ඩ් බැංකුවේ ප්‍රධාන අවදානම් නිලධාරිනිය වශයෙන් කටයුතු කළාය. ANZ ශ්‍රිත්ඩ්ලේස් සහ ස්ටේන්ඩර්ඩ් වාර්ට්ඩ් බැංකුවල සේවය කළ කාලය තුළ සිල්ලර බැංකුකරණ, ආයතනික සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බැංකුකරණ, ශාඛා, අවදානම්, විගණන සහ විශේෂ වත්කම් කළමනාකරණය සම්පන්න පෙණවී තනතුරු රැසකි හෙබවූවාය.

එක්සත් ජනපදයේ හාවර්ඩ් නීති විද්‍යාලයේ නීතිවේදය පිළිබඳ විශේෂ උපාධියක්ද, කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිවේදී (ගෞරව) උපාධියද ඇය සතු වේ. ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ, නීති පීඨයේ සහ උපාධි අධ්‍යයන අංශයේ කටයුතු වර්ධනය වශයෙන් සේවය කළාය.

ගුණතිලක මහත්මිය බැංකු ක්ෂේත්‍ර අවදානම් වෘත්තිකයින්ගේ සංගමයේ ආරම්භක සාමාජිකාවක, කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ නිලධාරී කමිටු සාමාජිකාවක හා ලංකා වාණිජ මණ්ඩලයේ නියමි කමිටු සාමාජිකාවක වූවාය. සිංගප්පූරු අධ්‍යක්ෂවරුන්ගේ සංගමයෙහි සාමාජිකාවක වන ඇය, සිංගප්පූරුවේ හාවර්ඩ් ක්ලබ්හි නිලධාරී කමිටු සාමාජිකාවක්ද වූ අතර මේ වන විට ඕවර්සීස් ස්කූල් ඔෆ් කලම්බු හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක වශයෙන් කටයුතු කරයි.

අසාම් ඒ. අහමට් මිය

මූල්‍ය ප්‍රධානි

2017 ජනවාරි 3 වැනි දින මහජන බැංකුවේ සේවයට එක් වූ අහමට් මහතා සතුව, දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ක්‍රමෝපායික මූල්‍ය කළමනාකරණය, විකල්ප ආයෝජන හා ව්‍යවසාය අවදානම යන ක්ෂේත්‍රයන්හි වසර 16 කට අධික පළපුරුද්දක් පවතී. බැංකුව සමග සම්බන්ධ විමට පෙර හෙතෙම මහා පරිමාණ බහුජාතික සමාගම් සහ මූලික ප්‍රාග්ධන සේවා සම්පාදකයින් රැසක් සමග කටයුතු කොට තිබිණි. ඒ මහතා වරලත් කළමනාකරණ ගණකාධිකාරී සංගමය (එක්සත් රාජධානිය), වරලත් සහතිකලත් ගණකාධිකාරී සංගමය (එක්සත් රාජධානිය) සහ ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයෙහි අධි සාමාජිකයෙකි. හෙතෙම වරලත් සුරැකුම් හා ආයෝජන ආයතනය(එක්සත් රාජධානිය), සහතිකලත් සේවයේ නියුතු ගණකාධිකාරී ආයතනය (ඕස්ට්‍රේලියාව), අවදානම් කළමනාකරණ ආයතනය (එක්සත් රාජධානිය) සහ වරලත් ණය කළමනාකරණ ආයතනයෙහිද (එක්සත් රාජධානිය) සාමාජිකත්වය දරයි.

ආයතනික කළමනාකාරිත්වය

ඊ.ඒ.ඩී.ජේ. ප්‍රියශාන්ත මයා ප්‍රධාන අභ්‍යන්තර විගණක

ජනිත ප්‍රියශාන්ත මහතා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයෙහි අධි සාමාජිකයකු, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයෙහි ආශ්‍රිත සාමාජිකයකු සහ ඕස්ට්‍රේලියාවේ සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයෙහි සහතිකලත් සාමාජිකයකු වන අතර, හෙතෙම දෙවන පංතියේ ඉහළ සාමාර්ථ සහිත වාණිජවේදී විශේෂ උපාධිධරයෙකි.

1988 දී අපනයන සංවර්ධන මණ්ඩලයෙන් සිය සේවා පිවිතර ඇරඹී ඒ මහතා එම වසරේදීම විගණන පරීක්ෂකවරයකු වශයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සේවයට එක් විය. 1994 දී කළමනාකරණ පුහුණු නිලධාරියකු වශයෙන් මහජන බැංකුවේ සේවයට එක් වීමට පෙර හෙතෙම ගණකාධිකාරීවරයකු වශයෙන් රාජ්‍ය ගණකාධිකාරී සේවාවට ඇතුළත් විය. හය වසරක් ශාඛා ජාලයෙහි සේවය කිරීමෙන් අනතුරුව, වසර 2000 දී ඒ මහතා අභ්‍යන්තර විගණන අංශයේ සේවයට බැඳුණි.

හෙතෙම දේශීය මෙන්ම විදේශීය පුහුණු සටහන් ආදියට එක්වෙමින් අභ්‍යන්තර විගණනය පිළිබඳ හසල අත්දැකීම් ලබා ඇත.

එම්.ඒ.ඩී.එම්. කරුණාරත්න මිය අතිරේක ප්‍රධාන නීති නිලධාරී

මුද්‍රිත කරුණාරත්න මහත්මිය වසර 30 කට අධික පළපුරුද්දක් සහිත නීතිවේදියක වන අතර, "බැංකුකරණය හා රක්ෂණය සම්බන්ධ පශ්චාත් නීතිවේදී ඩිප්ලෝමාවක්" ඇය සතුවේ. ඇය 2007 වසරේ බැංකුකරණ නීති ත්‍යාගය දිනාගැනීමට සමත් විය. නීතිවේදීන්ගේ වශයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව ඇය දිවංගත ජනාධිපති නීතිඥ ජේ.ඒ.පී දැරණියගල මහතා යටතේ සේවයට එක් වුණු අතර, ඉන් අනතුරුව මුද්‍රිත් සමාගම් සමූහයේ සභාකාර ප්‍රධාන නීති නිලධාරී සහ සමාගම් ලේකම් ලෙස කටයුතු කළාය.

1992 දී සභකාර නීති නිලධාරියක වශයෙන් මහජන බැංකුවේ සේවයට එක් වූ ඇය, කුලතර හා ගාල්ල කළාපය, ප්‍රධාන කාර්යාල නීති දෙපාර්තමේන්තුව සහ ඉඩම් නිරවුල් කිරීමේ අංශයෙහි නීතිමය කරුණු සම්බන්ධයෙන් කටයුතු කළාය. 2006 වසරේදී ජ්‍යෙෂ්ඨ නීති නිලධාරියක වශයෙන් උසස්වීමක් ලද ඇය, ඉන් අනතුරුව නීති දෙපාර්තමේන්තුව, ප්‍රධාන කාර්යාලය සහ උතුරු හා නැගෙනහිර පළාත්වල නීති කටයුතු අධීක්ෂණය කිරීමේ නිරත විය.

වසර 2007 දී විතුම්ය ශ්‍රී ලංකාවේ බණිප තෙල් සහ ගෘස් සම්බන්ධ නියාමන අධිකාරිය වන, බණිප සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ නීති හා ඉඩම් වශයෙන් සේවයට එක් විය. එම අවධියේ බණිප තෙල් සම්පත් සංවර්ධන කමිටුවේ ලේකම් වශයෙන්ද ඇය කටයුතු කළාය. නීතිඥවරයන් ලෙස වසර 30 කට අධික සේවා කාලය තුළ කරුණාරත්න මහත්මිය දේශීය මෙන්ම විදේශීය පුහුණු වැඩසටහන්, වැඩමුළු ආදියට එක් වෙමින් හසල අත්දැකීම් ලබා ඇත.

වී. සේ. තාරංගොඩ මිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ව්‍යවසාය බැංකුකරණය

1987 දී කලමණාකාර පුහුණු නිලධාරියක වශයෙන් මහජන බැංකුවේ සේවයට එක් වූ ක්‍රිෂාන්ති තාරංගොඩ මහත්මිය වසර 31 කට අධික සේවා කාලයක් සපුරාලයි.

ඇය විසින් විවිධ කළමනාකාරිත්ව මට්ටම් යටතේ ශාඛා බැංකුකරණය, විදේශ ගනුදෙනුකාර සේවාවන්, අක් වෙරළ බැංකුකරණය සහ ආයතනික බැංකුකරණය යන ක්ෂේත්‍රයන් ආවරනය කරන ලද අතර, මේ වන විට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය, සංවර්ධන මූල්‍ය සහ ක්ෂුද්‍ර මූල්‍ය යන ක්ෂේත්‍රයන් ආවරනය කරමින් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුරෙහි සේවය කරනු ලබයි.

ඇය ශ්‍රී ජයවර්ධනයපුර විශ්ව විද්‍යාලයේ ගෞරව උපාධිධාරියක (දෙවන පංතියේ ඉහළ සාමාර්ථයක් සහිත ව්‍යාපාර පරිපාලනවේදී) සහ කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි අධ්‍යයන පීඨයේ ව්‍යාපාර අධ්‍යයනය සම්බන්ධ විද්‍යාපති උපාධිධාරියෙකි. ඇය ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය සහ ශ්‍රී ලංකා ණය කළමනාකරණ ආයතනයෙහි ආශ්‍රිත සාමාජිකාවකි. ඇය ශ්‍රී ජයවර්ධනයපුර සරසවියේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයෙන් පාරිභෝගික සබඳතා කළමනාකරණය පිළිබඳ උසස් සහතිකත්වයක්ද හිමි කර ගෙන ඇත.

ඇය වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයෙහි බැංකු සම්බන්ධීකරණ නිලධාරියක වශයෙන්ද කටයුතු කරන අතර, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ පරීක්ෂකවක වශයෙන් ලියාපදිංචිය ලබා ඇත.

පී.ආර්.එස්. ජයතිස්ස මයා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - මානව සම්පත්

ජයතිස්ස මහතා 1990 දී කළමනාකරණ පුහුණු නිලධාරියකු වශයෙන් බැංකුවේ සේවයට එක් වූ අතර, හෙතෙම ශාඛා ජාල මෙහෙයුම් සහ මානව සම්පත් අංශයන් හි කටයුතු ආවරනය කරමින් වසර 28 කට අධික සේවා කාලයක් සපුරාලයි. මානව සම්පත් ක්ෂේත්‍රයට අදාළව වසර 18 කට අධික ඒ මහතාගේ පළපුරුද්ද මානව සම්පත් පරිපාලනය සහ ක්ෂේත්‍ර සබඳතා කළමනාකරණය සම්බන්ධයෙන්ද දැනුමින් පරිපූර්ණ වේ.

දේශීය මෙන්ම විදේශීය මානව සම්පත් සම්බන්ධ පුහුණු වැඩසටහන වලට සහභාගී වී ඇති ඒ මහතා දැනට බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - මානව සම්පත් වශයෙන් සේවය කරයි.

හෙතෙම කොළඹ විශ්ව විද්‍යාලයේ වාණිජවේදී (විශේෂ) උපාධිධරයෙකි AIB ශ්‍රී ලංකා වෘත්තීයමය බැංකුකරණ සුදුසුකමද ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයෙහි ආශ්‍රිත සාමාජිකත්වයද ඔහු සතුවේ. ජයතිස්ස මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ පරිපාලනමය සහ අධ්‍යයන අරමුණු සඳහා ඉංග්‍රීසි භාෂාව සඳහා උසස් ඩිප්ලෝමාවලාභියෙකි.

පී.එස්.පී. කුරුකුලසූරිය මිය

හියෝජ්ජ සාමාන්‍යාධිකාරීහි - පුද්ගල කේන්ද්‍රීය බැංකුකරණය

ජයන්ති කුරුකුලසූරිය මහත්මිය 1994 දී කළමනාකාර පුහුණු හිලධාරීන්ගේ වශයෙන් මහජන බැංකුවේ සේවයට එක් වූ අතර මේ වන විට වසර 25 කට අධික සේවා අත්දැකීම් සපුරාලයි. ඇයගේ අත්දැකීම් ප්‍රධාන වශයෙන් ශාඛා බැංකුකරණය, ණය, කාර්ය මණ්ඩල පුහුණුව, මානව සම්පත් සංවර්ධනය, ණය පරිපාලනය සහ ශාඛා කළමනාකරණය ආශ්‍රය කරගනී. බැංකුව සමග සම්බන්ධ වීමට පෙරාතුව ඇය, මාර්ග ඉදිරිපිම් හා සංවර්ධන සමාගමෙහි ජ්‍යෙෂ්ඨ සහකාර ගණකාධිකාරීන්ගේ වශයෙන් සේවය කළාය.

ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දෙවන පංතියේ ඉහළ සාමාර්ථයක් සහිත (ගෞරව) විද්‍යාවේදී (විශේෂ) ව්‍යාපාර පරිපාලන උපාධිධාරීන්ගේ සහ කොළඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන විද්‍යාපති උපාධිධාරීන්ගේදී. මානව සම්පත් කළමනාකරණය සම්බන්ධ ඩිප්ලෝමාවක්ද ඇය සතු වේ. ඇය AAT ශ්‍රී ලංකා හි සාමාජිකාවකදී, වරලත් ගණකාධිකාරී සංගමයේ සහතිකලත් සාමාජිකාවකදී, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයෙහි අධි සාමාජිකාවක්ද වේ.

1997 ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතන උපාධි ප්‍රදානෝත්සවයේදී, උපරිම විශිෂ්ට සම්මාන සංඛ්‍යාව හිමිකර ගැනීම, අඩුම වසර දෙකක් තුළ විභාගය සම්පූර්ණ කිරීම හා අන්තර්මධ්‍ය හා අවසාන විභාගයන්හිදී ඉහළම මුළු ලකුණු සංඛ්‍යාව ලබාගැනීම උදෙසා රන් පදක්කම් ත්‍රිත්වයක් දිනා ගනිමින් බැංකුවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට ඇය සමත් වූවාය.

පී.එම්.ආර්.පී. විජේරත්න මිය

හියෝජ්ජ සාමාන්‍යාධිකාරීහි - අවදානම් කළමනාකරණ

රෝෂිහි විජේරත්න මහත්මිය බැංකුවේ අවදානම් කළමනාකරණ සහ ණය පාලන ක්‍රියාකාරකම් භාරව කටයුතු කරයි. වසර 1990 දී කළමනාකරණ පුහුණු හිලධාරීන්ගේ වශයෙන් බැංකුවේ සේවයට එක් වූ ඇය, බැංකු භාණ්ඩාගාරය ආශ්‍රිතව වසර 26 කට අධික සේවා කාලයක් සපුරාලයි. අවදානම් කළමනාකරණ අංශයට පිවිසීමට පෙරාතුව ඇය 2003 වසරේ සිට බැංකුවේ ප්‍රාථමික වෙළඳ ඒකකයද පසුව භාණ්ඩාගාරයේ ද හියෝජ්ජ සාමාන්‍යාධිකාරීන්ගේ වශයෙන් සේවය කළාය. කොළඹ විශ්ව විද්‍යාලයේ දෙවන පංතියේ ඉහළ සාමාර්ථයක් සහිත විද්‍යාවේදී (භෞතික විද්‍යාව) උපාධියක්ද, කොළඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ (මූල්‍ය) විද්‍යාපති උපාධියක්ද, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයෙහි භාණ්ඩාගාර හා අවදානම් කළමනාකරණය සම්බන්ධ ඩිප්ලෝමාවක්ද ඇය සතු වේ. ඇය ACI මූල්‍ය වෙළඳපොල සංගමය වෙතින් ACI ගනුදෙනු සහතිකත්වය සඳහා විශිෂ්ට සාමාර්ථයක් හිමි කර ගෙන ඇති අතර, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයෙහි ආශ්‍රිත සාමාජිකාවකි.

ඇය ප්‍රාථමික අලෙවිකරුවන්ගේ සංගමයේ හිටපු සභාපතින්ගේ සහ ලේකම්වරියක වන අතර, මේ වන විට ශ්‍රී ලංකා විදේශ විනිමය සංගමය, වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමය සහ බැංකු ක්ෂේත්‍ර අවදානම් වෘත්තිකයින්ගේ සංගමයෙහි සාමාජිකාවක වේ.

එන්.ආර්. විජයරත්න මිය

වැඩ බලන හියෝජ්ජ සාමාන්‍යාධිකාරීහි - ගනුදෙනුමය බැංකුකරණ සහ මූල්‍ය ආයතන

1990 දී කළමනාකරණ පුහුණු හිලධාරීන්ගේ වශයෙන් බැංකුවේ සේවයට එක් වූ හිපුණිකා විජයරත්න මහත්මිය බැංකුකරණ ක්ෂේත්‍රය තුළ 28 වසරකට අධික අත්දැකීම් සපුරාලයි. ජ්‍යෙෂ්ඨ විශ්ව විද්‍යාලයෙන් කෘෂිකර්මය සම්බන්ධ විද්‍යාවේදී උපාධියක් සහ කොළඹ විශ්ව විද්‍යාලයෙන් මූල්‍ය අධ්‍යයන සම්බන්ධ ව්‍යාපාර පරිපාලනවේදී උපාධියක් ඇය සතු වේ.

වෙළඳ සේවාවන් සහ සංගත බැංකුකරණය සම්බන්ධ හසළ අත්දැකීම් සහිත ඇය බැංකුවේ සේවයට එක් වීමට පෙර පෞද්ගලික අංශයේ සේවයේ හියුතු විය. ඇය ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ආශ්‍රිත සාමාජිකාවකි.

විධායක කළමනාකාරීත්වය



විමේ සිට දකුණට : >>>

- එස්.ඩබ්.ඒ.ඩී.එස්. කලසාණි මිය - සහකාර සාමාන්‍යාධිකාරීන් - පුද්ගල කේන්ද්‍රීය බැංකුකරණය
- එච්.සී. ප්‍රනාන්දු මිය - සහකාර සාමාන්‍යාධිකාරී - භාණ්ඩාගාර පසුපෙල සේවා
- පී.ආර්. මදුරාවල මිය - සහකාර සාමාන්‍යාධිකාරීන් - විගණන
- එන්.සී. මුදුලිගේ මිය - සහකාර සාමාන්‍යාධිකාරීන් - මානව සම්පත් සංවර්ධන
- ඒ.එස්. ලියනආරච්චි මිය - සහකාර සාමාන්‍යාධිකාරීන් - වාණිජ ණය
- කේ.එන්. සේනාරත්න මිය - සහකාර සාමාන්‍යාධිකාරීන් - ණය ඒකක II - ආයතනික බැංකු අංශය
- ටී.ඩී. ද ඉසෙඩ්. ගුණවර්ධන මිය - සහකාර සාමාන්‍යාධිකාරී - අවදානම් කළමනාකරණ
- ශ්‍රී. එස්. ගරච්චි මිය - සහකාර සාමාන්‍යාධිකාරීන් - ණය විශ්ලේෂණ
- අයි.ඩී.එස්.එස්. ඉලක්කුමුර මිය - සහකාර සාමාන්‍යාධිකාරී - සිල්ලර බැංකුකරණ
- ඒ.එස්.එම්.වී. කුමාරසිරි - සහකාර සාමාන්‍යාධිකාරී - වෙළඳ මුද්‍රණ



වමේ සිට දකුණට : >>>

- එල්. විතාන මයා - සහකාර සාමාන්‍යාධිකාරී - ව්‍යවසාය බැංකුකරණ
- එස්.එන්.ඩී.එම්.ඩබ්ලිව්. භාරායන මයා - සහකාර සාමාන්‍යාධිකාරී - සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය
- එම්.කේ. දී එස්. ශුභරත්න මයා - සහකාර සාමාන්‍යාධිකාරී - ශාඛා කළමනාකරණ (ATM මෙහෙයුම්)
- කේ.ඩී. කරුණාතිලක මයා - සහකාර සාමාන්‍යාධිකාරී - විමර්ශන සහ විමසීම්
- පී.ඒ.කේ. පතිරණ මිය - සහකාර සාමාන්‍යාධිකාරී - මූල්‍ය හා ගිණුම්කරණ
- කේ.ජේ. විජේවර්ධන මයා - සහකාර සාමාන්‍යාධිකාරී - කාර්යාල
- ආර්.පී.එන්. ප්‍රේමලාල් මිය - නියෝජ්‍ය මූල්‍ය ප්‍රධානි
- ඒ. දිසානායක මයා - යටිතල පහසුකම් සහ මෙහෙයුම් ප්‍රධානි
- එච්.එල්.එස්.එස්. සේනානායක මිය - සහකාර සාමාන්‍යාධිකාරී - අනුකූලතා



විධායක කළමනාකාරීත්වය



වමේ සිට දකුණට : >>>

එම්.ඩී.ඒ.කේ.ඩී. මුද්දුව මිය - සහකාර සාමාන්‍යාධිකාරී - එතෙර පාරිභෝගික සේවා

ඒ.ශ්‍රී.එල්.ඒ. අන්සාර මිය - සහකාර සාමාන්‍යාධිකාරී

කේ.ඩබ්.එම්.ජේ. සේනාධීර මිය - නියෝජ්‍ය ප්‍රධාන නීති නිලධාරීන්

මේජර් ජනරාල් එල්.ඩී.ආර්. මාර්ක් (විශ්‍රාමික) - ආරක්ෂක අංශ ප්‍රධාන

කේ.ඩී.එන්. සීලනාථ මිය - යෙදවුම් පද්ධති ප්‍රධාන

එම්.එස්.එල්. පෙරේරා මිය - සහකාර සාමාන්‍යාධිකාරීන්

කේ.ඒ. හිඟුල් මිය - සහකාර සාමාන්‍යාධිකාරී

ඩබ්.ඒ. එසන්ත කුමාර මිය - සහකාර සාමාන්‍යාධිකාරී

ජී.එස්. ගලප්පත්ති මිය - සහකාර සාමාන්‍යාධිකාරීන්

ටී.එම්.ඩබ්. එන්ද්‍රකුමාර මිය - සහකාර සාමාන්‍යාධිකාරී - බැංකු සහය සේවා



වමේ සිට දකුණට : >>>

- ඩී.ටී.එල්.පී. විජයසූරිය මයා - සහකාර සාමාන්‍යාධිකාරී - මුද්‍රණ
- ඩබ්.ඒ.එල්.පී. ජයරත්න මයා - සහකාර සාමාන්‍යාධිකාරී - ආයෝජන බැංකුකරණ
- ටී.පී.එස්.පී. කුමාරසිරි මයා - වැඩ බලන සහකාර සාමාන්‍යාධිකාරී
- ඩබ්.ඩී.ඒ.බී. ලියනතුණවර්ධන මිය - වැඩ බලන සහකාර සාමාන්‍යාධිකාරී
- ඩී.එම්.ඩී. දසනායක මිය - වැඩබලන සහකාර සාමාන්‍යාධිකාරී
- ආර්. රවිකරන් මයා - වැඩ බලන සහකාර සාමාන්‍යාධිකාරී
- එම්.ටී. ෆසල් මොහොමඩ් මයා - වැඩ බලන සහකාර සාමාන්‍යාධිකාරී
- ඒ. ජයසිත් මයා - වැඩ බලන සහකාර සාමාන්‍යාධිකාරී
- කේ.එස්.ආර්.එස්. ලොකු කළුගේ මිය - වැඩ බලන සහකාර සාමාන්‍යාධිකාරී




අවදානම් කළමනාකරණය

GRI 102-15,102-30

අවදානම් කළමනාකරණය යනු බැංකුවේ මෙහෙයුම් වල වැදගත්ම කොටස වේ. ව්‍යාපාරික හා අනුකූලතා අවශ්‍යතාවයන්ට සමගාමීව, ක්‍රමවත්ව අවදානම් කළමනාකරණය කෙරෙන බවට තහවුරු කිරීම සඳහා බැංකුව ඒකාබද්ධ අවදානම් කළමනාකරණ ආකෘතික රාමුව ('IRMF') භාවිත කරයි.


ඒකාබද්ධ අවදානම් කළමනාකරණ ආකෘතික රාමුව සෑම කල්හිම උසස්ම හා නවතම ජාත්‍යන්තර තත්ත්ව සම්මතයන්ට සමගාමී වන බවට තහවුරු කරමින්, එක් එක් විසරකදී සැලකිය යුතු සම්පත් ප්‍රමාණයක් වෙන් කරමින් බැංකුව සිය අවදානම් කළමනාකරණ ආකෘතිය වැඩිදියුණු කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කරයි.

මෙහෙයුම් මට්ටමේදී අවදානම් කළමනාකරණය "ආරක්ෂණ රේඛා ත්‍රිත්ව" (Three lines of defence) ආකෘතිය මත ඒකාබද්ධ කොට ඇත. අවශ්‍යයෙන්ම අවදානම් හිමිකරුවන් වන ව්‍යාපාර හා මෙහෙයුම් ඒකකයන් මගින් පළමු ආරක්ෂණ රේඛාව සැදුම් ලබයි. දෙවන ආරක්ෂණ රේඛාව ඵලදායී ලෙස අවදානම් පාලනය කරමින් සකසන ලද අවදානම් දරා ගැනීමේ සුදානමට අනුව ඒවා කළමනාකරණය සඳහා පත් කොට ඇති අධිකාරීන්ගෙන් සමන්විත වේ. තෙවන ආරක්ෂණ රේඛාව නිරන්තරයෙන් ප්‍රතිපත්ති, ක්‍රමවේදයන් සහ ක්‍රියාපටිපාටීන්හි ප්‍රමාණවත් බව තක්සේරු කරමින්, ඒවා අපගේ අවදානම් කළමනාකරණ ප්‍රතිපත්ති වලට අනුකූලව ක්‍රියාවට නැංවෙන්නේ දැයි පරීක්ෂා කරනු ලබන ස්වාධීන ආයතනයන්ගෙන් සමන්විත වේ.



අවදානම් පාලනය

බැංකුවේ මෙහෙයුම්වල විශාලත්වය, පරිමාණය සහ විෂයපථය මෙන්ම දිගුකාලීන ක්‍රමෝපායික අරමුණුද හඳුනාගැනීමේදී සමත් වුවද බැංකුව පුරා ව්‍යාප්ත වූ අවදානම් කළමනාකරණ ආකෘතියක් ස්ථාපනය කිරීමේ සාමූහික වගකීම අධ්‍යක්ෂ මණ්ඩලය සහ අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව සතු වේ. ඔවුන්ගේ කාර්යභාරයන් අතරට, වර්තමාන සිදුවීම් වලට සමගාමීව අපගේ අවදානම් දරා ගැනීමේ සුදානම් සහ ඔරොත්තුදීමේ මට්ටම් නිරන්තරයෙන් විශ්ලේෂණය කිරීමද ඇතුළත් වේ. නිරන්තර විශ්ලේෂණයන් මගින් බැංකුව සිය මෙහෙයුම් සිදුකරගෙන යාමේදී ඇතිවිය හැකි අනාගත අවදානම් හඳුනාගත හැකි වන අතර, එහිදී පවතින තත්ත්වයන්ට ගැලපෙන පරිදි සහ ජාත්‍යන්තරව පිළිගත් යහ ක්‍රියාකාරකම් වලට අනුකූල වන අයුරින් හව ප්‍රතිපත්ති හඳුන්වාදීම හෝ පවතින ප්‍රතිපත්ති නැවත සකසීම සිදුකළ හැකි වේ. සිය කාර්යභාරය තුළ අධ්‍යක්ෂ මණ්ඩලය සහ අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව වෙත සහාය දැක්වීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල උප කමිටු සහ විධායක කමිටු කිහිපයක් වේ.



අවදානම් කළමනාකරණ මෙවලම්

නිෂ්පාදන හා විවිධ ව්‍යාපාර අංශයන් පුරා පැතිරුණු අවදානම් හඳුනාගැනීම, තක්සේරු කිරීම සහ අධීක්ෂණය සඳහා බැංකුව මගින් මෙවලම් කිහිපයක් භාවිත කෙරේ. මේ අතරට: ණය ලකුණු සටහන්, අවදානම් ශ්‍රේණිගත කිරීමේ වගු, අපේක්ෂිත අලාභ ආකෘති, ආතති පරීක්ෂාවන් හා තත්ත්ව විශ්ලේෂණයන් ඇතුළත් වේ.

ආතති පරීක්ෂාව

ආතති පරීක්ෂාව යනු බැංකුවේ අවදානම් කළමනාකරණ ආකෘතික රාමුවෙහි විධානවලට අනුව මෙවලම් වලින් විකසි. එමගින් ක්‍රමෝපායික මට්ටමේදී මෙන්ම බැංකුව ඇතුළත විවිධ ව්‍යාපාර ඒකකයන් සඳහාද අවදානම් කළමනාකරණය සහ තීරණ ගැනීම සම්බන්ධයෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කෙරේ. එමගින් පහත දැක්වෙන කාර්යභාරයන් සිදු කෙරේ.

- ඒකිකව වෙනස් අවදානම් තත්ත්වයන්හි බලපෑම නිර්ණය කිරීම සඳහා අඛණ්ඩවම අභ්‍යන්තර ආකෘතීන් ප්‍රතිශෝධනය.
- ආර්ථික, නිසාමිභ සහ වෙනත් සාර්ව ආර්ථික සිදුවීම් ඇතුළුව බහුවිධ සිදුවීම් වල ප්‍රතිච්ඡාදන අධීක්ෂණය.
- අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණවත්තාව ඇගයුම් ක්‍රියාවලි පරාමිතීන් පවත්වා ගෙන යනු ලබන බවට තහවුරු කිරීම.
- බැංකුවේ සමස්ත අවදානම් දරාගැනීමේ සුදානම් ප්‍රකාශනය සැකසීම සඳහා උපකාරී වීම.

අවදානම් කළමනාකරණය

සියළුම ප්‍රධාන අවදානම් කාණ්ඩයන් සඳහා අවම වශයෙන් කාර්තුවල වශයෙන් ආතති පරීක්ෂාව සිදු කරනු ලබන අතර, ප්‍රධාන වශයෙන් ණය ලබාදීම, විදේශ විනිමය, පොලී සංවේදී වත්කම්/බැරකම් සහ ද්‍රවශීලතාවය වැනි අතිශය සංවේදී ව්‍යාපාර අංශයන් සඳහා කාර්තුවල වශයෙන් කළම - විශේෂිත ආතති පරීක්ෂාවන් සිදු කෙරේ.

අවදානම් දරාගැනීමේ සූදානම

බැංකුවේ මෙහෙයුම් සඳහා වැදගත් වේ යැයි සැලකෙන අවදානම් කාණ්ඩයන් සඳහා වන ඔරොත්තුදීමේ මට්ටම් විශේෂ කොට දැක්වීම මගින් ව්‍යාපාර හා අවදානම කළමනාකරණය කිරීම සඳහා වන සීමා ප්‍රකාශනයක් වශයෙන් අවදානම් දරාගැනීමේ සූදානම ආශ්‍රිත ප්‍රකාශය ක්‍රියාකරයි. එකී අවදානම් කාණ්ඩ පහත දැක්වේ :

- ◆ ණය අවදානම
- ◆ ණය සංකේන්ද්‍රණ අවදානම
- ◆ වෙළඳපොල අවදානම
- ◆ පොලී අනුපාතික අවදානම
- ◆ ස්කන්ධ අවදානම
- ◆ විදේශ විනිමය අවදානම
- ◆ ද්‍රවශීලතා අවදානම
- ◆ මෙහෙයුම් අවදානම (සේවක, තොරතුරු තාක්ෂණ, හීනි)
- ◆ ක්‍රමෝපායික අවදානම
- ◆ කීර්තිනාම අවදානම

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් වාර්ෂිකව අවදානම දරාගැනීමේ සූදානම සම්බන්ධ ප්‍රකාශය අනුමත කෙරෙන අතර, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බැංකුවේ විවිධ පාර්ශ්වකරුවන්ගේ අභිමතය අනුව එලදායි අයුරින් අවදානම් සහ ප්‍රතිලාභ සම්තුලනය කරන අතරතුර, අනුමත ක්‍රමෝපායික සැලසුම්, ප්‍රතිපත්ති සහ සීමාවන්ට අනුව බැංකුව මගින් අඛණ්ඩව සිය ක්‍රියාකාරකම් සිදුකරනු ලබන බවට තහවුරු කළ යුතුයැයි සැලකුණහොත් එය සංශෝධනය කෙරේ.

අවදානම් සංස්කෘතිය

බැංකුවේ විශ්වාසය වනුයේ, නිවැරදි ප්‍රතිපත්ති, ක්‍රියාපටිපාටීන්, සීමාවන් සහ ආකෘතීන් වැදගත් වන අතරම, අවදානම් කළමනාකරණය සැබැවින්ම එලදායි අයුරින් සිදුකිරීමට නම්, සේවකයින් විසින් එදිනෙදා කාර්යභාරයන් සහ වගකීම් ඉටුකරනු ලබන ආකාරය හැඩගැස්වීමෙහිලා අවශ්‍ය වටිනාකම් සහ වර්ග රටාවන් ඔවුන් තුළ වර්ධනය කිරීමද එක සේ වැදගත් වන බවයි. තවද, ක්‍රියාකාරී අවදානම් වටපිටාවක් තුළ අවදානම් ආශ්‍රිතව වඩාත් යහපත් වාර්තා කිරීමේ සහ අනාවරනය කිරීමේ ක්‍රම බිහිවේ. යෝග්‍ය අවදානම් සංස්කෘතියක් නිර්මාණය කිරීමේදී, බැංකුව නිරන්තර පුහුණු වැඩසටහන් පවත්වමින් සේවකයින් අතර පහත දැක්වෙන ආකාරයේ වර්ග රටාවන් ප්‍රවර්ධනය කෙරෙහි අවධානය යොමු කරයි.

අවදානම් වාර්තාකරණය සහ අනාවරනය

බැංකුවේ අවදානම් කළමනාකරණ ආකෘතිය තුළ සියළු අවදානම් ප්‍රතිපත්තින්, ක්‍රියාපටිපාටීන් සහ ඔරොත්තුදීමේ සීමාවන් ආදිය නිල වශයෙන් ලේඛනගත කොට එම තොරතුරු ස්ථාපිත වාර්තාකරණ ව්‍යුහය ඔස්සේ අදාළ සේවකයින් අතර බෙදාහරිනු ලැබේ. තවද, අවශ්‍ය නම් අවදානම් පාලන යාන්ත්‍රණය ඔස්සේ හිසි පියවර ගැනීම සඳහා විශේෂිත අවදානම් වාර්තාකරණ සහ අනාවරන මාර්ගෝපදේශයන්ද පවතී. මෙයට අමතරව, සම්මත හා ආවිස්ථිත කළමනාකරණ වාර්තා රැසක්ද පිළියෙල කොට අවදානම් කළමනාකරණය සඳහා වන විවිධ වූ ජ්‍යෙෂ්ඨ කමිටු කිහිපයක් වෙත ඉදිරිපත් කෙරේ.



සහයෝගයෙන් යුතුව ක්‍රියා කරන්න

- ◆ ආරක්ෂණ රේඛා ක්‍රිත්වය සමග කටයුතු කරමින්, සමූහයේ ක්‍රමෝපායික ව්‍යාපෘතීන් සහ පවත්වා ගෙන යනු ලබන මෙහෙවර සපුරාලීම.



නව හඳුන්වාදීම් සහ සරල කිරීමෙහි යෙදෙන්න

- ◆ ප්‍රතිචාරාත්මක හා නව්‍ය විසඳුම් සැපයීම.
- ◆ හැකි සෑම විටකදීම සංකීර්ණත්වය අවම කිරීම උදෙසා කටයුතු කිරීම.



අවබෝධයෙන් ක්‍රියා කරන්න

- ◆ අපගේ නිෂ්පාදන/සේවාවන් අපගේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලන ආකාරය අවබෝධ කරගැනීම.
- ◆ අපගේ නිෂ්පාදන/සේවාවන් තුළ පවතින ආවේනික අවදානම් අවබෝධ කරගැනීම.
- ◆ පිළිගත් අවදානම් පාලන හුවමාරු මත පදනම්ව, මෙකී අවදානම් අවම කිරීම සඳහා පාලනයන් ක්‍රියාවේ යෙදවීම.



විශේෂත්වය උදෙසා කැපවන්න

- ◆ අපගේ ගනුදෙනුකරුවන්ගේ උපරිම අභිමතය සහිත නිෂ්පාදන හා සේවාවන් සැපයීමේ හැකියාව සමූහය වෙත ලබාදීම.



නිමිකාරීත්වය දරන්න

- ◆ සමූහයේ මෙහෙවර අත්පත් කරගැනීම සඳහා අපම වගකීම දැරීම.
- ◆ පැනතගින්නා වූ ගැටළු සම්බන්ධයෙන් කටයුතු කිරීම/නිරාකරණය සම්බන්ධයෙන් අපගේ සහකරුවන්/පර්ශ්වකරුවන් වෙත ඇති අපගේ බැඳීම් ඉටු කිරීම.

වැදගත් අවදානම් කළමනාකරණය



ණය අවදානම

ගනුදෙනුකරුවන්/ප්‍රතිපාර්ශවයන් විසින් නියමිත කලට ඔවුන්ගේ මූල්‍යමය වගකීම්/ගිවිසුම්ගත බැඳීම් ඉටුකිරීමට අපොහොසත් වීම හේතුවෙන් අලාභ ඇතිවීමේ අවදානම

පාලන ව්‍යුහයන්

- ◆ අධ්‍යක්ෂ මණ්ඩලය
- ◆ අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව
- ◆ අවදානම් සහ කළඹ විශ්ලේෂණ කමිටුව
- ◆ අවදානම් සහ අනුකූලතා කමිටුව
- ◆ අවදානම් කළමනාකරණ සහ ණය පාලන ඒකකය

ආකෘතීන් සහ ප්‍රතිපත්ති	ක්‍රමවේදයන් සහ මෙවලම්
ශ්‍රී.ල.ම.බැ සමග අනුකූලව ණය අවදානම් කළමනාකරණ ආකෘතිය	පූර්ව - ණය තක්සේරුකරණ ක්‍රියාපටිපාටිය
මහජන බැංකුවේ ණය ප්‍රතිපත්තිය	කල් පසු වූ ණය පහසුකම් අධීක්ෂණය (කලාප වශයෙන්)
බාසල් අවශ්‍යතා	ලැයිස්තුගත වීම, ණයගැති අවදානම් ශ්‍රේණිගත කිරීම, කේවල ණයගැති සීමා විශ්ලේෂණය
ණය මූලාරම්භය, පරිපාලනය සහ අවදානම් තක්සේරුව අතර කාර්යාරයන් බෙදා වෙන්කිරීම	පශ්චාත් ණය අධීක්ෂණය සහ ණය විශ්ලේෂණ යාන්ත්‍රණය
	ණය අනුමැතිය සඳහා පවරන ලද අධිකාරීත්ව සීමාවන්
	අධ්‍යක්ෂ මණ්ඩලය සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ විකාබද්ධ අවදානම් කලමණාකරන කමිටුව මගින් ණය ප්‍රතිපත්තිය වාර්ෂික විශ්ලේෂණය

2018 කෙරෙහි අවධානය

වසර තුළදී දරන ලද ප්‍රමුඛ ප්‍රයත්නය නම් පශ්චාත් ණය ක්‍රියාවලිය ශක්තිමත් කිරීමයි. මේ සඳහා ගනු ලැබූ පියවර:

- ◆ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත සෘජුව වගකියනු ලබන ස්වාධීන පශ්චාත් ණය විශ්ලේෂණ කමිටුවක් පිහිටුවීම. මෙම ඒකකය වෙත පවරන ලද කාර්යභාරය වූයේ කළඹෙහි ණය ගුණාත්මකභාවය සවිමත් කිරීමේ අරමුණින් යුතුව දැනට පවතින ණය පහසුකම් සම්බන්ධ ක්‍රියාකාරකම් පසු විශ්ලේෂණය සහ කිසියම් උභයතාවයක් වෙතොත් කාර්තූමය පදනමක් මත අධ්‍යක්ෂ මණ්ඩලයට වාර්තා කිරීමයි.

ණය සංකේන්ද්‍රණ අවදානම

ආර්ථිකයේ ඇතැම් ක්ෂේත්‍රයන් වෙත අධික ලෙස නිරාවරණය වීම හේතුවෙන් ඇති වන අවදානමයි.

ආකෘතීන් සහ ප්‍රතිපත්ති	ක්‍රමවේදයන් සහ මෙවලම්
අධ්‍යක්ෂ මණ්ඩලය මගින් අනුමත කරන ලද සීමාවන් සහ උපරිම නිරාවරණ උපදෙස්	අවශ්‍ය ක්‍රියාමාර්ග සඳහා කාර්තූමය වශයෙන් අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව වෙත වාර්තා කිරීම සඳහා, ණය කළඹ වෙත බලපාන මූලික අවදානම් සාධක නිර්ණය කිරීම සඳහා ආතති පරීක්ෂණ සිදුකිරීම.
තනි පුද්ගල ණය සීමාවන් පිලිබඳ ශ්‍රී.ල.ම.බැ මාර්ගෝපදේශ වලට අනුකූල වීම	හැරින්ඩාල් - නිර්ණායක (HH) දර්ශකය යොදාගනිමින් සංකේන්ද්‍රණ අවදානම ගනනය කිරීම.
	නිරාවරණ සීමාවන් සම්බන්ධ වාර්ෂික අධ්‍යක්ෂ මණ්ඩල සමාලෝචනය.
	නිෂ්පාදන වශයෙන්, ක්ෂේත්‍ර වශයෙන් සහ ප්‍රදේශ ආදී වශයෙන් මුළු ණය කළඹෙහි ප්‍රතිශතයක් වශයෙන් ප්‍රමුඛ නිරාවරණ 20 නිර්ණය කිරීම සඳහා බැංකුවේ සංකේන්ද්‍රණ අවදානම සම්බන්ධයෙන් දැනට සිදුකෙරෙමින් පවතින විශ්ලේෂණය.
	කාර්තූමය ප්‍රවණතා විශ්ලේෂණය
	ණය අනුමැතිය සඳහා පවරන ලද අධිකාරීත්ව මට්ටම්

අවදානම් කළමනාකරණය

දේශීය අවදානම
අක් වෙරළ ණය ලබාදීම් ආශ්‍රිත දේශපාලනික, ආර්ථික, රාජ්‍ය සහ මාරුකිරීමේ අවදානම

ආකෘතීන් සහ ප්‍රතිපත්ති	ක්‍රමවේදයන් සහ මෙවලම්
රාජ්‍ය අවදානම් ශ්‍රේණිගත කිරීම	රටවල් වශයෙන් නිරාවරනය නිරන්තරයෙන් අධීක්ෂණය
අවදානම් දරාගැනීමේ සුදානම් සීමා සහ ණය ලබාදීමේ සීමා	ආර්ථික හා දේශපානික සිදුවීම් පිළිබඳ අධිණීඛ අගයීම්



වෙළඳපොල අවදානම
පොලී අනුපාතික, විදේශ විනිමය අනුපාතික සහ කොටස් වෙළඳපොල සංචලනයන් ආදිය හේතුවෙන්, ණය කළඹෙහි වටිනාකම පහත වැටීම කරණ කොට ගෙන උද්ගත විය හැකි පහළ ඉපයුම් සම්බන්ධ අවදානම

පාලන අධිකාරීන්

- ◆ අධ්‍යක්ෂ මණ්ඩලය
- ◆ අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව
- ◆ වත්කම් හා බැරකම් කමිටුව
- ◆ අධ්‍යක්ෂ මණ්ඩල ආයෝජන බැංකුකරණ කමිටුව

ආකෘතීන් සහ ප්‍රතිපත්ති	ක්‍රමවේදයන් සහ යාන්ත්‍රණයන්
ශ්‍රී.ල.ම.බැ වෙත අනුකූලව වෙළඳපොල අවදානම් කළමනාකරණ ආකෘතිය	නිරන්තර අධීක්ෂණය/ALCO, BIRMC හා BIBC වෙත අදාළ පරිදි සිදුවීම් වාර්තාකරණය
අධ්‍යක්ෂ මණ්ඩල අනුමැති සීමා	ALCO සහ BIRMC මගින් සීමාවන්, නිරාවරනයන් සහ අතිරික්තයන් (ඇත්නම්) වාර්ෂික සමාලෝචනය
බාසල් අවශ්‍යතා	ALCO සහ BIRMC මගින් කාර්තූමය සමාලෝචනය
අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කළ ALCO ප්‍රතිපත්තිය	ALCO මගින් සියළුම ප්‍රධාන උපදෙස් විශ්ලේෂණය කොට අදාළ පරිදි සිදුවීම් BIRMC සහ BIBC වෙත වාර්තා කිරීම
අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කළ භාණ්ඩාගාර ප්‍රතිපත්තිය	ALCO වෙත අනුකූලතාවය තහවුරු කිරීම සහ අවම වශයෙන් කාර්තූමය වරක් BIRMC සහ BIBC වෙත වාර්තා කිරීම
අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කළ ආයෝජන ප්‍රතිපත්තිය	
අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කළ වෙළඳපොල අවදානම් කළමනාකරණ ආකෘතිය	

ද්‍රවශීලතා අවදානම
බැංකුවේ වත්කම් හා බැරකම් කළඹ තුළ කල්පිරීමේ නොගැලපීම් හේතුවෙන් මූල්‍ය වගකීම් ඉටුකිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඇති වන අවදානම

ආකෘතීන් සහ ප්‍රතිපත්ති	ක්‍රමවේදයන් සහ මෙවලම්
අවදානම් දරාගැනීමේ සුදානම් සීමාවන් වෙත අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ඇතුළුව ද්‍රවශීලතා කළමනාකරණ ආකෘතිය	නිරන්තර ආතති පරීක්ෂාව සහ ප්‍රතිචල BIRMC වෙත වාර්තා කිරීම
අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කළ ද්‍රවශීල අසම්භාව්‍යතා කළමනාකරණ සැලසුම	ශුද්ධ ණය/මුළු වත්කම්, මුළු ණය/ගනුදෙනුකාර තැන්පතු, ද්‍රවශීල වත්කම් සහ කෙටිකාලීන බැරකම් ආදිය ඇතුළත්ව ප්‍රධාන අනුපාතයන් අධීක්ෂණය කිරීම
බාසල් අවශ්‍යතා කෙරෙහි අනුකූලතාවය	බාල සංවේදී "වත්කම් හා බැරකම් කල්පිරීමේ" ප්‍රකාශයක් සැකසීම අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණවත්භාව තක්සේරු ක්‍රියාවලියෙහි (ICCAP) අවශ්‍යතාවයක් වන , ආර්ථික ප්‍රාග්ධන ගණනය යටතේ ද්‍රවශීලතා අවදානම තක්සේරු කිරීම අවදානම් දරාගැනීමේ සුදානම් සීමා සම්බන්ධ වාර්ෂික තක්සේරුකරණය

පොලී අනුපාතික අවදානම

බැංකුවේ වත්කම් හා බැරකම් ප්‍රතිමිලකරණ අකාරියෙහි නොගැලපීම හේතුවෙන් මෙම අවදානම ඇති වේ.

ආකෘතින් සහ ප්‍රතිපත්ති	ක්‍රමවේදයන් සහ මෙවලම්
අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කළ අධිකාරීත්ව සීමා	හිරන්තර ආතති පරීක්ෂාවන් සහ ප්‍රතිඵල BIRMC වෙත වාර්තා කිරීම.
බාසල් අවශ්‍යතා කෙරෙහි අනුකූලතාවය	සීමාවන් හිරන්තරයෙන් අධීක්ෂණය කොට සතිපතා ප්‍රතිඵල ALCO සහ BIRMC වෙත ඉදිරිපත් කිරීම.
අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කළ විවිධීකරණශීලී අලාභ සීමා	විවිධ කාල ප්‍රාන්තරයන් සඳහා ස්ථාවර හා පාවෙන පොලී අනුපාතික වල සංවේදීඛව නිර්ණය කිරීම සඳහා "වත්කම් හා බැරකම් වල සංවේදීතා" වාර්තාව සැකසීම.
	අන්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණවත්භාව තක්සේරු ක්‍රියාවලියෙහි (ICCAP) අවශ්‍යතාවයක් වන, ආර්ථික ප්‍රාග්ධන ගණනය යටතේ පොලී අනුපාතික අවදානම තක්සේරු කිරීම.
	භාණ්ඩගාර බිල්පත්/බැඳුම්කර කළඹ සඳහා අවදානමේදී වටිනාකම් ගණනය සිදු කොට ALCO වෙත ප්‍රතිඵල වාර්තා කිරීම.

විදේශ විනිමය අවදානම

මුදල් සංචලනයන් මත හියුම්ත පදනම උච්චාවචනය වන අවස්ථාවකදී, විශේෂිත විදේශ මුදල් වල වත්කම් හා බැරකම් නොගැලපීම හේතුවෙන් ඇති වන අවදානම වේ.

ආකෘතින් සහ ප්‍රතිපත්ති	ක්‍රමවේදයන් සහ මෙවලම්
අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කළ අධිකාරීත්ව සීමා	හිරන්තර ආතති පරීක්ෂාවන් සහ ප්‍රතිඵල BIRMC වෙත වාර්තා කිරීම
අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කළ අවදානමේදී වටිනාකම් සීමා	සීමාවන් හිරන්තරයෙන් අධීක්ෂණය කොට මාසිකව/කාර්තූමය වශයෙන් ප්‍රතිඵල ALCO සහ BIRMC වෙත ඉදිරිපත් කිරීම
අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කළ පියවර තුන සීමා ව්‍යුහය සමග ඉදිරි කාර්යාලය, මධ්‍ය කාර්යාලය සහ පසු කාර්යාලය අතර භාණ්ඩාගාර කාර්යභාරයන් බෙදා වෙන්කිරීම	විවිධ කාල ප්‍රාන්තරයන් සඳහා ස්ථාවර හා පාවෙන පොලී අනුපාතික වල සංවේදීඛව නිර්ණය කිරීම සඳහා "වත්කම් හා බැරකම් වල සංවේදීතා" වාර්තාව සැකසීම
	අන්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණවත්භාව තක්සේරු ක්‍රියාවලියෙහි (ICCAP) අවශ්‍යතාවයක් වන, ආර්ථික ප්‍රාග්ධන ගණනය යටතේ පොලී අනුපාතික අවදානම තක්සේරු කිරීම
	විදේශ විනිමය සංවේදී කළඹ සඳහා අවදානමේදී වටිනාකම් ගණනය
	විදේශ විනිමය වත්කම් හා බැරකම් කළඹ වල නිරාවරණ සීමාවන් සහ කල්පිරීමේ පරතරයන් අධීක්ෂණය සඳහා නවීන තාක්ෂණය සහ මෘදුකාංග යොදාගැනීම
	විවෘත තත්ත්වයන් සම්බන්ධ දෛනික අනාවරණ

ස්කන්ධ අවදානම

මෙම අවදානම ස්කන්ධ වෙළඳපොල අහිතකර සංචලනයන් හේතුවෙන් බැංකුවේ ස්කන්ධ කළඹ වෙත සිදුවන සෘණාත්මක බලපෑමකි.

ආකෘතින් සහ ප්‍රතිපත්ති	ක්‍රමවේදයන් සහ මෙවලම්
අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කළ අවදානම් භාර ගැනීම සඳහා සුදානම් සීමා	හිරන්තර ආතති පරීක්ෂාවන් සහ ප්‍රතිඵල BIRMC වෙත වාර්තා කිරීම.
	ආයෝජන කම්බුව මගින් ස්කන්ධ කළඹ හිරන්තරයෙන් සමාලෝචනය කිරීම.
	අන්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණවත්භාව තක්සේරු ක්‍රියාවලියෙහි (ICCAP) අවශ්‍යතාවයක් වන, ආර්ථික ප්‍රාග්ධන ගණනය යටතේ ස්කන්ධ අවදානම තක්සේරු කිරීම.
	නිසි ආයෝජන කළඹක් පවත්වාගෙන යාම සඳහා ස්කන්ධ වෙළඳපොල සංචලනයන්ට සමාගාමීව හිරන්තරයෙන් ස්කන්ධ කළඹ සමාලෝචනය කිරීම.

2018 සඳහා අවධානය

2017 දී බාසල් 111 ප්‍රාග්ධන ප්‍රමාණවත්භාව අවශ්‍යතා ක්‍රියාවට නැංවීමෙන් අනතුරුව, 2018 සඳහා අවධානය මධ්‍යගත වූයේ:

- ◆ දත්ත ගබඩා ව්‍යාපෘතිය (DWH) යටතේ අභිනවයෙන් ක්‍රියාවට නංවන ලද වෙළඳපොල අවදානම් මොඩියුලය භාවිත කරමින් වෙළඳපොල අවදානම ගණනය කිරීමේ ක්‍රියාවලිය ස්වයංක්‍රීයකරණය කිරීම

අවදානම් කළමනාකරණය



මෙහෙයුම් අවදානම

ප්‍රමාණවත් නොවූ හෝ හිසි පරිදි ක්‍රියා නොකරන අභ්‍යන්තර පද්ධති, කාර්ය මණ්ඩලය හෝ ක්‍රියාවලීන් හේතුවෙන් අලාභ ඇති වීමේ අවදානම වේ.

ආකෘතීන් සහ ප්‍රතිපත්ති	ක්‍රමවේදයන් සහ මෙවලම්
ශ්‍රී.ල.ම.බැ අනුකූලව මෙහෙයුම් අවදානම් කළමනාකරණ ආකෘතිය	<p>මෙහෙයුම් ප්‍රතිපත්ති වල ප්‍රමාණවත්තාවය සහ ඵලදායිතාවය නිර්ණය කිරීම සඳහා ORMC සහ BIRMC මගින් නිරන්තර සමාලෝචනය.</p> <p>පද්ධති පරතයන් හඳුනාගැනීම සඳහා නිරන්තර අභ්‍යන්තර විගණන.</p> <p>මෙහෙයුම් අවදානම සම්බන්ධ ශාඛාමය ඇගයුම්.</p> <p>ශාඛා ජාලයේ මෙහෙයුම් අලාභ සිදුවීම් අධීක්ෂණය කොට අදාළ අධිකාරීන් වෙත වාර්තා කිරීම.</p>

2018 සඳහා අවධානය
 වසර 2018 සඳහා ප්‍රමුඛ අවධානය යොමුවූයේ බැංකුවේ මෙහෙයුම් අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය සවිමත් කිරීම කෙරෙහි වේ.

- ශාඛා ජාලය පුරා අනාගතයේදී ඇති විය හැකි අවදානම් සිදුවීම් හඳුනාගැනීම සඳහා ව්‍යවසාය පරිපාලන අවදානම් හා අනුකූලතා මොඩියුලයක් (EGRC) සකසීම.

කාර්ය මණ්ඩල අවදානම
 කාර්යක්ෂමව සහ ප්‍රමාණාත්මකව ගනුදෙනුකරුවන් වෙත සේවය කිරීම, මෙහෙයුම් වෙත සහයෝගය දැක්වීම සහ ව්‍යාපාර ක්‍රමෝපාය ක්‍රියාවට නැංවීමට ශ්‍රම බලකාය අපොහොසත් වීමේ අවදානම වේ.

පාලන අධිකාරීන්

- අධ්‍යක්ෂ මණ්ඩලය
- අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් අවදානම් කමිටුව
- මානව සම්පත් ඒකකය
- අභ්‍යන්තර විගණන අංශය

ආකෘතීන් සහ ප්‍රතිපත්ති	ක්‍රමවේදයන් සහ යාන්ත්‍රණයන්
බඳවාගැනීමේ ප්‍රතිපත්තිය	බැංකුවේ මානව සම්පත් සැලසුම සැකසෙනුයේ අදාළ අංශ ප්‍රධානීන් සමග අදහස් විමසීමෙන්/සම්බන්ධීකාරකත්වයෙනි. මානව සම්පත් මගින් අදාළ සැලසුම වාර්ෂිකව හෝ ව්‍යාපාරික අවශ්‍යතා මගින් ඉල්ලා සිටිනු ලබන්නේ නම් වැඩි වාර ගණනකින් සමාලෝචනය කෙරේ.
වැටුප් හා ප්‍රතිලාභ ප්‍රතිපත්තිය	වැටුප් ප්‍රධානය සෑම වසර තුනකටම වරක් ඇතුළත් වන, සේවක සාමූහික හිච්ඡුමට අනුව පාලනය වේ. වියට අමතරව, වසරක් පාසා සිදුකෙරෙන කාර්යසාධන සමාලෝචනයක් මගින්, පළපුරුද්ද මත පදනම් වූ වැටුප් වර්ධක සහ සෛද්‍ය කාර්යසාධන ඇගයුම් සිදු කෙරේ.
කාර්යසාධන විශ්ලේෂණ ප්‍රතිපත්තිය	මානව සම්පත් අංශය මගින් වාර්ෂිකව සේවක කාර්යසාධනය සමාලෝචනයට ලක් කෙරේ. මෙය සිදුකෙරෙනුයේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක ස්වභාවයේ, විෂය මූලික කාර්යසාධන ඇගයුම් යාන්ත්‍රණයක් සහ ද්විමාර්ගික කාර්යසාධන ඇගයුම් යාන්ත්‍රණයක් යොදා ගනිමිනි. උසස්වීම් ලබාදීම සහ සෛද්‍ය සේවා ඇගයීම් සඳහා මේවා යොදාගැනේ.
උසස්වීම් සහ ස්ථාන මාරුකිරීමේ ප්‍රතිපත්තිය	ශ්‍රේණිය මත පදනම්ව, ලිඛිත තරඟ විභාගයක් සහ සම්මුඛ පරීක්ෂණයක් මත උසස්වීම් පිළිබඳව සලකා බැලේ. ස්ථාන මාරුකිරීම් මානව සම්පත් අංශය මගින් වාර්ෂිකව සමාලෝචනය කෙරේ.
පුහුණු හා සංවර්ධන ප්‍රතිපත්තිය	බැංකුව මගින් අඛණ්ඩවම සෑම මට්ටමකම සේවකයින්ගේ පුහුණු අවශ්‍යතා හඳුනාගැනේ. පුහුණු වැඩසටහන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පැවැත්වෙන අතර, සෑම වසරකටම වරක් පුහුණු අවශ්‍යතා ඇගයීමට ලක් කෙරේ.
සේවක සබඳතා ප්‍රතිපත්තිය	වසරකට වරක් සේවක තෘප්තිමත්තාව සමීක්ෂණයක් සහ වෘත්තීය සහභාගීත්ව සමීක්ෂණයක් ඔස්සේ මෙය සිදු කෙරේ. වියට අමතරව, ස්වකීය නොවිසඳුනු ගැටළු සෘජුවම ප්‍රධාන විධායක/සාමාන්‍යාධිකාරීවරයා වෙත ඉදිරිපත් කළ හැකි ප්‍රබල සේවක දුක්ගැන්වීම් ආශ්‍රිත යාන්ත්‍රණයක් බැංකුව ක්‍රියාත්මක කරයි.
විනය ප්‍රතිපත්තිය	මේ සම්බන්ධයෙන් පැනනැගෙන ගැටළු පිළිබඳව මානව හිමිකම් අංශය යටතේ වන බැංකුවේ විමර්ශන හා පරීක්ෂණ ඒකකය මගින් කටයුතු කෙරේ. ඔවුන්ගේ අවධානයට ලක් කෙරෙන ගැටළු පිළිබඳව අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගැනීමට පෙරාතුව හිසි පරිදි විමර්ශනය කෙරේ.

2018 සඳහා අවධානය
 කරණාකාර පිටු අංක 116 සිට 113 දක්වා ඉදිරිපත් කොට ඇති මානව ප්‍රාග්ධන වර්තාව බලන්න.

තොරතුරු තාක්ෂණ අවදානම

ක්‍රමෝපායික අරමුණු වෙත සහාය දැක්වීම සඳහා වන සුරක්ෂිත තාක්ෂණික වත්කම් කළමනාකරණය, සැකසීම හා පවත්වාගෙන යාමට අපොහොසත් වීම හේතුවෙන් මෙම අවදානම ඇති වේ. වෙබ් අඩවි, පද්ධති හෝ ජාලයන් වෙත හිඟ කඩ කිරීම් හෝ ප්‍රහාරයන් හේතුවන සිදුවන මූල්‍යමය අලාභ සහ කීර්තිනාමය හානිවිම්ද මෙම අවදානම ලෙස සැළකේ.

පාලන අධිකාරීන්

- ◆ අධ්‍යක්ෂ මණ්ඩලය
- ◆ අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව
- ◆ තොරතුරු තාක්ෂණ නියමු කමිටුව
- ◆ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව

ආකෘතීන් සහ ප්‍රතිපත්ති	ක්‍රමවේදයන් සහ මෙවලම්
තොරතුරු තාක්ෂණ ක්‍රමෝපායික සැලසුම	අවශ්‍යතාවය මත බාහිර උපදේශකවරුන් විසින් සිදුකරනු ලබන ස්වාධීන අනතුරු ලක් වීමේ හැකියාව පිළිබඳ ස්වාධීන තක්සේරුව.
ආපදා හිචාරණ හා අසම්භාව්‍ය සැලසුමක් සමගින් ව්‍යාපාර අඛණ්ඩත්ව සැලසුම	ව්‍යාපාරික අඛණ්ඩත්ව සැලසුමෙහි කාර්යක්ෂමතාව මැනීම සඳහා ද්වි වාර්ෂික අත්හදා බැලීමේ ක්‍රියාකාරකම.
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමය මගින් නිකුත් කරන ලද, සාංඝමික පාලනය සඳහා යන ක්‍රියාකාරකම් සංග්‍රහය යටතේ වන තොරතුරු තාක්ෂණ පාලන උපදෙස්	තොරතුරු තාක්ෂණ පාලනය සවිමත් කිරීම සඳහා අඛණ්ඩ ප්‍රයත්නයන්.
තත්ත්ව සහතික ඇතුළු ජාත්‍යන්තර යන ක්‍රියාකාරකම් වෙත අනුකූලතාව	සේවකයින් සඳහා සයිබර් ආරක්ෂණ පුහුණුව
	මගහැරීම් හඳුනාගැනීම සඳහා ISO 27001 පද්ධති විගණනයන්
	ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටීන්

2018 සඳහා අවධානය

වසරේ ප්‍රධාන ප්‍රයත්නය වූයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සයිබර් සුරක්ෂිතතාව සඳහා වන මූලික සම්මතයන්ට අනුගත වීමයි.

- ◆ තොරතුරු තාක්ෂණ අංශයෙන් ස්වාධීන ප්‍රධාන අවදානම් නිලධාරීවරයා වෙත වාර්තා කරන, අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ස්ථානගතව සිටින තොරතුරු ආරක්ෂණ නිලධාරියකු පත් කිරීම.

අනුකූලතා අවදානම

අදාළ නීති, රෙගුලාසි හෝ ගිවිසුම්ගත වගකීම් වෙත අනුකූලතාවය නොදැක්වීම කරණ කොට ගෙන දඩුවම්, දඩ මුදල් සහ වෙනත් වගකීම් හේතුවෙන් ඇතිවන අලාභ අවදානම වේ.

පාලන අධිකාරීන්

- ◆ අධ්‍යක්ෂ මණ්ඩලය
- ◆ අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව
- ◆ මෙහෙයුම් අවදානම් කළමනාකරණ කමිටුව
- ◆ අභ්‍යන්තර විගණන අංශය
- ◆ නීති දෙපාර්තමේන්තුව
- ◆ අනුකූලතා ඒකකය
- ◆ සමාගම් ලේකම්

ආකෘතීන් සහ ප්‍රතිපත්ති	ක්‍රමවේදයන් සහ යාන්ත්‍රණයන්
අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කළ අනුකූලතා ප්‍රතිපත්තිය	සම්බන්ධ සියළුම අවශ්‍යතා සපුරාලනු ලැබ ඇති බවට තහවුරු කිරීම සඳහා අනුකූලතා ඒකකය සහ සමාගම් ලේකම්වරයා විසින් අධීක්ෂණය. මෙය බැංකුවේ අභ්‍යන්තර සහ බාහිර විගණකවරුන්ගේ සමාලෝචනයට ලක් වේ.
අනුකූලතා අවදානම් කළමනාකරණ කමිටුව සහ අනුකූලතා ඒකකයෙහි අවසන් අනුමැතිය සමග සියළුම නීති ලියකියවිලි/ සේවා මට්ටමේ ගිවිසුම් සඳහා බහු ස්ථර අනුමැති ක්‍රියාවලිය	සම්බන්ධ සියළුම අවශ්‍යතා සපුරාලනු ලැබ ඇති බවට තහවුරු කිරීම සඳහා නීති අංශයේ අඛණ්ඩ සමාලෝචනය.
1961 අංක 29 දරන මහජන බැංකු පනත	අවශ්‍ය අවස්ථාවන්හිදී නීතිපති දෙපාර්තමේන්තුවේ සහ බාහිර උපදේශකවරුන්ගේ නීති උපදෙස්.
1988 අංක 30 දරන බැංකු පනත සහ විය වෙත සිදුකරන ලද සංශෝධන	නියාමන සේවාවගේ සියළු කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සමග නිරන්තර සංවාදය.
බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා සාංගමික පාලනය සම්බන්ධයෙන් 2007 අංක 11 දරන බැංකු පනතේ නියෝගය	සම්බන්ධ සියළුම අවශ්‍යතා සපුරාලනු ලැබ ඇති බවට තහවුරු කිරීම සඳහා අනුකූලතා ඒකකය සහ අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවේ අධීක්ෂණය.
2006 අංක 10 දරන සහ 2014 අංක 24 දරන දේශීය ආදායම් පනත සහ ඒවා වෙත සිදුකරන ලද සංශෝධන	මේවා බැංකුවේ අභ්‍යන්තර හා බාහිර විගණකවරුන් විසින් සමාලෝචනය කෙරෙන අතර දේශීය ආදායම් පනත ආශ්‍රිත කරුණු සම්බන්ධයෙන් තෙවන පාර්ශ්වීය උපදේශක සමාගමක්ද යොදාගැනේ.

අවදානම් කළමනාකරණය

ආකෘතීන් සහ ප්‍රතිපත්ති	ක්‍රමවේදයන් සහ යාන්ත්‍රණයන්
1954 අංක 19 දරන කඩසාප්පු හා කාර්යාල සේවක පනත සහ විය වෙත සිදුකරන ලද සංශෝධන	මේවා බැංකුවේ අභ්‍යන්තර හා බාහිර විගණකවරුන් විසින් සමාලෝචනය කෙරේ.
1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිති පනත	මේවා බැංකුවේ බාහිර විගණකවරුන් විසින් සමාලෝචනය කෙරේ. : - උදා : විගණකාධිපති

2018 සඳහා අවධානය
වසර සඳහා ප්‍රධාන ප්‍රයත්නය වූයේ බැංකුවේ අනුකූලතා පද්ධතීන් සවිමත් කිරීමයි



ක්‍රමෝපායික අවදානම
වැරදි ව්‍යාපාර ක්‍රමෝපාය යොදාගැනීම, නිසි පරිදි ව්‍යාපාර ක්‍රමෝපාය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම හෝ ක්ෂේත්‍රයේ/ආර්ථිකයේ වෙනස්වීම් වෙත එලදායි අයුරින් ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වීම හේතුවෙන් ක්‍රමෝපායික අවදානම ඇති වේ.

පාලන අධිකාරීන්

- ◆ අධ්‍යක්ෂ මණ්ඩලය
- ◆ අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව
- ◆ ක්‍රමෝපායික සැලසුම් කමිටුව

ආකෘතීන් සහ ප්‍රතිපත්ති	ක්‍රමවේදයන් සහ මෙවලම්
අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කළ 3 අවුරුදු ක්‍රමෝපායික සැලසුම	ක්‍රමෝපායික සැලසුම් කමිටුව සහ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් කාර්තුමය සමාලෝචනය
ක්‍රමෝපායික අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තිය	මෙහෙයුම් අවදානම් කළමනාකරණ කමිටුව මගින් අධ්‍යක්ෂ මණ්ඩලයට සමාලෝචනය



කීර්තිනාම අවදානම
පාර්ශ්වකරුවන්ගේ සාමාන්‍යම හැඟීම හේතුවෙන් මෙම අවදානම ඇති වේ.

පාලන අධිකාරීන්


- ◆ අධ්‍යක්ෂ මණ්ඩලය
- ◆ අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව

ආකෘතීන් සහ ප්‍රතිපත්ති	ක්‍රමවේදයන් සහ මෙවලම්
කීර්තිනාම අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තිය	අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණවත්තාව තක්සේරු ක්‍රියාවලියෙහි (ICCAP) අවශ්‍යතාවයක් වන , ආර්ථික ප්‍රාග්ධන ගණනය යටතේ කීර්තිනාම අවදානම තක්සේරු කිරීම.
ව්‍යාපාර අධ්‍යක්ෂ මණ්ඩල සැලසුම්කරණය	ව්‍යාපාරික අධ්‍යක්ෂ මණ්ඩල සැලසුමෙහි කාර්යක්ෂමතාව මැනීම සඳහා ද්වි වාර්ෂික අත්හදා බැලීමේ ක්‍රියාකාරකම.
දූෂණ මර්දන ප්‍රතිපත්තිය	අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව මගින් අධ්‍යක්ෂ මණ්ඩලයට සමාලෝචනය.
වෙළඳනාම මාර්ගෝපදේශ	ස්වාධීන තෙවන පාර්ශ්වයක් මගින් වෙළඳනාම සංජානන අධ්‍යයනය.
ගනුදෙනුකාර පැමිණිලි විසඳීමේ ප්‍රතිපත්තිය	මුදල් මණ්ඩලය මගින් එහි 2011 අංක 08 දරන බැංකු පනතෙහි නියෝග අනුව හිකුත් කරන ලද උපදෙස් පරිදි මහජන බැංකුව මගින් 'ගනුදෙනුකාර ප්‍රඥප්තියක්' සකසන ලදී.
සමාජ වගකීම් සහ තිරසාරත්ව ප්‍රතිපත්තිය	
වංචා මර්ධන ප්‍රතිපත්තිය	අභ්‍යන්තර පාලනය සම්බන්ධ අධ්‍යක්ෂ වරයාගේ ප්‍රකාශය ආශ්‍රිතව සිදුකරනු ලබන සමාලෝචනයන්ට අමතරව පාලන අතපසුවීම් පිළිබඳව විගණන කමිටුවද විමර්ශනය කරයි.
මුදල් විභේදීකරණ මර්දන ප්‍රතිපත්තිය	සියළුම නීතිමය වගකීම් සපුරා ඇති බවට තහවුරු කිරීම සඳහා අනුකූලතා ඒකකය සහ අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවෙහි අධීක්ෂණය.
සේවක වර්ග ධර්ම සංග්‍රහය	
නිෂ්පාදන ජීව වක්‍රය කළමනාකරණ සඳහා නිෂ්පාදන ප්‍රතිපත්තිය	

ආයතනික යහපාලන වාර්තාව

බැංකුවේ අභිමතයන් සමග දිගු හා කෙටි කාලීන ප්‍රතිඵල සැසඳෙන පරිදි ක්‍රමෝපායික තීරණ ගැනීමේ කාර්යය ප්‍රවර්ධනය කිරීම මහජන බැංකුවේ ආයතනික පාලනය කෙරෙහි වන ප්‍රවේශය මගින් අරමුණු කෙරෙන අතර, එහිදී අපගේ පාර්ශ්වකරුවන් හට සහ පොදුවේ සමාජයට තිරසාර සහාය වටිනාකම් නිර්මාණය කිරීම අපේක්ෂාව වේ. පාලනය යනු අප දැකිය ආකාරයට වර්ධනය කළ වගකීම් සහගත බව, ඵලදායී අවදානම් කළමනාකරණය, පැහැදිලි කාර්යසාධන කළමනාකරණය, වැඩි විනිවිදභාවය සහ බලාත්මක නායකත්වය ඔස්සේ තරඟකාරී වාසිය අත්පත් කරගැනීම සඳහා යොදාගත හැකි ආකෘතියකි.

මහජන බැංකු සාංගමික පාලන ආකෘතිය




2018 සඳහා ප්‍රමුඛ අවධානය

- ◆ සියළු ගනුදෙනුකරුවන්ගේ ප්‍රයෝජනය පිණිස, සතිදේ දවස් 7ම පැය 24 පුරාම බැංකු සේවා ලබාදෙමින් ගනුදෙනුකරුවන් වෙත ළඟාවීම ව්‍යාප්ත කිරීම උදෙසා, ක්ෂේත්‍රයේ විප්ලවීය ස්වයං බැංකුකරණ ඒකක සංකල්පය ස්ථාපනය/ක්‍රියාවට නැංවීම.
- ◆ අවශ්‍ය අවස්ථාවන්හිදී බැංකුවේ ප්‍රතිපත්ති, ක්‍රියාපටිපාටි, ප්‍රධාන ප්‍රමිතීන් විශ්ලේෂණය හා අනුමත කොට, ඒවා බැංකුවේ ක්‍රමෝපායික සැලසුම සමග ප්‍රතිසැකසුම.
- ◆ එහි ප්‍රගතියාම් ක්‍රමෝපායෙහි කොටසක් වශයෙන්, එහි ව්‍යාපාර කටයුතු කාර්යක්ෂමව, නවතාවයෙන් යුතුව සහ උසස් තාක්ෂණික තත්ත්වයන් යටතේ සිදුකිරීම.
- ◆ උසස් ඉලෙක්ට්‍රොනික සේවා වැනල වලින් සමන්විත අතිශය සුරක්ෂිත තාක්ෂණික වටපිටාවක් නිර්මාණය කිරීම.
- ◆ නවෝත්පාදනය හා කැපවීම ඔස්සේ 2020 දී ශ්‍රී ලංකාවේ වඩාත්ම ඩිජිටල්කරණය වූ බැංකුව බවට පත්වීමේ එහි දර්ශනය වෙත මූල්‍යමය අන්තර්ග්‍රහණය සැපයීම.
- ◆ දැනුම මැනීමේ ක්‍රමවේදයක් ඔස්සේ ඉහළ මට්ටමේ ගනුදෙනුකර සේවා තත්ත්වයක් පවත්වා ගෙන යාම.

ආයතනික යහපාලන වාර්තාව

GRI 102-18, 102-22



GRI 102-19

යහපාලන ව්‍යුහය

අපගේ ආයතනික යහපාලන ව්‍යුහය ස්ථරයන් කිහිපයකින් සමන්විත වේ. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අධීක්ෂණ කාර්යභාරයක් ඉටුකරමින් ක්‍රමෝපායික දිශානතිය, මූල්‍යමය ඉලක්ක, සම්පත් වෙන්කිරීම සහ අවදානම් දරාගැනීමේ සුදානම් සම්බන්ධයෙන් විධායක කළමනාකාරිත්වය සමග සාකච්ඡා සිදුකරනු ලබන අතර, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සකසන ලද මානව නිසි ලෙස ක්‍රියාවේ යොදවමින් අපගේ සියළුම පාර්ශ්වකරුවන් සඳහා සහභාග වටිනාකමක් නිර්මාණය කිරීමේ වගකීම කළමනාකාරිත්වය වෙත පැවරේ.

සහතිකය

විගණකාධිපතිවරයා විසින්, පිළිවෙලින් පිටු අංක 145 හි සහ 75 හි ඉදිරිපත් කරනු ලැබ ඇති බැංකුවේ මූල්‍ය ප්‍රකාශ සහ අභ්‍යන්තර පාලන සම්බන්ධ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය සඳහා සහතිකයක් සපයනු ලබයි. එතුමා විසින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත ආයතනික යහපාලන සම්බන්ධයෙන් නිකුත් කරනු ලැබ ඇති, 2007 අංක 11 දරන බැංකු පනතෙහි නියෝගය කෙරෙහි වන අනුකූලතා මට්ටම පිළිබඳවද සහතිකත්වයක් ලබාදෙයි.

GRI 102-22, 102-23, 102-24

ආයතනික යහපාලන සඳහා වන යහ ක්‍රියාකාරකම් සංග්‍රහය වෙත අනුකූලතාවය

අධ්‍යක්ෂ මණ්ඩලය (ප්‍රතිපත්තිය අ.1)

මුදල් හා පනමාධ්‍ය අමාත්‍ය විසින් මගින් මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත අධ්‍යක්ෂවරුන් පත් කෙරේ. වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩලය සභාපති, සහ සියළුම විධායක නොවන අධ්‍යක්ෂවරුන් වන සාමාජිකයින්ගෙන් සමන්විත වේ. සියළුම අධ්‍යක්ෂවරුන් ගෞරවනීය රාජ්‍ය හා පෞද්ගලික අංශ වෘත්තිකයින් වේ. වර්තමාන සභාපතිවරයා, නීති ක්ෂේත්‍රයේ වසර 20 කට අධික පළපුරුද්දක් සහිත පරිණත වෘත්තීයවේදියෙකි. විධායක නොවන අධ්‍යක්ෂවරුන්ගේ පුළුල් පරාසයක පැතිරුණු නිපුණතාවයන් බැංකුවේ කාර්යසාධනය පිරික්සීම, බැංකුවේ අවදානම් කළමනාකරණ හා පාලන ක්‍රියාවලිය ඇගයීම සඳහා ඔවුන් සුදුසුකම් ලත් විශේෂඥ වෘත්තිකයන් වන බවට සනාථ කරයි. අධ්‍යක්ෂ මණ්ඩලය පිළිබඳ සම්පූර්ණ විස්තර පිටු අංක 26 සහ 27 හි ඉදිරිපත් කෙරේ.

නීතිපතා අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් පැවැත්වීම (ප්‍රතිපත්තිය අ.1.1)

අවශ්‍ය අවස්ථාවන්හිදී අමතර රැස්වීම් පවත්වමින් අධ්‍යක්ෂ මණ්ඩලය අවම වශයෙන් සෑම මසකටම එක් වරක් රැස්වේ. වසර තුළදී අධ්‍යක්ෂ මණ්ඩලය 12 වරක් රැස්වූ අතර, සෑම රැස්වීමකම ඉහළ පැමිණීමකින්, සක්‍රීය සහභාගීත්වයකින්, අර්ථාන්විත හා විවෘත සංවාදයන්ගෙන් සමන්විත විය.

අධ්‍යක්ෂවරුන්, අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සහ තමන් සාමාජිකත්වය දරන කමිටු වල රැස්වීම් වෙත සහභාගී වීම අවශ්‍ය වේ. නොපැමිණීමේ අවස්ථාවක් වී නම් ඒ පෙර යොදාගත් ව්‍යාපාරික, පෞද්ගලික වගකීම් හෝ අසනීප තත්වයන් හේතුවෙනි.

විශට් අමතරව, හතර පත්‍රයේ අනුප්‍රේම විශේෂිත අයිතමයන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ආරාධනා මත , ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව කණ්ඩායම සහ බැංකුවේ උපදේශකයින් හට සහභාගී විය හැක. තවද, බැංකුවේ ක්‍රමෝපාය සම්බන්ධ කරුණු ආශ්‍රිතව අධ්‍යක්ෂ මණ්ඩලය සහ අනුකමිටු වෙත ඉදිරිපත් කිරීම් සිදුකිරීමේ අවසරය ආයතනික කළමනාකාරීත්ව කණ්ඩායම සහ/හෝ බාහිර විශේෂඥයින් වෙත හිමි වේ.

2018 වසරේදී එක් එක් අධ්‍යක්ෂවරයාගේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සහ අදාළ කමිටු රැස්වීම් වෙත පැමිණීම පහත වගුවෙහි දැක්වේ :

අධ්‍යක්ෂවරයාගේ නම	අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්	අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව	අධ්‍යක්ෂ මණ්ඩල විධායක ණය කමිටුව	අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාරිභෝගික කමිටුව	අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව	අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටුව	අධ්‍යක්ෂ මණ්ඩල ආයෝජන බැංකුකරණ කමිටුව	අධ්‍යක්ෂ මණ්ඩල තොරතුරු තාක්ෂණ කමිටුව	අධ්‍යක්ෂ මණ්ඩල උපායමාර්ගික සැලසුම් සමාලෝචන කමිටුව
1 හේමසිරි ප්‍රනාන්දු මයා - සභාපතිවරයා වශයෙන් -ස්නෝ/විනෝ	10/10			5/5		5/5		1/1	1/1
ජෙනරාල් පී අමරතුංග මයා - ස්නෝ/විනෝ	8/1	3/3			2/2	5/5	1/1	1/1	1/1
පී.ඩී.සී. ඒකනායක මිය - ස්/විනෝ	10/10	3/3			2/2	4/5	1/1		1/1
ක්‍රිෂ් රාජේන්ද්‍රන් මයා - ස්/විනෝ	8/8		16/16						
ටී.ඩී. ඇන්ටන් එස්. හේමන්ත මයා - ස්/විනෝ	8/10		18/20	5/5					
ආචාර්ය අමින්දා එම්. පෙරේරා - ස්/විනෝ	10/10		20/20					4/4	
කේ.ඩී.එන්. රංජිත් අශෝක මයා - ස්නෝ/විනෝ	9/10	3/3			2/2	1/1	1/1	1/1	
නිලංක මෙවන් පිරිස් මයා - ස්/විනෝ	3/3							4/4	
සුජාත කුමාර මිය - ස්/විනෝ	2/2								
2 හේමසිරි ප්‍රනාන්දු මයා - අධ්‍යක්ෂවරයකු වශයෙන් - ස්නෝ/විනෝ	1/2								
කේ.ඩී.එන්. රංජිත් අශෝක මයා - ස්නෝ/විනෝ	2/2	1/1			1/1				
කේ.එස්. ගුණතිලක මයා - ස්/විනෝ	2/2		1/1					1/1	
ඩී. විදානගමාවතී මයා - ස්/විනෝ	2/2	1/1			1/1				
ඒ.එච්. විජේසිරි අඹවත්ත මයා - ස්/විනෝ	1/2		1/1					1/1	
ජයම්පති මොල්ලිගොඩ මයා - ස්/විනෝ	2/2		1/1					1/1	
දුමිත රත්නායක මිය - ස්නෝ/විනෝ	2/2	1/1			0/1				

ස් - ස්වාධීන/ ස්නෝ - ස්වාධීන නොවන/ විනෝ - විධායක නොවන

අධ්‍යක්ෂ මණ්ඩලයේ කාර්යභාරය (ප්‍රතිපත්තිය 1.2)

බැංකුවේ නායකත්වය, අධීක්ෂණය, පාලනය, සංවර්ධනය හා දිගු කාලීන සාර්ථකත්වය සහ, අදාළ නීතිරීති හා රෙගුලාසි වලට අනුකූලව කොටස් හිමිකරුවන් වෙත වටිනාකම් නිර්මාණය සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය වගකීමෙන් බැඳේ. සංවිධානය පුරා යෝග්‍ය වූ වටපිටාවක්, වටිනාකම් සහ වර්ධනයන් පවත්වා ගෙන යාමද අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම වේ.

ආයතනික යහපාලන වාර්තාව

කාලීන වැදගත්කම පවත්වාගෙන යාම සඳහා නිරන්තරයෙන් සමාලෝචනයට ලක් කෙරෙන, අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වෙන්කෙරුණු කරුණු වලින් සමන්විත විධිමත් කාර්ය සටහනක් පවතී.

යහපාලනය	ක්‍රමෝපාය හා දිශානතීන්	අවදානම් කළමනාකරණ වගකීම් සහ පාලනය
<ul style="list-style-type: none"> යහපාලන සැකසුම් සමාලෝචනය අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පත්කිරීම් සහ ඉන් ඉවත් කිරීම් අධ්‍යක්ෂ මණ්ඩලය සහ අනු කමිටු සාමාජිකයන් සඳහා විමර්ශන කොන්දේසි 	<ul style="list-style-type: none"> ක්‍රමෝපාය සහ වාර්ෂික අයවැය අනුමත කිරීම. අත්පත් කරගැනීමේ සහ බැහැර කිරීමේ ක්‍රියාවලි සඳහා අනුමැතිය ලබාදීම. අවදානම් කළමනාකරණ ක්‍රමෝපාය සහ අවදානම් දරාගැනීමේ සුදානම් තහවුරු කිරීම. 	<ul style="list-style-type: none"> මූල්‍ය ප්‍රකාශ, වෙළඳපොල වෙත වෙනත් යාවත්කාලීනයන් සහ ලාභාංශ සඳහා වන නිර්දේශ අනුමත කිරීම. අධිකාරීත්ව සීමාවන්, මූල්‍ය හා භාණ්ඩාගාර ප්‍රතිපත්ති අනුමත කිරීම. අභ්‍යන්තර පාලන සහ අවදානම් කළමනාකරණ සමාලෝචනය. සෞඛ්‍ය හා ආරක්ෂණ ප්‍රතිපත්ති අනුමත කිරීම.

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිය වගකීම් වලින් සමහරක් අනු කමිටු වෙත පවරනු ලැබ ඇත . එක් එක් කමිටුවට පවරන ලද කාර්යයන්හි විෂය පථය සහ වසර තුළ අත්කර ගත් ප්‍රගතිය පිළිබඳව මෙම වාර්තාවේ පිටුව 71 සිට 74 දක්වා ඉදිරිපත් කෙරේ.

අවදානම් කළමනාකරණ සහ අභ්‍යන්තර පාලන පද්ධතීන්ගේ වටදායීතාවය අධීක්ෂණය කිරීම, අධ්‍යක්ෂ මණ්ඩල අවදානම් කළමනාකරණ කමිටුව සහ අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව වෙත පවරනු ලැබ ඇති අතර, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් "අවදානමට ඔරොත්තුදීම" සම්බන්ධයෙන් නිර්ණය කිරීමේ පරම වගකීම රඳවා ගනිමින්, හඳුනාගත් අවදානම් සහ අවිනිශ්චිතතාවයන් අධීක්ෂණය, පාලනය සහ වාර්තාකිරීම සම්බන්ධ වාර්තාවක් වාර්ෂිකව සලකා බැලේ. එයට අමතරව, අවදානම් කළමනාකරණ විෂය තුළ, අදාළ කමිටු වල කාර්යයන් ආශ්‍රිතව, අධ්‍යක්ෂ මණ්ඩල අවදානම් කළමනාකරණ කමිටුව සහ අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේ සභාපතිවරයා විසින් සලකා බලන ලද අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ලැබෙන්නට සැලැස්වේ.

ව්‍යාපාරයට අදාළ වන පරිදි දේශීය නීතිරීති වෙත අනුකූලතාවය සහ ස්වාධීන වෘත්තීය උපදෙස් ලබාගැනීමේ ක්‍රියාපටිපාටිය (ප්‍රතිපත්තිය අ.1.3)

බැංකුව විසින් සිදුකරනු ලබන විවිධ ව්‍යාපාරික කටයුතු වෙත අදාළ වන, දේශීය නීතිරීති වලට අනුව කටයුතු කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය සාමූහිකවයද, අධ්‍යක්ෂවරුන් තනි පුද්ගලයින් වශයෙන්ද වගකීමෙන් බැලේ.

වරින් වර අධ්‍යක්ෂ මණ්ඩල කාරණා වෙනුවෙන් බැංකුවේ වියදමින් ස්වාධීන වෘත්තීය උපදෙස් (හිත, ගිණුම්කරණ හා මූල්‍ය උපදෙස් ඇතුළුව) වියට සීමා නොවී ලබාගැනීමේ හැකියාව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සතු වේ.

සමාගම් ලේකම් (ප්‍රතිපත්තිය අ.1.4)

සෑම අධ්‍යක්ෂවරයකුටම ලේකම්වරයා හමුවිය හැකි වේ. එකඟත්වයට පත් ක්‍රියාපටිපාටීන් සහ අදාළ නීතිරීති හා රෙගුලාසි හිසි පරිදි අනුගමනය කෙරෙන්නේදැයි අධ්‍යක්ෂ මණ්ඩලය වෙත තහවුරු කිරීම අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්වරයාගෙන් වගකීම වේ. අමතරව අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් වරයා විසින් සියළුම කමිටුවල ලේකම් ධුරය දරමින් සියළුම රැස්වීම් වලට අදාළ වාර්තා පවත්වාගෙන යනු ලැබේ. අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්වරයාට අදාළ සෙසු වගකීම් පහත දැක්වේ :

- අධ්‍යක්ෂ මණ්ඩල හා අනු කමිටු රැස්වීම් පැවැත්වීමට අදාළ කරුණු සම්බන්ධීකරණය කිරීම.
- සියළු කටයුතු මහජන බැංකු පනත සහ අදාළ නීතිරීති වලට අදාළව සිදුකිරීම.
- සිය කාර්යභාරයන් සහ වගකීම් සම්බන්ධයෙන් සහකාර අධ්‍යක්ෂවරුන්ද ඇතුළුව, ආයතනික යහපාලන ආශ්‍රිත යහ ක්‍රියාකාරකම් අනුගමනය කිරීම සඳහා පහසුකම් සැකසීම.

- විධායක නොවන අධ්‍යක්ෂවරුන් සහ කළමනාකාරීත්වය අතර සන්නිවේදන සම්බන්ධීකාරක වශයෙන් කටයුතු කිරීම.
- නියාමන අවශ්‍යතාවයන්ට අනුව සම්බන්ධිත පාර්ශ්ව සහ සම්බන්ධිත පාර්ශ්ව ගනුදෙනු ආශ්‍රිත යෝග්‍ය හෙළිදරව් කිරීම් තහවුරු කිරීම.
- මහජන බැංකුව සියළුම අදාළ නීතිරීති හා රෙගුලාසි වලට අනුකූලව කටයුතු කරන බවට තහවුරු කිරීමේදී, මහජන බැංකු පනත සහ සෙසු නෛතික තත්ත්වයන් සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය සමග සාකච්ඡා කොට හිත උපදෙස් පැහැදීම.

අධ්‍යක්ෂවරුන්ගේ ස්වාධීන විනිසුම (ප්‍රතිපත්තිය අ.1.5)

අධ්‍යක්ෂවරුන් විසින් බැංකුවේ තීරණ සම්බන්ධයෙන් ස්වාධීන විනිශ්චයක් ලබාදීම අවශ්‍ය වේ. පළපුරුදු වෘත්තිකයින් වශයෙන්, ඔවුන්ගේ කාර්යභාරයන් සෙසු අයවැන්නගේ කවර හෝ බලපෑමකින් තොරව ඉටු කරනු ලැබේ.

අධ්‍යක්ෂවරුන් ප්‍රමාණවත් කාලයක් සහ ප්‍රයත්නයක් වෙනුවෙන් කැපවීම (ප්‍රතිපත්තිය අ.1.6)

අධ්‍යක්ෂවරුන් විසින් අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා සමාලෝචනය සඳහා රැස්වීමට පෙර ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් වැය කළ යුතු වන අතර, අමතර තොරතුරු සහ පැහැදිලි කිරීම් ඉල්ලා සිටිමින් අදාළ ගැටළු සම්බන්ධ පසු විපරම් සිදුකිරීම අවශ්‍ය වේ.

එමෙන්ම, සියළුම රැස්වීම් වලදී, අධ්‍යක්ෂවරුන්ගේ වගකීම් හිසි පරිදි ඉටු කිරීමට සැලකිය යුතු කාලයක් වැය කිරීමද අධ්‍යක්ෂවරුන්ගෙන් බලාපොරොත්තු වේ.

අධ්‍යක්ෂවරුන් සඳහා පුහුණුව (ප්‍රතිපත්තිය අ.1.7)

අධ්‍යක්ෂ මණ්ඩලය/කමිටු වෙත සිදුකෙරෙන දායකත්වය අදාළ තත්ත්වයෙන් පැවතීම තහවුරු කිරීම පිණිස, බැංකුව විසින් මෙහෙයුම් සිදුකරනු ලබන වෙළඳපොල සම්බන්ධයෙන් සිය දැනුම, හිපුණත්වය හා අවබෝධය වර්ධනය කිරීම උදෙසා අධ්‍යක්ෂවරුන් වෙත පුහුණුව සහ යාවත්කාලීනයන් ලබාදෙනු ලැබේ. විසිදී සෙසු කරුණු අතරට බැංකුවේ ව්‍යාපාර කටයුතු , ආයතනික යහපාලන, නෛතික හා නියාමන සිදුවීම් ඇතුළත් වේ.

සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරී (ප්‍රතිපත්තිය 4.2)

සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරීවරයා මහජන බැංකුවේ නායකත්වය සහ සුපිළිපත්වීම සහ විශ්වාසනීයත්වය සම්බන්ධ ඉහළම සම්මතයන් ප්‍රවර්ධනය කිරීම කෙරෙහි සාමූහිකව වගකීමෙන් බැඳෙන අතරම, සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරීවරයා අතර වගවීම සහ වගකීම පිළිබඳ පැහැදිලි සහ බලාත්මක වෙන් කිරීමක් පවතී. බලසම්බන්ධතා සහ කිසිදු පුද්ගලයකු තීරණ හා පාලන බලය අහිසි ලෙස භාවිතයෙන් වැළැක්වීම තහවුරු කිරීම එහි අරමුණයි.

අධ්‍යක්ෂ මණ්ඩලය වෙත නායකත්වය, දිශානතිය සහ කළමනාකාරීත්වය සපයමින් එමගින් සම්පූර්ණයෙන් අදාළ නෛතික හා නියාමන අවශ්‍යතා සපුරාලන බවට තහවුරු කිරීම සභාපතිවරයාගේ වගකීම වේ. ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරීවරයාගේ වගකීම වනුයේ බැංකුවේ දෛනික මෙහෙයුම් කටයුතු කළමනාකරණයයි.

සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මූලධර්ම මාර්ගෝපදේශය (ප්‍රතිපත්තිය 4.2.1)

එක් පුද්ගලයකු වටා තීරණ ගැනීම සම්බන්ධ අසීමිත බලයක් කේන්ද්‍රගතවීම වැළැක්වීම සඳහා, සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරීවරයා යන මූලධර්ම පැහැදිලිව බෙදා වෙන් කොට ඇත.

සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරීවරයා පිළිබඳ මෙම වාර්තාවේ පිටු අංක 26 සහ 30 හි හඳුන්වාදෙනු ලබන අතර.

GRI 102-23

සභාපතිවරයාගේ කාර්යභාරය (ප්‍රතිපත්තිය 4.3)

ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරීවරයා සහ කළමනාකාරීත්වය විසින්, අධ්‍යක්ෂ මණ්ඩලය විකාශයට පළ කරන ලද ක්‍රමෝපායන් සහ ප්‍රතිපත්තීන් ඵලදායක ලෙස ක්‍රියාවට නංවනු ලබන බවට තහවුරු කිරීම සභාපතිවරයාගේ වගකීම වේ.

අධ්‍යක්ෂ මණ්ඩල කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාම (ප්‍රතිපත්තිය 4.3.1)

අධ්‍යක්ෂ මණ්ඩලය වෙත නායකත්වය ලබාදීම පමණක් නොව, බැංකුවේ සහ එහි පාර්ශ්වකරුවන්ගේ පරම අභිමතය සුරැකීම පිණිස අධ්‍යක්ෂ මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය අධීක්ෂණය සභාපතිවරයාගේ වගකීම වේ. ඒ අනුව, සභාපතිවරයා පහත දැක්වෙන කරුණු සම්බන්ධයෙන් වගකීමේ බැඳේ.

- අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් ඵලදායී අයුරින් පවත්වනු ලබන බවට තහවුරු කිරීම.
- එක් එක් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සඳහා න්‍යාය පත්‍රය සකසීම සහ අධ්‍යක්ෂවරුන් විවිධ අනුකම්පු සාමාජිකයන් සහ අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්වරයා විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා පිළිබඳව දැනුවත් වීම.
- අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වෙත නිවැරදි කාලීන හා පැහැදිලි තොරතුරු ලැබෙන බවට තහවුරු කිරීම.
- අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වාර්තා නිවැරදිව ලේඛණගත කොට අධ්‍යක්ෂවරුන් අතර බෙදාහැරෙන බවට තහවුරු කිරීම.
- අධ්‍යක්ෂ මණ්ඩලය වෙත නායකත්වය සහ පාලනය සපයමින් සමස්ත අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ තනි අධ්‍යක්ෂවරුන්ගේ ඵලදායීතාවය සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීම.
- අධ්‍යක්ෂ මණ්ඩල කරුණු සම්බන්ධයෙන් විධායක නොවන අධ්‍යක්ෂවරුන් අතර ඵලදායී විවාද සහ අනියෝග සහිත විවාද වටපිටාවක් නිර්මාණය කිරීම.

- සමූහයේ ක්‍රමෝපායන් සහ ප්‍රතිපත්ති සකසීමේදී සහ නිර්ණය කිරීමේදී අධ්‍යක්ෂ මණ්ඩලය සමස්තයක් වශයෙන් පරිපූර්ණ කාර්යභාරයක් ඉටුකරන බවට සහ අධ්‍යක්ෂ මණ්ඩල තීරණ බැංකුවේ පරම අභිමතය අනුව ගනු ලබන බවට තහවුරු කිරීම.
- අධ්‍යක්ෂ මණ්ඩලයේ ඵලදායීතාවය තවදුරටත් වර්ධනය කිරීම සඳහා ස්වයං තක්සේරුකරණ ක්‍රියාවලියක් වෙත නායකත්වය ලබාදීම.

මූල්‍යමය විවක්ෂණතාවය (ප්‍රතිපත්තිය 4.4)

අධ්‍යක්ෂ මණ්ඩලය ප්‍රමාණවත් මූල්‍ය විවක්ෂණතාවයෙන් යුතු සාමාජිකයන්ගෙන් සැදුම්ලත් වේ. මෙහිදී මූල්‍යමය කරුණු සම්බන්ධයෙන් මාර්ගෝපදේශකත්වය සපයනු ලබන ජ්‍යෙෂ්ඨ වරුන්ගේ ගණකාධිකාරීවරුන් සහ වරුන් කළමනාකරණ ගණකාධිකාරීවරයකු සහභාගී වේ. මෙයට අමතරව සෙසු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ප්‍රමාණවත් මූල්‍ය විවක්ෂණතාවය සහිත පරිණත වෘත්තිකයින් වේ.

අධ්‍යක්ෂ මණ්ඩල සම්බලනය (ප්‍රතිපත්තිය 4.5)

අධ්‍යක්ෂ මණ්ඩලය මහා සම්බලනයකින් යුක්ත වේ. කවර හෝ පුද්ගලයකු හෝ සමූහයක් හෝ අන්‍යයන් අතිබව කරමින් කටයුතු කිරීම වැළැක්වීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විධායක නොවන අධ්‍යක්ෂවරුන් 10 දෙනෙකුගෙන් සමන්විත වේ. ඉන් 6 දෙනෙක් සුරැකුම් හුවමාරු කොමිසම සහ ශ්‍රී ලංකා වරුන් ගණකාධිකාරීවරුන්ගේ සංමය විසින් එක්ව නිකුත් කරන ලද ආයතනික යහපාලන සඳහා වන යහ ක්‍රියාකාරකම් සංග්‍රහය යටතේ අවම නිර්දේශිත අවශ්‍යතා වලට ඉහළින් ස්වාධීන මට්ටමකින් කටයුතු කරයි.

සියළුම ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරුන් ස්වකීය ස්වාධීන විනිසුමට මුද්‍රිත බලපෑමක් ඇති වන ආකාරයේ කවර හෝ ව්‍යාපාරික හෝ වෙනත් සබඳතාවයකින් තොර වේ.

එක් එක් විධායක නොවන අධ්‍යක්ෂවරයා විසින් විශේෂ කොට දක්වන ලද ක්‍රියාපටිපාටියට එදිරිව ස්වාධීන බව /ස්වාධීන නොවන බව සම්බන්ධ අත්සන් තබන ලද ප්‍රකාශයක් හා දෙනු ලබන අතර ස්වාධීනත්වය නිර්ණය කිරීම උදෙසා ඔවුන් අදාළ ක්‍රියාපටිපාටිය කෙරෙහි දක්වන අනුකූලතාවය ඇගයීමට ලක් කෙරේ.

විමර්ශනයට ලක් වූ වසර තුළ විකල්ප අධ්‍යක්ෂවරුන් පත් කිරීම අවශ්‍ය වන ආකාරයේ කිසිදු තත්වයක් උද්ගත නොවීය. තවද සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මූලධර්ම බෙදා වෙන්කිරීම හේතුවෙන් ජ්‍යෙෂ්ඨ ස්වාධීන අධ්‍යක්ෂවරයකු පත් කිරීමේ අවශ්‍යතාවයද උද්ගත නොවීය. සභාපතිවරයා සහ විගණකාධිකාරීවරයා බැංකුවේ පරිපාලිතයක අධ්‍යක්ෂ මට්ටමින් කටයුතු කළ බැවින් එක් වරක් ජ්‍යෙෂ්ඨ ස්වාධීන අධ්‍යක්ෂවරයකු පත් කිරීම සිදුවිය.

තොරතුරු සැපයීම (ප්‍රතිපත්තිය 4.6)

සියළුම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වෙත ප්‍රමාණවත් දැනුම්දීමක් සමගින් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සඳහා දින හයකට කටයුතු ලැබේ. එක් එක් අධ්‍යක්ෂ මණ්ඩල හෝ කමිටු රැස්වීම්කට පෙරාතුව දින 7 කට පෙර අදාළ පත්‍රිකා අධ්‍යක්ෂවරුන් වෙත ලැබීමට සලස්වනු ලබන බවට අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්වරයා විසින් තහවුරු කෙරේ. රැස්වීම් වලට සහභාගී විය නොහැකි අධ්‍යක්ෂවරුන් සඳහා ලේඛණගත වාර්තා ඔස්සේ ඔවුන් යාවත්කාලීන කරමින් ඊළඟ රැස්වීමේදී අදාළ කරුණු සම්බන්ධයෙන් පසුවිපරම් සිදුකෙරේ.

එක් එක් අංශයේ/පරිපාලිතයේ ප්‍රමුඛ කාර්යාලයක දැරුණ සමගින්, දෙන ලද මාසයක් සඳහා මාසික ගිණුම් වාර්තා පිළියෙල කොට අධ්‍යක්ෂවරුන් අතර බෙදාහැරේ. සපයන ලද තොරතුරු ප්‍රමාණවත් නොවන බවට හෝ අපැහැදිලි බවට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් හඳුනාගනු ලැබුවහොත්, වැඩිදුර තොරතුරු හෝ පැහැදිලි කිරීම් ඉල්ලා සිටීමේ හැකියාව ඔවුන් සතු වේ.

ආයතනික යහපාලන වාර්තාව

GRI 102-24

අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පත්කිරීම් (ප්‍රතිපත්තිය අ.7 සහ අ.8)

මහජන බැංකු පහත අනුව, විෂය භාර අමාත්‍යවරයා විසින් අධ්‍යක්ෂවරුන් 10ක උපරිමයක් දක්වා පත් කරනු ලබන අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු සමුපකාර විෂය භාර අමාත්‍යවරයා විසින් නම් කෙරේ. වසර 3 ක් සඳහා පත්කිරීම් සිදුකෙරෙන අතර, 2007 අංක 11 දරන බැංකුකරණ පනතෙහි නියෝගය අනුව, වසර 9 කාලසීමාවකට හෝ වයස අවුරුදු 70 යන දෙකෙන් කලින් වළඹෙන උපරිමයකට යටත් වේ.

අධ්‍යක්ෂ ධුරයන් සඳහා වන සියළුම පත්කිරීම් අධ්‍යක්ෂවරුන් සඳහා වන යෝග්‍යතා හා නිශ්චිත ක්‍රියාපටිපාටිය යටතේ වන ඇගයුම් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත භාරදෙනු ලැබේ.

අධ්‍යක්ෂ මණ්ඩල කාර්යසාධනය ඇගයුම (ප්‍රතිපත්තිය අ.9)

එක් එක් සාමාජිකයකු විසින් වසර සඳහා වූ සිය කාර්යසාධනය සහ සමස්තයක් වශයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ කාර්යසාධනය පිළිබඳ ස්වයං ඇගයුමක් සිදුකරනු ලබයි. මෙහිදී අධ්‍යක්ෂ මණ්ඩල කාර්යසාධන ඇගයුම් ක්‍රියාපටිපාටියට අදාළ සෑම අංශයක්ම ආවරනය කෙරෙන අතර, අදාළ ප්‍රතිචාරයන් අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්වරයා විසින් එක්රැස් කොට සාරාංශගත වාර්තාවක් වශයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත භාරදෙනු ලැබේ.

අධ්‍යක්ෂවරුන් ආශ්‍රිත විස්තර හෙළදරව් කිරීම (ප්‍රතිපත්තිය අ.10)

- ◆ පිටු අංක 26 සිට 27 දක්වා නම, සුදුසුකම්, කෙටි විස්තරයක් සහ විශේෂඥතාවයේ ස්වභාවය
- ◆ පිටු අංක 51 හි පවත්වන ලද අධ්‍යක්ෂ මණ්ඩල සහ කමිටු රැස්වීම් සහ පැමිණීම්
- ◆ පිටු අංක 71 සිට 74 දක්වා අධ්‍යක්ෂවරයා සභාපති හෝ සාමාජිකයකු වශයෙන් සේවය කරන කමිටු වල නම්
- ◆ පිටු අංක 70 හි සම්බන්ධිත පාර්ශ්ව ගනුදෙනු

ප්‍රධාන විධායක නිලධාරීවරයා සම්බන්ධ ඇගයුම (ප්‍රතිපත්තිය අ.11)

ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරීවරයා සම්බන්ධ ඇගයුම අධ්‍යක්ෂ මණ්ඩලයේ වැදගත්ම වගකීම් වලින් එකකි. මෙමගින් ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරීවරයාගේ බැංකුවේ නායකත්වය සහ කාර්යසාධනය පිළිබඳ වලදායි සංවාදයක් සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයට සහ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරීවරයා හට නිල වශයෙන් අවස්ථාව උදා වේ. අධ්‍යක්ෂ මණ්ඩලය ඇගයුම් ක්‍රියාවලිය ක්‍රියාවේ යෙදවීමේදී අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාර්ශ්වික කමිටුව ඔස්සේ විය සිදු කරයි. මූල්‍ය වර්ෂය ආරම්භ වීමට පෙර, අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාර්ශ්වික කමිටුව මගින් ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරීවරයා සමඟ සාකච්ඡා කොට, සියළුම පාර්ශ්වකරුවන්ගේ අභිමතයන් සැලකිල්ලට ගනිමින් දිගු , මධ්‍ය හා කෙටි කාලීන ව්‍යාපාරික ඉලක්ක මත පදනම්ව (මූල්‍ය හා මූල්‍ය නොවන) අරමුණු සකසනු ලබයි. මෙම ඉලක්ක අධ්‍යක්ෂ මණ්ඩලය මගින් තහවුරු කොට, වාර්ෂික ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ඇගයුම් ක්‍රියාවලියෙහි පදනම වශයෙන් යොදාගැනේ. කවර හෝ අනිකර විචල්‍යයක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් සිදුකොට, අදාළ නිවැරදි කිරීම් ක්‍රියාමාර්ගයන් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරීවරයා වගකීමෙන් බැඳී සිටී.

අධ්‍යක්ෂවරුන්ගේ සහ විධායකයින්ගේ පාර්ශ්වික ක්‍රියාපටිපාටිය (ප්‍රතිපත්තිය අ.1,අ.1.1, අ.2,අ.3)

මුදල් අමාත්‍යාංශය මගින් සකසනු ලබන මාර්ගෝපදේශයන්ට අනුකූලව අධ්‍යක්ෂ මණ්ඩලයේ පාර්ශ්වික තීරණය කෙරේ. කිසිදු අධ්‍යක්ෂවරයකු ස්වකීය ඔහුගේ/ඇයගේ පාර්ශ්වික තීරණය කිරීම සඳහා සහනාහි නොවේ. අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාර්ශ්වික කමිටුව මගින් බැංකුවේ පාර්ශ්වික ප්‍රතිපත්ති හා සාමූහික එකඟතාවකට අනුව ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන කළමනාකාරීත්වයට අදාළ පාර්ශ්වික පිළිබඳ නිර්දේශයන් ඉදිරිපත් කෙරේ. බැංකුවේ විශිෂ්ට කාර්යසාධනයක් සහිත, සුදුසුකම් ලත් සහ පළපුරුදු වෘත්තිකයින් ආකර්ශනය, රඳවාගැනීම සහ දිරිමත් කිරීමට හැකි වන අයුරින් පාර්ශ්වික සකසනු ලැබේ. අධ්‍යක්ෂ මණ්ඩලය මගින් සාමූහික එකඟතාවය අනුව සිය පාර්ශ්වික සම්බන්ධ අවසන් අනුමැති අධිකාරීත්වය සහිත මුදල් අමාත්‍යවරයා වෙත අදාළ ඉදිරිපත් කෙරේ.

සිය කාර්යභාරයන් ඉටු කිරීමේදී අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාර්ශ්වික කමිටුව මගින් අවශ්‍ය යැයි හැඟෙන අවස්ථාවන්හිදී බැංකුවට පිටතින් වෘත්තීය උපදෙස් පතනු ලැබේ. පාර්ශ්වික ප්‍රතිපත්ති ප්‍රකාශය සහ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාර්ශ්වික කමිටුවෙහි සාමාජිකයින්ගේ නම් හෙළිදරව් කෙරෙන අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාර්ශ්වික කමිටු වාර්තාව පිටු අංක 72 හි ඉදිරිපත් කෙරේ. විධායක නොවන අධ්‍යක්ෂවරුන් වෙත ගෙවනු ලබන මුළු පාර්ශ්වික පිටු අංක 182 හි දැක්වේ.

කොටස් හිමිකරුවන් සමඟ සබඳතා (ප්‍රතිපත්තිය අ.1,අ.2)

ශ්‍රී ලංකා රාජ්‍ය ප්‍රධාන කොටස් හිමිකරු වන රාජ්‍ය බැංකුවක් වශයෙන්, මහජන බැංකුව සෘජුවම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ විෂය පථය යටතට පත් වේ. වාර්ෂික වාර්තාව ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ යන භාෂාවන්ගෙන් මුද්‍රණය කෙරෙන අතර, මුදල් අමාත්‍යාංශය හරහා පාර්ලිමේන්තුව වෙත සංසරණය කෙරේ.

ප්‍රධාන සහ වැදගත් ගනුදෙනු (ප්‍රතිපත්තිය අ.3)

පිටු අංක 238 හි සම්බන්ධිත පාර්ශ්ව ගනුදෙනු යටතේ, සටහන 49 හි හෙළිදරව් කරන ලද කරුණු හැරුණු විට, බැංකුවේ හෝ සමූහයේ ශුද්ධ වත්කම් පදනම වෙනස්වීමකට භාජනය වන ආකාරයේ කිසිදු ගනුදෙනුවක් නොවීය.

මූල්‍ය වාර්තාකරණය (ප්‍රතිපත්තිය අ.1)

මෙම වාර්ෂික වාර්තාව මගින්, බැංකුවේ ස්ථාවරය, කාර්යසාධනය සහ ඉදිරි අවස්ථාවන් පිළිබඳ සමතුලිත විග්‍රහයක් ඉදිරිපත් කෙරේ. පැහැදිලි බව වර්ධනය කිරීම සඳහා, තොරතුරු ඉදිරිපත් කිරීමේදී ප්‍රකාශනාත්මක හා දෘෂ්‍ය සංරචකයන් ද්විත්වයම යොදා ගැනුණි. වාර්ෂික වාර්තාව තුළ සහ මූල්‍ය කාර්යසාධනය සම්බන්ධ අන්තර්මධ්‍ය ප්‍රකාශන හිඟත් කිරීමේදී බැංකුව සෑමවිටම, ව්‍යවස්ථාපිත අවශ්‍යතා වෙත අනුකූලව කටයුතු කිරීමට කටයුතු කොට ඇත.

මෙම වාර්තාවේ පහත දැක්වෙන හෙළිදරව් කිරීම් සිදුකොට ඇත :

- ◆ පිටු අංක 144 හි ඉදිරිපත් කොට ඇති අධ්‍යක්ෂවරුන්ගේ වගකීම ප්‍රකාශයෙහි මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීමේදී අධ්‍යක්ෂවරුන්ගේ වගකීම පිළිබඳ ප්‍රකාශයක් ඇතුළත් වේ.
- ◆ පිටු අංක 145 හි ස්වාධීන විගණකගේ වර්තාවෙහි ඔවුන්ගේ වගකීම් පිළිබඳ ප්‍රකාශයක් දැක්වේ.
- ◆ පිටු අංක 75 හි අභ්‍යන්තර පාලන සම්බන්ධ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය
- ◆ පිටු අංක 94 සිට 141 දක්වා කළමනාකරණ විග්‍රහය
- ◆ පිටු අංක 145 හි අධ්‍යක්ෂවරුන්ගේ වගකීම් ප්‍රකාශය තුළ සමාගමෙහි අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රකාශයක් දැක්වේ.
- ◆ මූල්‍ය ප්‍රකාශයන් හි සටහන 49 සහ පිටු අංක 701 හි ආයතනික යහපාලන කොටසෙහි සම්බන්ධිත පාර්ශ්ව ගනුදෙනු පිළිබඳව හෙළදරව් කොට ඇත.

අභ්‍යන්තර පාලන සහ විගණන කමිටුව (ප්‍රතිපත්තිය අ.2 සහ අ.3)

බැංකුවේ වත්කම් සහ පාර්ශවකාර අභිමතයන් සුරැකීම සඳහා අවශ්‍ය යෝග්‍ය හා ප්‍රමාණවත් අවදානම් කළමනාකරණ ක්‍රියාවලීන් හා අභ්‍යන්තර පාලන ක්‍රම සැකසීම සම්බන්ධයෙන් වන ස්වකීය වගකීම පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලයේ අවධානය යොමුවේ. එහිදී අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව අවදානම් කළමනාකරණය සම්බන්ධයෙන්ද අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව අවදානම් කළමනාකරණය සම්බන්ධ කාර්යභාරයන් ඉටු කිරීමේදී ද අධ්‍යක්ෂ මණ්ඩල වෙත සහාය ලබාදෙයි. මෙම කමිටු වල කාර්යභාරයන් සහ වගකීම් පිළිවෙලින් පිටු අංක 71 සහ 74 හි දැක්වේ.

අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව වෙත බැංකුවේ අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සහාය හිමි වේ. බැංකුව විසින් අවදානම් කළමනාකරණය කරනු ලබන ආකාරය පිළිබඳ පරිපූර්ණ වාර්තාවක් පිටු අංක 40 සිට 48 දක්වා ඉදිරිපත් කෙරේ. අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව මගින් අභ්‍යන්තර පාලනයන්හි ප්‍රමාණවත් බව සහ ඵලදායිතාවය සමාලෝචනය කොට අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව වෙත වාර්තා කරනු ලැබේ. විගණන කමිටුවෙහි කාර්යභාරය එබඳු විගණනයන්හි විෂය පථය සහ ප්‍රතිඵල මෙන්ම ඵලදායිතාවය විශ්ලේෂණය කිරීමයි. විගණන කමිටුව මගින්, බැංකුවේ බාහිර විගණනය සිදුකරනු ලබන විගණකාධිපතිවරයා සමඟ සම්බන්ධීකරණය ආශ්‍රිත මූලික කාර්යභාරයද ඉටු කෙරේ.

ව්‍යාපාර වර්ගවත් සහ ආචාර ධර්ම සංග්‍රහය සහ ආයතනික යහපාලන වාර්තාව (ප්‍රතිපත්තිය අ.4, අ.5)

බැංකුව සතුව ව්‍යාපාර වර්ගවත් සහ ආචාර ධර්ම සංග්‍රහ දෙකක් පවතින අතර, ඉන් එකක් අධ්‍යක්ෂවරුන් වෙත සහ දෙවැන්න සේවකයින් සඳහා අදාළ වේ. අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුව අදාළ සංග්‍රහයන් නිරන්තරයෙන් සමාලෝචනයට ලක් කරමින් ඒවායේ අදාළත්වය හා ප්‍රමාණවත්තාවය තහවුරු කිරීමේ වගකීම උසුලයි. ව්‍යාපාර වර්ගවත් සහ ආචාර ධර්ම සංග්‍රහයන් ආයතනික යහපාලන සම්බන්ධ යහ ක්‍රියාකාරකම් සංග්‍රහයේ කාර්ය සටහන 1 ට අනුකූල වේ.

පිටු අංක 49 සිට 70 දක්වා ඉදිරිපත් කොට ඇති ආයතනික යහපාලන වාර්තාව, ප්‍රතිපත්ති අ. 5 හි දක්වා ඇති පරිදි, ආයතනික යහපාලන සම්බන්ධ යහ ක්‍රියාකාරකම් සංග්‍රහය වෙත කෙතරම් දුරට අනුකූල වන්නේ දැයි හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවය වෙත අනුගත වේ.

කොටස් හිමිකරුවන් සමඟ සබඳතා (ප්‍රතිපත්තිය 9 සහ ෮)

මහජන බැංකුවේ ප්‍රධාන කොටස් හිමිකරු ශ්‍රී ලංකා රජය වන බැවින්, සංග්‍රහය ආශ්‍රිත විධිවිධාන අදාළ නොවේ.

GRI 102-18, 102-19, 102-32

තිරසාරත්ව වාර්තාව (ප්‍රතිපත්තිය ෭)

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බැංකුව සඳහා තිරසාරත්ව ප්‍රතිපත්තියක් අනුමත කොට, එහි දර්ශනය, අරමුණු සහ සමාජ හා පාරිසරික සංවර්ධනය උදෙසා වන ක්‍රමෝපායික ඉලක්ක ක්‍රියාවට නැංවෙන බවට තහවුරු කෙරෙන්නා වූ පාලන ව්‍යුහයක් ස්ථාපනය කරනු ලැබ ඇත. සංග්‍රහයේ ප්‍රතිපත්ති වලට අනුකූලව බැංකුවේ තිරසාරත්ව ව්‍යාපාරික ව්‍යාපෘතීන් පහත දැක්වේ :

- 1 ප්‍රතිපත්තිය - ආර්ථික තිරසාරත්වය - මූල්‍ය ප්‍රාග්ධනය, පිටු අංක 104 සිට 108
- 2 ප්‍රතිපත්තිය - පරිසරය - ස්වභාවික ප්‍රාග්ධනය - පිටු අංක 134 සිට 136
- 3 ප්‍රතිපත්තිය - ශ්‍රම ක්‍රියාකාරකම් - මානව ප්‍රාග්ධනය - පිටු අංක 116 සිට 123
- 4 ප්‍රතිපත්තිය - සමාජය - සමාජයීය සහ සබඳතා ප්‍රාග්ධනය - ප්‍රජාව - පිටු අංක 132 සිට 133
- 5 ප්‍රතිපත්තිය - නිෂ්පාදන වගකීම - සමාජයීය සහ සබඳතා ප්‍රාග්ධනය - ගනුදෙනුකරු - පිටු අංක 126
- 6 ප්‍රතිපත්තිය - පාර්ශ්වකරුවන් හඳුනාගැනීම, සහභාගීත්වය සහ ඵලදායි සන්නිවේදනය - කොටස් හිමිකාර සහභාගීත්වය - පිටු අංක 82 සිට 83
- 7 ප්‍රතිපත්තිය - වාර්තාකරණ ක්‍රියාවලියෙහි කොටසක් වශයෙන් තිරසාර වාර්තාකරණය විධිමත් කිරීම සහ නිරන්තරයෙන් සිදු කිරීම - මෙම වාර්තාව පිළිබඳව පිටු අංක 3 සිට 4 දක්වා

ආයතනික යහපාලන වාර්තාව

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත හිකුත් කරන ලද ආයතනික යහපාලන සම්බන්ධ 2007 අංක 11 දරණ බැංකු පනතෙහි නියෝගය සහ විය වෙත සිදුකරන ලද සංශෝධන

වගන්තිය	ප්‍රතිපත්තිය	අනුකූලතාවය සහ ක්‍රියාවට නැංවීම	අනුකූලය
3 (1)	අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම්		
		අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පහත දැක්වෙන ආකාරයෙන් බැංකුවේ සුරක්ෂිතතාව සහ ප්‍රබලත්වය සවිමත් කරනු ලැබ ඇත.	
අ	උපායමාර්ගික අරමුණු සහ සංස්ථාපිත වටිනාකම් සැකසීම	<p>අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද 2016 - 2020 උපායමාර්ගික සැලසුම ක්‍රියාත්මක වේ. මෙය පසුව 2016.10.24. දින පවත්වන ලද අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී ස්ථිර කෙරුණි.</p> <p>බැංකුවේ උපායමාර්ගික අරමුණු ව්‍යාපාර ඒකක ප්‍රධානීන් සහ මෙහෙයුම් මට්ටමේ කාර්ය මණ්ඩලය වෙත දන්වනු ලැබ ඇත. තවද, 2016 සිට 2020 දක්වා වන උපායමාර්ගික සැලසුමෙහි ප්‍රගතිය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සමාලෝචනයට ලක් කෙරේ.</p> <p>2018 අයවැය ලේඛණය මූල්‍ය අංශ ප්‍රධානී විසින් ඉදිරිපත් කරන ලදුව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලදී.</p>	අනුකූල වේ
ආ	අවදානම් ප්‍රතිපත්තිය සහ කළමනාකරණය ඇතුළුව සමස්ත ව්‍යාපාර උපායමාර්ගික අනුමත කිරීම	<p>බැංකුවේ උපායමාර්ගික සැලසුමට 2019 - 2020 දක්වා කාලසීමාව සඳහා උපායමාර්ගික අරමුණු සමස්ත ව්‍යාපාර උපායමාර්ගික ඇතුළත් වේ.</p> <p>අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව මගින් නිර්දේශ කරන ලදුව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද, 'අවදානම් කළමනාකරණ ප්‍රතිපත්ති කාර්ය සංග්‍රහය සහ ස්කන්ධ වෙළඳපොල වෙත නිරාවරණය' ක්‍රියාවේ යොදවා ඇත.</p> <p>උපායමාර්ගික සැලසුමෙහි ව්‍යාපාරික සැලසුම් වෙත, 2019 සිට 2020 දක්වා මිලක වසර දෙක සඳහා වන මිනුම්කරණය කළ හැකි ඉලක්ක ඇතුළත් කරනු ලැබ ඇත.</p>	අනුකූල වේ
ඇ	අවදානම් කළමනාකරණය	<p>අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව මගින් ප්‍රධාන අවදානම් නිරෝධාරියාගේ සහ අදාළ ප්‍රධාන කළමනාකරණ ක්‍රියාකාරකම් වල සහායෙන් යුතුව බැංකුවේ සියළුම ඇගයුම් සඳහා මූලිකව ක්‍රියාකරනු ලැබේ.</p> <p>අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බැංකුවේ නව උපායමාර්ගික, අදාළ නව උපායමාර්ගික තුළින් පැහැනගෙන අවදානම් සහ අදාළ අවදානම් අවම කරගැනීම සඳහා වන මාර්ගයන් පිළිබඳ සාකච්ඡා කරනු ලබන ක්‍රියාවලියක් ඇරඹීමට බැංකුවට සිදු වනු ඇත.</p>	අනුකූල වේ
ඈ	සියළුම පාර්ශ්වකරුවන් සමග අදහස් හුවමාරු කරගැනීම	අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සියළුම පාර්ශ්වකරුවන් සමග ඵලදායී ද්විපාර්ශ්වීය සන්නිවේදන ප්‍රතිපත්තියක් අනුමත කොට ක්‍රියාවේ යොවනු ලැබ ඇත.	අනුකූල වේ
ඉ	අභ්‍යන්තර පාලන පද්ධතිය සහ කළමනාකරණ තොරතුරු පද්ධති	<p>මූල්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් අභ්‍යන්තර පාලනයේ ඵලදායීත්වය සහ සැකැස්ම ඔස්සේ අධ්‍යක්ෂ මණ්ඩලය හට මූල්‍ය තොරතුරු සහ බැංකුවේ අභ්‍යන්තර පාලන පද්ධතියේ නිරවද්‍යතාවය හඳුනාගත හැකි වන ආකාරයේ වාර්ෂික අධ්‍යක්ෂ මණ්ඩල යාන්ත්‍රණයක් බැංකුවේ පවතී.</p> <p>මූලික පියවර වශයෙන්, අභ්‍යන්තර විගණන අංශය මගින් මූල්‍ය නොවන කළමනාකරණ තොරතුරු පද්ධතීන් හඳුනාගනු ලැබ ඇත.</p> <p>අධ්‍යක්ෂ මණ්ඩලය මගින් ඉහත වාර්තා සමාලෝචනය කිරීමෙන් අනතුරුව ඔවුන් බැංකුවේ කළමනාකරණ තොරතුරු පද්ධතියෙහි නිරවද්‍යතාවය සහ ප්‍රමාණාත්මක බව සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බවතරවුරු කොට ඇත .</p> <p>තවද, අධ්‍යක්ෂ/ප්‍ර.වි.හි විසින් වාර්තාව අනුව අදාළ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමට කළමනාකාරීත්වය විසින් නිසි පියවර ගනිමින් සිටින බව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත දන්වනු ලැබ ඇත.</p>	අනුකූල වේ කෙසේවුවද බැංකුව ඉදිරි කාලයේදී මෙම ක්‍රියාවලිය සවිමත් කරනු ඇත
ඊ	ප්‍රධාන කළමනාකරණ කාර්යය මණ්ඩලය	2010 අංක 3 දරන බැංකුකරණ පනතෙහි නිර්ණනය අනුව සහ 2015.12.02. දින හිකුත් කරන ලද බැංකු අධීක්ෂණ අංශ මාර්ගෝපදේශ අංක 02/17/550/0002/003 හි නිර්වචනය කොට ඇති අයුරින්, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බැංකුවේ ප්‍රධාන කළමනාකරණ වෘත්තිකයින් වශයෙන් ප්‍ර.වි.හි, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් සහ සහකාර සාමාන්‍යාධිකාරීවරුන් නිර්වචනය කොට ඇත.	අනුකූල වේ

වගන්තිය	ප්‍රතිපත්තිය	අනුකූලතාවය සහ ක්‍රියාවට නැංවීම	අනුකූලය
C	ප්‍රධාන කළමනාකරණ කාර්යය මණ්ඩලයේ සහ අධ්‍යක්ෂවරුන්ගේ අධිකාරීත්ව ව්‍යාප්තිය සහ ප්‍රධාන වගකීම් නිර්වචනය	<p>ප්‍රධාන කළමනාකරණ කාර්යය මණ්ඩලය සහ අධ්‍යක්ෂවරුන් අතර අධිකාරීත්වය සහ වගකීම් සම්බන්ධ පැහැදිලි වෙන් කිරීමක් පවතී. අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් බැංකුවේ උපායමාර්ගික තීරණ ගැනීම කෙරෙහි වගකීම උසුලයි. ප්‍රධාන කළමනාකරණ කාර්යය මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ ක්‍රියාවේ යෙදවීම සහ මෙහෙයුම් සඳහා වගකිව යුතු වේ.</p> <p>තවද මහජන බැංකු පහත මගින් ප්‍ර.වි.හි ද ඇතුළුව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේ අධිකාරීත්ව ව්‍යාප්තිය සහ ප්‍රධාන වගකීම් නිර්වචනය කරනු ලැබ ඇත .</p> <p>ප්‍රධාන කළමනාකරණ කාර්යය මණ්ඩලයේ ප්‍රධාන වගකීම් සම්පූර්ණයෙන්ම මෙහෙයුම් මත පදනම් වන අතර ඒවා ඔවුන්ගේ කාර්ය විස්තරයන්හි විශේෂිතව දක්වා ඇත.</p> <p>ප්‍රධාන කළමනාකරණ කාර්යය මණ්ඩලයේ අධිකාරීත්වය පැවරුම් වගකීම් සීමා යටතේ දක්වා ඇත.</p>	අනුකූල වේ
C9	ප්‍රධාන කළමනාකරණ වෘත්තිකයින් විසින් බැංකුවේ කටයුතු අධීක්ෂණය	අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ප්‍රධාන කළමනාකරණ කාර්යය මණ්ඩලය විසින් බැංකුවේ කටයුතු අධීක්ෂණය යෝග්‍ය පරිදි සිදු කරනු ලැබ ඇත.	අනුකූල වේ
D	ස්වකීය පාලන ක්‍රියාකාරකම් වල ඵලදායීත්වය ඇගයීම	<p>1961 අංක 29 දරන මහජන බැංකු පනතෙහි 8 වැනි වගන්තියෙහි දැක්වෙන පරිදි අධ්‍යක්ෂවරුන් තෝරාගැනීම සහ පත්කිරීම අමාත්‍යවරයා විසින් සිදුකරනු ලබන අතර ඉන් දෙදෙනෙකු හමිකිරීම සම්ප්‍රදාය විෂය භාර අමාත්‍යවරයා විසින් සිදුකෙරේ.</p> <p>1961 අංක 29 දරන මහජන බැංකු පනතෙහි 11 වැනි වගන්තියෙහි අධ්‍යක්ෂ මණ්ඩලයේ බැඳියා පිළිගැනීම පිළිබඳව විස්තර කෙරේ. තවද අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2011 සැප්තැම්බර් මස අනුමත කරන ලද යහ ක්‍රියාකාරකම් සංග්‍රහයේ 2.13. ජී වගන්තිය මගින් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේ බැඳියා පිළිගැනීම සාකච්ඡාවට භාජනය කෙරේ.</p> <p>බැංකුව මගින් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේම පාලන ක්‍රියාකාරකම් ඇගයීමද ඇතුළත් ස්වයං ඇගයුම් ක්‍රියාවලිය අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා ක්‍රියාවට නංවනු ලැබ ඇත . තවද අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2011 සැප්තැම්බර් මස අනුමත කරන ලද යහ ක්‍රියාකාරකම් සංග්‍රහයේ 2.23. ජී වගන්තිය මගින් ස්වයං ඇගයුම් ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා කෙරේ.</p> <p>වසර 2018 සඳහා ස්වයං ඇගයුම් විකේන්ද්‍රීය කොට 2019 පළමු කාර්තුවේදී අධ්‍යක්ෂ මණ්ඩලය වෙත භාරදෙනු ලැබේ.</p>	අනුකූල වේ
E	ප්‍රධාන කළමනාකරණ වෘත්තිකයින් සඳහා අනුප්‍රාප්තික සැලසුම	ප්‍ර.වි.හි සහ ප්‍රධාන කළමනාකරණ කාර්යය මණ්ඩලය සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත අනුප්‍රාප්තික සැලසුමක් ක්‍රියාවේ යොදවා ඇත.	අනුකූල වේ කෙසේවුවද ප්‍රධාන කළමනාකරණ වෘත්තිකයින් සඳහා හිඟ අනුප්‍රාප්තික සැලසුම සැකසීම උදෙසා පවතින සැලසුම වාර්ෂිකව සංශෝධනය කෙරේ
F	ප්‍රධාන කළමනාකරණ කාර්යය මණ්ඩලය සමග නිරන්තර රැස්වීම්	ඔවුන්ගේ ක්‍රියාකාරී අංශයන් සම්බන්ධ කරුණු පැහැදිලි කිරීම සඳහා අවශ්‍ය අවස්ථාවන්හිදී අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ප්‍රධාන කළමනාකරණ කාර්යය මණ්ඩලය කැඳවනු ලැබේ.	අනුකූල වේ

ආයතනික යහපාලන වාර්තාව

වගන්තිය	ප්‍රතිපත්තිය	අනුකූලතාවය සහ ක්‍රියාවට නැංවීම	අනුකූලය
ඕ	නියාමන වටපිටාව සහ නියාමන අධිකාරිය සමග ඵලදායී සබඳතාවක් පවත්වාගෙන යාම	<p>අධ්‍යක්ෂවරුන් වශයෙන් පත්කරන ලද අවස්ථාවේදී, සමාගම් ලේකම්වරයා විසින් ඔවුන් වෙත සාංගමික පාලනය සම්බන්ධ යහ ක්‍රියාකාරකම් සංග්‍රහය සහ දැනට සේවයේ යෙදෙන අධ්‍යක්ෂවරුන් ආදී තොරතුරු ලබාදෙනු ලැබේ. අනුකූලතා හිලධාරී විසින් මසකට වරක් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත අනුකූලතා වාර්තාවක් භාර දෙනු ලැබේ.</p> <p>2017.09.30. දිනට ශ්‍රී.ලං.ම.බැ ව්‍යවස්ථාපිත පරීක්ෂණ වාර්තාව භාරදෙනු ලැබ ඇති අතර, අධ්‍යක්ෂ මණ්ඩලයේ කාලය සීමාකරන ලද ක්‍රියාකාරී සැලසුමක් සමගින්, ප්‍රමුඛතා පදනමක් වෙත සියළුම ගැටළු සම්බන්ධයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය අවධාරනය කලේය.</p> <p>ශ්‍රී.ලං.ම.බැ රැස්වීමේ වෙත ප්‍ර.වි.නි සහභාගී වීම මගින් ද තවදුරටත් නියාම අධිකාරිය සමග පවත්වන ලද සබඳතාවය තහවුරු වේ.</p>	අනුකූල වේ
ක	බාහිර විගණකවරුන් යොදා ගැනීම	<p>මහජන බැංකු පනතෙහි 34 වැනි වගන්තියෙන් දැක්වෙන පරිදි බැංකුවේ විගණකවරයා විගණකාධිපති වේ. සාංගමික පාලනය සම්බන්ධ යහ ක්‍රියාකාරකම් සංග්‍රහයේ 6.1 (2) වගන්තිය ප්‍රකාරව, අධ්‍යක්ෂ මණ්ඩල විගණන පනත මගින් බාහිර විගණකවරුන් පත්කිරීම සහ ඔවුන්ගේ කාර්යයන් අධීක්ෂණය සිදුකෙරේ.</p>	අනුකූල වේ
3 1 (ii)	සභාපති සහ ප්‍ර.වි.නි පත්කිරීම සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සහ වගකීම් අනුමත කිරීම	<p>1 මහජන බැංකු පනතෙහි 10 වැනි වගන්තියෙන් දැක්වෙන පරිදි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතුරින් අධ්‍යක්ෂ මණ්ඩල සභාපතිවරයා පත්කිරීම, අමාත්‍යවරයා විසින් සිදුකරනු ලැබේ.</p> <p>2015.02.06. දින සිට බලපැවැත්වෙන පරිදි ජ්‍යෙෂ්ඨ ප්‍රනාන්දු මහතා මහජන බැංකුවේ සභාපතිවරයා වශයෙන් පත්කෙරිණි. මේ සම්බන්ධව 2015.02.06. දිනැති ලිපියක් මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කරනු ලැබ ඇත. කෙසේවුවද, මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා විසින් 2018.11.09. දින සිට බලපැවැත්වෙන පරිදි සුචාතු කුරේ මහත්මිය සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක වශයෙන් නම් කෙරිණි.</p> <p>අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2011.06.01. දින සිට බලපැවැත්වෙන පරිදි වසන්ත කුමාර් මහතා ප්‍ර.වි.නි/සාමාන්‍යාධිකාරීවරයා වශයෙන් පත් කරන ලදී. බැංකුවේ සාංගමික පාලනය සම්බන්ධ යහ ක්‍රියාකාරකම් සංග්‍රහයෙහි වගන්ති 2.22 සහ 2.23 මගින් සභාපතිවරයාගේ බලතල සහ කාර්යභාරයන් පිළිබඳ නිර්වචනය කෙරේ.</p> <p>බැංකුවේ සාංගමික පාලනය සම්බන්ධ යහ ක්‍රියාකාරකම් සංග්‍රහයේ වගන්ති 3.9 උපලේඛණය සසඟ මගින් ප්‍ර.වි.නි/සාමාන්‍යාධිකාරීවරයාගේ කාර්යභාරයන්, රාජකාරී සහ වගකීම් පිළිබඳව නිර්වචනය කෙරේ.</p>	අනුකූල වේ
3(1) (iii)	විධිමත් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්	<p>2018 දී බැංකුව මගින් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් 12 ක් පවත්වන ලදී.</p> <p>2018 දී චක්‍රලේඛණ යෝජනා කිසිවක් සම්මත නොවීය.</p> <p>නිසි අධ්‍යක්ෂ මණ්ඩලයක් නොපැවතීම හේතුවෙන් 2018 ඔක්තෝබර් සහ නොවැම්බර් මාස වල කිසිදු අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් නොපැවැත්විණි. සාක්ෂි වශයෙන් සමාගම් ලේකම්වරයා විසින් සපයන ලද අධ්‍යක්ෂවරුන්ගේ පැමිණීම අප විසින් දැක ඇත.</p>	අනුකූල වේ
3.1.(iv)	අධ්‍යක්ෂවරුන් හට න්‍යාය පත්‍රය වෙත යෝජනා ඇතුළත් කිරීමේ කටයුතු සැලසීම	<p>සාමාන්‍ය අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සඳහා සියළුම අධ්‍යක්ෂවරුන් හට කරුණු සහ යෝජනා න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමේ අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත ලද ක්‍රියාපටිපාටියක් පවතී.</p>	අනුකූල වේ
3.1.(v)	රැස්වීම් පිළිබඳ දැනුම්දීම	<p>සාංගමික පාලනය සම්බන්ධ යහ ක්‍රියාකාරකම් සංග්‍රහයේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ලේකම්වරයාගේ කාර්යභාරයන් යටතේ ඇතුළත් වන විධිවිධානයක් නම්, අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය සහිතව ලේකම්වරයා විසින් එක් එක් වසර සඳහා විධිමත් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සම්බන්ධ දින දර්ශනයක් සැකසීම වගකීම වන බවයි.</p> <p>2018 දී පැවැත්වීමට නියමිත රැස්වීම් කාර්ය සටහන සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය එකඟත්වය පළ කොට ඇත.</p> <p>තවද, සාමාන්‍ය ක්‍රමය අනුව, සෑම අධ්‍යක්ෂවරයකු හටම විධිමත් රැස්වීම් වෙත සහභාගී වීමේ අවස්ථාන ලාබදෙමින් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත අවම වශයෙන් දින 7 කට පෙර දැනුම්දීමක් සිදු කෙරේ.</p>	අනුකූල වේ

වගන්තිය	ප්‍රතිපත්තිය	අනුකූලතාවය සහ ක්‍රියාවට නැංවීම	අනුකූලය
3.1 (vi)	අධ්‍යක්ෂවරුන්ගේ පැමිණීම	අධ්‍යක්ෂ මණ්ඩලපැමිණීමේ කාර්ය සටහනට අනුව, සියළුම අධ්‍යක්ෂවරුන් 2018 වසර තුළ පවත්වන ලද අවශ්‍ය රැස්වීම් සංඛ්‍යාවට සහභාගී වී ඇත.	අනුකූල වේ
3.1 (vii)	සමාගම් ලේකම්වරයා පත්කිරීම සහ වගකීම් පැවරීම	අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2010.08.08 දින සිට බලපැවැත්වෙන පරිදි අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්වරයා පත් කරන ලදී. අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්වරයා 1988 අංක 30 දරන බැංකුකරණ පනතෙහි 43 වැනි වගන්තියෙහි විධිවිධාන සපුරාලන්නා වූ හිතියුතයෙකි. ඔහුගේ කාර්ය විස්තරය අධ්‍යක්ෂ මණ්ඩලය සහ කොටස් හිමිකාර රැස්වීම් සඳහා ලේකම් කාර්යාල සේවාවන් සපයීම සහ ව්‍යවස්ථාව සහ වෙනත් රෙගුලාසි මගින් දක්වන ලද කාර්යයන් සිදුකිරීම යන අංශයන්ගෙන් සමන්විත වේ.	අනුකූල වේ
3.1 (viii)	සමාගම් ලේකම්වරයාගේ උපදෙස් සහ සේවාවන් වෙත අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රවේශය	සාංගමික පාලනය සම්බන්ධ යන ක්‍රියාකාරකම් සංග්‍රහයේ වගන්ති 2.25 හි මේ සම්බන්ධ විධිවිධානයක් පවතී. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2011.09.30 දින පැවති රැස්වීමේදී යන ක්‍රියාකාරකම් සංග්‍රහය අනුමත කරන ලදී .	අනුකූල වේ
3.1 (ix)	අධ්‍යක්ෂ මණ්ඩල වාර්තා පවත්වාගෙන යාම	අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද සාංගමික පාලනය සම්බන්ධ යන ක්‍රියාකාරකම් සංග්‍රහයේ (වෙළුම 1.2) අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ලේකම්වරයාගේ කාර්යභාරයන් යටතේ මේ සම්බන්ධ විධිවිධානයක් පවතී.	අනුකූල වේ
3.1 (x)	වාර්තා ප්‍රමාණවත් විස්තර සහිත වීම සහ නියාමන සහ අධීක්ෂණ අධිකාරීන් වෙත විමර්ශන ලේඛණ වශයෙන් සැලකිය හැකි වීම	දෙන ලද උපමානයන් ආවරනය කරමින් විස්තරාත්මක වාර්තා තැබෙන අතර, අධ්‍යක්ෂ මණ්ඩල වාර්තාවන් තුළ සාමාජිකයින්ගේ ඒක පුද්ගල අදහස්, අධ්‍යක්ෂ මණ්ඩලයේ අවසන් තීරණය වැනි කරුණු සහ ඔවුන් විසින් ප්‍රකාශ කෙරෙන දත්ත , වාර්තා සහ තීරණ වලට වළඹීමේදී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් විසින් භාවිත කරනු ලබන තොරතුරු ආදිය ඇතුළත් වේ.	අනුකූල වේ
3.1 (xi)	ස්වාධීන වෘත්තීය උපදෙස් ලබාගැනීම සම්බන්ධ අධ්‍යක්ෂවරුන්ගේ හැකියාව	යෝග්‍ය අවස්ථාවන්හිදී බැංකුවේ විශදුම මත, ස්වාධීන වෘත්තීය උපදෙස් ලබාගැනීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද ප්‍රතිපත්තියක් පවතී.	අනුකූල වේ
3.1 (xii)	බැඳියා පිළිගැනීම සම්බන්ධයෙන් කටයුතු කිරීම	1961 අංක 29 දරන මහජන බැංකු පනතෙහි වගන්ති 11 මගින් අධ්‍යක්ෂ මණ්ඩලයේ බැඳියා පිළිගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරේ. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද බැංකුවේ යන ක්‍රියාකාරකම් සංග්‍රහයේ වගන්ති 2.13 හිද මේ සම්බන්ධ විධිවිධානයක් පවතී.	අනුකූල වේ
3.1 (xiii)	අධ්‍යක්ෂ මණ්ඩල තීරණ සඳහා වෙන් කරන ලද කරුණු සම්බන්ධ හිල කාර්ය සටහන	අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද බැංකුවේ යන ක්‍රියාකාරකම් සංග්‍රහයේ අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රඥප්තියෙහි වගන්ති 2.28 හි අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා වෙන් කරන ලද බලතල පිළිබඳව නිර්වචනය කෙරේ.	අනුකූල වේ
3.1 (xiv)	දුර්වලතා ගැටළු පවතින මහ බැංකුව වෙත දැනුම්දීම	බැංකුව සිය වගකීම් ඉටුකිරීමට අපොහොසත් වන හෝ විය හැකි බවට හඳුනාගනු ලැබූ අවස්ථාවකදී, කිසිදු ක්‍රියාමාර්ගයක් හෝ තීරණයක් ගැනීමට පෙර, බැංකුවේ තත්ත්වය පිළිබඳව බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂවරයා වෙත දැන්වීමේ ක්‍රියාපටිපාටියක් බැංකුවෙහි පවතී. 2018 වසර තුළදී වැඩි අවස්ථාවක් උද්ගතව නැත.	අනුකූල වේ
3.1 (xv)	ප්‍රාග්ධන ප්‍රමාණවත්තාවය	මුදල් මණ්ඩලය විසින් ඉල්ලා සිටින ලද මට්ටම් දක්වා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බැංකුව වෙත ප්‍රාග්ධනය සපයනු ලැබ ඇත. අනුකූලතා නිලධාරී විසින් භාරදෙනු ලබන මාසික අනුකූලතා සහතිකය ඔස්සේ මේ සම්බන්ධ කටයුතු කොට ඇත.	අනුකූල වේ
3.1 (xvi)	වාර්ෂික වාර්තාව තුළ සාංගමික පාලන වාර්තාව ප්‍රකාශයට පත් කිරීම	මෙම නියෝගයෙහි වගන්ති 3 ප්‍රකාර අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිය සාංගමික පාලන වාර්තාව මෙම වාර්ෂික වාර්තාවේ පිටු අංක 49 සිට 70 දක්වා ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.	අනුකූල වේ
3.1 (xvii)	අධ්‍යක්ෂවරුන්ගේ ස්වයං ඇගයුම	අධ්‍යක්ෂවරුන් සඳහා වන ස්වයං ඇගයුම් සැලසුමක් බැංකුවෙහි පවතින අතර සමාගම් ලේකම්වරයා විසින් වාර්ෂිකව සියළුම අධ්‍යක්ෂවරුන් වෙතින් ඇගයුම් අයදුම්පත් ලබාගනී.	අනුකූල වේ

ආයතනික යහපාලන වාර්තාව

වගන්තිය	ප්‍රතිපත්තිය	අනුකූලතාවය සහ ක්‍රියාවට නැංවීම	අනුකූලය																					
3.(2)	අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතිය																							
3.(2) (i)	අධ්‍යක්ෂවරුන් සංඛ්‍යාව	2018.08.31. සිට 2018.11.08. දක්වා කාලසීමාව හැරුණු විට වසර 2018 තුළ අධ්‍යක්ෂ මණ්ඩලය අධ්‍යක්ෂවරුන් හතකට (7) නොඅඩු සංඛ්‍යාවකින් සමන්විත විය.	අනුකූල නොවේ																					
3.(2) (ii) (a) & (b)	අධ්‍යක්ෂවරයකුගේ සේවා කාලසීමාව	වසර 2018 තුළදී කිසිදු අධ්‍යක්ෂවරයකු වසර හවයක සේවා කාලය ඉක්මවා ගොස් නොමැත . විෂයභාර අමාත්‍යවරයා විසින් 2010 දී පළමු වරට පත්කරන ලද, ජෙනාන් පී අමරතුංග මහතා හැරුණු විට, සියළුම අධ්‍යක්ෂවරුන් 2015 දී විෂය භාර අමාත්‍යවරයා විසින් පත් කරන ලදී.	අනුකූල වේ																					
3.(2) (iii)	අධ්‍යක්ෂ මණ්ඩල සමතුලනය	මහජන බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයෙහි කිසිදු විධායක අධ්‍යක්ෂවරයකු නොමැත.	අනුකූල වේ																					
3.(2) (iv)	ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරු	වර්තමාන වසර තුළදී තියෝගයට අනුකූලවීම සඳහා ප්‍රමාණවත් ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරුන් සංඛ්‍යාවෙන් අධ්‍යක්ෂ මණ්ඩලය සමන්විත විය වී පිළිබඳ විස්තර පහත වගුවේ දැක්වේ :	අනුකූල වේ																					
		<table border="1"> <thead> <tr> <th>කාලපරිච්ඡේදය</th> <th>මුළු අධ්‍යක්ෂවරුන් සංඛ්‍යාව</th> <th>ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරුන් සංඛ්‍යාව</th> </tr> </thead> <tbody> <tr> <td>01.01.2018 - 11.07.2018</td> <td>7</td> <td>3</td> </tr> <tr> <td>12.07.2018 - 30.08.2018</td> <td>8</td> <td>4</td> </tr> <tr> <td>31.08.2018 - 23.10.2018</td> <td>6</td> <td>3</td> </tr> <tr> <td>24.10.2018 - 08.11.2018</td> <td>0</td> <td>0</td> </tr> <tr> <td>09.11.2018 - 23.11.2018</td> <td>7</td> <td>5</td> </tr> <tr> <td>24.11.2018 - 31.12.2018</td> <td>8</td> <td>5</td> </tr> </tbody> </table>	කාලපරිච්ඡේදය	මුළු අධ්‍යක්ෂවරුන් සංඛ්‍යාව	ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරුන් සංඛ්‍යාව	01.01.2018 - 11.07.2018	7	3	12.07.2018 - 30.08.2018	8	4	31.08.2018 - 23.10.2018	6	3	24.10.2018 - 08.11.2018	0	0	09.11.2018 - 23.11.2018	7	5	24.11.2018 - 31.12.2018	8	5	
කාලපරිච්ඡේදය	මුළු අධ්‍යක්ෂවරුන් සංඛ්‍යාව	ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරුන් සංඛ්‍යාව																						
01.01.2018 - 11.07.2018	7	3																						
12.07.2018 - 30.08.2018	8	4																						
31.08.2018 - 23.10.2018	6	3																						
24.10.2018 - 08.11.2018	0	0																						
09.11.2018 - 23.11.2018	7	5																						
24.11.2018 - 31.12.2018	8	5																						
3.(2) (v)	විකල්ප අධ්‍යක්ෂවරුන්	මහජන බැංකු පනතෙහි විකල්ප අධ්‍යක්ෂවරුන් පත්කිරීම සඳහා ප්‍රතිපාදන නොමැති අතර වඩදු තත්ත්වයක් උද්ගත නොවීය.	අදාළ නොවේ																					
3.(2) (vi)	විධායක නොවන අධ්‍යක්ෂවරුන් සඳහා උපමානය	1961 අංක 29 දරන මහජන බැංකු පනතෙහි වගන්ති 8 යටතේ විෂයභාර අමාත්‍යවරයා විසින් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පත්කිරීම් සිදුකෙරේ.	අනුකූල වේ																					
3.(2) (vii)	ගණපූර්ණයෙන් හරි අඩකට වඩා විධායක නොවන අධ්‍යක්ෂවරුන්ගෙන් සමන්විත වීම	බැංකුවේ සියළුම අධ්‍යක්ෂවරුන් විධායක නොවන අතර බැංකුවේ යහ ක්‍රියාකාරකම් සංග්‍රහය අනුව අධ්‍යක්ෂ මණ්ඩලයේ ව්‍යවස්ථාපිත ගනපූර්ණය පහකි. 2018 සඳහා සමාගම් ලේකම්වරයා විසින් භාරදෙන ලද පැමිණීමේ වර්තා වලට අනුව, සියළුම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වලදී අවශ්‍ය ගණපූර්ණයට අනුකූලතාවය දක්වා ඇති බව පැහැදිලි වේ.	අනුකූල වේ																					
3.(2) (viii)	ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරුන් හඳුනාගෙන අධ්‍යක්ෂවරුන්ගේ කාණ්ඩයන් වාර්ෂික වාර්තාවේ හෙළිදරව් කරන්න	සභාපති, විධායක අධ්‍යක්ෂවරුන්, විධායක නොවන අධ්‍යක්ෂවරුන් සහ ස්වාධීන විධායක අධ්‍යක්ෂවරුන්ගේ නම් ඇතුළුව, අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතිය, 2018 වාර්ෂික වාර්තාවේ පිටු අංක 51 හි හෙළිදරව් කොට ඇත.	අනුකූල වේ																					
3.(2) (ix)	අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පත්කිරීම් සම්බන්ධ හිල හා විනිවිදභාවයෙන් යුතු ක්‍රියාපටිපාටිය	1961 අංක 29 දරන මහජන බැංකු පනතෙහි වගන්ති 8 යටතේ විෂයභාර අමාත්‍යවරයා විසින් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පත්කිරීම් සිදුකෙරේ. 1961 අංක 29 දරන මහජන බැංකු පනතෙහි වගන්ති 8 (1) සහ 8 (5) යටතේ මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා විසින් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත සාමාජිකයින් තත් දෙනෙකු පත්කිරීම 2018.12.04. දින අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සාක්ෂි වශයෙන් සටහන් කරනු ලැබ ඇත.	අනුකූල වේ																					
3.(2) (x)	තාවකාලික පුරප්පාඩු සපුරාලමින් අධ්‍යක්ෂවරුන් යළි පත්කිරීම	විෂය භාර අමාත්‍යවරයා විසින් අධ්‍යක්ෂවරුන් පත්කරනු ලබන බැවින් විවේචිත තත්ත්වයක් උද්ගත නොවීය.	අදාළ නොවේ																					

වගන්තිය	ප්‍රතිපත්තිය	අනුකූලතාවය සහ ක්‍රියාවට නැංවීම	අනුකූලය
3.(2) (xi)	අධ්‍යක්ෂවරයකු ඉවත් කිරීම හෝ ඉල්ලා අස්වීම පිළිබඳ හේතු දැන්වීම	මහජන බැංකු පනතෙහි වගන්ති 8 හි විධිවිධාන අනුව, විෂය භාර අමාත්‍යවරයා වෙත ලිපියක් භාරදීමෙන් ඉල්ලා අස්වීම සිදුකිරීමට අධ්‍යක්ෂවරයකුට හැකි වේ. තවද, අමාත්‍යවරයා හට ගැසට් හිවේදනයක් හිකුත් කරමින් අධ්‍යක්ෂවරයකු ඉවත් කිරීමේ හැකියාවද පවතී. අධ්‍යක්ෂවරයන්ගේ ඉල්ලා අස්වීම සහ වියට හේතු හිසි පරිදි ශ්‍රී.ලං.ම.බැ.වෙත දැන්විය යුතු වේ. වර්ෂය ඇතුළත අධ්‍යක්ෂවරයන් 8 දෙනෙකු ඉල්ලා අස්වී ඇත.	අනුකූල වේ
3.(2) (xii)	කිසියම් බැංකුවක අධ්‍යක්ෂවරයන් හෝ සේවකයින් තවත් බැංකුවක අධ්‍යක්ෂවරයකු බවට පත්වීමේ තහනම	ශ්‍රී.ලං.ම.බැ.වෙතින් වාර්ෂිකව ලබාගෙන භාරදෙනු ලබන ප්‍රකාශය (වගන්ති 4.1) මත පදනම්ව, කිසියම් බැංකුවක අධ්‍යක්ෂවරයකු තවත් බැංකුවක අධ්‍යක්ෂවරයකු වශයෙන් පත්කිරීම, හෝරාපත් කරගැනීම හෝ නම්කිරීම සිදුවීදැයි හඳුනාගැනීම සඳහා වන ක්‍රියාවලියක් බැංකුවේ පවතී. තවද, මහජන බැංකුවේ යන භාවිත සංග්‍රහයෙහි වගන්ති 2.1 හි ද මේ සම්බන්ධ විධිවිධානයක් පවතී.	අනුකූල වේ
3.(3)	අධ්‍යක්ෂවරයන්ගේ හැකියාව හා යෝග්‍යතාවය ඇගයීමේ නිර්ණායකය		
3.(3) (i)	අධ්‍යක්ෂවරයකුගේ වයස අවුරුදු 70 නොඉක්මවිය යුතු වේ.	වසර 2018 තුළදී කිසිදු අධ්‍යක්ෂවරයකු වයස අවුරුදු 70 ට ළඟා නොවීය.	අනුකූල වේ
3.(3) (ii)	අධ්‍යක්ෂවරයන්, සමාගම් 20 කට වැඩි සංඛ්‍යාවක සහ විශේෂිත ව්‍යාපාර ආයතන වශයෙන් වර්ගීකරණය වන සමාගම් 10 කට වැඩි සංඛ්‍යාවක අධ්‍යක්ෂවරයන් වශයෙන් කටයුතු නොකළ යුතු වේ.	වසර තුළදී කිසිදු අධ්‍යක්ෂවරයකු, පරිපාලිතයන් සහ ආශ්‍රිත සමාගම්ද ඇතුළුව, සමාගම්/ආයතන 20 කට වැඩි සංඛ්‍යාවක අධ්‍යක්ෂවරයකු නොවීය.	අනුකූල වේ
3.(4)	අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බලය පවරන ලද කළමනාකරණ ක්‍රියාකාරකම්		
3.(4) (i)	බලය පැවරීම අවබෝධතා සහ අධ්‍යයන පැවරුම් කටයුතු	මහජන බැංකු පනතෙහි වගන්ති 32 ප්‍රකාර සිය බලතල බැංකුවේ ඕනෑම නිලධාරියකු වෙත පැවරීමේ සහ අවස්ථානුකූලව විය පාර්ශ්වීය වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමේ බලතල අධ්‍යක්ෂ මණ්ඩලය සතු වේ.	අනුකූල වේ
3.(4) (ii)	බලය පැවරීමේ ප්‍රමාණය අධ්‍යක්ෂ මණ්ඩලයේ ක්‍රියාකාරීත්වයට බාධාවක් නොවිය යුතු වේ.		අනුකූල වේ
3.(4) (iii)	බැංකුවේ මෙහෙයුම් සමග අදාළත්වය තහවුරු කිරීම සඳහා බලය පැවරීමේ කටයුතු සමාලෝචනය	මෙය කලින් කලට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිදුකරනු ලැබේ. 2016.11.28. දින පැවති රැස්වීමකදී අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සංශෝධිත ණය අධිකාරීත්ව සීමාවන් අනුමත කරන ලදී.	අනුකූල වේ
3.(5)	සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා		
3.(5) (i)	කාර්යභාරයන් වෙන් කිරීම	සභාපතිවරයාගේ සහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ කාර්යභාරයන් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත්කරන ලද පුද්ගලයින් දෙදෙනෙකු විසින් දරනු ලැබේ.	අනුකූල වේ
3.(5) (ii)	පැවරීමේ ප්‍රමාණය අධ්‍යක්ෂ මණ්ඩලයේ ක්‍රියාකාරීත්වයට බාධාවක් නොවිය යුතු වේ.	සභාපතිවරයා වන, හේමසිරි ප්‍රනාන්දු මහතා විධායක නොවන අධ්‍යක්ෂවරයකු වුවද, ඔහු බැංකුවේ තවත් අධ්‍යක්ෂවරයකු සමගින් පරිපාලිතයක සභාපති ධූරය දරන බැවින් ස්වාධීන වශයෙන් නොසැළකේ. විමහිසා, අධ්‍යක්ෂ මණ්ඩලය මගින් 2018.04.24. දින සිට බලපැවැත්වෙන පරිදි ආචාරය අමින්ද පෙරේරා ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරයා වශයෙන් පත්කරන ලදී මෙයට සාක්ෂි වශයෙන් 2018.04.28. දිනැති අධ්‍යක්ෂ මණ්ඩල වාර්තා අංක 13.2 අප විසින් දැක ඇත . තවද, අධ්‍යක්ෂ මණ්ඩලය මගින්, ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරයක වන සුපාතා කුරේ මහත්මිය 2018.11.09. සිට බලපැවැත්වෙන පරිදි බැංකුවේ සභාපතිනිය වශයෙන් පත් කරන ලදී .	අනුකූල වේ
3. (5) (iii)	සභාපති සහ ප්‍ර.වි.හි ගේ අනන්‍යතාවය සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සමග ඇති සබඳතාවක් අනාවරණය කිරීම	මේ සම්බන්ධයෙන් ක්‍රියාවලියක් බැංකුවේ පවතී. 2018 වසර සඳහා සාක්ෂි වශයෙන් සමාගම් ලේකම්වරයාගෙන් ලබාගත් ප්‍රකාශයට අනුව, සභාපති සහ ප්‍ර.වි.හි සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර කිසිදු මූල්‍යමය, ව්‍යාපාරික, පවුලේ හෝ වෙනත් වැදගත්/අදාළ සබඳතාවයක් නොමැත.	අනුකූල වේ

ආයතනික යහපාලන වාර්තාව

වගන්තිය	ප්‍රතිපත්තිය	අනුකූලතාවය සහ ක්‍රියාවට නැංවීම	අනුකූලය
3. (5) (iv)	සභාපතිවරයා විසින් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත නායකත්වය සැපයීම	මෙම අවශ්‍යතාවය කෙරෙහි අනුකූල වන අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා වන ස්වයං ඇගයුම් සැලසුමක් අධ්‍යක්ෂ මණ්ඩලය සතු වේ.	අනුකූල වේ
3. (5) (v)	න්‍යාය පත්‍රය පිළිබඳ වගකීම සභාපතිවරයා දරන නමුත් සමාගම් ලේකම්වරයා වෙත පැවරිය හැකි වේ	සභාපතිවරයා සමග සාකච්ඡා කොට අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්වරයා විසින් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සඳහා න්‍යාය පත්‍රය සකසනු ලැබේ.	අනුකූල වේ
3. (5) (vi)	අධ්‍යක්ෂවරුන් හිසි පරිදි දැනුවත් කොට ප්‍රමාණවත් තොරතුරු සපයා ඇති බවට තහවුරු කිරීම	අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වල මතු වන කරුණු සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරුන් හිසි පරිදි දැනුවත් කොට ඇති බවට සභාපතිවරයා තහවුරු කරයි. කියවා බැලීමට ප්‍රමාණවත් කාලයක් ලබාදෙමින් අධ්‍යක්ෂවරුන් වෙත න්‍යාය පත්‍රය සහ අදාළ පත්‍රිකා ලබාදෙනු ලැබේ. පසුගිය මස අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ වර්තා අධ්‍යක්ෂවරුන් අතර බෙදාහැර, වලංගු කිරීම/අනුමැතිය සඳහා ඉන්පසු චලිත රැස්වීමේදී සහාගත කෙරේ.	අනුකූල වේ
3. (5) (vii)	සියළුම අධ්‍යක්ෂවරුන්ගේ ක්‍රියාකාරී සහකාරීත්වය සහ බැංකුවේ අභිමතයන් කෙරෙහි පෙරමුණ ගෙන කටයුතු කිරීම දිරිමත් කිරීම	මෙම අවශ්‍යතාවය කෙරෙහි අනුකූල වන අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා වන ස්වයං ඇගයුම් සැලසුමක් අධ්‍යක්ෂ මණ්ඩලය සතු වේ.	අනුකූල වේ
3. (5) (viii)	සියළුම විධායක නොවන අධ්‍යක්ෂවරුන්ගේ ක්‍රියාකාරී සහකාරීත්වය සහ විධායක නොවන සහ විධායක අධ්‍යක්ෂවරුන් අතර සබඳතා දිරිමත් කිරීම	ස්වයං ඇගයුම් ක්‍රියාවලිය මගින් විධායක නොවන අධ්‍යක්ෂවරුන්ගේ දායකත්වය ආවරනය කෙරේ.	අනුකූල වේ
3. (5) (ix)	ප්‍රධාන කළමනාකරණ වෘත්තිකයින් සහ විධායක වගකීම් සෘජු අධීක්ෂණයෙන් වැළකීම	සභාපතිවරයා ප්‍රධාන කළමනාකරණ වෘත්තිකයින් සහ විධායක රාජකාරී සම්බන්ධයෙන් අධීක්ෂණය සඳහා සෘජුව සහකාරී නොවේ.	අනුකූල වේ
3. (5) (x)	කොටස් හිමිකරුවන් සමග ඵලදායී අදහස් හුවමාරුව තහවුරු කිරීම	බැංකුවේ ප්‍රධාන කොටස් හිමිකරු වන ශ්‍රී ලංකා රජය සමග අධ්‍යක්ෂ මණ්ඩලය ඵලදායී අදහස් හුවමාරුවක නිරත වේ.	අනුකූල වේ
3. (5) (xi)	පු.වි.හි දෛනික මෙහෙයුම් සම්බන්ධ ප්‍රමුඛ විධායක වශයෙන් කටයුතු කරයි	පු.වි.හි ගේ ක්‍රියාකාරකම් සහ වගකීම අනුව, ඔහු බැංකුවේ මෙහෙයුම් සහ ව්‍යාපාර කටයුතු වල දෛනික කළමනාකරණය භාර ප්‍රමුඛ විධායක නිලධාරියා වේ.	අනුකූල වේ

වගන්තිය	ප්‍රතිපත්තිය	අනුකූලතාවය සහ ක්‍රියාවට නැංවීම	අනුකූලය
අධ්‍යක්ෂ මණ්ඩලය පත්කල කමිටු			
3 (6)(i)	අධ්‍යක්ෂ මණ්ඩල කමිටු ස්ථාපනය, ඔවුන්ගේ ක්‍රියාකාරකම් සහ වාර්තාකරණය	<p>බැංකුව මගින් අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව, අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාර්ශ්‍රමික කමිටුව, අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටුව සහ අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව හමින් කමිටු හතරක් පිහිටුවා ඇත. ශ්‍රී.ලං.ම.බැ හි යෝග්‍ය අවම අවශ්‍යතා අනුව පිහිටුවන ලද ඉහත කමිටු වලට අමතරව බැංකුව මගින් අධ්‍යක්ෂ මණ්ඩල විධායක ණය කමිටුව , අධ්‍යක්ෂ මණ්ඩල ආයෝජන බැංකුකරණ කමිටුව , අධ්‍යක්ෂ මණ්ඩල තොරතුරු තාක්ෂණ කමිටුව සහ අධ්‍යක්ෂ මණ්ඩල උපායමාර්ගික සැලසුම් සමාලෝචන කමිටුව හමින් අනු කමිටු හතරක්ද පිහිටුවා ඇත.</p> <p>මෙම කමිටු වාර්තා අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාලෝචනය සඳහා අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී සභාගත කෙරේ 2018 වාර්ෂික වාර්තාව වෙත එක් එක් අනුකමිටු වාර්තා ඇතුළත් වන අතර , ප්‍රධාන කමිටු වල වාර්තාවන්ට අදාළ පිටු අංක පහත දැක්වා ඇත.</p> <p>අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව පිටු අංක 71, අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාර්ශ්‍රමික කමිටුව පිටු අංක 72, අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටුව පිටු අංක 73 , අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව පිටු අංක 72 , අධ්‍යක්ෂ මණ්ඩල තොරතුරු තාක්ෂණ කමිටුව පිටු අංක 74 , අධ්‍යක්ෂ මණ්ඩල විධායක ණය කමිටුව පිටු අංක 73, අධ්‍යක්ෂ මණ්ඩල ආයෝජන බැංකුකරණ කමිටුව පිටු අංක 73 සහ අධ්‍යක්ෂ මණ්ඩල උපායමාර්ගික සැලසුම් සමාලෝචන කමිටුව පිටු අංක 74.</p>	අනුකූල වේ
3 (6) (ii) විගණන කමිටුව			
අ.	කමිටුවේ සභාපතිවරයා විධායක නොවන අධ්‍යක්ෂවරයකු වීම	අධ්‍යක්ෂ මණ්ඩලය මගින් ස්වාධීන නොවන, විධායක නොවන, අධ්‍යක්ෂ ජෙනරාල් පී අමරතුංග මහතා කමිටුවේ සභාපතිවරයා වශයෙන් පත් කරන ලදී.	අදාළ නොවේ
	සුදුසුකම් සහ ආශ්‍රිත අත්දැකීම් සහිත වීම	ගිණුම්කරණ හා විගණන ක්ෂේත්‍රයේ වසර 35 කට අධික අත්දැකීම් සහිත ජෙනරාල් පී අමරතුංග මහතා, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමයෙහි සහ එක්සත් රාජධානියේ කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ සංගමයෙහි ආශ්‍රිත සාමාජිකයෙකි.	අනුකූල වේ
ආ.	කමිටුව සම්පූර්ණයෙන්ම විධායක නොවන අධ්‍යක්ෂවරුන්ගෙන් සමන්විත වීම	<p>කමිටුවේ සෙසු සාමාජිකයින් විධායක නොවන අධ්‍යක්ෂවරුන් වේ ඔවුන් නම් ජී.ඩී.සී ඒකනායක මිය සහ එච්. එච් ජමාල්ඞීන් යන මහත්වරුන්ය.</p> <p>අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුකමිටු ප්‍රතිසංස්කරණයක් කිරීමත් සමග කේ.ඩී.එන් රංජිත් අශෝක සහ දම්තා රාමනායක යන මහත්ම මහත්මීන් 2018.12.04. දින විගණන කමිටුව වෙත පත් කෙරිණි.</p>	අනුකූල වේ

ආයතනික යහපාලන වාර්තාව

වගන්තිය	ප්‍රතිපත්තිය	අනුකූලතාවය සහ ක්‍රියාවට නැංවීම	අනුකූලය
අ.	විගණන කමිටු කාර්යයන්	<p>කමිටුව මගින් 2018.12.31 දින අවසන් වූ වසර සඳහා බාහිර විගණකවරුන් වශයෙන් අරන්ස්ට් අරන්ඩ් යංග් නැවත පත්කිරීම සම්බන්ධ විගණකාධිපතිවරයා විසින් දැක්වන ලද 2018.06.06. දිනැති අනුරූපතාව සලකා බලනු ලැබ ඇත.</p> <p>කමිටුව මගින්, ශ්‍රී.ලං.ම.බැ ව්‍යවහාරික පරීක්ෂණ වාර්තාවෙහි මතු කොට ඇති ගැටළු සහ බැංකුව ඒවා නිරාකරණය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගයන් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.</p> <p>වසර 2018 සඳහා විගණන කටයුතු කිරීමට විගණකාධිපතිවරයා විසින් අරන්ස්ට් අරන්ඩ් යංග් පත් කරන ලදී . 2018 වසර තුළදී විගණකගේ කිසිදු ඉල්ලා අස්වීමක් හෝ සේවයෙන් ඉවත් කිරීමක් සිදු නොවීය. විගණන සහකරු පස් වසරක් ඉක්මවා නොමැති (2017 දී පත් කරන ලදී) අතර, වසර තුනක් ඉකුත් වීමට පෙර එකී විගණන සහකරු විගණනය සඳහා නැවත සහභාගී කර නොගැනේ. බාහිර විගණන ගාස්තුව විගණකාධිපතිවරයා විසින් තීරණය කරන ලද අතර කමිටුව ඒ සඳහා අනුමැතිය ලබාදුණි.</p>	අනුකූල වේ
අ.	බාහිර විගණකගේ ස්වාධීනත්වය, විෂය මුලිකත්වය සහ විගණන ක්‍රියාවලියෙහි වලදායීතාව සමාලෝචනය සහ අධීක්ෂණය	ඔවුන්ගේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් නියෝජනයන් ලබාගැනීමෙන් සහ විගණනය ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුව සිදුකරනු ලබන බවට තහවුරු කරගැනීමෙන් අනතුරුව, වසර 2018 සඳහා විගණන කටයුතු කිරීමට විගණකාධිපතිවරයා විසින් බාහිර විගණකවරුන් වශයෙන් අරන්ස්ට් අරන්ඩ් යංග් පත් කරන ලදී . විගණකාධිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් පත්කිරීමේ ලිපියක් නිකුත් කොට ඇත.	අනුකූල වේ
ඉ.	බාහිර විගණකවරයකු විසින් විගණන නොවන සේවා සැපයීම	බැංකුවේ විගණකවරයා විගණකාධිපතිවරයා වන බැවින් මෙය අදාළ නොවේ.	අදාළ නොවේ
ඊ.	විගණනයේ විෂයපථය නිර්ණය කිරීම	විගණනය ඇරඹීමට පෙරතුව, ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව බාහිර විගණකවරුන් සමග විගණනයේ ස්වභාවය සහ විෂයපථය සමාලෝචනය කිරීමට විගණන කමිටුවට සිදුවේ.	අනුකූල නොවේ කමිටුව මගින් විගණනය ඉදිරියට යන අතරතුර බාහිර විගණකවරුන් සමග විගණනයේ ස්වභාවය සහ විෂයපථය පිළිබඳ අවසන් තීරණයකට එළඹෙනු ඇත.
උ.	බැංකුවේ මූල්‍ය තොරතුරු සමාලෝචනය	<p>ප්‍රධාන මූල්‍ය නිලධාරී විසින්, තෙළදරව් කිරීම උදෙසා පිළියෙල කරන ලද විගණනය කරන ලද කාර්තුමය හා වාර්ෂික මූල්‍ය වාර්තා කමිටුව වෙත ඉදිරිපත් කළ විට, බැංකුවේ මූල්‍ය තොරතුරු සමාලෝචනය කිරීමේ ක්‍රියාවලියක් කමිටුව සතුව ඇත.</p> <p>ප්‍රධාන මූල්‍ය නිලධාරී විසින් 2018.03.31. දින අවසන් වූ කාර්තුව සඳහා කාර්තුමය මූල්‍ය ප්‍රකාශ සහ ප්‍රධාන මූල්‍ය අනුපාතයන් ඉදිරිපත් කරන ලද අතර, කමිටුව මගින් ඒවා අධ්‍යක්ෂ මණ්ඩලය වෙත භාරදීම සඳහා නිර්දේශ කෙරිණි.</p> <p>කමිටුව මගින් 2018 වසර අවසානය සඳහා බැංකුවේ වාර්ෂික මූල්‍ය ප්‍රකාශයන් සමාලෝචනය කොට නිර්දේශ කරන ලදී.</p>	අනුකූල වේ

වගන්තිය	ප්‍රතිපත්තිය	අනුකූලතාවය සහ ක්‍රියාවට නැංවීම	අනුකූලය
උ9.	අතුරු සහ අවසන් විගණනයන් සම්බන්ධයෙන් බාහිර විගණක සමග සාකච්ඡා කිරීම	විගණකාධිපතිවරයාගේ නියෝජිතවරයා බැංකුවේ නේවාසිකව කටයුතු කිරීම හේතුවෙන් කමිටුව නිරන්තරයෙන් ඇය හමුවන අතර, ඇය අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු රැස්වීම් වල ආරාධිත නියෝජිතවරයක වේ.	අනුකූල වේ
ඵ.	කළමනාකරණ ලිපිය සහ බැංකුවේ ප්‍රතිවාරය සමාලෝචනය	2017.12.31. දිනෙන් අවසන් වූ වසර සඳහා බාහිර විගණකගේ දීර්ඝ කරන ලද කළමනාකරණ ලිපිය සහ ඒ සඳහා වන කළමනාකාරීත්වයේ ප්‍රතිවාරයන් සමාලෝචනය කිරීමට අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවට සිදුවේ.	අනුකූල නොවේ කමිටුව මගින් විගණනය ඉදිරියට යන අතරතුර බාහිර විගණකවරුන් සමග විගණනයේ ස්වභාවය සහ විෂයපථය පිළිබඳ අවසන් තීරණයකට එළඹෙනු ඇත .
ඵ.	අභ්‍යන්තර විගණන කාර්යය සමාලෝචනය	කමිටුව මගින් අභ්‍යන්තර විගණන අංශයේ විෂය පථය, කාර්යය සහ කාර්ය මණ්ඩල ප්‍රබලත්වය සාකච්ඡාවට භාජනය කෙරුණි. ප්‍රධාන අභ්‍යන්තර විගණක විසින් 2018 විගණන සැලසුම විගණන කමිටුව වෙත ඉදිරිපත් කෙරුණි. කමිටුව විසින් අභ්‍යන්තර විගණනයේ විෂය පථය සහ ආවරනය වන ශාඛා සංඛ්‍යාව පිළිබඳව සාකච්ඡා කොට එය අනුමත කරන ලදී . වසර 2017 සඳහා වන අභ්‍යන්තර ප්‍රධාන විගණකගේ කාර්යසාධන ඇගයුම කමිටු රැස්වීමේදී සහාගත කෙරුණු අතර කමිටුව මගින් අභ්‍යන්තර විගණන ප්‍රධානී ගේ කාර්යාධනය පිළිබඳ සමාලෝචනය කොට ඔහු විසින් අභ්‍යන්තර විගණන සහකාර සාමාන්‍යාධිකාරීවරයා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අදහස් වෙත විකල්පව පළ කෙරිණි. 2018 වසර තුළදී , අභ්‍යන්තර විගණන කාර්යයන් වලට අදාළව ප්‍රධානි, ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ බාහිර සේවා සම්පාදකයින් පත්කිරීම හෝ සේවය අවසන් කිරීම සිදුනොවුණි. 2018 වසර තුළ ඉල්ලා අස්වීම් සිදුනොවූ අතර අභ්‍යන්තර විගණන අංශ ප්‍රධානියා අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව වෙත පෘථු වාර්තා කරයි. එමනිසා, කාර්යයන් ස්වාධීන වන අතර, අපක්ෂපාති සහ වෘත්තීයමය තත්ත්වයෙන් විගණනයන් සිදුකෙරේ.	අනුකූල වේ
ඹ.	අභ්‍යන්තර විමර්ශන	2018 වසර තුළදී විචද්‍ර සිදුවීමක් වාර්තා නොවීය.	අනුකූල වේ
ඹ.	විගණන කමිටු රැස්වීම් වෙත සහභාගිවන්නන්	මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ කිසිදු විධායක අධ්‍යක්ෂවරයකු නොමැති බැවින් මෙය අදාළ නොවේ.	අනුකූල වේ
ක.	ප්‍රකාශිත අධිකාරීබලය, සම්පත් සහ තොරතුරු සඳහා ප්‍රවේශය	අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කළ ආයතනික පාලනය සම්බන්ධ යන ක්‍රියාකාරකම් සංග්‍රහයේ 6.1 (ඇ) වගන්තිය මගින් අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව අයිතීන් පිළිබඳව සාකච්ඡා කෙරෙන අතර කමිටුව විචද්‍ර අධිකාරීත්වයකින් සමන්විත වන බවටද තහවුරු කෙරේ. කමිටුව මගින් විගණන කමිටුවෙහි ප්‍රඥප්තිය සමාලෝචනය කොට එය අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය සඳහා නිර්දේශ කෙරිණි.	අනුකූල වේ
ඛ.	නිතිපතා පැවැත්වෙන රැස්වීම්	අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව මගින් 2018 වසර සඳහා රැස්වීම් හතරක් පවත්වනු ලැබ ඇති අතර ඒවායේ වාර්තා සමාගම් ලේකම්වරයා විසින් පවත්වා ගෙන යනු ලබයි.	අනුකූල වේ
ග.	වාර්ෂික වාර්තාවේ අනාවරණය කිරීම	2018 වාර්ෂික වාර්තාවේ පිටු අංක 71 හි අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව හෙළිදරව් කොට ඇති අතර, කමිටුවෙහි කාර්යය පිළිබඳ විස්තර, රැස්වීම් සංඛ්‍යාව සහ අදාළ රැස්වීම් සඳහා එක් එක් සාමාජිකයාගේ පැමිණීම ආදී තොරතුරු පිටු අංක 51 හි අනාවරණය කොට ඇත.	අනුකූල වේ
ඝ.	රැස්වීම් කාර්යය සටහන් පවත්වාගෙන යාම	අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවෙහි ලේකම්වරයා වශයෙන් සමාගම් ලේකම්වරයා පත්කර ඇති අතර ඔහු විසින් රැස්වීම් වාර්තා තබනු ලැබේ.	අනුකූල වේ
ඞ.	කල්තබා අන්තරාය හැඟවීමේ ප්‍රතිපත්තිය සහ බාහිර විගණක සමග සබඳතාවය	2013 දී ස්ථාපනය කරන ලද කල්තබා අන්තරාය හැඟවීමේ ප්‍රතිපත්තිය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද අතර 2017.07.03. දින විගණන කමිටුවේදී එය නැවත සමාලෝචනයට ලක් කර ඇත.	අනුකූල වේ

ආයතනික යහපාලන වාර්තාව

වගන්තිය	ප්‍රතිපත්තිය	අනුකූලතාවය සහ ක්‍රියාවට නැංවීම	අනුකූලය
මානව සම්පත් හා පාර්ශ්‍රමික කමිටුව			
3 (6) (iii) (අ)	බැංකුවේ අධ්‍යක්ෂවරුන්, ප්‍ර.වි.හි/සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන කළමනාකරණ කාර්යය මණ්ඩලය අදාළ පාර්ශ්‍රමික GRI 102-35,102-36	මුදල් අමතකාංගය මගින් සකසන ලද උපදෙස් මත අධ්‍යක්ෂවරුන්ගේ පාර්ශ්‍රමික තීරණය කෙරේ. ප්‍ර.වි.හි/සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන කළමනාකරණ කාර්යය මණ්ඩලයට අදාළ පාර්ශ්‍රමික (වැටුප්, දීමනා සහ වෙනත් මූල්‍ය ගෙවීම්) තීරණය කිරීම සඳහා කමිටුව මගින් වන්දි/පාර්ශ්‍රමික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නංවනු ලැබ ඇත.	අනුකූල වේ
(ආ)	අධ්‍යක්ෂවරුන්, ප්‍ර.වි.හි/සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන කළමනාකරණ කාර්යය මණ්ඩලයට අදාළ ඉලක්ක සැකසීම	ප්‍ර.වි.හි/සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන කළමනාකරණ වෘත්තිකයින්ට අදාළ ඉලක්ක සම්බන්ධයෙන්, 2016 - 2020 ක්‍රමෝපායික සැලසුම මත පදනම්ව, 2018 ක්‍රියාකාරී සැලසුමක් ඔසසේ කටයුතු කොට ඇත. කෙසේවුවද ප්‍ර.වි.හි/සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන කළමනාකරණ වෘත්තිකයින්ට (හියෝජ්‍ය හා සහකාර සාමාන්‍යාධිකාරීවරුන්) අදාළ ඉලක්ක ස්ථාපනය කොට මානව සම්පත් හා පාර්ශ්‍රමික කමිටුව ඔස්සේ භාරදිය යුතු වේ.	අනුකූල වේ. කෙසේ වුවද මෙම ක්‍රියාවලිය සවිමත් කොට ඉදිරියේදී ප්‍ර.වි.හි සහ ප්‍රධාන කළමනාකරණ කාර්යය මණ්ඩලය (හියෝජ්‍ය හා සහකාර සාමාන්‍යාධිකාරීවරුන්) අදාළ ඉලක්ක මානව සම්පත් හා පාර්ශ්‍රමික කමිටුව ඔස්සේ භාරදෙනු ඇත
(ඇ)	ප්‍ර.වි.හි සහ ප්‍රධාන කළමනාකරණ කාර්යය මණ්ඩල කාර්යසාධනය තක්සේරු කිරීම	ප්‍ර.වි.හි සහ ප්‍රධාන කළමනාකරණ වෘත්තිකයින්ගේ කාර්යසාධනය සකසන ලද ඉලක්ක වලට සාපේක්ෂව තක්සේරු කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය මගින් සලකා බැලේ. කෙසේවුවද වසර 2018 සඳහා සකසන ලද ඉලක්ක වලට සාපේක්ෂව ප්‍ර.වි.හි සහ ප්‍රධාන කළමනාකරණ කාර්යය මණ්ඩල කාර්යසාධනය තක්සේරු කිරීම පිළිබඳව සලකා බැලීමට කමිටුවට සිදුවේ.	අනුකූල වේ. කෙසේ වුවද ඉදිරියේදී මෙම ක්‍රියාවලිය සවිමත් කෙරේ
(ඈ)	ප්‍ර.වි.හි ආශ්‍රිත කරුණු සාකච්ඡා කරනු ලබන අවස්ථාවන්හිදී හැරුණු විට, කමිටුවේ සියළුම රැස්වීම් වෙත ප්‍ර.වි.හි සහභාගී වේ	අධ්‍යක්ෂ මණ්ඩල අනුමත මානව සම්පත් හා පාර්ශ්‍රමික කමිටු ප්‍රඥප්තිය ඔහු ආශ්‍රිත කරුණු සාකච්ඡා කරනු ලබන අවස්ථාවන්හිදී හැරුණු විට, කමිටුවේ සියළුම රැස්වීම් වෙත ප්‍ර.වි.හි සහභාගීවීම කෙරෙහි සාක්ෂි සපයයි.	අනුකූල වේ
නාමයෝජනා කමිටුව			
3(6) (iv) අ.	අධ්‍යක්ෂවරුන්, ප්‍ර.වි.හි සහ ප්‍රධාන කළමනාකරණ කාර්යය මණ්ඩලය පත්කිරීම	මහජන බැංකු පනතෙහි විධිවිධාන ප්‍රකාරව විෂය භාර අමාත්‍යවරයා විසින් අධ්‍යක්ෂවරුන් පත් කරනු ලැබේ. 2017.05.25 දින අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද අනුප්‍රාප්තික සැලසුම් ලේඛණයෙහි නව ප්‍ර.වි.හි තෝරාගැනීමේ/පත්කිරීමේ ක්‍රියාපටිපාටියක් පවතී. තවද, නාමයෝජනා කමිටුව විසින් බැංකුවේ ප්‍රධාන කළමනාකරණ කාර්යය මණ්ඩලය තෝරාගැනීම හා පත්කිරීම ක්‍රියාපටිපාටියක් ක්‍රියාවේ යොදවනු ලැබ ඇත.	අනුකූල වේ
ආ.	අධ්‍යක්ෂවරුන් හැරවන පත් කිරීම	මහජන බැංකු පනතෙහි විධිවිධාන ප්‍රකාරව විෂය භාර අමාත්‍යවරයා විසින් අධ්‍යක්ෂවරුන් පත් කරනු ලැබීම හේතුවෙන් මෙම අවශ්‍යතාවය මතු නොවේ.	අනුකූල වේ

වගන්තිය	ප්‍රතිපත්තිය	අනුකූලතාවය සහ ක්‍රියාවට නැංවීම	අනුකූලය
ඇ.	ප්‍ර.වි.හි ඇතුළුව ප්‍රධාන කළමනාකාරීත්ව ධූරයන් වෙත පත්කිරීමේදී සුදුසුකම් ලැබීමේ නිර්ණායකය	<p>අධ්‍යක්ෂ මණ්ඩලය මගින්, ප්‍ර.වි.හි, නියෝජ්‍ය හා සහකාර සාමාන්‍යාධිකාරී වැනි (ප්‍රධාන කළමනාකරණ වෘත්තිකයන් වන) ධූරයන්ට පත් කිරීමේදී සලකා බැලීමට නියමිත සුදුසුකම්, පළපුරුද්ද හා ප්‍රධාන ලක්ෂණ ආදිය ඇතුළත් තෝරාගැනීමේ නිර්ණායකයක් අනුමත කරනු ලැබ ඇත. මෙයට අදාළ කාර්ය විස්තරයන් 2017.11.17. දින නාමයෝජනා කමිටුව වෙත භාරදෙන ලදී.</p> <p>තවද කමිටුව මගින් බැංකුවේ ප්‍රධාන කළමනාකරණ කාර්යය මණ්ඩලය පත්කිරීම සම්බන්ධ තෝරාගැනීමේ නිර්ණායකය වෙත අනුමැතිය ලබා දෙන ලදී.</p>	අනුකූල වේ
ඈ.	යෝග්‍ය හා නිසි පුද්ගලයින්	<p>අධ්‍යක්ෂවරුන්, ප්‍ර.වි.හි හේ ප්‍රධාන කළමනාකරණ කාර්යය මණ්ඩලයේ ප්‍රකාශයන් අධ්‍යක්ෂ මණ්ඩලය හරහා ශ්‍රී.ලං.ම.බැ වෙත භාරදෙන ලදී.</p> <p>විධායක තනතුරු හොඳවන නිලධාරීන්ගේ (ප්‍රධාන කළමනාකරණ කාර්යය මණ්ඩලයේ) ප්‍රකාශයන් සහ දිවුරුම් ප්‍රකාශයන් අධ්‍යක්ෂ මණ්ඩලය හරහා ශ්‍රී.ලං.ම.බැ වෙත භාරදෙන ලදී.</p>	අනුකූල වේ
ඉ.	අනුප්‍රාප්තික සැලසුම සහ නව විශේෂඥතාවය	<p>වඩාත් යහපත් පාලනයක් උදෙසා බැංකුවේ අධ්‍යක්ෂවරුන් සම්බන්ධයෙන් නිසි අනුප්‍රාප්තික සැලසුමක් පැවතිය යුතු වේ.</p> <p>අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කරන ලද ප්‍ර.වි.හි සහ ප්‍රධාන කළමනාකරණ කාර්යය මණ්ඩලයේ සම්බන්ධ අනුප්‍රාප්තික සැලසුම ක්‍රියාත්මක වෙමින් පවතී.</p> <p>කෙසේවුවද ප්‍රධාන කළමනාකරණ කාර්යය මණ්ඩලය සඳහා නිසි අනුප්‍රාප්තික සැලසුමක් පවත්වා ගැනීම සඳහා අවම වශයෙන් වාර්ෂිකව මෙම පවතින සැලසුම සංශෝධනය කළ යුතු වේ.</p>	අනුකූල නොවේ
ඊ.	කමිටු සභාපතිවරයා සහ වඩාත් යහපත් වන පරිදි අධ්‍යක්ෂවරුන්ගෙන් වැඩි දෙනෙක් ස්වාධීන වීම ප්‍ර.වි.හි ආරාධිතව රැස්වීම් වලට සහභාගී වේ.	<p>කමිටු සභාපතිත්වය ස්වාධීන නොවන අධ්‍යක්ෂවරයකු වන හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් දරනු ලැබේ.</p> <p>සෞඛ්‍ය සාමාජිකයින් වනුයේ ජී.ඩී.සී ඒකනයක මිය (ස්වාධීන නොවන), ජෙනාන් අමරතුංග මයා (ස්වාධීන නොවන) සහ කේ.ඩී.වීන් රංජිත් අශෝක මයා (ස්වාධීන නොවන) වේ.</p> <p>ප්‍ර.වි.හි ආරාධිතව කමිටු රැස්වීම් වෙත සහභාගී වේ.</p> <p>නියෝගය වෙත අනුකූල වීම සඳහා කමිටුවේ සභාපතිත්වය ස්වාධීන අධ්‍යක්ෂවරයකු විසින් දැරිය යුතු වන අතර වඩාත් යහපත් වන පරිදි කමිටුව ස්වාධීන අධ්‍යක්ෂවරුන් බහුතරයකින් සමන්විත විය යුතු වේ.</p>	අනුකූල නොවේ
3 (6) (v) ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව/අධ්‍යක්ෂ මණ්ඩල අවදානම් කළමනාකරණ කමිටුව			
අ.	අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවෙහි සංයුතිය	<p>කමිටුව විධායක නොවන අධ්‍යක්ෂවරුන් දෙදෙනකු, ප්‍ර.වි.හි/සාමාන්‍යාධිකාරී සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - අවදානම් කළමනාකරණ යන වෘත්තිකයින්ගෙන් සමන්විත වේ. ප්‍රධාන අභ්‍යන්තර විගණක සහ සහකාර සාමාන්‍යාධිකාරී අනුකූලතා ආරාධිතව සහභාගී වේ.</p> <p>කමිටුවේ විධායක නොවන අධ්‍යක්ෂවරුන් වනුයේ ජෙනාන් ජී අමරතුංග මයා (සභාපති) ජී.ඩී.සී ඒකනයක මිය කේ.ඩී.වීන් රංජිත් අශෝක මයා ඩී. විදානගමාවිචි මයා සහ දුමින් රත්නායක මයා වේ.</p>	අනුකූල වේ
ආ.	අවදානම් තක්සේරුකරණය	<p>ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව මගින්, කළමනාකරණ තොරතුරු සහ අදාළ අවදානම් දර්ශකයන් ඔස්සේ, මාසික පදනමක් මත ණය, වෙළඳපොල , ක්‍රමෝපායික සහ මෙහෙයුම් වැනි බැංකුවේ අවදානම් තක්සේරුකරණය සඳහා ක්‍රමවේදයක් ක්‍රියාවට නංවනු ලැබ ඇති අතර, විබද අවදානම් කාර්තුමය අවදානම් වාර්තාව සහ අවදානම් අනුකෘතික විග්‍රහ ඔස්සේ ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව වෙත වාර්තා කෙරේ.</p>	අනුකූල වේ
ඇ.	අවදානම් සම්බන්ධව කළමනාකරණ මට්ටමේ කමිටු වල සමාලෝචනය	<p>කමිටුව මගින්, වර්තමාන විමර්ශන තත්ත්වයන්ට සාපේක්ෂව, සියළුම කළමනාකරණ මට්ටමේ කමිටු වල ප්‍රමාණවත්ව සහ ඵලදායීත්වය තක්සේරු කරනු ලැබ ඇත.</p>	අනුකූල වේ

ආයතනික යහපාලන වාර්තාව

වගන්තිය	ප්‍රතිපත්තිය	අනුකූලතාවය සහ ක්‍රියාවට නැංවීම	අනුකූලය
අ.	හිසි මට්ටම් ඉක්මවා යන අවදානම් අවම කරගැනීම සඳහා නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග	කමිටුව මගින් විශේෂිත ප්‍රමාණාත්මක හා ගුණාත්මක අවදානම් සීමාවන් ඉක්මවා යන ලද අවදානම් දර්ශකයන් සමාලෝචනය කොට ඒ කෙරෙහි සළකිල්ල යොමු කරනු ලැබ ඇත .	අනුකූල වේ
ඉ.	රැස්වීම් වාර ගණන	වසරේ අග භාගයේදී හිසි අධ්‍යක්ෂ මණ්ඩලයක් නොපැවති බැවින් ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව මගින් 2018 දී රැස්වීම් 03 ක් පමණක් පවත්වන ලදී . කෙසේවුවද, 2018.12.31. දින පැවති රැස්වීම් වෙත, 2018.06.30. සහ 2018.09.30. යන දිනයන්හි අවසන් වූ කාර්තු දෙකට අදාළ අවදානම් තක්සේරුකරණ පක්‍රියා භාරදෙන ලදී .	අනුකූල වේ
ඊ.	විශේෂිත අවදානම් හඳුනා ගැනීමට අපොහොසත්වීම සහ නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන්ට එරෙහි ක්‍රියාමාර්ග	බැංකුව තුළ, අවදානම් හඳුනාගැනීම ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව මගින් සිදුකරනු ලබන අතර, ඒ නිසාවෙන්ම තීරණ ගැනීම සාමූහිකව සිදුකෙරේ.	අනුකූල වේ
උ.	අධ්‍යක්ෂ මණ්ඩලය වෙත අවදානම් තක්සේරුකරණ වාර්තාව	අධ්‍යක්ෂ මණ්ඩලයේ අදහස් වලට අනුකූලතාවය සහ/හෝ විශේෂිත නියෝගයන් අපේක්ෂාවෙන් ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව වාර්තා ඊළඟ රැස්වීමේදී අධ්‍යක්ෂ මණ්ඩලය වෙත භාරදෙන ලදී.	අනුකූල වේ
ඌ.	අනුකූලතා ක්‍රියාකාරකම්	හිතී, රෙගුලාසි සහ නියාමන උපදෙස් වෙත බැංකුවේ අනුකූලතාවය ඇගයීම සඳහා කමිටුව විසින් අනුකූලතා ක්‍රියාකාරකමක් පවත්වා ගෙන යනු ලැබේ. ප්‍රධාන කළමනාකරණ කාර්යය මණ්ඩල සමාජිකයෙකු වශයෙන් පත් කරන ලද අනුකූලතා නිලධාරියා විසින් අවශ්‍යතා/රෙගුලාසි සම්බන්ධ මාසික වාර්තා අධ්‍යක්ෂ මණ්ඩලය වෙතද, අනුකූලතා අවදානම සම්බන්ධ වාර්තාවක් ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව වෙත ද භාරදෙනු ලබයි. අනුකූලතා අවදානම සම්බන්ධ කාර්තුවේ වාර්තාවේ කාර්තුව තුළ වාර්තා වූ අනුකූලතා කඩකිරීම් සංඛ්‍යාව සහ කාර්තුව තුළ බැංකුවෙන් අය කරන ලද සියළුම නියාමන සහ වෙනත් දඩමුදල් වල රුපියල් වටිනාකම දැක්වේ. බැංකුවේ සෑම ව්‍යාපාරික මෙහෙයුම් අංශයක් පුරාම අභ්‍යන්තර පාලනයන් සහ අනුමත ප්‍රතිපත්තීන් සමග බැංකුවේ අනුකූලතාවය තහවුරු කිරීම පිණිස, අනුකූලතා ක්‍රියාකාරකම මගින් වාර්ෂිකව සෑම අංශ ප්‍රධානියෙකුගෙන්ම තහවුරුවක් ලබා ගැනේ.	අනුකූල වේ
3. (7)	සම්බන්ධිත පාර්ශ්ව ගනුදෙනු		
3. (7) (i)	බැඳියා පිළිගැනීම වැළැක්වීම GRI 102-25	බැංකුවේ යහ ක්‍රියාකාරකම් සංග්‍රහයේ වගන්ති 2.14 හි (2011.09.30. දින අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද) සම්බන්ධිත පාර්ශ්ව පිළිබඳ සාකච්ඡා කෙරෙන ලේඛණගත සම්බන්ධිත පාර්ශ්ව ප්‍රතිපත්තියක් ඇතුළත් වන අතර, එමගින් බැංකුවේ කවර හෝ ගනුදෙනුවක් අදාළ සම්බන්ධිත පාර්ශ්වයක් සමග සිදුකිරීමෙන් මතු විය හැකි බැඳියා පිළිගැනීම් වළක්වා ගන්නා ලෙසට උපදෙස් ලබාදෙනු ලැබේ. තවද, විගණන කමිටුව මගින් හිඊදේශ කරන ලද අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද, සම්බන්ධිත පාර්ශ්ව ගනුදෙනු ප්‍රතිපත්තියක් මූල්‍ය ප්‍රධානී විසින් ස්ථාපනය කරනු ලැබ ඇත.	අනුකූල වේ
	නියෝගය මගින් ආවරනය වන සම්බන්ධිත පාර්ශ්ව ගනුදෙනු	අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද බැංකුවේ යහ ක්‍රියාකාරකම් සංග්‍රහයේ වගන්ති 2.14 හි සම්බන්ධිත පාර්ශ්ව පිළිබඳ සාකච්ඡා කෙරෙන ලේඛණගත සම්බන්ධිත පාර්ශ්ව ප්‍රතිපත්තියක් ඇතුළත් වන අතර, එමගින් බැංකුවේ කවර හෝ ගනුදෙනුවක් අදාළ සම්බන්ධිත පාර්ශ්වයක් සමග සිදුකිරීමෙන් මතු විය හැකි බැඳියා පිළිගැනීම් වළක්වා ගන්නා ලෙසට උපදෙස් ලබාදෙනු ලැබේ.	අනුකූල වේ

වගන්තිය	ප්‍රතිපත්තිය	අනුකූලතාවය සහ ක්‍රියාවට නැංවීම	අනුකූලය
3. (7) (iii)	'වඩාත් හිතවාදී සැලකීමක්' වශයෙන් විස්තර කෙරෙන සම්බන්ධිත පාර්ශ්ව ගනුදෙනු අධීක්ෂණය	<p>අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද බැංකුවේ යහ ක්‍රියාකාරකම් සංග්‍රහයේ වගන්ති 2.14 හි සම්බන්ධිත පාර්ශ්ව ගනුදෙනු වර්ග පිළිබඳ හඳුනාගැනෙන ලේඛණගත සම්බන්ධිත පාර්ශ්ව ප්‍රතිපත්තියක් ඇතුළත් වන අතර, එමගින් බැංකුව මගින් කවර වවැනි පාර්ශ්වයක් වෙත, සමාන ආකාරයේ ගනුදෙනුවකදී බැංකුවේ වෙනත් ගනුදෙනුකරුවකු ලබා නොදෙන ආකාරයේ 'වඩාත් හිතවාදී සැලකීමක්' ලබාදීම සිදු නොකල යුතු බවට ප්‍රකාශ කෙරේ.</p> <p>බැංකුව පද්ධතිය වෙත සම්බන්ධිත පාර්ශ්වයන්ගේ හඳුනාගැනීම සහ බැංකු උපලබ්ධි සහතික අංක ඇතුළු කිරීමේදී බැංකුව තුළ වළකාලීමේ හෝ හඳුනාගැනීමේ ක්‍රමවේදයක් සකසා ගත යුතු වන අතර බැංකුව මගින් සමාන ආකාරයේ ව්‍යාපාර කටයුත්තකදී බැංකුවේ වෙනත් ගනුදෙනුකරුවන් හට පිරිනමනු ලබන සැලකිල්ලට වඩා "වැඩි හිතවාදී සැලකීමක්" සම්බන්ධිත පාර්ශ්වයන් වෙත ලබානොදෙන බවට තහවුරු කිරීම උදෙසා අදාළ පරිදි අධීක්ෂණය සිදුකළ යුතු වේ.</p>	අනුකූල නොවේ
3. (7) (iv)	අධ්‍යක්ෂවරයකු වෙත හෝ අධ්‍යක්ෂවරයකුගේ සමීප ඥාතියකු වෙත අනුග්‍රහය දැක්වීම	අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද බැංකුවේ යහ ක්‍රියාකාරකම් සංග්‍රහයේ වගන්ති 2.14 හි ප්‍රකාරව අධ්‍යක්ෂවරයකු වෙත හෝ අධ්‍යක්ෂවරයකුගේ සමීප ඥාතියකු වෙත සහ ප්‍රධාන කළමනාකරණ කාර්යය මණ්ඩලය වෙත අනුග්‍රහය දැක්වීම පිළිබඳව සාකච්ඡා කෙරෙන අතර, එවැනි අනුග්‍රහය දැක්වීමක් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමකදී අනුමත කිරීම සඳහා, අදාළ අධ්‍යක්ෂවරයා හැර සෙසු අධ්‍යක්ෂවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවක් ඡන්දය භාවිත කළ යුතු වේ.	අනුකූල වේ
3. (7) (v)	බැංකුවේ අධ්‍යක්ෂවරයන් වශයෙන් පසුව පත් කෙරෙන පුද්ගලයින්, එම පුද්ගලයින් හා සම්බන්ධ අයවරුන්, හෝ එම පුද්ගලයින්ගේ සමීප ඥාතීන් වෙත දක්වන ලද අනුග්‍රහය	අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද බැංකුවේ යහ ක්‍රියාකාරකම් සංග්‍රහයේ වගන්ති 2.14 හි 3 (7) (v) කරුණ මගින් ඉල්ලා සිටිනු ලබන ආකාරයේ ලේඛණගත ප්‍රතිපත්තියක් ඇතුළත් වේ.	අනුකූල වේ
3. (7) (vi)	බැංකු සේවකයින් හෝ ඔවුන්ගේ සමීප ඥාතීන් වෙත හිතවාදී සැලකිල්ල හෝ අනුග්‍රහය දැක්වීම	අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද බැංකුවේ යහ ක්‍රියාකාරකම් සංග්‍රහයේ වගන්ති 2.14 ඒ ප්‍රකාරව මේ සම්බන්ධයෙන් බැංකුව සතුව ක්‍රියාවලියක් පවතී. කාර්ය මණ්ඩල ණය පහසුකම් වැනි, බැංකුවේ සියළුම සේවකයින්ට අදාළ වන පොදු සැලසුම් හැරුණු විට, හිතවාදී පදනමක් මත කිසිදු සේවකයකු හට අනුග්‍රහයක් දක්වනු ලැබ නොමැත.	අනුකූල වේ
3. (7) (vii)	මුදල් මණ්ඩල අනුමැතිය යටතේ අනුග්‍රහය දැක්වීම් බලරහිත කිරීම	අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද බැංකුවේ යහ ක්‍රියාකාරකම් සංග්‍රහයේ වගන්ති 2.14 ඒ ප්‍රකාරව මේ සම්බන්ධයෙන් බැංකුව සතුව ක්‍රියාවලියක් පවතී.	අනුකූල වේ
අනාවරණය කිරීම්			
3.(8) (i)	වාර්ෂික හා කාර්තුවමය මූල්‍ය ප්‍රකාශයන් ප්‍රකාශයට පත් කිරීම	<p>බැංකුව මගින් අදාළ පරිදි මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීම සහ ප්‍රකාශයට පත් කිරීම සිදුකෙරේ.</p> <p>කාර්තුවමය මූල්‍ය ප්‍රකාශයන් සංක්ෂිප්ත ආකාරයෙන් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි පුවත්පත් වල පළ කෙරේ.</p>	අනුකූල වේ
3. (8) (ii)	වාර්ෂික වාර්තාවේ හෙළදුරව් කිරීම්		
ආ.	විශේෂිත හෙළදුරව් කිරීම් ඇතුළුව, වාර්ෂික විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශයන් අදාළ ගිණුම්කරණ ප්‍රමිතීන්ට සහ හිඟමත අවශ්‍යතාවයන්ට අනුකූලව පිළියෙල කරන ලද බව හැඟවෙන ප්‍රකාශයක්	මේ බව හැඟවෙන ප්‍රකාශයක් 2018 වාර්ෂික වාර්තාවේ පිටු අංක 144 හි මූල්‍ය වාර්තාකරණය සඳහා අධ්‍යක්ෂවරයන්ගේ වගකීම යටතේ ඇතුළත් වේ.	අනුකූල වේ
ආ.	බැංකුවේ අභ්‍යන්තර පාලන යාන්ත්‍රණය පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩලයේ වාර්තාව	2018 වාර්ෂික වාර්තාවේ පිටු අංක 75 හි "අභ්‍යන්තර පාලනය සම්බන්ධ අධ්‍යක්ෂවරයන්ගේ ප්‍රකාශය" යටතේ හෙළදුරව් කොට ඇත.	අනුකූල වේ

ආයතනික යහපාලන වාර්තාව

වගන්තිය	ප්‍රතිපත්තිය	අනුකූලතාවය සහ ක්‍රියාවට නැංවීම	අනුකූලය																		
අ.	අභ්‍යන්තර පාලන යාන්ත්‍රණයේ ඵලදායීතාවය පිළිබඳ බාහිර විගණකගේ සහතිකය	2018 වාර්ෂික වාර්තාවේ පිටු අංක 77 හි "අභ්‍යන්තර පාලනය සම්බන්ධ විගණකාධිපතිවරයාගේ සහතිකත්ව වාර්තාව" යටතේ හෙළිදරව් කොට ඇත.	අනුකූල වේ																		
අ.	නම, යෝග්‍යතාවය, බැංකුව සමග ගනුදෙනු සහ බැංකුව මගින් ගෙවනු ලබන මුළු ගාස්තු/පාර්ශ්වික ඇතුළුව අධ්‍යක්ෂවරයන්ගේ තොරතුරු	පිටු අංක 26 සිට 27 දක්වා අධ්‍යක්ෂවරයන් හැඳින්වීම යටතේ නම, සුදුසුකම් සහ අත්දැකීම් හෙළිදරව් කොට ඇත. අධ්‍යක්ෂවරයන් සමග ගනුදෙනු පිටු අංක 238 හි හෙළිදරව් කොට ඇත. අධ්‍යක්ෂවරයන්ගේ වේතන පිටු අංක 182 හි මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන 14 යටතේ හෙළිදරව් කොට ඇත.	අනුකූල වේ																		
ඉ.	එක් එක් සම්බන්ධිත පාර්ශ්ව කාණ්ඩය වෙත පිරිනමන ලද මුළු අනුග්‍රහය - බැංකුවේ නියමිත ප්‍රාග්ධනයෙහි ප්‍රතිශතයක් ලෙස	බැංකුවේ නියමිත ප්‍රාග්ධනයෙහි ප්‍රතිශතයක් ලෙස එක් එක් සම්බන්ධිත පාර්ශ්ව කාණ්ඩය වෙත පිරිනමන ලද මුළු අනුග්‍රහය <table border="1"> <thead> <tr> <th></th> <th>රු'000</th> <th>%</th> </tr> </thead> <tbody> <tr> <td>ප්‍රධාන කළමනාකරණ වෘත්තිකයින්</td> <td>68,690</td> <td>0%</td> </tr> <tr> <td>පරිපාලන සමාගම්</td> <td>17,471,287</td> <td>18%</td> </tr> <tr> <td>ආශ්‍රිත සමාගම්</td> <td>-</td> <td>-</td> </tr> <tr> <td>රජය සහ රජය සම්බන්ධ ආයතන</td> <td>1,018,853,146</td> <td>1043%</td> </tr> </tbody> </table>		රු'000	%	ප්‍රධාන කළමනාකරණ වෘත්තිකයින්	68,690	0%	පරිපාලන සමාගම්	17,471,287	18%	ආශ්‍රිත සමාගම්	-	-	රජය සහ රජය සම්බන්ධ ආයතන	1,018,853,146	1043%	අනුකූල වේ			
	රු'000	%																			
ප්‍රධාන කළමනාකරණ වෘත්තිකයින්	68,690	0%																			
පරිපාලන සමාගම්	17,471,287	18%																			
ආශ්‍රිත සමාගම්	-	-																			
රජය සහ රජය සම්බන්ධ ආයතන	1,018,853,146	1043%																			
ඊ.	ප්‍රධාන කළමනාකරණ වෘත්තිකයින් වෙත පාර්ශ්වික සහ ඔවුන් සමග ගනුදෙනු වල මුළු වටිනාකම්	<table border="1"> <thead> <tr> <th>කාණ්ඩය</th> <th>රු'000</th> </tr> </thead> <tbody> <tr> <td>කෙටි කාලීන සේවක ප්‍රතිලාභ</td> <td>530,346</td> </tr> <tr> <td>පශ්චාත් සේවා නියුක්ති විශ්‍රාම වැටුප්</td> <td>207,278</td> </tr> <tr> <td>සේවය අවසන් කිරීමේ ප්‍රතිලාභ</td> <td>-</td> </tr> <tr> <td>කොටස් පදනම් වූ ප්‍රතිලාභ</td> <td>-</td> </tr> <tr> <td>වෙනත් දිගු කාලීන ප්‍රතිලාභ</td> <td>-</td> </tr> <tr> <td>අනුග්‍රාහකත්වය</td> <td>70,623</td> </tr> <tr> <td>තැන්පතු</td> <td>282,435</td> </tr> <tr> <td>ආයෝජන</td> <td>987</td> </tr> </tbody> </table>	කාණ්ඩය	රු'000	කෙටි කාලීන සේවක ප්‍රතිලාභ	530,346	පශ්චාත් සේවා නියුක්ති විශ්‍රාම වැටුප්	207,278	සේවය අවසන් කිරීමේ ප්‍රතිලාභ	-	කොටස් පදනම් වූ ප්‍රතිලාභ	-	වෙනත් දිගු කාලීන ප්‍රතිලාභ	-	අනුග්‍රාහකත්වය	70,623	තැන්පතු	282,435	ආයෝජන	987	අනුකූල වේ
කාණ්ඩය	රු'000																				
කෙටි කාලීන සේවක ප්‍රතිලාභ	530,346																				
පශ්චාත් සේවා නියුක්ති විශ්‍රාම වැටුප්	207,278																				
සේවය අවසන් කිරීමේ ප්‍රතිලාභ	-																				
කොටස් පදනම් වූ ප්‍රතිලාභ	-																				
වෙනත් දිගු කාලීන ප්‍රතිලාභ	-																				
අනුග්‍රාහකත්වය	70,623																				
තැන්පතු	282,435																				
ආයෝජන	987																				
උ.	බාහිර විගණකගේ අනුකූලතාවය සම්බන්ධ සහතිකය	අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සාංගමික පාලනය පිළිබඳ විගණකාධිපතිවරයාගේ තර්ජන සොයාගැනීම් වාර්තාව ලබා ගැනුණි. විගණකවරයන්ගේ සියළුම සොයාගැනීම් මෙම සාංගමික පාලන වාර්තාවේ ඇතුළත් කොට ඇත.	අනුකූල වේ																		
ඌ.	විවිධ ආර්ථික ප්‍රවණතා, රෙගුලාසි, හිඟ හා අභ්‍යන්තර පාලනයන් වෙත අනුකූලතාව තහවුරු කෙරෙන වාර්තාව	2018 වාර්ෂික වාර්තාවේ පිටු අංක 144 හි මූල්‍ය වාර්තාකරණය සඳහා අධ්‍යක්ෂවරයන්ගේ වගකීම යටතේ හෙළිදරව් කොට ඇත.	අනුකූල වේ																		
එ.	අනුකූලතා වාර්තාව GRI 102-34	සාංගමික පාලන වාර්තාව අනුව, බැංකුවේ අවදානම් කළමනාකරණ පද්ධතීන්හි කිසිදු අධීක්ෂණමය ගැටළුවක් හෝ ශ්‍රී.ලං.ම.බැ බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂවරයා විසින් පෙන්වා දෙන ලද මෙකී නියෝගයන් කෙරෙහි අනුකූලතාවක් හෝ නොමැත.	අනුකූල වේ																		

අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු වාර්තාව

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා ආයතනික පාලනය පිළිබඳ 2007 බැංකුකරණ පනතෙහි නියෝග අංක 11 හි විධිවිධාන ප්‍රකාරව, බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව සංස්ථාපනය කරන ලදී. අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවෙහි කටයුතු කමිටුවෙහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුගමනය කරනු ලබන ප්‍රඥප්තිය මත පදනම් වේ.

වසර අවසානය වන විට කමිටුව විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරුන් හිඳෙනෙකුගෙන් සමන්විත විය.

- ◆ ඩී. විදානගමාවිචි මයා (සභාපති)
- ◆ දුමිතා රත්නායක මිය
- ◆ කේ.ඩී.විත් රංජිත් අශෝක මයා

අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවෙහි ගණපුර්ණය සාමාජිකයින් (2) දෙදෙනෙකි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා (මානව සම්පත් සහ හිති/අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්) අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවෙහි ලේකම්වරයා වශයෙන් කටයුතු කරයි. ප්‍රධාන අභ්‍යන්තර විගණක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අවදානම් කළමනාකරණ) සහ සහකර සාමාන්‍යාධිකාරී (අනුකූලතා) ආරාධිතව අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු රැස්වීම් වලට සහභාගී වේ.

අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව නිශ්චිතව පහත දැක්වෙන කාර්යභාරයන් ඉටු කරයි:

- ◆ ව්‍යවස්ථාව යටතේ මූල්‍ය වාර්තාකරණ අවශ්‍යතා වෙත අනුකූලතාවය තහවුරු කිරීම පිණිස මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සමාලෝචනය.
- ◆ අභ්‍යන්තර පාලන පද්ධතිය සහ ව්‍යාපාර අවදානම් කළමනාකරණය පිළිබඳ පරීක්ෂා කිරීම.
- ◆ බාහිර හා අභ්‍යන්තර විගණන ක්‍රියාවලීන් සමාලෝචනය කිරීම.
- ◆ නීතිරීති හා රෙගුලාසි සහ විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් වෙත අනුකූලතාවය අධීක්ෂණය කිරීම සඳහා පවතින ක්‍රියාපටිපාටීන් සමාලෝචනය කිරීම.


විමර්ශනයට ලක් වන වසර තුළ පහත දැක්වෙන කරුණු කෙරෙහි කමිටුවේ අවධානය යොමු කෙරිණි.

- අ. වසර 2018 සඳහා බැංකුවේ අංශයන්හි අවදානම් ස්වභාවයන් මත පදනම්ව පිළියෙල කරන ලද වාර්ෂික විගණන සැලසුම අනුමත කරන ලදී.
- ආ. 1971 අංක 38 දරන මුදල් පනතෙහි වගන්ති 13 (7) (අ) අනුව හිකුත් කරන ලද විගණකාධිපතිවරයාගේ කළමනාකරණ ලිපිය සහ වාර්තාව සමාලෝචනය කරන ලදී.
- ඇ. 2018 වසර සඳහා කාර්තුමය මූල්‍ය කාර්යසාධනය සමාලෝචනය කොට විය අධ්‍යක්ෂ මණ්ඩලය වෙත භාරදීම සඳහා නිර්දේශ කරන ලදී.
- ඈ. 2016/2017 ශ්‍රී ලංකා ව්‍යවස්ථාපිත පරීක්ෂණ සහ පසු විපරම් පරීක්ෂණයන්හිදී මතු කරන ලද ගැටළු සාකච්ඡා සහ සමාලෝචනය කොට නිවැරදි කිරීමේ ප්‍රගතිය අධීක්ෂණය කරන ලදී.
- ඉ. විගණන වාර්තා සහ අභ්‍යන්තර විගණන අංශයේ කාර්යසාධනය පිළිබඳ ආවර්තිත විශ්ලේෂණය.
- ඊ. තොරතුරු පද්ධති ක්‍රියාපටිපාටීන් විශ්ලේෂණය කොට යෝග්‍ය වෙනස්වීම් නිර්දේශ කරන ලද අතර ඒවායේ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය අධීක්ෂණය.

2018 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වසර සඳහා රැස්වීම් හතරක් (4) ක් පවත්වන ලදී අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව මගින් අභ්‍යන්තර විගණන වාර්තා, ඒවායේ හඳුනාගත් ඌනතාවයන් සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් / අංශ ප්‍රධානීන් විසින් දක්වන ලද ප්‍රතිචාරයන් සලකා බලමින් අදාළ ඌනතාවයන් මගහැරවීම සඳහා ගනු ලැබූ නිවැරදි කිරීම් ක්‍රියාමාර්ගයන් අධීක්ෂණය කෙරිණි.

අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව මගින්, ශ්‍රී.ලං.ම.බැ ව්‍යවස්ථාපිත පරීක්ෂණ වාර්තා මගින් සහ 2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වසර සඳහා විගණකාධිපති වාර්තාව මගින් මතු කරන ලද කරුණු සම්බන්ධයෙන් කළමනාකාරීත්වය විසින් ගනු ලැබූ නිවැරදි කිරීම් ක්‍රියාමාර්ග පිළිබඳව පසු විපරමක් සිදුකෙරිණි.

විගණන කාර්යය සඳහා විගණකාධිපතිවරයා විසින් ඉල්ලා සිටින ලද සහ මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීමේදී සහ ඉදිරිපත් කිරීමේදී ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලතාවය දැක්වීම සඳහා අවශ්‍ය වූ සියළුම තොරතුරු සහ ලේඛණ සපයන ලද බවට අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව මගින් තහවුරු කරන ලදී. ප්‍රමාණවත් පාලනයන් සහ ක්‍රියාපටිපාටීන් පවතින බවටත්, අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු ප්‍රඥප්තිය සියළුම වැදගත් කරුණු සහිතව සම්පාදනය කරන ලද බවත්, අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවෙහි අදහස වේ.



නිලංක මෙවන් පිරිස්
සභාපති
අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව

2019 මාර්තු 28 වැනි දින

අධ්‍යක්ෂ මණ්ඩල අනුකමිටු වාර්තා

අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාර්ශ්වික කමිටු වාර්තාව

විෂයපථය

මානව සම්පත් හා පාර්ශ්වික ප්‍රතිපත්ති සැකසීම සහ මානව සම්පත් කළමනාකරණය ආශ්‍රිත ක්‍රමෝපායන් බිහිකිරීමේ වගකීම අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාර්ශ්වික කමිටුව වෙත පැවරේ. ඔවුන් විසින් සකසනු ලබන ප්‍රතිපත්තීන් නිරන්තරයෙන් සමාලෝචනය කෙරෙන බවටත්, සෑම තත්ත්වයකටම අනුකූල වන බවටත් කමිටුව තහවුරු කරයි.

බඳවාගැනීම්, වැටුප් තීරණය කිරීම් සහ වෙනත් සේවක ප්‍රතිලාභ සම්බන්ධයෙන් කමිටුව ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරයි විධායක කළමනාකාරීත්වයේ සේවා දිගු කිරීම් සළකාබැලීම සහ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමේ අධිකාරී බලතලද කමිටුව සතු වේ.

කොන්ත්‍රාත් හා විධායක කළමනාකාරීත්ව සාමාජිකයින්ගේ සේවා ගිවිසුම් සමාලෝචනය කිරීම භාරව කමිටුව කටයුතු කරයි.

සංයුතිය

අවම වශයෙන් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු සහ ප්‍ර.වි.නි/සාමාන්‍යාධිකාරීවරයා ගෙන් කමිටුව සමන්විත වේ.

අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාර්ශ්වික කමිටුවෙහි වර්තමාන සාමාජිකයින් :

- ◆ ඡේමසිරි ප්‍රනාන්දු මයා (සභාපති)
- ◆ ඇන්ටන් ඡේමන්ත මයා
- ◆ එන් වසන්ත කුමාර මයා - ප්‍ර.වි.නි/සාමාන්‍යාධිකාරී

හියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මානව සම්පත්) ආරාධිතව රැස්වීම් වලට සහභාගී වන අතර බැංකුවේ ඕනෑම නිලධාරියකු හට ආරාධිතව රැස්වීම් වලට සහභාගී විය හැක.

කමිටු රැස්වීම්

සිය විෂයපථය යටතේ පවතින කරුණු සළකා බැලීම සඳහා කමිටුව මාස දෙකකට වරක් රැස්වන අතර ඒවා අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කරනු ලබයි. අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාර්ශ්වික කමිටුවෙහි ගණපූර්ණය වනුයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු සහ ප්‍ර.වි.නි/සාමාන්‍යාධිකාරීවරයා වේ.



රොහාන් පතිරගේ
ජ්‍යෙෂ්ඨ හියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - මානව සම්පත් සහ නීති/අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්
අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාර්ශ්වික කමිටු ලේකම්

2019 මාර්තු 27 වැනි දින

අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටු වාර්තාව

විෂයපථය

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නියම කරන ලද පරිදි බැංකුවේ අවදානම් ක්‍රමෝපාය ක්‍රියාවට නැංවීමේ වගකීම අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව වෙත පැවරේ. ව්‍යාපාර ඒකකයන්හි කාර්යක්ෂම ක්‍රියාකාරීත්වය උදෙසා අවදානම් කළමනාකරණ ආකෘතීන් අනුමත කිරීමේ සහ අවදානම් අධීක්ෂණය කිරීමේ වගකීම කමිටුව වෙත පිරිනමනු ලැබ ඇත.

යෝග්‍ය වූ අවදානම් දර්ශකයන් සහ කළමනාකරණ තොරතුරු යොදාගනිමින්, ණය, වෙළඳපොල , ද්‍රවශීලතා, මෙහෙයුම් හා ක්‍රමෝපායික ආදී සියළුම අවදානම් තක්සේරු කොට අධ්‍යක්ෂ මණ්ඩලය වෙත අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකීමද කමිටුව සතු වේ.

තවද කමිටුව මගින් ණය, මූල්‍ය, මෙහෙයුම්, නෛතික/අනුකූලතා අංශයන් ආශ්‍රිතව අවදානම් කළමනාකරණ ක්‍රියාකාරකම් අධීක්ෂණය කරමින් අදාළ අවදානම් වල බලපෑම අවම කිරීම සඳහා නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමද සිදුකෙරේ.

සංයුතිය

කමිටුව අවම වශයෙන් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු, ප්‍ර.වි.නි/සාමාන්‍යාධිකාරීවරයා සහ හියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අවදානම් කළමනාකරණ) ගෙන් සමන්විත වේ.


අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවෙහි සාමාජිකයින් වනුයේ:

- ◆ ජෙනාන් පී අමරතුංග මයා (සභාපති)
- ◆ පී.ඩී.සී එක්නායක මිය
- ◆ කේ.ඩී.එන් රංජිත් අශෝක මයා
- ◆ එන්. වසන්ත කුමාර මයා - ප්‍ර.වි.නි/සාමාන්‍යාධිකාරී

බැංකුවේ වෙනත් ඕනෑම නිලධාරියකු හට ආරාධිතව රැස්වීම් වලට සහභාගී විය හැක.

කමිටු රැස්වීම්

අවදානම් කළමනාකරණය ආශ්‍රිත කරුණු සළකා බැලීම සඳහා කමිටුව කාර්තුමය වශයෙන් රැස්වන අතර අදාළ නිර්දේශයන් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කරනු ලබයි. අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවෙහි ගණපූර්ණය වනුයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු සහ ප්‍ර.වි.නි/සාමාන්‍යාධිකාරීවරයා වේ.



රොහාන් පතිරගේ
ජ්‍යෙෂ්ඨ හියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - මානව සම්පත් සහ නීති/අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්
අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටු ලේකම්

2019 මාර්තු 27 වැනි දින

අධ්‍යක්ෂ මණ්ඩල විධායක ණය කමිටු වාර්තාව

විෂයපටිය

ප්‍ර.වි.නි/සාමාන්‍යාධිකාරීවරයාගේ සීමාවන්ට ඉහළින් සහකාර සාමාන්‍යාධිකාරී ශ්‍රේණියේහ ඉහළ කාර්ය මණ්ඩල සාමාජිකයින් වෙත සියළුම ණය යෝජනා අනුමත කිරීමේ අධිකාරී බලතල අධ්‍යක්ෂ මණ්ඩල විධායක ණය කමිටුව සතු වේ.

අධ්‍යක්ෂ මණ්ඩල විධායක ණය කමිටුව සතුව ණය ප්‍රතිසාධන යෝජනා සහ එකවර මුදල් පියවීම් සලකා බැලීමේ බලතලද පවතී.

සංයුතිය

කමිටුව අවම වශයෙන් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු, ප්‍ර.වි.නි/සාමාන්‍යාධිකාරීවරයා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අවදානම් කළමනාකරණ) ගෙන් සමන්විත වේ.

අධ්‍යක්ෂ මණ්ඩල විධායක ණය කමිටුවෙහි වර්තමාන සාමාජිකයින් :

- ◆ ආචාර්ය අමිත්ද ප්‍රනාන්දු (සභාපති)
- ◆ අන්ටන් හේමන්ත මයා
- ◆ ක්‍රිස් රාජේන්ද්‍රන් මයා
- ◆ එන් වසන්ත කුමාර් මයා - ප්‍ර.වි.නි/සාමාන්‍යාධිකාරී

බැංකුවේ වෙනත් ඕනෑම නිලධාරියකු හට ආරාධිතව රැස්වීම් වලට සහභාගී විය හැක.

කමිටු රැස්වීම්

කමිටුව අවම වශයෙන් මසකට දෙවරක් රැස්වේ අධ්‍යක්ෂ මණ්ඩල විධායක ණය කමිටුවෙහි ගණපූර්ණය වනුයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු සමගින් සාමාජිකයින් තිදෙනෙකි.



රොහාන් පතිරගේ

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - මානව සම්පත් සහ නීති/අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්
අධ්‍යක්ෂ මණ්ඩල විධායක ණය කමිටු ලේකම්

2019 මාර්තු 27 වැනි දින

අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටු වාර්තාව

විෂයපටිය

අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටුව මගින් ප්‍රධාන වශයෙන් ප්‍ර.වි.නි/සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන කළමනාකාරීත්ව කාර්යය මණ්ඩල තෝරාගැනීම/පත්කිරීම සඳහා ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීමේ ප්‍ර.වි.නි/සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන කළමනාකාරීත්ව වෘත්තික ධුරයන් වෙත උසස් කිරීම සඳහා කමිටුව විසින් නිර්ණායකය සකසනු ලැබේ.

කමිටුව වරින් වර අමතර/හව විශේෂඥ අවශ්‍යතා සහ විශ්‍රාම ලබන ප්‍රධාන කළමනාකාරීත්ව වෘත්තිකයින් වෙනුවෙන් අනුප්‍රාප්තික කාර්යයන් සිදුකිරීම පිලිබඳ සලකා බැලීමේ සහ නිර්දේශ කිරීමේ වගකීමද උසුලයි.

සංයුතිය

කමිටුව අවම වශයෙන් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විත වේ.

අධ්‍යක්ෂ මණ්ඩල විධායක ණය කමිටුවෙහි වර්තමාන සාමාජිකයින් :

- ◆ හේමසිරි ප්‍රනාන්දු මයා (සභාපති)
- ◆ ජෙනාන් පී අමරතුංග මයා
- ◆ ජී.ඩී.පී ඒකනායක මිය

ප්‍ර.වි.නි/සාමාන්‍යාධිකාරී ආරාධිතව රැස්වීම් වලට සහභාගී වේ.

කමිටු රැස්වීම්

කමිටුව කාර්තුවකට වරක් රැස්වේ. අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටුවෙහි ගණපූර්ණය වනුයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකි.



රොහාන් පතිරගේ

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - මානව සම්පත් සහ නීති/අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්
අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටු ලේකම්

2019 මාර්තු 27 වැනි දින

අධ්‍යක්ෂ මණ්ඩල ආයෝජන බැංකුකරණ කමිටු වාර්තාව

විෂයපටිය

අධ්‍යක්ෂ මණ්ඩල ආයෝජන බැංකුකරණ කමිටුව පිහිටුවනු ලැබ ඇත්තේ බැංකුවේ ආයෝජන බැංකුකරණ මොඩියුලය සහ ආයෝජන බැංකුකරණ ඒකකයෙහි මෙහෙයුම් නිරන්තරයෙන් සමාලෝචනයට ලක් කිරීම පිණිසය. කොටස් වෙළඳාම් සීමා, හව ආයෝජන සැලසුම් සහ කොටස් තැරැව්කරුවන්, වෙළඳ පදනම් යොදාගැනීම සහ තොරතුරු තාක්ෂණ පද්ධති සඳහා අනුමැතිය ලබාදීමේ බලතල කමිටුව සතු වේ.

සංයුතිය


කමිටුව අවම වශයෙන් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු , ප්‍ර.වි.නි/සාමාන්‍යාධිකාරීවරයා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ව්‍යාපාරික බැංකුකරණ), භාණ්ඩාගාර හා ආයෝජන බැංකුකරණ ප්‍රධානි සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අවදානම් කළමනාකරණ) ගෙන් සමන්විත වේ.

අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවෙහි සාමාජිකයින් වනුයේ:

- ◆ ජෙනාන් පී අමරතුංග මයා - අධ්‍යක්ෂ (සභාපති)
- ◆ ජී.ඩී.පී ඒකනායක මිය - අධ්‍යක්ෂිකා
- ◆ කේ.ඩී.එන් රංජිත් අශෝක මයා - අධ්‍යක්ෂ
- ◆ එන්. වසන්ත කුමාර් මයා - ප්‍ර.වි.නි/සාමාන්‍යාධිකාරී
- ◆ රසීත ගුණවර්ධන මයා - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ව්‍යාපාරික බැංකුකරණ)
- ◆ ක්ලය්වී ෆොන්සේකා මයා - භාණ්ඩාගාර හා ආයෝජන බැංකුකරණ ප්‍රධානි

බැංකුවේ වෙනත් ඕනෑම නිලධාරියකු හට ආරාධිතව රැස්වීම් වලට සහභාගී විය හැක.

කමිටුව කාර්තුවකට වරක් රැස්වේ අධ්‍යක්ෂ මණ්ඩල නාමයෝජනා කමිටුවෙහි ගණපූර්ණය වනුයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු ඇතුළුව සාමාජිකයින් තිදෙනෙකි.



රොහාන් පතිරගේ

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - මානව සම්පත් සහ නීති/අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්
අධ්‍යක්ෂ මණ්ඩල ආයෝජන බැංකුකරණ කමිටු ලේකම්

2019 මාර්තු 27 වැනි දින

අධ්‍යක්ෂ මණ්ඩල අනුකමිටු වාර්තා

අධ්‍යක්ෂ මණ්ඩල තොරතුරු තාක්ෂණ කමිටු වාර්තාව

විෂයපථය

අධ්‍යක්ෂ මණ්ඩල තොරතුරු තාක්ෂණ කමිටුව පිහිටුවනු ලැබ ඇත්තේ තොරතුරු තාක්ෂණ කටයුතු පිළිබඳ විශ්ලේෂණය මට්ටම් තහවුරු කරමින් තොරතුරු තාක්ෂණ පාලනය පිළිබඳ ඉහල යන ඉල්ලුම තුළ බැංකුව වෙත සහාය දක්වනු පිණිස වේ.

කමිටුව තොරතුරු තාක්ෂණය සම්බන්ධ සමස්ත ක්‍රමෝපාය සැකසීමේ වගකීම උසුලන අතර එය උද්ගත වන ඉල්ලුම සපුරාලීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය වෙත නවතම තාක්ෂණයන් සම්බන්ධයෙන් නිර්දේශ කොට ඇත.

සංයුතිය


කමිටුව අවම වශයෙන් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකුගෙන් සමන්විත වේ.

අධ්‍යක්ෂ මණ්ඩල විධායක ණය කමිටුවෙහි වර්තමාන සාමාජිකයින් :

- ◆ ඡේම්සර් ප්‍රනාන්දු මයා (සභාපති)
- ◆ ජෙනරාල් පී අමරතුංග මයා
- ◆ කේ.ඩී.එන් රංජිත් අශෝක මයා

බැංකුවේ වෙනත් ඕනෑම නිලධාරියකු හට ආරාධිතව රැස්වීම් වලට සහභාගී විය හැක.

කමිටුවෙහි ගණපූර්ණය වනුයේ සාමාජිකයින් දෙදෙනෙකි.



රොහාන් පතිරගේ

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - මානව සම්පත් සහ තීරණ/අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්

අධ්‍යක්ෂ මණ්ඩල තොරතුරු තාක්ෂණ කමිටු ලේකම්

2019 මාර්තු 27 වැනි දින

අධ්‍යක්ෂ මණ්ඩල උපායමාර්ගික සැලසුම් සමාලෝචන කමිටු වාර්තාව

විෂයපථය

අධ්‍යක්ෂ මණ්ඩල උපායමාර්ගික සැලසුම් සමාලෝචන කමිටුව ස්ථාපනය කරනු ලැබ ඇත්තේ උපායමාර්ගික සැලසුමෙහි දැක්වෙන අරමුණු වල නිසි ක්‍රියාත්මකභාවය නිරන්තරයෙන් සමාලෝචනය කරනු පිණිසය. සියළුම ව්‍යාපාර අංශ ප්‍රධානීන්ගේ කාර්යසාධනය සමාලෝචනය කරමින් නිශ්චිත කාලසීමාවක් තුළ ව්‍යාපාරික අරමුණු සපුරාගැනීම සඳහා ඔවුන්ට සහායවීමේ අධිකාරී බලතල කමිටුව සතු වේ.

සංයුතිය

කමිටුව අවම වශයෙන් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු, ප්‍ර.වි.නි/සාමාන්‍යාධිකාරීවරයා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ක්‍රමෝපායික සැලසුම් හා කාර්යසාධන කළමනාකරණ) ගෙන් සමන්විත වේ.

අධ්‍යක්ෂ මණ්ඩල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවෙහි සාමාජිකයින් වනුයේ:

- ◆ ඡේම්සර් ප්‍රනාන්දු මයා (සභාපති)
- ◆ ජෙනරාල් පී අමරතුංග මයා - අධ්‍යක්ෂ
- ◆ පී.ඩී.සී එක්නායක මිය - අධ්‍යක්ෂිකා
- ◆ එන් වසන්ත කුමාර් මයා - ප්‍ර.වි.නි/සාමාන්‍යාධිකාරී
- ◆ වාන්දනී වේරපිටිය මිය - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (උපායමාර්ගික සැලසුම් හා කාර්යසාධන කළමනාකරණ)

බැංකුවේ වෙනත් ඕනෑම නිලධාරියකු හට ආරාධිතව රැස්වීම් වලට සහභාගී විය හැක.

කමිටුව කාර්තුවකට වරක් රැස්වේ. කමිටුවෙහි ගණපූර්ණය වනුයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු ඇතුළුව සාමාජිකයින් දෙදෙනෙකි.



රොහාන් පතිරගේ

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - මානව සම්පත් සහ තීරණ/අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්

අධ්‍යක්ෂ මණ්ඩල ක්‍රමෝපායික සැලසුම් සමාලෝචන කමිටු ලේකම්

2019 මාර්තු 27 වැනි දින

අභ්‍යන්තර පාලනයන් පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය

වගකීම

2007 බැංකු පනතෙහි නියෝග අංක 11, වගන්තිය 3(8) (ii) (b) ප්‍රකාරව, අධ්‍යක්ෂවරුන් විසින් මහජන බැංකුවේ ("බැංකුව") මූල්‍ය වාර්තාකරණය ආශ්‍රිතව අභ්‍යන්තර පාලනයන් පිළිබඳ මෙම වාර්තාව ඉදිරිපත් කරනු ලැබේ.

බැංකුවේ ක්‍රියාත්මක වන අභ්‍යන්තර පාලන යාන්ත්‍රණයෙහි ප්‍රමාණවත්ව සහ ඵලදායීතාවය පිළිබඳ වගකීම අධ්‍යක්ෂ මණ්ඩලය ("මණ්ඩලය") විසින් දරනු ලැබේ. එබඳු ප්‍රමාණවත්තාවයක් සහ ඵලදායීතාවයක් සම්බන්ධයෙන් සලකා බලන කල, බැංකුකරණ ව්‍යාපාරයේදී කළමනාකරණය කරන ලද පදනමක් මත ප්‍රතිලාභ හා අවදානම සමතුලනය අවශ්‍ය වන බව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් හඳුනාගනු ලබන අතර, ඒ නිසාම අභ්‍යන්තර පාලන ක්‍රම මූලිකව සකසනු ලබන්නේ බැංකුවේ අවදානම් දරා ගැනීමේ සුදානම ආශ්‍රිත සීමාවන් හෝ දර්ශකයන්ගෙන් කවර හෝ අපගමනයන් වෙතොත් ඒවා විශේෂ කොට දැක්විය හැකි අයුරිනි. මෙම තත්ත්වය තුළ, මූල්‍ය තොරතුරු සහ වාර්තා හෝ මූල්‍ය අලාභ හෝ වංචා ආශ්‍රිත ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් සම්බන්ධයෙන්, අභ්‍යන්තර පාලන පද්ධතිය මගින් සපයනු ලැබිය හැක්කේ, සාධාරණ සහතිකයක් වන නමුත් පූර්ණ සහතිකයක් නොවේ.

අධ්‍යක්ෂ මණ්ඩලය මගින්, බැංකුව මුහුණදෙන සැලකිය යුතු අවදානම් හඳුනා ගැනීම, තක්සේරුකරණය සහ කළමනාකරණය සඳහා අඩුම අවදානම් ක්‍රියාත්මක වන ක්‍රියාවලියක් ස්ථාපනය කරනු ලැබ ඇති අතර, මෙම ක්‍රියාවලිය මගින් ව්‍යාපාරික වටපිටාව හෝ නියාමන උපදේශයන්හි වෙනස්වීම් සිදු වූ විභාග මූල්‍යමය වාර්තාකරණය සම්බන්ධ අභ්‍යන්තර පාලන පද්ධතිය වෙත අදාළ වැඩිදියුණු කිරීම් සිදුකෙරේ. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම ක්‍රියාවලිය, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය මගින් නිකුත් කරනු ලැබ ඇති "අභ්‍යන්තර පාලනය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ වාර්තාව සම්බන්ධයෙන් බැංකු වල අධ්‍යක්ෂවරුන් වෙත මාර්ගෝපදේශ" වලට අනුකූලව නිරන්තරයෙන් සමාලෝචනයට ලක් කෙරේ. අධ්‍යක්ෂ මණ්ඩලය විසින්, අදාළ මාර්ගෝපදේශයන්හි අභ්‍යන්තර පාලන පද්ධතිය තක්සේරු කිරීම සඳහා වන ප්‍රතිපත්ති වලට අනුව මූල්‍ය වාර්තාකරණය සම්බන්ධ අභ්‍යන්තර පාලනය තක්සේරු කරන ලදී.

මූල්‍ය වාර්තාකරණය සම්බන්ධ දැනට ක්‍රියාත්මක අභ්‍යන්තර පාලන පද්ධතිය මූල්‍ය වාර්තාකරණයෙහි විශ්වසනීය බව පිළිබඳ සාධාරණ සහතිකයක් ලබාදීමට තරම් ප්‍රබල හා ප්‍රමාණවත් බවත්, බාහිර අරමුණු වෙනුවෙන් පිළියෙල කරනු ලබන මූල්‍ය ප්‍රකාශයන් අදාළ ගිණුම්කරණ ප්‍රමිතීන්ට හා නියාමන අවශ්‍යතා වලට අනුකූල වන බවත් අධ්‍යක්ෂ මණ්ඩලයේ මතය වේ.

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අවදානම හා පාලනය සම්බන්ධ ස්වකීය ප්‍රතිපත්ති හා ක්‍රියාපටිපාටි ක්‍රියාත්මක කිරීමේදී, කළමනාකාරිත්වය මගින් අදාළ අවදානම් හඳුනා ගැනීම හා මුහුණ පෑ අවදානම් තක්සේරුව, සහ අදාළ අවදානම් අවම කිරීම හා පාලනය කිරීම සඳහා යෝග්‍ය වන අභ්‍යන්තර පාලනයන් සැකසීම, මෙහෙයවීම සහ අධීක්ෂණය යන අංශයන්ගෙන් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත සහාය දෙනු ලැබයි.

මූල්‍ය වාර්තාකරණය සම්බන්ධ අභ්‍යන්තර පාලන පද්ධතියේ සැකසුම සහ ඵලදායීතාවය සමාලෝචනය කිරීමේදී, යොදාගැනීම සඳහා අනුගමනය කරන ලද ක්‍රියාවලීන්හි ප්‍රධාන ගති ලක්ෂණ

මූල්‍ය වාර්තාකරණය සම්බන්ධ අභ්‍යන්තර පාලන පද්ධතියේ ප්‍රමාණවත්ව සහ සුපිළිපත් බව සමාලෝචනය කිරීමේදී යොදාගත් ප්‍රධාන ක්‍රියාවලීන් වෙත පහත දැක්වෙන කරුණු ඇතුළත් වේ :

- බැංකුවේ දෛනික මෙහෙයුම් කටයුතු වල ඵලදායීතාවය සහ බැංකුවේ මෙහෙයුම්වල සංස්ථාපිත අරමුණු, ක්‍රමෝපායන් සහ වාර්ෂික අයවැය කෙරෙහි මෙන්ම අනුමත ප්‍රතිපත්ති හා ව්‍යාපාරික නියෝගයන් කෙරෙහි අනුකූලතාවය තහවුරු කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය වෙත සහාය දැක්වීම උදෙසා මණ්ඩලය විසින් විවිධ කමිටු ස්ථාපනය කෙරිණි.

බැංකුවේ අභ්‍යන්තර විගණන අංශය මගින්, නියැදි හා ආවර්තිත ක්‍රියාපටිපාටීන් භාවිත කරමින් අඩුම අවදානම අභ්‍යන්තර පාලන පද්ධතීන්හි ප්‍රතිපත්ති හා ක්‍රියාපටිපාටීන් කෙරෙහි අනුකූලතාව සහ ඵලදායීත්වය පරීක්ෂා කරනු ලබන අතර, අනුකූලතාවය සම්බන්ධ කවර හෝ සැලකිය යුතු සොයාගැනීම්ක් විශේෂ කොට දක්වනු ලැබේ. ස්වාධීන හා විෂයමූලික වාර්තාවක් ලබාදීමේ අරමුණින් යුතුව, ඇගයීමට ලක්වන අවදානමෙහි මට්ටම අනුව වාර ගණන තීරණය කරමින්, සියළුම ඒකකයන් සහ ශාඛාවන් ආශ්‍රිතව අභ්‍යන්තර විගණන පරීක්ෂාවන් සිදුකෙරේ. වාර්ෂික විගණන සැලසුම අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව මගින් සමාලෝචනය කොට අනුමත කෙරේ. අභ්‍යන්තර විගණන අංශයේ සොයාගැනීම් සමාලෝචනය සඳහා ඔවුන්ගේ ආවර්තිත රැස්වීම් වලදී අධ්‍යක්ෂ මණ්ඩලය විගණන කමිටුව වෙත භාරදෙනු ලැබේ.

- අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව මගින්, අභ්‍යන්තර විගණන අංශය, නියාමන අධිකාරීන් සහ කළමනාකාරිත්වය විසින් හඳුනාගනු ලබන අභ්‍යන්තර පාලන ගැටළු සමාලෝචනය කොට, අවදානම් කළමනාකරණ හා අභ්‍යන්තර පාලන පද්ධතීන්හි ප්‍රමාණවත්තාවය සහ ඵලදායීතාවය තක්සේරු කරනු ලැබේ. ඔවුන් විසින් විගණනයන්හි විෂයපථය හා තත්ත්වය සම්බන්ධ නිශ්චිත අවධානයකින් යුතුව අභ්‍යන්තර විගණන ක්‍රියාකාරකම් සමාලෝචනයද සිදුකෙරේ. අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවෙහි වාර්තා ආවර්තිත පදනමක් මත බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වලදී සහායත කෙරේ. බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව විසින් සිදුකරන ලද ක්‍රියාකාරකම් අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටු වාර්තාවේ ඉදිරිපත් කෙරේ. (පිටු අංක 71 බලන්න)
- අභ්‍යන්තර පාලන පද්ධතිය ඇගයීමට ලක් කිරීමේදී බැංකුවේ හඳුනාගත් නිලධාරීන් විසින් අඩුම අවදානම, බැංකුවේ මූල්‍ය ප්‍රකාශයන්හි වැදගත් ගිණුම් සහ හෙළිදරව් කිරීම් වලට සම්බන්ධ සියළුම ක්‍රියාපටිපාටීන් සහ පාලනයන් විශ්ලේෂණය හා යාවත්කාලීන කිරීම සිදු කරන ලදී. බැංකුවේ අභ්‍යන්තර විගණන අංශය මගින් අඩුම අවදානමක් මත මෙම ක්‍රියාපටිපාටීන් හා පාලනයන්ගේ සැකසුම් හා ඵලදායීතාවය සම්බන්ධ යෝග්‍යතාවය නිර්ණය කරන ලදී .
- ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති LKAS සහ SLFRS අනුගමනය කිරීමේදී, හඳුනා ගැනීම, මිනුම්කරණය, වර්ගීකරණය සහ හෙළිදරව් කිරීම සම්බන්ධ අවශ්‍යතා වෙත අනුගත වීම සඳහා අදාළ ක්‍රියාවලීන් වෙත ප්‍රතිගාමී වැඩිදියුණු කිරීම් සිදුකෙරෙමින් පවතින අතරතුර, ණය හා අත්තිකාරම් භානිකරණය, ක්‍රෙඩිට් කාඩ්පත් මෙහෙයුම්, කළමනාකරණ තොරතුරු පද්ධතිය සහ අවදානම් කළමනාකරණය හා සම්බන්ධිත පාර්ශ්වයන් ආශ්‍රිත මූල්‍ය ප්‍රකාශයන්හි හෙළිදරව් කිරීම් සම්බන්ධ ක්‍රියාවලීන් තවදුරටත් ශක්තිමත් කිරීම සිදුකෙරේ. මෙම ඇගයුම සඳහා බැංකුවේ පරිපාලිතයන් ඇතුළත් නොවීය.
- අධ්‍යක්ෂ මණ්ඩලය විසින්, 2018 ජනවාරි 01 දින හෝ එදිනට පසු ඇරඹෙන මූල්‍ය වාර්තාකරණ කාලපරිච්ඡේදයන් සඳහා අදාළ වන SLFRS 9 "මූල්‍යමය උපකරණ" අනුගමනය කිරීමේ කෙරෙහි නිසි අවධානය යොමු කරන ලදී. LKAS 39 මගින් සිදු කරන ලද දරන ලද ණය අලාභ සඳහා වෙන්කිරීම වෙනුවට SLFRS 9 ප්‍රමිතිය මගින් අපේක්ෂිත ණය අලාභ සඳහා වෙන්කිරීම මගින් භානිකරණ තක්සේරුව කෙරෙහි සැලකිය යුතු බලපෑමක් වීම හේතුවෙන්, එමගින් 1 වන දින බලපෑම තක්සේරු කිරීම පිළිබඳ අවසන් තීරණයකට එළඹීමේ කාර්යයෙහි බැංකුව නිරතව සිටී.
- 2018 වර්ෂයේ අභ්‍යන්තර පාලන පද්ධතිය සම්බන්ධයෙන් බාහිර විගණකවරුන් විසින් දක්වන ලද අදහස් සැලකිල්ලට ගනිමින් අදාළ අවස්ථාවන්හිදී ඒවා යොදාගැනීමට පියවර ගැනුණි. එළඹෙන වසරේදී සම්බන්ධිත පාර්ශ්ව ගනුදෙනු හඳුනාගැනීම ආශ්‍රිත පාලන ලේඛණගත කිරීම් වැඩිදියුණු කිරීමට අවශ්‍ය නිසි පියවර ගන්නා ලදී .

අභ්‍යන්තර පාලනයන් පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය

තහවුරු කිරීම

ඉහත දක්වන ලද ක්‍රියාවලීන් මත පදනම්ව, මූල්‍ය වාර්තාකරණය සම්බන්ධ දැනට ක්‍රියාත්මක අභ්‍යන්තර පාලන පද්ධතිය මූල්‍ය වාර්තාකරණයේ විශ්වසනීය බව පිළිබඳ සාධාරණ සහතිකයක් ලබාදීමට තරම් ප්‍රබල හා ප්‍රමාණවත් බවත්, බාහිර අරමුණු වෙනුවෙන් පිළියෙල කරනු ලබන මූල්‍ය ප්‍රකාශයන් අදාළ ගිණුම්කරණ ප්‍රමිතීන්ට හා හිඟමත අවශ්‍යතා වලට අනුකූල වන බවත් අධ්‍යක්ෂ මණ්ඩලයේ මතය වේ.

බාහිර විගණකවරුන් විසින් සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධ සමාලෝචනය

බාහිර විගණකවරුන් විසින් 2018 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වසර සඳහා වන වාර්ෂික වාර්තාවේ ඇතුළත් ඉහත දැක්වෙන අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය සමාලෝචනයට ලක් කොට, බැංකුවේ අභ්‍යන්තර පාලන පද්ධතියෙහි සැකසුම සහ ඵලදායීත්වය සමාලෝචනය කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් භාවිත කරන ලද ක්‍රියාවලිය සම්බන්ධයෙන්, ඔවුන්ගේ අවබෝධය අනුව ප්‍රකාශය අනුකූල නොවන බවට විශ්වාස කිරීමට හේතු වන අකාරයේ කිසිදු කරුණක් ඔවුන්ගේ අවධානයට ලක් නොවූ බව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කරන ලදී.

මූල්‍ය වාර්තාකරණය සම්බන්ධ අභ්‍යන්තර පාලන ආශ්‍රිත බාහිර විගණකවරුන්ගේ සහතිකත්ව වාර්තාව වාර්ෂික වාර්තාවේ පිටු අංක 145 හි ඉදිරිපත් කෙරේ.

අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන්,



නිලයක මෙවන් පිරිස්

සභාපති

අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව

2019 මාර්තු 28 වැනි දින

අභ්‍යන්තර පාලනය පිළිබඳව විගණකාධිපතිවරයාගේ වාර්තාව



ජාතික විගණන කාර්යාලය தேசிய கணக்காய்வு அலுவலகம் NATIONAL AUDIT OFFICE



මගේ අංකය
எனது இல. }
My No. }

BAF/D/PB/IC/2018

ඔබේ අංකය
உமது இல. }
Your No. }

දිනය
திகதி }
Date }

09 May 2019

මහජන බැංකුවේ අභ්‍යන්තර පාලනය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශනය සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලබන විගණකාධිපතිවරයාගේ සහතික කිරීමේ වාර්තාව

අභ්‍යන්තර පාලන පැතිකඩ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා විස්තර කරනු ලබන ක්‍රියාවලීන්ගෙන් ඇත්ත වශයෙන්ම ගැටලුවලට පිළියම් යෙදෙන්නේ ද යන්න මා විසින් සලකා බැලීමත් SLSAE 3050 අනුව අවශ්‍ය නොවේ.

හැඳින්වීම

මෙම වාර්තාවෙන් ඉදිරිපත් කරනු ලබන්නේ 2018 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා වන වාර්ෂික වාර්තාවේ ඇතුළත් වන මහජන බැංකුවේ ("බැංකුවේ") අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශනය ("ප්‍රකාශනය") පිළිබඳ තහවුරුවකි. මේ තහවුරුව සිදු කිරීමේදී ප්‍රසිද්ධ වෘත්තීය යෙදී සිටින වරලත් ගණකාධිකාරී සමාගමක සහාය මට ලැබීණි.

නිගමනය

අනුගමනය කරන ලද ක්‍රියාපටිපාටි පදනම් කරගෙන, වාර්ෂික වාර්තාවේ ඇතුළත් ප්‍රකාශනය, බැංකුවේ මූල්‍ය වාර්තාකරණය සම්බන්ධ අභ්‍යන්තර පාලන පද්ධතියේ සැකැස්ම හා විලදායීත්වය සමාලෝචනයෙහිලා අධ්‍යක්ෂ මණ්ඩලය අනුගමනය කර ඇති ක්‍රියාවලිය සම්බන්ධයෙන් මගේ අවබෝධයට අනුකූල නොවන බවට විශ්වාස කිරීමට හේතු කිසිවක් අපගේ අවධානයට ලක් වී නොමැත.

කළමනාකාරිත්වයේ වගකීම

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය විසින් 2007 අංක 11 දරන බැංකු පනත් විධානයේ 3 (8) (ii) (ආ) වගන්තියට අනුකූලව හිකුත් කරන ලද "අභ්‍යන්තර පාලනය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශනය සම්බන්ධයෙන් බැංකු අධ්‍යක්ෂවරුන් සඳහා වන මාර්ගෝපදේශ" ප්‍රකාරව ප්‍රකාශනය පිළියෙල කිරීමේ සහ ඉදිරිපත් කිරීම සඳහා කළමනාකාරිත්වය වගකීමට බැඳේ.

ඩබ්.පී.සී. විගමරන්න

විගණකාධිපති

මාගේ වගකීම සහ ශ්‍රී ලංකා විගණන ප්‍රමිති 3050 ට අනුකූලතාව

මගේ වගකීම වන්නේ ඉටු කරන ලද කාර්යය පදනම් කරගෙන ප්‍රකාශනය සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයට වාර්තාවක් හිකුත් කිරීමය. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය විසින් හිකුත් කරන ලද අභ්‍යන්තර පාලනය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශනය සම්බන්ධයෙන් බැංකුව සඳහා වන තහවුරු වාර්තාව තහවුරු කිරීමේ කාර්යයන් පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රමිතිය SLSAE 3050 ට අනුකූලව මම මගේ කාර්යය සිදු කළෙමි.

ඉටු කරන ලද කාර්යය සාරාංශය

මගේ කාර්යය සිදුකරනු ලැබ ඇත්තේ අධ්‍යක්ෂවරුන් විසින් හෝ ඔවුන් සඳහා පිළියෙල කරන ලද ලේඛනගත කිරීම මගින් ප්‍රකාශනය සනාථ වන්නේ ද සහ බැංකුවේ අභ්‍යන්තර පාලන පද්ධතිය සමාලෝචනයේදී අධ්‍යක්ෂවරුන් උපයෝගී කරගෙන ඇති ක්‍රියාවලිය විමසීම් උචිත පරිදි පිළිබිඹු වන්නේ ද යන කරුණු තක්සේරු කිරීම සඳහාය.

ඉටු කරන ලද ක්‍රියා පටිපාටීන්, නියැදි පදනම් මත ලබාගත් බැංකු කාර්ය මණ්ඩල විමසීම් හා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් යොදාගනු ලැබූ ක්‍රියාවලීන් සඳහා උපකාරී වන ලිපි ලේඛන වල පැවත්ම මත මූලික වශයෙන් සීමා වේ.

ප්‍රකාශනයෙන් සියළුම අවදානම් හා පාලනයන් අනාවරණය වන්නේදැයි මවිසින් සලකා බැලීම හෝ බැංකුවේ අවදානම් සහ පාලන ක්‍රියාපටිපාටිය පිළිබඳ මතයක් පළකිරීම හෝ SLSAE 3050 අනුව අවශ්‍ය නොවේ. එසේම වාර්ෂික වාර්තාවේ අනාවරණය වන කිසියම් සැලකිය යුතු ගැටලු වල වැදගත්


සැමවිටකම නව අරුතක් දෙමින්

ඔබට කිසිවෙකු මත රඳාපවිණිමට අවශ්‍ය නොවේ
ඔබේ සේවය සඳහා අපගේ 24x7 බැංකු සේවාව
ඔබ සඳහාම විවෘතව පවතී






ව්‍යාපාර අකෘතිය



වටිනාකම්

නිපැයුම

ප්‍රතිඵල



පරිසරය

ශ්‍රී ලංකා ජනතාවගේ සමාජ ආර්ථික සංවර්ධනය කෙරෙහි පහසුකම් සැලසීම.

දේශීය ක්ෂුද්‍ර හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රයන් සවිමත් කිරීම.

රජයේ ආර්ථික සංවර්ධන කාර්ය සටහන වෙත සහයෝගය දැක්වීම.

දිවයින පුරා රැකියා අවස්ථා සැපයීම.

ගෝලීය කඩඉම් සීමාන්තර සමාගම්ව ශ්‍රී ලාංකීය බැංකු ක්ෂේත්‍රය තඟා සිටුවීම.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණ පරිවර්තනය කෙරෙහි ප්‍රමුඛත්වය ලබා දීම.

හරිත බැංකුකරණ සංකල්ප අනුගමනය කිරීම ඔස්සේ දීපව්‍යාප්තව පරිපූර්ණ වෙතසක් සිදුකිරීම.

කොටස් හිමිකරුවන්ට

දළ ආදායම - රු.බිලියන 219.4
බදු වලට පෙර ලාභය - රු.බිලියන 31.2

ගනුදෙනුකරුවන්ට

- ◆ මුළු අත්තිකාරම් - රු.බිලියන 1,489.9
- ◆ ස්වයං බැංකුකරණ ඒකක 210 අරඹන ලදී.
- ◆ මුදල් තැන්පතු යන්ත්‍ර 238 ක් ස්ථාපනය කරන ලදී.
- ◆ සිල්ලර ගනුදෙනුකරුවන් හට පීපල්ස් වේව් (People's Wave) මොබයිල් බැංකුකරණ යෙදවුම හඳුන්වාදීම. (මේ වන විට ඩිවුන්ලෝඩ් කිරීම් 200000)
- ◆ පීපල්ස් විස් (People's Wiz) මෙවලම හඳුන්වාදීම. (මේ වන විට නව ගිණුම් 170,000)
- ◆ පීපල්ස් වින් (People's Wyn) ජංගම බැංකුකරණ යෙදවුම හඳුන්වාදීම. (මේ වන විට ලියාපදිංචි වීම් 750)

සේවකයින්ට

- ◆ සේවක පිරිස - 8,093
- ◆ සේවක පුහුණු පැය - පැය 161,378
- ◆ මාතෘ නිවාඩු වලින් පසුව සේවයට වාර්තා කරන අනුපාතය - 100%
- ◆ ක්ෂේත්‍ර ආරවුල් - නැත

නියාමනයන්ට

- ◆ රාජ්‍ය ව්‍යවසායන් වෙත රු බිලියන 540.1 ණය ලබාදීම්
- ◆ ගෙවන ලද බදු - රු බිලියන 20
- ◆ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය - 14.5
- ◆ ශ්‍රී ලංමබැ මූලික සයිබර් සුරක්ෂිතතා සම්මතයන්ට අනුකූල වෙමින්

ප්‍රජාවට

- ◆ ආර්ථිකමය වශයෙන් පීඩනයට පත් ප්‍රදේශ වෙත රු. බිලියන 105.0 ක ණය ප්‍රදානයන්.
- ◆ ග්‍රාමීය ව්‍යවසායකයින් උදෙසා මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් 100 කට අධික සංඛ්‍යාවක් පැවැත්වීම.
- ◆ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතීන් උදෙසා රු. මිලියන 42.3 ක් යෙදවීම.

පාර්ශ්වකාර සහභාගීත්වය

GRI 102-40, 102-42, 102-43, 102-44

පාර්ශ්වකාර සහභාගීත්වය අපගේ ක්‍රමෝපායික සැලසුම්කරණ ක්‍රියාවලිය සඳහා මූලික කරුණු සපයමින් අපගේ ව්‍යාපාරය වෙත ප්‍රබල ධනාත්මක දායකත්වයක් ලබාදෙන්නා වූ බලසම්පන්න මෙවලමක් වශයෙන් ක්‍රියාත්මක විය. අප විසින් හඳුනාගනු ලැබූ ආකාරයට අඛණ්ඩව අපගේ පාර්ශ්වකරුවන් සමග එක්ව කටයුතු කිරීම මගින් අපගේ ව්‍යාපාරය පිළිබඳ පිටස්තර අදහස් දැනගනිමින් අපගේ ව්‍යාපාර ආකෘතිය වැඩිදියුණු කළ යුතු නවෝත්පාදනයන් ඔස්සේ ප්‍රධාන පාර්ශ්වකාර සේවාවන් හැඩගස්වා ගැනීමේ අවස්ථාව අප වෙත හිමි වේ.

තවද ඔවුන්ගේ ගැටළු හඳුනාගැනීම සහ ඒවාට ප්‍රතිචාර දැක්වීම මගින් ඔවුන්ගේ විශ්වාසය දිනාගැනීම පමණක් නොව බැංකුවට වෙළඳපොල තුළ ස්වකීය තරඟකාරී ස්ථාවරත්වය ගොඩනගා ගැනීමටද හැකි වේ.



සහභාගී වන ක්‍රමය	වාරගණන	මතු කරන ලද ප්‍රධාන මතකා සහ කරුණු	අපගේ ක්‍රමෝපායික ප්‍රතිචාරය
කොටස්කරුවන්			
මහා සහා රැස්වීම	වාර්ෂිකව	<ul style="list-style-type: none"> පසුගිය මූල්‍ය වර්ෂයේ කාර්යක්ෂමතා සමාලෝචනය මූල්‍ය තොරතුරු හා හෙළදරව් කිරීම් තිරසාර වර්ධන ඉපයුම් ප්‍රබල සාංගමික පාලන ක්‍රියාකාරකම් අවදානම් කළමනාකරණය සංස්ථාපිත තිරසාරත්වය අනාගත ස්වරූපය සහ වර්ධන අවස්ථා සමූහයේ නවතම තොරතුරු වර්තකරණය හා යාවත්කාලීනගන් 	වාර්ෂික වාර්තාව සහ කාර්යක්ෂම මූල්‍ය ප්‍රකාශ හිසි කලට ප්‍රකාශයට පත් කොට කොටස් හිමිකරුවන් වෙත බෙදාහැරීම අවදානම් කළමනාකරණය, වත්කම් වල ගුණාත්මකභාවය සහ තිරසාරත්වය වැනි දෑ කාලීනව හෙළදරව් කිරීම.
වාර්ෂික වාර්තාව	වාර්ෂිකව		
කාර්යක්ෂම මූල්‍ය ප්‍රකාශ	කාර්යක්ෂමය		
ආයතනික වෙබ් අඩවිය	අඛණ්ඩ		තිරන්තරයෙන් වෙබ් අඩවිය යාවත්කාලීන කරමින් නවතම මාධ්‍ය හිචේදන සහ පුවත් හිකුත් කිරීම.
මාධ්‍ය හිචේදන සහ මාධ්‍ය සාකච්ඡා	සිදු කෙරෙමින් පවතී		
ගනුදෙනුකරුවන්			
සබඳතා කළමනාකරණය	සිදු කෙරෙමින් පවතී	<ul style="list-style-type: none"> සේවා ලබාගැනීමේ හැකියාව සේවා වල ගුණාත්මකභාවය පහසුව සහ ප්‍රවේශය නවෝත්පාදනයන් තොරතුරු වල රහස්‍යභාවය 	අප විසින් ආයතනික තොරතුරු සැපයීම සඳහා ගනුදෙනුකාර ඇමතුම් මධ්‍යස්ථානයක් හා ආයතනික වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලැබේ.
තෘප්තිමත්භාවය පිළිබඳ සමීක්ෂණ	සිදු කෙරෙමින් පවතී		ගනුදෙනුකරුවන් වෙත අති නවීන තාක්ෂණික සේවාවන් ලබාදීම සඳහා ඩිජිටල් ශාඛාවන් හා නවෝත්පාදන මධ්‍යස්ථානයක් පිහිටුවා ඇත.
ගනුදෙනුකාර ජාලකරණය	සිදු කෙරෙමින් පවතී		
ආයතනික වෙබ් අඩවිය	සිදු කෙරෙමින් පවතී		

සහභාගී වන ක්‍රමය	වාරගණන	මතු කරන ලද ප්‍රධාන මතකා සහ කරුණු	අපගේ ක්‍රමෝපායික ප්‍රතිචාරය
සේවකයින්/වෘත්තීය සමිති			
කාර්යසාධන ඇගයීම්	වාර්ෂිකව	<ul style="list-style-type: none"> විනිවිද්‍යාවලියේ යුතු, සාධාරණ හා ආකර්ශනීය වැටුප් 	<p>සේවකයින් වෙත අඛණ්ඩ පුහුණුව, දිරිගන්වන සුළු කාර්ය වටපිටාවක් සහ ක්ෂේත්‍ර සම්මතයන් මත ආකර්ශනීය පාර්ශ්වික ලබාදෙමින් සංස්ථාපිත වටිනාකම් අනුගමනය කිරීම සඳහා සේවකයින් දිරිගැන්වීම.</p>
සාමූහික කේවල් කිරීම	සිදු කෙරෙමින් පවතී	<ul style="list-style-type: none"> වෘත්තීය ප්‍රගතිය 	
බහු මට්ටම් සේවක හමුවීම්	සිදු කෙරෙමින් පවතී	<ul style="list-style-type: none"> සේවා ස්ථානීය සුරක්ෂිතතාව 	
සේවක හැඩගැස්ම	සිදු කෙරෙමින් පවතී	<ul style="list-style-type: none"> ශ්‍රම ගෞරවය 	
පුහුණු වැඩසටහන්	සිදු කෙරෙමින් පවතී		
සමූහික අභ්‍යන්තර ජාලය සහ විද්‍යුත් තැපෑල	සිදු කෙරෙමින් පවතී		
නියාමන අධිකාරීන්			
පරිශ්‍ර සොයාබැලීම්	සිදු කෙරෙමින් පවතී	<ul style="list-style-type: none"> නියාමන අනුකූලතාවය 	<p>අදාළ තොරතුරු සහ වාර්තා නිසි කලට ලබාදීම, අධිකාරීන් සමඟ විවෘත සංවාදයක් පවත්වාගෙන යාම, ක්ෂේත්‍රයේ සංවර්ධනය කෙරෙහි දායක වීම.</p>
නියාමනමය වාර්තාකරණය	වාර්ෂික කාර්තූමය මාසික ඡතිපතා	<ul style="list-style-type: none"> ආයතනික පාලනය අවදානම් කළමනාකරණය තිරසාර ව්‍යාපාරික පරිචයන් 	
ක්ෂේත්‍ර රැස්වීම්	සිදු කෙරෙමින් පවතී		
මාධ්‍ය නිවේදන	සිදු කෙරෙමින් පවතී		
සැපයුම්කරුවන්			
සැපයුම්කාර සමීක්ෂණ	සිදු කෙරෙමින් පවතී	<ul style="list-style-type: none"> ගනුදෙනු කිරීමේ පහසුව 	<p>දිගුකාලීන ද්විපාර්ශ්වීය වශයෙන් ප්‍රතිලාභ සැලසෙන සබඳතා ගොඩනගා ගැනීම, තිරසාර හා සදාචාර සම්පන්න ක්‍රියාකාරී ප්‍රවර්ධනය, නිසි කලට ගෙවීම් සිදුකිරීම, සැපයුම්කාර ප්‍රතිචාර දැක්වීම, සේවා තත්ත්වයන් අධීක්ෂණය.</p>
සැපයුම්කාර සබඳතා	සිදු කෙරෙමින් පවතී	<ul style="list-style-type: none"> අගය එකතු කිරීම සහ සැපයුම්කාර සංවර්ධනය 	
පරිශ්‍ර සංචාර සහ රැස්වීම්	සිදු කෙරෙමින් පවතී	<ul style="list-style-type: none"> දිගු කාලීන සහයෝගීතා සේවා තත්ත්වය 	
ප්‍රජාවන්			
ප්‍රජා සහභාගීත්වය		<ul style="list-style-type: none"> රැකියා අවස්ථා බිහි කිරීම 	<p>අධ්‍යාපනය, සෞඛ්‍ය හා යටිතල පහසුකම් සංවර්ධනය ඔස්සේ ප්‍රජාවන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම.</p>
මූල්‍ය විනය ප්‍රවර්ධන කිරීම සඳහා වැඩමුළුව		<ul style="list-style-type: none"> අනුග්‍රාහකත්ව සහ සහාය වර්ධන ව්‍යාපෘති 	
ප්‍රජා සමීක්ෂණ		<ul style="list-style-type: none"> ව්‍යාපාරයේ ආර්ථික හා සමාජයීය බලපෑම 	


ප්‍රමාණාත්මකතාවය



ප්‍රමාණාත්මකතා ගැටළු නිර්ණය කිරීම සියළු අංශයන් සහ ව්‍යාපාර ඒකකයන්හි යෙදවුම් සහිත, සමූහ ව්‍යාප්ත ක්‍රියාවලියකි. ප්‍රමාණාත්මකතා ගැටළු හඳුනාගැනීම සඳහා අපගේ පාර්ශ්වකරුවන්ගෙන් ලබාගන්නා තොරතුරු, වෙළඳපොල අවස්ථා සහ අවදානම් විශ්ලේෂණයන් සහ බැංකුවේ ප්‍රධාන වටිනාකම් ගාමකයන් යන සියල්ල භාවිත කෙරේ. යම් අංශයක ප්‍රමාණාත්මකතාවය නිර්ණය කරනු ලබන්නේ පාර්ශ්වකරුවන් වෙත එහි ප්‍රතිච්ඡාද, සිදුවීමේ සම්භාවිතාව සහ බලපෑමේ විශාලත්වය පදනම් කර ගනිමිනි. කිසියම් අංශයක් කෙටි, මධ්‍ය හා දිර්ඝ කාලීනව අපගේ වටිනාකම් ගොඩනැංවීමේ ක්‍රියාවලිය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරයි නම් අදාළ අංශය ප්‍රමාණාත්මක යැයි සැළකේ.







ප්‍රමාණාත්මකතාවය සම්බන්ධ තේමාවන් හඳුනාගැනීමෙන් අනතුරුව ද්විමාන ප්‍රමාණාත්මකතා ආකෘතියක් ඔස්සේ ගෝලීය වාර්තාකරණ නිර්ණයන්ට (GRI) අනුව ඉදිරිපත් කිරීම සිදුකර ඇත. ක්‍රියාකාරී මෙහෙයුම් වටපිටාව හා තරඟකාරීව ගැටීම සඳහා සහ අපගේ පාර්ශ්වකරුවන්ගේ ප්‍රමුඛතා සහ අපේක්ෂාවන් සමග සමපාත වීම සඳහා ප්‍රමාණාත්මකතා ලැයිස්තුව වාර්ෂිකව යාවත්කාලීන කෙරේ.

ප්‍රමාණාත්මකතාවය ඇගයුම් ක්‍රියාවලිය




ප්‍රමාණාත්මකතාව සම්බන්ධ තේමාව GRI 102-47	තේමා සීමාව GRI 102-46	GRI අදාළත්වය	ප්‍රමාණාත්මකතාවය සඳහා හේතු (GRI 103 -1)	වැදගත්කම් මට්ටම	කළමනාකරණ ප්‍රවේශය (GRI 103 -2)	කළමනාකරණ ප්‍රවේශය ඇගයීම (GRI 103 -3)
1. මූල්‍ය කාර්යසාධනය	අත්‍යන්තර /බාහිර	GRI 201	ඕරොන්තු දීමේ හැකියාව වර්ධනය කරන, වර්ධන අඛණ්ඩව පවත්වාගෙන යාමට උපකාරී වන, බැංකුවේ සන්නාම හිමිකම වර්ධනය කෙරෙහි හේතු වන සවිමත් මූල්‍ය කාර්යසාධනයකි.	ප්‍රමුඛතා ගැටළුවකි ●	බැංකුවේ ශේෂ පත්‍රය ශක්තිමත් කිරීම සහ ප්‍රාග්ධන තත්ත්වය බලාත්මක කිරීම සඳහා ක්‍රමෝපායිකව අවදානම් කළමනාකරණය කරනු ලබන අතරතුර, ආදායම ඉහළ නැංවීම සඳහා ඵලදායී පිරිවැය කළමනාකරණ ක්‍රියාකරකම් සමගින් සියළු ව්‍යාපාරික අංශයන්හි ජනනය වන ආදායම වර්ධනය කරම සඳහා වෙළඳපොල අවස්ථා යොදා ගැනීම.	මූල්‍ය ප්‍රාග්ධනය (පිටුව 105) කළමනාකරණ විචාරය - ව්‍යාපාර ඒකක වල කාර්යසාධනය (පිටුව 96 - 102) අවදානම් කළමනාකරණ වාර්තාව (පිටුව 40)
2. ගනුදෙනුකර අත්දැකීම	බාහිර	සෘජු අදාළත්වයක් නැත	අසමසම ගනුදෙනුකර අත්දැකීමක් සමගින් සියළු ගනුදෙනුකර පාර්ශ්වයන් අතර බැංකුවේ වෙළඳපොල කොටස වර්ධනය කරගැනීමට හැකි වනු ඇත.	ප්‍රමුඛතා ගැටළුවකි ●	සෑම ව්‍යාපාරික ඛණ්ඩයක්ම කේන්ද්‍රය කරගනිමින් විවිධ ගනුදෙනුකර පර්ශ්වයන් වෙත අනන්‍ය වූ විසඳුම් ලබාදීම.	නිෂ්පාදිත ප්‍රාග්ධනය (පිටුව 110) බුද්ධිමය ප්‍රාග්ධනය (පිටුව 113) සමාජ හා සබඳතා ප්‍රාග්ධනය - ගනුදෙනුකර (පිටුව 126)
3. මෙහෙයුම් කාර්යක්ෂමතාව	අත්‍යන්තර	සෘජු අදාළත්වයක් නැත	ඉහළ නංවන ලද මෙහෙයුම් කාර්යක්ෂමතාව බැංකුවේ සියළුම පාර්ශ්වකරුවන් සඳහා නිපැයුම් වර්ධනය කිරීම සඳහා යොදා ගැනීම.	ප්‍රමුඛතා ගැටළුවකි ●	ව්‍යාපාර ආකෘතියේ සියළුම ප්‍රධාන මෙහෙයුම් අංශයන් කෙරෙහි අවධානය ඉහළ නැංවීම.	නිෂ්පාදිත ප්‍රාග්ධනය (පිටුව 110) බුද්ධිමය ප්‍රාග්ධනය (පිටුව 113) සමාජ හා සබඳතා ප්‍රාග්ධනය - ගනුදෙනුකර සහ සැපයුම්කරු (පිටුව 126 සහ 128) මානව ප්‍රාග්ධනය (පිටුව 117) ස්වභාවික ප්‍රාග්ධනය (පිටුව 135)
4. සේවක ඵලදායීතාවය	අත්‍යන්තර	සෘජු අදාළත්වයක් නැත	වඩාත් යහපත් සේවක ඵලදායීත්වය මගින් සිය ක්‍රමෝපායික අරමුණු ඉටුකරගැනීම සඳහා බැංකුව වෙත ආකෘතිය නිර්මාණය කරයි.	ප්‍රමුඛතා ගැටළුවකි ●	නිපුණතා සහ හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණින් බැංකුවේ මානව ප්‍රාග්ධනය වර්ධනය කිරීම සඳහා ක්‍රමික ආයෝජන.	මානව ප්‍රාග්ධනය (පිටුව 117)
5. ඩිජිටල්කරණයේ ප්‍රමුඛත්වය	අත්‍යන්තර /බාහිර	සෘජු අදාළත්වයක් නැත	මහජන බැංකුව සෞඛ්‍ය ආයතනයන්ගෙන් වෙනස්වීමට ලක් කරමින් බැංකුවට සිය වෙළඳපොල තත්ත්වය සවිමත් කරගනිමින් වෙළඳපොල කොටස් ගොඩනංවා ගැනීමේ හැකියාව උදා කරයි.	ප්‍රමුඛතා ගැටළුවකි ●	අත්‍යන්තර ක්‍රියාවලීන් සහ භෞතික ආකෘතිය පරිවර්තනයට ලක් කිරීම මෙන්ම වෙළඳපොල වෙත පළමු වර නිෂ්පාදන හිකුත් කිරීම සඳහා ඩිජිටල් තාක්ෂණ පදනම් වෙත අඛණ්ඩ හා සිදුකෙරෙමින් පවතින ආයෝජන.	නිෂ්පාදිත ප්‍රාග්ධනය (පිටුව 110) බුද්ධිමය ප්‍රාග්ධනය (පිටුව 113) සමාජ හා සබඳතා ප්‍රාග්ධනය - ගනුදෙනුකර (පිටුව 126)

ප්‍රමාණාත්මකතාවය

ප්‍රමාණාත්මකතාව සම්බන්ධ තේමාව GRI 102-47	තේමා සීමාව GRI 102-46	GRI අදාළත්වය	ප්‍රමාණාත්මකතාවය සඳහා හේතු (GRI 103 -1)	වැදගත්කම් මට්ටම	කළමනාකරණ ප්‍රවේශය (GRI 103 -2)	කළමනාකරණ ප්‍රවේශය ඇගයීම් (GRI 103 -3)
6. අවදානම් සහ පාලනය	අභ්‍යන්තර /බාහිර	සෘජු අදාළත්වයක් නැත	බැංකුවේ ව්‍යාපාර ආකෘතියෙහි ස්ථාවරත්වය සහ තිරසාරත්වය තහවුරු කරයි.	ප්‍රමුඛතා ගැටළුවකි 	පාලන ක්‍රියාකාරකම් වල සහයෝගය සහිතව, ව්‍යාපාරයේ එක් එක් අංශය ආශ්‍රිත ප්‍රමුඛ අවදානම් කෙරෙහි අවධානාත්මක ක්‍රියාකාරී අවදානම් කළමනාකරණය.	අවදානම් කළමනාකරණ වාර්තාව (පිටුව 41) ආයතනික පාලන වාර්තාව (පිටුව 50)
7. අනුකූලතාවය	අභ්‍යන්තර /බාහිර	GRI 416, GRI 417, GRI 418,	සන්නාම හිමිකම් වර්ධනයට හේතු වන බැංකුවේ වෙළඳපොල පිළිගැනීම වර්ධනය කිරීම.	ප්‍රමුඛතා ගැටළුවකි 	සියළුම අදාළ හිතීර්ති හා රෙගුලාසි වෙත 100% අනුකූලතාවය තහවුරු කෙරෙන සවිමත් පාලන හා අධීක්ෂණ ආකෘතියක් පවත්වාගෙන යාම.	සමාජ හා සබඳතා ප්‍රාග්ධනය - ගනුදෙනුකරු (පිටුව 126)
8. කුසලතා කළමනාකරණය	අභ්‍යන්තර	GRI 401, GRI 402, GRI 403, GRI 404, GRI 405	බැංකුවේ අනාගත සාර්ථකත්වය කෙරෙහි පූර්ණ වශයෙන් කැප වූ හිතෙහි, තෘප්තිමත් කණ්ඩායම් කිරීමාණ කෙරෙහි හේතු වේ.	අදාළ ගැටළුවකි 	ක්ෂේත්‍රයේ විශිෂ්ටතම කුසලතා සංවිතය බඳවාගැනීම, රඳවාගැනීම හා වර්ධනය කිරීම.	මානව ප්‍රාග්ධනය (පිටුව 121)
9. වගකීම් සහගත ණය ලබාදීම	අභ්‍යන්තර /බාහිර	සෘජු අදාළත්වයක් නැත	මූලික ව්‍යාපාරික ක්‍රියාකාරකම් ඔස්සේ යම් ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීමේ අවස්ථාව ලබාදෙයි.	අදාළ ගැටළුවකි 	බැංකු සේවාවන් වෙත යොමු නොවූ ග්‍රාමීය ප්‍රජාවන් අතර ඉහළ මූල්‍යමය අන්තර්ග්‍රහනය ප්‍රවර්ධනය.	සමාජ හා සබඳතා ප්‍රාග්ධනය - ගනුදෙනුකරු(පිටුව 125)
10. දූෂණ මර්දනය	අභ්‍යන්තර /බාහිර	GRI 205	අනුකූලතාවය කෙරෙහි වන බැංකුවේ ප්‍රයත්නයන් වෙත සහාය දක්වයි.	අදාළ ගැටළුවකි 	දූෂණ ක්‍රියාකාරකම් කෙරෙහි දැඩි දණ්ඩන ප්‍රතිපත්තිය	මානව ප්‍රාග්ධනය (පිටුව 123)
11. සමාජ ආර්ථික බලපෑම්	බාහිර	GRI 202, GRI 203, GRI 413	ජාතික ප්‍රමුඛතා අරමුණු වෙනුවෙන් ව්‍යාපාරික කටයුතු යොදාගැනීමේ අවස්ථාව බැංකුවට ලබාදෙයි.	පවත්වාගෙන යාමේ ගැටළුවකි 	ශ්‍රී ලංකාව පුරා සමාජයීය අසමානතා අවම කිරීම කෙරෙහි දායක වේ.	සමාජ හා සබඳතා ප්‍රාග්ධනය - ප්‍රජාව (පිටුව 132)

ප්‍රමාණාත්මකතාව සම්බන්ධ තේමාව GRI 102-47	තේමා සීමාව GRI 102-46	GRI අදාළත්වය	ප්‍රමාණාත්මකතාවය සඳහා හේතු (GRI 103 -1)	වැදගත්කම් මට්ටම	කළමනාකරණ ප්‍රවේශය (GRI 103 -2)	කළමනාකරණ ප්‍රවේශය ඇගයීම (GRI 103 -3)
12. ව්‍යාපාරය කෙරෙහි පාරසරික බලපෑම	බාහිර	GRI 302, GRI 305	ශ්‍රී ලංකාවේ ප්‍රථම "හරිත බැංකුව" බවට පත්වීමේ අවස්ථාව ලබාදෙයි.	පවත්වාගෙන යාමේ ගැටළුවකි ●	හරිත බැංකුකරණ ශාඛා, කඩදාසි භාවිතය අවම කිරීම ඩිජිටල් නිෂ්පාදන සහ ක්‍රියාවලීන් කෙරෙහි අවධානය යොමු කරන, පරිසර හිතකාමී සංස්කෘතියක් වෙත පියනැගීම සඳහා සේවකයින් හා සමාජය දැනුවත් කරන පස් වැදෑරුම් කළමනාකරණ ආකෘතියක් පවත්වාගෙන යාම.	ස්වභාවික ප්‍රාග්ධනය (පිටුව 135)
13. සැපයුම්කාර වටිනාකම් ගොඩනැගීම	බාහිර	GRI 204	සැපයුම් දාමය බිඳවැටීම හේතුවෙන් සිදුවන ව්‍යාපාරික අවහිරතා අවදානම අවම කිරීම සඳහා.	පවත්වාගෙන යාමේ ගැටළුවකි ●	සැපයුම් දායමේ විශ්වසනීයත්වය තහවුරු කිරීම සඳහා පුළුල් සැපයුම් දාම කළමනාකරණ ක්‍රියාකාරකම් පවත්වාගෙන යාම.	සමාජ හා සබඳතා ප්‍රාග්ධනය - සැපයුම්කරු (පිටුව 128)



ක්‍රමෝපාය සහ සම්පත් වෙන්කිරීම



අපගේ ක්‍රමෝපායික තේමාවන්

අපගේ ආසන්නතම මෙහෙයුම් වටපිටාව ආශ්‍රිත ශීඝ්‍ර වෙනස්කම් හා අපගේ පාර්ශ්වකරුවන්ගේ දිනෙන් දින වර්ධනය වන්නා වූ අපේක්ෂාවන් මගින්, "ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ අවිවාදනීය ප්‍රමුඛතා බවට පත් වීමේ" බැංකුවේ දර්ශනය යථාර්ථයක් බවට පත් කරගැනීම උදෙසා වන 5 අවුරුදු (2016 - 2020) ක්‍රමෝපායික සැලසුම ක්‍රියාත්මක කිරීමෙහිලා වන අපගේ කැපවීම යළි බලගන්වනු ලැබ ඇත.

ක්‍රමෝපායික තේමාවන් හතරක් යටතේ ක්‍රියාත්මක අපගේ ක්‍රමෝපායික සැලසුම, තවදුරටත් අපගේ වටිනාකම් ගොඩනැංවීමේ ආකෘතිය තුළ පවතින අතිශය වැදගත් ව්‍යාපාරික ක්‍රියාවලීන් නියෝජනය කරන්නා වූ විනේදනයන් 11කට (ගනුදෙනුකරු, හිමිපාදන, අලෙවි සන්නිවේදන, මාධ්‍යයන්, සන්නාමකරණ, අරමුද්‍ර සම්පාදන, අක්‍රීය ණය, ජාත්‍යන්තරකරණය, ව්‍යුහය, කාර්ය මණ්ඩලය, සමාජ වගකීම, තිරසාරත්වය, පද්ධති හා තාක්ෂණ, අවදානම, යහපාලනය සහ අනුකූලතා) බිඳීම් වන බැවින්.

අපගේ ක්‍රමෝපායික සැලසුමෙහි පරිපූර්ණ ක්‍රියාවේ යෙදවීම අපගේ ජනතාව කෙරෙහි අප තුළ පවතින ආකල්පය මත බොහොමයක් රඳා පවතී. මෙම සන්දර්භය තුළ, අපගේ නායකත්ව කණ්ඩායම් විසින් අභිමතානුසාරීව අපගේ ප්‍රමුඛ ව්‍යාපාර මූලිකයන් පිළිබඳව දැනුවත් වෙමින් සහ බැංකුවේ දීගු කාලීන ක්‍රමෝපාය සැලසුම අනුව මෙම ක්‍රමෝපායික තේමාවන් ක්‍රියාත්මක කිරීම් හිමිකාරත්වය දරනු ලබන බවට බැංකුවේ කාර්යසාධනය මත පදනම් වූ ධනාත්මක වටපිටාව මගින් තහවුරු කෙරේ.

අපගේ දර්ශනය

- කාර්යසාධනය මත පදනම් වූ වටපිටාව.
- ගනුදෙනුකරු, හිමිපාදන, අලෙවි සන්නිවේදන, මාධ්‍යයන්, සන්නාමකරණ, අරමුද්‍ර සම්පාදන, අක්‍රීය ණය, ජාත්‍යන්තරකරණය, ව්‍යුහය, කාර්ය මණ්ඩලය, සමාජ වගකීම, තිරසාරත්වය, පද්ධති හා තාක්ෂණ, අවදානම, යහපාලනය, අනුකූලතා
- සෑමවිටම නිවැරදි ආකාරයෙන් ව්‍යාපාරික කටයුතු සිදුකිරීම.
- ස්ථාවර වර්ධන ගාමකයක් පවත්වා ගෙන යමින් ඔරොත්තුදීමේ හැකියාව ගොඩනැංවීම.
- අප විසින් සිදුකරනු ලබන සෑම කාර්යයකදීම මෙහෙයුම් වශයෙන් විශිෂ්ටත්වය අත් කර ගැනීම.
- නවතාවයෙන් යුතු වෙළඳපොළ ප්‍රමුඛත්ව ගනුදෙනුකාර අත්දැකීම් ලබාදීම.

- විවික්ෂණශීලී මූල්‍ය කළමනාකරණය
- විනයානුකූල ප්‍රාග්ධන සැලසුම්කරණය
- ක්‍රියාකාරී අවදානම් කළමනාකරණය
- ශක්තිමත් යහපාලනය සහ ක්‍රියාකාරීත්වය
- සවිබල ගන්වන ලද මානව සම්පත්
- තාක්ෂණය මත පදනම් වූ නවතාවය
- වෙළඳනාම හිමිකාරත්වය

මෙම ක්‍රමෝපායික තේමාව යටතේ සලකා බලන ලද මූලික තේමාවන් නම් :

ගනුදෙනුකාර අත්දැකීම

ඩිජිටල් නායකත්වය

නවතාවයෙන් යුතු වෙළඳපොල ප්‍රමුඛත්ව ගනුදෙනුකාර අත්දැකීම් ලබාදීම

සියළුම ශ්‍රී ලාංකිකයින්ගේ වඩාත්ම විශ්වසනීය බැංකුකරණ සහකරු බවට පත්වීම අපගේ අරමුණ වේ. ගනුදෙනුකරුවාගේ විශ්වාසය දිනාගැනීම සහ රඳවාගැනීම උදෙසා අප විසින් සිදුකරනු ලබන සෑම ක්‍රියාකාරකමකදීම ගනුදෙනුකරු කේන්ද්‍ර කර ගැනීම අපගේ පිළිවෙතයි. මින් අදහස් කෙරෙනුයේ :

- ◆ අපගේ ගනුදෙනුකරුවන් පිළිබඳව අවබෝධයෙන් යුතුව සියළුම ගනුදෙනුකාර කාර්යාලයන් වෙත උපරිම පහසුකම් සැලසීම.
- ◆ අපගේ ගනුදෙනුකරුවන් වෙත කඩිනමින්, කාර්යක්ෂමව, විශ්වසනීයව, අඛණ්ඩව හා ගෞරවනීය අන්දමින් සේවය සැලසීම.
- ◆ ගනුදෙනුකාර තොරතුරු සහ දත්ත පිළිබඳ රහස්‍යභාවය සුරැකීම.

2016 සිට අප විසින් ඩිජිටල් තාක්ෂණය හඳුන්වාදීමෙන්, නවතාවයෙන් යුතු ගනුදෙනුකාර අත්දැකීම් ලබාදීමේ ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණ පරිවර්තනයේ ප්‍රමුඛත්වය තහවුරු කිරීමට සමත් විය.

2018 කෙරෙහි අවදානම

ගනුදෙනුකරු, හිඡපාදන, අලෙවි සන්නිවේදන, මාධ්‍යයන්, සන්නාමකරණ, පද්ධති හා තාක්ෂණ, අවදානම, යහපාලනය, අනුකූලතාව

ගනුදෙනුකාර පහසුච	ගනුදෙනුකාර සේවාව	ගනුදෙනුකාර පෞද්ගලිකත්වය
<p>ස්වයං බැංකුකරණ ඒකක 210 ක් විවෘත කිරීම</p> <p>මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍ර 238 ක් සවි කිරීම</p> <p>මහජන බැංකු පළමු ඩිජිටල් ශාඛාව හඳුන්වාදීම</p> <p>ශිඡුගාමී බැංකුකරණ මධ්‍යස්ථාන 136 ක්</p> <p>පීපල්ස් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර වලදී වෙනත් බැංකු වල විප් සහිත කාඩ්පත් භාවිත කිරීමට හැකි වනු පිණිස EMV අනුකූලතාවය</p>	<p>ඉදිරිපෙළ කාර්ය මණ්ඩලය සහ ඇමතුම් මධ්‍යස්ථාන සේවකයින් තුල ගනුදෙනුකාර සත්කාරය ඉහළ නැංවීම සඳහා පුහුණු වැඩසටහන් සම්බන්ධයෙන් සැලකිය යුතු මුදලක් වැය කරන ලදී.</p>	<p>ගනුදෙනුකාර පෞද්ගලිකත්වය සුරැකීම සඳහා බැංකුවේ හැකියාව බොහෝ සෙයින් ශක්තිමත් කරනු ලබන අති නවීන ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීම සඳහා ආයෝජන සිදු කෙරිණි.</p>

මෙම ක්‍රමෝපායික තේමාව යටතේ සලකා බලන ලද මූලික තේමාවන් නම් :

මූල්‍යමය කාර්යසාධනය

අවදානම හා යහපාලනය

ස්ථාවර වර්ධන ශාමකයක් පවත්වා ගෙන යමින් ශිරෝන්තුවදීමේ හැකියාව ගොඩනැංවීම

රාජ්‍ය බැංකුවක් වශයෙන් ආර්ථිකයෙහි සෑම අංශයක් වෙතම සහයෝගය දැක්වීම බැංකුවේ වගකීම වේ. කෙසේවුවද විශේෂයෙන්ම 2018 දී මෙන් ආර්ථික මන්දගාමීත්වයක් පවතින අවස්ථාවන්හිදී, මෙහිදී සැලකිය යුතු සාණාත්මක අවදානමක් පවතී.

2018 දී අභියෝගාත්මක මෙහෙයුම් තත්ත්වයන්ට මුහුණදීමෙන්, අප විසින් වෙළඳපොලෙහි අනාගත වර්ධන අවස්ථාවන් කෙරෙහි යොමුවීම උදෙසා අපගේ ක්‍රමෝපායන් ගලපමින් ආදායම් වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සහයෝගී ප්‍රයත්නයක් දරන ලද අතර, එහිදී විශේෂයෙන්ම සංස්ථාපිත ක්ෂේත්‍රය තුල බැංකුවේ ව්‍යාප්තිය වර්ධනය කෙරෙහි අවධානය යොමු විය. අපගේ සිල්ලර බැංකුකරණ කොටස වර්ධනය කරගැනීමද 2018 හි මූලික ප්‍රමුඛතාවක් විය.

අපගේ ආදායම සුරක්ෂිත කරගැනීම උදෙසා, පිරිවැය පහත හෙළන අතරතුර වත්කම්වල ගුණාත්මකභාවය වර්ධනය කෙරෙහි අපගේ අවධානය යොමු විය. එහිදී පිරිවැය/ආදායම් අනුපාතය 10% කින් පහත හෙලීම සඳහා විශේෂ ව්‍යාපෘතීන් රැසක් දියත් කරන ලදී.

අසීරු ආර්ථික තත්ත්වයන් හමුවේ ශේෂ පත්‍ර සවිමත්බව පවත්වා ගෙන යාමද 2018 මූලික ප්‍රමුඛතාවක් විය එහිදී අපගේ ප්‍රවේශය වූයේ ව්‍යාපාරික වර්ධනය වෙත සහාය දැක්වීම සඳහා අපගේ ප්‍රාග්ධන මට්ටම් කළමනාකරණය, තත්පත්කරුවන්ගේ සහ ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය රඳවාගැනීම, අපගේ පාර්ශ්වකරුවන් සඳහා වටිනාකම් ගොඩනැංවීම සහ නියාමන අනුකූලතාවය ප්‍රවර්ධනය කිරීමයි.

ක්‍රමෝපාය සහ සම්පත් වෙන්කිරීම

2018 කෙරෙහි අවධානය

නිෂ්පාදන, අලෙවි සන්නිවේදන, මාධ්‍යයන්, සන්නාමකරණ, අරමුල් සම්පාදන, අක්‍රීය ණය, ව්‍යුහය, කාර්ය මණ්ඩලය, පද්ධති හා තාක්ෂණ, අවදානම, යහපාලනය සහ අනුකූලතා

අලෙවි වර්ධනය	පිරිවැය පාලනය	ප්‍රාග්ධන කළමනාකරණය
<p>නව වෙළඳනාම සංකල්පය අනුව සියළු පුද්ගලික බැංකුකරණ සැලසුම් වල වෙළඳ සලකුණ ප්‍රතිලාභගත කෙරිණි. මෙය සිදුකෙරුණේ වැඩි ප්‍රදර්ශනාත්මක බවක් ඔස්සේ මහජන බැංකු සිල්ලර නිෂ්පාදන පෙළ ආශ්‍රිත අලෙවි වර්ධනය කිරීමේ අරමුණිනි.</p> <p>සංස්ථාපිත ව්‍යාපාරික කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂිත සබඳතා කළමනාකරුවන් පුහුණු කිරීම උදෙසා ආයෝජන සිදුකෙරිණි.</p>	<p>නව ශාඛා ස්ථාපනය කිරීම වෙනුවට, ප්‍රදේශයක් තුළ ස්වයං බැංකුකරණ ඒකක සංඛ්‍යාව ඉහළ නංවන ලදී. ශාඛා වලට සාපේක්ෂව ස්වයං බැංකුකරණ ඒකක සේවා ස්ථාන සංඛ්‍යාව ඉහළ නැංවීමේ අඩු පිරිවැය ක්‍රමයකි.</p> <p>මානව සහකාරීත්වයකින් තොර ඩිජිටල් බැංකුකරණ ඒකක පිහිටුවමින් අඩු වියදම් මෙහෙයුම් ආකාරය අනුගමනය කෙරිණි. අයකරගැනීමේ ප්‍රයත්නය සඳහා වන සම්පත් ඉහළ නංවන ලදී.</p>	<p>බාසල් 111 අවශ්‍යතා සමග අනුකූලතාවය</p>

මෙම ක්‍රමෝපායික තේමාව යටතේ සලකා බලන ලද මූලික තේමාවන් නම් :

මෙහෙයුම් කාර්යක්ෂමතාව

ඩිජිටල් නායකත්වය

සේවක ඵලදායිතාවය

කුසලතා කළමනාකරණය

අවදානම හා යහපාලනය

අප විසින් සිදුකරනු ලබන සෑම කාර්යයකදීම මෙහෙයුම් වශයෙන් විශිෂ්ටත්වය අත් කර ගැනීම

අපගේ අදහස වන්නේ වඩාත් ජවසම්පන්න මෙහෙයුම් ආකාරයක් ඔස්සේ අපගේ ව්‍යාපාරික වටපිටාව තුළ පවතින අභියෝගයන් හා අවස්ථාවන් සම්බන්ධයෙන් වඩාත් ඵලදායී අයුරින් දැනුවත් විය හැකි පරිදි අපගේ හැකියාවන් වඩාත් ක්‍රියාකාරී අයුරින් ඉහළ නංවා ගැනීමයි.

මෙහෙයුම් විශිෂ්ටත්වය අත්පත් කරගැනීමේදී පද්ධති, සේවකයින් සහ ක්‍රියාවලීන් සම්බන්ධයෙන් අඛණ්ඩ වැඩිදියුණු කිරීම් සහ ආයෝජනයන් සිදුකළ යුතු වන බව අපගේ අවබෝධයයි. බැංකුවේ නායකත්වය විසින් විශිෂ්ටත්ව විලාශය ඉහළ සිට සකසනු ලබන අතර එය බැංකුවේ සියළුම මට්ටම් හරහා විශිෂ්ට වටපිටාවක් නිර්මාණය කරමින් පැතිර යයි.

මෑත වසර වලදී කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ මං සොයා ගනිමින් වඩාත් සවිමත් බැංකුවක් බවට පත්වීම සඳහා වැඩි වැඩියෙන් තාක්ෂණික තත්ත්වයන් උපයෝගී කොට ගැනුණි.

2018 කෙරෙහි අවධානය

ගනුදෙනුකරු, නිෂ්පාදන, අලෙවි සන්නිවේදන, මාධ්‍යයන්, සන්නාමකරණ, අරමුල් සම්පාදන, අක්‍රීය ණය, ජාත්‍යන්තරකරණය, ව්‍යුහය, කාර්ය මණ්ඩලය, සමාජ වගකීම, තිරසාරත්වය, පද්ධති හා තාක්ෂණ, අවදානම, යහපාලනය, අනුකූලතා

පද්ධති හැකියාව වර්ධනය කිරීම	සයිබර් ආරක්ෂණ ක්‍රියාමාර්ග සවිමත් කිරීම	විශිෂ්ටත්ව වටපිටාව ශක්තිමත් කිරීම
<p>කළමනාකරණ තොරතුරු පද්ධති අරමුණු උදෙසා ඵලදායී අයුරින් දත්ත යොදාගැනීමේ පහසුව සැලසීම සඳහා දත්ත ගබඩා විසඳුමක් වෙත ආයෝජන සිදුකෙරිණි.</p> <p>ISO 27001 (තොරතුරු සුරක්ෂිතතා කළමනාකරණ) සම්මත ප්‍රතිසහතිකත්ව ක්‍රියාවලිය යටතේ නව වෙනස්වීම් ක්‍රියාවට නැංවිණි.</p>	<p>ශ්‍රී ලංකා මහ බැංකු මූලික සයිබර් ආරක්ෂණ සම්මතයන්ට අනුකූලව තොරතුරු ආරක්ෂණ නිලධාරියකු පත් කිරීම.</p>	<p>කාර්ය මණ්ඩල හැකියාවන් වර්ධනය කිරීම සඳහා වන නිපුණතා පුහුණු වැඩසටහන් සඳහා රු. මිලියන 74 ක ආයෝජන සිදුකෙරිණි.</p>

සෑමවිටම නිවැරදි ආකාරයෙන් ව්‍යාපාරික කටයුතු සිදුකිරීම

වගකීම් සහගත බැංකුවක් වශයෙන් කටයුතු කිරීම යන්න මහජන බැංකුවට නියත වූ හා වැදගත් සංකල්පයකි. අවමයක් වශයෙන්, අනුකූලතා, දත්ත සුරක්ෂිතතාව, මුදල් විශුද්ධිකරණ විරෝධී හා සාංගමික පාලනය වැනි අංශයන් සම්බන්ධයෙන් නියාමන තත්ව සම්මතයන් අප කෙරෙහි බලපායි. තවද අප විසින් මගින් OECD සකසන ලද සම්මතයන්, ජාත්‍යන්තර කම්කරු සංවිධානය, එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ගිවිසුම් යටතේ දැක්වෙන ප්‍රතිපත්ති 10 සහ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක වෙනද සහයෝගය දක්වනු ලැබේ.

මෙම නීතිරීති, රෙගුලාසි, ආචාර ධර්ම සංග්‍රහයන් සහ සම්මතයන් කෙරෙහි අනුකූල වීම කෙරෙහි අප සතු හැකියාව මගින්, අපගේ කීර්තිනාමය නිර්ණය කරනු ලබන බව අපගේ විශ්වාසයයි.

මෙහිදී වගකීම් සහගතව කටයුතු කරමින් විවිධ පාර්ශවකාර සමූහයන්හි අභිමතයන් ආරක්ෂා කිරීම යනු ගොඩනංවනු ලබන ප්‍රතිලාභ වලට සාපේක්ෂව අවදානම මැති බැලීම අප විසින් සිදු කළ යුතු වන බවයි. එහිදී හව ව්‍යාපාර ව්‍යාපෘතීන්, හව නිෂ්පාදන සහ පවතින නිෂ්පාදන වෙත කෙරෙන වෙනස්කම් හඳුන්වාදෙනු ලබන්නේ දැඩි විමර්ශනයකින් සහ අනුමැති ක්‍රියාවලියකින් අනතුරුවය.

2018 කෙරෙහි අවධානය

ගනුදෙනුකරු, නිෂ්පාදන, කාර්ය මණ්ඩලය, සමාජ වගකීම, තිරසාරත්වය, පද්ධති හා තාක්ෂණ, අවදානම, යහපාලනය, අනුකූලතා

මූල්‍යමය අන්තර්ග්‍රහණය ප්‍රවර්ධනය	සේවක අයිතීන් කෙරෙහි සහයෝගය දැක්වීම
<p>එන්ටීප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදීම් වෙත සහනාභී වීම.</p> <p>ග්‍රාමීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දියුණු කිරීම සඳහා මූල්‍ය සාක්ෂරතා වැඩමුළු පැවැත්වීම.</p>	<p>සාමූහික කේවල්කරණ ගිවිසුම නැවත අළුත් කිරීම.</p>

වඩාත් හොඳින්, පහසුවෙන් හා ඉක්මණින්

ශ්‍රී ලංකාවට ප්‍රථම වරට හඳුන්වාදෙන ලද, අපගේ
බහුභාෂිත වෙබ් අඩවිය, එසැණින් ඔබේ සියළු විමසුම්
වලට පිළිතුරු සපයමින් ඔබ කැමති ආකාරයකින් ගනුදෙනු
කිරීමේ අවස්ථාව ඔබ වෙත උදා කරයි





මෙහෙයුම් පරිසරය

ගෝලීය ආර්ථිකය

වෙළඳ හා නිෂ්පාදන ක්ෂේත්‍රයන්හි ප්‍රතිසාධන කාලසීමාවක් තුළ 2018 දී ලෝක ආර්ථිකය 3.1% ක සාමාන්‍ය දළ දේශීය නිෂ්පාදිත වර්ධනයක් අත්පත් කරගත් බවට ඇස්මේන්තු ගත විය. තවද සිදුවූ පැවති වෙළඳ ආතතීන්, මන්දගාමී ලෝක ආර්ථික වර්ධන තත්ත්වයන්ද හා එක්ව ආයෝජන මතය කෙරෙහි අහිතකර ආකාරයේ බලපෑ අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් ලෝක කොටස් මිල පහත වැටිණි. එක්සත් ජනපද ඩොලරය ශක්තිමත් වීම මෙන්ම ඉහළ ගිය මූල්‍ය වෙළඳපොල උච්චාවචනය සහ ඉහළ හැංවුණු අවදානම් වාර්තයන් විශාල වශයෙන් ප්‍රාග්ධනය පිටතට ගලායාම කෙරෙහි හේතු වූ අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් විශාල සංවර්ධනය වන ආර්ථිකයන්හි මුදල් ඒකකයන් මත පීඩනයන්ද දුර්වල ආර්ථිකයන් සහිත රටවල් වෙත දැඩි මූල්‍යමය ආතතීන්ද ඇති විය. ප්‍රධාන වශයෙන් සැපයුම් සාධක හේතුවෙන්, බලශක්ති මිල කැපී පෙනෙන අයුරින් උච්චාවචනය වූ අතර 2018 අග භාගය වන විට එම මිල තියුණු ලෙස පහත වැටිණි. භාණ්ඩ අපනයනකරුවන් තවදුරටත් අපහසුතාවයට පත් කරමින්, වෙනත් භාණ්ඩ මිල - විශේෂයෙන්ම ලෝහ වර්ග වල මිල දුර්වල තත්ත්වයක පැවතිණි.

සංවර්ධන ආර්ථිකයන්

රිස්කල් උත්තේජන තත්ත්වයක් මගින් අඛණ්ඩවම ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනය කරන ලද එක්සත් ජනපද ආර්ථිකය හැරුණු විට, බොහෝමයක් සංවර්ධන ආර්ථිකයන්හිදී වර්ධනය සාමාන්‍ය මට්ටමක පැවතිණි. වර්ෂ මධ්‍ය ප්‍රක්ෂේපනයන්ට ඉහළින්, අපේක්ෂිත මට්ටමට වඩා වැඩි දේශීය ඉල්ලුමක් පිළිබිඹු කරමින්, එක්සත් ජනපද ආර්ථිකය 2.9% ක වර්ධනයක් 2018 වර්ෂයේ වාර්තා කළ අතර, ඒ සඳහා රජයේ ප්‍රමුඛත්වයෙන් සිදුකරන ලද රිස්කල් උත්තේජනයන් සහ ෆෙඩරල් සංචිතයෙහි අනුග්‍රහශීලී මුදල් ප්‍රතිපත්තිය ඉවහල් විය.

යුරෝ මුදල් ඒකකයෙහි අගය ඉහළ යාම සහ මන්දගාමී බාහිර ඉල්ලුම සහිත පසුබිමක් තුළ, ප්‍රධාන වශයෙන් අපනයන කටයුතු වල පහළයාම හේතුවෙන් 2018 දී යුරෝපාකරයේ ආර්ථික වර්ධනය 1.9% ක ඇස්තමේන්තුගත අගයකට සීමා විය.

අතිතකර කාලගුණ තත්ත්වයන් හේතුවෙන් පලමු හා තෙවන කාර්තුවන ඇතිවූ ආර්ථික සංකර්ෂණයන් පිළිබිඹු කරමින්, ජපාන ආර්ථිකය 0.8% ක මන්දගාමී ඇස්තමේන්තුගත වර්ධනයක් වාර්තා කලේය. නමුත් ශීලී දේශීය පරිභෝජනය කරණ කොට ගෙන, 2018 දී චීන ආර්ථිකය 6.5% ක ප්‍රබල වර්ධනයක් වාර්තා කලේය.

සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්

ඉහළ යන පංගම ගිණුම් හිඟයන් පැවති රටවල් කැපී පෙනෙන මූල්‍ය වෙළඳපොල පීඩනයන් සහ ආර්ථික කටයුතු මන්දගාමීත්වයන් අත්විඳින ලද අතර, 2018 දී සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි වර්ධනය පෙර අනුමානිත අගයට වඩා පහළින්, 4.2% ක වර්ධනයක් වාර්තා කලේය.


අධි සංඛ්‍යාත දුර්ශකයන් මගින් යෝජිත පරිදි, බෙහෙවින්ම අදාළ රට වලට විශේෂිත අභියෝගයන් හේතුවෙන්, භාණ්ඩ අපනයනකරුවන් අතර ප්‍රතිසාධන තත්ත්වයද මන්දගාමී ස්වභාවයක් ඉසිලීය. සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් පුරා දේශීය ඉල්ලුම සාමාන්‍ය මට්ටමක පැවතිණි. ජාත්‍යන්තර අංශයෙන් බලන කල, අර්ධ වශයෙන් තියුණු උද්ධමනාකාරී තත්ත්වයන් හේතුවෙන් ආනයන වර්ධනය පහත වැටුණු අතර, දුර්වල බාහිර ඉල්ලුම සහ පහත වැටීමෙන් පැවති ජාත්‍යන්තර ආයෝජන තත්ත්වයන් පිළිබිඹු කරමින් අපනයන වර්ධනයද මන්දගාමී ස්වභාවයක් පෙන්නුම් කලේය.

මූලාශ්‍රය: ලෝක බැංකුව : 2019 ලෝක ආර්ථික දර්ශනය 2019 ජනවාරි : ඩැක්නින් ස්කයිස්

ශ්‍රී ලංකාවේ ආර්ථික කාර්යසාධනය

විමර්ශනය

ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තු අනුව, වසර තුළදී බොහෝ ක්ෂේත්‍රයන් පීඩනයට ලක්ව සිටි බැවින්, 2018 දී ශ්‍රී ලංකා ආර්ථිකය 3.9% ක සාමාන්‍ය වර්ධනයක් වාර්තා කලේය. 2017 දී වර්ධනයට බාධා පැමිණවූ අහිතකර කාලගුණ තත්ත්වයන්ගේ බලපෑමෙන් ප්‍රතිසාධනයක් දක්වමින්, කෘෂිකාර්මික, වනවගා හා ධීවර ක්ෂේත්‍රයන් වසරේ ප්‍රථම භාගයේදී 4.9% ක වර්ධනයක් වාර්තා කලේය, විශේෂයෙන්ම ඉදිකිරීම් හා කැණීම් ක්ෂේත්‍රයේ පහත වැටීම හා නිෂ්පාදන ක්‍රියාකාරකම් වල සාමාන්‍ය ව්‍යාප්තිය හමුවේ කාර්මික අංශයේ වර්ධනය 1.6% ක් විය මූල්‍ය සේවාවන්හි කැපී පෙනෙන වර්ධනයක් සහ සිල්ලර වෙළඳ ක්‍රියාකාරකම් සහ සෞඛ්‍ය පුද්ගලික සේවා ක්‍රියාකාරකම් වල වර්ධනය හේතුවෙන් සේවා අංශයේ 4.8% ක වර්ධනයක් වාර්තා කලේය.



ශ්‍රී ලංකා මහ බැංකුව : මෂකාලීන ආර්ථික සංවර්ධනයන් : 2018 විශේෂතා සහ 2019 සඳහා ආර්ථික දර්ශනය

විච්චිකාව

විච්චිකා අනුපාතය 2017 පළමු අර්ධයේදී වාර්තා වූ 4.3% ට සාපේක්ෂව 2018 පළමු අර්ධයේදී 4.5% ත් වශයෙන් වාර්තා විය. 2018 පළමු අර්ධයේදී පිරිමි හා කාන්තා විච්චිකා අනුපාත ද්විත්වයට පිළිවෙලින් 3% කින් සහ 7.4% කින් ඉහළ ගිය අතර 2017 අදාළ කාලපරිච්ඡේදයේදී එම අනුපාතයන් පිළිවෙලින් 2.9% සහ 6.8% වශයෙන් වාර්තා විය. මේ අතර ශ්‍රම බලකා සහනාතීත්ව අනුපාතය 2017 සමාන කාලපරිච්ඡේදයේදී වාර්තා වූ 54.3% සිට 2018 පළමු අර්ධයේදී 51.5% දක්වා පහත වැටිණි. 2018 පළමු අර්ධයේදී සේවා හියුණුත් ජනගහනයද 2017 එම කාල පරිච්ඡේදයේදී වාර්තා වූ මිලියන 8.18 ට සාපේක්ෂව, මිලියන 7.97 දක්වා පහත වැටිණි.

උද්ධමනය

දේශීය පෙට්‍රෝලියම් සහ වෙනත් පරිපාලිත මිල සම්බන්ධ ඉහළට ගැලපුමක් හේතුවෙන් මිල ගණන් වල සංක්‍රාමී ඉහළ යාමක් මධ්‍යයේ වුවද 2018 මුල් මාස 9 තුළ පාරිභෝගික මිල උද්ධමනය පහළ මට්ටමක පැවතිණි. ප්‍රධාන වශයෙන්, අහිතකර කාලගුණය ආශ්‍රිත බාධාකාරී තත්ත්වයන් පහව යාමත් සමග , හිතකර සැපයුම් පාර්ශ්වීය වර්ධනයන්හි ප්‍රතිඵලයක් වශයෙන් සිදු වූ ආහාර ද්‍රව්‍ය වල මිල පහළ යාම හේතුවෙන්, 2018 අප්‍රේල් වන විට ජාතික පාරිභෝගික මිල දර්ශකය (2013 = 100) සහ කොළඹ පාරිභෝගික මිල දර්ශකය (2013 = 100) මත පදනම්ව, මූලික උද්ධමනය පහත වැටිණි කෙසේවුවද, දේශීය පෙට්‍රෝලියම් මිල ගණන් වල ඉහළට කරන ලද ගැලපුම සහ අස්චිත්‍ර නොමැති කාලයේ දේශීය ආහාර සැපයුම් මත ඇති වූ පීඩනයන් හේතුවෙන් ඇතැම් මාස වලදී මූලික උද්ධමනය ඉහළ ගියේය. ඒ අනුව, වසරින් වසර මූලික උද්ධමනය ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 3.1% ක් වශයෙන්ද, වසරින් වසර මූලික උද්ධමනය කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 3.8% ක් වශයෙන්ද 2018 සැප්තැම්බර් මස වාර්තා විය.

ජාත්‍යන්තර ක්ෂේත්‍රය

ඉහළ ගිය ආනයන වියදම් සහ ඉහළ ප්‍රාග්ධන පිටතට ගලායාම් මධ්‍යයේ මධ්‍යස්ථ විදේශ විනිමය ගලාපීමේ තත්ත්වයක් තුළ, 2018 දෙවන හා තෙවන කාර්තූ වලදී මෙරට බාහිර ක්ෂේත්‍රය පීඩාකාරී තත්ත්වයකට පත් විය. අපෙක්ෂිත පමණට වඩා ඉහළ ආනයන වියදම් මගින් අපනයන ආදායම ඉක්මවා යාම හේතුවෙන්, 2018 මුල් මාස 8 තුළ වෙළඳ හිඟය සැලකිය යුතු අයුරින් පුළුල් විය. වසරේ පළමු මාස 8 තුළ වසරින් වසර පදනමක් මත අපනයන ආදායම ඇ.ඩො. මිලියන 7,842 දක්වා 5.8% ක වර්ධනයක් වර්තා කළ අතර, වසරින් වසර පදනමක් මත ආනයන වියදම ඇ.ඩො. මිලියන 15,083 ක් දක්වා 10.9% ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කළේය. කෘෂිකාර්මික අපනයනයන්ගෙන් ඉපැයීම් පහළ අගයක් වාර්තා කළ පසුබිමක් තුළ, අපනයන ඉපැයීම් කෙරෙහි ප්‍රධාන වශයෙන් කාර්මික අපනයනයන් දායක විය. මේ අතර, ඉන්ධන, රටව්‍යාන, රෙදිපිළි සහ රෙදිපිළි අංශයන් හේ ආනයන වියදම් ඉහළ යාම හේතුවෙන් සමස්ත ආනයන වියදම වර්ධනය විය. මෙම සංවර්ධනයන් සමඟ වෙළඳ හිඟය 2018 වර්ෂයේ මුල් මාස 8 තුළ ඇ.ඩො. මිලියන 7,240 දක්වා වර්ධනය වූ අතර එය 2017 වර්ෂයේ එම කාලපරිච්ඡේදය තුල ඇ.ඩො. මිලියන 6,184 විය.

විනිමය අනුපාතික

2018 මුල් මස හතර තුළ සාපේක්ෂව ස්ථාවරව පැවති විනිමය අනුපාතික, ඉන් අනතුරුව දේශීය හා ජාත්‍යන්තර සාධක ද්විත්වයම හේතුවෙන් සැලකිය යුතු පීඩනයකට ලක් විය. දේශීය වශයෙන්, පුළුල් වෙමින් පැවති වෙළඳ හිඟය ආනයනකරුවන් වෙතින් ඉහළ විදේශ විනිමය ඉල්ලුමක් පිළිබිඹු කරන ලද අතර, ජාත්‍යන්තර වශයෙන්, එක්සත් ජනපද ඩොලරය ප්‍රබල ලෙස සවිමත්වීම සහ ආයෝජන පිටතට ගලායාම් එක්සත් ජනපදය දෙසට දිශාගත වීම ශ්‍රී ලංකා රුපියල ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල් රැසක වෙළඳපොල මුදල් ඒකක වෙත පීඩනයක් ඇති කළේය. විනිමය අනුපාතික මත සැලකිය යුතු පීඩනයක් හමුවේ වුවද, ශ්‍රී ලංකා මහ බැංකුව, වෙළඳපොල මූලිකාංග වලට අනුකූල උද්ධමන තත්ත්වයක් සඳහා අවසර ලබාදෙමින්, විනිමය අනුපාතිකය නිර්ණය කිරීමේදී අඛණ්ඩවම අතිශය නම්‍යශීලීව කටයුතු කරන්නට විය. මෙම පසුබිම තුළ 2018 සැප්තැම්බර් අවසානය වන විට, ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 9.7% කින් අවප්‍රමාණය විය.

රිස්කල් ප්‍රතිපත්ති වෙනස් වීම

දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ස්වකීය රිස්කල් ඒකාබද්ධකරණ වැඩසටහන වර්ධනය කිරීම උදෙසා, රජය විසින් වසර 2018 දී ප්‍රතිපත්තිමය පියවර කිහිපයක් හඳුන්වාදෙන ලදී. ඒ අතුරින් ප්‍රධාන වනුයේ සෘජු බදුකරණ පදනම පුළුල් කරමින් සහ පවතින ආදායම් බදුකරණ ව්‍යුහය සරලකරණය කිරීම මගින්, රජයේ රිස්කල් ඒකාබද්ධකරණ වැඩසටහනට සහයෝගය සපයන අයුරින් 2018 අප්‍රේල් 1 දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කරන ලද 2018 අංක 24 දරන නව දේශීය ආදායම් පනත හඳුන්වාදීම දැක්විය හැක.

මූලාශ්‍රය : ශ්‍රී ලංකා මහ බැංකුව

බැංකු ක්ෂේත්‍රයේ කාර්යසාධනය

ඉහළ ගිය භාහිරකරනයන් කෙරෙහි හේතු වූ මධ්‍යස්ථ ආර්ථික තත්ත්වයක් හමුවේ වුවද, හිතකර ණය වර්ධනයක ගති ලක්ෂණ සමගින් 2018 වසර ශ්‍රී ලංකාවේ බැංකුකරණ හා මූල්‍ය ක්ෂේත්‍රය වෙත මිශ්‍ර ප්‍රතිඵල අත්කර දුන් වසරක් විය. අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන් හමුවේ වුවද, ප්‍රාග්ධන සහ ද්‍රවශීලතා මට්ටම් අවම නියාමන අවශ්‍යතාවයන්ට අතිශය ඉහළ මට්ටමක පවත්වා ගනිමින්, බැංකු ක්ෂේත්‍රය අඛණ්ඩව ව්‍යාප්ත වන්නට විය.

ශුද්ධ පොලී ආදායමෙහි ව්‍යාප්තියක් සිදුවුවද, ණය ගුණාත්මකඛව පිරිහීම බැංකු ක්ෂේත්‍රයේ ලාභදායීත්වය කෙරෙහි අහිතකර අයුරින් බලපෑවේය.

වත්කම් වර්ධනය

සමස්තයක් වශයෙන්, වසර 2018 දී, ණය වත්කම් වල 19.6% ක වර්ධනයක් කරණ කොට ගෙන, වසරින් වසර පදනමක් මත ක්ෂේත්‍රයේ වත්කම් වර්ධනය 14.6% ක් වශයෙන් වාර්තා විය. හිඡ්පාදන සම්බන්ධයෙන් ගත් කල, වර්ධනය සිදුවූයේ අයිරා පහසුකම් මෙන්ම කාල ණය සම්බන්ධ ප්‍රබල ව්‍යාප්තිය සහ අඩු මට්ටමකින් උකස් හා කල්බදු වලිනි. වසර තුළදී ආයෝජන කළඹෙහි වර්ධනය 5% කට සීමා වූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ක්ෂේත්‍රයේ වත්කම් සංයුතිය වැඩි වශයෙන් ණය වත්කම් කෙරෙහි නැඹුරු වෙමින්, 2018 දී ණය වත්කම් මුළු වත්කම් වලින් 64% ක් වශයෙන් දැක්විනි.

අරමුදල් සම්පාදනය

2018 දී බැංකු ක්ෂේත්‍ර වත්කම් පදනම වර්ධනය කෙරෙහි ඉවහල් වූ ප්‍රධාන අරමුදල් මූලය වශයෙන් ජනතාවගේ තැන්පතු මුදල් යෙදවීම දැක්විය හැක. බැංකු ක්ෂේත්‍රයේ වත්කම් පදනම වෙත අරමුදල් සැපයීම මූලිකව රු. ට්‍රිලියන 8.5 ක වටිනාකමින් යුත් මහජන තැන්පතු සහ රු. ට්‍රිලියන 1.8 ක වටිනාකමින් යුත් ණය ගැනීම් ඔස්සේ සිදුකෙරිණි.

වත්කම් ගුණාත්මකභාවය

වත්කම් ගුණාත්මකභාවයෙහි පිරිහීමක් පෙන්නුම් කළද පාලනය කරගත හැකි මට්ටමක පැවතිණි. අක්‍රිය ණය 2017 දී පැවති රු බිලියන 160.7 සිට 2018 දී රු බිලියන 263.2 දක්වා රු බිලියන 102.5 කින් ඉහළ යන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2017 අවසානයේ 2.5% ක්ව පැවති අක්‍රිය ණය අනුපාතිකය 2018 දෙසැම්බර් මස අවසානයේ දී 3.4% දක්වා ඉහළ යාමක් වාර්තා කළේය. තවද, SLFRS 9 ප්‍රමිතිය අනුගමනය කිරීමත් සමඟ, ද්‍රවශීලන පුරා 30% සිට 40% දක්වා භාහිරකරණ වෙන්කිරීම් වල ඉහළයාමක් දක්නට ලැබිණි. බැංකු මගින් එක්රැස් කිරීම් සහ පියවැනැහිම් සවිමත් කරමින් සහ ණය ලබාදීම සම්බන්ධයෙන් වඩාත් වරණීය ප්‍රවේශයක් අනුගමනය කරමින් වත්කම් ගුණාත්මකභාවය පිරිහීම වැළැක්වීම සඳහා පියවර ගන්නා ලදී.

ද්‍රවශීලතාවය

බැංකු ක්ෂේත්‍රය මගින් අඛණ්ඩවම අවම නියාමන අවශ්‍යතාවයන්ට ඉහළ මට්ටම් වලින් ප්‍රමාණවත් ද්‍රවශීලතා ආරක්ෂණයන් සමගින් මෙහෙයුම් සිදුකරන ලදී. අවම ව්‍යවස්ථාපිත අනුපාතය වන 20% හා සැසඳීමේදී 2018 වසර අවසානය වන විට දේශීය බැංකුකරණ ඒකක සහ විදේශීය බැංකුකරණ ඒකකයෙහි ද්‍රවශීලතා අනුපාතයන් පිළිවෙලින් 25% ක් සහ 45% ක් විය. 2018 දෙසැම්බර් අවසානය වන විට මුළු වත්කම් වෙත ද්‍රවශීල වත්කම් අනුපාතය 27.6% වශයෙන් දැක්විණි.

විමර්ශනයට ලක් වන වසර තුළ, රුපියල් මුදල් ඒකකය සහ සියළුම මුදල් ඒකක ද්‍රවශීලතා අවරන අනුපාතයන් 90% ක් වූ අවම මට්ටමින් අතිශය ඉහළ මට්ටමක පවත්වා ගැනුනි.

ලාභදායීත්වය

ශුද්ධ පොලී ආදායම 16% ක වර්ධනයක් වාර්තා කළද, වසර ගණනාවකින් ප්‍රථම වරට 2018 දී වසරින් වසර පදනමක් මත ලාභදායීත්වය පහළ යාමක් වාර්තා කළේය. 2017 ට සාපේක්ෂව රු. බිලියන 12 ක අඩුවීමක් වාර්තා කරමින් බදු වලට පසු ආදායම 2018 දෙසැම්බර් මස අවසානයේදී රු. බිලියන 126 කරා ළඟා විය. මෙහෙයුම් වියදම් වල ඉහළ යාම සහ ණය අලාභ වෙන්කිරීම් වල 104% ක වර්ධනය මෙයට හේතු විය. ක්ෂේත්‍රයේ සංස්ථාපිත බදු 23% කින් ඉහළ යාමේ ප්‍රතිඵලයක් වශයෙන් වසර තුළදී බදු වලට පසු ලාභය 9% කින් පහත වැටිනි.

ප්‍රාග්ධන සැපරීම

අහිතකර කම්පනයන් දරාගැනීම සඳහා බැංකු ක්ෂේත්‍රය මගින් 2018 වසර තුළදී ප්‍රමාණවත් ප්‍රාග්ධන ආරක්ෂණයන් පවත්වා ගෙන යන ලදී. 2018 සැප්තැම්බර් අවසානය වන විට, ක්ෂේත්‍රය 12.4% පොදු ස්කන්ධ අනුපාතිකයක්ද, 15.7% මුළු ප්‍රාග්ධන අනුපාතිකයක්ද සහිතව මෙහෙයුම් සිදුකළ අතර එම අගයන් දෙකම බාසල් III අවශ්‍යතා වලට වඩා අතිශය ඉහළ මට්ටමක පවති.

මූලාශ්‍රය : ශ්‍රී ලංකා මහ බැංකුව

ව්‍යාපාර ඒකකයෙහි කාර්යසාධනය

පුද්ගල කේන්ද්‍රීය බැංකු කටයුතු

විමර්ශනය

දශක පහකට පමණ වෙළඳපොල වෙත පිවිසි බැංකුවේ, පුද්ගල කේන්ද්‍රීය බැංකුකරණ කළඹ මේ වන විට වැදගේදා බැංකුකරණ ගනුදෙනු අවශ්‍යතා වලින් ඔබ්බට යමින් ශ්‍රී ලංකාව පුරා විසිරුණු සුවහසක් ගනුදෙනුකරුවන් වෙත, ඔවුන්ගේ ජීවිත කාලය පුරාවට, ණය හා ආයෝජන විසඳුම් ඇතුළු සේවාවන් රැසක් සපයන්නා වූ පරිපූර්ණ බැංකුකරණ සේවා සමූහයක් බවට වර්ධනය වී ඇත.

වර්තමානයේදී මහජන බැංකු විශේෂිත ණය සැලසුම් මගින් ගනුදෙනුකරුවන් හට නිවසක් තනාගැනීම, මෝටර් රථයක් මිලදී ගැනීම හෝ ඔවුන්ගේ ජීවිත තත්වය උසස් කරගැනීම ආදියෙහි ලා සහාය සපයනු ලබන අතර, එහි පුද්ගලික ආයෝජන සැලසුම් පෙළ මගින් ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය, විශ්‍රාමය ආදී අරමුණු උදෙසා නැණවත්ව ඉතිරි කිරීමේ මං පෙත් විවර කර දෙනු ලබයි.

ස්වකීය පුද්ගල කේන්ද්‍රීය බැංකුකරණ සේවාවන් වෙළඳපොල වෙත ලබාදීමේදී, බැංකුව මගින් ශාඛා 738කින් සමන්විත ශ්‍රී ලංකාවේ විශාලතම හා තුරන්විය වශයෙන් විඛාත්ම ව්‍යාප්ත වූ අංශ සම්පූර්ණ පාලය යොදාගැනේ. මෑතකදී, සිප්ටල් බැංකුකරණය සම්බන්ධ ලොව නව ප්‍රවණතා අනුව යමින්, මහජන බැංකුවද මහත් වූ අපේක්ෂා සහගත අයුරින් සිප්ටල් ක්‍රමෝපාය ආදේශ කරගනිමින් ජාත්‍යන්තර මට්ටමේ අති විශිෂ්ට වූ සිප්ටල් බැංකුවක් බවට පරිවර්තනය වීමේ ස්වකීය ඒකායන අරමුණ කරා ගමන් ඇරඹීය.

ක්‍රමෝපාය සහ මෙහෙයුම් ආකෘතිය

2018 දී පුද්ගල කේන්ද්‍රීය බැංකුකරණ ඒකකය මගින් තැම්පතු රැස්කිරීමේ සහ ණය ලබාදීම සඳහා ප්‍රමුඛ අවධානය යොමු කෙරිණි.

ණය ලබාදීමේ කටයුතු

ණය ලබාදීම සම්බන්ධයෙන් සලකා බලන කල, ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූයේ රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි වැටුප් ලබන සේවකයින් ආකර්ශනය කරගැනීම කෙරෙහිය. මේ සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රධාන කර්තව්‍යය වූයේ රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයින් සඳහා වූ ජීවන රටා ණය සැලසුමක් වූ 'පහසු' ණය සැලසුම හඳුන්වාදීමයි. මෙම ප්‍රයත්නය වෙත තවදුරටත් සහය දැක්වීමක් වශයෙන් 2018 ජූනි මස සිප්ටල් ණය ඇරඹුම් පද්ධතිය වළදැක්විණි. මහජන බැංකුවේ සිප්ටල් පරිවර්තන වාර්තාවේ, මුල් පියවර වූ සිප්ටල් ණය ඇරඹුම් පද්ධතිය මගින් ගනුදෙනුකරුවන් හට සිය ඇන්ඩ්‍රොයිඩ් හෝ iOS ස්මාර්ට් ජංගම දුරකථන ඔස්සේ පිපල්ස් වේව් ඇප් එක ඩවුන්ලෝඩ් කරගනිමින් ණය අයදුම්පත සම්පූර්ණ කිරීමේ අවස්ථාව උදා වේ.

අධිකරණ සේවා සාමාජිකයන් ඉලක්ක කරගනිමින් ආකර්ශනීය කොන්දේසි සහිත වෘත්තීය ණය සැලසුමක් හඳුන්වාදීම සිදුකෙරිණි. ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙත "දූය වරු ප්‍රණාම" නමින් ණය සැලසුමක් හඳුන්වාදෙන ලද අතර, නව විශේෂ අනුපාතිකයන් සහ ලිහිල් හිතීර්ති හා කොන්දේසි සමගින් එය ප්‍රතිශෝධනයට ලක් කෙරිණි.

රාජ්‍ය අංශය කෙරෙහි වන අවධානය තවදුරටත් වර්ධනය කරමින් දැනට පවතින ණය සැලසුම් වන රාජ්‍ය අංශයේ ගුරුවරුන් සඳහා වන "ගුරු සෙක", රාජ්‍ය වෛද්‍යවරුන් සඳහා වන "GMOA", රාජ්‍ය හෙද හා අරෝග්‍යශාලා සාමාජිකයින් සඳහා වන "සුවසෙවන", රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයින් සඳහා වන නිවාස ණය ක්‍රමයක් වන "ජයතිවස" සම්බන්ධයෙන්ද ඉල්ලුම වර්ධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගනු ලැබීය.

ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයන් වෙත විශේෂ අවධානයක් යොමු කරමින්, වසර 2018 දීද දිවයින පුරා "ස්වර්ණ ප්‍රදීප" උකස් සේවාව ප්‍රවර්ධනයට කටයුතු කෙරිණි.

වටිනාකමට ණය අනුපාතය වෙත සීමා පැනවීමේ රජයේ තීරණයෙන් අනතුරුව "පිපල්ස් ඔටෝ" ණය සැලසුම වෙත පැවතීම ඉල්ලුම් පහළ යාම මගහරවා ගැනීම උදෙසා අක්‍රිය ණය පාලනය කරමින් ණය කළඹ ගුණාත්මකභාවය රැක ගැනීමේ අරමුණින් අයකර ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරිණි.

තැන්පතු රැස් කිරීම

පහළ ආර්ථික ක්‍රියාකාරීත්ව මට්ටම් මධ්‍යයේ ඉතුරුම් සම්බන්ධයෙන් වූ මහජන මතය දුර්වලව පැවතීම හේතුවෙන්, වසර 2018 ඉතුරුම් යොදාගැනීමේ ඒකකය වෙත අතිශයෝගාත්මක වූවකි. කෙසේවුවද මෙම සාපේක්ෂ ස්ථාවර අනුපාතික වටපිටාවේ වාසිය අත්පත් කරගැනීමේ අරමුණින්, මහජන බැංකුව විසින් අඩු පිරිවැය තැන්පතු ව්‍යාප්තිය කෙරෙහි ප්‍රබල අවධානයකින් යුතුව තැන්පතු යොදාගැනීමේ කඩිනම් ප්‍රයත්නයක් දියත් කරන ලදී.

වෙළඳපොල තුළ පැවති තරගකාරීත්වය හමුවේ, බැංකුව මගින් ගනුදෙනුමය/ඉතුරුම් (CASA) ගිණුම් ප්‍රවර්ධනය කිරීම සහ නව සිප්ටල් නිපැයුම් සම්බන්ධයෙන් දැනුවත් කිරීමට විශේෂිත අලෙවි කණ්ඩායමක් පත් කරන ලදී.

වසර තුළදී බැංකුවේ ප්‍රමුඛ ඉතුරුම් සැලසුම් වන "ඉසුරු උදාන" (උපතේ සිට අවුරුදු 6 දක්වා දරුවන්ට) සහ "සිසු උදාන" (අවුරුදු 6 සිට 18 දක්වා දරුවන්ට) සැලසුම් සම්බන්ධ ප්‍රවර්ධන ව්‍යාපෘතියේදී අඩුමටද දියත් කෙරිණි.

2018 දී අරඹන ලද සියළුම නව "ඉසුරු උදාන" සහ "සිසු උදාන" ඉතුරුම් ගිණුම් සඳහාද බැංකුවෙන් රු250/- ක දායකත්වයක් ලබාදීමේ ක්‍රමය ක්‍රියාත්මක කරන ලද අතර, 2018 ජනවාරි 31 සිට 2018 පෙබරවාරි 07 දක්වා වූ විශේෂ සහිත කුළු සෑම නව "ඉසුරු උදාන" ගිණුමක් සඳහාම රු. 500/- ක් ලබාදීම

සිදුකෙරුණි. “සිසු උදාන” ගිණුම සඳහා සිදුකරන ලද විශේෂ ව්‍යාපෘතිය වූයේ , 2018 පාසැල් වසරේ පළමු දින අරඹන ලද සෑම නව “සිසු උදාන” ගිණුමකටම ආරම්භක තැන්පතුවට සමාන මුදලක් (රු.500/- ක උපරිමයකට යටත්ව) බැංකුව මගින් ලබාදීමයි. මෙහි තවත් ඉදිරි පියවරක් තබමින් පාසැල් තුළ මහජන බැංකු මුදල් තැන්පතු යන්ත්‍ර ස්ථාපනය කිරීමට තීරණය කෙරුණි. මෙම ප්‍රයත්නයක් හා සමගාමීව කොළඹ ආන්තද විද්‍යාලය තුළ 2018 ඔක්තෝම්බර් මාසය තුළ මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍රයක් ස්ථාපිත කරන ලදී.

වෙනත් ගනුදෙනුකාර පාර්ශ්වයන් සම්බන්ධයෙන්ද වෙළඳපොල කොටස ගොඩනැංවීම 2018 වසර සඳහා වූ තවත් ප්‍රමුඛතාවකි. මේ යටතේ කාන්තා සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතුරුම් කෙරෙහි අවධානය යොමු කෙරුණි. 2018 නොවැම්බර් මස සිදුකරන ලද පොලී අනුපාතික ඉහළ නැංවීම ප්‍රයෝජනයට ගනිමින් දිවයින පුරා “වහිතා වාසනා” සහ “පරිණත” ඉතුරුම් ගිණුම් ප්‍රවර්ධනය කිරීම උදෙසා, වසරේ දෙවන අර්ධයේදී අතිශය අවධානාත්මක වූ අභ්‍යන්තර ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවිණි.

වසර තුළ සිදුකරන ලද තවත් ප්‍රමුඛ පෙලේ ක්‍රියාකාරකමක් වූයේ YES - තැන්පතු රැස්කිරීමේ ව්‍යාපෘතියයි. YES - තැන්පතු රැස්කිරීමේ ව්‍යාපෘතිය යටතේ ආවරනය කරන ලද සැලසුම් වූයේ ලිහිල්කරණය කරන ලද කාලීන තැන්පතු සහ අයෝජන ඉතුරුම් ගිණුම්, තරුණ ව්‍යවසායකයන් උදෙසා අභ්‍යන්තර හඳුන්වාදෙන ලද “පිපල්ස් පවර්” ඉතුරුම් සැලසුම, තරුණ වෘත්තිකයින් සඳහා වූ “පිපල්ස් පල්ස්” සහ අළුතින් ප්‍රතිශෝධනය කරන ලද “ජනජය” ඉතුරුම් ගිණුමයි.

2018 මැයි මස “පිපල්ස් වේව්” මොඩියල් ඇප් හඳුන්වාදෙන ලද අතර එමගින්, ගනුදෙනුකරුවන් හට ඔවුන්ගේ ස්මාර්ට් ජංගම දුරකථන ඔස්සේ දින 365 පැය 24 පුරා ඔවුන්ගේ ඉතුරුම් කළමනාකරණය කළ හැකි වේ.

කාර්යසාධන සාරාංශය

	2018	2017	වර්ධනය %
තැන්පතු (රු. මිලියන)	1,228,695	1,050,355	17.0
උකස් (රු. මිලියන)	149,826	136,475	9.8
ක්‍රෙඩිට් කාඩ්පත් (රු. මිලියන)	2,883	2,212	30.3
වෙනත් සිල්ලර ණය	357,504	326,366	9.5

අනාගත සැලසුම්

- ❖ සැලසුම් කිහිපයක් මත අධික ලෙස රඳාපැවැත්මකින් තොරව ණය කළඹ විවිධාංගීකරණය තුළින් කළඹ ආශ්‍රිත අවදානම කළමනාකරණය කිරීම.
- ❖ ණය ගුණාත්මකභාවය වර්ධනය කිරීම සඳහා අවධානය යොමු කිරීම.
- ❖ තැන්පතු වෙළඳපොලේ හඳුනාගත් පාර්ශ්වයන් තුළ වෙළඳපොල කොටස වර්ධනය කරගැනීම සඳහා ඉලක්කගත වෙළඳපොල සංවර්ධන හා වෙළඳපොල ව්‍යාප්ති ක්‍රමෝපායන් අනුගමනය කිරීම.
- ❖ වෙනත් ආයතන වල ඉදිරිපත් කිරීම් වලින් බැංකුවේ තැන්පතු සැලසුම් විශේෂීකරණ සඳහා ඩිජිටල් තාක්ෂණය උපකාරී කොට ගැනීම.

ව්‍යාපාර ඒකකයෙහි කාර්යසාධනය

ව්‍යවසාය බැංකු කටයුතු



ව්‍යවසාය බැංකුකරණ ආකෘතිය තුළ ද්වි ආංශික ප්‍රවේශයක් අනුගමනය කෙරේ : 1) කාලීන ණය, වෙළඳ හා කාර්ය ප්‍රාග්ධන පහසුකම්, මුදල් ආශ්‍රිත ණය වැනි ශ්‍රී ලංකාව පුරා විසිරුණු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් හි අවශ්‍යතා සපුරාලීම සඳහා සිදුකෙරෙන සම්ප්‍රදායික ණය ලබාදීමේ හිඟපාදන සහ 2) අඩු - පිරිවැය අරමුදල් සම්පාදන මාර්ගයන් ඔස්සේ සංවර්ධන බැංකු සංකල්පය ප්‍රවර්ධනය වීම අංශ දෙක වේ. මෙම සන්දර්භය තුළ බැංකුවේ ව්‍යවසාය බැංකුකරණ ඒකකය වත්පරිප්පුයේ ශ්‍රී ලංකා ව්‍යාපෘතිය වැනි සහන අරමුදල් සම්පාදන මාර්ග වෙත ප්‍රවේශ වීම උදෙසා, ශ්‍රී ලංකා රජය මෙන්ම ජාත්‍යන්තර ආධාර ප්‍රදාන ආයතන සමඟ ද කටයුතු කරයි.

සම්ප්‍රදායික ණය ලබාදීමේදී විශේෂ අරමුදල් සම්පාදන මාර්ග ඔස්සේ ණය ලබාදීමේදී, ව්‍යවසාය බැංකුකරණ ඒකකය මගින්, එක් එක් ගනුදෙනුකරු හට පෞද්ගලික මට්ටමින් විශේෂිත වූ ජාත්‍යන්තර තත්වයේ පරපුර්ණ බැංකුකරණ විසඳුමක් පිරිනැමේ.

ක්‍රමෝපාය සහ මෙහෙයුම් ආකෘතිය

දුර්වල ආර්ථික ක්‍රියාකාරකම් සහ අඛණ්ඩ අයහපත් කාලගුණය මගින්, ව්‍යවසාය බැංකුකරණ ඒකකයේ සේවය ලද ක්ෂේත්‍රයක් කිහිපයක් පීඩාවට පත් වූ 2018 වසර මිශ්‍ර ප්‍රතිඵල සහිත වූවක් විය කෘෂිකර්ම, රජයේ ප්‍රමුඛත්වයෙන් සිදුකරන ලද ඉදිකිරීම් හා සංචාරක කර්මාන්තයන් මෙහි සෘජු බලපෑමට ලක් වූ අතර, වඩාත් පුළුල් අර්ථයෙන් සලකා බලන විට වේගවත් සංසරණයක් සහිත පාරිභෝගික භාණ්ඩ (FMCG), ප්‍රවාහන, තොග හා සිල්ලර වෙළඳ ක්ෂේත්‍රයන්ද මෙමගින් අඩු වැඩි වශයෙන් හානියට පත් විය. ආනයන බදු ව්‍යුහය වෙත සිදුකෙරෙමින් පවතින සංශෝධනයන් සහ විශේෂයෙන්ම වසර අග භාගයේදී රුපියල තියුණු ලෙස අවප්‍රමාණය වූ පසුබිමක් තුළ, වසර 2018 දී ආනයනකරුවන්ද ආතතික තත්වයකින් පසු වන්නට විය.

මෙම අභියෝගයන් සාමූහිකව ජයගැනීමේදී ව්‍යවසාය බැංකුකරණ ඒකකයට 2018 සඳහා වූ සිය ක්‍රමෝපාය පිළිබඳව යලි සිතා බැලීමට සිදුවිය. පසුගිය කාලයේදී අනුගමනය කරන ලද ප්‍රබල පරිමා මත පදනම් වූ ක්‍රමෝපායෙන් බැහැරව, ශුද්ධ පොලී ආන්තිකය සුරක්ෂිත කරගැනීම කෙරෙහි අවධානය යොමු කෙරිණි. මෙම අරමුණ සපුරාගැනීම උදෙසා, සංචාරක, කෘෂිකර්ම හා සෞඛ්‍ය සත්කාරක ආදී ක්ෂේත්‍රයන්හි අත් කර ගත් වෙළඳපොල කොටස වර්ධනය කිරීම ඉලක්ක කර ගනිමින්, පුළුල් මට්ටමේ ගනුදෙනුකරුවන් රඳවාගැනීමේ ක්‍රමෝපායක් ක්‍රියාවට නංවන ලදී. මෙම ක්ෂේත්‍රයන්හි බැංකුවේ ප්‍රබල හිඟපාදන හමුවේ වුවද, දැනට සිටින ගනුදෙනුකරුවන් සමඟ සබඳතා තවදුරටත් සවිමත් කරගැනීමේ කාර්යය ව්‍යවසාය බැංකුකරණ සබඳතා කළමනාකරුවන් වෙත පැවරුණි. මේ අතර ඉදිකිරීම් වැනි දුර්වලත්වය පත් ක්ෂේත්‍රයන් වෙනුවෙන් වර්ණීය ණයදීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලද අතර, එහිදී මෙම ක්ෂේත්‍රයන් ආශ්‍රිතව අක්‍රීය ණය කළමනාකරණය කෙරෙහි දැඩි අවධානයක් යොමු කෙරිණි.

විශාල ප්‍රතිවිරුද්ධ ආකාරයෙන් අපනයන ක්ෂේත්‍රයේ, විශේෂයෙන්ම හිඟපාදන භාණ්ඩ අපනයනය ආශ්‍රිතව ණය සඳහා වන ඉල්ලුම ඉතා ඉහළ මට්ටමක පැවති අතර, ඇගයීම් හා ධීවර අපනයන කර්මාන්තයන්හි පරිමාවන් වර්ධනය කරගැනීම උදෙසා ප්‍රබල ආකාරයේ බාහිර ප්‍රවාහන ව්‍යාපෘතියක් දියත් කිරීමට පවා ව්‍යවසාය බැංකුකරණ ඒකකයට සිදු විය. මෙම ප්‍රයත්නය වෙත තවදුරටත් සහයෝගය දැක්වීමක් වශයෙන්, දිවයින පුරා විසිරුණු ගනුදෙනුකරුවන් හට වඩාත් කඩිනම් සේවාවක් සැලසීමේ අරමුණින් දැනට පවතින ණය කළමනාකරණ ක්‍රමවේදය ප්‍රතිශෝධනය කිරීමට තීරණය කෙරිණි. එහි කොටසක් වශයෙන්, ප්‍රාදේශීය ණය ඒකක 24 ක් ස්ථාපනය කරමින් මධ්‍යගත ණය සැකසුම් යාන්ත්‍රණය විමධ්‍යගත කෙරිණි.

ප්‍රාදේශීය ණය ඒකක ප්‍රධානීන් වෙත අධිකාරිලත් අනුමැති සීමාවන් ලබාදෙමින් නව ණය අනුමැති ව්‍යුහයක්ද ක්‍රියාවට නැංවිණි.

ගනුදෙනුකර සේවා මධ්‍යස්ථාන වශයෙන් ක්‍රියාකරන අතර, ප්‍රාදේශීය ණය ඒකක ක්‍රමවේදය තවදුරටත් ඉදිරියට ගෙන යමින් ගනුදෙනුකරු සමඟ සබඳතාවය ඇතුළු කවර හෝ සැකසුම් කටයුතු වලින් ශාඛාවන් හිදුනස් කරමින් මින් ඉදිරියට එම කටයුතු අදාළ ප්‍රාදේශීය ණය ඒකකය මගින් සිදුකිරීමට කටයුතු යොදන ලදී. මෙම සන්දර්භය තුළ, ප්‍රාදේශීය ණය ඒකක ක්‍රමවේදය, අධ්‍යාපන, මූල්‍ය සේවා හා තොරතුරු තාක්ෂණය වැනි මෙතෙක් නොපිවිසි ක්ෂේත්‍රයන් වෙත ප්‍රවේශ වීමට බැංකුවට අවස්ථාව සැලසෙන්නා වූ මහජන බැංකුවේ දිගු කාලීන ක්ෂේත්‍ර විවිධාංගීකරණ ක්‍රමෝපාය සමඟද මැනවින් ගැලපේ. කෙසේවුවද මහජන බැංකුවට සාපේක්ෂව නව ක්ෂේත්‍රයක් හිසාවෙන්, බැංකුව මගින් ස්වකීය වර්ණීය ණය ලබාදීමේ ප්‍රවේශය අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලදී.

කාර්යසාධන සාරාංශය

ප්‍රමුඛ කාර්යසාධන දර්ශකය	2018	2017	වර්ධනය %
අත්තිකාරම් (රු මිලියන)	195,992	172,778	13.4
අක්‍රීය ණය (රු මිලියන)	7,815	5,911	32.2
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අධ්‍යාපන දේශන සංඛ්‍යාව	2	3	
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අධ්‍යාපන දේශනවල ප්‍රතිලාභීන් සංඛ්‍යාව	405	525	

අනාගත ක්‍රියාමාර්ග

- ◆ ශුද්ධ පොලී ආන්තිකය වර්ධනය කිරීම සඳහා අත්පත් කරගත් වෙළඳපොල කොටස ඉහළ නැංවීම කෙරෙහි අවධානය.
- ◆ ආර්ථිකයේ ප්‍රධාන ඉහළ වර්ධනීය ක්ෂේත්‍රයන්හි බැංකුවේ තත්වය තහවුරු කිරීම.
- ◆ ක්ෂේත්‍ර විවිධාංගීකරණය වෙත සහාය දැක්වීම සහ ක්ෂේත්‍ර කිහිපයක් වෙත අධි - නිරාවරණය හේතුවෙන් ඇති විය හැකි කළඹ ආශ්‍රිත සංකේන්ද්‍රණ අවදානම අවම කරගැනීම සඳහා වර්ණීය ණය ලබාදීමේ ක්‍රමෝපාය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම.

ආයතනික බැංකු කටයුතු

විමර්ශනය

සංස්ථාපිත බැංකුකරණය මගින් දැවැන්ත සමූහ ව්‍යාපාර, දේශීය හා ජාත්‍යන්තර සමාගම් සහ රජයේ නිමිකාරීත්වය සහිත ව්‍යවසායන් වෙත සේවාවන් සැලසේ. බැංකුවේ විශේෂිත වටිනාකම් ප්‍රස්තුතය ගනුදෙනුකරුවන් හට ඔවුන්ගේ සුවිශේෂී අවශ්‍යතා සපුරාගැනීම සඳහා අනන්‍ය වූ මූල්‍යමය විසඳුම් ලබාදීම මත කේන්ද්‍රගත වේ. ගනුදෙනුකරුවන් හට ස්කන්ධ හා ණය මූල්‍ය සම්පාදනය, හවුල්කාර සහ ව්‍යුහගත ණය, ව්‍යාපෘති හා වෙළඳ මූල්‍ය සම්පාදනය ආදී සේවාවන් රැසක් වෙත ප්‍රවේශය ලබාදෙන මූල්‍යකරණ හා ආයෝජන විසඳුම් විශාල සංඛ්‍යාවක් සංස්ථාපිත බැංකුකරණය ඔස්සේ පිරිනැමේ.

බැංකුව මගින් පසුගියදා, සංස්ථාපිත ගනුදෙනුකරුවන් හට අන්තර්ජාලගත මාධ්‍ය ඔස්සේ සිය ගෙවීම්, වෙළඳ හා ණය ඇතුළු ගනුදෙනු සිදුකළ හැකි අංග සම්පූර්ණ අන්තර්ජාලගත හා මොබයිල් බැංකුකරණ පදනමක් පිරිනැමී. දැනට සිදුකෙරෙමින් පවතින පරිවර්තන හභාස පත්‍රය තුළ ගනුදෙනුකරුවන් හට වැඩි කාර්යක්ෂමතාවයකින් යුත් කඩනම් සේවාවක් ලබාදීම සඳහා අවශ්‍ය ක්‍රියාවලි ඩිජිටල්කරණ හා ස්වයංක්‍රීයකරණ සේවාවන් ඇතුළත් වේ.

ක්‍රමෝපාය සහ මෙහෙයුම් ආකෘතිය

2018 වසර තුළදී මහජන බැංකුවේ ණය ලබාදීමේ කළමනාකරණ ප්‍රමුඛස්ථානය රාජ්‍ය නිමිකාරීත්වය සහිත ව්‍යවසායන්ට හිමි වුවද, සංස්ථාපිත බැංකුකරණ ඒකකය පුද්ගලික අංශය තුළ වෙළඳපොළ කොටස වර්ධනය කරගැනීම කෙරෙහි අඛණ්ඩ අවධානයෙන් පසු විය. පුද්ගලික අංශයේ වර්ධනය විශාල වශයෙන් ඉදිකිරීම්, නිෂ්පාදන, සිල්ලර වෙළඳ හා යටිතල පහසුකම් ක්ෂේත්‍රයන් ආශ්‍රිතව සිදුවිය. කෙසේවුවද, ප්‍රතිපත්ති සම්බන්ධ අවිනිශ්චිතතාවයන්, මන්දගාමී ආර්ථික වර්ධනය හා ලෝක ආර්ථිකයේ බලපෑම හමුවේ බොහොමයක් සමාගම් විසින් අනුගමනය කළ ප්‍රවේශම් සහගත ප්‍රවේශය හේතුවෙන් ගෙන පුද්ගලික අංශයෙන් ණය ඉල්ලුම අඛණ්ඩවම කෙමෙන් පහත වැටීම සිදුවිය. ණය කළඹ ආශ්‍රිත අවදානම් කළමනාකරණ සහ ශුද්ධ පොලී ආතිතය පවත්වාගෙන යාම උදෙසා, මහජන බැංකුව වර්ණීය ණය ලබාදීමේ ක්‍රමෝපායක් ක්‍රියාත්මක කලේය.

වසර තුළදී, ඉහළ ගිය තරගකාරී පීඩනයන් හමුවේ වුවද, ස්වකීය හැකියාවන් උපයෝගී කරගනිමින් ජාතික වැදගත්මින් යුතු මූල්‍යකරණ ගනුදෙනු සඳහා ප්‍රමුඛත්වය සහ සහභාගීත්වය ලබාදීමට මහජන බැංකුවට හැකි විය. 2018 වසරේ සිදුකරන ලද කැපී පෙනෙන ගනුදෙනු කිහිපයක් පහත දැක්වේ:

- මෑත කාලීන ශ්‍රී ලංකාවේ විශාලතම කේවල ගනුදෙනුව වශයෙන් සැළකෙන, රු බිලියන 10.9 ක සළකා බැලීමක් යටතේ හේලිස් විසින් අත්පත් කරගැනීම සඳහා වූ හවුල්කාර ණය මුදලේ ප්‍රධාන අරමුදල් සම්පාදකයා වශයෙන් කටයුතු කිරීම.
- සීමාසහිත ලාප්ස් ටර්මිනල් සමාගම මගින් ඇඩෝ මිලියන 52 ක වියදමින් හම්බන්තොට වරායේ ඉදිකෙරෙන, ගෘස් ගබඩා පර්යන්තය සම්බන්ධ චේතනාසික ගනුදෙනුවේ ඇඩෝ මිලියන 42 ක ණය සංරචකය සම්බන්ධ ප්‍රධාන අරමුදල් සම්පාදකයා වශයෙන් කටයුතු කිරීම. මෙම වරාය අංගනය ඉන්දියාව, බංගලාදේශය, මියන්මාරය සහ හැගෙනහිර හා දකුණු ආසියාතික රටවල් සඳහා සේවා සැපයීමට අපේක්ෂිතය
- විසිටිකන් ස්පෙක්ස් සමූහය මගින් ඉදිකෙරෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම අපද්‍රව්‍ය වලින් බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධ හවුල්කාර ණය පහසුකමෙහි විශාලතම ණය සංරචකය සමගින් ප්‍රධාන අරමුදල් සම්පාදකයා වශයෙන් කටයුතු කිරීම. රු බිලියන 13 කට ආසන්න ආයෝජනයක් (බිලියන 9 ණය) වන මෙමගින් කොළඹ නගරය ආශ්‍රිතව පවතින සඳා අපද්‍රව්‍ය බැහැරකිරීමේ ක්‍රියාවලිය සඳහා විසඳුම් ලබාදීමට අපේක්ෂිතය

- මෙරට විශාලතම ප්‍රභව සංවිධාන මධ්‍යස්ථානය වන, ඒකල ඉදිකෙරෙන හේලිස් ඇඩ්වන්ටේජ් ලොජිස්ටික්ස් පාර්ක් හි අරමුදල් සම්පාදකයා වශයෙන් කටයුතු කිරීම.

ද්වි ආංශික ප්‍රවේශයක් ඔස්සේ සිදුකරන ලද අත් වෙරළ ණය ලබාදීමේ ක්‍රියාකාරකම් වෙතද යළි අවධානය යොමුකෙරිණි. 1) විදේශයන්හි ආයෝජන සිදුකිරීමට අපේක්ෂා කරන දේශීය සමාගම් වෙත සහාය ලබාදීම සහ 2) කීර්තිමත් විදේශ බැංකු වල සහභාගීත්වය සහිත කළාපීය හවුල් වෙළඳපොලෙහි වඩාත් ක්‍රියාකාරීව කටයුතු කිරීම.

කාර්යසාධන සාරාංශය

ප්‍රමුඛ කාර්යසාධන දර්ශකය	2018	2017	වර්ධනය %
ශුද්ධ ආදායම (රු. මිලියන)	12,339	9,022	36.8
බදු වලට පසු ලාභය (රු. මිලියන)	4,082	4,013	1.7
වත්කම් (රු. මිලියන)	574,903	372,251	54.4
අත්තිකාරම් (රු. මිලියන)	564,799	354,524	59.4
තැන්පතු (රු. මිලියන)	156831	162,130	3.3
අක්‍රීය ණය අනුපාතය (%)	2.5	1.5	1.0
රාජ්‍ය ව්‍යවසාය වෙත ණය ලබාදීම් (රු. මිලියන)	425,033	247,493	71.7

අනාගත ක්‍රියාකාරකම්

- ණය කළඹ විවිධාංගීකරණය තුළින් කළඹ ආශ්‍රිත අවදානම් කළමනාකරණය කිරීම.
- තිරසාර වර්ධනය අත්පත් කරගැනීම සඳහා ඉහළ ගුණාත්මකභාවයකින් යුතු ණය ලබාදීම් කෙරෙහි අවධානය යොමු කිරීම.
- ගනුදෙනුකාර සබඳතා ශක්තිමත් කරමින් හරස් විකිණුම් වර්ධනය කිරීම.
- ගාස්තු මත පදනම් වූ ආදායම් සඳහා මූලයක් වශයෙන් සඳහා බැංකුවේ උසස් ඩිජිටල් තාක්ෂණය උපයෝගී කොට ගැනීම.

ව්‍යාපාර ඒකකයෙහි කාර්යසාධනය

භාණ්ඩාගාර සේවා

විමර්ශනය

බැංකුවේ අරමුදල් සම්පාදන හා ද්‍රවශීල අවශ්‍යතා කළමනාකරණ කරනු ලබන භාණ්ඩාගාර අංශය, ව්‍යාපාරයෙහි විදිනෙදා මෙහෙයුම් සම්බන්ධයෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. බැංකුව සෑම කල්හිම ප්‍රමාණවත් ද්‍රවශීලතාවයෙන් යුතුව පවතීද යන්න සහ, එමගින් බැංකුවේ දිගු කාලීන මූල්‍යමය ස්ථාවරත්වය තහවුරු කිරීමේ වගකීමද භාණ්ඩාගාර අංශය මගින් දරනු ලැබේ.

සුරැකුම්පත්, විදේශ විනිමය සහ මූල්‍ය සාධන පත්‍රයන්හි බැංකුවේ ආයෝජන සම්බන්ධයෙන් කටයුතු කිරීම ඇතුළුව වත්කම් හා බැරකම් කළමනාකරණයද භාණ්ඩාගාර අංශයෙහි කාර්යභාරයන්හි වැදගත් කොටසකි.

විශට අමතරව, භාණ්ඩාගාර අංශය මගින් පුළුල් පරාසයක පැතිරුණු ආයෝජන හා වත්කම් කළමනාකරණ සේවාවන් රැසක් මෙන්ම සමාගම් හා ඉහළ ශුද්ධ වටිනාකමක් සහිත පුද්ගලයින් වෙත භාරකාරත්ව සේවාවන් ද පිරිනමනු ලැබේ.

ක්‍රමෝපාය සහ මෙහෙයුම් ආකෘතිය

ක්‍රියාකාරී ප්‍රාග්ධනය, ද්‍රවශීලතාවය සහ ආයෝජනයන්හි අවදානම් කළමනාකරණය ඔස්සේ භාණ්ඩාගාරය මගින් බැංකුවේ ස්ථාවරත්වය හා තිරසාර වර්ධනය තහවුරු කිරීම සඳහා අඛණ්ඩවම කටයුතු කරන ලදී. භාණ්ඩාගාරය ස්ථාවර ආදායම් කළමනාකරණ ප්‍රතිලාභ ප්‍රශස්ත තත්ත්වයට පත්කිරීම සඳහා වසර පුරා ප්‍රාථමික වෙන්දේසි වලට සහභාගී වූ අතර, මාස 3 සහ මාස 6 භාණ්ඩාගාර බිල්පත් සඳහා ආදායම් වක්‍රයෙහි ඉහළ අතට වලනය මගින් අදහස් වනුයේ, 2018 පළමු අර්ධය තුළ ප්‍රාග්ධන ලාභ සඳහා අවස්ථාවන් සීමිත බවයි. නමුත් වසරේ දෙවන අර්ධයේ ද්විතියික වෙළඳපොළේ සිදු වූ උච්චාවචනයන් සමඟ ඉහළ ප්‍රාග්ධන ලාභයක් ලැබීමට වසර අවසානය වන විට සමත් විය.

මේ අතර වත්කම් හා බැරකම් කළමනාකරණ ක්‍රියාකාරකම් සවිමත් කිරීම සඳහා දරන ලද ප්‍රයත්නයන්හිදී දක්නට ලැබුණේ, භාණ්ඩාගාරය මගින් අරමුදල් ගලාපීම් බහුච්චි කල්පිරීමේ කාලසීමාවන් පුරා ව්‍යාප්ත කරමින් විශාල පරිමා පිටතට ගලායාම් සම්බන්ධයෙන් වඩාත් කල්තබා සැලසුම් කරනු ලබන බවයි. මධ්‍ය හා දිගු කාලීන වශයෙන් ආකර්ශනීය වූද අඛණ්ඩ වූද ආදායම් තහවුරු කිරීම සඳහා, හිතකර ආදායම් වශයෙන් විකිණීම සඳහා පවතින සහ කල්පිරීම හෙක් රඳවාගත් කළඹද ගොඩනැංවීම සඳහා පියවර ගැනුණි.

මහජන බැංකුවේ ද්‍රවශීල අනුපාතිකයන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කරන ලද සීමාවන් තුළ පවතින බවට තහවුරු කිරීමේ අරමුණින් භාණ්ඩාගාරය මගින්, බැංකුවේ ද්‍රවශීල වත්කම් අනුකූලනය කිරීම කෙරෙහිද අවධානය යොමු කෙරිණි. තවද, භාණ්ඩාගාරය මගින් 2018 අගභාගයේ පැවති දේශපාලනික අස්ථාවරත්වය හා බරපතල අයුරින් රුපියල අවප්‍රමාණය වීම මධ්‍යයේ, විදේශ විනිමය ද්‍රවශීලතාව

කළමනාකරණ සඳහා විවක්ෂණශීලී ක්‍රමෝපායක් අනුගමනය කරන ලදී.

කාර්යසාධන සාරාංශය

ප්‍රමුඛ කාර්යසාධන දර්ශකය	2018	2017	වර්ධනය %
ශුද්ධ ආදායම (රු. මිලියන)	11,417	9,100	25.5
බදු වලට පසු ලාභය (රු. මිලියන)	8,125	8,089	0.4
වත්කම් (රු. මිලියන)	512,031	446,219	14.7
විදේශ විනිමය (රු. මිලියන)	2,119	746	184.0

අනාගත ක්‍රියාකාරකම්

- ◆ වර්තමාන ක්‍රියාකාරකම් ස්ථාවර කිරීම.
- ◆ අරමුදල් කළමනාකරණ සේවාවන් සැපයීම.

විදේශ ගනුදෙනුකාර සේවා



විමර්ශනය

පසුගිය වසර 30 ක කාලය පුරා මහජන බැංකුව ඔස්සේ ශ්‍රී ලංකාවට එවනු ලබන මුදල් ප්‍රේශණ සම්බන්ධයෙන් කටයුතු කළ විදේශ ගනුදෙනුකාර සේවා ඒකකය, සිය විශිෂ්ටතම බැංකු සහකාර සේවාව වශයෙන් විදේශයෙන්ම ජීවත් වන හා සේවය කරන සුවහසක් ශ්‍රී ලාංකිකයින්ගේ ජනප්‍රසාදයට පත්ව ඇත.

ජාත්‍යන්තර පාර්ශව රැසක් සමග කටයුතු කරමින්, විදේශ ගනුදෙනුකාර සේවා ඒකකය මගින් විවිධ ප්‍රේශණ මාර්ග ඔස්සේ සිය සේවාවන් සපයනු ලැබේ.

තවද, විදේශ ගනුදෙනුකාර සේවා ඒකකය ස්වකීය දැවැන්ත ගනුදෙනුකාර පදනම වෙත ඔවුන්ගේ ඉතුරුම් කළමනාකරණය සඳහා විදේශ මුදල් තැන්පතු සැලසුම් රැසක් හඳුන්වා දී ඇත.

තුමෝපාය සහ මෙහෙයුම් ආකෘතිය

සාධක කිහිපයක් හේතුවෙන් මෙරටට එවනු ලබන මුදල් ප්‍රේශණ පරිමාවන් වෙත අහිතකර බලපෑමක් එල්ල වූ 2018 වසර මහජන බැංකුවටද අහියෝගාත්මක විය. මෙකී අහියෝගයන් මධ්‍යයේ බැංකුවේ ප්‍රමුඛතාවය වූයේ සිය වෙළඳපොල කොටස පවත්වාගෙන යාම වූ අතර එහිදී සිය ජාත්‍යන්තර ව්‍යාප්තිය පුළුල් කිරීම වෙනුවෙන් දෙගුණයක ප්‍රයත්නයක් දැරීමට විදේශ ගනුදෙනුකාර සේවා ඒකකයට සිදු විය. මෙහිදී තව ප්‍රදේශයන්හි නියෝජිත ජාලය පුළුල් කරමින් පීපල්ස් ක්ෂණික ප්‍රේශණ පද්ධතිය ඔස්සේ තව නියෝජිතයින් එක් කරගැනීමට පියවර ගැනුණි. මේ අතර විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාව අතර මහජන බැංකු ප්‍රේශණ සේවාව ප්‍රචලිත කිරීම උදෙසා පුර්වදින ව්‍යාපෘතීන් රැසක් දියත් කෙරිණි.

එසේම ගනුදෙනුකරුවන් වෙත සපයනු ලබන සේවා වැඩිදියුණු කිරීමේදී ප්‍රධාන පියවරක් වශයෙන් වෙනත් බැංකු වෙත ක්ෂණිකව මුදල් මාරු කිරීමේ හැකියාව ලබාදෙන CEFT ඒකාබද්ධකරණය සාර්ථකව සිදු කෙරිණි. මතු ප්‍රේශණ සේවාවන්වල කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සඳහා Smart Remit පද්ධතියද මේ සමඟ වැඩිදියුණු කිරීම් වලට ලක් කෙරිණි.

ප්‍රධාන වශයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ කටාර් රාජ්‍ය විසින් පහවන ලද ගිණුම් විවෘත කිරීමේ සීමාවන් හේතුවෙන් 2018 දී විදේශ මුදල් තැන්පතු ව්‍යාපාරය යම් මට්ටමින් පීඩනයට ලක් වූ අතර මෙම තත්ත්වය එකී ප්‍රධාන වෙළඳපොල තුළ විදේශ මුදල් තැන්පතු පුර්වදින කිරීමේ විදේශ ගනුදෙනුකාර සේවා ඒකකය සතු හැකියාව කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කළේය. මෙකී තත්ත්වයන් හමුවේ විදේශ ගනුදෙනුකාර සේවාවේ අවධානය වැඩි වශයෙන් යොමු කරන ලද්දේ ගනුදෙනුකරුවන් රඳවාගැනීම කෙරෙහිය.

අනාගත ක්‍රියාකාරකම්

- ◆ නොපීවීසි වෙළඳපොල වෙත ප්‍රවේශවීම සඳහා ජාත්‍යන්තර නියෝජිත ජාලය සවිමත් කිරීම.
- ◆ ලොව පුරා ප්‍රේශණ නියෝජිතවරුන් සංඛ්‍යාව ඉහළ නැංවීම.
- ◆ බැංකුව වෙත සෙසු ආයතන අතර තරගකාරී වාසිය ලබාගැනීම සඳහා නව ප්‍රේශණ පද්ධති සමග එක්වීම.
- ◆ ගනුදෙනුකරුවන් වෙත වඩාත් ගුණාත්මක සේවාවක් ලබාදීම සඳහා API ඒකාබද්ධකරණයන් පුළුල් කිරීම.

ව්‍යාපාර ඒකකයෙහි කාර්යසාධනය

ජාත්‍යන්තර බැංකු කටයුතු



ජාත්‍යන්තර බැංකුකරණ අංශය මගින් රාජ්‍ය හා පෞද්ගලික සමාගම් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙත ආනයන හා අපනයන මූල්‍යකරණ සේවාවන් සපයනු ලැබේ. නියෝජිතයින් 900 කට අධික ජාලයක සහයෝගයෙන් යුතුව ජාත්‍යන්තර බැංකුකරණ ඒකකය ලොව පුරා රටවල් 100 කට අධික සංඛ්‍යාවක් තුළ සිය ව්‍යාප්තිය තහවුරු කොට ගෙන ඇත.

ක්‍රමෝපාය සහ මෙහෙයුම් ආකෘතිය

වෙළඳ සේවා සඳහා වන රාජ්‍ය අංශයේ ඉල්ලුම වසර 2018 පුරා දළ වශයෙන් ස්ථාවරව පැවති අතර පෞද්ගලික අංශයේ ඉල්ලුම උච්චාවචනය වන්නට විය. ආනයන ක්ෂේත්‍රයේ ඉල්ලුම සාර්ව ආර්ථික වටපිටාවේ වෙනස්වීම් වෙත විශේෂයෙන්ම සංවේදීව පැවති අතර, රජය මගින් ආනයනයන් සීමා කිරීම සඳහා රටවහන ආනයන බදු ව්‍යුහය සංශෝධනය කිරීම විනිදි කැපී පෙනේ. ආනයන ආශ්‍රිත වෙළඳ සේවාවන් කෙරෙහි බලපෑ අනෙකුත් සාධක වූයේ, වේගයෙන් රුපියල අවප්‍රමාණය වීම සහ ශ්‍රී.ලං.ම.බැ මගින් ණයවර ලිපි හිකුත් කිරීම හා අදාළව මුදල් ශේෂ අවශ්‍යතා දැඩි කිරීමයි. මෙම අභියෝගයන් හමුවේ වුවද, මහජන බැංකුවේ වෙළඳ මූල්‍ය ඒකකය විසින් හවු පවසාගත් යුතුව ආනයන වෙළඳ ක්ෂේත්‍රයේ වෙළඳපොල කොටස වර්ධනය කරගැනීම කෙරෙහි අවධානය යොමු කෙරුණි. මෙහිදී ව්‍යාපාරික පරිමා වර්ධනය කරගැනීම සඳහා ශාඛාමය වශයෙන් ප්‍රබල ප්‍රයත්නයක් දරන ලදී. ඒ අතරම ගනුදෙනුකරුවන් වෙත කඩිනම් සැකසුම් සේවා කාලයක් ලබාදෙමින් මහජන බැංකුවේ වෙළඳ මූල්‍ය වටිනාකම් පෙළ සෘජු ආයතනයන්ගෙන් සේවාවෙන් විශේෂීකරණය සඳහා පියවර ගැනුණි. මේ සම්බන්ධ විශේෂතා වශයෙන් සැකසුම් කාලය 50% කින් පහත හෙළන ලද, සංස්ථාපිත ණය ඇරඹුම් පද්ධතිය (CLOS), සංස්ථාපිත අන්තර්ජාල හා මොබයිල් බැංකුකරණ සේවාවන් හඳුන්වාදීම දැක්විය හැක. ජාත්‍යන්තරව පිළිගත් මූල්‍යමය විදුලි සංදේශ සම්මතයන්ට අනුකූලව, පද්ධතිය 7.1 සිට 7.2 දක්වා අධිශ්‍රේණිගත කෙරුණි වෙළඳ මූල්‍ය ඒකකය වෙත 2013 දී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් ISO 9001 – 2008 තත්ත්ව සහතිකය පිරිනමන ලදී.

අප විසින් සේවකයන්ගේ නිමැවුම් සම්බන්ධ දැනුම වර්ධනය කිරීම හා සේවා සැපයීමේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමේ අරමුණෙන් යුතුව සේවක පුහුණුව සඳහා අමතර ආයෝජනයක් සිදු කරනු ලැබුණි.

ආර්ථිකයේ ප්‍රමුඛ මහා පරිමාණ අපනයනකරුවන් හඳුනාගැනීම හා ඔවුන්ගේ අපනයන සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදීම අරමුණු කර ගනිමින්, අප විසින් ශක්තිමත් විකුණුම් ප්‍රවර්ධනය වැඩිමුළු කිහිපයක් දියත් කරනු ලැබුණි.

කාර්යසාධන සාරාංශය

	2018	2017	වර්ධනය %
ආනයන මූල්‍යකරණය (ඇ.ඩො මිලියන)	5,286	4,392	20.3
අපනයන මූල්‍යකරණය (ඇ.ඩො මිලියන)	997	596	67.3
ආනයන පිරිවැදුම (ඇ.ඩො මිලියන)	83	53	56.6
ගාස්තු හා කොමිස් ආදායම (ඇ.ඩො මිලියන)	18	16	12.5
ණයවර ලිපි සැකසීමේ කාල සාමාන්‍යය (පැය)	4	4	-

අනාගත ක්‍රියාකාරකම්

- ◆ අනාගත අවස්ථා උපයෝගී කරගනිමින් අපනයන මූල්‍යකරණ වෙළඳපොල කොටස වර්ධනය කරගැනීම.
- ◆ ගනුදෙනුකරුවන් හට තවදුරටත් විශිෂ්ට වෙළඳ සේවා වටිනාකම් ලබාදීම සඳහා ඩිජිටල් සේවාවන් කෙරෙහි ආයෝජනය කිරීම.
- ◆ වෙළඳ ආශ්‍රිත ව්‍යාපාර ප්‍රවර්ධනය සඳහා ජාලයෙහි කාර්ය මණ්ඩලය අතර වෙළඳ නිෂ්පාදන පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීම.

ප්‍රාග්ධන කළමනාකරණය

අපගේ පාර්ශවකරුවන් වෙතින් විශිෂ්ට ඇගයීමකට ලක් වීම කෙරෙහි වන අපගේ ප්‍රගතිය මැන බැලීම සඳහා අප විසින්ම මධ්‍ය කාලීන සහ දිගු කාලීන ඉලක්ක සකසා ගනු ලැබ ඇත.



ගනුදෙනුකරුවන්

සියළු ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රියතම තේරීම වන බැංකුව බවට පත්වීම උදෙසා ගනුදෙනුකරුවන්ගේ අපේක්ෂාවන් අභිබවා යාම.

ප්‍රමුඛ වගකීම්

- ◆ බහුවිධ නාලිකා වටපිටාවක් තුළ බාධා වලින් තොර සබඳතාවයක් ලබාදීම සඳහා ඩිජිටල් තාක්ෂණය කෙරෙහි ආයෝජන සිදුකිරීම
- ◆ බහුවිධ වෙළඳපොල තුළ වෙළඳපොල කොටස වර්ධනය කෙරෙන්නා වූ පළමු යෝජක වාසිය ලබාගත හැකි කාලීන හා අදාළ වූ නිෂ්පාදන නිකුත් කිරීම
- ◆ කාර්යක්ෂම හා ඵලදායී පැමිණිලි කළමනාකරණය ඔස්සේ ගනුදෙනුකාර සබඳතා සවිමත් කිරීම
- ◆ සේවකයින් අතර ගනුදෙනුකාර සත්කාරය වර්ධනය කිරීම සඳහා පුහුණුව කෙරෙහි ආයෝජන සිදුකිරීම

සමාජ හා සබඳතා ප්‍රාග්ධනය (ගනුදෙනුකරු, බුද්ධිමය ප්‍රාග්ධනය, මානව ප්‍රාග්ධනය)



සේවකයින්

කුසලතා පුර්ණ, කැපවූ සහ දිරිමත් ශ්‍රම බලකායක් සැකසීම හා රඳවාගැනීම.

ප්‍රමුඛ වගකීම්

- ◆ සේවක වෘත්තීය සමීති සමග සවිමත් සබඳතා පවත්වාගැනීම
- ◆ කාර්යසාධනය මත පදනම් වූ ප්‍රතිලාභ හඳුන්වාදීම
- ◆ සේවා - ජීවන සම්බන්ධ ව්‍යාපෘතීන් කෙරෙහි ආයෝජනය

මානව ප්‍රාග්ධනය



කොටස් හිමිකරුවන්/නියාමන අධිකාරීන්

අති විශිෂ්ට මූල්‍ය ප්‍රතිඵල අත්කර ගැනීම සහ ක්ෂේත්‍රයේ විශිෂ්ටතම ප්‍රාග්ධන තත්වය පවත්වා ගෙන යාම.

ප්‍රමුඛ වගකීම්

- ◆ කුමෝපායික අවදානම් කළමනාකරණය සමග වෙළඳපොල අවස්ථා උපයෝගී කරගනිමින් උපකුමලීච්ච ආදායම් වර්ධනය
- ◆ සේවක ඵලදායීතාවය සහ අඩු පිරිවැය අත්පත් කරගැනීම සඳහා සේවක පුහුණුව ඉහළ නැංවීම
- ◆ ආදායමට පිරිවැය අනුපාතය වර්ධනය කෙරෙන්නා වූ මෙහෙයුම් කාර්යක්ෂමතාවය අත්කර ගැනීම සඳහා ඩිජිටල්කරණය සහ ස්වයංක්‍රීයකරණය
- ◆ නියාමන අවශ්‍යතා සමග අනුකූලත්වය තහවුරු කිරීම උදෙසා ප්‍රබල ප්‍රාග්ධන සැලසුම්කරණය

මූල්‍ය ප්‍රාග්ධනය, මානව ප්‍රාග්ධනය, බුද්ධිමය ප්‍රාග්ධනය, ස්වභාවික ප්‍රාග්ධනය



ප්‍රජාව

ස්වයං පැවැත්ම සහිත ප්‍රජාවන් ගොඩනැංවීම කෙරෙහි දායකත්වය.

ප්‍රමුඛ වගකීම්

- ◆ ශ්‍රී ලංකාව පුරා මූල්‍යමය අන්තර්ග්‍රහණය පුළුල් කිරීම
- ◆ ජාතික ප්‍රමුඛතා ගැටළු නිරාකරණය වන ආකාරයකින් ප්‍රජාවන් කෙරෙහි ආයෝජනය කිරීම

සමාජ හා සබඳතා ප්‍රාග්ධනය (ප්‍රජාව)



මූල්‍ය ප්‍රාග්ධනය


අපගේ මූල්‍ය ප්‍රාග්ධනය උපයෝගී කරගනිමින් අඛණ්ඩව තිරසාර වර්ධනයක් අත්පත් කරගැනීමටද දේශීය බැංකුකරණ ක්ෂේත්‍රය තුළ අපගේ ස්ථාවරවත්වය නොසැලෙන අයුරින් පවත්වාගෙන යාමට ද සමත්වීමු. අපගේ පාර්ශ්වකරුවන් වෙත වැඩි වටිනාමක් ලබාදීමේ ඒකායන අරමුණන් යුතුව ලාභ උත්පාදනය, පිරිවැය කළමනාකරණය සහ ස්කන්ධ හා ණය ඉහළ නැංවීම සඳහා විවක්ෂණශීලී ක්‍රමෝපායන් යොදාගනිමින් මූල්‍ය ප්‍රාග්ධන වටිනාකම වර්ධනය කිරීම උදෙසා අපි කැප වී ක්‍රියා කරන්නෙමු.

● ඒකාබද්ධ මුළු මෙහෙයුම් ආදායම වර්ධනය **22%**

● ගනුදෙනුකාර තැන්පතු වර්ධනය **14.5%**

● දළ ණය හා අත්තිකාරම් වර්ධනය **24.2%**

● 2010 සිට හිමිකම් මත ප්‍රතිලාභ පවත්වාගෙන යාම **20%** කට අධිකව



16.2% ක වසරින් වසර වර්ධනයක් සමගින් දළ ආදායම රු බිලියන 219.4 කරා ළඟා වූ, 2018 අප මහජන බැංකු සමූහය කෙරෙහි සුවිශේෂී ජයග්‍රාහී වසරක් වශයෙන් දැක්විය හැක. 2018 ජනවාරි 01 වැනි දින සාමූහික ගිවිසුම අත්සන් තැබීමෙන් අනතුරුව 2018 ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි සිදුකරන ලද වැටුප් වැඩිකිරීම කරණා කොට ගෙන කාර්ය මණ්ඩල වියදම් ඉහළ යාම හේතුවෙන් මෙහෙයුම් වියදම් පසුගිය වසරට සාපේක්ෂව 21.2% කින් ඉහළ ගියේය.

වසර තුළ අත්පත් කරගත් ප්‍රබල, හමයශීලී කාර්යසාධනය මගින් අභියෝග මධ්‍යයේ වුවද ඉහළ කාර්යසාධන සම්මතයන් අත්කරගැනීම සඳහා සමූහය සතු හැකියාව මැනවින් පිළිබිඹු වේ. මෙම සාර්ථකත්වය කෙරෙහි මූලික හේතුව වූයේ සෑම අංශයකම ප්‍රශංසනීය දායකත්වයෙන් යුතුව සමස්ත සමූහය විසින් දරන ලද කැපවීමෙන් යුතු විශිෂ්ට ප්‍රයත්නයයි.


මුළු මෙහෙයුම් ආදායම

රු. බිලියන	2013	2014	2015	2016	2017	2018
මුළු මෙහෙයුම් ආදායම	55.6	54.3	67.6	68.4	77.5	94.5
ශුද්ධ පොලී ආදායම	45.0	40.0	54.3	53.6	62.7	75.9
පොලී නොවන ආදායම	10.6	14.3	13.3	14.8	14.8	18.7
ශුද්ධ පොලී ආහිතය %						
ඒකාබද්ධ	4.5%	3.7%	4.5%	3.9%	4.0%	4.0%
බැංකුව	4.1%	3.1%	4.0%	3.5%	3.5%	3.5%

2017 හි වාර්තා වූ රු බිලියන 77.5 ට සාපේක්ෂව 2018 දී වසරින් වසර 22.0% ක වර්ධනයක් වාර්තා කරමින් ඒකාබද්ධ මුළු මෙහෙයුම් ආදායම රු බිලියන 94.5 කරා ළඟා විය. බැංකුවේ මෙහෙයුම් ආදායම සමූහයේ මෙහෙයුම් ආදායමෙන් 78.9% ක් නියෝජනය කළේය.

ශුද්ධ පොලී ආදායම

සමූහයේ මූලික ක්‍රියාකාරීත්වය පෙන්නුම් කරන ශුද්ධ පොලී අනුපාතිකය, මුළු මෙහෙයුම් ආදායමෙන් දළ වශයෙන් 80.3% ක් පමණ වේ. 2018 වසරේ දී ශුද්ධ පොලී ආදායම රු.බිලියන 75.9 ක් වූ අතර පසුගිය වසරට සාපේක්ෂව 20.9% ක වර්ධනයකි. ශුද්ධ පොලී ආදායමේ විශ්ලේෂණය පහත ප්‍රස්ථාර මගින් නිරූපනය කරයි.



පොලී ආදායම

2018 දී පොලී ආදායම 15.2% ක වර්ධනයක් සමගින් රු බිලියන 200.3 දක්වා ඉහළ නැංවිණි. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ශුද්ධ ගනුදෙනුකාර අත්තිකාරම් වල 23.8% ක වර්ධනය සහ පොලී දරන වත්කම් මත ඉහළ සාමාන්‍යය ආදායමයි. 2017 දී වර්තා වූ 12.1% සිට විමර්ශනයට ලක් වන වසරේදී පොලී දරන වත්කම් මත සාමාන්‍යය ආදායම වසරින් වසර 0.3% ක වර්ධනයක් පෙන්නුම් කරමින් 12.4 දක්වා ඉහළ ගියේය.

මුළු පොලී ආදායමෙන් 80% ගනුදෙනුකාර තැන්පතු වලින් සැදුම්ලත් අතර, ශේෂය රජයේ සුරැකුම් පත් වලින් සමන්විත වෙනත් ආයෝජන වලින් සම්පූර්ණ විය.


පොලී වියදම්

පොලී වියදම් මූලිකව 12.0% කින් ඉහළ ගිය අතර වයට 2018 දී යොදාගැනුනු ඉහළ පිරිවැයකින් යුතු කාලසීමා තැන්පතු හේතු විය. මෙය කෙසේවෙතත්, පොලී අනුපාතික ඉහළ හඟින වටපිටාවක් තුළ සාමාන්‍ය සිදුවීමකි. ගනුදෙනුකාර අත්තිකාරම් වලට සාපේක්ෂව කාලසීමා තැන්පතු වල කඩිනම් ප්‍රතිමිලකරණය පොලී වියදම් ඉහළ යාම කෙරෙහි හේතු විය. මෙයට හේතුවූයේ, සමූහයේ කාලසීමා තැන්පතු වලින් 90% කට අධික සංඛ්‍යාවක් වසරකට අඩු කල්පිරීමේ තත්ත්වයක පැවතීමයි.

මුළු පොලී වියදම් වලින් 90% ක් පමණ තැන්පතු ආශ්‍රිත වියදම් වලින් සමන්විත විය විසින් 50% කට වැඩි ප්‍රමාණයක් කාලසීමා තැන්පතු සම්බන්ධයෙන් විය.

අරමුදල් සම්පාදන දෘෂ්ටි කෝණයකින් බලන කල, මුළු වියදම් වලින් 84% ක් තැන්පතු සඳහා වූ අතර විසින් 63% ක් ස්ථාවර තැන්පතු සඳහා විය. 2018 දී සමූහය විසින් ශුද්ධ පදනමක් මත රු. බිලියන 189.7 ක නව තැන්පතු එක්රැස් කරන ලද අතර ඉන් රු. බිලියන 171.6 ක් ස්ථාවර තැන්පතු මගින් හියෝජනය විය.

සමූහය විසින් 2017 පැවති 4.00% සිට ශුද්ධ පොලී ආහිතය 2018 දී 4.04% දක්වා සාර්ථකව වර්ධනය කරන ලදී. බැංකු මට්ටමින්, පොලී ආහිතය 2017 පැවති 3.48% සිට 2018 දී 3.50 දක්වා වර්ධනය විය. සාපේක්ෂව ඉහළ ජංගම හා ඉතුරුම් ගිණුම් (CASA) අනුපාතය මගින් පොලී ජීවිතය බොහෝදුරට සමහය කරන ලදී.



මූල්‍ය ප්‍රාග්ධනය

පොලී නොවන ආදායම

පොලී නොවන ආදායම් වලින් ගාස්තු හා කොමිස් ආදායම, වෙළඳ ආදායම සහ වෙනත් මෙහෙයුම් ආදායමෙන් සමන්විත වේ. මෙය බැංකුව හා සමූහය පුරා තවදුරටත් වැඩිදියුණු කළ යුතු ප්‍රමුඛ අවධානාත්මක අංශයක් වශයෙන් පවතී.

සමූහයේ පොලී නොවන ශුද්ධ ආදායම 2017 පැවති රු. බිලියන 14.8 සිට 2018 දී රු. බිලියන 18.7 ක් දක්වා වර්ධනය විය. මෙයින් පොලී නොවන ශුද්ධ ආදායමෙන් තුනෙන් එකක් වූ ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම 2017 දී වාර්තා වූ රු. බිලියන 5.5 ට සාපේක්ෂව 2018 දී රු. බිලියන 7.4 දක්වා 35.3% කින් වර්ධනය විය. මෙම වර්ධනය කෙරෙහි ඉවහල් වූ සාධක වූයේ, 2018 දී සිදුකරන ලද, ජංගම හා ජංගම නොවන තැන්පතු සම්බන්ධ ගාස්තු වල ප්‍රසාධනය කෙරෙහි හේතු වූ අභ්‍යන්තර ක්‍රියාවලි වැඩිදියුණු කිරීම්, ඉහළ වෙළඳ මූල්‍ය පරමාවන්, බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර අධික ලෙස භාවිතය සහ ස්වයං බැංකුකරණ මධ්‍යයන්හි වර්ධනය වූ ජනප්‍රියතාවයි.

මුළු පොලී නොවන ආදායමෙන් 23.9% කෙරෙහි ඉවහල් වූ ශුද්ධ ආදායම්, පෙර මූල්‍ය වර්ෂයේ පැවති රු. බිලියන 2.8 සිට 2018 දී රු. බිලියන 4.5 දක්වා 58.7% කින් වර්ධනය විය. මෙයට මූලිකව හේතුවූයේ 283.9% ක විදේශ විනිමය වෙළඳාම් ආදායමයි.


වෙනත් මෙහෙයුම් ආදායම 2017 පැවති රු. බිලියන 6.4 සිට 2018 දී රු. බිලියන 6.7 දක්වා 4.9% කින් ඉහළ ගියේය.

භාහිරකරණ ගාස්තු

පෙර වසරේ වාර්තා වූ රු. බිලියන 3.0 හා සැසඳීමේදී භාහිරකරණ ගාස්තු රු. බිලියන 8.8 දක්වා 189.2% කින් ඉහළ ගියේය. මෙයට හේතු වූයේ 2018 දී වඩාත් අභාගතමය වන SLFRS 9 අලාභ අකාරිකයෙහි 1 වන දින බලපෑමයි. මෙය බැංකුවේ ඒකාබද්ධ අවදානම මත බර තබන ලද වත්කම් වලින් 0.1% කට අඩුවෙන් පරිවර්තනය විය. ක්ෂේත්‍රය හා සැසඳීමේදී සාපේක්ෂව අඩු බලපෑමක් ඇති වූයේ LKAS 39 ප්‍රමිතිය යටතේ පවා බැංකුව විසින් අනුගමනය කරන ලද විවික්ෂණශීලී භාහිරකරණ ප්‍රතිපත්තිය නිසාවෙනි.

බැංකුව මට්ටමින්, මුළු ණය ප්‍රමාණයට දළ අක්‍රීය ණය වශයෙන් මහින්ද ලබන වත්කම් ගුණාත්මකභාවය 2.5% වශයෙන් පැවති අතර, සමූහය මට්ටමින් 2017 දී වාර්තා වූ 2.0% සිට 2.7% දක්වා වර්ධනය විය.

බැංකු හා සමූහ මට්ටමින් වෙන්කිරීමේ ප්‍රතිපත්තිය මගින් 2018 මූල්‍ය වර්ෂය අවසානයේ පිළිවෙලින් 72.3% සහ 71.6% ආවරණ මට්ටම් පවත්වා ගෙන ලදී.



පිරිවැය කළමනාකරණය

මුළු මෙහෙයුම් පිරිවැය 2017 පැවති රු. බිලියන 37.2 සිට 2018 දී රු. බිලියන 45.1 දක්වා 21.2% කින් වර්ධනය විය.

කාර්ය මණ්ඩල පිරිවැය

මුළු මෙහෙයුම් පිරිවැයෙන් 53% ක් කාර්ය මණ්ඩල පිරිවැයෙන් සමන්විත විය. මෙම වර්ධනය සඳහා මූලික හේතුව වූයේ 2018 ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි සිදුකරන ලද වැටුප් වැඩිවීමයි.

වෙනත් මෙහෙයුම් පිරිවැය

වෙනත් මෙහෙයුම් පිරිවැය 2017 පැවති රු. බිලියන 18.8 සිට 2018 දී රු. බිලියන 21.9 දක්වා 13.1% කින් වර්ධනය විය. මෙම වර්ධනයෙන් ආසන්න වශයෙන් තුනෙන් එකක් සඳහා හේතු වූයේ දිවයින පුරා ස්වයං බැංකුකරණ ඒකක පිහිටුවීමේදී වැදුම් සංදේශ හා අලෙවි ප්‍රවර්ධනය පිරිවැය වේ.

සමූහයේ ආදායමට පිරිවැය අනුපාතිකය 2017 පැවති 56.6% සිට 57.7% දක්වා වර්ධනය විය. බැංකුවේ ආදායමට පිරිවැය අනුපාතිකය 2017 පැවති 54.8% සිට 2018 දී 57.5% දක්වා වර්ධනය විය.

එකතු කළ අගය මත බද්ද ජාතිය ගොඩනැංවීමේ බද්ද සහ ණය ආපසු ගෙවීමේ බද්ද (VAT, NBT සහ DRL)

2018 වසරේදී මෙම බදු අගයන් රු. බිලියන 9.9 ක් වූ අතර එය 2017 වසරට සාපේක්ෂව 27.7% ක වර්ධනයකි (2017- රු. බිලියන 7.4)


ලාභදායීත්වය

සමූහයේ බදු වලට පෙර ලාභය 2017 දී වාර්තා වූ රු. බිලියන 29.9 සිට 2018 දී 27.7% ක වර්ධනයක් සමගින් ඉතිහාසයේ ඉහළම අගය වන රු. බිලියන 31.2 කරා ළඟාවිය.

මේ අතර සමූහයේ හිමිකම් මත ප්‍රතිලාභය 2017 පැවති 21.4% සිට 2018 දී 18.7% දක්වා අවප්‍රමාණය විය. බැංකුව මට්ටමින් මෙම අනුපාතිකය පෙර වසරේ වාර්තා වූ 26.6% හා සැසඳීමේදී 2018 දී 20.3% ක් විය. කෙසේවුවද වඩාත්ම වැදගත් කරුණ වන්නේ බැංකුව 2010 සිට හිමිකම් මත ආදායම අඩුකිරීමට 20% වඩා ඉහළින් පවත්වා ගැනීමයි.




වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය, බදු පෙර ලාභය, මුළු වත්කම් වල සාමන්‍ය අගයෙහි ප්‍රතිශතයක් ලෙස ගණනය කරනු ලබන අතර 2018 වසර අවසානයේදී මෙම අනුපාතය 1.8% ක තත්ත්වයක් පවත්වාගෙන යාමට හැකිවිය.

2017 දී වාර්තා වූ රු. බිලියන 20.5 හා සැසඳීමේදී 2018 දී බදු වලට පසු ලාභය රු. බිලියන 21.5 දක්වා 4.8% කින් වර්ධනය විය.



ශේෂ පත්‍ර විශ්ලේෂණය
තැන්පතු වර්ධනය

රු. බිලියන	2013	2014	2015	2016	2017	2018
CASA	288	370	432	484	525	543
කාලසීමා තැන්පතු	498	456	497	633	771	943
වෙනත්	3	3	4	3	9	10
එකතුව	789	829	933	1,120	1,306	1,495
CASA %	36.5	44.7	46.3	43.2	40.2	36.3
මුදල් ඒකකය						
දේශීය %	92.0	91.8	89.0	88.7	90.6	93.4
විදේශීය %	8.0	8.2	11.0	11.3	9.4	6.6
එකතුව	100.0	100.0	100.0	100.0	100.0	100.0



පෙර මූල්‍ය වර්ෂයේ වාර්තා වූ රු. බිලියන 1,305.6 අගයට සාපේක්ෂව 2018 දී සමූහයේ ගනුදෙනුකාර තැන්පතු රු. බිලියන 1,495 දක්වා 14.5% කින් වර්ධනය විය.

බැංකුවේ/සමූහයේ සමස්ත අරමුදල් සම්පාදනයෙන් 84% කට දායක වූ තැන්පතු මගින්, බැංකුවේ සවිමත් තැන්පතු පදනම පිළිබිඹු වේ.

මේ අතර ඉහළ පොලී අනුපාතික සහිත වටපිටාව හේතුවෙන් CASA 2017 දී පැවති 40.2% සිට 2018 දී 36.3% දක්වා පහත වැටිණි.




මුළු තැන්පතු වලින් 93.4% ක් දේශීය තැන්පතු වලින් සමන්විත විය. විදේශීය මුදල් තැන්පතු වර්ධනය කිරීම කෙටි හා මධ්‍ය කාලීන වශයෙන් ප්‍රමුඛ අවධානයක් ලෙස අංශයක් වශයෙන් පවතී.

ගනුදෙනුකාර අත්තිකාරම් වර්ධනය

රු. බිලියන	2013	2014	2015	2016	2017	2018
මුළු අත්තිකාරම්	773	782	933	1,076	1,209	1,490
සේවාව අනුව						
අයිඊඊ	67	72	86	58	116	126
වෙළඳ මූල්‍ය	103	168	191	177	141	281
උකස්	197	114	104	114	137	150
කාලසීමා ණය	299	335	453	618	700	808
ලැබිය යුතු කල්බදු කුලී	79	77	79	84	89	95
වෙනත්	27	17	20	24	26	30
එකතුව	773	782	933	1,076	1,209	1,490
ක්ෂේත්‍රය අනුව						
කෘෂිකර්ම	182	127	106	119	125	139
නිෂ්පාදන	13	11	14	21	31	39
සංචාරක	5	5	4	7	15	22
ප්‍රවාහන	16	16	15	26	58	78
ඉදිකිරීම්	132	156	210	278	331	375
යටිතල	131	167	199	147	94	224
වෙළඳ	76	92	102	110	108	152
නව ආර්ථික	8	10	-	10	10	10
වෙනත්	211	198	282	357	438	450
එකතුව	773	782	933	1,076	1,209	1,490

පෙර වසරේ වාර්තා වූ රු. බිලියන 1,209.2 ට සාපේක්ෂව 2018 දී දළ ණය රු. බිලියන 1,489.9 දක්වා පාලිත 23.2% ක වර්ධනයක් අත්පත් කර ගත්තේය. වසර තුළදී ගනුදෙනුකාර අත්තිකාරම් වලින් තුනෙන් එකකට රජයේ සහයෝගය සහිත අත්තිකාරම් දායක විය.

මූල්‍ය ප්‍රාග්ධනය



2018 දී මුළු ගනුදෙනුකාර අත්තිකාරම් වලින් 9.3% කට කෘෂිකර්ම ක්ෂේත්‍රය දායක විය. මේ අතර ඉදිකිරීම් අත්තිකාරම් වලින් තුනෙන් දෙකක් පමණ දේපළ උකස් මත හිවාස ණය විය.

අභියෝගාත්මක වෙළඳපොල තත්ත්වයන් හමුවේ වුවද සමූහයේ දළ අක්‍රීය ණය අනුපාතිකය ක්ෂේත්‍රයේ සාමාන්‍යයට පහළින් 2.7% වශයෙන් පවත්වා ගෙන යන ලදී. 2017 දී එම අගය 2.0% ක් විය.

නියාමන ප්‍රාග්ධනය

2017 වාර්තා වූ රු. බිලියන 106.4 ට සාපේක්ෂව 2018 දී මුළු කොටස් හිමිකරුවන්ගේ හිමිකම් රු. බිලියන 123.5 දක්වා 16.0% කින් වර්ධනය විය

ප්‍රමුඛ කාර්යසාධන මිනුම්

◆ 2018 දෙසැම්බර් 31 දිනට බාසල් III අනුව මූලික හා මුළු ප්‍රාග්ධන ප්‍රමාණවත්තාව මට්ටම් පිළිවෙලින් 11.7% සහ 14.5% වශයෙන් පවත්වා ගැනුණි. 2017 අවසානයේදී එම අගයන් පිළිවෙලින් 11.5% සහ 13.7% ක් විය. බැංකුව මට්ටමින්, මූලික හා මුළු ප්‍රාග්ධන ප්‍රමාණවත්තාව මට්ටම් පිළිවෙලින් 11% සහ 14.5% වශයෙන් පවත්වා ගැනුණි. 2017 අවසානයේදී එම අගයන් පිළිවෙලින් 10.8% සහ 13.5% ක් විය.

වෙනත් බාසල් III මිනුම්

අ) ද්‍රවශීලතා ආවරණ අනුපාතිකය වසර මුළුල්ලේම 100% ඉහළින් ස්ථාවරව පවත්වා ගැනුණි. (අවම අවශ්‍යතාවය 90% ක් විය)
 ආ) ලිවරන අනුපාතිකය 2018 දෙසැම්බර් 31 දිනට 3.0% වශයෙන් වාර්තා වූ අතර 2018 ජනවාරි 01 සිට අවම අවශ්‍යතාවය 3.0% ක් විය.

කොටස් හිමිකරුවන් වෙත වටිනාකම් ගොඩනැංවීම

සෘජු හා වක්‍ර බදු, ලාභාංශ සහ විශේෂ බදු ගෙවීම් ඔස්සේ බැංකුව රජයේ ආදායම වෙත කැපී පෙනෙන දායකත්වයක් සපයයි. පසුගිය වසර 10 පුරා සමූහය මගින් රජය වෙත රු. බිලියන 170 කට අධික මුදලක් මේ යටතේ, වසර තුළදී, රජය වෙත ලබාදෙන ලද මුළු වටිනාකම රු. බිලියන 24.1 ක් වූ අතර 2017 දී එම අගය රු. බිලියන 23.3 ක් විය. මෙම වටිනාකමින් 80% කට වැඩි ප්‍රමාණයක් ලබාදෙන ලද්දේ බැංකුව මගිනි.



නිෂ්පාදිත ප්‍රාග්ධනය

ඕනෑම සමාගමකට මෙන්ම, අපගේ ව්‍යාපාරයේ සාර්ථකත්වය කෙරෙහිද නිෂ්පාදිත ප්‍රාග්ධනය මූලික වේ. වෙළඳපොළ තුළ මහජන බැංකුවේ නියෝජනය සංකේතවත් කරමින්, අපගේ ගනුදෙනුකරුවන් වෙත ළඟාවීමේ ප්‍රධාන මාර්ගය වශයෙන් නිෂ්පාදිත ප්‍රාග්ධනය ක්‍රියාත්මක වේ. ප්‍රබල තරඟකාරී පීඩනයන් මධ්‍යයේ වුවද, අප විසින් ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවයන් කෙරෙහි වඩාත් ප්‍රතිචාරාත්මක ඔවක් විදහා දැක්වෙන අයුරින් බැංකුවේ නිෂ්පාදිත ප්‍රාග්ධනය සවිමත් කිරීම උදෙසා වැඩි වැඩියෙන් ආයෝජන සිදු කරනු ලැබේ.

● 2018 දී නව ස්වයං බැංකුකරණ ඒකක 108 ක් සමගින් ඒකක 210 ක සමස්ත ජාලයක්

● මුළු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 715 සංඛ්‍යාවක්

(2017 සිට 25% ක වර්ධනයක්)

● පීපල්ස් චේච් මොබයිල් ඇප් හඳුන්වාදීම

● පීපල්ස් විස් ඔස්සේ නව ගිණුම් 170,000 ට අධික සංඛ්‍යාවක් විවෘත වේ.



නිෂ්පාදිත ප්‍රාග්ධනය

සුවිශේෂී වූ ව්‍යාප්තියක් ගොඩනැංවීම

ශාඛා ජාලය

GRI 102-4, 102-6

ආරම්භයේ සිටම, අපගේ ශාඛා ජාලය ඔස්සේ දිවයින පුරා විසිරුණු අපගේ ගනුදෙනුකරුවන්ට සමීප වීමට මූලික කටයුතු කරනු ලැබිණ. එමගින් අපගේ ක්‍රමෝපායික සැලසුම් තුළ ශාඛා ජාලය වෙත අතිශය වැදගත් ස්ථානයක් හිමි වේ. ඒ මත පදනම්ව අපගේ පැරණි ශාඛාවන් සමහරක් බැංකුවට අයත් පරිශ්‍රයන් තුළද, ඉහළ යමින් පවතින ව්‍යාපාරික කටයුතු සහ ජනගහනය සහිත ප්‍රදේශයන්හි පවතින නව ශාඛාවන් බදු පදනමට ලබාගත් පරිශ්‍රයන් තුළද මෙහෙයුම් කටයුතු සිදුකරයි.



2018 දෙසැම්බර් 31 දින වන විට, ශාඛා 738 ක ජාලයක් සමගින් දේශීය බැංකුකරණ ක්ෂේත්‍රයේ වඩාත්ම සවිමත් හා ව්‍යාප්ත ශාඛා ජාලය මහජන බැංකුව සතූ විය. මෙම දීපව්‍යාප්ත ප්‍රබල නියෝජනය හමුවේ, අප විසින් ශාඛා ව්‍යාප්තිය සම්බන්ධයෙන් අතිශය වර්ණීය පිළිවෙතක් අනුගමනය කරන ලද අතර, එමගින් වසර 2018 දී කිසිදු නව ශාඛාවක් විවෘත කිරීමකින් තොරව, ශාඛා ජාලයෙහි ස්ථාවරත්වය සහ වර්තමානම ඉහළ තැටීම කෙරෙහි අවධානය යොමු කෙරිණි. එහිදී ව්‍යාප්ති පරිමාව උපරිම තත්ත්වයකට පත්කරමින් මෙහෙයුම් කාර්යක්ෂමතාවය වර්ධනය කරනු ලබන අතර පිරිවැය පහත හෙළීම අරමුණු කොට ගත් අපගේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ශාඛා ජාල ප්‍රශස්තිකරණ වැඩසටහන ඉදිරියට ගෙන යන ලදී.



මහජන බැංකුව මගින් සිය 1000 වැනි ස්වයංක්‍රීය සේවා යන්ත්‍රය සෙල්ලකතරගම පිහිටුවන ලදී. බැංකුව සිය 57 වැනි සංවිත්සරය සමරන මෙම වසරේ මෙසේ 1000 වැනි ස්වයං සේවා යන්ත්‍රයක් ස්ථාපනය කිරීම බැංකුවේ ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

2017 දී අපගේ වෙළඳසාම ප්‍රතිවිලෝමත්වීමත් සමඟ අරඹන ලද අපගේ ශාඛා ජාල ප්‍රසාරණය වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගෙන යමින්, ශාඛා ප්‍රතිස්ථාපනය කිරීම කෙරෙහි අවධානය යොමු වූ අතර එහිදී වසර 2017 දී ශාඛා 9 ක් ද 2018 දී ශාඛා 17 ක් ද ප්‍රතිස්ථාපනය කෙරුණි. මේ අතර අපගේ ශාඛා අකාරයේ පිරිවැය ව්‍යුහය සුරැකීමේ අරමුණින් කල්බදු ගිවිසුම් කිහිපයක කොන්දේසි යළි සාකච්ඡාවට භාජනය කෙරුණු අතර, ඉන් බොහොමයක් දිගු කාලීන කාල සීමාවන් සඳහා නැවත අළුත් කිරීම සිදුකෙරුණි.

ඒ අතරම අපගේ ශාඛාමය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් අඛණ්ඩව ආයෝජන සිදුකරමින්, මුදල් තැන්පතු යන්ත්‍ර 141 ක් ස්ථාපනය කරන ලද අතර, 2018 දෙසැම්බර් 31 දින වන විට මුළු මුදල් තැන්පතු යන්ත්‍ර සංඛ්‍යාව 238 ක් විය. අපගේ ඩිජිටල් පරිවර්තනය ක්‍රමෝපාය වෙත සහයෝගය දක්වමින්, දිවයින පුරා හඳුනාගත් ශාඛාවන්හි ඩිජිටල් බැංකුකරණ ඒකක විවෘත කෙරුණි. මෙහි මූලික අරමුණු වූයේ වීදිනෙහි බැංකු කටයුතු සඳහා පෝලිම් වලින් බැහැරව අපගේ අන්තර්ජාලගත බැංකු සේවාව වෙත ගනුදෙනුකරුවන් යොමු කිරීමයි.

විශ්ව සමාගම්ව, අපගේ ශාඛා ජාල ප්‍රසාරණය වැඩසටහනෙහි දෙවන අදියර අරඹමින් අප විසින් 2018 දී සේවකයින් රහිත සම්පූර්ණ ඩිජිටල් ශාඛාවන් 117 ක් ස්ථාපනය කෙරුණි. අපගේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලය, මෙරට විශාලතම හා වැඩියෙන්ම භාවිත වන ජාලයකි.

ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලය

1991 දී අප විසින් පුර්ව වරට හඳුන්වා දුන් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයේ පටන් අප විසින් දීප ව්‍යාප්ත ATM යන්ත්‍ර දියත් කිරීමේ අඛණ්ඩ මෙහෙයුමේ ප්‍රතිඵල වශයෙන් 2018 දෙසැම්බර් 31 දිනට අපගේ මුළු ATM යන්ත්‍ර සංඛ්‍යාව 715 දක්වා වර්ධනය කර ගැනීමට හැකිවිය. අපගේ ATM ජාලය ලංකාවේ පවතින විශාලතම ATM ජාල පහසුකමක් වේ.

අපගේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මගින් වෙනත් බැංකුවල විප් සහිත කාඩ්පත් ඔස්සේ ගනුදෙනු කිරීමේ හැකියාව ලබාදෙමින්, 2018 දී ලංකා පේ ආයතනය සමඟ සහයෝගීතාවයෙන් යුතුව EMV අනුකූලතාවය හඳුන්වාදෙන ලදී.

සමස්ත ජාලය තුළ සියළුම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ගනුදෙනු අධීක්ෂණය සඳහා දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂිත කණ්ඩායමක් පත් කෙරුණි.

ස්වයං බැංකුකරණ ඒකක

මෙය අපගේ ඩිජිටල්කරණ වැඩසටහන යටතේ ගනුදෙනුකරුවන් වෙත ලබාදෙන ලද නවතම සේවාව වේ. ස්වයං බැංකුකරණ ඒකක මගින් බැංකුව වෙත නොගොස් ගනුදෙනු රැසක් සිදුකිරීමේ අවස්ථාව ගනුදෙනුකරු වෙත උදා වේ.

2018 හව ඒකකයන් 108 ක් පිහිටුවමින් දෙසැම්බර් අවසානය වන විට මුළු ඒකක සංඛ්‍යාව 210 දක්වා ඉහළ නංවන ලදී.

විකල්ප මාධ්‍යයන් සැකසීම

පීපල්ස් වේව්

2018 මාර්තු මස අපගේ සිල්ලර ගනුදෙනුකරුවන් සඳහා පීපල්ස් වේව් නමින් මොබයිල් ඇප් පහසුකමක් හඳුන්වාදෙන ලදී. එය මේ වන විට ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම ඩවුන්ලෝඩ් කරන ලද මූල්‍ය මෘදුකාංග යෙදවුම බවට පත්ව ඇති අතර, කෙටි කාලයක් තුළ ඩවුන්ලෝඩ් කිරීම් 200,000 අධික සංඛ්‍යාවක් සමඟින් ගුගල් ප්ලේස්ටෝන් 4.7 ශ්‍රේණිගත කිරීමක් අත්පත් කොට ගෙන ඇත.

පීපල්ස් වෙබ්

ආයතනික වෙබ් අඩවිය ඔස්සේ ගනුදෙනුකරුවන් හට අපගේ අන්තර්ජාල බැංකුකරණ කවුළුව ඔස්සේ සේවාවන් ලබාදෙන ලදී. 2018 දී අළුතින් හඳුන්වාදෙන ලද පීපල්ස් වේව් ඇප් සමඟ ගැලපීම උදෙසා පීපල්ස් වෙබ් පෝටලය වැඩි දියුණු කෙරුණි.

පීපල්ස් විස්

පත්‍රිකාමය අයදුම්පත් සම්පූර්ණ කිරීමකින් තොරව ගනුදෙනුකරුවන් හට ගිණුමක් විවෘත කිරීමේ අවස්ථාව ලබාදෙන ඩිජිටල් මෙවලමක් වශයෙන් 2018 දී ශාඛා 136 ක් ආවරණය කරමින් පීපල්ස් විස් හඳුන්වාදීම සිදුකෙරුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙම මොඩියුලය යොදාගනිමින් හව ගිණුම් 170,000 ක් විවෘත කරනු ලැබ ඇත.

පීපල්ස් වින්

අන්තර්ජාල බැංකුකරණ පෝටලයක් හා මොබයිල් ඇප් යන දෙයාකාරයෙන්ම සේවාවන් ලබාදෙන, පීපල්ස් වින් සකසනු ලැබ ඇත්තේ බැංකුවේ සංස්ථාපිත ගනුදෙනුකරුවන් වෙනුවෙනි. මෙහි කුඩා පරිමාණ හඳුන්වාදීමක් 2018 ජූලි මස සිදුකරන ලද අතර, 2018 දෙසැම්බර් 31 අවසන් වූ මාස 5 කාලය ඇතුළත ගනුදෙනුකරුවන් 750 ක පිරිසක් මේ සඳහා ලියාපදිංචිව තිබිණි.

සිල්ලර ණය ඇරඹුම් ක්‍රමය (RLOS)

සිල්ලර ණය අනුමත කිරීමේ ක්‍රියාවලිය සඳහා ගත වන කාලය අවම කරමින් ණය ඇරඹුමක් ලබාදීමත් අතර කාලය පහත හෙළීමේ අරමුණින් මෙම ඩිජිටල් සේවාව හඳුන්වාදෙන ලදී. 2018 ජූනි මස විලිඳක්වන ලද මෙම සේවාව දෙසැම්බර් 31 දින වන විට ශාඛා 23 ක ක්‍රියාත්මක විය.

ආයතනික ණය ඇරඹුම් ක්‍රමය (CLOS)

මෙහි යාන්ත්‍රණයද සිල්ලර ණය ඇරඹුම් ක්‍රමයට සමාන වේ. එකම වෙනස මෙය ආයතනික ගනුදෙනුකරුවන් සඳහා ක්‍රියාත්මක වීමයි. 2018 දෙසැම්බර් මස වෙනත් මොඩියුල සමඟ සංස්ථාපිත ණය ඇරඹුම් ක්‍රමයෙහි ඒකාබද්ධකරණයන් සම්පූර්ණ කෙරුණි.



බුද්ධිමය ප්‍රාග්ධනය


ක්‍රමෝපාය ක්‍රියාවට නැංවීම සහ මෙරට ප්‍රමුඛ රාජ්‍ය බැංකුවක් වශයෙන් අපගේ තත්ත්වය පවත්වා ගෙන යාම කෙරෙහි බුද්ධිමය ප්‍රාග්ධනය අතිශය වැදගත් සාධකයක් වන බව අපගේ විශ්වාසයයි. එමනිසා සෛස්‍ර ආයතන අතර බැංකුවට තරඟකාරී වාසිය අත්පත් කරදීම උදෙසා බුද්ධිමය ප්‍රාග්ධනය වෙත කෙරෙන්නා වූ ආයෝජන ඔස්සේ අපගේ අස්පෘශ්‍ය වත්කම් පදනම සවිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කෙරේ.

● මහජන බැංකුව මෙරට ජනගහනයෙන් **50%** ක සිය මූල්‍ය සේවා සම්පාදකයා ලෙස කටයුතු කරයි

● **91%** ගනුදෙනුකාර තෘප්තිමත්තාවය

● දළ වශයෙන් **බිලියන 35** ක සන්නාම වටිනාකමක්

● **3.5** ශක්තිමත් සන්නාම ස්කන්ධ දර්ශකයක්



ක්‍රමෝපායික සන්නාමයක් ගොඩනැංවීම

සන්නාමය වෙනස

අරමුභයේ පටන්, අපගේ සන්නාම ස්ථානගතකරණ ක්‍රමෝපාය වෙළඳපොල හා සමගාමීව පරිණාමය විය. කෙසේවුවද අපි අපගේ මූලික වෙළඳනාම වටිනාකම් වෙනුවෙන් සැබැවින්ම පෙනී සිටියෙමු. "ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ අවිච්ඡිද්‍යවන ප්‍රමුඛතා බවට පත්වීමේ" අපගේ දර්ශනය අනුව යමින්, සෑම ශ්‍රී ලාංකිකයකු විසින්ම සිය ජීවිත කාලය පුරා ඔවුන්ගේ විඛාත්ම විශ්වසනීය බැංකු සහකරු වශයෙන් පිළිගැනීම ලක් වීම කෙරෙහි බැංකුව වසර ගණනාවක් තිස්සේ සිය අවධානය යොමු කරයි. මෙකී ප්‍රතිපත්ති කෙරෙහි වන නොපසුබට කැපවීම නිසාවෙන්ම අපගේ වෙළඳනාමය පසුගිය වසර 57 ක කාලය තුළ ශක්තියෙන් ශක්තිය වෙත ගමන් කළ අතර, 2018 දෙසැම්බර් 31 දිනට දිවයින පුරා ගනුදෙනුකරුවන් මිලියන 10 කට අධික පිරිසක් වෙත සේවාවන් සැලසීමට අප හට හැකි විය. බැංකුවේ වෙළඳනාම ආකාරය ප්‍රතිසැකසුම සඳහා 2017 දී ගනු ලැබූ පියවරෙහි ඵලදායීතාවය නිර්ණය කිරීම සඳහා සිදුකරන ලද අධ්‍යයනයකදී පහත දැක්වෙන කරුණු අනාවරනය විය.

- ◆ 32% ඉහළ පාරිභෝගික දැනුවත්බව
- ◆ මෙරට ජනගහනයෙන් 50% ක් සිය මූල්‍ය අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා වන ප්‍රධාන බැංකුව වශයෙන් මහජන බැංකුව සැලකීම
- ◆ 91% ක ගනුදෙනුකාර තෘප්තිමත්තාවය

ලංකාවේ දැනට පිළිගත් සන්නාම නාමයන් ලෙස, LMD මඟින් ඔවුන්ගේ 2018 වාර්ෂික ඇගයීම් ක්‍රියාවලියේදී බැංකුවේ සන්නාම වටිනාකම දළ වශයෙන් රුපියල් බිලියන 35 ක් ලෙස වාර්තා කර ඇත. තවද මහජන බැංකුවේ සන්නම් ශ්‍රේණිගතකරණයේ AA වශයෙන් ශ්‍රේණිගත කර ඇති අතර සන්නාම හිමිකම් දර්ශකය (BEI) සාමාන්‍ය 3.5 කට ඉහළ අගයක් ලබා ගැනීමට සමත් වී ඇත. සන්නාම හිමිකම් දර්ශකය (BEI) 3.0 ලෙස පැවතීම කර්මාන්තයේ ඉහළ සන්නාම හිමිකමක් ලෙස සලකයි. සන්නාම දැනුවත්තාවය, සන්නාම පිළිගැනීම හා සන්නාම සහතිකත්වය යන සාධකයන් යොදා ගනිමින් සන්නම් හිමිකම් දර්ශකය ගණනය කරනු ලබයි. මීට අමතරව මේ සඳහා ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සඳහා සේවා සම්පාදනය, බැංකුවේ තාක්ෂණික සහ සේවා උත්පාදනය සඳහා අදාලත්වය හා ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය යන සාධකද සැලකිල්ලට ගනු ලබයි. මෙම සියලුම අවස්ථාවන්හි බැංකුවේ ඉහළ සාමාන්‍ය අගයක් වාර්තා කර ඇත.



අපගේ වෙළඳනාමයෙහි සවිමත්තාවය පිළිබඳ තවදුරටත් සාක්ෂි සපයමින් වසර 2018 දී පහත දැක්වෙන සම්මාන දිනාගන්නා ලදී.

SLIM Neilson ජනතා සම්මාන උළෙල 2018

- ◆ වසරේ ජනතා බැංකු සේවා සම්පාදක
- ◆ වසරේ ජනතා සේවා සන්නාමය

SLIM සන්නාම විශිෂ්ටත්ව සම්මාන උළෙල 2018

- ◆ වසරේ සේවා සන්නාමය (රිදී)

වික්සන් රාජධානිය, බෑන්කර් සඟරා ශ්‍රේණිගත කිරීම

- ◆ ලොව විශිෂ්ටතම 25 වැනි බැංකුව ලෙස ශ්‍රේණිගත කෙරිණි
- ◆ ආසියා ශාන්තිකර කළාපයේ 5 වැනි විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රේණිගත කෙරිණි

2018 මූල්‍ය තාක්ෂණ නවෝත්පාදන සම්මානය සඳහා වන ආසියානු බෑන්කර් සඟරා ජයග්‍රාහකත්ව සම්මාන උළෙල 2018

- ◆ ආසියානු කළාපයේ විශිෂ්ටතම ශාඛා ඩිජිටල්කරණ, යෙදවුම් හෝ වැඩසටහන් සම්මානය

යුරෝපා ලෝක බැංකුකරණ හා මූල්‍ය සම්මාන උළෙල 2018

- ◆ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකුව 2018
- ◆ විශිෂ්ටතම ආයතනික බැංකුකරණ සේවා 2018

ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙල 2018

- ◆ ජයග්‍රාහක - දේශීය වෙළඳපොල සඳහා පිවිසීමේ විශිෂ්ටත්වය
- ◆ දෙවන ස්ථානය - බැංකුකරණ ක්ෂේත්‍රය

ලංකාපේ ටෙක්නොවේෂන් සම්මාන උළෙල 2018

- ◆ ජයග්‍රාහක - විශිෂ්ටතම ගනුදෙනුකාර සේවා සැපයීම සඳහා වන වසරේ බැංකුව
- ◆ දෙවන ස්ථානය - ජනප්‍රියතම ඉලෙක්ට්‍රොනික ගෙවීම් නිපැයුම

තොරතුරු සුරක්ෂිතතා කළමනාකරණය වෙනුවෙන් ISO/IEC 27701: 2013 තත්ත්ව සහතිකයෙන් පිදුම් ලද පළමු හා එකම රාජ්‍ය බැංකුව මහජන බැංකුව විය.

බුද්ධිමය ප්‍රාග්ධනය

හිඡ්පාදනයේ වෙනස

බහුවිධ සේවා සම්පාදනයකු වශයෙන්, අපි ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියානු කළාපයේ පුද්ගලයින්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සහ ක්ෂුද්‍ර ව්‍යවසායකයින්ගේ සිට විශාල සමාගම් දක්වා පුළුල් පරාසයක පැතිරුණු ගනුදෙනුකාර කාණ්ඩයන් රැසක් වෙත විවිධ වූ හිඡ්පාදන හා සේවාවන් රැසක් සපයන්නෙමු. දේශීය අංක 01 මූල්‍ය සේවා සම්පාදකයා බවට පත්වීමේ අභිලාෂයෙන් යුතුව සෑම ආයතනයක්ම අභිබවා යා හැකි අපටම අනන්‍ය වූ හිඡ්පාදන සමූහයක් අප සතුව පවතී.

මෙම සංකල්පය තවදුරටත් සවිමත් කරමින්, නව බැංකුකරණ ආකෘතිය සමග පුද්ගල බැංකුකරණ හිඡ්පාදන ප්‍රතිසංවිධානය කිරීමේ පුළුල් ප්‍රතිසන්නාමකරණ වැඩපිළිවෙලක් 2018 දී අරඹන ලද අතර, එහිදී ප්‍රධාන සන්නාම ලක්ෂණ වෙත වැඩි දෘෂ්‍යතාවක් ලබාදීමටද කටයුතු කෙරිණි. ඒ අනුව සියළුම ප්‍රමුඛ බැංකුකරණ හිඡ්පාදන ප්‍රතිනිර්මාණය කෙරිණි.

ඉතුරුම් ලාංඡන



ඩිජිටල් ලාංඡන



ඉතුරුම් පාස් පොත්



ආයතනික ප්‍රාග්ධනය සවිමත් කිරීම

තොරතුරු තාක්ෂණය සහ නවෝත්පාදනය

ස්මාර්ට් පංගම මෙවලම්, ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ආදිය භාවිතයත් සමග ගනුදෙනුකරුවන්ගේ චර්යාවන් නිරන්තරයෙන් පරිණාමය වන වටපිටාවක, තරඟකාරීත්වය තුළ ඉදිරියෙන් සිටීම සඳහා නවෝත්පාදනයන් සිදුකිරීමේ වැදගත්කම අපගේ අවධානයට ලක් විය.

මෙම ඩිජිටල් පරිවර්තනය අනුව අදාළ වෙනස්කම් සිදුකරමින් සහ වියට නායකත්වය ලබාදෙමින්, අපගේ අභ්‍යන්තර කාර්යක්ෂමතාව වර්ධනය කිරීමේ සහ නව ඩිජිටල් නිපැයුම් ඔස්සේ අපගේ ගනුදෙනුකරුවන් වෙත වඩාත් පරිපූර්ණ බැංකුකරණ අත්දැකීමක් ලබාදීමේ අරමුණින් අප විසින් අඛණ්ඩව නව ඩිජිටල් තාක්ෂණයන් කෙරෙහි ආයෝජන සිදු කරනු ලැබේ. 2017 දී තේන්ද්‍රිය බැංකුකරණ පද්ධතියට විගමනය සම්පූර්ණ කරමින්, 2018 දී අපගේ ඩිජිටල්කරණ ගමන් මගෙහි ඊළඟ අදියර වෙත පිවිසි අප විසින් 2020 දී මෙරට ප්‍රමුඛතම ඩිජිටල් බැංකුව බවට පත්කිරීම සඳහා අවශ්‍ය වඩාත් ක්‍රියාකාරී බැංකුකරණ ආකෘතියක් නිර්මාණය කිරීම සඳහා පසුබිම සකස් කරන ලදී. මෙහිදී පද්ධති ඒකාබද්ධකරණ ක්‍රියාවලියෙහි සාර්ථකත්වය නිර්ණය කිරීම සඳහා අංග සම්පූර්ණ භාවිත ග්‍රාහක පරීක්ෂාවන් සිදුකරමින් ව්‍යාපාර ඒකකයන් ආශ්‍රිතව තාක්ෂණය ආදේශ කරගැනීමේ ඵලදායීතාවය පරීක්ෂාවට ලක් කෙරිණි.

2018 මැද භාගයේදී එකී ගමන් මගෙහි තෙවැනි අදියර වෙත පිවිසෙමින්, නව ඩිජිටල් යෙදවුම් කෙරෙහි සහාය දැක්වීම සඳහා පද්ධතියෙහි හැකියාව නිර්ණය කරනු පිණිස අප විසින් පද්ධති ශක්‍යතා පරීක්ෂාවන් අරඹන ලදී. මෙහිදී බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ මාධ්‍යයේ අධිශ්‍රේණිගත සේවාව වන පීපල්ස් වේච් අප් හඳුන්වාදීම, පළමු අංග සම්පූර්ණ ඩිජිටල් බැංකු ශාඛාව විවෘත කිරීම සහ 210 කට අධික පුර්ණ ඒකාබද්ධ ස්වයං බැංකුකරණ ඒකක පිහිටුවීම වැනි සන්ධිස්ථාන රැසක් පසුකිරීමට බැංකුව සමත් විය.

පර්යේෂණ සහ සංවර්ධන

ඉහළ යන තරඟකාරීත්වය හමුවේ, විශේෂයෙන්ම මූල්‍ය සේවාවන් සපයනු ලබන තාක්ෂණික සමාගම් රැසක් පවතින වූ පසුබිමක් තුළ පර්යේෂණ සහ සංවර්ධන සඳහා බැංකුවේ ඉහළම ප්‍රමුඛතාවක් ලබා දී ඇත. අපගේ ද්වි ආංශික පර්යේෂණ හා සංවර්ධන ක්‍රමෝපාය මගින් ප්‍රධාන වශයෙන් වෙළඳපොළ පර්යේෂණ සහ හිඡ්පාදන පර්යේෂණ සිදු කෙරේ.

වෙළඳපොළ පර්යේෂණයන් ගනුදෙනුකාර සහභාගීත්වය ක්‍රමෝපාය සමග සමගාමීව ගමන් කරන අතර, අපගේ ශාඛා කණ්ඩායම් විසින් දැනට පවතින හිඡ්පාදන, සේවා සහ සේවා මාධ්‍යයන් පිළිබඳ ස්වකීය අත්දැකීම් සම්බන්ධ ප්‍රතිචාරයන් ගනුදෙනුකරුවන්ගෙන් ලබා ගැනේ. ගනුදෙනුකරුවන්ගේ දිනෙන් දින වෙනස් වන අභිමතයන් පිළිබඳ අවබෝධයක් ලබාගැනීම උදෙසා වරින් වර ඉලක්කගත අලෙවිකරණ ක්‍රියාකාරකම් ද සිදු කරනු ලැබේ.

අපගේ හිඡ්පාදන පර්යේෂණ කටයුතු වෙත ප්‍රධානත්වය ලබාදෙනුයේ අපගේ අතිනවයෙන් විවෘත කරන ලද තොරතුරු තාක්ෂණ සම්පත් මධ්‍යස්ථානය මගිනි. අපගේ පර්යේෂණ හා සංවර්ධන පරිමාව වර්ධනය කිරීම සඳහා තොරතුරු තාක්ෂණ සම්පත් මධ්‍යස්ථානය මගින් ගනුදෙනුකාර තොරතුරු පොදු පදනමක් මත ගබඩා කිරීම සඳහා දත්ත ගබඩා සේවාවක් අරඹන ලදී. මෙහිදී උසස් මට්ටමේ දත්ත විශ්ලේෂණයන් යොදාගනිමින් කෘත්‍රීම බුද්ධි (Artificial Intelligence) තාක්ෂණයේ ආධාරයෙන් ගනුදෙනුකාර අභිමතයන්, වියදම් කිරීමේ රටාවන් ආදිය පිළිබඳ වඩාත් නිවැරදිව තීරණය කිරීමේ හැකියාව බැංකුව වෙත හිමිවේ. දත්ත ගබඩා සේවාවෙහි සම්පූර්ණ ඒකාබද්ධකරණය 2019 මැද භාගය වන විට හිමි කිරීමට අපේක්ෂිතය.

දත්ත සුරක්ෂිතතාව සහ පාලනය

දත්ත සුරක්ෂිතතාව සහ පාලනය යනු ගනුදෙනුකාර විශ්වාසය පවත්වා ගෙන යාමේ ප්‍රබල සාධකයන් බව අපගේ අවබෝධයයි. මිලියන 1.9 කට අධික ගනුදෙනුකාර හිඟුම් සංඛ්‍යාවක් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී දත්ත සුරක්ෂිතතාව ප්‍රධාන ප්‍රමුඛතාවක් බවට පත්වේ. ගනුදෙනුකරුවන්ගේ දත්ත වල රහස්‍යභාවය සුරැකීම සඳහා අපි කැපවී ක්‍රියා කරමු.

අපගේ තොරතුරු තාක්ෂණ සම්පත් මධ්‍යස්ථානය මගින් ගනුදෙනුකරුවන්ගේ දත්ත අස්ථානගත වීම, අවහාචිතය, වෙනස් කිරීම සහ අවසර නොලත් පුද්ගලයින් විසින් භාවිත කිරීම හා සොරකම් කිරීම වැළැක්වීම සඳහා බහුවිධ තාක්ෂණික සහ මෙහෙයුම් ආරක්ෂණයන් රැසක් ක්‍රියාත්මක කෙරේ.

මෙම කාරණය සම්බන්ධ ස්වකීය කැපවීම තවදුරටත් විදහා දක්වමින් බැංකුව මගින් 2018 දී විශේෂිත ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා ආයෝජන සිදු කරන ලදී. මෙම මධ්‍යස්ථානය 2018 නොවැම්බර් මස වන විට කටයුතු ආරම්භ කරන ලදී.

සයිබර් ප්‍රහාරයන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමටද අප විසින් අඛණ්ඩවම කටයුතු කරනු ලැබේ. 2018 මේ සම්බන්ධයෙන් දරන ලද ප්‍රයත්නයන් අතරට ශ්‍රීලංකා මුදලික සයිබර් ආරක්ෂණ සම්මතයන්ට අනුගත වීම සහ පූර්ණ කාලීන තොරතුරු ආරක්ෂණ හිලධාරියකු පත් කිරීම ඇතුළත් වේ. ISO 27001 (තොරතුරු සුරක්ෂිතතා කළමනාකරණය) තත්ත්ව සහතිකත්වය නැවත අළුත්කිරීමේ ක්‍රියාවලියෙහි කොටස් වශයෙන්ද අප විසින් අපගේ සයිබර් ආරක්ෂණ ආකෘතිය වෙත අතිරේක වැඩිදියුණු කිරීම් රැසක් සිදුකරන ලදී.

ව්‍යාපාර අඛණ්ඩත්ව කළමනාකරණය

බැංකුවක් වශයෙන් අප කෙරෙහි වන විශ්වාසය බොහෝසෙයින් ඕනෑම මොහොතකදී සේවාවන් සපයනු ලබන බවට වන සහතිකවීම මත රඳා පවතී. අපගේ ව්‍යාපාර අඛණ්ඩත්ව කළමනාකරණ වැඩසටහන සකසනු ලැබ ඇත්තේ, සේවා බිඳවැටීම් අවම කරමින් ව්‍යාපාරය, ගනුදෙනුකරුවන් , කාර්ය මණ්ඩලය සහ පාර්ශ්වකරුවන් හට වමඟින් ඇතිවන අහිතකර ප්‍රතිඵල වළකාලීම උදෙසාය. වම වැඩසටහනෙහි කොටසක් වශයෙන් අප විසින් ස්ථර 3 ක දත්ත මධ්‍යස්ථානයක් සහ වෙන්වූ ආපදා නිවාරන අංශයක් පිහිටුවා ඇත.


තවද, අවදානම් අවස්ථා සහ අනාගතයෙහි ඇති විය හැකි තර්ජනාත්මක සිදුවීම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා, අධ්‍යක්ෂ මණ්ඩල අනුමත කළ ව්‍යාපාර අඛණ්ඩත්ව ප්‍රතිපත්තිය සහ අපදා නිවාරන සැලසුම් ක්‍රියාවේ යොදවනු ලැබ ඇත.



මානව ප්‍රාග්ධනය

අතිශය තරඟකාරී සහ නිරන්තරයෙන් පරිණාමය වන ක්ෂේත්‍රයක් තුළ, "මූල්‍ය සේවා සම්බන්ධ ශ්‍රී ලංකාවේ අවිවාදනීය වෙළඳපොළ ප්‍රමුඛයා වශයෙන් පිළිගැනීමට ලක්වීම" යන අපගේ දර්ශනය යතාර්ථයක් බවට පත්කර ගැනීමේදී, අපගේ සේවකයින්ගේ නිපුණතා, අත්දැකීම් සහ කැපවීම ප්‍රමුඛස්ථානයක් ගනු ලබන බව අපගේ ඒකායන විශ්වාසයයි. මෙම තත්ත්වය තුළ, අපගේ මානව සම්පත් කළමනාකරණ ක්‍රමෝපාය මගින් තිරසාර අයුරින් බැංකුවේ තරඟකාරී වාසිය වර්ධනය කිරීම අරමුණු කෙරේ. ඒ නිසාවෙන්ම, අපගේ මානව සම්පත් සංවර්ධන ආකෘතිය සකසනු ලැබ ඇත්තේ, බැංකුවේ වර්ධන අපේක්ෂාවන් සපුරාලීමේ හැකියාවෙන් හෙබි, ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් ආකර්ශනය, ගොඩනැංවීම සහ රඳවාගැනීම සිදු කළ හැකි ආකාරයෙනි

- ශ්‍රී ලංකාව පුරා සේවකයින් **8,093**
- **60%** කට අධික කාන්තා සේවිකාවන්
- එක් සේවයකු සඳහා පුහුණු **පැය 20 ක්**



පාලනය

බැංකුවේ මානව සම්පත් ප්‍රතිපත්ති සැකසීම පිළිබඳ උත්තරීතර මණ්ඩලය අධ්‍යක්ෂ මණ්ඩලය වේ. බැංකුවේ ක්‍රමෝපාය ක්‍රියාවට නැංවීමේ වගකීම අධ්‍යක්ෂ මණ්ඩලය විසින්, අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුව වෙත පවරනු ලැබ ඇත. අධ්‍යක්ෂ මණ්ඩල නියෝග මත පදනම්ව, අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුව සහ මානව සම්පත් අංශය මගින් මානව සම්පත් ක්‍රමෝපාය ක්‍රියාවට නංවනු ලැබේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නීති/මානව සම්පත් සහ සමාගම් ලේකම්වරයා) සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මානව සම්පත්) ගේ ප්‍රධානත්වයෙන් යුත් මානව සම්පත් අංශය මගින් බැංකුවේ ක්‍රමෝපායික දිශානතිය අනුව මානව සම්පත් ක්‍රමෝපාය ගැලපීම හා සමාලෝචනය යන කාර්යභාරයන් ඉටු කරනු ලබයි.

මානව ප්‍රාග්ධන පැතිකඩ

	2014	2015	2016	2017	2018
පුරුෂ සේවකයින්	3,439	3,443	3,367	3,402	3,184
ස්ත්‍රී සේවිකාවන්	4,717	4,925	4,882	5,052	4,909
මුළු සේවකයින්	8,156	8,368	8,249	8,454	8,093
එක් සේවකයකු සඳහා ලාභය (රු'000)	1,743	1,505	1,818	2,159	2,112
එක් සේවකයකු සඳහා ආදායම (රු'000)	11,817	12,368	14,804	19,182	22,980

GRI 102-8

සේවා ගිවිසුම සහ ස්ත්‍රී පුරුෂභාවය අනුව මුළු සේවකයින්

	2017 (සංඛ්‍යාව)			2018 (සංඛ්‍යාව)		
	පුරුෂ	ස්ත්‍රී	එකතුව	පුරුෂ	ස්ත්‍රී	එකතුව
ස්ථිර සේවකයින්	2,931	4,622	7,553	2,829	4,608	7,437
කොන්ත්‍රාත් සේවකයින්	471	430	901	355	301	656
එකතුව	3,402	5,052	8,454	3,184	4,909	8,093

ඉහත සියළු කාණ්ඩ වලට අදාළ සේවකයින් පුර්ණකාලීන පදනම මත සේවය සපයයි.

GRI 102-8

2018 සඳහා භූගෝලීය ව්‍යාප්තිය සහ ස්ත්‍රී පුරුෂභාවය අනුව මුළු ශ්‍රම බලකාය

	පුරුෂ		ස්ත්‍රී		එකතුව		එකතුව %	
	2018	2017	2018	2017	2018	2017	2018	2017
බස්නාහිර	1,183	1,270	2,007	2,055	3,190	3,325	39.4	39.3
දකුණ	298	322	548	563	846	885	10.5	10.5
මධ්‍යම	309	343	545	546	854	889	10.6	10.5
උතුරු	185	191	201	216	386	407	4.8	4.8
උතුරු මැද	230	247	304	323	534	570	6.6	6.7
ඌව	221	229	263	287	484	516	6.0	6.1
සබරගමුව	209	216	348	356	557	572	6.9	6.8
වයඹ	256	271	385	401	641	672	7.9	7.9
නැගෙනහිර	293	313	308	305	601	618	7.4	7.3
එකතුව	3,184	3,402	4,909	5,052	8,093	8,454	100.0	100.0

මානව ප්‍රාග්ධනය

GRI 405-1

2018 සඳහා සේවක වර්ගය, ස්ත්‍රී පුරුෂභාවය සහ වයස් කාණ්ඩය අනුව මුළු ස්ථීර සේවකයින්

වයස	ආයතනික කළමනාකරණය		විධායක කළමනාකරණය		නිලධාරීන් (3- III- I ශ්‍රේණිය)		කාර්ය මණ්ඩල සහායක ශ්‍රේණි		වෙනත් කාණ්ඩයන්		කළමනාකරණ පුහුණු වන්නන්		ගනුදෙනුකාර සේවා සහායකයින්		වෙනත් කොන්ත්‍රාත් සේවකයින්		මුළු එකතුව		මුළු එකතුව (%)	
	පුරුෂ	ස්ත්‍රී	පුරුෂ	ස්ත්‍රී	පුරුෂ	ස්ත්‍රී	පුරුෂ	ස්ත්‍රී	පුරුෂ	ස්ත්‍රී	පුරුෂ	ස්ත්‍රී	පුරුෂ	ස්ත්‍රී	පුරුෂ	ස්ත්‍රී	පුරුෂ	ස්ත්‍රී	පුරුෂ	ස්ත්‍රී
18-25									22	20		5	1	1	56	22	79	48	62.2	37.8
26-45	1		1		639	1,425	819	1,877	423	407	53	110	22	73	130	73	2087	3,996	34.5	65.5
46-55	4	4	7	3	398	545	74	11	238	148					51		772	711	52.1	47.9
56 ව වැඩි	9	4	10	10	136	143	14		77	27							246	184	57.2	42.8
අවසන් එකතුව	14	8	17	14	1,173	2,113	907	1,888	760	602	53	115	23	74	237	95	3,184	4,909	39.3	60.7
ප්‍රතිශතය (%)	63.6	36.4	54.8	45.2	35.7	64.3	32.5	67.5	55.8	44.2	31.5	68.5	23.7	76.3	71.4	28.6	39.3			

මුළු සේවකයින් - 2018 දෙපාර්තමේන්තු වශයෙන්

	සේවක සංඛ්‍යාව		
	ස්ථීර	කොන්ත්‍රාත්	එකතුව
ශාඛා	5,454	396	5,850
ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාල	787	111	898
භාණ්ඩාගාරය සහ රාජ්‍ය ණය ඒකකය	31	5	36
සංස්ථාපිත සහ අක් වෙරළ බැංකුකරණ ඒකකය	158	18	176
එතෙර ගනුදෙනු සේවා	86	3	89
පීපල්ස් කාඩ් මධ්‍යස්ථානය	46	14	60
ප්‍රධාන කාර්යාලය	875	109	984
එකතුව	7,437	656	8,093

වයස සහ ස්ත්‍රී පුරුෂභාවය අනුව මුළු සේවකයින්

වයස	2018			2017		
	ස්ත්‍රී	පුරුෂ	එකතුව	ස්ත්‍රී	පුරුෂ	එකතුව
56 >	185	255	440	236	364	600
46 - 55	709	763	1,472	733	782	1,515
26 - 45	3,959	2,084	6,043	3,836	2,106	5,942
18 - 25	56	82	138	247	150	397
එකතුව	4,909	3,184	8,093	5,052	3,402	8,454

2018 සේවා වර්ෂ සංඛ්‍යාව අනුව මුළු සේවකයින්

	සේවය කළ වසර සංඛ්‍යාව						එකතුව
	< 2	3- 10	11 - 20	21-30	31 - 35	> 36	
සේවක සංඛ්‍යාව	697	4,027	1,479	1,647	61	182	8,093

2018 සේවා කාණ්ඩය සහ සේවා වර්ෂ සංඛ්‍යාව අනුව මුළු සේවකයින්

කාණ්ඩය	සේවය කළ වසර සංඛ්‍යාව						එකතුව
	< 2	3- 10	11 - 20	21-30	31 - 35	> 36	
සංස්ථාපිත කළමනාකරණය	-	-	-	6	9	1	16
විධායක කළමනාකරණය	-	-	3	9	14	2	28
හිලධාරීන් (3-III - I ශ්‍රේණිය)	53	667	1,304	1,073	27	162	3,286
කාර්ය මණ්ඩල සහායක ශ්‍රේණිය	-	2,546	136	109	-	4	2,795
වෙනත් කාණ්ඩයන්	133	721	34	450	11	13	1,362
සංස්ථාපිත කළමනාකරණය - කොන්ත්‍රාත්	3	1	2	-	-	-	6
විධායක කළමනාකරණය - කොන්ත්‍රාත්	3	-	-	-	-	-	3
බළමනාකරණ පුහුණු හිලධාරීන්	168	-	-	-	-	-	168
ගනුදෙනුකාර සේවා සහායකයින්	97	-	-	-	-	-	97
වෙනත් කොන්ත්‍රාත් සේවකයින්	240	92	-	-	-	-	332
එකතුව	697	4,027	1,479	1,647	61	182	8,093

ක්‍රමෝපායික කුසලතා හඳුනාගැනීම

බඳවාගැනීම

රාජ්‍ය ආයතනයක් වශයෙන්, බැංකුව මගින් ජාතික රෙගුලාසි වලට අනුකූලව අතිශය විස්තරාත්මක බඳවාගැනීමේ ක්‍රියාවලියක් අනුගමනය කිරීම අවශ්‍ය වේ. අපගේ ප්‍රතිපත්ති තවදුරටත් වත්සන් ජාතීන්ගේ ලෝක ගිවිසුම සහ සෞඛ්‍ය ආශ්‍රිත සම්මතයන් මගින් දැක්වෙන මානව හිමිකම් ප්‍රතිපත්ති වලටද අනුකූල වේ.

මහජන බැංකුව සෑම සේවකයකුටම සමාන සැලකීමක් සිදුකරන වන අතර වයස සේවා ස්ථානය තුළ විවිධත්වය උදෙසා කැපවී කටයුතු කරයි. ඒ තේරුම්වීම, අප විසින් අයදුම්කරුගේ සුදුසුකම්, අත්දැකීම් සහ මානසික තත්ත්වයන් සලකා බලමින් අදාළ තනතුර සඳහා යෝග්‍යතාවය තීරණය කොට සේවය සඳහා බඳවාගැනීම සිදුකෙරේ. එමගින්, අප විසින් වර්ධනය සහ ප්‍රගතිය කෙරෙහි හැකියාවන් සහ භාරදුර වගකීමක් දැරීමේ ශක්තිය සහිත සුදුසුකම් ලත් පුද්ගලයින් බඳවා ගනු ලැබේ.

බැංකුවේ අතිශය විනිවිදභාවයකින් යුත් බඳවාගැනීමේ ක්‍රියාවලියෙහි ප්‍රධාන පූර්ව අවශ්‍යතා වනුයේ හැකියාවන් පරීක්ෂාව සහ විධිමත් සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලියයි. සේවා නියුක්ති හා පත්වීම් කොන්දේසි, අදාළ නීතිරීති හා කොන්දේසි සහ පොදු නීතියට යටත් වේ.

GRI 202 -2

බැංකුවේ දැනට පවතින බඳවාගැනීමේ ක්‍රමෝපාය අනුව, බඳවාගැනීම් බහුතරයක් පිවිසුම් මට්ටමේදී සිදු කෙරෙන අතර, එහිදී ප්‍රධාන වශයෙන් නිරන්තර පදනමක් මත කළමනාකරණ පුහුණු හිලධාරීන් සහ ගනුදෙනුකාර සේවා සහායකයින් බඳවා ගැනේ. මෙම ක්‍රමෝපායෙහි එක් ප්‍රධාන කොටසක් වන්නේ බැංකුවේ ශාඛාවන් පවතින සෑම ප්‍රදේශයකින්ම සුදුසුකම් ලත් අයදුම්කරුවන් සේවයට බඳවාගැනීම දිරිමත් කරන්නා වූ ප්‍රාදේශීය බඳවා ගැනීමේ ප්‍රතිපත්තියයි.

දිවයින පුරා සිය ව්‍යාප්තිය පුළුල් කිරීමේ අරමුණින්, කළමනාකරණ පුහුණු හිලධාරීන් බඳවාගැනීමේ ක්‍රියාපටිපාටිය මෑතකදී තවදුරටත් විස්තරාත්මක කරන ලදී. මේ අතර බැංකුවේ ඉහළ තනතුරු සඳහා බඳවාගැනෙන සියළු පුද්ගලයන් ශ්‍රී ලාංකික පුරවැසියන් වේ.

GRI 401-1

2018 සඳහා වයස් කාණ්ඩය සහ ස්ත්‍රී පුරුෂභාවය අනුව බඳවාගැනීම්

වයස් කාණ්ඩය	පුරුෂ සංඛ්‍යාව	ස්ත්‍රී සංඛ්‍යාව	මුළු සංඛ්‍යාව
අවුරුදු 18 - 25	3	-	3
අවුරුදු 26 - 45	9	-	9
අවුරුදු 46 - 55	1	-	1
අවුරුදු 55 ට වැඩි	-	-	-
එකතුව	13	-	13

මානව ප්‍රාග්ධනය

2018 සඳහා ප්‍රදේශය සහ ස්ත්‍රී පුරුෂභාවය අනුව නව බඳවා ගැනීම්

ප්‍රදේශය	පුරුෂ	ස්ත්‍රී	එකතුව	පුරුෂ %	ස්ත්‍රී %
අනුරාධපුර	1	-	1	8	-
බදුල්ල	4	-	4	31	-
මඩකලපුව	-	-	-	-	-
කොළඹ	6	-	6	46	-
ගම්පහ	-	-	-	-	-
ගාල්ල	-	-	-	-	-
යාපනය	-	-	-	-	-
මහනුවර	-	-	-	-	-
කළුතර	-	-	-	-	-
කුරුමාව	-	-	-	-	-
කෑගල්ල	2	-	2	15	-
මාතලේ	-	-	-	-	-
මාතලේ	-	-	-	-	-
නුවරඑළිය	-	-	-	-	-
රත්නපුර	-	-	-	-	-
අම්පාර	-	-	-	-	-
ත්‍රිකුණාමලය	-	-	-	-	-
පොළොන්නරුව	-	-	-	-	-
මොණරාගල	-	-	-	-	-
පුත්තලම	-	-	-	-	-
වත්ති	-	-	-	-	-
හම්බන්තොට	-	-	-	-	-
එකතුව	13	-	13	100	-

ප්‍රදේශය සහ ස්ත්‍රී පුරුෂභාවය අනුව සේවක සලකා බැලීම 2018

ප්‍රදේශය	පුරුෂ	ස්ත්‍රී	එකතුව
අම්පාර	11	1	12
අනුරාධපුර	1	2	3
බදුල්ල	7	5	12
මඩකලපුව	4	-	4
කොළඹ	87	62	149
ගම්පහ	6	7	13
ගාල්ල	13	11	24
යාපනය	5	1	6
මහනුවර	1	2	3
කළුතර	7	7	14
කුරුමාව	14	13	27
කෑගල්ල	5	6	11
මාතලේ	14	3	17
මාතලේ	7	1	8
නුවරඑළිය	14	4	18
රත්නපුර	1	1	2
ත්‍රිකුණාමලය	6	2	8
පොළොන්නරුව	2	-	2
මොණරාගල	5	3	8
පුත්තලම	7	4	11
වත්ති	3	4	7
හම්බන්තොට	2	3	5
එකතුව	222	142	364

වයස් කාණ්ඩය සහ ස්ත්‍රී පුරුෂභාවය අනුව සේවක සලකා බැලීම 2018

වයස් කාණ්ඩය	පුරුෂ	ස්ත්‍රී	මුළු සංඛ්‍යාව
අවුරුදු 18 - 25	4	1	5
අවුරුදු 26 - 45	22	39	61
අවුරුදු 46 - 55	18	8	26
අවුරුදු 55 ට වැඩි	178	94	272
එකතුව	222	142	364

පාර්ශ්වික හා ප්‍රතිලාභ

8,093 ක සේවක පිරිසක් කළමනාකරණයේදී, රැකියාවේ ස්වභාවය අනුව සියළුම සේවකයින් වෙත සාධාරණ හා තරඟකාරී පාර්ශ්වික හිමි වන බවට තහවුරු කිරීම සඳහා බැංකුව කැපවී කටයුතු කරයි. වැටුප් හා ප්‍රතිලාභ ව්‍යුහයන් ක්ෂේත්‍රයේ සම්මතයන් සමග අනුරූප වන බවට තහවුරු කිරීම උදෙසා මහා පාර්ශ්වික ප්‍රතිපත්තියක අප සතුවේ.

වයස් කාණ්ඩය, ස්ත්‍රී පුරුෂ භාවය සහ සේවා කාණ්ඩය අනුව සේවක සලකා බැලීම - 2018

	අවුරුදු 18 - 25		අවුරුදු 26 - 45		අවුරුදු 46 - 55		අවුරුදු 56 ට වැඩි	
	පුරුෂ	ස්ත්‍රී	පුරුෂ	ස්ත්‍රී	පුරුෂ	ස්ත්‍රී	පුරුෂ	ස්ත්‍රී
ආයතනික කළමනාකරණය	-	-	-	-	1	-	1	-
විධායක කළමනාකරණය	-	-	1	-	-	-	1	2
හිලධාරීන් (3-III - I ශ්‍රේණිය)	-	-	7	18	5	7	124	82
කාර්ය මණ්ඩල සහායක ශ්‍රේණිය	-	-	3	12	1	-	6	2
වෙනත් කාණ්ඩයන්	-	-	2	-	7	1	44	8
ගනුදෙනුකාර සේවා සහායකයින්	-	-	1	-	-	-	-	-
වෙනත් කොන්ත්‍රාත් සේවකයින්	4	1	11	9	4	-	2	-
එකතුව	4	1	23	39	18	8	178	94

GRI 401 - 2

සියළුම ස්ථීර සේවකයින් හට සේවා කාණ්ඩය මත පදනම්ව ප්‍රසාද දීමනා, නිශ්චිත ශ්‍රේණි සඳහා ගමනාගමන දීමනා, නිවාඩු නිකේතන, කාර්ය මණ්ඩල ණය, වෛද්‍යමය ප්‍රතිලාභ, මෘතයතා පාරිතෝෂිකය, පුද්ගලික හදිසි අනතුරු රක්ෂණ යෝජනා ආබාධිත සහ අවලංගු ආවරණය, පුහුණු නිවාඩු සහ විශ්‍රාම ප්‍රතිලාභ ඇතුළු වෙනත් ප්‍රතිලාභ රැසක් හිමි වේ.

පවතින සාමූහික කේවල් කිරීමේ ගිවිසුම මගින් බැංකුවේ සේවක පිරිසෙන් 99% ක් ආවරණය කෙරෙන අතර, එමගින් සෑම වසර තුනකටම වරක් හැවරන අළුත් කිරීමේ වකුකාරව වැටුප්/ප්‍රතිලාභ වර්ධක පිරිනැමේ.

01-01-2018 සිට 31-12-2020 කාලපරිච්ඡේදය සඳහා මෙම ගිවිසුම 2018 ජනවාරි මස හැවරන අලුත් කරන ලදී.

GRI 401-3

පුහුණු නිවාඩු

	2014	2015	2016	2017	2018
පුහුණු නිවාඩු සඳහා සුදුසුකම් ලැබූ සේවිකාවන් සංඛ්‍යාව	3,093	3,430	3,690	4,611	4,893
පුහුණු නිවාඩු ලබාගත් සේවිකාවන් සංඛ්‍යාව	773	566	536	230	517
පුහුණු නිවාඩු වලින් පසු හැවරන සේවයට චාරිතා කළ සංඛ්‍යාව	773	566	536	230	517
හැවරන සේවයට චාරිතා කිරීමේ ප්‍රතිශතය (%)	100%	100%	100%	100%	100%

පසුගිය වසර 5 තිස්සේ මාතෘ නිවාඩු ලබාගත් සියළුම සේවකාවන් අදාළ මාතෘ නිවාඩු සම්පූර්ණ වූ පසු සේවයට චාරිතා කොට ඇත.

GRI 405-2

පුරුෂයින්ට කාන්තාවන්ගේ මූලික වැටුප් සහ පාර්ශ්වික අනුපාතිකය - 2018

	පුරුෂ	ස්ත්‍රී
සංස්ථාපිත කළමනාකරණය	1	0.97
විධායක කළමනාකරණය	1	1.02
හිලධාරීන් (3-III - I ශ්‍රේණිය)	1	1.14
කාර්ය මණ්ඩල සහායක ශ්‍රේණිය	1	1.16
හනුදෙනුකාර සේවා සහායක සහ වෙනත්	1	1

සේවා කාණ්ඩය අනුව පුරුෂයින්ට කාන්තාවන්ගේ මූලික වැටුප් සහ පාර්ශ්වික අනුපාතිකය 1:1 වේ. කෙසේවුවද නිශ්චිත වැටුප් ශ්‍රේණියක සේවක සේවිකාවන්ගේ එකිනෙකට වෙනස් සේවා කාලපරිච්ඡේදයන් හේතුවෙන් මෙම අනුපාතිකයන් වෙනස් විය හැක.

ක්‍රමෝපායික කුසලතා කළමනාකරණය

GRI 404-3

කාර්යය සාධන සමාලෝචනය

අඩුම කාර්යසාධනය පිළිබඳ ස්වකීය ප්‍රතිඥාව ඉටුකර ගැනීමට නම් බැංකුවට ශක්තිමත් කාර්යසාධන වටපිටාවක් අතිශය වැදගත් වන බව අපගේ විශ්වාසයයි. එමනිසා බැංකුවේ සේවකයින් කාර්යසාධනය මත පදනම්ව ක්‍රියා කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු. අපගේ පාර්ශ්වයෙන් එක් එක් පුද්ගලයාගේ සාපේක්ෂ කාර්යසාධනය මත ඔවුන් ඇගයුමට ලක් කිරීමට අපි ඇපකැප වෙමු. ඉහළ හිලධාරීන් විසින් තමන් යටතේ සේවය කරනු ලබන සේවකයින්ගේ කාර්යසාධනය සමාලෝචනයට ලක් කෙරෙන වාර්ෂික කාර්යසාධන පරීක්ෂාව ඔස්සේ මෙය සිදුකෙරේ. කාර්යසාධන සමාලෝචන ක්‍රියාවලිය තුළින් සේවකයින් හටද අදාළ සේවා තත්ත්ව වර්ධනයන් සඳහා වන යෝජනා සමගින් සිය කාර්යසාධනය පිළිබඳ ප්‍රතිචාර ලබාගැනීම හා ස්වකීය පුහුණු අවශ්‍යතා තීරණය කිරීමට හැකිවීම වැනි අවස්ථාවන් උදාවේ. වසර 2018 දී බැංකුවේ සේවකයින් අතුරින් 100% ක් කාර්යසාධන සමාලෝචනයට ලක් කෙරිණි.

කාර්යසාධන සමාලෝචන යාන්ත්‍රණය තවදුරටත් අනුකූලනය කිරීමේ අරමුණින් ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සඳහා ද්වි ආශික විශ්ලේෂණ මොඩියුලයක් ක්‍රියාවට නංවන ලදී. එහිදී සිය ආසන්නතම ඉහළ හිලධාරියා පමණක් නොව පරිපූර්ණ සමාලෝචනයක් සඳහා ඔහු හෝ ඇය යටතේ වන සේවකයින්ද අදාළ ක්‍රියාවලියට සහභාගී වේ. ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සහ එයට ඉහළ කාණ්ඩයන්හි වෘත්තීයයන් 59 දෙනෙකු 2018 දී මෙම නව කාර්යසාධන සමාලෝචන යාන්ත්‍රණයෙහි ප්‍රතිලාභ හිමි කර ගත්හ.

උසස්වීම් සහ ස්ථාන මාරු

වරින් වර ඉස්මතු වන උසස්වීම් සහ ස්ථාන මාරු අවස්ථාවන් සැලකිල්ලට ගනිමින් අප විසින් සිය වෘත්තීය වර්ධනය සහ සේවා හිඳුක්ති අවස්ථාවන් ඉහළ නංවාගැනීම කෙරෙහි නිරන්තරයෙන්ම සේවක ප්‍රජාව දිරිගන්වනු ලැබේ. මෙමගින් මූල්‍ය ආයතනයේ වෙත අදාළ වන අභ්‍යන්තර පාලනයන් කෙරෙහි අනුගත වීමද සිදුවේ.

අපගේ උසස්වීම් සහ ස්ථාන මාරු ප්‍රතිපත්තියේ සකසනු ලැබ ඇත්තේ බැංකුව ඇතුළත සේවකයින්ගේ රැකියාව අතින් ඉහළට ගමන් කිරීමේ අවස්ථාවන් කෙරෙහි පහසුකම් සැලසෙන අයුරිනි. සියළුම උසස්වීම් දක්ෂතා මත පදනම් වන බව සහ ස්ථාන මාරුවීම් මූල්‍ය ආයතන සම්බන්ධ නියෝග වලට අනුකූල වන බවට තහවුරු කිරීම සඳහා එක් එක් ප්‍රතිපත්තිය පරිපූර්ණ මාරුකොටසේද සමුහයකින් සමන්විත වේ.

GRI 404-2

පුහුණුව හා සංවර්ධනය

සෑම මට්ටමකම සේවකයින්ගේ අඩුම වර්ධන හා අධ්‍යාපනික අවස්ථා තහවුරු කිරීමටත් සිය කාර්යභාරයන් ඵලදායී ආකාරයෙන් සිදුකිරීම සඳහා ඔවුන්ට අවශ්‍ය පුහුණුව ලබාදීමටත් අපි කැප වී ක්‍රියා කරමු. මානව සම්පත් අංශය මගින් අදාළ අවස්ථාවන්හිදී අභ්‍යන්තරව හා බාහිරව පුහුණු වැඩසටහන් සංවිධානය කෙරේ. වාර්ෂික පුහුණු සැලසුමෙහි ප්‍රමුඛ අවධානය යොමු කෙරෙනුයේ අපගේ සේවකයින් හට ව්‍යාපාරික වටපිටාවේ වෙනස්වීම්, නව තාක්ෂණය, බැංකුකරණ රෙගුලාසි සහ ක්ෂේත්‍රයේ යහ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා සහාය දැක්වීමටය. නායකත්ව පුහුණුවද අපගේ පුහුණු ක්‍රමෝපායෙහි ප්‍රධාන අංගයකි.

2018 පුහුණු අවධානය යොමු වූයේ මහජන බැංකුව ශ්‍රී ලංකාවේ පළමු ඩිජිටල් බැංකුව බවට පත්කිරීමේ අරමුණින් දියත් කෙරෙන ඩිජිටල් පරිවර්තනය ක්‍රමෝපාය වෙත සහාය දැක්විය හැකි ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම කෙරෙහිය. එහි මුල් පියවරක් වශයෙන්, විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ කණ්ඩායම සඳහා අතිශය අවධානයක්ම පුහුණු ක්‍රියාකාරකම් සිදුකෙරිණි.

මානව ප්‍රාග්ධනය

වසර	පුහුණු වියදම (රු. මිලියන)	පුහුණු පැය	සේවකයකුට පුහුණු පැය සාමාන්‍යය
2014	68	183,340	22.5
2015	66	180,849	21.6
2016	71	183,460	22.2
2017	72	199,956	23.6
2018	74	161,378	19.9

පුහුණු කාණ්ඩය	වැඩසටහන් සංඛ්‍යාව	සහභාගී වූවන් සංඛ්‍යාව	පුහුණු පැය
අභ්‍යන්තර පුහුණු වැඩසටහන්	398	22,062	151,390
බාහිර පුහුණු වැඩසටහන්	161	719	8,244
විදේශගත පුහුණුව	18	41	1,744
එකතුව	577	22,822	161,378

2018 සඳහා සේවා කාණ්ඩය සහ ස්ත්‍රී පුරුෂභාවය අනුව සේවා පැය

GRI 404-1

සේවා කාණ්ඩය	පුහුණු පැය සාමාන්‍යය	
	පුරුෂ	ස්ත්‍රී
සංස්ථාපිත කළමනාකරණය	21	39
විධායක කළමනාකරණය	22	25
හිලධාරීන් (3-III - I ශ්‍රේණිය)	25	24
කාර්ය මණ්ඩල සහායක ශ්‍රේණි	20	20
කළමනාකරණ පුහුණු හිලධාරීන්	49	49
ගනුදෙනුකාර සේවා සහායකයින්	8	9

ප්‍රතිලාභ සහ ඇගයුම්

බැංකුව කෙරෙහි සේවක හිතෙහිභාවය ඇගයීම සඳහා 1986 සිට ක්‍රියාත්මක කෙරෙන "දී ඇවිවර්ස්" සම්මාන ප්‍රදාන වැඩසටහන ඉහළ කාර්යසාධනයක් සහිත සේවකයින් ඇගයීමට ලක් කරමින් සුභවාදී කාර්ය වටපිටාවක් නිර්මාණය කිරීම කෙරෙහි දායක වේ.

GRI 403-1

සුරක්ෂිතතාව සහ නිරෝගිබව

බැංකුව මගින් සියළුම සේවකයින් හට සුරක්ෂිත කාර්ය වටපිටාවක් සැකසීම සඳහා කැපවෙමින් බැංකුව පුරා අදාළ සෞඛ්‍ය හා ආරක්ෂණ තත්ත්වයන් වෙත ප්‍රමුඛතාව ලබාදෙයි. බැංකුවේ ප්‍රධාන කාර්යාලය, නවෝත්පාදන මධ්‍යස්ථානය සහ ශාඛා පාලය ආවරණය කරමින් සියළුම අදාළ සුරක්ෂිතතා මාර්ගෝපදේශයන්ට අනුකූලව කටයුතු කෙරෙන අතර හදිසි අවස්ථාවකදී ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සේවකයින් දැනුවත් කරමින් පුහුණු වැඩසටහන්ද ක්‍රියාත්මක කෙරේ. දැනට බැංකුවේ වෘත්තීය සෞඛ්‍ය හා සුරක්ෂිතතා කමිටුවක් නොමැති වුවද, අප විසින් ඕනෑම අවස්ථාවකදී අපගේ පරිශ්‍රයන් තුළ කටයුතු කරන සියළු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගනු ලැබේ. 2018 දී සේවා ආශ්‍රිත මාරාන්තික අවස්ථා කිසිවක් වාර්තා නොවීය.

2018 දී සෞඛ්‍ය හා සුරක්ෂිතතාව වෙනුවෙන් දරන ලද වියදම්

සෞඛ්‍ය හා සුරක්ෂිතතා වියදම්	රු. මිලියන
වෛද්‍යමය වියදම්	1,605
ගිනි හා ආරක්ෂණ	107
එකතුව	1,712

අපගේ නිරෝගිභාව වැඩසටහන් මගින් සේවකයින්ගේ ආතතීන් මගහරවමින් සෞඛ්‍ය සම්පන්න සේවා ජීවන සමතුලිතතාවක් ප්‍රවර්ධනය කෙරේ. අංග සම්පූර්ණ ව්‍යායාම් මධ්‍යස්ථානයක්, බැංකුව මගින් නිරන්තරයෙන් සංවිධානය කරනු ලබන යෝග ව්‍යායාම සහ ශරීර සුවතා ක්‍රියාකාරකම් සමගින් සේවකයින්ගේ නිරෝගී බව උදෙසා අප විසින් දියත් කරනු ලබන ව්‍යාපෘතීන් රැසකි.

සුවිශේෂී සේවා වටපිටාවක් නිර්මාණය කිරීම

GRI 402-1

සේවක සන්නිවේදනය

සිය අදහස් ප්‍රකාශ කිරීම ඔස්සේ සේවකයින් විසින් බැංකුවේ අනාගතය කෙරෙහි යහපත් බලපෑමක් ඇති කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු. අපගේ විවෘත සන්නිවේදන ප්‍රතිපත්තිය මගින් සිය ඉහළ හිලධාරීන් සමග විවෘතව අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාව සේවකයින් වෙත ලබා දී ඇත. මේ සඳහා සතිපතා කණ්ඩායම් දැනුවත් කිරීම්, මාසික ශාඛා රැස්වීම් සහ ප්‍රාදේශීය සම්මන්ත්‍රණ වැනි විධිමත් මාධ්‍යයන්ද යොදා ගැනේ.

කවර හෝ මෙහෙයුම් වෙනස්වීමක් සහ එහි බලපෑම පිළිබඳව කල්තබා සේවකයින් දැනුවත් කරනු ලැබේ. එමගින් සේවකයින් ගේ චිත්ත දෛර්‍යය පළුදු වීමක් සිදු නොවේ. පහත දැක්වෙන්නේ මෙහෙයුම් වෙනස්වීම් සඳහා දැනුම් දීමේ කාලසීමාවන්ය.

වෙනස්වීමේ ආකාරය	දැනුම් දීමේ කාලසීමාව
ස්ථාන මාරු කිරීම්	සති 2
ඉල්ලා අස්වීම්	මාස 1
විශ්‍රාම ලැබීම්	මාස 3
සේවය අවසන් කිරීම්	මාස 1 -3

GRI 102-41

සාමූහික කේවල්කරණය

සේවක වෘත්තීය සමීන සමග සාමූහික කේවල්කරණ ගිවිසුම් බැංකුව සතු වේ. ප්‍රධාන කළමනාකරුවන්ගේ කාණ්ඩය දක්වා කාර්ය මණ්ඩල සාමාජිකයින් සාමූහික ගිවිසුම් යටතේ ආවරණය වන අතර, එමගින් බැංකුවේ සේවකයින්ගෙන් 94.7% ක් නියෝජනය වේ. බැංකුව වෘත්තීය සමීන නියෝජිතයින් සමග අඛණ්ඩ සංවාදයක් පවත්වා ගෙන යාමින් බැංකුවේ ක්‍රමෝපායික අරමුණු කෙරෙහි අනුකූලතාවය තහවුරු කරයි. වෘත්තීය සමීන සමග බැංකුව විසින් පවත්වා ගෙන යනු ලබන සවිමත් සබඳතාව පිළිබඳ සාක්ෂි සපයමින් 2018 ජනවාරි මස 1 වැනි දින තවත් වසර තුනක කාලයක් සඳහා සාමූහික කේවල්කරණ ගිවිසුම හැඞව අළුත් කරන ලදී.

වසර තුළදී කවර හෝ වෘත්තීය සමීන ක්‍රියාමාර්ගයක් හේතුවෙන් කාර්යයන් සඳහා ප්‍රධාන පෙලේ බාධාවක් ඇති නොවීය.

සේවක වෘත්තීය සමිතිය	සේවක සංඛ්‍යාව
ලංකා බැංකු සේවක සංගමය	6,627
හිලාධාරීන්ගේ සංගමය	388
ශ්‍රී ලංකා හිදුනස් බැංකු සේවක සංගමය	71
ජාතික සේවක සංගමය	536
සමස්ත ලංකා බැංකු සේවක සංගමය	43
එකතුව	7,665

දුක්ගැහවිලි සම්බන්ධයෙන් කටයුතු කිරීම

අප විසින් දුක්ගැහවිලි සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන ආකාරය අපගේ සේවා වටපිටාව තුළ තවත් වැදගත් අංශයකි. කවර හෝ ගැටළුවක් සම්බන්ධයෙන් සිය ආසන්නතම අධීක්ෂක වෙත අදහස් පළ කරන මෙන් සේවකයින් දිරිගැන්වේ. කෙසේවුවද ඒ ආකාරයේ විසඳිය නොහැකි ගැටළු සම්බන්ධයෙන් සේවකයින් හට දුක්ගැහවිලි සම්බන්ධ බැංකුවේ විධිමත් ක්‍රියාවලිය හමුවට යා හැකි වේ. පිළියම් යෙදීම් කමිටුව සම්බන්ධයෙන් අධිකාරීත්වය සහිත ප්‍රධාන විධායක හිලාධාරී/සාමාන්‍යාධිකාරීවරයා විසින් සංස්ථාපිත කළමනාකරණ සාමාජිකයින් ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් පත් කොට අදාළ කරුණු විමසා බැලීමෙන් අනතුරුව සේවක දුක්ගැහවිලි සඳහා පිළියම් යෙදීමට පියවර ගනු ලැබේ. දුක්ගැහවිලි කමිටුවේ සියළුම ක්‍රියාකාරකම් විනිවිදකාවයෙන් සහ ප්‍රතිකර්ම අපේක්ෂා කරනු ලබන සේවකයා කෙරෙහි හිසි ගෞරවයෙන් යුතුව සිදු කෙරේ.

සේවක තෘප්තිමත්තාව සමීක්ෂණය

අපගේ සේවක සහභාගිත්ව ක්‍රමෝපායෙන් කොටසක් වශයෙන් අප විසින් වර්ෂික සේවක තෘප්තිමත්තාව සමීක්ෂණයක් සිදු කරනු ලැබේ. සේවක සහභාගිත්ව සමීක්ෂණයන්හි ප්‍රධාන අරමුණ නම් සාංගමික සාර්ථකත්වය අත්කර ගැනීම සඳහා දායක වීමට සේවකයින් කෙතරම් දිරිමත්ව පසු වන්නේද සහ සංස්ථාපිත ඉලක්ක සපුරාගැනීමේහිලා ඔවුන්ගේ කැපවීම කෙසේද යන්න හිරිණය කිරීමයි. මෙම සමීක්ෂණයන් සිදුකෙරෙනුයේ සමස්ත සේවක පිරිස අතුරින් නියැදියක් යොදා ගනිමිනි. 2018 වසරේදී සේවකයින් 150 දෙනෙකු කාර්ය මණ්ඩල සමීක්ෂණ සඳහා සහභාගී වූහ.

සේවක සහභාගිත්වය - 2018 (සහභාගී වූවන්)

තනතුර	පුරුෂ	ස්ත්‍රී	එකතුව
හියෝප්‍රස සාමාන්‍යාධිකාරී	1	-	1
සහකාර සාමාන්‍යාධිකාරී	2	1	3
ප්‍රධාන කළමනාකරු	2	-	2
පෝෂ්ඨ කළමනාකරු	4	3	7
කළමනාකරු	6	4	10
හියෝප්‍රස කළමනාකරු	8	14	22
සහකාර කළමනාකරු	10	11	21
කාර්ය මණ්ඩල සහායක	23	26	49
කාර්යාල සහායක සහ පහළ ශ්‍රේණි	12	3	15
ලේකම් සහ සමාන ශ්‍රේණි	3	17	20
එකතුව	71	79	150

GRI 102-16, 102-17, 102-26, 205-2, 205-3

ආචාරධර්ම සහ සුපිළිපත් බව

බැංකුවේ වටිනාකම් ප්‍රකාශයට අනුකූලව සියළුම සේවකයින්, කළමනාකාරීත්වය සහ අධ්‍යක්ෂ මණ්ඩලය සෑම කල්හිම ඉහළ මට්ටමින් ආචාර ධර්ම සහ සුපිළිපත් බව පවත්වාගෙන යා යුතු බව අපගේ අපේක්ෂාවයි. පහත දැක්වෙන ප්‍රතිපත්ති සහ

ක්‍රියාපටිපාටීන්ට අනුකූලව බැංකුව පුරා ආචාර ධර්ම සහ සුපිළිපත් බව බලාත්මක කෙරේ.

- සාංගමික යහපාලන සංග්‍රහය සමූහය තුළ සදාචාර සම්පන්න හැසිරීම සහ සුපිළිපත්බව තහවුරු කරන මෙන් සියළුම සේවකයින්, කළමනාකාරීත්වය සහ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත දැනුම්දෙනු ලබන සමූහයේ වටිනාකම් සහ වර්ගවත් ඇතුළත් හිල ලේඛණයකි.
- සේවකයින් සඳහා වන වර්ග ධර්ම සංග්‍රහය - සෑම සේවකයෙකුම වර්ග ධර්ම සංග්‍රහයට අනුගත විය යුතු අතර සමූහය මගින් සේවයෙහි පිහිටුවීමෙන් පසු සංග්‍රහය වෙත අත්සන් තැබිය යුතු වේ. මූල්‍ය වර්ෂය තුළදී මෙහි ඇති අදාලත්වය ශක්තිමත් කිරීම සඳහා සංශෝධනයට ලක් කර ඇත.
- අල්ලස් විරෝධී සහ දූෂණ විරෝධී ප්‍රතිපත්තිය - අපගේ ව්‍යාපාරික කටයුතු අවබෝධ හා සාදාචාර සම්පන්න ස්වභාවයකින් යුතු සිදුකරනු ලබන බව තහවුරු කිරීම සඳහා අප විසින් පැහැදිලි ප්‍රතිපත්තියක් පවත්වා ගෙන යනු ලැබේ. නිල වශයෙන් සිදුකරනු ලබන සියළුම ව්‍යාපාරික කටයුතු හා සබඳතාවයන්හිදී අපගේ සියළුම සේවකයින් වෘත්තීයමයභාවයෙන් යුතුව, අවිංකව හා සුපිළිපත් බව විදහා දක්වමින් කටයුතු කළ යුතු බවට අප විසින් අවධාරණය කෙරේ. අප විසින් අල්ලස හා දූෂණය කිසිදු ආකාරයකින් අනුමත නොකිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කෙරේ.

2018 දී දූෂණ විරෝධීභාවය කෙරෙහි පුහුණු පැය 9,848 ක් වෙන් කරන ලදී.

වෙනස්වීම් කාණ්ඩය	සංඛ්‍යාව	%
සමාගමෙහි දූෂණ විරෝධී ප්‍රතිපත්ති හා ක්‍රියාපටිපාටීන් සම්බන්ධයෙන් දැන්වන ලද පාලක මණ්ඩලයේ මුළු සංඛ්‍යාව සහ ප්‍රතිභවය	සියලුම සේවකයන්	100
සමාගමෙහි දූෂණ විරෝධී ප්‍රතිපත්ති හා ක්‍රියාපටිපාටීන් සම්බන්ධයෙන් දැන්වන ලද මුළු සේවක සංඛ්‍යාව සහ සේවක ප්‍රතිභවය	සියලුම සේවකයන්	100
දූෂණ විරෝධී සම්බන්ධයෙන් පුහුණුව ලද සේවක සංඛ්‍යාව සහ ප්‍රතිභවය	1,231	15.2
තහවුරු කරන ලද දූෂණ සිදුවීම් සංඛ්‍යාව සහ ස්වභාවය*	159	අදාල නොවේ
දූෂණය වෙනුවෙන් සේවකයින් ඉවත් කරන ලද හෝ විනය ක්‍රියාමාර්ගයන්ට යටත් කරන ලද තහවුරු කරන ලද සිදුවීම් සංඛ්‍යාව	143	අදාල නොවේ

* මෙම දූෂණ සිදුවීම් ණය සහ අත්තිකාරම් ප්‍රදානය, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර වංචා, ඉතුරුම් හා ජංගම ගිණුම්, ලියකියවිලි සම්බන්ධ විෂමාචාරයන් සහ කාර්ය මණ්ඩල සදාචාර විරෝධී වර්ගවත් ආශ්‍රිත සිදුවීම් වේ.

- විනය නීති සංග්‍රහය** - විෂමාචාරයක් යනු කුමක්ද යන්න සහ විවැරි සිදුවීම් කෙරෙහි අදාළ විධිමත් විනය ක්‍රියාමාර්ගයන් දැක්වෙන නිල ලේඛණයකි.
- දූෂණ අක්‍රමිකතා දැනුම්දීමේ ප්‍රතිපත්තිය** - මෙය බැංකුවේ දූෂණය කිසිදු ආකාරයකින් අනුමත නොකිරීමේ ප්‍රතිපත්තිය පිළිබිඹු කෙරෙන විෂමාචාරය හා දූෂණයට විරෝධීව ගනු ලබන වැඩිදුර පියවරකි. විබද පිම්ණිලි විභාග කිරීම සඳහා බැංකුව මගින් අධ්‍යක්ෂවරයකු පත් කරනු ලැබ ඇත. කිසියම් සේවකයකු හට සිය ආසන්නතම අධීක්ෂකට හෝ සෘජුව අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව වෙත පහත සඳහන කරුණු වාර්තා කළ හැක.
 - විනය නීති සංග්‍රහය කඩ කිරීම
 - නීති/නියාමන රෙගුලාසි වෙත අනුගත වීමට අපොහොසත් වීම
 - සාධාරණය ඉටු නොකිරීම
 - මූල්‍යමය අක්‍රමිකතා



සමාජ හා සබඳතා ප්‍රාග්ධනය

බැංකුවක් වශයෙන්, අපගේ සාර්ථකත්වය විශාල වශයෙන් රඳාපවතිනුයේ ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය මතයි. මහජන බැංකුවෙහි අපි, ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය ගොඩනැංවීම හා පවත්වාගෙන යාම කෙරෙහි දැවැන්ත ආයෝජන සිදුකරමින්, ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමෙන් නොනැවතී සෑම විටම ඔවුන්ගේ අපේක්ෂාවන් අභිබවා යාමට කටයුතු කරන්නෙමු.

● මිලියන 19.1 ක් වූ ගනුදෙනුකාර ගිණුම්

● ගනුදෙනුකාර සේවා ස්ථාන 738 ක්

● සැපයුම්කරුවන් වෙත රු.බිලියන 12.8 ක වටිනාකම් පිරිනමමින්


● වසර 20 කට වැඩි සැබැඳියාව හරහා ජාත්‍යන්තර සහායෝගීතා 73

● සමාජ වගකීම් ව්‍යාපෘතීන් සඳහා රු.බිලියන 42.3 ක් ආයෝජනය කරමින්

● ප්‍රජාව ආශ්‍රිත සංවර්ධන ණය ප්‍රදානයන් 42,511 ක් සිදුකරමින්

සමාජ හා සබඳතා ප්‍රාග්ධනය (ගනුදෙනුකරු)

GRI 102-2




ගනුදෙනුකාර අත්දැකීම කළමනාකරණය

ගනුදෙනුකාර පහසුව - වෙළඳ පොල තුළ විශිෂ්ටතම මූල්‍ය සේවාවන් සපයන්නා වූ බැංකුව වශයෙන් හඳුනාගැනීමට ලක්වීම අපගේ අපේක්ෂාව වේ. මෙමගින් අදහස් කෙරෙනුයේ සෞඛ්‍ය ආනයනයන් අතර අපගේ බැංකුව සුවිශේෂී තත්ත්වයකට පත්වන ආකාරයේ ආකර්ශනීය වටිනාකම් ස්ථාවරයක් ගොඩනගා ගැනීමයි.

මෙහිදී අප විසින් ප්‍රධාන අංශ තුනක් කෙරෙහි අවධානය යොමු කෙරේ.

අවධානාත්මක අංශ	2018 සඳහා ප්‍රධාන විශේෂතා	සාර්ථකත්ව මිනුම්
සිප්ටල් මාධ්‍යයන් කෙරෙහි ආයෝජන	"පීපල්ස් චේච්" මොබයිල් බැංකුකරණ ඇප් හඳුන්වාදීම. 200 කට අධික ස්වයං බැංකුකරණ ඒකක පිහිටුවීම. පළමු සිප්ටල් ශාඛාව හඳුන්වාදීම.	300,000 කට අධික ඩවුන්ලෝඩ් කිරීම්
ක්‍රියාවලි අනුකූලනය	ගනුදෙනුකරුවන් හට මිනිත්තු 10 කට අඩු කාලයකදී WIZ ගිණුමක් අරඹා කිසිදු පත්‍රිකාවකින් තොරව එක් දිනක් ඇතළුත WIZCredit ඔස්සේ පුද්ගල ණය ලබාගැනීමට හැකි වන පරිදි පීපල්ස් WIZ හඳුන්වාදීම.	
අපගේ සේවා සැපයුම් වටපිටාව සවිමත කිරීම	ඉදිරිපෙළ සේවකයින් සහ ඇමතුම් මධ්‍යස්ථාන සේවකයින් වෙත ගනුදෙනුකාර සත්කාරය සම්බන්ධ පුහුණුව ලබාදීම සඳහා සැලකිය යුතු මුදලක් වැය කරන ලදී. කොළඹ ආනන්ද විදුහලේදී පරිශ්‍රයෙන් පිටත පළමු මුදල් තැන්පතු යන්ත්‍රය ස්ථාපනය කිරීම.	ඇමතුම් මධ්‍යස්ථානයේ ප්‍රතිචාර දැක්වීමේ කාලය කඩිනම් වීම

සමාජ හා සබඳතා ප්‍රාග්ධනය (ගනුදෙනුකරු)



GRI 417-1, 417-2, 417-3

තොරතුරු වල විනිවිදභාවය

සුපිළිපත්බව කෙරෙහි වන අපගේ කැපවීම විදහා දක්වමින්, අප විසින් සෑම විටම අප සමග ගනුදෙනුකිරීම සඳහා නැණවත් තීරණයක් ගැනීම කෙරෙහි අවශ්‍ය වන සියළුම අදාළ තොරතුරු ගනුදෙනුකරුවන් වෙත ලබාදීමට කටයුතු කරනු ලැබේ. ඒ අනුව, අපගේ අරමුණු වනුයේ අපගේ නිෂ්පාදන හා සේවාවන් සම්බන්ධයෙන් අප විසින් සපයනු ලබන තොරතුරු පැහැදිලි, අවබෝධ කරගත හැකි, නිවැරදි හා ප්‍රවේශාත්මක වන බව තහවුරු කිරීමයි.

විමෝච මුද්‍රණ හා ඉලෙක්ට්‍රොනික මාධ්‍ය, අපගේ සංස්ථාපිත වෙබ් අඩවිය සහ සමාජ ජාල ආදිය ඔස්සේ ගනුදෙනුකරුවන් වෙත සන්නිවේදනය කෙරෙන සියළුම තොරතුරු, අධ්‍යක්ෂ මණ්ඩල අනුමත අලෙවිකරණ ප්‍රතිපත්ති සහ සියළු නියාමන අවශ්‍යතාවන්ට අනුකූලවන බවටද අප විසින් තහවුරු කෙරේ. අපගේ සියළුම සන්නිවේදන කටයුතු සදාචාර සම්පන්න හා වගකීම් සහගත ප්‍රචාරණය මත පදනම් වන අතර බැංකුවේ සන්නාමකරණ මාර්ගෝපදේශයන්ට අනුකූල වන පරිදි සෑම අලෙවි සන්නිවේදන කාර්යයක්ම ප්‍රකාශයට පත් කිරීමට පෙරාතුව බහු මට්ටම් අනුමැති ක්‍රියාවලියකට භාජනය කෙරේ. තවද අනිවාර්ය හෙලිදරව් කිරීම් වන පොලී අනුපාත, විනිමය අනුපාත ආදිය අපගේ ශාඛාවන්හි ප්‍රදර්ශනය කර ඇත.

ස්වකීය නිෂ්පාදන සම්බන්ධ දැනුම වර්ධනය කර ගැනීම සඳහා අපගේ සේවකයින් වෙත නිරන්තර පුහුණුවක් ලබාදෙන අතර, ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා අවබෝධ කරගැනීම, සුදුසු නිෂ්පාදන නිර්දේශ කිරීම සහ ණය තක්සේරුකරණයන් සිදුකිරීම ආදියෙහිදී ඔවුන්ට සහාය දැක්වීම පිණිස විශේෂ පුහුණු වැඩසටහන් සංවිධානය කෙරේ.

විමර්ශනයට ලක් වන වසර තුළ නිෂ්පාදන හා සේවා තොරතුරු සම්බන්ධ කිසිදු අනනුකූලතාවයක් වාර්තා නොවීය.

ගනුදෙනුකරුවන්ගේ රහස්‍යභාවය

මිලියන 10 කට අධික ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය රඳවාගැනීම කෙරෙහි, ඔවුන්ගේ හිඟුම් සම්බන්ධ තොරතුරු සහ වෙනත් පෞද්ගලික තොරතුරු වල සුරක්ෂිතභාවය තහවුරු කිරීමේ අප සතු හැකියාව බෙහෙවින් බලපාන බව අපගේ විශ්වාසයයි. ගනුදෙනුකරුවන්ගේ රහස්‍යභාවය සුරැකීම උදෙසා අප විසින් උසස් ප්‍රත්‍යක්ෂකරණ ක්‍රම භාවිත කෙරේ. උදාහරණයක් වශයෙන්, අපගේ අන්තර්ජාල සේවා මාධ්‍යන්ති කිසියම් ගනුදෙනුවක් සිදුකිරීමට පෙරාතුව බහු මට්ටම් ප්‍රත්‍යක්ෂකරණ ක්‍රියාවලියක් අනුගමනය කෙරේ. මෙයට අමතරව ගනුදෙනුකරුවන් දැනුවත් කිරීම සඳහා අප විසින් සංස්ථාපිත වෙබ් අඩවිය, සමාජ මාධ්‍ය ජාල, ඊ මේල් පණිවිඩ සහ ටෙලර් යන්ත්‍ර ප්‍රදර්ශන දැන්වීම් භාවිත කරනු ලැබේ.

වංචා වැළැක්වීම

වංචාවන් වැළැක්වීම සඳහා අපගේ කැපවීම විදහා දක්වමින්, අප විසින් ගනුදෙනුකරුවන් වෙත සිදුවිය හැකි මූල්‍යමය සොරකම් වලින් ඔවුන් ආරක්ෂා කිරීම උදෙසා දැඩි පාලන පද්ධතීන් ක්‍රියාවේ යොදවනු ලැබ ඇත. මෙම ක්‍රමවේද ආකෘතීන් සකසනු ලැබ ඇත්තේ ශාඛාමය වශයෙන් හෝ අන්තර්ජාල වශයෙන් හෝ සිදුකරනු ලබන සියළු ගනුදෙනු වල සුරක්ෂිතභාවය සහ විශ්වසනීයබව තහවුරු වන අන්දමිනි. රහස්‍ය අංක/කාඩ්පත් දත්ත පිටපත් කිරීමේ යන්ත්‍ර සම්බන්ධයෙන් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සහ මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍ර නිරන්තර පරීක්ෂාවට ලක් වන අතර, පිටපත් කරන ලද/අස්ථාන ගත වූ/සොරකම් කරන ලද කාඩ්පත් සම්බන්ධ වාර්තා වන අවස්ථා සම්බන්ධයෙන් දැඩි පියවර අනුගමනය කරනු ලැබේ. සිය රහස්‍ය අංක සහ කාඩ්පත් අවහාචිතය වළකාගන්නා මෙන් අප විසින් විවිධ මධ්‍යයන් ඔස්සේ ගනුදෙනුකරුවන් දැනුවත් කෙරේ.

පැමිණිලි කළමනාකරණය

අප විසින් ගනුදෙනුකරුවන් වෙත සිය පැමිණිලි සහ ගැටළු ප්‍රකාශයට පත් කිරීම සඳහා මාධ්‍යයන් රැසක් ක්‍රියාත්මක කෙරේ. අපි ඒ සෑම ගැටළුවක්ම අපගේ සේවාවන් සහ ගනුදෙනුකරුවන් සමග වන සබඳතා වර්ධනය කරගැනීම සඳහා වන අවස්ථාවක් කොට සලකමු. අපගේ පැය 24 පුරා ක්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථානයේ, ගනුදෙනුකර ගැටළු තරා ගැනීම සඳහා සිදුවීම් කළමනාකරණ පද්ධතියක් ක්‍රියාවේ යොදවා ඇත. සියළු පැමිණිලි සටහන් කොට අවශ්‍ය පියවර ගැනීම සඳහා අදාළ ප්‍රාදේශීය කළමනාකරුවන් වෙත යොමු කෙරේ. සේවකයින් සම්බන්ධ නැවත නැවතත් ඇතිවන පැමිණිලි සහ දුක්ගැහවිලි අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහා බැංකුවේ අභ්‍යන්තර විමර්ශන හා පරීක්ෂණ අංශය වෙත යොමු කෙරේ.

ප්‍රතිපත්තියක් වශයෙන් සියළුම ගනුදෙනුකර පැමිණිලි වැඩ කරන දින දෙකක් ඇතුළත නිරාකරණය කළ යුතු වේ. පැමිණිලි වකුය අවසන් කිරීමෙන් පසු, අදාළ පැමිණිලිලේ සම්බන්ධයෙන් කටයුතු කරන ලද ආකාරය සහ සපයන ලද විසඳුම් පිළිබඳව ගනුදෙනුකරු තෘප්තිමත්දැයි විමසා බැලීම සඳහා ඇමතුමක් දෙනු ලැබේ.

අදාළ ගනුදෙනුකරු තවදුරටත් සෑහීමකට පත් නොවන්නේ නම්, සිය දුක්ගැහවිලිලේ සෘජුවම මූල්‍ය ඔම්බුඩ්ස්මන්වරයා වෙත ඉදිරිපත් කිරීමේ අවස්ථාව ඔහු හෝ ඇය සතු වන අතර, ඔම්බුඩ්ස්මන් වරයාගේ විමසුම් තොරතුරු සෑම ශාඛාවකම ප්‍රදර්ශනය කෙරේ.

මේ අතර ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර බිඳවැටීම් සම්බන්ධ පැමිණිලි මධ්‍යම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර පාලන අංශය මගින් අධීක්ෂණය කෙරෙන අතර, ඒ පිළිබඳව වහාම අදාළ ශාඛාව වෙත දැනුම්දීමෙන් පසු අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබේ.

2018 දී ලද ගනුදෙනුකර පැමිණිලි පිළිබඳ විස්තර

විස්තර	සංඛ්‍යාව
ලද ගනුදෙනුකර පැමිණිලි සංඛ්‍යාව	393
නිරාකරණය කරන ලද පැමිණිලි සංඛ්‍යාව	316
තභාවිසඳුනු පැමිණිලි	
- පරීක්ෂණ සිදුකෙරෙමින් පවතින	12
- සිදුකෙරෙමින් පවතින	65

GRI 416-1, 416-2

ගනුදෙනුකර සෞඛ්‍ය හා සුරක්ෂිතතාව

ගනුදෙනුකරුවන් කෙරෙහි වන අපගේ බැඳීම කෙරෙහි අපගේ නිෂ්පාදන, සේවා හෝ මාධ්‍යයන් හේතුවෙන් ඔවුන්ගේ සෞඛ්‍ය හෝ සුරක්ෂිතතාව කෙරෙහි තර්ජනයක් ඇති නොවන බවට තහවුරු කිරීමද ඇතුළත් වේ. ශ්‍රීලංකා ගනුදෙනුකර ප්‍රඥප්තියට අනුකූලව අපගේ මෙහෙයුම් සිදුකෙරෙන අතර, එහිදී වෙළඳපොලෙහි තහනම් වූ හෝ පාර්ශවකාර හෝ ජනතා විවාදයට තුඩු දෙන කිසිදු නිෂ්පාදනයක් හෝ සේවාවක් විකිණීම හෝ අලෙවිය සිදු නොකෙරේ.

ඉහත සඳහන් කරන ලද ගනුදෙනුකර රහස්‍යභාවය, වංචා වැළැක්වීම සහ පැමිණිලි කළමනාකරණය සම්බන්ධ අපගේ ප්‍රයත්නයන් අවසාන වශයෙන් අපගේ ගනුදෙනුකරුවන්ගේ සෞඛ්‍ය හා සුරක්ෂිතතාවය කෙරෙහි උපකාරී වේ.

ගත වූ වසර තුළදී නිෂ්පාදන හා සේවාවන්හි සෞඛ්‍ය හා සුරක්ෂිතතාව සම්බන්ධ අනතුරුකාරකතාවයන් කිසිවක් වාර්තා නොවීය.

සමාජ හා සබඳතා ප්‍රාග්ධනය (සැපයුම්කරු)

මහජන බැංකුවේ අපගේ දැක්ම වනුයේ, සැපයුම්කරුවන් යනු අපගේ ව්‍යාපාරික කටයුතු නිසියාකාරව පවත්වා ගෙන යාම සඳහා සහ පාර්ශ්වකාර අපේක්ෂාවන් සපුරාලීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරන්නා වූ උපායශීලී ව්‍යාපාරික සහකරුවන් වන බවයි. එමනිසා අප සතු අවාර ධර්ම හා වටිනාකම් දරන්නා වූ සැපයුම්කාර පාලයක් නිර්මාණය කරගැනීම අපගේ අපේක්ෂාවයි. එහිදී අපගේ වර්තමාන හා අනාගත සැපයුම්කරුවන් අතර සාධාරණ ව්‍යාපාරික ක්‍රියාකාරකම් හා විවෘතභාවය ප්‍රවර්ධනය කරමින් අපගේ සබඳතාවයන් තුළ සමාන අවස්ථා ලබාදෙමින් කටයුතු කිරීම අපගේ පිළිවෙත වේ.


GRI 102-9

සැපයුම් දාම කළමනාකරණය

සැපයුම්කාර ප්‍රමුඛතාකරණය

ප්‍රධාන සංරචකයන් දෙකක් මත පදනම්ව අප විසින් අපගේ සැපයුම්කරුවන් ප්‍රමුඛතාකරණයට ලක් කෙරේ :

- 1) නිශ්චිත නිෂ්පාදනයක් හෝ සේවාවක් සැපයුම බිඳවැටුණහොත් හෝ ප්‍රමාද වුවහොත් අපගේ ව්‍යාපාරය කෙරෙහි වන අවදානම සහ 2) සබඳතාවය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය අන්තර්ක්‍රියාකාරී මට්ටම.



ප්‍රසම්පාදන ප්‍රතිපත්තිය

සිය ප්‍රමුඛතා මට්ටම පිළිබඳ සලකාබැලීමකින් තොරව, වාර්ෂිකව යාවත්කාලීන කෙරෙන සැපයුම්කාර ලියාපදිංචිය මගින් ක්‍රියාත්මක, අධ්‍යක්ෂ මණ්ඩල අනුමත ප්‍රසම්පාදන ප්‍රතිපත්තියට යටත් වේ. සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම වසරේ දෙවන භාගයේදී ප්‍රවෘත්තිය දැක්වීම් පළ කිරීම ඔස්සේ සිදු කෙරෙන අතර එහිදී කාණ්ඩයන් 13 ක් යටතේ සැපයුම්කරුවන් ලියාපදිංචි වීම අවශ්‍ය වේ. ධනවිධි කාණ්ඩයන් සඳහා ලියාපදිංචි වන සැපයුම්කරුවන් එක් එක් කාණ්ඩය සඳහා වෙන වෙනම අයදුම්පත් යොමු කළ යුතු වේ.

අප විසින් තත්ත්වය, පිරිවැය, සේවා සැපයුම සහ ගෙවීම් නම්‍යශීලීත්වය යන අංශයන් පාදක කරගනිමින් සැපයුම්කරුවන්ගේ කාර්යසාධනය ඇගයීමට ලක් කෙරේ. අමතර ප්‍රත්‍යක්ෂකරණයන් සැපයුම්කරුවන්ගේ මූල්‍ය ප්‍රකාශ සහ ශ්‍රීලංඛිත ණය තොරතුරු කාර්යාලයේ වාර්තා ඔස්සේ සිදුකරනු ලැබේ. ඉන් අනතුරුව තාක්ෂණික ඇගයුම් කමිටුවක් මගින් අදාළ වසර සඳහා ලියාපදිංචි කළ යුතු සැපයුම්කරුවන් නිර්ණය කෙරේ. ඉන්පසු සියළුම ප්‍රසම්පාදන ක්‍රියාකාරකම් සියළු ලියාපදිංචි සැපයුම්කරුවන් සඳහා විවෘත ටෙන්ඩර් ක්‍රියාකට්පාටයක් ඔස්සේ සිදු කෙරේ. කිසියම් ලියාපදිංචි සැපයුම්කරුවකු අඩුම වටිනාකමක් සහිතව තුනකට මිල කැඳවුම් ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත්, ඔවුන්ගේ ලියාපදිංචිය අවසන් කෙරෙනු ඇත. තවද කිසියම් ලියාපදිංචි සැපයුම්කරුවකු නැවත නැවතත් නිසි කලට භාණ්ඩ හෝ සේවා සැපයීමට අපොහොසත් වුවහොත් එවිටද ලියාපදිංචිය අවසන් කෙරේ.

දිගු කාලීන සබඳතා

අපගේ ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය (රාජ්‍ය ටෙන්ඩර් හැර) ලියාපදිංචි සැපයුම්කරුවන්ට පමණක් සීමා කිරීම තුළින්, දිගු කාලීන ව්‍යාපාරික සහයෝගීතාවයන් ගොඩනංවා ගැනීම අපගේ අරමුණයි. මහජන බැංකුවේ සංස්ථාපිත අරමුණු ඉටුකර ගැනීම කෙරෙහි සහාය දැක්විය හැකි මූල්‍යමය වශයෙන් සවිමත්, තරඟකාරී විසඳුම් සපයන්නා වූ සැපයුම්කරුවන් සමග සබඳතා තර කර ගැනීම අපගේ අපේක්ෂාවයි.

GRI 204-1

සැපයුම්කාර සහභාගිත්වය

අපගේ සැපයුම්කරුවන්ගේ ප්‍රතිචාර ලබාගැනීම සඳහා අප ඔවුන් සමග එක්ව කටයුතු කරන අතර, අපි විය සැපයුම්කරුවන් සමග වන සබඳතා ශක්තිමත් කරගැනීම සඳහා අවස්ථාවක් කොට සලකමු. අපගේ සැපයුම්කරුවන් හට ඕනෑම නිලධාරියකු, කළමනාකරුවකු, ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු සහ ප්‍රධාන කළමනාකරුවකු වෙත සෘජුව පැමිණිලි හෝ යෝජනා ආශ්‍රිත ලිඛිත භාරදීම් සිදු කළ හැක. ලැබෙන සියළුම පැමිණිලි සහ යෝජනා නිසි පරිදි සලකා බලනු ලැබේ.

	2018	2017
ලියාපදිංචි ලැයිස්තුවේ මුළු සැපයුම්කරුවන් සංඛ්‍යාව	383	662
එක් කර ගන්නා ලද නව සැපයුම්කරුවන් සංඛ්‍යාව	243	265
ඉවත් කරන ලද සැපයුම්කරුවන් සංඛ්‍යාව	Nil	Nil
සැපයුම්කරුවන් අතර බෙදාදෙන ලද වටිනාකම (රු මිලියන) - දේශීය	12,622	10,551
- විදේශීය	202	617

ජාත්‍යන්තර සහයෝගීතා

අපගේ මෙහෙයුම් වල විශාලත්වය සහ පරිමාණය අනුව, ව්‍යාපාරයේ ඇතැම් අංශ සඳහා අවසර විසින් ජාත්‍යන්තර සහයෝගීතාවයන් කෙරෙහි විශ්වාසය තබනු ලැබේ. මෙම තත්ත්වය තුල අප විසින් ලොව පුරා බැංකු සහ වරලත් නිමිකරුවන් රැසක් සමග දිගු කාලීන සහයෝගීතාවයන් පවත්වාගෙන යනු ලැබයි.

	2018	2017	2016
අනුරූපී බැංකු සංඛ්‍යාව	43	46	49
වොස්ට්‍රෝ නියෝජිත සංඛ්‍යාව (බැංකු/නුවමාරු සමාගම්)	73	72	70

	සබඳතා කාලසීමාව (අවුරුදු)				
	<1	1 - 5	5 - 10	10 - 20	>20
අනුරූපී බැංකු සංඛ්‍යාව	-	1	6	7	29
වොස්ට්‍රෝ නියෝජිත සංඛ්‍යාව (බැංකු/නුවමාරු සමාගම්)	2	7	6	14	44

GRI 102-13

ක්ෂේත්‍රයේ සාමාජිකත්වයන්

සහයෝගීතාවයෙන් යුතුව කටයුතු කිරීම ඔස්සේ මෙරට බැංකුකරණ ක්ෂේත්‍රයේ අතිවෘද්ධිය සැලසීම සහ අපගේ ව්‍යාපාරය වෙත බලපාන හවතම දේශීය හා ජාත්‍යන්තර තත්ත්වයන් වලට අනුරූපව කටයුතු කිරීමට හැකිවීම පිණිස, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකුවක් වශයෙන් මහජන බැංකුව, ක්ෂේත්‍රයේ ආයතන සහ විශේෂිත සංගම් වල සාමාජිකත්වය හිමි කර ගෙන ඇත.

- ◆ ආසියා ශාන්තිකර ග්‍රාමීය හා කෘෂිකාර්මික ණය සංගමය
- ◆ ශ්‍රී ලංකාවේ, බැංකු අනුකූලතා නිලධාරීන්ගේ සංගමය
- ◆ සීමාසහිත ශ්‍රී ලංකා මුදල් ඔම්බුඩ්ස්මන් (සහතිකත්ව) සමාගම
- ◆ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය
- ◆ ලංකා වාණිජ මණ්ඩලය
- ◆ සීමාසහිත ශ්‍රී ලංකා බැංකු (සහතිකත්ව) සංගමය
- ◆ ශ්‍රී ලංකාවේ, බැංකු ක්ෂේත්‍ර අවදානම් වෘත්තිකයින්ගේ සංගමය
- ◆ බැංකුකරුවන්ගේ නිෂ්කාෂණ සංගමය
- ◆ ශ්‍රී ලංකා සේව්‍ය සම්මේලනය
- ◆ ප්‍රාථමික වෙළඳ සංගමය

සමාජ හා සබඳතා ප්‍රාග්ධනය (ආයෝජකයින්)

ආයෝජකයින් යනු බැංකුවේ ප්‍රධාන අරමුදල් සම්පාදන මූලය වේ. එමනිසා අපගේ ආයෝජකයින් තෘප්තිමත්ව පවත්වා ගෙන යාම බැංකුවේ සාර්ථකත්වය කෙරෙහි අතිශය වැදගත් වේ.

ආයෝජක ප්‍රතිලාභ

ආර්ථික අගය එකතු කළ ප්‍රතිලාභ - (EVA) මගින් බැංකුවේ තර්ජන ආර්ථික ලාභය නිරූපනය වේ. අපගේ මූලික ප්‍රතිපත්තිය වනුයේ ඉහළ ආර්ථික අගය එකතු කළ ප්‍රතිලාභ (EVA) වශයෙන් කොටස් හිමිකරුවන් වෙත අඩුම හා ස්ථාවර ප්‍රතිලාභ පිරිනැමීමයි. අපගේ ප්‍රාග්ධන පදනම ශක්තිමත් කිරීම සහ කොටස් හිමිකරුවන් වෙත ස්ථාවර ප්‍රතිලාභ ලබාදීම අතර ප්‍රශස්ත සමතුලනයක් පවත්වා ගෙන යාම උදෙසා අප විසින් විනයානුකූල ප්‍රාග්ධන කළමනාකරණ ක්‍රමෝපායක් ක්‍රියාවට නැංවීය. මේ සම්බන්ධයෙන් අපගේ මූලික ප්‍රමුඛතා වනුයේ කොටස් හිමිකරුවන් වෙත පිරිනැමෙන ආර්ථික අගය එකතු කළ ප්‍රතිලාභ (EVA) ශක්තිමත් කෙරෙන ආකාරයෙන් වර්ධනය ආයෝජන ඔස්සේ ප්‍රාග්ධන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ ප්‍රබල මූල්‍ය තත්ත්වයක් පවත්වා ගෙන යාමයි.

ආර්ථික අගය එකතු කළ ප්‍රතිලාභ ප්‍රකාශය

දෙසැම්බර් 31 දින අවසන් වූ වසර සඳහා	2018 රු'000	2017 රු'000	වෙනස %
ආයෝජන ස්කන්ධ			
කොටස් හිමිකරුවන්ගේ අරමුදල්	91,209,925	77,456,726	17.8%
එකතු කළා: ණය අලාභ සඳහා වෙන්කිරීම්/හානිකරණය සඳහා වෙන්කිරීම්	68,752,793	61,604,938	11.6%
එකතුව	159,962,718	139,061,664	15.0%
ඉපැයුම්			
බදු වලින් පසු ලාභය	17,094,923	18,249,777	-6.3%
එකතු කලා: ණය අලාභ සහ වෙන්කිරීම්/හානිකරණය සඳහා වෙන්කිරීම්	7,317,461	2,678,366	173.2%
අඩු කලා: කපා හරින ලද ණය	(160,306)	(104,512)	53.4%
එකතුව	24,252,078	20,823,631	16.5%
ස්කන්ධ වල පිරිවැය (මාස 12 ධර තබන ලද සාමාන්‍යය භාණ්ඩාගාර ඩිල්පත් අනුපාතිකය + අවදානම් වාර්තය සඳහා 2%)	10.9%	10.9%	
සාමාන්‍ය ස්කන්ධ පිරිවැය	16,296,829	14,115,847	15.5%
එකතු කරන ලද ආර්ථික අගය	40,548,907	34,939,478	16.1%

GRI 201-1

උත්පාදනය කරන ලද සෘජු ආර්ථික වටිනාකම සහ බෙදාහැරීම

උත්පාදනය කරන ලද සෘජු ආර්ථික වටිනාකම සහ බෙදාහැරීම මගින් බැංකුව විසින් පාර්ශ්වකරුවන් වෙත වටිනාකම් නිර්මාණය කරන ලද ආකාරය නිරූපනය වේ. පහත දැක්වෙන වගුව මගින් පසුගිය වසර පහ ඇතුළත ශ්‍රී ලංකා ආර්ථිකය වෙත බැංකුවේ දායකත්වය ඉදිරිපත් කෙරේ.

දෙසැම්බර් 31 දින අවසන් වූ වසර සඳහා	2014	2015	2016	2017	2018	වෙනස %
	රු'000	රු'000	රු'000	රු'000	රු'000	2017 Vs 2018
ආදායම් මූලයන්						
පොලිය	84,479,961	92,485,979	109,970,256	149,184,471	171,134,700	14.7%
හුවමාරු	1,598,506	3,050,646	2,572,743	2,119,499	6,016,099	183.8%
කොමිස් හා ගාස්තු	3,820,242	3,712,146	3,948,052	5,132,907	6,956,292	35.5%
ප්‍රාග්ධන ලාභය	1,042,108	305,011	531,921	125,763	162,923	29.5%
වෙනත්	5,436,664	4,095,182	5,091,388	4,272,751	1,707,356	-60.0%
එකතුව	96,377,482	103,648,964	122,114,360	160,835,391	185,977,370	15.6%
ආදායම් භාවිත කිරීම						
තැන්පත්කරුවන් වෙත පොලී වශයෙන්	54,362,126	48,731,974	66,845,869	98,718,636	111,034,922	12.5%
සේවකයින් හට පාර්ශ්‍රමික වශයෙන්	14,005,555	17,377,025	13,633,514	14,738,069	19,504,835	32.3%
භාණ්ඩ හා සේවා සැපයුම්කරුවන් වෙත	7,414,998	7,160,999	8,588,379	11,168,408	12,822,211	14.8%
මූල්‍ය වත්කම් මත ශුද්ධ භාණ්ඩකරණ අලාභය	(1,430,440)	3,739,914	1,246,748	1,348,460	7,317,461	442.7%
රජය වෙත- බදු, විශේෂ බදු හා ලාභාංශ	14,125,646	16,834,192	20,515,560	20,522,887	19,814,596	-3.5%
ප්‍රජාව වෙත	24,675	39,461	40,269	56,317	42,288	-24.9%
වර්ධනය සඳහා රඳවාගත්	7,874,923	9,765,398	11,244,022	14,282,614	15,441,057	8.1%
එකතුව	96,377,482	103,648,964	122,114,360	160,835,391	185,977,370	15.6%

සටහන : ඉහත දැක්වෙන සංඛ්‍යා ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති (SLFRS/LKAS) මත පදනම්ව පිළියෙල කරන ලද විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශයන්ගෙන් උපුටා ගන්නා ලදී.

ආයෝජන සබඳතා

වැදගත් තොරතුරු හෙළිදරව් කිරීම

අපගේ ව්‍යාපාරයට අදාළ සඳාචාර සම්පන්න ව්‍යාපාරික ක්‍රියාකාරකම් වලට සහ හිතීර්ති වලට අනුකූලව, අපගේ ආයෝජකයින් වෙත සංස්ථාපිත තොරතුරු හෙළිදරව් කිරීම සඳහා අපි කැපවීමෙන් ක්‍රියා කරමු. ඒ අනුව, විබද සියළු තොරතුරු සමගින් අපගේ මූල්‍යමය කාර්යසාධනය සම්බන්ධ නිවැරදි හා කාලීන වූ තොරතුරු අපගේ සංස්ථාපිත වෙබ් අඩවියෙහි ආයෝජන සබඳතා කොටසෙහි පළ කෙරේ.

ප්‍රකාශයට පත් කරනු ලැබ සියළුම ආයෝජකයින් අතර සංසරණය කෙරෙන මහජන බැංකුවේ වාර්ෂික වාර්තාව මගින්, හිඟවන වසරක් සඳහා බැංකුවේ කාර්යසාධනය පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් සපයනු ලැබේ. වාර්ෂික වාර්තාව සංස්ථාපිත වෙබ් අඩවිය ඔස්සේද ඩවුන්ලෝඩ් කළ හැක.

සමාජ හා සබඳතා ප්‍රාග්ධනය (ප්‍රජාව)

ආරම්භයේ සිටම, ප්‍රජාව කෙරෙහි වන අපගේ වගකීම පිළිබඳව බැරෑරුම් ආකාරයේ දැක්මකින් යුතුව මහජන බැංකුව සමාජ සත්කාරකත්වයේ ආදර්ශවත් නියමුවකු වශයෙන් බවට පත් කිරීම අපගේ අරමුණ විය. ශ්‍රී ලංකාවේ විශාලතම බැංකුවක් වශයෙන්, මෙරට අව වරප්‍රසාදිත ප්‍රජාවන්ගේ සමාජ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීමෙහිලා කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කිරීමේ හැකියාව සහ ශක්තිය මහජන බැංකුව සතු වන බව අපගේ ඒකායන විශ්වාසයයි.

ප්‍රජා ආයෝජන

GRI 413-1

ප්‍රජාවන් වෙත සෘජු සහයෝගය

වසර ගණනාවක් තිස්සේ අප විසින් දියත් කරන ලද ප්‍රජා සත්කාරක ව්‍යාපෘතීන් ද්වි ආංශික වේ. විනිදි විනිද වූ සමාජ කාරණා අරභයා මූල්‍යමය සහයෝගය ලබාදෙමින් දරන ලද පාරාධිපති ප්‍රයත්නයන් සහ ජාතික වැදගත්කමකින් යුතු කරුණු උදෙසා සිදුකරන ලද විශාල අවධානාත්මක ව්‍යාපෘතීන්ද වෙන් වෙන්ව දැක්විය හැකි වේ. විවිධ ප්‍රජාවන් සමග සමීපව කටයුතු කරමින් ඔවුන්ගේ දුෂ්කරතා හඳුනා ගනු ලබන අපගේ ශාඛා කාර්ය මණ්ඩල විසින් මෙකී ව්‍යාපෘතීන් නිර්දේශ කරනු ලැබේ. මේ ආකාරයෙන් හඳුනාගනු ලබන ව්‍යාපෘතීන් බැංකුවේ මධ්‍යම ආයතනික සමාජ වගකීම් කමිටුව වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, කලා සහ සංස්කෘතික, අධ්‍යාපනික, සෞඛ්‍ය හා වෙනත් ක්‍රියාකාරකම් යන මූලික තේමාවන් තුනක් යටතේ ඒවා විමර්ශනය කොට අදාළ අනුමැතිය පිරිනැමේ. මෙම වත් වත් තේමාව යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත ක්‍රියාකාරකම් වෙත අරමුදල් සම්පාදනය සඳහා වාර්ෂික සමාජ සත්කාරක අයවැයක් පිළියෙල කෙරේ.

කාණ්ඩය	විස්තරය	මුදල් ප්‍රමාණය රු'000
කලා සහ සංස්කෘතික	මහනුවර ඇසළ මහාපෙරහරෙහි සහ අනුරාධපුර රුවන්වැලිසෑයේ වැලි මළුව සැකසීමේ ප්‍රධාන අනුග්‍රාහක වශයෙන් කටයුතු කිරීම සහ ආගමික සහ සංස්කෘතික කටයුතු රැසක් වෙත අනුග්‍රහය දැක්වීම.	22,642
අධ්‍යාපන	කැළණිය විශ්ව විද්‍යාල ඉදිකිරීම් ව්‍යාපෘතිය වෙත දායකත්වය, පාසැල් පොත් සහ ලිපිද්‍රව්‍ය බෙදාදීම, අව වරප්‍රසාදිත පාසැල් වෙත අනුග්‍රහය සහ ප්‍රදානයන් ලබාදීම.	15,745
සෞඛ්‍ය හා වෙනත් ක්‍රියාකාරකම්	නිවාස ව්‍යාපෘතීන් සඳහා ප්‍රදානයන්, "ලිට්ලි හාර්ට්ස්" ව්‍යාපෘතිය සහ වෙනත් ප්‍රදානයන් සහ වෙනත් අනුග්‍රාහකත්වයන්.	3,901
එකතුව		42,288

GRI 203-2

මූල්‍යමය අන්තර්ග්‍රහණය ප්‍රවර්ධනය

මූල්‍යමය අන්තර්ග්‍රහණය ප්‍රවර්ධනය කිරීම රාජ්‍ය බැංකුවක් වශයෙන් අපගේ මූලික වගකීමකි. අපගේ අසමසම සේවා ස්ථාන ජාලය උපයෝගී කරගනිමින්, අප විසින් බැංකු පහසුකම් නොමැති ග්‍රාමීය ප්‍රජාවන් වෙත ඔවුන්ගේ සුළු පරමාණු ක්ෂුද්‍ර ව්‍යවසාය පවත්වාගෙන යාම සහ වර්ධනය කරගැනීම සඳහා අවැසි මූල්‍යමය සහයෝගය පිරිනැමේ. මහජන බැංකුව, මෙරට ආර්ථිකමය වශයෙන් අවාසිදායක තත්ත්වයට පත් ප්‍රදේශ රැසක් වෙත දොරටු විවර කරන ලද ප්‍රයෝගී ආයතනික පුරවැසියකු වශයෙන් කීර්තියක් උසුලයි. ජනවාර්ගික අර්බුදය නිමා වීමට සහ වෙනත් මූල්‍ය ආයතන අදාළ ප්‍රදේශයන් වෙත පිවිසීමට බොහෝ කලකට පෙර වසර 56 ක කාලයක් තිස්සේ මහජන බැංකුව ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ජනතාව වෙත සිය සේවාවන් සමීප කොට ඇත. මෙකී ප්‍රදේශවල සේවය කරන සියළුම සේවකයින් හට නාෂා ක්‍රිත්වයම මනා ලෙස හැසිරවිය හැකි අතර, අදාළ අලෙවි තොරතුරු සහ සහ ලියකියවිලි ආශ්‍රිත කටයුතු සියල්ල ඉලෙක්ට්‍රොනික වේ.

	සියළු පළාත්	ආර්ථික වශයෙන් අවාසිදායක ප්‍රදේශ		
		උතුර	නැගෙනහිර	ඌව
ශාඛා සංඛ්‍යාව	738	49	61	49
ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සංඛ්‍යාව	716	45	50	50
මුදල් තැන්පතු යන්ත්‍ර සංඛ්‍යාව	238	11	14	13
කියෝස්ක් සංඛ්‍යාව	194	10	11	13
කඩිනම් බැංකුකරණ මධ්‍යස්ථාන	136	10	9	6
අත්තිකාරම් (රු මිලියන)	1,334,420	26,058	45,222	33,757
තැන්පතු (රු මිලියන)	1,422,961	50,699	43,710	42,947



වේදිනාසික මහනුවර ඇසළ පෙරහරෙහි සාධිමීර ප්‍රධාන අනුග්‍රාහකත්වය මහජන බැංකුව විසින් දරනු ලැබේ.



'සුරිය මංගලය' අවුරුදු සැණසෙසිය සඳහා මහජන බැංකුව ස්වාධීන රූපවාහිනී සේවය සමග අත්වැල් බැඳගනී.



'2018 ශ්‍රී පාද ප්‍රදිමමේඛි පාරිසරික සංරක්ෂණ ව්‍යාපෘතිය' සඳහා මහජන බැංකුව පසුගියදා අනුග්‍රහය දැක්වීය.

GRI 203-1

ප්‍රජාව සදහම් කරගත් සංවර්ධන ණය ප්‍රදානයන්

මහජන බැංකුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය, සංවර්ධන හා ක්ෂුද්‍ර මූල්‍ය ඒකකය මගින්, කාර්මික හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයන් වෙත සහාය දැක්වීමේ රැකියා අවස්ථා උත්පාදනය කිරීමේ අරමුණින් අදාළ ප්‍රජාවන් වෙත විශේෂයෙන් සහසන ලද මූල්‍ය පැකේජයන් පිරිනමනු ලැබේ. බැංකුවේ අරමුදල් යොදාගනිමින් සහ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් සහ රජයේ ආයතන සමඟ සහයෝගීතාවයෙන් යුතුව මෙකී මූල්‍යමය සහාය පිරිනමනු ලැබේ. (ප්‍රතිමූල්‍යකරණ ණය සැලසුම් යටතේ)

	2018 දෙසැම්බර් අවසානය වන විට			
	බැංකුව මගින් අරමුදල් සම්පාදනය		ප්‍රතිමූල්‍යකරණ සැලසුම් යටතේ අරමුදල් සම්පාදනය	
	ණය ප්‍රදානයන් සංඛ්‍යාව	හිඟ මුදල (රු. මිලියන)	ණය ප්‍රදානයන් සංඛ්‍යාව	හිඟ මුදල (රු. මිලියන)
කෘෂිකාර්මික	9,633	4,497.3	3,602	667.0
වාණිජ	376	122.1	554	122.3
පරිභෝජන	1	0.1	3	0.3
මූල්‍යමය	-	-	8	1.6
නිවාස හා දේපළ සංවර්ධන	2	0.1	8	0.9
කාර්මික	449	18.8	934	147.0
වෙනත් ආර්ථික කටයුතු	24,121	3,140.7	2,240	206.6
සේවා	29	8.4	535	74.8
සංචාරක	4	2.1	12	7.6
මුළු එකතුව	34,615	7,789.6	7,896	1,228.0

දැනුම බෙදාහදා ගැනීමේ වැඩමුළු

අපගේ දැනුම බෙදාහදා ගැනීමේ වැඩමුළු අවශ්‍යයෙන්ම පරිමා වර්ධන ප්‍රයත්නයන් වන අතර එමගින් ග්‍රාමීය ප්‍රජාවන්ගේ ප්‍රගතිය කෙරෙහි ප්‍රබල බාධාවක් වශයෙන් සැළකෙන දැනුම් පරතරය අවම කිරීමට අරමුණු කෙරේ.

වැඩසටහන/ව්‍යාපෘතිය	තේමාත්මක අරමුණ	විස්තරය	කළාපය/ දිස්ත්‍රික්කය	සහභාගී වූවන් සංඛ්‍යාව
කාන්තාවන්ගේ 'වග්ගා වාසනා' වැඩමුළුව	කාන්තා සවිබලකරණය	කාන්තාවන්ගේ ආරක්ෂාව, පවුලේ පෝෂණය, මූල්‍ය විනය, ආකල්ප හා පුද්ගල සංවර්ධනය ආශ්‍රිතව දැනුවත්භාවය වර්ධනය කිරීම.	සියළුම කළාප	3,000 කට අධික
'සුජය' පුවත්පත සමගින් සිසු උදාන ශිෂ්‍යත්ව දේශන මාලාව	ජාතික අධ්‍යාපන න්‍යායපත්‍රය වෙත සහාය දැක්වීම	5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය පිළිබඳව දැරුවන් සහ දෙමව්පියන් දැනුවත් කිරීම.	දිවයින පුරා දේශන 90 ක්	ආසන්න වශයෙන් සිසුන් 50,000 ක් සහ දෙමව්පියන් 25,000
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ගනුදෙනුකරුවන් සඳහා ව්‍යවසායක ඉසුරු	ග්‍රාමීය ජනතාව අතර මූල්‍යමය සාක්ෂරතාවය වර්ධනය කිරීම	බැංකුකරණය, මූල්‍යමය ගණකාධිකරණය, මූල්‍ය කළමනාකරණය, අලෙවිකරණය, ව්‍යාපාර ක්‍රමෝපාය සහ බදුකරණය පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුවත් කිරීම.	මඩකලපුව ගාල්ල	ගනුදෙනුකරුවන් 405



ගාල්ල දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් උදෙසා ව්‍යවසායක ඉසුරු වැඩසටහන



මඩකලපුව දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් උදෙසා ව්‍යවසායක ඉසුරු වැඩසටහන



ස්වභාවික ප්‍රාග්ධනය

මූල්‍ය සේවාවන් සඳහා ශ්‍රී ලංකාවේ වෙළඳපොළ ප්‍රමුඛයා බවට පත්වීමේ අපගේ දර්ශනය වෙත අනුගත වෙමින්ද, ශ්‍රී ලංකාව තුළ ජීවන තත්ත්වය උසස් කරලමින්, ආර්ථික සංවර්ධනය වෙත දායක වෙමින් තිරසාර ව්‍යාපාරික ක්‍රියාකාරකම් ක්‍රියාවට නංවන ලද 50 වසර සාඩම්බර ඉතිහාසය ඉදිරියට ගෙනයමින්ද, අපගේ මෙහෙයුම් පාරිසරික තිරසාරත්වය සමග ඒකාත්මික කිරීම සඳහා අප විසින් ගනු ලැබූ පියවර බොහෝමයකි. මෙම ව්‍යාපෘතීන් අතරට හරිත බැංකුකරණය, හරිත ගොඩනැගිලි සහ කාබන් කළමනාකරණය ඇතුළත් වේ.

මෙකී ප්‍රයත්නය කෙරෙහි පෙරමුණ ගනිමින් 2016 දී "පීපල්ස් ග්‍රීන් පල්ස්" පාරිසරික තිරසාරත්ව ව්‍යාපෘතිය එළිදැක්විණි. එමගින් බැංකුව වෙත හරිත වර්ණ හෙට දවසක් සම්බන්ධ අපේක්ෂාව ඉටුකර ගැනීමේ පසුබිම සකසනු ලබයි.


● අපගේ ප්‍රධාන කාර්යාලයේ කාබන් විමෝචනය **22.62 tCO2e** කින්

පහත හෙළන ලදී.

● පීපල්ස් වේව් සහ පීපල්ස් විස් මොබයිල් ඇප් හඳුන්වාදෙමින් කඩදාසි

අපගේ යාම අවම කරන ලදී.

● "ග්‍රීන් ඊම්" සහ "ග්‍රීන් ලෝන්ස්" යන සංකල්පයන් හඳුන්වාදෙන ලදී.



කාබන් විමෝචන බලපෑම

රාජ්‍ය බැංකුවක් වශයෙන්, අපගේ ව්‍යවස්ථාවේ සඳහන් කොට ඇති, "ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියකුගේම සහ සංවිධානයකම වගකීම වනුයේ ස්වභාවධර්මය සුරකිමින් ජීවිත වටිනා දෑ සංරක්ෂණය කිරීමයි" යන ප්‍රකාශය අනුව යමින් එකී වගකීම නොපිරිනෙලා ඉටු කිරීම අපගේ යුතුකම වේ.

"පීපල්ස් ශ්‍රීන් පල්ස්" ව්‍යාපෘතියෙහි කොටස් වශයෙන්, 2016 දී පුළුල් තුන් අවුරුදු කාබන් කළමනාකරණ ව්‍යාපෘතියක් හඳුන්වාදෙන ලද අතර එහි අරමුණ වූයේ අපගේ සාංගමික කටයුතු වලදී කාබන් විමෝචන බලපෑම අවම කිරීමයි. මෙම වැඩසටහනෙහි අරමුණ වනුයේ ද සස්ටේනබල් ෆියුචර් ශෘප් ආයතනය වෙතින් මහජන බැංකුව වෙත වසර 2020 දී "CarbonConciousBank" යන සහතිකත්වය ලබාගැනීමයි.

අපගේ තිරසාරත්ව සේවා සම්පාදක, ද කාබන් කන්සල්ටින් සමාගම සමග එක්ව මහජන බැංකු ප්‍රධාන කාර්යාලය, ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාල 25ක්, ශාඛා 738 ක් සහ දිවයින පුරා විසිරුණු සේවා මධ්‍යස්ථාන රැසක් ආවරනය කරමින් GHG පරික්ෂාව සිදුකෙරිණි. මෙහි දත්ත නිර්ණය කිරීම කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ පිටත සහ මහනුවර ඇතුළු ප්‍රදේශ පහකදී සිදුකෙරිණි.

GRI 305-1,305-2,305-3,305-4,305-5

මහජන බැංකුවේ සමස්ත මෙහෙයුම් ක්‍රියාවලිය ආශ්‍රිත මුළු කාබන් විමෝචන බලපෑම (විෂයපථය 1, 2 සහ 3) පහත දැක්වේ.

වාර්තාකරණ විෂයපථය	විමෝචන මූලය	2018 විමෝචනය සමස්ත (tCO2e)
විෂය පථය 1 - සෘජු විමෝචන	පරිශ්‍ර බලශක්තිය ක්ෂණික විමෝචන බැංකුවේ රථවාහන	441.24 3,087.15 1,701.52
මුළු විෂයපථය 1		5,229.91
මුළු විෂයපථය 2 - බලශක්ති වක්‍ර විමෝචන	මිලට ගත් විදුලිබලය	12,318.00
විෂයපථය 3 - වෙනත් විමෝචන	විදුලිය - සම්ප්‍රේශන හා බෙදාහැරීම් අලාභ කුලී රථවාහන දේශීය තෙවන පාර්ශවීය බෙදාහැරීම් අපද්‍රව්‍ය බැහැර කිරීම සේවක ගමනාගමන ඉන්ධන දීමනාව	1,409.71 50.39 203.80 303.11 2,019.85 91.05
මුළු විෂයපථය 3		4,082.96
මුළු විෂයපථය 1, 2 සහ 3 මහජන බැංකුවේ සමස්ත මෙහෙයුම් ක්‍රියාවලිය ආශ්‍රිත මුළු කාබන් විමෝචන බලපෑම		21,631.22

මහජන බැංකුවේ සමස්ත මෙහෙයුම් ක්‍රියාවලිය ආශ්‍රිත මුළු දළ කාබන් විමෝචන බලපෑම 21,631.22 tCO2e වේ. විෂය පථය 1, විෂය පථය 2 සහ විෂය පථය 3 මගින් පිළිවෙලින් මුළු විමෝචන බලපෑමෙන් 24.18%, 56.95% සහ 18.88% වශයෙන් දායකත්වය සපයනු ලැබ ඇත. 2018 සඳහා බැංකුවේ GHG විමෝචන බලපෑම් අනුපාතිකය (වසරකට සේවකයකුට විමෝචනය) 2.67 tCO2e ක් විය.

2017 සහ 2018 සඳහා අපගේ ප්‍රධාන කාර්යාලයේ මුළු කාබන් විමෝචන බලපෑම (විෂය පථය 1, විෂය පථය 2 සහ විෂය පථය 3) පහත දැක්වේ.

වාර්තාකරණ විෂයපථය	විමෝචන මූලය	2017 විමෝචනය සමස්ත (tCO2e)	2018 විමෝචනය සමස්ත (tCO2e)
විෂය පථය 1 - සෘජු විමෝචන	පරිශ්‍ර බලශක්තිය ක්ෂණික විමෝචන බැංකුවේ රථවාහන	65.16 585.54 571.91	45.96 83.01 437.30
මුළු විෂයපථය 1		1,222.60	566.28
මුළු විෂයපථය 2 - බලශක්ති වක්‍ර විමෝචන	මිලට ගත් විදුලිබලය	1,037.97	1,321.35
විෂයපථය 3 - වෙනත් විමෝචන	විදුලිය - සම්ප්‍රේශන හා බෙදාහැරීම් අලාභ අපද්‍රව්‍ය බැහැර කිරීම සේවක ගමනාගමන ඉන්ධන දීමනාව	118.79 1.31 8.83 104.72 10.59	151.22 17.34 20.90 336.03 69.09
මුළු විෂයපථය 3		244.23	594.56
මුළු විෂයපථය 1, 2 සහ 3 මහජන බැංකු ප්‍රධාන කාර්යාලයේ මුළු කාබන් විමෝචන බලපෑම		2,504.81	2,482.19

සේවනාදායක ප්‍රාග්ධනය

වගුවෙන් දැක්වෙන පරිදි අපගේ ප්‍රධාන කාර්යාලයේ කාබන් චිමෝවන බලපෑම 2017 වසරට සාපේක්ෂව 22.62 tCO2e (0.9%) කින් පහත වැටී ඇත. 2018 දී මෙම පහත වැටීම සඳහා ප්‍රධාන හේතුව ක්ෂණික චිමෝවනයන් වේ (වායු සම්කරණ ගස් හැවත පිරවීම)

GHG පරීක්ෂාවන්ට අමතරව, කාබන් කන්සල්ටන්සි සමාගම මගින් ප්‍රධාන කාර්යාලයේ සහ එක් එක් ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාලයන්හි සේවක දැනුවත් කිරීමේ වැඩමුළු පවත්වමින් පාරිසරික අභියෝගයන් සම්බන්ධයෙන් හා හරිත ව්‍යාපෘතීන්හිදී කාර්ය මණ්ඩලයේ කාර්යභාරය පිළිබඳව සේවකයින් දැනුවත් කරන ලදී.

GHG පරීක්ෂාවන් මගින් බැංකුවට සිය GHG චිමෝවනයන් අධීක්ෂණය සහ අවම කිරීමේ අවස්ථාව සැලසෙන අතර එබඳු පරීක්ෂාවන් මගින් පහත හෙළිමේ ඉලක්ක සැකසීම හා දිගු කාලීන ක්‍රියාකාරී සැලසුම් සකස් කිරීම සඳහා මග පෑදේ. එමගින් අපගේ හරිත ගති ලක්ෂණයන් සවිමත් කරමින් දිනෙන් දින පාරිසරික අවධානය වර්ධනය වන්නා වූ වෙළඳපොලක් තුළ මහජන බැංකුව පුරෝගාමී තලයක රඳවනු ඇත.

අපද්‍රව්‍ය කළමනාකරණය

මූල්‍ය ආයතනයක් වශයෙන් අපගේ මූලික අපද්‍රව්‍ය වන්නේ කඩදාසි වේ. එමනිසා, බැංකුව මගින් දිනෙන් දින එක්රැස් වන කඩදාසි අපද්‍රව්‍ය ප්‍රමාණය පහත හෙළීම සඳහා කඩදාසි භාවිතය අවම කෙරෙන/මුළුමනින්ම අවශ්‍ය නොවන විසඳුම් කෙරෙහි යොමුවීම අරඹන ලදී. 2016 දී ඉලෙක්ට්‍රොනික බැංකු ප්‍රකාශන සේවාව අරඹන ලද අප විසින්, මේ වන විට ඩිජිටල් මාධ්‍යයෙන් ගිණුම් විවෘත කිරීමට හැකි වන පරිදි පිපල්ස් වේව් සහ පිපල්ස් විස් මොඩියල් බැංකුකරණ ඇප් හඳුන්වාදෙනු ලැබ ඇත. 2018 දී ණය ඇරඹුම් ක්‍රියාවලියද ඩිජිටල්කරණයට ලක් කෙරිණි. අන්තර්ජාලගත සේවාවන් වෙත ගමන් කිරීමට අමතරව, අප විසින් අපගේ ශාඛා ජාලය පුරා ප්‍රතිවිකුණු මධ්‍යස්ථාන අරඹනු ලැබ ඇත. මෙම ප්‍රයත්නයන් ශ්‍රී ලංකාවේ පළමු කඩදාසි භාවිතයෙන් තොර බැංකුව බවට පත්වීමේ අපගේ ගමන් මගෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් වශයෙන් දැක්විය හැක. තවද ජලාස්ථය, කඩදාසි සහ ආහාරමය අපද්‍රව්‍ය වශයෙන් වෙන්කිරීමේ අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාවලියද හඳුන්වාදෙනු ලැබ ඇත.

ජල කළමනාකරණය

රත්නපුර සහ මහනුවර පිහිටි අපගේ කුඩා ජල විදුලි බලාගාර වෙත සිදුකෙරෙනු ආයෝජනයන් ඔස්සේ අපගේ ජල කළමනාකරණ කටයුතු වැඩිදියුණු කරගැනීම කෙරෙහි දායක වීමට අපට හැකි විය. මෙම ගලා යන ජලය සහිත ගංගා ආශ්‍රිත ජල විදුලි බල ව්‍යාපෘතිය මගින් වෙනත් ජල විදුලි බලාගාරයන්ට සාපේක්ෂව රඳවාගනු ලබන්නේ අඩු ජල ධාරිතාවකි. මෙමගින් පුනර්ජනනීය බලශක්තිය ජාතික විදුලි පද්ධතියට එක් කෙරේ ව්‍යාපෘතිය මගින් අවට ප්‍රදේශවාසීන් වෙත රැකියා අවස්ථා සම්පාදන කිරීමටද හැකි විය.

හරිත ගොඩනැගිලි සහ වටිනාකම

අපගේ සියළුම ශාඛාවන් ආශ්‍රිතව සැලසුම් කටයුතු සිදුකිරීමේදී අප විසින් හරිත ගොඩනැගිලි ප්‍රතිපත්තිය ක්‍රියාවේ යෙදවීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කෙරේ. ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලය මගින් ග්‍රීන් එස්වල් ශ්‍රේණිගත කිරීම නිව්මෙන් අනතුරුව, කාබන් කන්සල්ටන්සි සමාගම මගින් මෙම ප්‍රතිපත්තිය සකසන ලදී. අපගේ සියළුම ශාඛාවන් සැලසුම්කිරීමේදී සහ මෙහෙයවීමේදී අප විසින් ජාත්‍යන්තරව පිළිගත් සම්මතයන් අනුගමනය කරනු ලබන බැවින්, ශාඛා සහ කාර්යාල ආශ්‍රිත බලශක්තිය, ජලය හා අපද්‍රව්‍ය කළමනාකරණය කරමින් අවම කිරීමේ අවස්ථාන අප වෙත උදා වේ.

අපගේ පාරිසරික බලපෑම අවම කරගැනීමෙහිලා කැප වූ බැංකුවක් වශයෙන්, බැංකුව සතු ගොඩනැගිලි වල ස්ථාපිත ශාඛාවන් වෙත සූර්ය කෝෂ ලබාදීම සඳහා අප විසින් ආයෝජන සිදුකරනු ලැබ ඇත.

බැංකුව සහ කාර්ය මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන ලද පරිසර හිතකාමී ව්‍යාපෘති

පාරිසරික කළමනාකරණ ව්‍යාපෘතිය මගින් "හරිත කණ්ඩායමක්" බිහි කිරීම ඔස්සේ සේවක සහභාගීත්වය ලබාගනිමින්, ව්‍යාපාරයේ පාරිසරික වගකීම පිළිබඳව කාර්ය මණ්ඩලය දැනුවත් කෙරේ. අපගේ සේවකයින් හට ඔවුන්ගේ නිවෙස් වල සූර්ය බලශක්තිය භාවිතය සහ විදුලි හෝ හයිඩ්‍රිඩ් රථවාහන මිලදී ගැනීම සඳහා අප විසින් " ග්‍රීන් ලෝන්" නැමති ණය සැලසුමක්ද ක්‍රියාත්මක කෙරේ.

GRI 302-1, 302-3

බලශක්ති සංරක්ෂණ සහ කාර්යක්ෂමතා වර්ධනයන්

බලශක්ති කාර්යක්ෂමතාව වර්ධනය කිරීම සහ සංරක්ෂණය සඳහා සිදුකරන ලද යන ක්‍රියාකාරකම් ඵලදායක විය. අපගේ ශාඛාවන් පුරා සහතික ලත් බලශක්ති කළමනාකරණ පද්ධතීන් ක්‍රියාත්මක කරමින් අපගේ බලශක්ති පරිභෝජනය පහත හෙළීමට අප හට හැකි විය. වසර 2018 දී ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලේ බලශක්ති පරිභෝජනය කිලෝවොට්පැය 2,697,192 ක් වශයෙන් වාර්තා වූ අතර, එහි බලශක්ති තීව්‍රතා අනුපාතිකය (වසරකට සේවකයකුට විදුලි පරිභෝජනය) කිලෝවොට්පැය 2,741 ක් විය.

ණය ලබාදීමේ සහ අයෝජන ප්‍රතිපත්තිය තුළ පාරිසරික බලපෑම් අනුගමනය කිරීම

අපගේ ණය ලබාදීමේ සහ ආයෝජන ප්‍රතිපත්තිය තුළ පාරිසරික බලපෑම කෙරෙහි නිසි සැලකිල්ල යොමු කිරීමේ වැදගත්කම අප විසින් හඳුනාගනු ලැබ ඇති අතර, එමගින් හුදෙක් මූල්‍යමය ප්‍රතිලාභ පමණක් නොව පරිසරය වෙත වැද්දු වන කවර හෝ අහිතකර බලපෑමක් අවම කිරීමේ සහ හිතකර තත්ත්වයක් දිරිගැන්වීමේ අවස්ථාවද උදා වේ. අප විසින් ණය සීමාවන් අනුමත කිරීමේදී, අපගේ ව්‍යාපාරික මෙහෙයුම් හේතුවෙන් පරිසරයට සිදුවන බලපෑමද තක්සේරු කරනු ලැබේ.

තිරසාර සංවර්ධන ඉලක්ක වෙත දායකත්වය


මූල්‍යමය සාර්ථකත්වය කෙරෙහි වන ස්වකීය ප්‍රමුඛ අවධානයෙන් ඔබ්බට යමින්, මහජන බැංකුව පසුගිය වසර වලදී ස්වකීය මූල්‍යමය විශේෂඥභාවය තුළින් ආර්ථිකය, ජනතාව සහ පරිසරය වෙත සුබවාදී අයුරින් දායක විය හැකි ආකාරය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්නට විය. මෙම තත්ත්වය අත්පත් කරගැනීම උදෙසා අතිශය වැදගත් වන කරුණ නම් සෑම අතකින්ම අපගේ ව්‍යාපාරයෙහි තිරසාරත්වය වර්ධනය කිරීම බව අපගේ අවබෝධයයි.

බැංකුව මුළුල්ලේ ප්‍රතිපත්ති, ක්‍රියාකාරකම්, සේවා වටපිටාව සහ මනෝභාවයන් කෙරෙහි වෙනස්කම් සිදුකරමින් තිරසාරත්වය යන්න මහජන බැංකුවේ ව්‍යාපාරික ආකෘතිය තුළ අතිශය වැදගත් අංශයක් බවට පත්ව ඇත. අපගේ විදිගෙන ක්‍රියාකාරකම් වෙත තිරසාරත්වය ආදේශ කරගැනීමේ වඩාත් ක්‍රමවත් ප්‍රවේශයක් වශයෙන්, අප විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිය 2030 තිරසාර සංවර්ධනය සඳහා වන න්‍යාය පත්‍රය තුළ සකසනු ලැබ ඇති තිරසාර සංවර්ධන ඉලක්ක අනුගමනය කිරීමට කටයුතු කරන ලදී. තිරසාර සංවර්ධන ඉලක්ක කෙරෙහි වන අපගේ කැපවීම පහත දැක්වේ.

බැංකුවේ කැපවීම

- ♦ තිරසාර සංවර්ධන සම්බන්ධව ජාත්‍යන්තරව පිළිගත් යහ ක්‍රියාකාරකම් අනුගමනය කිරීම.
- ♦ සහයෝගීතා ව්‍යාපෘතීන් ක්‍රියාවට නැංවීම සඳහා රජය, දේශීය අධිකාරීන්, රාජ්‍ය නොවන සංවිධානය සහ පෞද්ගලික අංශය සමග එක්ව කටයුතු කිරීම.

ආර්ථික පාර්ශ්වය



රැකියා උත්පාදනය.

සාධාරණ හා සමාන පාරිශ්‍රමික හා ප්‍රතිලාභ.

සුරක්ෂිත සේවා වටපිටාව, සේවා නියුක්තියේදී සමාන අවස්ථා සහ රජය වෙත බදු ගෙවීම.

"එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා" ව්‍යාපෘතිය යටතේ සිදුකෙරෙන ණය ලබාදීමේ ක්‍රියාකාරකම් ඔස්සේ වකු රැකියා අවස්ථා.

2018 දී ප්‍රධාන විශේෂතා >>>

සපයන ලද රැකියා අවස්ථා

බැංකුවේ බඳවාගැනීම් පිවිසුම් මට්ටමේදී සිදු කෙරෙන අතර, එහිදී ප්‍රධාන වශයෙන් නිරන්තර පදනමක් මත කළමනාකරණ පුහුණු නිලධාරීන් සහ ගනුදෙනුකාර සේවා සහායකයින් බඳවා ගැනේ. 2018 දී මානව සම්පත් අංශය මගින්, බැංකුවේ ඩිප්ට් පරිවර්තනීය න්‍යාය පත්‍රය අනුව ඩිප්ට් බැංකුකරණ අංශය වෙත බඳවාගැනීම් මාලාවක් සිදු කරන ලදී. 2018 දී බැංකුව මගින් සේවකයින් 13 දෙනෙකු බඳවා ගැනුණි.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය

දිවයින පුරා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් සහ ක්ෂුද්‍ර ව්‍යවසායයන් වර්ධනය සඳහා සහයෝගය දැක්වීමේ රජයේ ක්‍රමවේදී වැඩිපිළිවෙලෙහි කොටසක් වශයෙන්, ශ්‍රී ලංකාව තුළ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම උදෙසා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් දරනු ලබන ප්‍රයත්නයක් වශයෙන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය දැක්විය හැකි වේ. ප්‍රධාන පෙලේ රාජ්‍ය බැංකුවක් වශයෙන්, මහජන බැංකුව විසින් ස්වකීය වාණිජ ණය අංශය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බැංකුකරණ ඒකකය, ක්ෂුද්‍ර මූල්‍ය සංවර්ධන අංශය සහ සිල්ලර බැංකුකරණ අංශය ඔස්සේ ව්‍යාපෘතිය වෙත සහයෝගය දැක්වීම සඳහා එකඟත්වය පළ කොට ඇත.

ශාඛා කළමනාකරුවන් සහ ණය නිලධාරීන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය හා සම්බන්ධ ණය යෝජනා ක්‍රම පිළිබඳව දැනුවත් කරමින්, සෑම ශාඛාවකම විශේෂ "එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා" සේවා ස්ථානයක් ස්ථාපනය කොට ඇත.

ණය යෝජනා ක්‍රම පිළිබඳ විස්තර පහත දැක්වෙන පරිදි වේ:

- | | |
|---|--|
| ♦ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන ණය යෝජනා ක්‍රමය | ♦ නව පීපල්ස් කඩිනම් ණය ක්‍රමය |
| ♦ "ජය ඉසුර" ණය සැලසුම | ♦ ස්වයං රැකියා ප්‍රවර්ධන ව්‍යාපෘතිය අදියර II |
| ♦ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය මාර්ග ව්‍යාපෘතිය | ♦ "කප්රක ආයෝජන" ණය ක්‍රමය |
| ♦ වාණිජ පරිමාණ පශු සම්පත් සංවර්ධන ණය ක්‍රමය | ♦ "කප්රක නිපැයුම් දිරය" ණය ක්‍රමය |
| ♦ E -Friends II - ව්‍යුහ අරමුදල් ණය සැලසුම (පරිසර හිතකාමී සේවා අරමුදල II) | ♦ "අත්වැල" ණය ක්‍රමය |
| ♦ "රන් අස්වැන්න" ණය යෝජනා ක්‍රමය | ♦ පරිසර හිතකාමී "ග්‍රීන් ලෝන්" |
| ♦ "දිරි සවිය" ණය යෝජනා ක්‍රමය | ♦ "රිය ශක්ති" |
| ♦ "ගොවි නවෝද" ණය යෝජනා ක්‍රමය | ♦ "රවි බල සවි" |
| ♦ "සෞභාග්‍යා" ණය යෝජනා ක්‍රමය | ♦ "මාධ්‍ය අරුණ" |
| | ♦ "සොළුරු පියස" |
| | ♦ "ඇරමුම" |

නිරසාර සංවර්ධන ඉලක්ක වෙත දායකත්වය



කලාපයේ තරඟකරුවන් හා සමගාමීව දේශීය බැංකුකරණ ක්ෂේත්‍රයේ තත්ත්වය ඉහළ නැංවීම උදෙසා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ඩිජිටල් යටිතල පහසුකම් කෙරෙහි ආයෝජන සිදුකිරීම.
රාජ්‍ය හිමිකාරීත්වය සහිත ආයතනයන් වෙත ණය ලබාදීම ඔස්සේ ජාතික යටිතල පහසුකම් සංවර්ධනයට දායක වීම.

2018 දී ප්‍රධාන විශේෂතා >>>

ස්වයං බැංකුකරණ සේවා ජාලය වර්ධනය කිරීම

බැංකුකරණ හා මූල්‍ය ක්ෂේත්‍රයේ පවතින නූතන තාක්ෂණික අභියෝගයන් මගහරවා ගනිමින්, බැංකුවේ ස්වයං බැංකුකරණ සේවාව කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කලේය. පැය 24 පුරා ක්‍රියාත්මක, දිවයින පුරා විසිරුණු මෙම ස්වයං බැංකුකරණ සේවාව අපගේ ගනුදෙනුකරුවන්ගේ පමණක් නොව, අපගේ තරඟකරුවන්ගේ පවා ඉහළ වටිනාකමක් සහිත ගනුදෙනුකරුවන්ගේ (දේශීය හා විදේශීය වක ලෙසින්) ප්‍රසාදය දිනාගැනීමට සමත් විය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, සැලකිය යුතු හවු ගනුදෙනුකරුවන් සංඛ්‍යාවක් අප වෙත පැමිණෙමින් සිටින අතර, මෙයට ඉතාදී බැංකුව සමග සීමිත සබඳතාවක් පවත්වන ලද ඇතැම් වටිනා ගනුදෙනුකරුවන්ද ඒ අතර වේ. මේ අතර ස්වයං බැංකුකරණ ඒකකයන්හි ජනප්‍රියත්වය ඉහළ යාමත් සමග ශාඛා කවුන්ටර වල තදබදය විශාල වශයෙන් පහව ගිය අතර, එමඟින් වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අවස්ථාව ශාඛාවන් වෙත උදා විය.

ස්වයංක්‍රීය වෙළුම් යන්ත්‍ර ආශ්‍රිත ගනුදෙනු	මුදල් තැන්පතු යන්ත්‍ර ආශ්‍රිත ගනුදෙනු	කියෝසික් ආශ්‍රිත ගනුදෙනු
<ul style="list-style-type: none"> ◆ ශේෂය පරීක්ෂා කිරීම කාඩ්පත සමග (මහජන බැංකුවේ ගනුදෙනුකරුවන්ට මෙන්ම වෙනත් බැංකු වල ගනුදෙනුකරුවන් සඳහා) ◆ මුදල් ලබාගැනීම කාඩ්පත සමග (මහජන බැංකුවේ ගනුදෙනුකරුවන්ට මෙන්ම වෙනත් බැංකු වල ගනුදෙනුකරුවන් සඳහා) ◆ මුදල් ලබාගැනීම කාඩ්පත රහිතව (මහජන බැංකුවේ ගනුදෙනුකරුවන්ට පමණි) ◆ සංකීර්ණ බැංකු ප්‍රකාශන කාඩ්පත සමග (මහජන බැංකුවේ ගනුදෙනුකරුවන්ට පමණි) ◆ මුදල් අත්තිකාරම් මහජන බැංකු බ්‍රෙව්ට් කාඩ්පත සමග (මහජන බැංකුවේ ගනුදෙනුකරුවන්ට පමණි) ◆ ජංගම මුදල් ආපසු ගැනීම කාඩ්පත රහිතව (මහජන බැංකුවේ ගනුදෙනුකරුවන්ට මෙන්ම වෙනත් බැංකු වල ගනුදෙනුකරුවන් සඳහා) 	<ul style="list-style-type: none"> ◆ ශේෂය පරීක්ෂා කිරීම කාඩ්පත සමග (මහජන බැංකුවේ ගනුදෙනුකරුවන්ට පමණි) ◆ මුදල් තැන්පත් කිරීම කාඩ්පත සමග (මහජන බැංකුවේ ගනුදෙනුකරුවන්ට පමණි) ◆ රු. මිලියනය දක්වා මහජන බැංකුවේ ගනුදෙනුකරුවන්ට පමණි) ◆ මුදල් තැන්පත් කිරීම කාඩ්පත රහිතව රු.200,000 දක්වා (මහජන බැංකුවේ ගනුදෙනුකරුවන්ට පමණි) ◆ සංකීර්ණ බැංකු ප්‍රකාශන කාඩ්පත සමග (මහජන බැංකුවේ ගනුදෙනුකරුවන්ට පමණි) ◆ බිල්පත් ගෙවීම් කාඩ්පත රහිතව (මහජන බැංකුවේ ගනුදෙනුකරුවන්ට මෙන්ම වෙනත් බැංකු වල ගනුදෙනුකරුවන් සඳහා) ◆ ජංගම ඊලෙක්ට්‍රොනික් කාඩ්පත රහිතව (මහජන බැංකුවේ ගනුදෙනුකරුවන්ට මෙන්ම වෙනත් බැංකු වල ගනුදෙනුකරුවන් සඳහා) 	<p>කාඩ්පත සමග (මහජන බැංකුවේ ගනුදෙනුකරුවන්ට පමණි)</p> <ul style="list-style-type: none"> ◆ ශේෂය පරීක්ෂා කිරීම ◆ ස්වකීය ගිණුම් අතර මුදල් මාරු කිරීම ◆ ස්වකීය ගිණුම් හා වෙනත් මහජන බැංකු ගිණුම් අතර මුදල් මාරු කිරීම ◆ සංකීර්ණ බැංකු ප්‍රකාශන ◆ ජංගම ඊලෙක්ට්‍රොනික් ◆ ජංගම මුදල් මාරු කිරීම* ◆ බිල්පත් ගෙවීම් <p>* මහජන බැංකුවේ ඕනෑම ඉතුරුම් හෝ ජංගම ගිණුම්හිමයකු හට ස්වයං බැංකුකරණ ඒකක ඔස්සේ ජංගම දුරකථනයක් අතරින් ඕනෑම අයෙකු වෙත මුදල් යැවිය හැකි බව විශේෂයෙන් සඳහන් කළ යුතු වේ. (උපරිමය රු.10,000/- කි)</p>

පීපල්ස් චේච් මොබයිල් බැංකුකරණ ඇප්

බැංකුවේ "පීපල්ස් චේච්" මොබයිල් ඇප් වක ගුලු ප්ලේස්ටෝ සහ ඇපල් ඇප් ස්ටෝර් ඔස්සේ අපගේ සියළුම ගනුදෙනුකරුවන්ට මෙන්ම පොදු මහජනතාවටද භාවිත කළ හැකි වේ.

හවීන උසස් මට්ටමේ විශේෂාගය රැසකින් සමන්විත "පීපල්ස් චේච්" මගින් ගනුදෙනුකරුවන් වෙත විශාල පහසුකම් සැලසේ. එමගින් ශාඛා සහ සේවා මධ්‍යස්ථානයන්හි කවුන්ටර වල තදබදය පහත හෙළමින් වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අවස්ථාවද උදා කරනු ලබයි.

2018 ලෝක ළමා දිනයේදී හඳුන්වාදෙන ලද "පාසැල් බැංකුකරණය සඳහා වන මුදල් තැන්පතු යන්ත්‍රය"

2018 ඔක්තෝබර් 01 වැනි දින ලෝක ළමා දිනට සමරමින්, බැංකුව මගින් සිය පුරම "පාසැල් බැංකුකරණය සඳහා වන මුදල් තැන්පතු යන්ත්‍රය" කොළඹ 10 ආනන්ද විද්‍යාලයේදී ස්ථාපනය කරන ලදී. අපගේ කාර්ය මණ්ඩලයේ අවම සහභාගිත්වයක් සහිතව පාසැල් සිසුන් වෙතින් මුදල් නෝට්ටු මෙන්ම කාසි ද භාර ගැනීමට හැකි වන පරිදි සකසනු ලැබ ඇති "පාසැල් බැංකුකරණය සඳහා වන මුදල් තැන්පතු යන්ත්‍රය" භාවිත කිරීමේදී කිසිදු තැන්පතු පත්‍රිකාවක් පිරවීම අවශ්‍ය නොවේ. මෙම අති නවීන යන්ත්‍රය ඇඟිලි සළකුණු හඳුනාගැනීම, අන්තර් ක්‍රියාකාරී ස්පර්ශීය තිරය, ආරක්ෂක කැමරා සහ නෝට්ටු හා කාසි ඇතුළු කිරීම සඳහා වෙන වෙනම ස්ථානයන්ගෙන් ද සමන්විත වේ.

තොරතුරු සුරක්ෂිතතා කළමනාකරණය සඳහා වන ISO 27001:2013 තත්ව සහතිකය

2018 දී බැංකුව මගින් සාර්ථකව තොරතුරු සුරක්ෂිතතා කළමනාකරණය සඳහා වන ISO 27001:2013 තත්ව සහතිකය හිමිකර ගනු ලැබුවේ, අදාළ සහතිකයෙන් පිළිම ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම රාජ්‍ය බැංකුව බවට පත් වෙමිනි. තොරතුරු සුරක්ෂිතතා කළමනාකරණය සඳහා වන ජාත්‍යන්තර සම්මතයන් සම්බන්ධ නවතම වෙළුම වන ISO/IEC 27001:2013 මගින් ගනුදෙනුකරුවන්ගේ දත්ත වල රහස්‍යභාවය, සුපිළිපත්බව සහ ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා ආධාර වන එලදායි පාලනයන් ක්‍රියාවේ යෙදවීම සඳහා ක්‍රමවේදී ප්‍රවේශයක් සහ ආකෘතික රාමුවක් සපයනු ලබයි. ISO/IEC 27001:2013 මගින් සවිබලගැන්වුණු බැංකුව ස්වකීය ව්‍යාපාර කටයුතු කාර්යක්ෂමව ඉදිරියට ගෙන යන අතරතුර නවෝත්පානය හා තාක්ෂණික දියුණුව එහි ප්‍රගතියාමී ක්‍රමෝපායෙහි සාධනීය අංගයක් බවට පත් කර ගෙන ඇත.

නව ආරක්ෂණ මෙහෙයුම් පද්ධතියක් සඳහා ආයෝජනය

ක්ෂේත්‍රයේ උසස් ක්‍රියාදාමයන් ඔස්සේ ගනුදෙනුකරුවන්ගේ රහස්‍යභාවය සුරැකීම කෙරෙහි වන බැංකුවේ හැකියාව ඉමහත් සේ සවිමත් කරන්නා වූ විශේෂිත ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානයක් සඳහා බැංකුව මගින් ආයෝජන සිදුකරන ලදී.

ජාතික යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙහි දායකත්වය

රාජ්‍ය අනුග්‍රහය සහිත මාර්ග සංවර්ධනය, විදුලි හා වාර්මාර්ග ව්‍යාපෘතීන් උදෙසා සැලකිය යුතු මුදලක් වැය කරන ලදී.

සමාජයේ පාර්ශවය



ග්‍රාමීය බැංකු පහසුකම් නොලද ප්‍රජාව අතර මූල්‍යමය අන්තර්ග්‍රහනය ප්‍රවර්ධනය කිරීම. සැපයුම්කාර සංවර්ධනය. දේශීය වශයෙන් සේවයේ යොදාගැනීම.

2018 සඳහා ප්‍රධාන විශේෂතා >>>

බැංකුවේ ආධිපත්‍යය සමස්ත දිවයිනම ආවරණය කරමින් ව්‍යාප්තව පවතින අතර, බැංකුව මගින් සිය ආධිපත්‍යය ස්වයං බැංකුකරණ ඒකක සහ කඩිනම් බැංකුකරණ මධ්‍යස්ථාන රැසක් ප්‍රධාන වශයෙන් උතුර, නැගෙනහිර සහ ඌව වැනි ආර්ථික වශයෙන් අවාසිදායක තත්වයට පත් වූ ප්‍රදේශයන්හි ස්ථානය කරනු ලැබ තිබීම විශේෂත්වයකි. බැංකුවේ ආධිපත්‍යය 49 ක් උතුරු පළාතේද, ආධිපත්‍යය 61 ක් නැගෙනහිර පළාතේද, ආධිපත්‍යය 49 ක් ඌව පළාතේද සිය මෙහෙයුම් සිදුකරයි. උතුරු, නැගෙනහිර සහ ඌව පළාත් වල පවතින ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සංඛ්‍යාව පිළිවෙලින් 45 ක්, 50 ක් සහ 50 කි. මුදල් තැන්පතු යන්ත්‍ර උතුරු පළාතේ 11 ක්ද, නැගෙනහිර පළාතේ 14ක්ද ඌව පළාතේ 13 ක් ද පවතී. උතුරු, නැගෙනහිර සහ ඌව පළාත් වල පවතින කියෝසක් සංඛ්‍යාව පිළිවෙලින් 10,11 සහ 13 ක් වේ. උතුරු පළාතේ කඩිනම් බැංකුකරණ මධ්‍යස්ථාන 10 ක්ද, නැගෙනහිර පළාතේ 9 ක්ද, ඌව පළාතේ 6 ක්ද වශයෙන් ක්‍රියාත්මක වේ.



සේවකයින්ගේ පවුල් වෙත වෛද්‍යමය පහසුකම් සේවකයින් වෙත ශරීර සුවතා සහ සේවා ජීවන සමතුලන වැඩසටහන්

ස්ථීර සේවකයින් වෙත ලබාදෙන ප්‍රතිලාභ වෛද්‍යමය ප්‍රතිලාභ, මානස පාරිභෝගිකය, පුද්ගල හදිසි අනතුරු රක්ෂණ සැලසුම, ආධාරිත හා අවලංගුතා ආවරණය සහ ප්‍රසූත නිවාඩු ආදියෙන් සමන්විත වේ.

බැංකුවේ ශරීර සුවතා වැඩසටහන් මගින් සේවකයින්ගේ ආතතිය මහරවමින් ඔවුන් වෙත මනා සේවා ජීවන සමතුලනයක් ලබාදීම අරමුණු කෙරේ. මේ සඳහා අංග සම්පූර්ණ ව්‍යායාම මධ්‍යස්ථානයක් පවතින අතර යෝග සහ වෙනත් ක්‍රියාකාරකම් බැංකුව මගින් සංවිධානය කෙරේ. ආතති කළමනාකරණ පුහුණුව ඔස්සේ මානසික සහනයද ලබාදෙන අතර වාර්ෂික ක්‍රීඩා උළෙල සහ සෞඛ්‍ය ආශ්‍රිත ක්‍රියාකාරකම් සඳහා සහභාගීවීමේ අවස්ථාවද සේවකයින් සතු වේ.



දරුවන්ගේ අධ්‍යාපන පහසුකම් කෙරෙහි සහයෝගය දැක්වීම සේවක අධ්‍යාපන කටයුතු කෙරෙහි සහයෝගය දැක්වීම දැනුම බෙදාහදා ගැනීමේ වැඩමුළු සේවක හා ප්‍රජා අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අධ්‍යාපනික ආයතනයන් සමග සහයෝගීතා

2018 සඳහා ප්‍රධාන විශේෂතා >>>

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පිළිබඳව සිසුන් සහ දෙමව්පියන් දැනුවත් කිරීම උදෙසා සුප්‍රසාද පුවත්පත සමග එක්ව සිසු උදාන 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව දේශන වැඩසටහන සංවිධානය කිරීම. ස්වකීය පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා සේවකයින් වෙත සහන පොලී අනුපාතික යටතේ අධ්‍යාපන ණය පිරිනැමීම

නිරසාර සංවර්ධන ඉලක්ක වෙත දායකත්වය



සේවා ස්ථානය තුළ කාන්තා සේවිකාවන් වෙත හිසි ස්ථානය ලබාදීම සෑම ආකාරයකම ප්‍රවණ්ඩත්වය සහ ලිංගික අතවර සම්පූර්ණයෙන්ම පිටුදැකීම. දුක්ගැන්වීම් යාන්ත්‍රණයන් ඇතුළුව, සේවා ස්ථානය තුළ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම සමාන අයිතීන් පවතින බවට තහවුරු කිරීම.

2018 සඳහා ප්‍රධාන විශේෂතා >>>

වසර ගණනාවක් තිස්සේ බැංකුවේ ස්ත්‍රී නියෝජනය වර්ධනය විය. 2017 දී විය 61.2% වශයෙන් ද 2018 දී 62.0% ක් වශයෙන්ද වාර්තා වූ අතර එමගින් බැංකුව තුළ ස්ත්‍රී නියෝජනයෙහි ප්‍රමුඛත්වය පිළිබිඹු වේ.

2017 සිට 2018 වන විට සංස්ථාපිත කළමනාකාරිත්වය තුළද ස්ත්‍රී නියෝජනය 3 සිට 6 දක්වා ඉහළ ගොස් තිබිණි.



සූර්ය බලශක්තිය කෙරෙහි ආයෝජන සිදුකිරීම සඳහා සේවකයින් දිරිමත් කිරීමට සහන පොලී යටතේ ණය ලබාදීම



ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම සමාන පාර්ශ්වික සියළුම සේවකයින් හට පුහුණුව සහ සේවාස්ථ වර්ධනය සඳහා සමාන අවස්ථා ග්‍රාමීය ප්‍රදේශයන්හි බැංකු පහසුකම් නොලද ප්‍රජාවන් අතර මූල්‍යමය අන්තර්ග්‍රහණය ප්‍රවර්ධනය දරුවන්ගේ අධ්‍යාපන පහසුකම් කෙරෙහි සහයෝගය කාන්තාවන් සවිබලගැන්වීම සඳහා සහයෝගය

2018 සඳහා ප්‍රධාන විශේෂතා >>>

2018 දී සේවා නියුක්තිය අනුව ස්ත්‍රී හා පුරුෂ පාර්ශවයන් අතර මූලික වැටුප් හා පාර්ශ්වික සම්බන්ධ අනුපාතිකය 1:1 විය. 2018 දී බැංකුව විසින් සේවක පුහුණු කටයුතු සඳහා රු. මිලියන 74 ක මුදලක් වැය කරන ලද අතර, පුහුණු පැය ගණන පැය 161,378 ක් විය. එක් සේවකයකුට පුහුණු පැය සාමාන්‍යය පැය 19.9 ක් විය. පසුගිය වසරේදී විදේශ පුහුණු වැඩසටහන් 18 ක් සඳහා සේවකයින් 41 ක් සහභාගී විය.

විවිධ කාණ්ඩයන් සඳහා සිදුකරන ලද පසුච්ඡරම් වැඩසටහන්/ව්‍යාපෘතීන්

කාන්තාවන්ගේ ආරක්ෂාව, පවුලේ පෝෂණය, මූල්‍යමය විනය, ආකල්ප හා පුද්ගල සංවර්ධනය ආශ්‍රිත දැනුවත් කිරීම් "වනිතා වාසනා" වැඩමුළු සංවිධානය බැංකුකරණය, මූල්‍යමය ගණකාධිකරණය, මූල්‍යමය කළමනාකරණය, අලෙවිකරණය, ව්‍යාපාරික ක්‍රමෝපාය සහ බදුකරණය පිළිබඳව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දැනුවත් කිරීම සඳහා ව්‍යවසායක ඉසුරු වැඩසටහන සංවිධානය



දේශීය වශයෙන් සේවයට බඳවා ගැනීම ග්‍රාමීය ප්‍රදේශයන්හි බැංකු පහසුකම් නොලද ප්‍රජාවන් අතර මූල්‍යමය අන්තර්ග්‍රහණය ප්‍රවර්ධනය. කාන්තාවන් සවිබලගැන්වීම සඳහා සහයෝගය.

බැංකු ව මගින් "වනිතා වාසනා" තැන්පතු යටතේ කාන්තාවන් සවිබලගැන්වීමේ ව්‍යාපෘතීන් දියත් කෙරේ. "පීපල්ස් සමාර්ථ ලේඛීස්" සහ "වනිතා වාසනා මහි ජ්ලෂනර්" යන ආයෝජන ක්‍රම දෙක ඔස්සේ බැංකුව මගින් සිය ජීවන රටාව වැඩිදියුණු කරගනු ලබන අතර ඉතරුම් වර්ධනය කරගැනීම සඳහා කාන්තාවන් දිරිගැන්වේ.



මෙහෙයුම් කටයුතු වලදී ළමා ශ්‍රමය, බලපෑම් සහගත ශ්‍රමය, නූතන ව්‍යවස්ථාපිත සහ මිනිස් ශ්‍රමික ජාවාරම් කිසිවිටකත් සිදු නොකිරීම ප්‍රතිතරගකාරීත්ව වර්ධනයේ ප්‍රදර්ශනය නොකිරීම
 අල්ලස හා දූෂණය මුළුමනින්ම පිටුදැකීම
 අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇතුළු මානව හිමිකම් කෙරෙහි සහයෝගය දැක්වීම
 අඛණ්ඩ හා සිදුකෙරෙමින් පවතින පාර්ශ්වකාර සහභාගීත්වය

2018 සඳහා ප්‍රධාන විශේෂතා >>>

බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බැංකුවේ අල්ලස් විරෝධී සහ දූෂණ විරෝධී ප්‍රතිපත්තිය අනුමත කරනු ලැබ ඇත මෙම ප්‍රතිපත්තිය මගින් බැංකුව වෙත සිය ව්‍යාපාරික කටයුතු අදාළ නීතිරීති හා රෙගුලාසි වලට අනුකූලව සදාචාර සම්පන්න හා යෝග්‍ය වූ ආකාරයකින් සිදුකිරීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශයන් සපයනු ලබයි.

කවර හෝ ගැටළුවක් සම්බන්ධයෙන් සිය ආසන්නතම අධීක්ෂක වෙත අදහස් පළ කරන මෙන් සේවකයින් දිරිගැන්වේ. කෙසේවුවද ඒ ආකාරයේ විසඳිය නොහැකි ගැටළු සම්බන්ධයෙන් සෙවකයින් හට දුක්ගැනවිලි සම්බන්ධ බැංකුවේ විධිමත් ක්‍රියාවලිය හමුවට යා හැකි වේ. පිළියම් යෙදීම් කමිටුව සම්බන්ධයෙන් අධිකාරීත්වය සහිත ප්‍ර.වි.නි/සාමාන්‍යාධිකාරීවරයා විසින් සංස්ථාපිත කළමනාකරණ සාමාජිකයින් ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් පත් කොට අදාළ කරුණු විමසා බැලීමෙන් අනතුරුව සේවක දුක්ගැනවිලි සඳහා පිළියම් යෙදීමට පියවර ගනු ලැබේ. දුක්ගැනවිලි කමිටුවේ සියළුම ක්‍රියාකාරකම් විනිවිදභාවයෙන් සහ ප්‍රතිකර්ම අපේක්ෂා කරනු ලබන සේවකයා කෙරෙහි හිසි ගෞරවයෙන් යුතුව සිදු කෙරේ.

පාරිසරික පාර්ශ්වය



ජාතියේ සේවා සන්නාමය සහ බැංකුකරණ සේවා සම්පාදක මෙන්ම ජාතිය වෙත ප්‍රධාන පෙලේ බැංකුකරුවකු වශයෙන්, හරිත ව්‍යාපාරික ව්‍යාපෘතීන් ඔස්සේ හරිත පාරිසරික සංකල්පය යටතේ සමාජය වෙත හරිත ලොවක් ගොඩනැංවීම සඳහා දායක වීම මහජන බැංකුවේ අපගේ වගකීමකි

දැනට “පීපල්ස් ග්‍රීන් පල්ස්” පාරිසරික තිරසාරීත්ව ව්‍යාපෘතිය යටතේ දරනු ලබන ප්‍රයත්නයන් මගින් 2020 වන විට බැංකුව “කාබන් කොන්ෂස් බෑන්ක්” හෙවත් කාබන් විමෝචනය අවම කරන ලද ආයතනයක් වශයෙන් ප්‍රකාශයට පත්වීමට අපේක්ෂිතය

මහජන බැංකුවේ සමස්ත මෙහෙයුම් ක්‍රියාවලිය ආශ්‍රිත මුළු දළ කාබන් විමෝචන බලපෑම 21, 631.22 tCO2e වේ. විෂය පථය 1, විෂය පථය 2 සහ විෂය පථය 3 මගින් පිළිවෙලින් මුළු විමෝචන බලපෑමෙන් 24.18% ,56.95% සහ 18.88% වශයෙන් දායකත්වය සපයනු ලැබ ඇත.

එසැණින් ණයක්

අපගේ සිල්ලර ණය ඇරඹී ක්‍රමය මගින්
ඔබගේ විවිධ වූ අවශ්‍යතාවයන් සඳහා
ණයක් ලබාගැනීමේදී වේගවත්ම සේවාව
සපයනු ලැබේ.





මූල්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරුන්ගේ වගකීම

බැංකුව මගින් විනි සියලු ගනුදෙනු සම්බන්ධයෙන් විධිමත්ව ගිණුම් පොත් පවත්වාගෙන යාම සහ අදාළ වර්ෂය තුළ බැංකුවේ ක්‍රියාකාරකම් වල ස්වභාවය සහ ලාභ/අලාභ පිළිබඳ සත්‍ය වූද සාධාරණ වූද අදහසක් ලබාගත හැකි ආකාරයෙන් මූල්‍ය ප්‍රකාශයන් පිළියෙල කෙරෙන බවට තහවුරු කිරීමේ වගකීම බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය සතු වේ.

ඒ අනුව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිරන්තරයෙන් පවත්වනු ලබන සමාලෝචන රැස්වීම් සහ විගණන කමිටුව ඔස්සේ මූල්‍ය වාර්තාකරණය සම්බන්ධ කළමනාකාරිත්වයෙහි වගකීම් අධීක්ෂණය කරනු ලබයි විගණන කමිටු වාර්තාව 71 පිටුවෙහි ඉදිරිපත් කොට ඇත.

අධ්‍යක්ෂ මණ්ඩලය මගින් ඵලදායක හා පරිපූර්ණ වූ අභ්‍යන්තර පාලන ක්‍රම ස්ථාපනය කරනු ලැබ ඇත. මෙය අභ්‍යන්තර පරීක්ෂාවන්, අභ්‍යන්තර විගණන සහ බැංකුකරණ ව්‍යාපාරය විධිමත්ව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සම්පූර්ණ මූල්‍යමය සහ සෞඛ්‍ය පාලන පද්ධතිය ක්‍රියාවේ යෙදවීම, බැංකුවේ වත්කම් සුරැකීම සහ වාර්තාවන්හි නිරවද්‍යභාවය හැකිතාක් දුරට ප්‍රායෝගිකව තහවුරු කිරීම යන ක්‍රියාකාරකම් වලින් සමන්විත වේ. 2018 වර්ෂය වෙනුවෙන් වන පිටු අංක 147 සිට 264 දක්වා ඉදිරිපත් කොට ඇති මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීමේදී තමන් සාධාරණ වූද විවක්ෂණශීලී වූද විනිශ්චයන් සහ ඇස්තමේන්තු මූලික කර ගනිමින් හිස ගිණුම්කරණ ප්‍රමිතීන් ඒකමිතික පදනමක් මත යොදා ගනු ලැබූ බවට අධ්‍යක්ෂ මණ්ඩලය විශ්වාසය පළ කරයි.

විවක්ෂණ අවශ්‍යතාවයන්, රෙගුලාසි, හිඟ රීති හා අභ්‍යන්තර පාලනයන් වලට අනුකූලව කටයුතු කරන ලද බවටත් ඕනෑම කරුණක පවතින අනනුකූලතාවය නිවැරදි කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවටත් අධ්‍යක්ෂ මණ්ඩලය තහවුරු කරයි.

මෙම වාර්තාවේ පිළියෙල කොට ඉදිරිපත් කොට ඇති 2018 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය වෙනුවෙන් බැංකුවේ මූල්‍ය ප්‍රකාශයන්, ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් සහ 1988 අංක 30 දරණ බැංකු පනත සහ ඊට අදාළ සංශෝධන සමග අනුකූල වේ. බාහිර විගණකවරයාගේ වාර්තාව අනුව මෙම මූල්‍ය ප්‍රකාශයන් මගින් විදිනට බැංකුවේ සහ සමූහයේ කටයුතු වල තත්වය සත්‍ය හා සාධාරණ ලෙස පිළිබිඹු කරයි.



රොහාන් පතිරගේ
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී / අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්

2019 මාර්තු මස 28 වැනි දින

මූල්‍ය ප්‍රකාශ පිළිබඳ විගණකාධිපතිගේ වාර්තාව



ජාතික විගණන කාර්යාලය தேசிய கணக்காய்வு அலுவலகம் NATIONAL AUDIT OFFICE



මගේ අංකය
எனது இல. } BAF/D/PB/2019/03
My No. }

මගේ අංකය
உமது இல. }
Your No. }

දිනය
திகதி } 24 March 2019
Date }

මහජන බැංකුවේ සහ එහි පාරිපාලිත සමාගම්හි 2018 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන සහ වෙනත් තේනික හා නියාමන අවශ්‍යතා පිළිබඳව 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 වන වගන්තිය ප්‍රකාරව විගණකාධිපති වාර්තාව.

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

මහජන බැංකුව හා ඒකාබද්ධ පරිපාලිත සමාගම්හි 2018 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ විදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් ප්‍රකාශනය, විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ විදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති වලින් සමන්විත 2018 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාව සමග සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (6) ව්‍යවස්ථාව ප්‍රකාරව මාගේ වාර්තාව යථා කාලයේදී පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබේ. මෙම විගණනය සඳහා ප්‍රසිද්ධ වෘත්තීයයෙහි යෙදී සිටින වරලත් ගණකාධිකාරී සමාගමක සහාය මා ලබාගන්නා ලදී.

බැංකුවේ සහ සමූහයේ 2018 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ විදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති වලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති වලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ කළමනාකරණයේ සහ පාලනය කරන පාර්ශ්වයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන හා ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති වලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍ය වන අත්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමූහයේ අඩුමට පවත්වා ගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය සමූහය ඈවර කිරීමට අදහස් කරන්නේ නම්, හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඩුමට පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමූහයේ අඩුමට පැවැත්මට අදාළ කරුණු අනාවරනය කිරීමද කළමනාකරණයේ වගකීමකි. බැංකුවේ හා සමූහයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශ්වයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරණ ජාතික විගණන පනතෙහි 16 (1) උප වගන්තිය ප්‍රකාරව, සමූහයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතික වීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදුකිරීමේදී විය සැමවිටම ප්‍රමාණාත්මක අව ප්‍රකාශනයන් අනාවරනය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තහනම් සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක අව ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි බලපෑමක් ඇති විය හැකි බවට අපේක්ෂා කෙරේ.

මා විසින් වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැක මුසු බවින් යුතුව ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදුකරන ලදී. තවද,

- ❖ වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශන වල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් හඳුනාගැනීමේදී හා තක්සේරු කිරීමේදී අවස්ථානෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීමෙන් වංචා හෝ වැරදි හේතුවෙන් ඇති වන්නා වූ අවදානම් මඟහරවා ගැනීමට, ප්‍රමාණවත් සහ සුදුසු විගණන සාක්ෂි ලබාගැනීම මාගේ මතයට පදනම් වේ. ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන අතර, දුස්සන්ධානය, ව්‍යාජ ලේඛණ සැකසීම, වේතනාන්විත මඟහැරීම හෝ අත්‍යන්තර පාලනයන් මඟහැරීම වංචාවක් ඇතිවීමට හේතු වේ.

මූල්‍ය ප්‍රකාශ පිළිබඳ විගණකාධිපතිගේ වාර්තාව



ජාතික විගණන කාර්යාලය
 தேசிய கணக்காய்வு அலுவலகம்
 NATIONAL AUDIT OFFICE

- ◆ අවස්ථානෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීම පිණිස සමූහයේ අත්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගන්නා ලද හමුත්, අත්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.
- ◆ භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්ති වල සහ ගිණුම්කරණ ඇස්තමේන්තු වල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් වල යෝග්‍යතාවය අගයන ලදී.
- ◆ සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමූහයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදාගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා හිඟමතය කරන්නේ නම්, මූල්‍ය ප්‍රකාශන වල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව් කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව් කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකර්ණය කළ යුතුය. කෙසේවුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- ◆ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශන වල ඉදිරිපත් කිරීම, ව්‍යුහය සහ අන්තර්ගතය ඇගයීමට ලක් කළ අතර, ඒ සඳහා පාදක වූ සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශන වල ඇතුළත් බව අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අත්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව පාලනය කරනු ලබන පාර්ශ්වයන් දැනුවත් කරන ලදී.

2. වෙනත් නෛතික හා නියාමන අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- ◆ 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 12 (අ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවයන් අනුව, විගණනය සඳහා අවශ්‍ය සියලු තොරතුරු සහ පැහැදිලි කිරීම් මා විසින් ලබාගන්නා ලද අතර, මාගේ පරීක්ෂණයෙන් පෙනීයන ආකාරයට හිසි මූල්‍ය වාර්තා බැංකුව පවත්වාගෙන ගොස් තිබුණි.
- ◆ 2018 අංක 19 දරණ විගණන පනතෙහි 6 (1) (අ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව, මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමග අනුරූප වේ.

- ◆ අංක 19 දරණ ජාතික විගණන පනතේ 6 (1) (අ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන වල ඇතුළත්ව ඇත.

අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග සහ ලබාගන්නා ලද සාක්ෂි මත ප්‍රමාණාත්මක කරුණු වලට සීමා කිරීම් තුළ, පහත සඳහන් ප්‍රකාශ කිරීමට තරම් කිසිවක් මාගේ අවධානයට ලක් නොවීය.

- ◆ 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 12 (අ) වගන්තියේ සඳහන් අවශ්‍යතාව අනුව, බැංකුවේ පාලක මණ්ඩලයේ යම් සාමාජිකයකුට බැංකුව සම්බන්ධ වූ යම් ගවේෂණයක් සම්බන්ධයෙන් සෘජුව හෝ අනතකාරයකින් සාමාන්‍ය ව්‍යාපාරික තත්ත්වයෙන් බැහැරව සම්බන්ධයක් ඇති බව.
- ◆ 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 12 (ඊ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව, යම් අදාළ ලිඛිත නීතියකට හෝ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධාන වලට අනුකූල නොවන ලෙස ක්‍රියා කර ඇති බව.
- ◆ 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 12 (උ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව, බැංකුවේ බලතල, කාර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූල නොවන ලෙස කටයුතු කර ඇති බව.
- ◆ 2018 අංක 19 දරණ විගණන පනතෙහි 12 (ඌ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව, බැංකුවේ සම්පත්, සකසුරුවීම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ අදාළ නීතිරීති වලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර නොමැති බව.

එච්. එම්. ගාමිණි විජේසිංහ විගණකාධිපති

ආදායම් ප්‍රකාශය

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා සටහන	බැංකුව			සමූහය			
	2018 රු.'000	2017 රු.'000	වෙනස %	2018 රු.'000	2017 රු.'000	වෙනස %	
දළ ආදායම	185,977,370	160,835,391	15.6	219,357,457	188,853,787	16.2	
පොළී ආදායම	171,134,700	149,184,471	14.7	200,310,780	173,820,509	15.2	
පොළී වියදම	(111,034,922)	(98,718,636)	12.5	(124,457,189)	(111,074,981)	12.0	
ශුද්ධ පොළී ආදායම	60,099,778	50,465,835	19.1	75,853,591	62,745,528	20.9	
ගාස්තු හා කොමිස් ආදායම්	6,956,292	5,132,907	35.5	7,813,893	5,769,244	35.4	
ගාස්තු හා කොමිස් වියදම්	(363,442)	(260,773)	39.4	(363,442)	(260,773)	39.4	
ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම්	6,592,850	4,872,134	35.3	7,450,451	5,508,471	35.3	
වෙළඳ කටයුතු වලින් ලද ශුද්ධ ලාභය/(අලාභය)	4,555,089	2,782,102	63.7	4,467,581	2,815,322	58.7	
වෙනත් මෙහෙයුම් ආදායම් (ශුද්ධ)	3,331,289	3,735,911	-10.8	6,765,203	6,448,712	4.9	
මුළු මෙහෙයුම් ආදායම	74,579,006	61,855,982	20.6	94,536,826	77,518,033	22.0	
සාහිකරණ අලාභයන්	(7,317,461)	(1,348,460)	442.7	(8,821,027)	(3,049,861)	189.2	
ශුද්ධ මෙහෙයුම් ආදායම	67,261,545	60,507,522	11.2	85,715,799	74,468,172	15.1	
සේවක මණ්ඩල වියදම්	(19,904,835)	(15,227,458)	30.7	(23,882,867)	(18,440,828)	29.5	
වෙනත් වියදම්	(15,404,948)	(13,094,394)	17.6	(21,230,488)	(18,768,628)	13.1	
මූල්‍ය සේවාවන් මත එකතු කළ අගය මත බද්ද (VAT) සහ ජාතිය ගොඩනැගීම් බද්ද (NBT) සහ ණය ආපසු ගෙවීමේ බද්ද (DRL) පෙර මෙහෙයුම් ලාභය	31,951,762	32,185,670	-0.7	40,602,444	37,258,716	9.0	
මූල්‍ය සේවාවන් මත එකතු කළ අගය මත බද්ද (VAT) සහ ජාතිය ගොඩනැගීම් බද්ද (NBT) සහ ණය ආපසු ගෙවීමේ බද්ද (DRL)	(7,545,272)	(6,272,565)	20.3	(9,440,846)	(7,390,285)	27.7	
බදු වලට පෙර ලාභය	24,406,490	25,913,105	-5.8	31,161,598	29,868,431	4.3	
ආදායම් බදු වියදම්	(7,311,567)	(7,663,329)	-4.6	(9,669,455)	(9,357,510)	3.3	
වසර සදහා ලාභය	17,094,923	18,249,776	-6.3	21,492,143	20,510,921	4.8	
ලාභය බෙදී යන ආකාරය : බැංකුවේ ස්කන්ධ හිමියන්	17,094,923	18,249,776	-6.3	19,977,862	19,295,734	3.5	
පාලනයට යටත් නොවන හිමිකම්	-	-	-	1,514,281	1,215,187	24.6	
	17,094,923	18,249,776	-6.3	21,492,143	20,510,921	4.8	
ලාභය මත කොටසකට අදාළ ඉපයුම්							
සාමාන්‍ය කොටසකට අදාළ මූලික ඉපයුම් (රු.)	16.1	17,095	18,250	-6.3	19,978	19,296	3.5
සාමාන්‍ය කොටසකට අදාළ තනුක ඉපයුම් (රු.)	16.2	70	75	-6.3	82	79	3.5

පිටු අංක 155 සිට 264 දක්වා ඇති සටහන් මෙම මූල්‍ය ප්‍රකාශ වල වැදගත් කොටසක් ලෙස සැළකේ.

විස්තීර්ණ ආදායම සම්බන්ධ ප්‍රකාශය

දෙසැම්බර් 31 දිනේ අවසන් වූ වර්ෂය සඳහා	බැංකුව		සමූහය	
	2018 රු. '000	2017 රු. '000	2018 රු. '000	2017 රු. '000
වසර සඳහා ලාභය	17,094,923	18,249,776	21,492,143	20,510,921
වෙනත් විස්තීර්ණ ආදායම්/(වියදම්)				
ආදායම් ප්‍රකාශය වෙත ප්‍රතිවර්ගීකරණය නොකෙරෙන වෙනත් විස්තීර්ණ ආදායම්				
වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව සිකන්ඩ් උපකරණ මත ශුද්ධ ලාභ/අලාභ	17,560	-	17,560	-
නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් මත ආයුගණක ලාභ සහ අලාභ	721,465	(3,222,626)	696,602	(3,246,834)
නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් මත විලම්බිත බදු බලපෑම	(202,010)	(41,067)	(195,646)	(35,060)
ඉඩම් හා ගොඩනැගිලි ප්‍රත්‍යාගණන ලාභය	-	6,568,522	50,000	7,749,055
ඉඩම් හා ගොඩනැගිලි ප්‍රත්‍යාගණනය මත විලම්බිත බදු බලපෑම	-	(3,366,405)	(10,000)	(3,732,372)
පෙර වසර වල ප්‍රත්‍යාගණන අතිරික්තය මත විලම්බිත බදු බලපෑම	-	-	(84,563)	-
	537,015	(61,576)	473,953	734,789
ආදායම් ප්‍රකාශය වෙත ප්‍රතිවර්ගීකරණය කෙරෙන වෙනත් විස්තීර්ණ ආදායම්				
විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම් යළි මිනුම්කරණය මත ශුද්ධ ලාභ/(අලාභ)	-	(177,930)	-	(175,331)
විකිණීම සඳහා පවතින ආයෝජන බැහැර කිරීම මත විකිණීම සඳහා පවතින සංචිතය ප්‍රතිවර්තනය	-	17,289	-	17,289
වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව සිකන්ඩ් උපකරණ මත ශුද්ධ ලාභ/අලාභ	(2,154)	-	(2,154)	-
ව්‍යුත්පන්න මූල්‍ය වත්කම් මත ලාභ සහ අලාභ	-	-	-	(15,715)
විදේශ මෙහෙයුම් සම්බන්ධ මූල්‍ය ප්‍රකාශ පරිවර්තනය මත ලාභ/(අලාභ)	-	-	372,005	-
	(2,154)	(160,641)	369,851	(173,757)
වසර සඳහා වෙනත් විස්තීර්ණ ආදායම්, බදු වලට පසු	534,861	(222,217)	843,804	561,032
වසර සඳහා මුළු විස්තීර්ණ ආදායම	17,629,784	18,027,559	22,335,947	21,071,953
බෙදී යන ආකාරය :				
බැංකුවේ සිකන්ඩ් හිමියන්	17,629,784	18,027,559	20,744,446	19,788,396
පාලනයට යටත් නොවන හිමිකම්	-	-	1,591,501	1,283,557
	17,629,784	18,027,559	22,335,947	21,071,953

පිටු අංක 155 සිට 264 දක්වා ඇති සටහන් මෙම මූල්‍ය ප්‍රකාශ වල වැදගත් කොටසක් ලෙස සැළකේ.

මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය

දෙසැම්බර් 31 දිනෙහි අවසන් වූ වර්ෂය සඳහා	සටහන	බැංකුව			සමූහය		
		2018 රු.'000	2017 රු.'000	වෙනස %	2018 රු.'000	2017 රු.'000	වෙනස %
වත්කම්							
	18	57,879,933	68,958,012	-16.1	58,835,090	69,675,003	-15.6
මුදල් හා මුදල් සමාන දෑ							
ශ්‍රී ලංකා මහ බැංකුව සමග පවතින ශේෂය	19	51,615,796	65,689,278	-21.4	51,615,796	65,689,278	-21.4
බැංකු වල ඇති තැන්පතු	20	4,350,726	13,458,639	-67.7	9,096,252	18,944,087	-52.0
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	21	1,163,384	334,230	248.1	1,163,384	334,230	248.1
වෙනත් මූල්‍ය වත්කම් - වෙළඳාම පිණිස දරා සිටින	22	-	53,042,557		-	53,354,989	
මූල්‍ය වත්කම් - ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව	23	54,052,435	-		54,300,238	-	
මූල්‍ය වත්කම් - කුමක්ෂය පිරිවැය අනුව							
ණය හා ලැබිය යුතු දෑ - බැංකු	24	32,167,421	86,097,515	-62.6	32,551,657	86,436,113	-62.3
ණය හා ලැබිය යුතු දෑ - වෙනත් ගනුදෙනුකරුවන්	25	1,265,667,467	1,012,642,714	25.0	1,415,927,536	1,143,766,774	23.8
කුමක්ෂය පිරිවැය අනුව මිනුම්ගත ණය උපකරණ	26	201,650,435	-		209,696,173	-	
මූල්‍ය ආයෝජන - කල් පිරීම තෙක් දරා සිටින	27	-	112,351,039		-	117,137,814	
මූල්‍ය වත්කම් - වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව							
වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව ස්කන්ධ උපකරණ	28	1,179,922	-		1,179,956	-	
වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව ණය උපකරණ	29	4,731,261	-		4,756,298	-	
මූල්‍ය ආයෝජන - විධිනීති සඳහා පවතින	30	-	3,415,344		-	4,483,905	
පරිපාලිතයන්හි ආයෝජන	31	1,027,542	1,325,766	-22.5	-	-	
කීර්තිනාමය සහ අස්පාශය වත්කම්	32	439,517	225,058	95.3	869,473	679,663	27.9
දේපළ, පිරිසහ හා උපකරණ	33	26,259,745	25,047,501	4.8	35,434,318	33,757,975	5.0
ආයෝජන දේපළ	34	1,264,752	1,222,299	3.5	175,795	177,501	-1.0
පෙර ගෙවුම් කල්බදු	35	461,043	483,886	-4.7	545,874	483,886	12.8
වෙනත් වත්කම්	36	30,791,610	22,805,270	35.0	32,392,393	24,157,374	34.1
මුළු වත්කම්		1,734,702,989	1,467,099,108	18.2	1,908,540,233	1,619,078,592	17.9
වගකීම්							
බැංකු වලට ගෙවිය යුතු	37	138,031,420	80,676,350	71.1	172,247,861	100,628,552	71.2
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	21	2,512,205	273,975	816.9	2,512,205	273,975	816.9
වෙනත් ගනුදෙනුකරුවන් වෙත ගෙවිය යුතු දෑ	38	1,422,961,240	1,244,002,768	14.4	1,495,326,489	1,305,625,750	14.5
වෙනත් ණය ගැනීම්	39	35,575,554	24,380,962	45.9	35,082,488	33,634,482	4.3
ප්‍රවර්තන බදු බැරකම්		4,004,218	4,064,907	-1.5	5,075,102	4,367,318	16.2
ශුද්ධ විමලබිත බදු බැරකම්	40	3,954,834	4,455,617	-11.2	7,347,484	7,277,032	1.0
වෙනත් බැරකම්	41	23,919,689	19,256,075	24.2	34,350,629	28,380,411	21.0
යටත් කරන ලද කාල ණය	42	12,533,904	12,531,728	0.0	33,084,526	32,447,923	2.0
මුළු වගකීම්		1,643,493,064	1,389,642,382	18.3	1,785,026,784	1,512,635,443	18.0
හිමිකම්							
ප්‍රකාශිත ප්‍රාග්ධනය/පවරන ලද ප්‍රාග්ධනය	43	12,201,998	12,201,998	-	12,201,998	12,201,998	-
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	44	6,669,490	5,814,744	14.7	6,669,490	5,814,744	14.7
වෙනත් සංචිත	45	26,008,948	25,117,785	3.5	28,027,230	26,913,806	4.1
රඳවාගත් ඉපැයුම්	46	46,329,489	34,322,199	35.0	66,494,499	52,191,314	27.4
කොටස් හිමිකරුවන්ගේ මුළු හිමිකම්		91,209,925	77,456,726	17.8	113,393,217	97,121,862	16.8
පාලනයට යටත් නොවන හිමිකම්		-	-		10,120,232	9,321,287	8.6
මුළු හිමිකම්		91,209,925	77,456,726	17.8	123,513,449	106,443,149	16.0
මුළු හිමිකම් හා වගකීම්		1,734,702,989	1,467,099,108	18.2	1,908,540,233	1,619,078,592	17.9
අසම්භාව්‍ය බැරකම් හා බැඳුම්	47	402,761,963	303,344,150	32.8	409,575,397	304,101,876	34.7

පිටු අංක 155 සිට 264 දක්වා ඇති සටහන් මෙම මූල්‍ය ප්‍රකාශ වල වැදගත් කොටසක් ලෙස සැළකේ.


මෙම මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ වගකීම් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පැවර ඇත. මෙම මූල්‍ය ප්‍රකාශ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද අතර ඔවුන් වෙනුවෙන් පහත අත්සන් යොදා ඇත.



අසාම් ඒ. අගමඩ්
මූල්‍ය ප්‍රධානී
කොළඹ
2019 මාර්තු 28



චන්. වසන්ත කුමාර්
ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී



නිශ්ශංක නානායක්කාර
සභාපති

ස්කන්ධ වෙනස්වීම් ප්‍රකාශය - බැංකුව

	ප්‍රකාශිත ප්‍රාග්ධනය/ පැවරූ ප්‍රාග්ධනය		ව්‍යවස්ථාපිත	
	සාමාන්‍ය කොටස් රු.'000	පැවරූ ප්‍රාග්ධනය රු.'000	සංචිත අරමුදල රු.'000	ප්‍රකාශාගණිත සංචිතය රු.'000
2017.01.01. දිනට ශේෂය	49,998	7,152,000	4,902,255	10,843,204
වසර සඳහා ලාභය	-	-	-	-
වෙනත් විස්තීර්ණ ආදායම්				
විකිණීම සඳහා පවතින ආයෝජන වල සාධාරණ අගයෙහි වෙනස්වීම්	-	-	-	-
විකිණීම සඳහා පවතින ආයෝජන බැහැර කිරීම හා විකිණීම සඳහා පවතින සංචිතයෙහි ප්‍රතිවර්තනය	-	-	-	-
ඉඩම් හා ගොඩනැගිලි වල ප්‍රත්‍යාගණිත අතිරික්තය	-	-	-	6,568,522
ප්‍රත්‍යාගණිත අතිරික්තය මත විලම්බිත බදු බලපෑම	-	-	-	(3,366,405)
ශුද්ධ නිශ්චිත ප්‍රතිලාභ මත වගකීම්	-	-	-	-
නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් මත විලම්බිත බදු බලපෑම	-	-	-	-
මුළු වෙනත් විස්තීර්ණ ආදායම/(වියදම)	-	-	-	3,202,117
මුළු විස්තීර්ණ ආදායම/(වියදම)	-	-	-	3,202,117
ස්කන්ධ තුළ සෘජුවම හඳුනාගත් ස්කන්ධ හිමියන් සමග ගනුදෙනු				
පැවරූ ප්‍රාග්ධනයෙහි ඉහළයාම	-	5,000,000	-	-
වසර තුළ සංචිත වෙත මාරු කිරීම	-	-	912,489	-
වසර තුළ රඳවාගත් ඉපයුම් වෙතින් මාරු කිරීම්	-	-	-	6,590
මහා භාණ්ඩාගාරය වෙත ගෙවිය යුතු විශේෂ බදු/ලාභාංශ	-	-	-	-
ස්කන්ධ හිමියන් සමග මුළු ගනුදෙනු	-	5,000,000	912,489	6,590
2017.12.31. දිනට ශේෂය	49,998	12,152,000	5,814,744	14,051,911
2018 ජනවාරි 01 දිනට ශ්‍රී.ල.හි.ප්‍ර.අ SLFRS 9 අනුගත කොට ගැනීමේ බලපෑම (සටහන 6.2)				
2018.01.01. දිනට ශ්‍රී.ල.හි.ප්‍ර.අ SLFRS 9 යටතේ යළි ප්‍රකාශිත ආරම්භක ශේෂය	49,998	12,152,000	5,814,744	14,051,911
වසර සඳහා ලාභය	-	-	-	-
වෙනත් විස්තීර්ණ ආදායම				
වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව ස්කන්ධ උපකරණ මත ලාභ/(අලාභ)	-	-	-	-
වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව ණය උපකරණ මත ලාභ/(අලාභ)	-	-	-	-
නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් මත ශුද්ධ ආයුගණන ලාභ/(අලාභ)	-	-	-	-
නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් මත ශුද්ධ ආයුගණන ලාභ/(අලාභ) වල විලම්බිත බදු බලපෑම	-	-	-	-
මුළු වෙනත් විස්තීර්ණ ආදායම/(වියදම)	-	-	-	-
මුළු විස්තීර්ණ ආදායම/(වියදම)	-	-	-	-
ස්කන්ධ තුළ සෘජුවම හඳුනාගත් ස්කන්ධ හිමියන් සමග ගනුදෙනු				
වසර තුළ සංචිත වෙත මාරු කිරීම (සටහන 44) සහ (සටහන 45.4)	-	-	854,746	-
මහා භාණ්ඩාගාරය වෙත ගෙවිය යුතු විශේෂ බදු/ලාභාංශ (සටහන 45.7)	-	-	-	-
ස්කන්ධ හිමියන් සමග මුළු ගනුදෙනු	-	-	854,746	-
2018.12.31. දිනට ශේෂය	49,998	12,152,000	6,669,490	14,051,911

සංචිත

වෙනත් සංචිත රු.'000	විධිනීම් සඳහා පවතින සංචිත රු.'000		FVOCI සංචිතයෙහි පවතින මූල්‍ය වත්කම් රු.'000	රඳවාගත් ඉපයුම් රු.'000	මුළු ප්‍රමාණය රු.'000
10,078,873	273,778	-	-	26,348,748	59,648,856
-	-	-	-	18,249,777	18,249,777
-	(177,930)	-	-	-	(177,930)
-	17,289	-	-	-	17,289
-	-	-	-	-	6,568,522
-	-	-	-	-	(3,366,405)
-	-	-	-	(3,222,626)	(3,222,626)
-	-	-	-	(41,067)	(41,067)
-	(160,641)	-	-	(3,263,693)	(222,217)
-	(160,641)	-	-	14,986,084	18,027,560
-	-	-	-	-	5,000,000
873,864	-	-	-	(1,786,353)	-
-	-	-	-	(6,590)	-
-	-	-	-	(5,219,690)	(5,219,690)
873,864	-	-	-	(7,012,633)	(219,690)
10,952,737	113,137	-	-	34,322,199	77,456,726
-	(113,137)	115,030	-	(458,787)	(456,894)
10,952,737	-	115,030	-	33,863,412	76,999,832
-	-	-	-	17,094,923	17,094,923
-	-	-	-	-	-
-	-	17,560	-	-	17,560
-	-	(2,154)	-	-	(2,154)
-	-	-	-	721,465	721,465
-	-	-	-	(202,010)	(202,010)
-	-	15,406	-	519,455	534,861
-	-	15,406	-	17,614,378	17,629,784
873,864	-	-	-	(1,728,611)	-
-	-	-	-	(3,419,690)	(3,419,690)
873,864	-	-	-	(5,148,301)	(3,419,690)
11,826,601	-	130,436	-	46,329,489	91,209,925

ස්කන්ධ වෙනස්වීම් ප්‍රකාශය - සමූහය

	ප්‍රකාශිත ප්‍රාග්ධනය/ පැවරූ ප්‍රාග්ධනය		ව්‍යවස්ථාපිත සංචිත අරමුදල රු.'000	ප්‍රකාශන සංචිතය රු.'000
	සාමාන්‍ය කොටස් රු.'000	පැවරූ ප්‍රාග්ධනය රු.'000		
2017. 01. 01. දිනට ශේෂය	49,998	7,152,000	4,902,255	11,883,155
වසර සඳහා ලාභය	-	-	-	-
වෙනත් විස්තීර්ණ ආදායම්				
විකිණීම සඳහා පවතින ආයෝජන වල සාධාරණ අගයෙහි වෙනස්වීම්	-	-	-	-
විකිණීම සඳහා පවතින ආයෝජන බැරකර කිරීම හා විකිණීම සඳහා පවතින සංචිතයෙහි ප්‍රතිවර්තනය	-	-	-	-
ශුද්ධ නිශ්චිත ප්‍රතිලාභ මත වගකීම්	-	-	-	-
ඉඩම් හා ගොඩනැගිලි වල ප්‍රත්‍යාගමන අතිරික්තය	-	-	-	7,582,372
ප්‍රත්‍යාගමන අතිරික්තය මත විලම්බිත බදු බලපෑම	-	-	-	(3,640,880)
ව්‍යුත්පන්න මූල්‍ය වත්කම් මත ලාභ සහ අලාභ	-	-	-	-
නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් මත විලම්බිත බදු බලපෑම	-	-	-	-
මුළු වෙනත් විස්තීර්ණ ආදායම/(වියදම)	-	-	-	3,941,492
මුළු විස්තීර්ණ ආදායම/(වියදම)	-	-	-	3,941,492
ස්කන්ධ තුළ සෘජුවම හඳුනාගත් ස්කන්ධ හිමියන් සමග ගනුදෙනු				
පැවරූ ප්‍රාග්ධනයෙහි ඉහළයාම	-	5,000,000	-	-
වසර තුළ සංචිත වෙත මාරු කිරීම	-	-	912,489	-
වසර තුළ රඳවාගත් ඉපැයුම් වෙතින් මාරු කිරීම්	-	-	-	6,590
මහා භාණ්ඩාගාරය වෙත ගෙවිය යුතු විශේෂ බදු/ලාභාංශ	-	-	-	-
ආශ්‍රිත දැරීමෙහි වෙනස්වීම්	-	-	-	-
ලාභාංශ ගෙවීම්	-	-	-	-
ස්කන්ධ හිමියන් සමග මුළු ගනුදෙනු	-	5,000,000	912,489	6,590
2017.12.31. දිනට ශේෂය	49,998	12,152,000	5,814,744	15,831,237
2018 ජනවාරි 01 දිනට ශ්‍රී.ල.ගි.ප්‍ර.අ SLFRS 9 අනුගත කොට ගැනීමේ බලපෑම (සටහන 6.5)				
2018.01.01. දිනට ශ්‍රී.ල.ගි.ප්‍ර.අ SLFRS 9 යටතේ යළි ප්‍රකාශිත ආරම්භක ශේෂය	49,998	12,152,000	5,814,744	15,831,237
වසර සඳහා ලාභය	-	-	-	-
වෙනත් විස්තීර්ණ ආදායම				
වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව ස්කන්ධ උපකරණ මත ලාභ/(අලාභ)	-	-	-	-
වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව ණය උපකරණ මත ලාභ/(අලාභ)	-	-	-	-
විදේශ මෙහෙයුම් වල මූල්‍ය ප්‍රකාශ පරිවර්තනය මත ශුද්ධ ලාභ/(අලාභ)	-	-	-	-
නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් මත ශුද්ධ ආයුගණන ලාභ/(අලාභ)	-	-	-	-
නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් මත ශුද්ධ ආයුගණන ලාභ/(අලාභ) වල විලම්බිත බදු බලපෑම	-	-	-	-
ඉඩම් හා ගොඩනැගිලි වල ප්‍රත්‍යාගමන අතිරික්තය	-	-	-	37,500
ප්‍රත්‍යාගමන අතිරික්තය මත විලම්බිත බදු බලපෑම	-	-	-	(7,500)
පෙර වසර වල ප්‍රත්‍යාගමන අතිරික්තය මත විලම්බිත බදු බලපෑම	-	-	-	(63,422)
මුළු වෙනත් විස්තීර්ණ ආදායම/(වියදම)	-	-	-	(33,422)
මුළු විස්තීර්ණ ආදායම/(වියදම)	-	-	-	(33,422)
ස්කන්ධ තුළ සෘජුවම හඳුනාගත් ස්කන්ධ හිමියන් සමග ගනුදෙනු				
වසර තුළ සංචිත වෙත මාරු කිරීම (සටහන 44) සහ (සටහන 45.4)	-	-	854,746	-
මහා භාණ්ඩාගාරය වෙත ගෙවිය යුතු විශේෂ බදු/ලාභාංශ (සටහන 45.7)	-	-	-	-
ලාභාංශ ගෙවීම්	-	-	-	-
ස්කන්ධ හිමියන් සමග මුළු ගනුදෙනු	-	-	854,746	-
2018.12.31. දිනට ශේෂය	49,998	12,152,000	6,669,490	15,797,815

වෙනත් සංචිත රු.'000	සංචිත විකිණීම සඳහා පවතින සංචිත රු.'000		FVOCI සංචිතයෙහි පවතින මූල්‍ය වත්කම් රු.'000	මුදල් ප්‍රවාහ ඉදිරි රැකුම් සංචිත රු.'000	රඳවාගත් ඉපැයුම් රු.'000	මුළු ප්‍රමාණය රු.'000	පාලනයට යටත් නොවන නිමිකම් රු.'000	මුළු ස්කන්ධ ප්‍රමාණය රු.'000
	වෙනත් සංචිත රු.'000	විකිණීම සඳහා පවතින සංචිත රු.'000	FVOCI සංචිතයෙහි පවතින මූල්‍ය වත්කම් රු.'000	මුදල් ප්‍රවාහ ඉදිරි රැකුම් සංචිත රු.'000	රඳවාගත් ඉපැයුම් රු.'000	මුළු ප්‍රමාණය රු.'000	පාලනයට යටත් නොවන නිමිකම් රු.'000	මුළු ස්කන්ධ ප්‍රමාණය රු.'000
10,078,873	296,180	-	-	11,787	43,185,534	77,559,782	7,631,326	85,191,108
-	-	-	-	-	19,295,734	19,295,734	1,215,187	20,510,921
-	(177,011)	-	-	-	-	(177,011)	1,680	(175,331)
-	17,289	-	-	-	-	17,289	-	17,289
-	-	-	-	-	(3,240,752)	(3,240,752)	(6,082)	(3,246,834)
-	-	-	-	-	-	7,582,372	166,683	7,749,055
-	-	-	-	-	-	(3,640,880)	(91,492)	(3,732,372)
-	-	-	-	(11,787)	-	(11,787)	(3,928)	(15,715)
-	-	-	-	-	(36,570)	(36,570)	1,510	(35,060)
-	(159,722)	-	-	(11,787)	(3,277,322)	492,661	68,371	561,032
-	(159,722)	-	-	(11,787)	16,018,412	19,788,395	1,283,558	21,071,953
-	-	-	-	-	-	5,000,000	-	5,000,000
873,864	-	-	-	-	(1,786,353)	-	-	-
-	-	-	-	-	(6,590)	-	-	-
-	-	-	-	-	(5,219,690)	(5,219,690)	-	(5,219,690)
(6,626)	-	-	-	-	-	(6,626)	987,624	980,998
-	-	-	-	-	-	-	(581,222)	(581,222)
867,238	-	-	-	-	(7,012,633)	(226,316)	406,403	180,086
10,946,111	136,458	-	-	-	52,191,314	97,121,862	9,321,287	106,443,149
-	(136,458)	115,030	-	-	(1,031,973)	(1,053,401)	(198,836)	(1,252,237)
10,946,111	-	115,030	-	-	51,159,341	96,068,461	9,122,451	105,190,912
-	-	-	-	-	19,977,862	19,977,862	1,514,281	21,492,143
-	-	17,560	-	-	-	17,560	-	17,560
-	-	(2,154)	-	-	-	(2,154)	-	(2,154)
279,004	-	-	-	-	-	279,004	93,001	372,005
-	-	-	-	-	702,840	702,840	(6,238)	696,602
-	-	-	-	-	(197,243)	(197,243)	1,597	(195,646)
-	-	-	-	-	-	37,500	12,500	50,000
-	-	-	-	-	-	(7,500)	(2,500)	(10,000)
-	-	-	-	-	-	(63,422)	(21,141)	(84,563)
279,004	-	15,406	-	-	505,597	766,585	77,219	843,804
279,004	-	15,406	-	-	20,483,459	20,744,447	1,591,500	22,335,947
-	-	-	-	-	-	-	-	-
873,864	-	-	-	-	(1,728,611)	-	-	-
-	-	-	-	-	(3,419,690)	(3,419,690)	-	(3,419,690)
-	-	-	-	-	-	-	(593,719)	(593,719)
873,864	-	-	-	-	(5,148,301)	(3,419,690)	(593,719)	(4,013,409)
12,098,979	-	130,436	-	-	66,494,499	113,393,217	10,120,232	123,513,449

මුදල් ප්‍රවාහ ප්‍රකාශය

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා	සටහන්	බැංකුව		සමූහය	
		2018 රු. '000	2017 රු. '000	2018 රු. '000	2017 රු. '000
මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ලද මුදල් ප්‍රවාහයන්					
බදු පෙර ලාභය		24,406,490	25,913,105	31,161,598	29,868,431
ගැළපීම් :					
බදු පෙර ලාභ වල ඇතුළත් මුදල් නොවන අයිතමයන්	52	11,033,110	4,044,519	12,855,135	6,004,394
මෙහෙයුම් වත්කම් වල වෙනස්වීම්	53	(193,146,843)	(137,084,970)	(213,458,425)	(147,647,369)
මෙහෙයුම් බැරකම් වල වෙනස්වීම්	54	249,321,384	136,623,690	266,028,450	146,347,373
පරිපාලන හා වෙනත් ව්‍යාපාර වෙතින් ලද ලාභාංශ ආදායම		(1,653,163)	(1,643,111)	(210,112)	(305,136)
යටත් කරන ලද ණය මත පොලී විශදම		1,612,592	1,612,500	3,960,814	4,209,131
නිශ්චිත ප්‍රතිලාභ සැලසුම්/පාරිභෝගික වෙනුවෙන් දායක මුදල් ගෙවීම		1,629,163	1,169,904	1,751,198	1,254,748
ගෙවන ලද බදු		(8,075,049)	(5,046,022)	(9,096,865)	(6,735,303)
මෙහෙයුම් ක්‍රියාකාරකම් තුළින් ජනනය කරන ලද ශුද්ධ මුදල්		85,127,684	25,589,615	92,991,793	32,996,268
ආයෝජන ක්‍රියාකාරකම් වලින් ලද මුදල් ප්‍රවාහයන්					
ආයෝජන දේපළ මිලදී ගැනීම		(44,160)	(1,040,000)	-	4,798
දේපළ පිරිසහ සහ උපකරණ මිලදී ගැනීම		(2,863,760)	(2,805,073)	(3,505,913)	(3,328,075)
දේපළ පිරිසහ සහ උපකරණ විකිණීමෙන් ලද මුදල්		74,206	27,306	78,220	46,041
මූල්‍ය ආයෝජන මිලදී ගැනීම		(89,673,318)	(16,475,317)	(92,932,281)	(16,364,145)
අස්පාශ්‍ය වත්කම් ශුද්ධ මිලදී ගැනීම		(321,788)	(158,080)	(344,224)	(191,723)
පරිපාලන සහ වෙනත් ව්‍යාපාර වල ආයෝජන තුළින් ලද ලාභාංශ		1,653,163	1,643,111	210,112	305,136
පරිපාලන සමාගම අත්පත් කරගැනීම සම්බන්ධ මුදල් හා මුදල් සමාන දෑ		-	-	-	(1,114,082)
ආයෝජන ක්‍රියාකාරකම් (තුළ භාවිත කළ) වෙතින් ලද ශුද්ධ මුදල්		(91,175,657)	(18,808,053)	(96,494,086)	(20,642,050)
මූල්‍යකරණ ක්‍රියාකාරකම් වෙතින් මුදල් ප්‍රවාහ					
පැවරූ ප්‍රාග්ධනයෙහි ඉහළයාම		-	5,000,000	-	5,000,000
යටත් කරන ලද ණය මගින් ලද මුදල්		-	-	6,000,000	-
යටත් කරන ලද ණය ආපසු ගෙවීම		-	-	(5,213,713)	(3,785,560)
යටත් කරන ලද ණය මත පොලී ගෙවීම්		(1,610,416)	(1,612,500)	(4,110,498)	(4,501,445)
පාලනාධිකාරීන්ගේ නොවන නිමිකම් වෙත ලාභාංශ ගෙවීම්		-	-	(593,719)	(581,222)
වෙනත් ස්කන්ධ හිමියන් වෙත ගෙවන ලද ලාභාංශ/බදු		(3,419,690)	(5,219,690)	(3,419,690)	(5,219,690)
මූල්‍යකරණ ක්‍රියාකාරකම් (තුළ භාවිත කළ) වෙතින් ලද ශුද්ධ මුදල්		(5,030,106)	(1,832,190)	(7,337,620)	(9,087,917)
මුදල් හා මුදල් සමාන දෑ වල ශුද්ධ වැඩිවීම/(අඩුවීම)		(11,078,079)	4,949,373	(10,839,913)	3,266,301
වර්ෂය ආරම්භයේදී මුදල් හා මුදල් සමාන දෑ		68,958,012	64,008,639	69,675,003	66,408,702
වර්ෂය අවසානයේදී මුදල් හා මුදල් සමාන දෑ		57,879,933	68,958,012	58,835,090	69,675,003

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

1. වාර්තාකරණ ඒකකය

GRI 102-5

1.1 ආයතනික තොරතුරු

මහජන බැංකුව ("බැංකුව") යනු 1961 අංක 29 දරණ බැංකු පනත යටතේ 1961 ජූලි මස 01 වැනි දින පිහිටුවන ලද ශ්‍රී ලංකාවේ මූලස්ථානය කොටගත් රජය සතු බැංකුවකි. බැංකුවේ ලියාපදිංචි කාර්යාලය කොළඹ 02, ශ්‍රීමත් චිත්තම්පලම් ඒ ගාඨිනර් මාවතේ, නො 75 දරණ ස්ථානයේ පිහිටා ඇත. 2018 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශ බැංකුවේ හා එහි පරිපාලිතයන්හි (පොදුවේ "සමූහය" ලෙස හැඳින්වෙන) මූල්‍ය තොරතුරු සහ ස්කන්ධ හිමිකම් තොරතුරු වලින් සමන්විත වේ.

මහජන බැංකුව යනු සමූහයේ මව් සමාගමයි.

1.2 ප්‍රධාන ක්‍රියාකාරකම්

බැංකුව

බැංකුවේ කටයුතු තැන්පතු භාරගැනීම, ණය පහසුකම් ලබාදීම, පුද්ගලික බැංකුකරණය, සංවර්ධන බැංකුකරණය, උකස් ගැනීම, ජාත්‍යන්තර වෙළඳාම, රජයේ සුරැකුම්පත් සම්බන්ධ ගනුදෙනු, ණය කාඩ්පත් මෙහෙයුම්, ආයෝජන බැංකුකරණය සහ විදේශ විනිමය බැංකුකරණය වෙනුවෙන් අත් වෙරළ බැංකුකරණ ඒකකය යනාදියෙන් සමන්විත වේ.

පරිපාලිත සමාගම්

පරිපාලිත සමාගම්හි ප්‍රධාන ක්‍රියාකාරකම් පහත පරිදි වේ.

සමාගමේ නම	ප්‍රධාන ක්‍රියාකාරකම්
පීපල්ස් ලිසිං ඇන්ඩ් ගයිනෑන්ස් පීවල්සී	මූල්‍ය කල්බදු සේවා, කුලී පිට ගැනුම් වත්කම් මූල්‍ය ණය, කාලීන ණය, ඉස්ලාමීය මූල්‍ය කටයුතු , ආන්ත්‍රික වෙළඳාම, කොටස් වෙළඳාම, ණය සාධන පත්‍ර හිකුත් කිරීම, මූල්‍යමය අන්තර් සාධනය (ගැක්ටරින්), රන් ණය ලබාදීම සහ මහජන තැන්පතු ඒකකය කිරීම
සීමාසහිත පීපල්ස් ට්‍රැවල්ස් (පුද්ගලික) සමාගම	සංචාර සංවිධානය කිරීම සහ ගුවන් ටිකට්ටු වෙන් කරදීම (සංචාරක නියෝජිත)
පීපල්ස් මර්චන්ට් ගයිනෑන්ස් පීවල්සී	කල්බදු, කුලීපිට ගැනුම්, මූල්‍ය වෙළඳාම, හිඟවල දේපළ, කෙටි කාලීන ආයෝජන සහ ආයතනික මූල්‍ය සේවාවන් ලබාදීම

උප පරිපාලිත සමාගම්

උප පරිපාලිත සමාගම්හි ප්‍රධාන ක්‍රියාකාරකම් පහත පරිදි වේ.

සමාගමේ නම	ප්‍රධාන ක්‍රියාකාරකම්
පීපල්ස් ලිසිං ට්‍රේඩ් මැනේජ්මන්ට් සමාගම	රටවාහන කළමනාකරණ පද්ධතිය පවත්වා ගෙන යාම රටවාහන තක්සේරු කිරීම රටවාහන විකිණීම රක්ෂණ තක්සේරුකරණය සහ සේවා ස්ථානගත මෙහෙයුම්
සීමාසහිත පීපල්ස් ලිසිං ප්‍රොපර්ටි ඩිවෙලොප්මන්ට් සමාගම	මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතීන් පවත්වාගෙන යාම සහ දේපළ සංවර්ධන ක්‍රියාකාරකම්
පීපල්ස් ඉන්ෂුරන්ස් පීවල්සී	සාමාන්‍ය රක්ෂණ කටයුතු

සමාගමේ නම	ප්‍රධාන ක්‍රියාකාරකම්
සීමාසහිත පීපල්ස් මයික්‍රො ගයිනෑන්ස් සමාගම (පසුව නාමය පීපල්ස් මයික්‍රො කොමර්ස් සමාගම වශයෙන් වෙනස් විය)	අඩු ආදායම්ලාභීන් සහ ක්ෂුද්‍ර ව්‍යවසායන් වෙත බැංකු නොවන මූල්‍ය සේවාවන් සැපයීම.
සීමාසහිත පීපල්ස් ලිසිං හැව්ලොක් ප්‍රොපර්ටිස් සමාගම	කාර්යාල සංකීර්ණයක් ඉදිකිරීම හා පවත්වාගෙන යාම.
සීමාසහිත ලංකන් විලායන්ස් ගයිනෑන්ස් සමාගම	හිඟවල හා වංචල දේපළ සඳහා කල්බදු සැපයීම සහ ණය සැපයීම

2. සකස් කිරීමේ පදනම

2.1 අනුකූලතා ප්‍රකාශය

ආදායම් ප්‍රකාශය විස්තීර්ණ ආදායම් ප්‍රකාශය මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ස්කන්ධ වෙන්කිරීමේ ප්‍රකාශය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශයෙන් සමන්විත සමූහයේ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශයන් සහ බැංකුවේ වෙන් වෙන් වූ මූල්‍ය ප්‍රකාශයන් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් හිකුත් කරන ලද ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට (LKAS සහ SLFRS) අනුකූලව සකස් කොට ඇත.

2.2 මූල්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම

1961 අංක 29 දරණ මහජන බැංකු පනතේ අවශ්‍යතාවයන්ට ද 1988 අංක 30 දරණ බැංකු පනතේ සහ එහි සංශෝධනයන්හි අවශ්‍යතාවයන්ට ද ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට ද (LKAS සහ SLFRS) අනුකූලව මූල්‍ය ප්‍රකාශ සකස් කිරීමේ සහ ඉදිරිපත් කිරීමේ වගකීම අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පැවරී ඇත.

2.3 මූල්‍ය ප්‍රකාශ අනුමත කිරීම

2018 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශ හිකුත් කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2019 මාර්තු 28 වැනි දින අනුමැතිය ලබාදෙන ලදී.

2.4 මිනුම්කරණ පදනම

මූල්‍ය ප්‍රකාශ වේගිකාසික පදනම යොදා ගනිමින් සකස් කොට ඇති අතර පහත සඳහන් කරුණු හැර මූල්‍ය ප්‍රකාශ කෙරෙහි බලපාන උද්ධමන සාධක වෙනුවෙන් ගැලපීම් කිසිවකින් තොරව එය ඒකාකාර ලෙස ආදේශ කර ගනු ලැබ ඇත.

- ❖ ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ සාධාරණ අගයට මිනුම්කරණය කෙරේ.
- ❖ වෙනත් විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම් සාධාරණ අගයට මිනුම්කරණය කෙරේ.
- ❖ ලාභය හෝ අලාභය ඔස්සේ සාධාරණ අගයක් ගන්නා මූල්‍ය උපකරණ සාධාරණ අගයට මිනුම්කරණය කෙරේ.
- ❖ විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම් සාධාරණ අගයට මිනුම්කරණය කෙරේ.
- ❖ වෙනත් විස්තීර්ණ ආදායම් ඔස්සේ සාධාරණ අගයක් ගන්නා ස්කන්ධ උපකරණ සාධාරණ අගයට මිනුම්කරණය කෙරේ.
- ❖ වෙනත් විස්තීර්ණ ආදායම් ඔස්සේ සාධාරණ අගයක් ගන්නා ණය උපකරණ සාධාරණ අගයට මිනුම්කරණය කෙරේ.
- ❖ හිඟවන ප්‍රතිලාභ බැඳීම් වෙනුවෙන් වන බැරකම ආයුගණක පදනමින් අගය කොට සැලසුම් වත්කම් වල ශුද්ධ වකතුව අඩු කොට හිඟවන ප්‍රතිලාභ බැඳීමේ ප්‍රවර්තන අගයට හඳුනාගැනේ.
- ❖ ඉඩම් හා ගොඩනැගිලි අත්පත් කරගනු ලබන අවස්ථාවේ පිරිවැයට මිනුම් කොට පසුකාලීනව සමුච්චිත ක්ෂය සහ කවර හෝ හානිකරණ අලාභ අඩු කොට ප්‍රත්‍යගණිත අගයට මිනුම්කරණය කෙරේ.

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

2.5 ව්‍යවහාරික හා ඉදිරිපත් කෙරෙන මුදල් ඒකකය

ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශ බැංකුවේ ව්‍යවහාරික මුදල් ඒකකය වන ශ්‍රී ලංකා රුපියල් වලින් ඉදිරිපත් කොට ඇත. ශ්‍රී ලංකා රුපියල් වලින් ඉදිරිපත් කරනු ලබන ඇති මූල්‍ය තොරතුරු වෙනත් ආකාරයකින් දක්වා ඇත්නම් හැර ආසන්නම දහසට වටයනු ලැබ ඇත.

2.6 ප්‍රමාණාත්මකභාවය සහ සමාහරණය

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති (LKAS 1 – මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම) අනුව සමාන අයිතම වල වීක් වීක් ප්‍රමාණාත්මක වර්ගය මූල්‍ය ප්‍රකාශ වල වෙත වෙනම ඉදිරිපත් කොට ඇත. අසමාන ස්වභාවයෙන් හෝ කෘතියෙන් යුතු අයිතම ඒවා ප්‍රමාණාත්මක නොවන්නේ නම් හැර, වෙන් වෙන්ව ඉදිරිපත් කොට ඇත.

2.7 මුදල් ප්‍රකාශය

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 07 හි සඳහන් 'වකු ක්‍රමය' උපයෝගී කර ගනිමින් මුදල් ප්‍රවාහ ප්‍රකාශය පිළියෙල කොට ඇත. මුදල් හා මුදල් සමාන දෑ කෙටි කාලීන අධිද්‍රවශීලක වත්කම් වලින් යුක්ත වන අතර ඒවායේ අගය වෙනස්වීම ඉතා අඩුය. අතරින් මුදල් හා බැංකු ශේෂ හා අන්තර් බැංකු ඒකිකණ ණය වෙළඳපළ තැන්පතු මගින් මෙම මුදල් හි මුදල් හා සමාන දෑ සමන්විත වේ.

2.8 සංසන්දනාත්මක තොරතුරු

ප්‍රවර්ධන ගිණුම් වර්ෂය හා අනුගත වන පරිදි හා වඩා උසස් තොරතුරු ලබාදීමේ අරමුණින් සංසන්දනාත්මක තොරතුරු ගැලපුම් කොට ඇත. 2017 වර්ෂය සඳහා වූ සංසන්දනාත්මක තොරතුරු SLFRS 09 ප්‍රමිතය ගැලපීමත් සමඟ ප්‍රතිගැලපුම් සිදුකොට නොමැති අතර 2017 වර්ෂය සඳහා වම තොරතුරු වාර්තා කොට ඇත්තේ ගිණුම්කරණ ප්‍රමිත අංක 39ට අනුකූලවය. එබැවින් වම තොරතුරු 2018 වර්ෂයේ තොරතුරු සමඟ සංසන්දනය කළ නොහැක.

3. සැළකිය යුතු ගිණුම්කරණ විනිශ්චයන්, ඇස්තමේන්තු සහ උපකල්පන

බැංකුවේ ගිණුම්කරණ ප්‍රතිපත්ති ආදේශ කිරීමේ ක්‍රියාවලියේදී මූල්‍ය ප්‍රකාශ තුළ හඳුනාගනු ලැබ ඇති අගයයන් නිශ්චය කිරීම සඳහා කළමනාකාරිත්වය විනිශ්චයන්, ඇස්තමේන්තු සහ උපකල්පන යොදා ගෙන ඇත. සැබෑ ප්‍රතිඵල මෙම ඇස්තමේන්තු වලින් වෙනස්වීමේ හැකියාව පවතී.

ඇස්තමේන්තු හා ඒවාට පාදක වූ පාදක වූ උපකල්පන තීරණයකරයෙන් සමාලෝචනයට ලක් කෙරේ. ගිණුම්කරණ ඇස්තමේන්තු වලට අදාළ ප්‍රතිශෝධන ඇස්තමේන්තු ප්‍රතිශෝධන කාලසීමාව තුළදී හා බලපෑමට ලක් වන කවර හෝ ඉදිරි කාලසීමාවන් හිදී හඳුනාගැනේ.

ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශයන් තුළ හඳුනාගනු ලැබ ඇති අගයයන් මත වඩාත්ම සැළකිය යුතු බලපෑම ඇති කරන ගිණුම්කරණ ප්‍රතිපත්ති ආදේශ කිරීමේදී යොදා ගත් විනිශ්චයන්, උපකල්පන හා ඇස්තමේන්තු පිළිබඳ තොරතුරු පහත දක්වා ඇත.

3.1. අඛණ්ඩ පැවැත්ම

ක්‍රියාකාරී ව්‍යාපාරයක් වශයෙන් අඛණ්ඩව පැවතීමට බැංකුව සතු හැකියාව සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තක්සේරුවක් සිදුකොට ඇති අතර කල්තබා දැකිය හැකි අනාගතය තුළ අඛණ්ඩව පැවතීමට අවශ්‍ය සම්පත් විය සතු වන බවට සෑහීමකට පත්ව සිටී. තවද, ක්‍රියාකාරී ව්‍යාපාරයක් වශයෙන් සුරක්ෂිතව පැවැත්ම සඳහා බැංකුව සතු හැකියාව සම්බන්ධයෙන් සැළකිය යුතු සැකයක් ඉපදවිය හැකි ආකාරයේ කවර හෝ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් පිළිබඳව කළමනාකාරිත්වය දැනුවත්ව නොසිටී. එමනිසා මූල්‍ය ප්‍රකාශ සැකසීම අඛණ්ඩ පැවැත්ම යන පදනම මත සිදු කෙරේ.

3.2. නිශ්චිත ප්‍රතිලාභ බැඳීම්

ආයුගණක ඇගයීම් ශිල්ප ක්‍රමය භාවිත කරමින් නිශ්චිත ප්‍රතිලාභ බැඳීම් වල අගය නිර්ණය කරනු ලැබේ. වර්ටම් අනුපාතික, වත්කම් මත අපේක්ෂිත ප්‍රතිලාභ ප්‍රමාණය, අනාගත වැටුප් වැඩිවීම්, මරණ අනුපාතික සහ අනාගත විශ්‍රාම වැටුප් වැඩිවීම් පිළිබඳ උපකල්පන ආයුගණක ඇගයීමේදී යොදා ගැනේ. සියළු උපකල්පන සෑම වාර්තාකරණ දිනයකදීම සමාලෝචනය කෙරේ. මෙම සැලසුම්

වල දීර්ඝ කාලීන ස්වභාවය හේතුවෙන් මෙබඳු ඇස්තමේන්තු කැපී පෙනෙන අයුරින් අවිනිශ්චිතතාවන්ට භාජනය වීමේ ඉඩකඩ පවතී. මෙහිදී භාවිත කෙරෙන උපකල්පන සඳහා 41.1.5. සහ 41.3.5. සටහන් බලන්න.

3.3. දේපළ, පිරියත සහ උපකරණ වල සාධාරණ අගය

සමූහයේ සිත්තක්කර ඉඩම් සහ ගොඩනැගිලි සහ බදු ඉඩම් වල පවතින ගොඩනැගිලි කවර සමූචිත ක්ෂය සහ භාණිකරන අලාභයන් අඩු කිරීමෙන් අනතුරුව ප්‍රකාශනීය දිනයට සාධාරණ අගයට පිළිබිඹු කොට ඇත. එබඳු දේපළ වල සාධාරණ අගය නිශ්චය කිරීම සඳහා සමූහය මගින් ස්වාධීන විශේෂඥයන් යොදවන ලදී. සමාන වත්කම් වල ප්‍රවර්තන අගය පවතින විට මෙවැනි වත්කම් වල අගය තක්සේරු කිරීමේදී එබඳු සාක්ෂි සඳහා බලනු ලැබේ.

3.4. දේපළ, පිරියත සහ උපකරණ වල ප්‍රයෝජ්‍ය ජීව කාලය

සමූහය සෑම වාර්තාකරණ දිනයකදීම දේපළ, පිරියත සහ උපකරණ වල අවශේෂ වටිනාකම් ප්‍රයෝජ්‍ය ජීව කාල සහ ක්ෂය වීමේ ක්‍රම සමාලෝචනය කරයි. මෙම වටිනාකම්, අනුපාතික හා ක්‍රම ඇස්තමේන්තු කිරීමේදී කළමනාකාරිත්වයෙහි විනිශ්චය යොදා ගනු ලබන බැවින් ඒවා අවිනිශ්චිතතාවන්ට යටත් වේ.

සමූහය ආදායම් බදු වලට යටත් වන අතර මෙම මූල්‍ය ප්‍රකාශ සකසනු ලබන අවස්ථාවේදී අදාළ කරගත හැකි බදු හිඟ අර්ථකතනය කිරීම සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතා හේතුවෙන් වර්තන, විලම්බිත හා වෙනත් බදු සහ මුළු ප්‍රතිපාදන තීරණය කිරීම සඳහා විනිශ්චය අවශ්‍ය වේ.

3.5. බැඳීම් සහ අසම්භව්‍යතා

සම්පූර්ණයෙන් පැහැදිලිව පවතින වගකීම් නිගමනය කිරීමේදී ප්‍රත්‍යක්ෂ වශයෙන් පවත්නා අවදානම් දු ඊට ගණනය කෙරේ. අසම්භව්‍ය බැරකම් යනු ආර්ථික ප්‍රතිලාභ මාරුකිරීමේ සම්භාවිතාවක් නොපවතින හෝ විශ්වසනීය ආකාරයට මිනුම්කරණය කළ නොහැකි අවිනිශ්චිත අනාගත සිදුවීම් හෝ වර්තමාන බැඳීම් වලින් පමණක් පැවැත්ම තහවුරු වන උද්දහ විය හැකි වගකීම් වේ. අසම්භව්‍ය බැරකම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේදී හඳුනා නොගැනෙන අතර ඒවා දුරස්ථ වන්නේ නම් හැර හෙළිදරව් කරනු ලැබේ. බැඳීම් සහ අසම්භව්‍යතා පිළිබඳ විස්තර 47 සටහනෙහි දැක්වේ.

3.6. අයෝජන දේපළ වර්ගීකරණය

කිසියම් දේපළක් ආයෝජන දේපළක් වශයෙන් සුදුසුකම් ලබන්නේද යන්න තීරණය කිරීම සඳහා කළමනාකාරිත්වය විසින් සිය විනිශ්චය භාවිත කළ යුතු වේ. සිය විනිශ්චය නිත්‍ය ලෙස ක්‍රියාත්මක කළ හැකි වන පරිදි සමූහය මිනුම් දුටු සකස් කොට ඇත. එහිදී බදු කුලී උපයන හෝ ප්‍රාග්ධන අගය ඉහළ යාමෙන් ඉපැයීම් දරන හෝ දෙයාකාරයෙන්ම ඉපැයීම් දරන දේපළ ද, සමූහයේ වෙනත් වත්කම් වලින් විශාල වශයෙන් ස්වාධීනව මුදල් ගලන උත්පාදන ද ආයෝජන දේපළ ලෙස සැළකේ වෙනත් ආකාරයකින් කිවහොත්, මෙහෙයුම් සඳහා හෝ සේවා සැපයුම් ක්‍රියාවලියේදී හෝ පරිපාලනමය කාර්යයන් සඳහා භාවිත කළ හැකි දේපළක් ද, තනි වත්කමක් ලෙස සෘජු මුදල් ගලනයක් සිදුනොකරන දේපළක් ද දේපළක්, පිරියතක් සහ උපකරණයක් වශයෙන් සැළකේ. මෙවැනි දේපළ වල වර්තමානය භාවිතය සැළකිල්ලට ගනිමින් වාර්ෂික පදනමක් මත සමූහය විසින් එහි දේපළ වල ගිණුම්කරණ වර්ගීකරණය තක්සේරු කරයි.

3.7. වැදගත් ගිණුම්කරණ උපකල්පන සහ ඇස්තමේන්තු

සෑම වාර්තාකරණ දිනයකදීම උපකල්පනයන් සිදුකරනු ලබන අතර ඒවා විදිනට පවතින විශේෂචනය ඇස්තමේන්තු මත පදනම් වේ. ඇස්තමේන්තු විශ්වසනීය ආකාරයෙන් මිනුම් ගත වන බවට තහවුරු කිරීම සඳහා බැංකුව මගින් අභ්‍යන්තර පාලන පද්ධතීන් ක්‍රියාවේ යොදවනු ලැබුවද සැබෑ අගයයන් එක් ඇස්තමේන්තු වල අගයයන් ගෙන් වෙනස් විය හැක. ඇස්තමේන්තු සහ ඒ අනුසාරයෙන් සිදු කෙරෙන උපකල්පනයන් අඛණ්ඩව සමාලෝචනයට ලක් කෙරේ. ගිණුම්කරණ ඇස්තමේන්තු වෙත ප්‍රතිශෝධනයන් අදාළ ඇස්තමේන්තු ප්‍රතිශෝධනයට ලක් වන කාලසීමාව තුළ සහ බලපෑමට ලක්වන කවර හෝ අනාගත කාලසීමාවකදී හඳුනාගැනේ.

විනිශ්චය, ඇස්තමේන්තු සහ උපකල්පන කෙරෙහි වඩාත්ම සංවේදී ගිණුම්කරණ ප්‍රමිතීන් පහත විශේෂ කොට දක්වා ඇත.

(i) සාධාරණ අගය මිනුම්කරණය

මූල්‍යමය උපකරණ වලින් සැලකිය යුතු ප්‍රමාණයක් මූල්‍යමය වාර්තාකරණ දිනයේ සාධාරණ අගය අනුව දක්වනු ලැබේ.

සාධාරණ අගය යනු අදාළ මිනුම්කරණ දිනයේදී වෙළඳ පොල සහභාගී වන්නන් අතර හිඟිච්චන ගනුදෙනුවකදී වත්කමක් විකිණීමේදී හිමි වන හෝ බැරකමක් මාරු කිරීමේදී ගෙවීමට සිදු වන මිල වේ.

කිසියම් වත්කමක හෝ බැරකමක වර්ගීකරණයෙහි ප්‍රතිඵලයක් වශයෙන් එය සාධාරණ අගය අනුව මිනුම්කරණයට ලක් වන අවස්ථාවකදී හැකි සෑමවිටම සාධාරණ අගය තීරණය කරනු ලබන්නේ බැංකුවට ආසන්නතම ප්‍රවේශය සහිත වඩාත්ම විකිණියක ක්‍රියාකාරී වෙළඳපොලක තබන ලද ලංසුව හෝ ඉදිරිපත් කරන ලද මිල සැලකිල්ලට ගනිමිනි. සුදුසු පරිදි සාධාරණ අගය වෙත ණය අවදානම සඳහා වන ගැලපුමක්ද ඇතුළත් කෙරේ.

ක්‍රියාකාරී වෙළඳපොලක් තුළ ලංසුගත බැරකමක ශුද්ධ විවෘත තත්ත්වයක් සඳහා සාධාරණ අගය ඉදිරිපත් කෙරෙන වර්තමාන මිල වන අතර මූල්‍ය වත්කමක් සඳහා සාධාරණ අගය ලංසුගත මිල රඳවාගත් හෝ හිඟිච්චන කරන ලද උපකරණයෙහි ඒකක සංඛ්‍යාවෙන් ගුණ කරන ලද අගය වේ.

සක්‍රීය වෙළඳපොලෙහි වෙළඳාම් නොවන කිසියම් වත්කමකට හෝ බැරකමකට අදාළව බැංකුව මගින් සාධාරණ අගය නිර්ණය කිරීම සඳහා යෝග්‍ය තක්සේරුකරණ ශිල්පීය ක්‍රම භාවිත කරනු ලබන අතර එහිදී වාර්තාකරණ දිනයේ වෙළඳපොල තත්ත්වයන් සහ අවදානම් මත පදනම්ව, ආසන්න නුදුරු කාලයකදී සිදුකරන ලද ගනුදෙනු වලින් ලබාගන්නා ලද මිල ගණන් භාවිතය, වට්ටම්ගත මුදල් ප්‍රවාහ විමර්ශනයන්, වරණීය මිලකරණ ආකාරීන් සහ වෙනත් තක්සේරුකරණ තාක්ෂණයන් ඇතුළත් කරගැනේ. එසේ කිරීමේදී නිරීක්ෂණය කළ හැකි වෙළඳපොල සාධක උපරිම වශයෙන් යොදාගැනෙන සහ ආයතන විශේෂිත සාධකයන් කෙරෙහි අවම විශ්වාසයක් තබනු ලබන තක්සේරුකරණ ක්‍රමවේදයක් භාවිත කෙරේ.

කිසියම් උපකරණයක සාධාරණ අගය එම උපකරණය සම්බන්ධයෙන්ම නිරීක්ෂණය කළ හැකි වෙනත් වර්තමාන වෙළඳපොල ගනුදෙනු මගින් සන්නද්ධතාවයට ඔප්පු කොට හැකිනම් (උදා: නවීකරණය හෝ පුති ඇසුරුම්ගත කිරීමකින් තොරව), මූලික හඳුනාගැනීමේදී උපකරණයක සාධාරණ අගය සඳහා හොඳම සාක්ෂිය වන්නේ ගනුදෙනු කෙරෙන මිල වන අතර, හැකිනම් නිරීක්ෂණය කළ හැකි වෙළඳපොලක දත්ත පමණක් විචල්‍යයන් වශයෙන් ඇතුළත් වන තක්සේරුකරණ ක්‍රමවේදයක් මත පදනම්ව විලඹෙන අගයයි. විවැනි සාක්ෂි පවතින විටකදී බැංකුව මගින් මූලික හඳුනාගැනීමේදී ලාභ අලාභ සම්බන්ධයෙන් ගනුදෙනු මිල සහ සාධාරණ අගය අතර වෙනස හඳුනාගැනේ. (උදා: පළමු දිනයේ සිට)

(ii) ණය සහ අත්තිකාරම් මත හානිකරණ ගාස්තු

ණය හා අත්තිකාරම් සඳහා හානිකරණ අලාභ තීරණය කිරීමේදී කළමනාකාරීත්වය විසින් අනාගත මුදල් ප්‍රවාහ වල ප්‍රමාණය සහ කාල ගණනය ඇස්තමේන්තුගත කිරීම සම්බන්ධ විශ්ලේෂණ වැදගත් වේ. මෙම මුදල් ප්‍රවාහ පිලිබඳව ඇස්තමේන්තු සිදුකිරීමේදී බැංකුව ප්‍රධාන වශයෙන් ණයගැතියාගේ මූල්‍ය තත්ත්වය සහ එම සුරැකුම් ශුද්ධ සාක්ෂාත් කරගැනීමේ අගය කෙරෙහි අවධානය යොමු කරයි. බොහොමයක් සාධක යොදාගනිමින් සිදුකෙරෙන උපකල්පන මත පදනම්ව සිදුකෙරෙන මෙම ඇස්තමේන්තු සහ සැබෑ ප්‍රතිඵල විකිනෙකට වෙනස් විය හැකි අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් හානිකරණ දීමනාව වෙත අනාගත වෙනස්කම් සිදු කෙරේ.

හානිකරණය සම්බන්ධ සාමූහික තක්සේරුකරණයකදී ණය සැලසුම් පෙළ ආශ්‍රිත දත්ත (ණය තත්ත්වය/නිල මුදල් මට්ටම්, ණය භාවිත කිරීම වැනි) සහ අවදානම පිළිබඳ අවධානය සහ ආර්ථික දත්ත (සේවා විසුකෘති මට්ටම්, උද්ධමනය, දළ දේශීය නිෂ්පාදිත අනුපාතය ඇතුළුව) සැලකිල්ලට ගැනේ.

4. ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ ප්‍රකාශනයන්ගේ වෙනස්වීම්

4.1. නව ප්‍රමිතීන් සහ අර්ථ නිරූපනයන්

මෙම මූල්‍ය ප්‍රකාශනයන්හිදී බැංකුව/සමූහය මගින් ප්‍රථම වරට 2018 ජනවාරි 01 දින හෝ ඉන්පසුව ඇරඹෙන වාර්ෂික කාලපරිච්ඡේදයන් කෙරෙහි බලපවත්වන්නා වූ SLFRS 9 ප්‍රමිතිය යොදා ගනු ලැබීය. බැංකුව මගින් දැනට හිකුත් කරන ලද නමුත් තවමත් බලනොපැවැත්වෙන කිසිදු වෙනත් ප්‍රමිතියක් අර්ථ නිරූපනයක් හෝ සංශෝධනයක් භාවිත නොකරන ලදී.

4.2. SLFRS 9 – මූල්‍යමය උපකරණ

SLFRS 9 ප්‍රමිතිය මගින් 2018 ජනවාරි 01 දින හෝ ඉන්පසුව ඇරඹෙන වාර්ෂික කාලපරිච්ඡේදයන් සඳහා LKAS 39 ප්‍රමිතිය ප්‍රතිස්ථාපනය කෙරේ.

බැංකුව මගින් විෂය පථය තුළ මූල්‍යමය උපකරණ සඳහා 2017 සඳහා වන සංසන්දනාත්මක තොරතුරු හැවත දක්වා නොමැත එමනිසා 2017 සඳහා වන සංසන්දනාත්මක තොරතුරු LKAS 39 ප්‍රමිතිය යටතේ වාර්තා කොට ඇති අතර ඒවා 2018 සඳහා ඉදිරිපත් කරන ලද තොරතුරු සමග සංසන්දනය කළ නොහැක.

SLFRS 9 ප්‍රමිතිය අනුගමනය කිරීම හේතුවෙන් උද්ගත වූ වෙනස්කම් 2018 ජනවාරි 01 දිනට රඳවාගත් ඉපැයුම් තුළ සෘජුව හඳුනාගනු ලැබ ඇති අතර ඒවා සටහන 6 හි දැක්වේ.

4.3. වර්ගීකරණයෙහි සහ මිනුම්කරණයෙහි වෙනස්වීම්

වත්කම් වල වර්ගීකරණය සහ මිනුම්කරණ කාණ්ඩය තීරණය කිරීම සඳහා SLFRS 9 ප්‍රමිතියට අනුව, ස්කන්ධ උපකරණ සහ ඒවායේ ව්‍යුත්පන්නයන් හැරුණු කොට, සියළුම මූල්‍යමය වත්කම් වත්කම් කළමනාකරණය සඳහා සමාගමෙහි ව්‍යාපාරික ආකාරයෙහි සහ උපකරණයෙහි පූර්ව නිර්ණිත මුදල් ප්‍රවාහ ලක්ෂණ වල සංයෝජනයක් මත පදනම් වූ තක්සේරුකරණයට ලක් කිරීම අවශ්‍යතාවයකි.

LKAS 39 ප්‍රමිතියෙහි මූල්‍යමය වත්කම් සම්බන්ධ මිනුම්කරණ කාණ්ඩයන් (ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය, විකිණීම සඳහා පවතින, කල්පිරීම සඳහා රඳවාගත් සහ ක්‍රමානුකූල පිරවැය) පහත දැක්වෙන කාණ්ඩයන්ගෙන් ප්‍රතිස්ථාපනය වේ :

- ◆ ක්‍රමානුකූල පිරවැය අනුව ණය උපකරණ
- ◆ අත්හැර දැමීම මත ලාභ හෝ අලාභ වෙත ඉපැයුම් සහ අලාභයන් ප්‍රතිවිකල්පකරණය නොකොට වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව ස්කන්ධ උපකරණ
- ◆ අත්හැර දැමීම මත ලාභ හෝ අලාභ වෙත ඉපැයුම් සහ අලාභයන් ප්‍රතිවිකල්පකරණය නොකොට වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව ස්කන්ධ උපකරණ
- ◆ ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව මූල්‍ය වත්කම්

මූල්‍ය බැරකම් සම්බන්ධ ගිණුම්කරණය විශාල වශයෙන් LKAS 39 ප්‍රමිතිය යටතේ පැවති ආකාරයට සමාන අයුරින් සිදු කෙරේ. සිය මූල්‍ය වත්කම් හා බැරකම් සම්බන්ධ සමූහයේ වර්ගීකරණය සටහන 5.5 හි දැක්වේ 2018 ජනවාරි 01 දිනට SLFRS 9 ප්‍රමිතිය යොදාගැනීමේ ප්‍රමාණාත්මක බලපෑම සටහන 6 හි දැක්වේ.

4.4. හානිකරණ ගණනය කිරීමෙහි වෙනස්වීම්

SLFRS 9 මගින් ඉදිරි-දැක්ම අපේක්ෂිත ණය අහිමිවීම (Forward - looking Expected Credit Loss) විලඹුම සමගින්, LKAS 39 හි දරන ලද බැරකම් අලාභය (Incurred Credit Loss) විලඹුම ප්‍රතිස්ථාපනය කිරීම ඔස්සේ, හානිකරණයන් සම්බන්ධ සමූහයේ ගිණුම්කරණ ක්‍රියාවලිය මූලික වෙනසකට භාජනය විය. SLFRS 9 ප්‍රමිතියට අනුව බැංකුව මගින් ණය බැරදීම සහ මූල්‍ය ඇපකර ගිවිසුම් සමගින්, ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව (FVPL) රඳවා නොගත් සියළුම ණය මුදල් සහ වෙනත් ණය මූල්‍ය වත්කම් සම්බන්ධයෙන් අපේක්ෂිත බැරකම් අලාභය (ECL) සඳහා වෙන්කිරීමක් සිදුකිරීම අවශ්‍ය වේ. ආරම්භයේ සිට ණය අවදානම සම්බන්ධ සැලකිය යුතු වැඩිවීමක් නොමැති නම්, මෙම වෙන්කිරීම මිලදා මාස 12 තුළ ගෙවීම් පැහැර හැරීමේ සම්භාවිතාවක් සහිත අපේක්ෂිත ණය අහිමිවීම් සඳහා වේ.

බැංකුවේ හානිකරණ ක්‍රමය පිළිබඳ විස්තර සටහන 5.7 හි දැක්වේ. 2018 ජනවාරි 01 දිනට SLFRS 9 ප්‍රමිතිය යොදාගැනීමේ ප්‍රමාණාත්මක බලපෑම සටහන 6 හි දැක්වේ.

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

4.5. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති SLFRS 7R - "මූල්‍යමය උපකරණ : අනාවරනයන්"

SLFRS 9 සහ LKAS 39 ප්‍රමිතීන් අතර වෙනස්වීම් පිළිබඳව කිරීම උදෙසා SLFRS 7 - "මූල්‍යමය උපකරණ : අනාවරනයන්" ප්‍රමිතිය යාවත්කාලීන කොට 2018 ජනවාරි 1 දින ඇරඹෙන වසර සඳහා විය සමග එක්ව අනුගමනය කිරීමට බැංකුවට කටයුතු කලේය. අදාළ වෙනස්වීම් මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන් 6 හි දක්වා ඇති පරිදි පරිවර්තනීය අනාවරනයන් සහ මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන් 5.7 හි සඳහන් කොට ඇති උපකල්පන හා ආදානයන්ද වැඩි අපේක්ෂිත බැරකම් අලාභය සම්බන්ධ ගණනයන් පිළිබඳ විස්තරාත්මක ගුණාත්මක හා ප්‍රමාණාත්මක තොරතුරු වලින් සමන්විත වේ. අපේක්ෂිත බැරකම් අලාභ ආරම්භක වෙන්කිරීම් වල සිට අවසාන වෙන්කිරීම් දක්වා සැසඳුම් මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන් 6.3 සහ 6.6 හි දක්වා ඇත.

4.6. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති SLFRS 15 - "ගනුදෙනුකරුවන් සමග ගිවිසුම් වෙතින් ආදායම"

බැංකුව මගින් ප්‍රථම වරට SLFRS 15 මෙම මූල්‍ය ප්‍රකාශයන්හිදී යොදා ගැනුණු අතර එය 2018 ජනවාරි 1 වැනි දින හෝ ඉන් අනතුරුව ඇරඹෙන වාර්ෂික කාලපරිච්ඡේදයන් කෙරෙහි අදාළ වේ. මෙම ප්‍රමිතිය අනුගමනය කිරීම මගින් ගනුදෙනුකරුවන් සමග ගිවිසුම් වෙතින් ගාස්තු හා කොමිස් ආදායම සහ බැංකුව මගින් 2018 ජනවාරි 1 සිට ඇරඹෙන වසර සඳහා හඳුනාගනු ලැබූ විත්කම් හා බැරකම් කෙරෙහි බලපෑමක් ඇති නොවේ.

5. සැලකිය යුතු ගිණුම්කරණ ප්‍රමිතීන්

සමූහය මගින් සටහන 5.1 සිට 5.27 දක්වා සඳහන් කොට ඇති පරිදි මෙම ඒකාබද්ධ හා වෙන් වූ මූල්‍ය ප්‍රකාශයන් කෙරෙහි ඒකාකාරව ගිණුම්කරණ ප්‍රමිතීන් යොදා ගනු ලැබ ඇත.

5.1. ඒකාබද්ධකරණ පදනම

බැංකුවේ සහ සමූහයේ මූල්‍ය ප්‍රකාශ 2018 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය වෙනුවෙන් බැංකුවේ සහ එහි පරිපාලිත සමාගම් වල මූල්‍ය ප්‍රකාශ වලින් සමන්විත වේ ඒකාබද්ධකරණ කාර්යය සඳහා බැංකුවේ පරිපාලිත සමාගම් වල මූල්‍ය ප්‍රකාශ ඒකාකාර ගිණුම්කරණ ප්‍රමිතීන් භාවිත කරමින්, මහජන බැංකුවේ වාර්තාකරණ වර්ෂයන් වෙනුවෙන්ම පිළියෙල කරනු ලැබේ.

5.1.1. ව්‍යාපාර සංයෝජන

අත්පත් කරගත් දිනට උදා: පාලනය සමූහය වෙත මාරුකරනු ලැබූ දිනට, අත්පත් කරගැනීමේ ක්‍රමය භාවිත කරමින් ව්‍යාපාර සංයෝජන සඳහා ගණන් දෙනු ලැබේ. අත්පත් කරගැනීමේදී මාරු කරන ලද ප්‍රතිශ්ඨාව මෙන්ම අත්පත් කරගත් හඳුනාගත හැකි ශුද්ධ වත්කම් ද සාමාන්‍යයෙන් සාධාරණ අගයට මිනුම්කරණය කෙරේ. පැන නගින ඕනෑම කීර්තිභාමයක් හානිකරණය සඳහා වාර්ෂිකව පරීක්ෂාවට ලක් කෙරේ. මිලදී ගැනීම මත පැන නගින ලාභය විභාම ආදායම් ප්‍රකාශයෙහි හඳුනාගැනේ. ගනුදෙනු පිරිවැය ණය හෝ ස්කන්ධ සුරැකුම් හිකුත් කිරීම හා සම්බන්ධව ඇත්නම් හැර, දරන ලද වියදමක් ලෙස සැළකේ.

පෙර සිට පවතින සබඳතා පියවීම සම්බන්ධ මුදල් ප්‍රමාණ මාරු කරන ලද ප්‍රතිශ්ඨාවට ඇතුළත් නොවේ එබඳු මුදල් ප්‍රමාණ සාමාන්‍යයෙන් ලාභ හෝ අලාභ තුළ හඳුනාගැනේ.

ගෙවිය යුතු කවර හෝ අසම්භව්‍ය ප්‍රතිශ්ඨාවක් අත්පත් කරගත් දිනට සාධාරණ අගය අනුව මිනුම්කරණය සිදු කෙරේ. අසම්භව්‍ය ප්‍රතිශ්ඨාව ස්කන්ධ ලෙස වර්ග කෙරේ නම්, එය හැවින මිනුම්කරණය සිදු නොකරන අතර ස්කන්ධ තුළ පියවීමට ගණන් දෙනු ලැබේ. නැතිනම් අසම්භව්‍ය ප්‍රතිශ්ඨාවෙහි සාධාරණ අගයෙහි පසුකාලීන වෙනස්කම් ආදායම් ප්‍රකාශයෙහි හඳුනාගැනේ.

5.1.2. පාලනයට යටත් නොවන හිමිකම් ("NCI")

පාලනයට යටත් නොවන හිමිකම් අත්පත් කරගැනීමේ දිනට අත්පත් කරන්නාගේ හඳුනාගත හැකි ශුද්ධ වත්කම් වල සමානුපාතික කොටසට මිනුම්කරණය කෙරේ. පාලනය අහිමිවීමට හේතු නොවන ආකාරයෙන් පරිපාලිත සමාගමක සමූහය සතු හිමිකම් වෙනස්වීම් සම්බන්ධයෙන් ස්කන්ධ ගනුදෙනු ලෙස ගණන් දෙනු ලැබේ.

5.1.3. පරිපාලිත සමාගම්

"පරිපාලිත" සමාගම් යනු සමූහය විසින් පාලනය වනු ලබන ආයෝජිතයන් වේ. සමූහයට ආයෝජිතයා සමග මැදිහත් වීම හේතුවෙන් එය විවලස ප්‍රතිලාභ වලට නිරාවරනය වේ නම් හෝ විවලස ප්‍රතිලාභ වලට හිමිකම් ලැබේ නම් සහ ආයෝජිතයා මත සමූහය සතු බලතල හරහා බලපෑමක් කිරීමේ හැකියාව සමූහය සතු වේ නම්, එවිට සමූහය ආයෝජිතයා පාලනය කරයි. පාලනය ආරම්භ වන දින සිට අවසාන වන දින තෙක් පරිපාලිත සමාගම් වල මූල්‍ය ප්‍රකාශ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශවල ඇතුළත් කොට ඇත.

5.1.4. පාලනය අහිමි වීම

සමූහයට පාරිපාලිත සමාගමක පාලනය අහිමි වූ විට, එය පරිපාලිත සමාගමෙහි වත්කම් හා බැරකම් සහ ස්කන්ධ හා සබඳ කවර හෝ පාලනයට මැදිහත් නොවන හිමිකම් සහ වෙනත් සංරචකයන් හඳුනාගැනීමෙන් ඉවත් කරයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් අත්වන කවර හෝ ලාභය හෝ අලාභය, ආදායම් ප්‍රකාශයෙහි හඳුනාගැනේ. පාලනය අහිමි වූ විට, පෙර පැවති පරිපාලිත සමාගමෙහි රඳවාගනු ලැබූ කවර හෝ හිමිකමක් සාධාරණ අගයට මිනුම්කරණය කෙරේ.

5.1.5. ඒකාබද්ධකරණයේදී ඉවත් කෙරෙන ගනුදෙනු

ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීමේදී අන්තර් සමූහය ශේෂ සහ ගනුදෙනු සහ අන්තර් සමූහ ගනුදෙනු තුළින් පැන නගින කවර හෝ උපලබ්ධි නොවූ ආදායම් සහ වියදම් (විදේශ ව්‍යවහාර මුදල් ගනුදෙනු ලාභ සහ අලාභ හැර) ඉවත් කරනු ලැබේ. උපලබ්ධි නොවූ අලාභ ද උපලබ්ධි නොවූ ලාභ ඉවත් කෙරෙන ආකාරයටම ඉවත් කෙරෙන නමුත් හානිකරණය පිළිබඳ සාක්ෂි කිසිවක් නොපවතිනනාක් දුරට එසේ කරනු ලැබේ.

5.2. විදේශ මුදල් පරිවර්තනය

විදේශ මුදල් වලින් සිදු වන ගනුදෙනු එම ගනුදෙනු වල දිනට බලපැවැත්වූ විනිමය තත්කාලීන අනුපාතිකය මත මූලිකව වාර්තා කෙරේ. විදේශ ව්‍යවහාර මුදලින් දක්වා ඇති මූල්‍යමය වත්කම් හා බැරකම් වාර්තාකරණ දිනට විනිමය තත්කාලීන අනුපාතිකය අනුව හැවින පරිවර්තනය කරනු ලැබේ. වෙළඳ නොවන ක්‍රියාකාරකම් මත පැන නගින සියළු වෙනස්කම් ආදායම් ප්‍රකාශයෙහි 'වෙනත් මෙහෙයුම් ආදායම්' වශයෙන් ඉදිරිපත් කෙරේ.

විදේශ ව්‍යවහාර මුදලින් වේගිතාසික පිරිවැය අනුව මිනුම්කරණය කෙරෙන මූල්‍ය නොවන අයිතම, ඒවා හඳුනාගැනීමේ දිනට තත්කාලීන අනුපාතික භාවිත කරමින් පරිවර්තනය කෙරේ. විදේශ ව්‍යවහාර මුදලින් සාධාරණ අගයට මිනුම්කරණය කෙරෙන මූල්‍ය නොවන අයිතම, සාධාරණ අගය නිශ්චය කෙරෙන දිනයට පවතින තත්කාලීන විනිමය අනුපාතික භාවිත කරමින් පරිවර්තනය කෙරේ.

5.3. මූල්‍ය උපකරණ - මුල්වරට හඳුනාගැනීම

5.3.1. හඳුනාගැනීමේ දිනය

මූල්‍යමය වත්කම් හෝ බැරකම් බැංකුව සාධක පත්‍රයෙහි ගිවිසුම්ගත විධිවිධාන වලට පාර්ශවයක් බවට පත් වූ දින මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි හඳුනාගැනෙන අතර එය සාමාන්‍යයෙන් වෙළඳාම් දිනය වේ. ණය සහ ලැබිය යුතු දෑ ණයගැතියන් වෙත මුදල් අත්තිකාරම් (හෝ බේරුම් කල) කල දිනට හඳුනාගැනේ.

ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය මත මූල්‍ය වත්කම් මූලිකව සාධාරණ අගය අනුව හඳුනාගැනේ. සෙසු සියළු මූල්‍ය වත්කම් මූලිකව සාධාරණ අගය සහ සෘජුව ආරෝපනය කළ හැකි ගනුදෙනු පිරිවැය අනුව හඳුනාගැනේ.

මූල්‍ය වත්කම් සහ බැරකම් සම්බන්ධ විධිමත් නොවන මිලදී ගැනීම් වෙළඳාම් දිනට එනම් බැංකුව සාධක පත්‍රයෙහි ගිවිසුම් විධිවිධාන වලට පාර්ශවයක් වන දිනයේදී හඳුනාගැනේ.

විධිමත් මිලදී ගැනීමක් යනු අදාළ වෙළඳපොලෙහි නියමයක් හෝ ප්‍රඥප්තියක් මගින් පොදුවේ ස්ථාපනය කරන ලද කාලරාමුව තුළ වත්කම් භාරදීම අවශ්‍ය වන නියමයක් සහිත ගිවිසුමක් යටතේ මූල්‍ය වත්කමක් මිලදී ගැනීමකි.

5.3.2. කාර්ය මණ්ඩල ණය සඳහා සංක්‍රමණික දින වෙනස

සියළු කාර්ය මණ්ඩල ණය ලාබදීමේ වෙත වෙළඳපොල පොදු අනුපාතිකයට පහත

දැක්වෙන අනුපාතිකයින් ප්‍රදානය කෙරෙන අතර ඒවා සාධාරණ අගය මත හඳුනාගැනේ. සාධාරණ අගය සහ මුදල් වියදම් කළ ප්‍රමාණය අතර වෙනස් සංක්‍රමණික දින වෙනස ලෙස සලකා සවිඵල පොලී අනුපාතිකය යොදා ගෙන ණය මුදලේ ඉතිරි කාලය තුළ ආදායම් ප්‍රකාශයෙහි සේවක වැය ලෙස ක්‍රමක්ෂය කෙරේ. මෙම ප්‍රමාණය පොලී ආදායමක් ලෙස ද පෙන්වනු ලැබේ. එමගින් ආදායම් ප්‍රකාශයෙහි ශුද්ධ ප්‍රතිඵලය ශුන්‍ය වේ.

5.4. මූල්‍ය උපකරණ මුල් අවස්ථා මිනුම්කරණය

පහත සටහන් 5.4.1. සහ 5.4.2. හි දක්වා ඇති පරිදි මුල් අවස්ථා හඳුනාගැනීමේදී මූල්‍ය උපකරණ වර්ගීකරණය ඒවායේ කොන්දේසි සහ අදාළ උපකරණ කළමනාකරණය සඳහා වන ආකාරය මත රඳා පවතී. ලාභය හෝ අලාභය ඔස්සේ සාධාරණ අගයට වාර්තා කෙරෙන මූල්‍ය වත්කම් හා බැරකම් සම්බන්ධයෙන් හැරුණුවිට සියළු මූල්‍ය උපකරණ මුල් අවස්ථාවේදී ඒවායේ සාධාරණ අගයට එකතු කර මිනුම්කරණය කෙරේ.

5.4.1. ව්‍යාපාර ආකාරික තක්සේරුකරණය

බැංකුව සිය අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා වඩාත්ම හොඳින් ප්‍රකාශවර්තනය මට්ටමේ ව්‍යාපාර ආකාරිකයක් තීරණය කරයි. තනි තනි උපකරණය පදනම් කරගනිමින් කළමනාකාරිකවදී අභිමතය මත සමූහයේ ව්‍යාපාර ආකාරික රඳානොපවතී. ඒ අනුව සමූහයේ ව්‍යාපාර ආකාරික වර්ගීකරණය සඳහා උපකරණයෙන් උපකරණයට විලඹුමක් නොවන අතර පහත දැක්වෙන ආකාරයේ නිරීක්ෂණය කළ හැකි සාධක මත පදනම් වූ ඉහළ මට්ටමේ සාමූහිකරණය වූ කරුණු රැස්කි.

- ◆ අදාළ ව්‍යාපාර ආකාරිකය තුළ දරා සිටින ව්‍යාපාර ආකාරිකය සහ මූල්‍ය වත්කම් වල කාර්යසාධනය තක්සේරු කරනු ලබන සහ ප්‍රධාන කළමනාකාරිකවදී වෙන වාර්තා කරනු ලබන ආකාරය.
- ◆ ව්‍යාපාර ආකාරිකයෙහි (සහ ව්‍යාපාර ආකාරිකය තුළ දරා සිටින මූල්‍ය වත්කම් වල) කාර්යසාධනය සඳහා බලපෑ හැකි අවදානම් සහ විශේෂයෙන් අදාළ අවදානම් කළමනාකරන කර ගනු ලබන ආකාරය.
- ◆ ව්‍යාපාරයේ කළමනාකරුවන් වෙත වැටුප් ගෙවනු ලබන ආකාරය. (කළමනාකරණය කරනු ලබන වත්කම් වල සාධාරණ අගය හෝ එක්රැස් කරගත් ගිවිසුම්ගත මුදල් ප්‍රවාහය අනුව වැටුප් ගෙවීම පදනම් වනවාද යන්න)

“හරකම සිද්ධිය” හෝ “පිපිතම සිද්ධිය” වශයෙන් සිද්ධීන් සැලකිල්ලට නොගනිමින් ව්‍යාපාර ආකාරික තක්සේරුකරණය සඳහා සැලකිය යුතු ලෙස අපේක්ෂිත සිද්ධීන් පදනම් කරගනියි. මූලික හඳුනාගැනීම උපලබ්ධි වීමෙන් පසු, බැංකුවේ මුල් අපේක්ෂාවන්ට වෙනස් ආකාරයකින් මුදල් ප්‍රවාහය සිදුවේ නම් එම ව්‍යාපාර ආකාරිකයේ දරන ලද ඉතිරි මූල්‍ය වත්කම් වර්ගීකරණය බැංකුව මගින් වෙනස් නොකෙරේ. කෙසේවුවද, මගින් ව්‍යාපාර ආකාරිකයේ අලුතින් උප්පාදනය වූ හෝ අලුතින් මිලදී ගත් මූල්‍ය වත්කම් තක්සේරු කිරීමේදී, සමූහය මගින් අභිගයේදී මුදල් ප්‍රවාහ උපලබ්ධි වූ ආකාරය සහ හිත ප්‍රාග්ධන ප්‍රමාණය මත පොලිය ඇතුළු සියළු සෙසු අදාළ තොරතුරු සැලකිල්ලට ගනු ලැබේ.

5.4.2. ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ පරීක්ෂණය (SPPI)

සමූහය මගින් මූලික ණය වැඩපිළිවෙලෙහි ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ පරීක්ෂා කරමින් ඒවා ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ පරීක්ෂණයෙන් සුදුසුකම් ලබන්නේ ද යන්න හඳුනාගැනේ. මෙහිදී ඒවා හුදෙක් ප්‍රාග්ධනය වෙනුවෙන් සහ හිත ප්‍රාග්ධන මුදල වෙනුවෙන් කෙරෙන පොලී ගෙවීම් ලෙස සැලකේ.

මෙම කාර්යය සඳහා “ප්‍රාග්ධනය” යනුවෙන් මූලික හඳුනාගැනීමේදී මූල්‍ය වත්කමේ සාධාරණ අගය ලෙස අර්ථකථනය කෙරේ. කෙසේවුවද, මූල්‍ය වත්කමේ ජීව කාලය තුළ විය වෙනස් විය හැක.

මෙම කාර්යය සඳහා “පොලිය” යන්න මුදලේ කාල අගය, නිශ්චිත කාලපරිච්ඡේදයක හිත ප්‍රාග්ධන මුදල ආශ්‍රිත බැර අවදානම, වෙනත් මූලික ණය දීමේ අවදානම් හා පිරිවැය මෙන්ම ලාභ තීරුව සැලකිල්ලට ගැනේ. සමූහය මගින් විනිශ්චයනාවය යොදවමින් මූල්‍ය වත්කම් සඳහා නාමික අගය ලබාදුන් ව්‍යවහාර මුදල් සහ පොලී අනුපාතය පිහිටුවන ලද කාලසීමාව ආදී අදාළ කරුණු සලකා බලනු ලැබේ.

5.5. මූල්‍ය වත්කම් හා බැරකම් වල මිනුම්කරණ කාණ්ඩ (ප්‍රමිතිය 2018 ජනවාරි 1 සිට අදාළ වේ)

2018 ජනවාරි 1 දින සිට ස්කන්ධ උපකරණ සහ ව්‍යුත්පන්නයන් හැර, සියළුම මූල්‍ය වත්කම්, වත්කම් කළමනාකරණය සඳහා වන සමාගමෙහි ව්‍යාපාර ආකාරිකයෙහි සහ

- ◆ ක්‍රමක්ෂය පිරිවැය (සටහන 5.5.1.)
- ◆ වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව (සටහන 5.5.2.)
- ◆ ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව (සටහන 5.5.3.)

යටතේ මිනුම්කරණය කරන ලද සාධන පත්‍රයෙහි ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ ලක්ෂණයන්හි සම්මිශ්‍රණයක් මත පදනම්ව තක්සේරු කිරීමට නියමිත වේ.

5.5.1. ක්‍රමක්ෂය පිරිවැය අනුව මිනුම්කරණය කරන ලද මූල්‍ය උපකරණ ණය උපකරණ

පහත දැක්වෙන තත්ත්වයෙන් පවතින විට ණය උපකරණයන්හි ආයෝජන ක්‍රමක්ෂය පිරිවැය අනුව මිනුම්කරණය කෙරේ :

- ◆ විශේෂ කොට දක්වන ලද දිනයන්හිදී, හුදෙක් ප්‍රාග්ධනය වෙනුවෙන් සහ හිත ප්‍රාග්ධන මුදල මත පොලී ගෙවීම් නියෝජනය කරන ආකාරයේ, මුදල් ප්‍රවාහයන් පැන නැගීමට හේතු වන ගිවිසුම්ගත කොන්දේසි සහිත වන විට ; සහ
- ◆ ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ එක්රැස් කරගැනීමට රඳවා ගැනීම මගින් අරමුණ සාක්ෂාත් කර ගත් ව්‍යාපාර ආකාරිකයක් තුළ දරා සිටින විට.

මෙම ණය උපකරණ මූලිකව සාධාරණ අගය සහ සෘජුව ආරෝපනය කළ හැකි ගනුදෙනු පිරිවැය අනුව හඳුනාගෙන, පසුව ක්‍රමක්ෂය පිරිවැය අනුව මිනුම්කරණය කෙරේ. බැරකම් භාහිරකරණය පහත සටහන 5.7 ‘වත්කම් භාහිරකරණය’ හි දක්වා ඇති පරිදි පියවර තුනක අපේක්ෂිත බැරකම් අලාභ ආකාරිකය මත පදනම් වේ.

බැංකු වෙතින් ණය හා ලැබිය යුතු දෑ, වෙනත් ගනුදෙනුකරුවන් වෙතින් ණය හා ලැබිය යුතු දෑ

පහත දැක්වෙන කොන්දේසි ද්විත්වයම සපුරාලන බැවින් 2018 ජනවාරි 1 දින සිට සමූහය මගින් බැංකු වෙතින් ණය හා ලැබිය යුතු දෑ සහ වෙනත් ගනුදෙනුකරුවන් වෙතින් ණය හා ලැබිය යුතු දෑ ක්‍රමක්ෂය පිරිවැය අනුව මිනුම්කරණය කරනු ලබයි:

- ◆ මූල්‍ය වත්කම් ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ එක්රැස් කරගැනීමට රඳවා ගැනීම මගින් අරමුණ සාක්ෂාත් කර ගත් ව්‍යාපාර ආකාරිකයක් තුළ දරා සිටීම.
- ◆ මූල්‍ය වත්කම් විශේෂ කොට දක්වන ලද දිනයන්හිදී, හුදෙක් ප්‍රාග්ධනය වෙනුවෙන් සහ හිත ප්‍රාග්ධන මුදල මත පොලී ගෙවීම් නියෝජනය කරන ආකාරයේ, මුදල් ප්‍රවාහයන් පැන නැගීමට හේතු වන ගිවිසුම්ගත කොන්දේසි වලින් සමන්විත වීම.

5.5.2. වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව මිනුම්කරණය කරන ලද මූල්‍ය උපකරණ ණය උපකරණ

පහත දැක්වෙන තත්ත්වයෙන් පවතින විට ණය උපකරණයන්හි ආයෝජන වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව මිනුම්කරණය කෙරේ:

- ◆ විශේෂ කොට දක්වන ලද දිනයන්හිදී, හුදෙක් ප්‍රාග්ධනය වෙනුවෙන් සහ හිත ප්‍රාග්ධන මුදල මත පොලී ගෙවීම් නියෝජනය කරන ආකාරයේ, මුදල් ප්‍රවාහයන් පැන නැගීමට හේතු වන ගිවිසුම්ගත කොන්දේසි සහිත වන විට ; සහ
- ◆ ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ එක්රැස් කරගැනීමට රඳවා ගැනීම මගින් අරමුණ සාක්ෂාත් කර ගත් ව්‍යාපාර ආකාරිකයක් තුළ දරා සිටින විට.

මෙම ණය උපකරණ මූලිකව සාධාරණ අගය සහ සෘජුව ආරෝපනය කළ හැකි ගනුදෙනු පිරිවැය අනුව හඳුනාගෙන, පසුව ක්‍රමක්ෂය පිරිවැය අනුව මිනුම්කරණය කෙරේ. සාධාරණ අගය වෙනස්වීමෙන් පැන නැගෙන ලාභ හෝ අලාභ වෙන් වූ ස්කන්ධ සංරචකයක් ඇතුළත වෙනත් විස්තීර්ණ ආදායමෙහි දැක්වේ. භාහිරකරණ අලාභයන් හෝ ප්‍රතිවර්තනයන්, පොලී ආදායම සහ විදේශ ව්‍යවහාර මුදල් ලාභ හෝ අලාභයන් ලාභ හා අලාභ තුළ හඳුනාගැනේ. පෙර වෙනත් විස්තීර්ණ ආදායම තුළ හඳුනාගැනුණු, බැහැර කිරීමෙන් අනතුරුව, සමුච්චිත ලාභ හෝ අලාභ ආදායමට ස්කන්ධ ප්‍රකාශයෙන් ප්‍රතිවර්ගීකරණය කෙරේ.

බැරකම් භාහිරකරණය මූල්‍ය වත්කම් වලට අදාළ කොට ඇති පරිදි පියවර තුනක අපේක්ෂිත බැරකම් අලාභ ආකාරිකය මත පදනම් වේ. අපේක්ෂිත බැරකම් අලාභ ආකාරිකය පහත සටහන 5.7 ‘වත්කම් භාහිරකරණය’ හි දක්වා ඇත.

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

ස්කන්ධ උපකරණ

කළමනාකාරිත්වය මගින් අවලංගු කළ නොහැකි වරණයක් සිදු කරන ලද විට, වෙළඳාම පිණිස දරා සිටීමක් හෝ බැංකුව මගින් SLFRS 3 "ව්‍යාපාර සංයෝජන" ප්‍රමිතිය අදාළ වන ව්‍යාපාර සංයෝජනයක අසම්භාව්‍ය ප්‍රතිශ්‍යාවන් නොමැති ස්කන්ධ උපකරණ වල ආයෝජනයන් වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව මිනුම්කරණය කෙරේ. කළමනාකාරිත්වය මගින් වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව වරණයක් පිළිබඳ සැලකිල්ලට නොගැනෙන අයෝජන කළඹ සඳහා, නියතයක් වශයෙන් විවැනි ආයෝජන ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව මිනුම්කරණය කෙරේ.

වෙනත් විස්තීර්ණ ආදායම හි ඉදිරිපත් කෙරෙන මුදල් ප්‍රමාණයන් පසුව ලාභ හෝ අලාභ වෙත මාරු නොකෙරේ. විවැනි ආයෝජනයන්හි ලාභාංශ ලාභ හෝ අලාභ තුළ හඳුනාගැනේ.

5.5.3. ලාභ හෝ අලාභ මත සාධාරණ අගය අනුව මූල්‍ය වත්කම්

ලාභ හෝ අලාභ මත සාධාරණ අගය අනුව මූල්‍ය වත්කම් අනුව වන අයිතමයන් පහත දැක්වෙන කරුණු වලින් සමන්විත වේ :

- අ) වෙළඳාම පිණිස දරා සිටින :
- ආ) මුල් වරට හඳුනාගැනීමේදී ලාභ හෝ අලාභ මත සාධාරණ අගය වශයෙන් නම් කරන ලද අයිතම : සහ
- ඇ) හුදෙක් ප්‍රාග්ධන හෝ පොලී ලෙවීම් නියෝජනය නොකරන ගිවිසුම්ගත කොන්දේසි සහිත ණය උපකරණ

ලාභ හෝ අලාභ මත සාධාරණ අගය අනුව දරා සිටින මූල්‍ය වත්කම් මූලිකව සාධාරණ අගය අනුව හඳුනාගැනෙන අතර, ඒ සමග ගනුදෙනු පිරිවැය දරන ලද අවස්ථාවේදී ආදායම් ප්‍රකාශය තුළ හඳුනාගැනේ. පසුව, ඒවා සාධාරණ අගය අනුව මිනුම්කරණය කොට කවර හෝ ලාභ හෝ අලාභ ඒවා පැන නගින අවස්ථාවේදී ආදායම් ප්‍රකාශය තුළ හඳුනාගැනේ.

මූල්‍ය වත්කමක් සාධාරණ අගය අනුව මිනුම්කරණය කරනු ලබන අවස්ථාවේදී, බැරකම් අවදානමෙහි වෙනස්වීම් වෙත ආරෝපනය කළ යුතු සාධාරණ අගයෙහි වලංගය නියෝජනය වන පරිදි, විරුද්ධ පාර්ශවයේ ණය වටිනාකම පිළිබිඹු වන අයුරින් බැරකම් තක්සේරු ගැලපුමක් ඇතුළත් කෙරේ.

අ) වෙළඳාම පිණිස දරා සිටින මූල්‍ය උපකරණ

වෙළඳාම පිණිස දරා සිටින යනුවෙන් මූල්‍ය උපකරණයක් වර්ගීකරණයට ලක් වනුයේ එය හුදුරු කාලයේදී විකිණීම හෝ ප්‍රතිමුද්‍රා ගැනීමේ මූලික අරමුණින් යුතුව අත්පත් කරගැනීම හෝ දරනු ලැබීම සිදුවූයේ නම්, හෝ එමගින් කෙටි කාලීන ලාභ ලැබීමේ සාක්ෂි සහිත එක්ව කළමනාකරණය කරනු ලබන මූල්‍ය උපකරණ කළඹක කොටසක් නිර්මාණය කරනු ලබයි නම්, හෝ එය සුදුසුකම් ලබන ඉදිරි රැකුම් සබඳතාවයක නොවන ව්‍යුත්පන්නයක් වන්නේ නම් වේ. වෙළඳ ව්‍යුත්පන්නයක් සහ වෙළඳ සුරැකුම් වෙළඳාම පිණිස දරා සිටින වශයෙන් වර්ගීකරණය කෙරෙන අතර සාධාරණ අගය අනුව හඳුනාගැනේ.

ආ) ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව මිනුම්කරණය කෙරෙන වශයෙන් නම් කරන ලද මූල්‍ය උපකරණ

මුල් වරට හඳුනාගැනීමේදී, මූල්‍ය උපකරණ ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව මිනුම්කරණය කෙරෙන වශයෙන් නම් කෙරේ. කිසියම් මූල්‍ය වත්කමක් ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව වශයෙන් නම් කරනු ලබන්නේ, එසේ කිරීම තුළින් වත්කම් හෝ බැරකම් වෙනස් වූ පදනම් මත මිනුම්කරණය ඔස්සේ පැන නැගිය හැකි මිනුම්කරණ සහ හඳුනාගැනීමේ අනුකූලතාවයන් සම්පූර්ණයෙන් ඉවත් කෙරේ නම් හෝ සැලකිය යුතු මට්ටමින් අවප්‍රමාණය කෙරේ නම් පමණි.

කිසියම් මූල්‍ය බැරකමක් ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව වශයෙන් නම් කරනු ලබන්නේ එමගින් ගිණුම්කරණ නොගැළපීම සම්පූර්ණයෙන් ඉවත් කෙරේ නම් හෝ සැලකිය යුතු මට්ටමින් අවප්‍රමාණය කෙරේ නම් හෝ:

- ◆ ධාරක ගිවිසුමක් අතහැරගත ව්‍යුත්පන්න එකක් හෝ වැඩි ගණනකින් සමන්විත වන්නේ නම් : හෝ
- ◆ මූල්‍ය වත්කම් හා බැරකම් ද්විත්වයම කළමනාකරණය සහ ඒවායේ කාර්යසාධනය ලේඛණගත අවදානම් කළමනාකරණ හෝ ආයෝජන ක්‍රමෝපායකට අනුකූලව සාධාරණ අගය අනුව තක්සේරු කෙරෙන්නේ නම් වේ.

මූල්‍ය බැරකමක් ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව වශයෙන් නම් කරනු ලබන අවස්ථාවකදී, බැංකුවේ ස්වකීය බැරකම් තත්ත්වය තුළ ආරෝපනය කළ යුතු සාධාරණ අගයෙහි වෙනස්වීම් ගණනය කරනු ලබන්නේ, නිරීක්ෂණය කළ හැකි වෙළඳපොළ පොලී අනුපාතිකයන්ට ඉහළින් බැරකම් පැතිරීමේ වෙනස්වීම් නිර්ණය කිරීමෙනි.

5.5.4. ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ සහ ඉදිරි රැකුම් ගිණුම්කරණය

ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ යනු මිල, ලැයිස්තුගත කොටස් හෝ වෙනත් විචල්‍යත්ව යටත්ව අගය ව්‍යුත්පන්න කර ගනු ලබන ගිවිසුම් වන අතර සාමාන්‍යයෙන් මේවා හුවමාරු, ඉදිරිගාමී අනුපාතික ගිවිසුම්, අනාගතයන් සහ වරණයන්ගෙන් සමන්විත වේ.

ව්‍යුත්පන්නයන් බලාත්මක ඉදිරි රැකුම් සබඳතාවයක කොටස් වූ සහ ඉදිරි රැකුම් ව්‍යුත්පන්නයන් වශයෙන් නම් කරන ලද අවස්ථාවක හැරුණු විට, සියළු ව්‍යුත්පන්නයන් මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයේදී සාධාරණ අගය අනුව හඳුනාගැනෙන අතර වෙළඳ කටයුතු වශයෙන් වර්ගීකරණය කෙරේ. ව්‍යුත්පන්නයක ධාරක අගය අදාළ ගිවිසුමෙහි පිටි කාලය පුරා සාධාරණ අගය අනුව ප්‍රතිමිනුම්කරණය කෙරේ. ව්‍යුත්පන්නයන් ඒවායේ සාධාරණ අගයට ධනාත්මක වන විට වත්කම් වශයෙන්ද සාධාරණ අගය සෘණාත්මක වන විට බැරකම් වශයෙන්ද දැක්වේ.

5.5.5. මූල්‍ය වත්කම් හා බැරකම් ප්‍රතිවර්ගීකරණය

2018 ජනවාරි 1 දින SLFRS 9 ප්‍රමිතිය අනුගමනය කිරීමත් සමග බැංකුව මගින් මුල් වරට හඳුනාගැනීමෙන් පසු එහි මූල්‍ය වත්කම් ප්‍රතිවර්ගීකරණය කරන ලද්දේ එබඳු මූල්‍ය වත්කමක් කළමනාකරණය සඳහා වන ව්‍යාපාර ආකාරයෙහි වෙනසක් සිදුවුවහොත් පමණි. එබඳු ප්‍රතිවර්ගීකරණයන් ප්‍රතිවර්ගීකරණ දිනයේ සිට අනාගතයේ භාවිත කළ හැකි වශයෙන් යොදා ගැනේ.

5.6. මූල්‍ය වත්කම් හා බැරකම් වල මිනුම්කරණ කාණ්ඩයන් (2018 ජනවාරි 1 දිනට පෙර ප්‍රමිතිය අදාළ වේ)

2018 ජනවාරි 1 දිනට පෙර මූල්‍ය උපකරණ වර්ගීකරණය ඒවායේ අරමුණ හා ලක්ෂණ සහ ඒවා අත්පත් කරගැනීමේදී කළමනාකාරිත්වයේ අභිමතය මත රඳා පැවතිණි. මූල්‍ය වත්කම් හා මූල්‍ය බැරකම් ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව වාර්තා කරනු ලබන අවස්ථාවන් හිදී හැර සියළුම මූල්‍ය උපකරණ මූලිකව සාධාරණ අගය අනුව මිනුම්කරණය කෙරෙන අතර සැලකිය යුතු ගනුදෙනු පිරිවැය වියට එක් කෙරේ

ආරම්භයේදී මූල්‍ය වත්කමක් පහත දැක්වෙන කාණ්ඩයන්ගෙන් එකක් යටතේ වර්ගීකරණය කෙරෙන අතර මූල්‍ය වත්කම් වල පසුව සිදුවන මිනුම්කරණයන් ඒවායේ වර්ගීකරණය මත රඳා පවතී

- ◆ ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව/ වෙළඳාම පිණිස දරා සිටින හෝ ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව නම් කරන ලද (සටහන 5.6.1.)
- ◆ විකිණීම සඳහා පවතින (සටහන 5.6.2.)
- ◆ ණය සහ ලැබී යුතු දෑ(සටහන 5.6.3.)
- ◆ කල්පිරීම තෙක් රඳවාගත් (සටහන 5.6.4.)

මූල්‍ය බැරකම්

සමූහය මගින් සියළු මූල්‍ය බැරකම් මූලිකව ඒවා ඇරඹී දිනයේ හඳුනාගනු ලබන අතර ක්‍රමයෙන් පිරිවැය අනුව හෝ ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව මිනුම්කරණය කෙරේ. මූල්‍ය වත්කම් වල පසුව සිදුවන මිනුම්කරණයන් ඒවායේ වර්ගීකරණය මත රඳා පවතී.

5.6.1. වෙළඳාම පිණිස රඳවාගත් මූල්‍ය වත්කම් හා බැරකම්

වෙළඳාම පිණිස රඳවාගත් මූල්‍ය වත්කම් හා බැරකම් සාධාරණ අගය අනුව මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි වාර්තා කෙරේ සාධාරණ අගයෙහි වෙනස්වීම් 'ඉද්ධ වෙළඳ ආදායමෙහි' හඳුනාගැනේ. පොලී හා ලාභාංශ ආදායම හෝ වියදම ගිවිසුමෙහි කොන්දේසි වලට අනුව හෝ ලෙවීම වෙත අයිතිය ස්ථාපනය වූ පසු 'ඉද්ධ වෙළඳ ආදායමෙහි' වාර්තා කෙරේ.

මෙම ගිණුම්කරණ වර්ගීකරණය සඳහා බැංකුව විසින් වෙළඳාම සඳහා අත්පත් කරගත් ණය උපකරණ හා සේවාවන් උපකරණ ඇතුළත් වේ. ඉදිරි වෙළඳ ගිවිසුම් සඳහා භාවිතා කරන ලද ව්‍යුත්පන්න උපකරණයන්හි අගය ධන වූ විට වත්කම් වශයෙන් හා අගය අඩු වූ විට වගකීම් වශයෙන්ද ගිණුම් තබනු ලැබේ. ව්‍යුත්පන්න උපකරණයේ අගය අඩු හෝ වැඩිවීම 'ශුද්ධ වෙළඳ ආදායමේ' වර්තා කෙරේ.

5.6.2. විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන

විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන යනු විකිණීම සඳහා පවතින වශයෙන් නම් කරනු ලබන ව්‍යුත්පන්න නොවන මූල්‍ය ආයෝජන වන අතර ඒවා වෙනත් කිසිදු කාණ්ඩයක් යටතේ වර්ගීකරණය නොකෙරේ. සමූහයේ සේවකයින් සුරැකුම් සහ ඇතැම් ණය සුරැකුම් වල ආයෝජන විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන වශයෙන් වර්ගීකරණය කෙරේ. මුල් වරට හඳුනාගැනීමෙන් අනතුරුව ඒවා සාධාරණ අගය අනුව සහ විභි වෙනස්වීම් අනුව මිනුම්කරණය කෙරේ.

උපලබ්ධි නොවූ ලාභ සහ අලාභ වෙනත් විස්තීර්ණ ආදායම් තුළ හඳුනාගැනේ. විබද ආයෝජනයක් බැහැර කෙරෙන අවස්ථාවකදී, සේවකයින් තුළ පෙර හඳුනාගනු ලැබූ සමුච්චිත ලාභය හෝ අලාභය ආදායම් ප්‍රකාශයේ 'වෙනත් මෙහෙයුම් ආදායම්' තුළ හඳුනාගැනේ. විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන දරනු ලබමින් පැවති අවස්ථාවේ උපයන ලද ලාභාංශ ආයෝජනය සිදු කරන ලද දිනය වශයෙන් සමාගම මගින් ප්‍රකාශයට පත් කරනු ලබන දිනයේදී ආදායම් ප්‍රකාශයේ 'වෙනත් මෙහෙයුම් ආදායම්' තුළ හඳුනාගැනේ. විබද ආයෝජන මගින් පැන නගින අලාභයන් ආදායම් ප්‍රකාශයෙහි 'මූල්‍ය ආයෝජනයන්ගෙන් ශුද්ධ ලාභය/අලාභය' තුළ හඳුනාගැනෙන අතර 'මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයේ' ආදාය වත්කම/අයෝජනය ගිණුමෙන් ඉවත් කෙරේ.

5.6.3. ණය සහ ලැබිය යුතු දෑ වශයෙන් වර්ගීකරණය කොට ඇති මූල්‍ය වත්කම්

- ❖ පහත සඳහන් මූල්‍ය වත්කම් හැර, ණය සහ ලැබිය යුතු දෑ වශයෙන් වර්ගීකරණය කොට ඇති මූල්‍ය වත්කම් සක්‍රීය වෙළඳපොල තුළ මිල ප්‍රකාශන නොවූ, ස්ථාවර හෝ තීරණය කළ හැකි ගෙවීම් සහිත ව්‍යුත්පන්නයන් නොවන මූල්‍ය වත්කම් වලින් සමන්විත වේ.
- ❖ වහාම හෝ නුදුරු කාලසීමා තුළ බැංකුව විකිණීමට අදහස් කර මූල්‍ය වත්කම් සහ මුල් අවස්ථා හඳුනාගැනීමේදී ලාභය හෝ අලාභය ඔස්සේ සාධාරණ අගය අනුව නම් කරන ලද මූල්‍ය වත්කම්.
- ❖ මුල් අවස්ථා හඳුනාගැනීමේදී බැංකුව විකිණීම සඳහා පවතින ලෙස නම් කරන මූල්‍ය වත්කම්.
- ❖ ණය පිරිහීමක් හේතුවෙන් හැර, එහි මූලික ආයෝජනයෙන් සලකිය යුතු ලෙස හෝ මුළු ප්‍රමාණයම අය කර ගැනීමට බැංකුවට නොහැකි වීමට ඉඩ ඇති මූල්‍ය වත්කම්.

මූලික මිනුම්කරණයට පසුව, 'බැංකු වෙතින් ලැබිය යුතු' සහ 'ගනුදෙනුකරුවන් වෙත ණය හා අත්තිකාරම්' මුදල් පසුපා ප්‍රමාණ හානිකරණය වෙනුවෙන් දීමනා අඩු කොට සඵල පොලී අනුපාතය භාවිත කරමින් ක්‍රමයෙන් පිරිවැය අනුව මිනුම්කරණය කෙරේ. අත්පත් කරගැනීමේදී වූ කවර හෝ වට්ටමක් හෝ ආධිකාරයක් සහ සඵල පොලී අනුපාතිකයෙහි අවශ්‍ය කොටසක් වන ගාස්තු සහ පිරිවැය සැලකිල්ලට ගනිමින් ක්‍රමයෙන් පිරිවැය ගණනය කෙරේ. ආදායම් ප්‍රකාශයෙහි 'පොලී ආදායම්' තුළ ක්‍රමයෙන් ඇතුළත් කෙරේ. හානිකරණය තුළින් පැනනගින අලාභ ආදායම් ප්‍රකාශයෙහි 'හානිකරණ වියදම්' යටතේ හඳුනාගැනේ.

5.6.4. කල්පිරීම තෙක් රඳවාගත් මූල්‍ය ආයෝජන

කල්පිරීම තෙක් රඳවාගත් මූල්‍ය ආයෝජන යනු කල්පිරීම තෙක් රඳවා ගැනීමට බැංකුවට අනිප්‍රාය හා හැකියාව ඇති ස්ථාවර හෝ තීරණය කළ හැකි ගෙවීම් සහ ස්ථාවර කල්පිරීම සහිත ව්‍යුත්පන්න නොවන මූල්‍ය වත්කම් වේ. විබද ආයෝජන ප්‍රධාන වශයෙන් භාණ්ඩාගාර බැඳුම්කර වේ. මුල් අවස්ථා මිනුම්කරණයට පසුකාලීනව කල්පිරීම තෙක් රඳවාගත් මූල්‍ය ආයෝජන සඵල පොලී අනුපාතික භාවිත කරමින් හානිකරණය අඩු කොට ක්‍රමයෙන් පිරිවැය අනුව මිනුම්කරණය කෙරේ. අත්පත් කරගැනීමේදී වූ කවර හෝ වට්ටමක් හෝ ආධිකාරයක් සහ සඵල පොලී අනුපාතිකයෙහි අවශ්‍ය කොටසක් වන ගාස්තු සහ පිරිවැය සැලකිල්ලට ගනිමින් ක්‍රමයෙන් පිරිවැය ගණනය කෙරේ. ආදායම් ප්‍රකාශයෙහි 'පොලී ආදායම්' තුළ ක්‍රමයෙන් ඇතුළත් කෙරේ. හානිකරණය තුළින් පැනනගින අලාභ ආදායම් ප්‍රකාශයෙහි 'හානිකරණ වියදම්' යටතේ හඳුනාගැනේ. බැංකුව කල්පිරීම තෙක්

රඳවාගත් ආයෝජන වලින් සැලකිය යුතු ප්‍රමාණයක් විකිණීම හෝ ප්‍රතිවර්ගීකරණය කරන්නේ නම්, (යම් නිශ්චිත තත්ත්වයන් තුළදී හැර) සම්පූර්ණ කණ්ඩායම දෝෂ සහිත වන අතර ඒවා විකිණීම සඳහා පවතින වශයෙන් ප්‍රතිවර්ගීකරණය කළ යුතු වේ. මෙය එසේ සිදුවුවහොත්, ඉන් අනතුරුව එළඹෙන වසර දෙකක් සඳහා කවර හෝ මූල්‍ය වත්කමක් කල්පිරීම තෙක් රඳවාගත් වශයෙන් වර්ගීකරීම් බැංකුවට තහනම් වනු ඇත.

5.6.5. මූල්‍ය වත්කම් ප්‍රතිවර්ගීකරණය

ප්‍රතිවර්ගීකරණය සිදුවන දිනයේදී ප්‍රතිවර්ගීකරණයක් සාධාරණ අගය අනුව වාර්තාගත කෙරෙන අතර, එය නව ක්‍රමයෙන් පිරිවැය බවට පත් වේ.

"විකිණීම සඳහා පවතින" කාණ්ඩයේ ප්‍රතිවර්ගීකරණය කරන ලද මූල්‍ය වත්කමක් සඳහා සේවකයින් තුළ හඳුනාගෙන ඇති, කවර හෝ පෙර ලද වාසිය හෝ අවාසිය සඵල පොලී අනුපාතිකය භාවිත කරමින්, ආයෝජනයේ ඉදිරියට පවත්නා ජීව කාලය මත ආදායම් ප්‍රකාශයට ක්‍රමයෙන් කෙරේ. නව ක්‍රමයෙන් කළ ලැබූ අගයන්, අපේක්ෂිත මුදල් ප්‍රවාහයන් අතර ඇති ඕනෑම වෙනසක් ද සඵල පොලී අනුපාතිකය යොදාගනිමින් වත්කමෙහි ඉතිරිව ඇති ජීව කාලය අනුව ක්‍රමයෙන් කරනු ලැබේ. වත්කම් හානිකරණය වන බවට පසුකාලීනව හිගමනය කරනු ලබයි නම්, හිමිකම් තුළ වාර්තා වූ ඇති ප්‍රමාණය ආදායම් ප්‍රකාශයට ප්‍රතිවර්ගීකරණය වේ.

"වෙළඳාම සඳහා රඳවාගත්" කාණ්ඩයේ ව්‍යුත්පන්න නොවන වත්කමක් ණය හා ලැබිය යුතු දෑ නිර්වචනයට අනුකූල වේ නම් සහ පැහැදිලි අනාගතයක් හෝ කල්පිරීම දක්වා ආදාය මූල්‍ය වත්කම රඳවාගැනීමට බැංකුවට අභිමතය හා හැකියාව පවති නම් වෙළඳාම සඳහා රඳවාගත් කාණ්ඩයේ සිට "ණය හා ලැබිය යුතු දෑ" කාණ්ඩය වෙත බැංකුව එම මූල්‍ය වත්කම ප්‍රතිවර්ගීකරණය කරනු ඇත. කිසියම් මූල්‍ය වත්කමක් ප්‍රතිවර්ගීකරණය කොට ඇත්නම් සහ මුදල් ලැබීම් නැවත අයකර ගැනීමේ හැකියාව වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස බැංකුව ඇස්තමේන්තුගත මුදල් ලැබීම් වැඩිකර ගනී නම් ඇස්තමේන්තුව වෙනස් වූ දිනයේ සිට වැඩිවීමේ බලපෑම සඵල පොලී අනුපාතිකයට ගැළපීමක් ලෙස හඳුනාගනු ලබයි.

ප්‍රතිවර්ගීකරණය කළහොත්කාර්තුවේ අභිමතය පරිදි තීරණය වන අතර එය සාධන පත්‍රයෙන් සාධන පත්‍රයට යන පදනම මත හිගමනය වේ. මූලික හඳුනාගැනීමෙන් පසු බැංකුව ලාභ හෝ අලාභ කාණ්ඩය යටතේ කිසිදු මූල්‍යමය උපකරණයක් සාධාරණ අගයට ප්‍රතිවර්ගීකරණය නොකරයි.

5.6.6. වෙනත් මූල්‍ය බැරකම්

ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව නම් නොකළ, බැංකුව විසින් නිකුත් කරන ලද මූල්‍ය සාධන පත්‍ර වෙනත් බැරකම් ලෙස වර්ග කරනු ලබන අතර, එහිදී ගිවිසුම්ගත විධිවිධානයන් අනුව දරන්නාට මුදල් හෝ වෙනත් වත්කමක් භාරදීමට හෝ, තමන්ගේම සේවකයින් වල නිශ්චිත සංඛ්‍යාවක් සඳහා ස්ථාවර මුදල් ප්‍රමාණයක් හෝ වෙනත් මූල්‍යමය වත්කමක් භාරදීම මගින් හැර බැඳීම් ඉෂ්ට කිරීමට බැංකුව බැඳීමකට යටත් වේ.

වෙනත් මූල්‍ය බැරකම් ගනුදෙනුකරුවන්ගෙන් ලද තැන්පතු, බැංකුවෙන් ගෙවීමට ඇති ප්‍රමාණයන්, බැංකු වලින් හා වෙනත් අයවැන්නන්ගෙන් ලබාගත් ණය සහ ණයකර වලින් සමන්විත වේ.

මූලික මිනුම්කරණයෙන් පසු, වෙනත් මූල්‍ය බැරකම් සඵල පොලී අනුපාතිකය භාවිත කරමින් ක්‍රමයෙන් පිරිවැය අනුව මිනුම්කරණය කෙරේ. සඵල පොලී අනුපාතිකයේ අවශ්‍ය කොටස වන නිකුත් කිරීමේ වට්ටම් හෝ ආධිකාර පිරිවැය, ක්‍රමයෙන් පිරිවැය ගණනය කිරීමේදී සැලකිල්ලට ගැනේ.

5.7. මූල්‍ය වත්කම් හානිකරණය (2018 ජනවාරි 1 සිට ප්‍රමිතිය අදාළ වේ)

2018 ජනවාරි 01 දින සිට, ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගයට මිනුම්කරණය නොකෙරෙන පහත දැක්වෙන මූල්‍ය වත්කම් කාණ්ඩයන්හි සඳහා අපේක්ෂිත බැරකම් අලාභය මත බැඳීමේදී සමූහය විසින් අදියර තුනකින් යුතු වළමුමක් යොදා ගැනේ.

- ❖ වෙනත් විස්තීර්ණ ආදායම් ඔස්සේ සාධාරණ අගය අනුව මිනුම්කරණය කෙරෙන ණය සාධන පත්‍ර
- ❖ ණය බැඳීම්: සහ
- ❖ මූල්‍ය ඇප ගිවිසුම්

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

ස්කන්ධ ආයෝජනයන් මත කිසිදු අපේක්ෂිත බැරකම් අලාභයක් හඳුනාගනු නොලැබේ.

මූලික හඳුනාගැනීමේ සිට ණය අවදානම වෙනස්වීම මත පදනම්ව මූල්‍ය වත්කම් පහත දැක්වෙන අදියර තුන හරහා ගමන් කරයි.

1 අදියර : මාස 12 අපේක්ෂිත බැරකම් අලාභය මුල්වරට හඳුනාගැනීමේ සිට ණය අවදානමේ සැලකිය යුතු වැඩිවීමක් නොමැති වූ සහ ආරම්භයේ පටන් ණය පිරිහීමක් නොමැති වත්කම් සඳහා, ඊළඟ මාස 12 තුළ ඇති විය හැකි පැහැර හැරීමේ සිදුවීමේ සම්භාවිතාව ආශ්‍රිත ජීවකාල අපේක්ෂිත බැරකම් අලාභ කොටස හඳුනාගැනේ.

බැංකුව සැලකිය යුතු ණය පිරිහීමක් නොමැති ගනුදෙනුකරුවන් වෙතින් මාස 12 අපේක්ෂිත බැරකම් අලාභය තීරණය කරයි

2 අදියර : ජීව කාල අපේක්ෂිත බැරකම් අලාභය - ණය හානිකරණයට ලක් නොවූ මුල්වරට හඳුනාගැනීමේ සිට ණය අවදානමේ සැලකිය යුතු වැඩිවීමක් සහිත වන අතර ආරම්භයේ පටන් ණය හානිකරණයක් නොමැති වත්කම් සඳහා, ජීව කාල අපේක්ෂිත බැරකම් අලාභයක් (උදා: මූල්‍ය වත්කමෙහි ඉතිරි වූ ජීව කාලය පාදක කර ගනිමින්) හඳුනාගැනේ.

බැංකුවේ ප්‍රතිපත්ති වලට අනුකූලව, අදියර 3 යටතේ වර්ගීකරණය කරන ලද ණය පහසුකම් හැරුණු විට, සම්මතයෙහි අවශ්‍යතාවන්ට අනුව සැලකිය යුතු හානිකරණයන් නියමිත දිනයෙන් පසු දින 30 ක් ගතවූ යන නිශ්ප්‍රභාවක උපකල්පනය ඔස්සේ මිනුම්ගත කෙරේ.

බැංකුව ණය පහසුකම්/වත්කම්, ඉහළ අදියරක සිට පහළ අදියරක් වෙත ණය පහසුකම් අධිශ්‍රේණිගත කළ අවස්ථාවකදී හැරුණු විට, වාර දෙකක් දක්වා ප්‍රතිව්‍යුහගත කරන ලද සියළුම ප්‍රතිව්‍යුහගත ණය, මහ බැංකුව මගින් නිකුත් කරන ලද නියමය අනුව අදියර 2 යටතේ සළකා බැලීම කෙරෙහිද බැංකුවේ අවධානය යොමුව ඇත.

3 අදියර : ජීව කාල අපේක්ෂිත බැරකම් අලාභය - ණය හානිකරණයට ලක් වූ කිසියම් වත්කමක ඇස්තමේන්තු ගත අනාගත මුදල් ප්‍රවාහයෙන් වෙත අහිතකර බලපෑමක් ඇති කරන ආකාරයේ සිදුවීම් වකක් හෝ වැඩි ගණනක් පවතින විට අදාළ වත්කම ණය හානිකරණයට ලක් වූ වශයෙන් හඳුනාගැනේ. හානිකරණයට ලක් වූ වත්කම් සඳහා, ජීව කාල අපේක්ෂිත බැරකම් අලාභය හඳුනාගැනීමේදී, දළ ධාරණ වටිනාකමට වඩා ක්‍රමයෙන් පිරිවැය අනුව සඵල පොලී අනුපාතිකය (දළ ප්‍රතිපාදන වලින් ඉදිවූ) යොදා ගනිමින්.

බැංකුවේ 9 ප්‍රමිතියෙහි දක්වා ඇති පරිදි සහ අක්‍රීය ණය වලට අදාළ ශ්‍රී ලංකා මහ බැංකුවේ වර්ගීකරණයන්ට යටත්ව බැංකුව, ගනුදෙනුකරුවකුගේ හිච්ඡුම්ගත ගෙවීම් නියමිත දිනට වඩා දින 90 කට වැඩි සංඛ්‍යාවක් කල් ගතව ඇති විට අදාළ ණය පහසුකම් පිළිබඳව තීරණයකට එළඹේ.

ඉහළ අදියරක සිට පහළ අදියරක් වෙත ණය පහසුකම්/වත්කම් අධිශ්‍රේණිගත කළ අවස්ථාවකදී හැරුණු විට, වාර දෙකකට වඩා ප්‍රතිව්‍යුහගත කරන ලද සියළුම ප්‍රතිව්‍යුහගත කළ ණය සහ ප්‍රතිසැකසුම්ගත ණය අදියර 3 යටතේ වන ශ්‍රී ලංකා මහ බැංකුවේ නියමයන් අනුව අදාළ සියළුම ණය පහසුකම්/ගනුදෙනුකරුවන් අක්‍රීය වශයෙන් වර්ගීකරණයට ලක් වේ.

5.7.1. හානිකරණයේ අදියර නිශ්චය කිරීම

ඔක් වක් වාර්තාකරණ දිනයේදී, වාර්තාකරණ දිනය හා මූලික හඳුනාගැනීමේ දිනය අතර අපේක්ෂිත ජීව කාලය මුළුල්ලේ ගෙවීම් පැහැරහැරීමක් සිදුවීමේ අවදානම හා සසඳමින්, බැංකුව මූලික හඳුනාගැනීමේ සිට වත්කම් සම්බන්ධ සැලකිය යුතු ණය අවදානමේ වැඩිවීමක් පවතීද යන්න තක්සේරු කරයි. බැංකුව මගින් මෙම අරමුණ උදෙසා අනවශ්‍ය පිරිවැයක් හෝ ප්‍රයත්නයක් නොමැතිව ලබාගත හැකි අදාළ වන සාධාරණ සහ සහයෝගී තොරතුරු මෙහිදී සළකා බැලේ.

වත්කම් තත්ත්වය පිරිහීමට ලක් වෙමින් පවතිද්දී, අදාළ වත්කම අපේක්ෂිත බැරකම් අලාභයෙහි අදියර ඔස්සේ සංවර්ධනය වේ. පසු කාලපරිච්ඡේදයකදී වත්කමෙහි තත්ත්වය වැඩිදියුණු වුවහොත් සහ කවර හෝ පෙර හඳුනාගත් ණය අවදානම වැඩිවීමක් ප්‍රතිවර්තනට වුවහොත්, එවිට අවිනිශ්චිත ණය සඳහා වන ප්‍රතිපාදන ජීව කාල අපේක්ෂිත බැරකම් අලාභයෙහි සිට මාස 12 අපේක්ෂිත බැරකම් අලාභය වෙත ප්‍රතිවර්තනය වේ. මූලික හඳුනාගැනීමේ සිය සැලකිය යුතු අන්දමින් පිරිහීමට ලක් නොවූ, හෝ පිරිහීම බැංකුවේ ආයෝජන ශ්‍රේණිගත කිරීමේ ක්‍රියාපටිපාටිය තුළ පවතින නම්, හෝ නියමිත දිනයේ සිට දින 30 කට අඩු කලක් ගෙවීම පැහැර හැර ඇති නම් එවැනි වත්කම් පහළ ණය අවදානමක් සහිත වීවා බවට සැලකේ. මෙවැනි වත්කම් සඳහා අවිනිශ්චිත ණය සඳහා ප්‍රතිපාදන මාස 12 අපේක්ෂිත බැරකම් අලාභය මත පදනම් වේ. වත්කම එක්රැස් කරගත නොහැකි විටකදී, එය ආශ්‍රිත ප්‍රතිපාදනයට එදිරිව කපා හැරේ. එබඳු වත්කම් කපා හැරෙනුයේ, සියළුම අවශ්‍ය ක්‍රියාපටිපාටීන් සම්පූර්ණ කිරීමෙන් සහ අලාභ ප්‍රමාණය තීරණය කිරීමෙන් අනතුරුවය.

බැංකුව කිසියම් වත්කමක ණය අවදානම සැලකිය යුතු මට්ටමින් ඉහළ ගොස් ඇතිද යන්න කේවල හෝ සාමූහික පදනමක් මත නිශ්චය කරයි. හානිකරණයේ සාමූහික තක්සේරුකරණ අරමුණු උදෙසා, මූල්‍ය සාධන පත්‍රයන් ගිණුම් සාධන පත්‍ර වර්ගය, ණය අවදානම් ශ්‍රේණිගත කිරීම්, මූලික හඳුනාගැනීමේ දිනය, කල්පිරීම දක්වා ඉතිරි කාලසීමාව, ක්ෂේත්‍රය සහ වෙනත් කරුණු සැලකිල්ලට ගනිමින්, පොදු ණය අවදානම් ලක්ෂණ අනුව වර්ගීකරණය ලක් කෙරේ.

5.7.2. අපේක්ෂිත ණය අලාභ මිනුම්කරණය

අපේක්ෂිත ණය අලාභයන් අපක්ෂපාතී සහ සම්භාවිතාව මත බර තබන ලද අපේක්ෂිත අලාභ වල ඇස්තමේන්තු ඇසුරින් හඳුනාගැනෙන අතර පහත දැක්වෙන පරිදි මිනුම්කරණය කෙරේ :

- ♦ වාර්තාකරණ දින වන විට ණය හානිකරණය නොවූ වත්කම් : සියළුම මුදල් නිශයන්හි වර්තමාන වටිනාකම, මූල්‍ය වත්කමෙහි ජීව කාලය මුළුල්ලේ සඵල පොලී අනුපාතිකය අනුව වට්ටම් කෙරේ. මුදල් නිශය යනු, හිච්ඡුම අනුව බැංකුවට අය විය යුතු මුදල් ප්‍රවාහ සහ බැංකුව ලබාගැනීමට අපේක්ෂා කරන මුදල් ප්‍රවාහ අතර වෙනස වේ.
- ♦ වාර්තාකරණ දින වන විට ණය හානිකරණය නොවූ වත්කම් : දළ ධාරණ මුදල් ප්‍රමාණය සහ ඇස්තමේන්තුගත අනාගත මුදල් ප්‍රවාහයන්හි වර්තමාන වටිනාකම අතර වෙනස සඵල පොලී අනුපාතිකය අනුව වට්ටම් කෙරේ.
- ♦ ඉටු නොකරන ලද ණය බැඳීම් : බැඳීම් ඉටු කළහොත් බැංකුව වෙත අය විය යුතු හිච්ඡුම්ගත මුදල් ප්‍රවාහ සහ බැංකුව ලබාගැනීමට අපේක්ෂා කරන මුදල් ප්‍රවාහ වෙනසෙහි වර්තමාන වටිනාකම වේ.
- ♦ මූල්‍යමය ඇප හිච්ඡුම් : බැංකුව මගින් අය කර ගැනීමට අපේක්ෂා කරනු ලබන කවර හෝ මුදලක් අඩුකොට, දරන්නා වෙත ප්‍රතිපූර්ණය කිරීමට අපේක්ෂිත ගෙවීම් වශයෙන් වේ.

ඉදිරි දර්ශක තොරතුරු ඇතුළුව බැංකුව මගින් අපේක්ෂිත බැරකම් අලාභයන් ගණනය කරනු ලබන ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා, මූල්‍ය වත්කම් වල ණය ගුණාත්මකභාවය කොටස බලන්න. අපේක්ෂිත බැරකම් අලාභයන් මත ණය වෙත කෙරෙන හවිකරණයන්හි බලපෑම පිළිබඳ විස්තර සඳහා අපේක්ෂිත ණය අලාභයන් සඳහා ප්‍රතිපාදන සටහන බලන්න. අපේක්ෂිත ණය අලාභයන් අදාළම ප්‍රකාශය තුළ අවිනිශ්චිත ණය සඳහා ප්‍රතිපාදන යොදාගනිමින් හඳුනාගැනේ. වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව ණය සාධන පත්‍ර මිනුම්කරණය කෙරෙන අවස්ථාවන් හිදී, තුන් අදියර එළඹීම මත පදනම්ව අපේක්ෂිත බැරකම් අලාභයන් මිනුම්කරණය, මූල්‍ය වත්කම් ක්‍රමයෙන් පිරිවැය අනුව යොදාගනිමින් සිදු කෙරේ. බැංකුව මගින් ප්‍රතිපාදන ගාස්තුව ආදායම් ප්‍රකාශය තුළද, අනුරූප මුදල වෙනත් විස්තීර්ණ ආදායම තුළද, මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය තුළ වත්කමෙහි ධාරණ වටිනාකමෙහි කිසිදු අඩු නොකර ද හඳුනාගැනේ.

5.8. මූල්‍ය වත්කම් හානිකරණය (2018 ජනවාරි 1 දිනට පෙර ප්‍රමිතිය අදාළ වේ)
බැංකුව මගින් එක් එක් වාර්තාකරණ දිනයේදී, මූල්‍ය වත්කමක් හෝ මූල්‍ය වත්කම් සමූහයක් හානිකරණයට ලක් වී ඇති බවට වාස්තවික සාක්ෂි ඇති දැයි පරීක්ෂා කරනු ලැබේ. මූල්‍ය වත්කමක් හෝ මූල්‍ය වත්කම් සමූහයක් හානිකරණයට ලක් ව ඇති බවට සැලකෙන්නේ, මූලික හඳුනාගැනීමට පසු සිදුවූ සිදුවීම් වකක් හෝ වැඩි ගණනක ප්‍රතිඵලයක් වශයෙන් හානිකරණය සිදුවූ බවට වාස්තවික සාක්ෂි පවතීද,

සහ අදාළ අලාභ සිදුවීම් (සිදුවීම්) මූල්‍ය වත්කමෙහි හෝ මූල්‍ය වත්කම් සමුච්චයෙහි ඇස්තමේන්තුගත අනාගත මුදල් ප්‍රවාහයන් කෙරෙහි විශ්වසනීය අයුරින් මැනිය හැකි බලපෑමක් සිදු කරන්නේද යන්න මත පමණි.

හානිකරණ සාක්ෂි පහත දැක්වෙන කරුණු වලින් සමන්විත විය හැක; ණයගැතිකරණ හෝ ණයගැතියන් සමූහයක් සැලකිය යුතු මූල්‍ය අසීරුතාවකට මුහුණදීම ; ඔවුන් හුදුන්වන්නාවයට හෝ වෙනත් මූල්‍යමය ප්‍රතිසංවිධානයකට ලක් වීම; පොලී හෝ මුද්‍රිත මුදල් ගෙවීම් වල පැහැරහැරීමක් හෝ යුතුකම් ඉටු නොකිරීමක් ; සහ හිත මුදල් වෙනස්වීම් වැනි ඇස්තමේන්තුගත අනාගත මුදල් ප්‍රවාහ වල මැනිය හැකි අඩුවීමක් පවතින බවට දැක්වෙන නිරීක්ෂණය කළ හැකි දත්ත හෝ ගෙවීම් පැහැරහැරීම් සමඟ සහසම්බන්ධ වන ආර්ථික තත්ත්වයන්.

5.8.1. ක්‍රමක්ෂය පිරිවැය අනුව ධාරණය කෙරෙන මූල්‍ය වත්කම්
ක්‍රමක්ෂය පිරිවැය අනුව ධාරණය කෙරෙන මූල්‍ය වත්කම් සඳහා (බැංකු වෙතින් ලැබිය යුතු මුදල් සහ ගනුදෙනුකරුවන්ට ණය සහ අත්තිකාරම් වැනි), බැංකුව මගින් කේවල වශයෙන් සැලකිය යුතු මූල්‍ය වත්කම් සඳහා කේවල වශයෙන්ද, හෝ කේවල වශයෙන් නොසැලකිය යුතු වත්කම් සඳහා සාමූහිකවද, හානිකරණය පිළිබඳ වාස්තවික සාක්ෂි පවතීද යන්න පළමුව වෙන වෙන්ව තක්සේරු කරනු ලැබේ. බැංකුව මගින් වෙන්ව තක්සේරු කරන ලද මූල්‍ය වත්කමක් සඳහා හානිකරණය සම්බන්ධ කිසිදු වාස්තවික සාක්ෂියක් නොමැති බවට නිශ්චය කරනු ලැබුවහොත්, එමගින් අදාළ වත්කම සමාන ණය අවදානම් ලක්ෂණ සහිත වත්කම් කාණ්ඩයට ඇතුළත් කොට හානිකරණය සඳහා සාමූහිකව තක්සේරු කෙරේ. හානිකරණය සඳහා වෙන්ව තක්සේරු කරන ලද වත්කමක හානිකරණයක් පවතින සහ දිගින් දිගමට හඳුනාගන්නා වත්කම් හානිකරණය සඳහා සාමූහික තක්සේරුකරණයට ඇතුළත් නොකෙරේ.

හානිකරණ අලාභයක් දරන ලද බවට වාස්තවික සාක්ෂි පවතී නම්, අලාභයේ ප්‍රමාණය අදාළ වත්කමෙහි ධාරණ වටිනාකම සහ ඇස්තමේන්තුගත අනාගත මුදල් ප්‍රවාහ (ඒ වන විට නොදරන ලද අනාගත අපේක්ෂිත ණය අලාභයන් හැර) අතර වෙනස වශයෙන් මිනුම්කරණය කෙරේ. දීමනා ගිණුමක් යොදාගනිමින් වත්කමෙහි ධාරණ වටිනාකම අඩු කෙරෙන අතර, අලාභයෙහි ප්‍රමාණය ආදායම් ප්‍රකාශය තුළ හඳුනාගැනීමේ පොලී ආදායම අඩුකරනු ලැබේ. අඩු කරන ලද ධාරණ වටිනාකම මත උපචිත වන අතර, හානිකරණ අලාභය මිනුම්කරණ කාර්යයන් උදෙසා අනාගත මුදල් ප්‍රවාහ වට්ටම් කිරීමට යොදාගත් පොලී අනුපාතය භාවිත කරමින් උපචිත කෙරේ.

අයකර ගැනීම් සම්බන්ධ යතාර්ථවාදී අනාගත අපේක්ෂාවක් නොමැති සහ සියළු අතිරේක ඇප උපලබ්ධි වී හෝ බැංකුව වෙත මාරු කරනු ලැබ ඇති විට, ආශ්‍රිත දීමනා සමඟ ණය කපා හරිනු ලැබේ. ඉන්පසුව වළඹෙන වර්ෂයේදී, හානිකරණය හඳුනාගැනීමෙන් පසුව ඇති වූ සිදුවීමක ප්‍රතිඵලයක් වශයෙන් ඇස්තමේන්තුගත හානිකරණ අලාභය වැඩි වේ නම් හෝ අඩු වේ නම්, දීමනා ගිණුම ගැලපුම මගින් වියට පෙර හඳුනාගන්නා ලද හානිකරණ අලාභය වැඩි කිරීම හෝ අඩු කිරීම සිදුකෙරේ අනාගත කපාහැරීමක් පසුව අයකර ගනු ලැබුවහොත්, අයකර ගැනීම ආදායමක් ලෙස බැර කරනු ලැබේ.

ඇස්තමේන්තුගත මුදල් ප්‍රවාහ වල වර්තමාන අගයන් මූල්‍ය වත්කමෙහි මුල් සඵල පොලී අනුපාතයට වට්ටම් කරනු ලැබේ. ණයක පොලී අනුපාතිකය විචල්‍ය වේ නම්, කවර හෝ හානිකරණ අලාභ මිනුම්කරණය සඳහා වට්ටම් අනුපාතිකය ප්‍රවර්තන සඵල පොලී අනුපාතිකය වේ. අතිරේක ඇප තබන ලද මූල්‍ය වත්කමක ඇස්තමේන්තුගත අනාගත මුදල් ප්‍රවාහ වල වර්තමාන අගය ගණනය කිරීම, උකස් කෙරුණදී ඉඩකඩ පැවතියත් නැතත්, අතිරේක ඇපය ලබාගැනීමේ හා විකිණීමේ පිරිවැය අඩු කර උකස් කෙරීමේ ප්‍රතිඵලයක් ලෙස ඇති විය හැකි මුදල් ප්‍රවාහ පිළිබිඹු කරයි.

සාමූහික හානිකරණ තක්සේරුකරණ කාර්යයක් වෙනුවෙන්, වත්කම් වර්ගය, කර්මාන්තය, හිමිකම් වර්ගය, ලැබිය යුතු කාලය ඉක්ම ගොස් තිබීමේ තත්ත්වය වැනි ණය අවදානම් ගති ලක්ෂණ සහ අනෙකුත් අදාළ සාධක පදනම් කරගෙන කාණ්ඩගත කරනු ලැබේ.

හානිකරණය සම්බන්ධයෙන් සාමූහිකව තක්සේරු කරනු ලබන වත්කම් කාණ්ඩයක් මත මුදල් ප්‍රවාහ, කාණ්ඩයෙහි වන වත්කම් වලට සමාන ණය අවදානම් සහිත ගත ලක්ෂණ වෙනුවෙන් වේගිකාසික අලාභ අත්දැකීම් මත පදනම්ව තක්සේරුකරණය සිදු කෙරේ. වේගිකාසික අලාභ අත්දැකීම් මත පදනම්ව ඇති ප්‍රවර්තන තත්ත්වයන්හි බලපෑම් පිළිබිඹු කිරීම පිණිස සහ වේගිකාසික කාලපරිච්ඡේදය තුළ පැවති නමුත් ප්‍රවර්තනව නොපවතින තත්ත්වයන්හි බලපෑම් ඉවත් කිරීම පිණිස ප්‍රවර්තන නිරීක්ෂණය කළ හැකි දත්ත මත පදනම්ව වේගිකාසික අලාභ අත්දැකීම් ගලපනු ලැබේ.

අලාභ ඇස්තමේන්තු සහ ධාරණ අතර කවර හෝ වෙනස්කම් අඩු කිරීම සඳහා අනාගත මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කිරීම පිණිස යොදාගනු ලබන ක්‍රමවේදය සහ උපකල්පන නිරතුරුව සමාලෝචනය කරනු ලැබේ.

5.8.2. ප්‍රතිකට්ඨාකරණය කළ ණය
හැකි සෑම අවස්ථාවකදීම, බැංකුව ඇප අත්පත් කරගැනීමට වඩා ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අපේක්ෂා කරයි. මෙම ක්‍රියාවලියට ගෙවීම් විධිවිධාන දීර්ඝ කිරීම හෝ නව කොන්දේසි ගිවිසුම් ඇතුළත් වේ. කොන්දේසි පිළිබඳව නැවත විකල්පවශයට පැමිණි පසු, කොන්දේසි සංශෝධනයට පෙරාතුව පැවති මුල් සඵල පොලී අනුපාතිකය භාවිත කරමින් කිසියම් හානිකරණයක් වේ නම් විය මිනුම්කරණය කරනු ලබන අතර, තවදුරටත් විය කල් පසු වී ණයක් වශයෙන් සලකනු නොලැබේ. නැවත සලකා බලන ලද ණය අනාගත ගෙවීම් ලැබෙනැයි විදහාපාන සියළු නිරීක්ෂණයන් සම්පූර්ණ කරනු ලැබ ඇතිද යන්න පිළිබඳව කළමනාකරණය විසින් නිරන්තරයෙන් සමාලෝචනයට ලක් කරනු ලැබේ. මෙම ණය මුල් සඵල පොලී අනුපාතිකය මත කේවල හා සාමූහික හානිකරණ ඇගයීමකට යටත් වේ.

5.8.3. ණය ඇප තක්සේරුකරණය
මූල්‍ය වත්කම් මත ණය අවදානම් අඩු කරගැනීමට, බැංකුව අතිරේක ඇප භාවිත කිරීමට අපේක්ෂා කරයි. මුදල් සුරැකුම්පත්, ණයවර ලිපි, ලැබිය යුතු ගිණුම්, කොම, වෙනත් මූල්‍ය නොවන වත්කම් සහ ණය වැඩි කිරීම වැනි විවිධ ආකෘති වලින් ඇප ඉදිරිපත් කෙරේ.

5.8.4. ප්‍රතිබුක්තිය ලැබූ ණය ඇප හෝ බැංකුවට දේපළ පවරා ඇති විට
ගෙවීම් පැහැර හරින ලද ගනුදෙනුකරුවන් වෙතින් ලද ඇප ආවරනය කිරීම මගින් අත්පත් කරගත් නිශ්චල දේපළ නැතහොත් ණය පියවීමට කොටසක් ලෙසින් බැංකුවට පවරා ඇති විවෘත දේපළ, ශ්‍රී ලංකා මහ බැංකුවේ විධානයන් අනුව බැංකුවේ වත්කම් වල කොටසක් වශයෙන් හෝ ආයෝජන දේපළ වශයෙන් ගිණුම්කර කරනු ලැබ නොමැත.

5.8.5. සාධාරණ අගය නිශ්චය කිරීම
මූල්‍යමය සාධන පත්‍ර වලින් සැලකිය යුතු ප්‍රමාණයක් මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි සාධාරණ අගය අනුව ධාරණය කරනු ලැබේ.

සාධාරණ අගය යනු අදාළ මිනුම්කරණ දිනයේදී වෙළඳ පොල සහභාගී වන්නන් අතර නිශ්චිත ගනුදෙනුවකදී වත්කමක් විකිණීමේදී හිමි වන හෝ බැරකමක් මාරු කිරීමේදී ගෙවීමට සිදු වන මිල වේ.

කිසියම් වත්කමක හෝ බැරකමක වර්ගීකරණයෙහි ප්‍රතිඵලයක් වශයෙන් විය සාධාරණ අගය අනුව මිනුම්කරණයට ලක් වන අවස්ථාවකදී හැකි සෑමවිටම සාධාරණ අගය තීරණය කරනු ලබන්නේ බැංකුවට ආසන්නතම ප්‍රවේශය සහිත වඩාත්ම වාසිදායක ක්‍රියාකාරී වෙළඳපොලක තබන ලද ලංසුව හෝ ඉදිරිපත් කරන ලද මිල සැලකිල්ලට ගනිමිනි. සුදුසු පරිදි සාධාරණ අගය වෙත ණය අවදානම් සඳහා වන ගැලපුමක්ද ඇතුළත් කෙරේ.

ක්‍රියාකාරී වෙළඳපොලක් තුළ ලංසුගත බැරකමක ඉද්ධි විවෘත තත්ත්වයක් සඳහා සාධාරණ අගය ඉදිරිපත් කෙරෙන වර්තමාන මිල වන අතර මූල්‍ය වත්කමක් සඳහා සාධාරණ අගය ලංසුගත මිල රඳවාගත් හෝ නිකුත් කරන ලද උපකරණයෙහි ඒකක සංඛ්‍යාවෙන් ගුණ කරන ලද අගය වේ.

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

සක්‍රීය වෙළඳපොලෙහි වෙළඳාම් නොවන කිසියම් වත්කමකට හෝ බැරකමකට අදාළව බැංකුව මගින් සාධාරණ අගය නිර්ණය කිරීම සඳහා යෝග්‍ය තක්සේරුකරණ ශිල්පීය ක්‍රම භාවිත කරනු ලබන අතර එහිදී වාර්තාකරණ දිනයේ වෙළඳපොල තත්ත්වයන් සහ අවදානම් මත පදනම්ව, ආසන්න හුදුරු කාලයකදී සිදුකරන ලද ගනුදෙනු වලින් ලබාගන්නා ලද මිළ ගණන් භාවිතය, වටිම්ගත මුදල් ප්‍රවාහ විමර්ශනයන්, වර්ණය මිළකරණ ආකෘතීන් සහ වෙනත් තක්සේරුකරණ තාක්ෂණයන් ඇතුළත් කරගැනේ. එසේ කිරීමේදී නිරීක්ෂණය කළ හැකි වෙළඳපොල සාධක උපරිම වශයෙන් යොදාගැනෙන සහ ආයතන විශේෂිත සාධකයන් කෙරෙහි අවම විශ්වාසයක් තබනු ලබන තක්සේරුකරණ ක්‍රමවේදයක් භාවිත කෙරේ.

කිසියම් උපකරණයක සාධාරණ අගය එම උපකරණය සම්බන්ධයෙන්ම නිරීක්ෂණය කළ හැකි වෙනත් වර්තමාන වෙළඳපොල ගනුදෙනු මගින් සන්සන්දනාත්මකව ඔප්පු කොට හැකිනම් (උදා: නවීකරණය හෝ ප්‍රති ඇසුරුම්ගත කිරීමකින් තොරව), මූලික හඳුනාගැනීමේදී උපකරණයක සාධාරණ අගය සඳහා හොඳම සාක්ෂිය වන්නේ ගනුදෙනු කෙරෙහි මිළ වන අතර, නැතිනම් නිරීක්ෂණය කළ හැකි වෙළඳපොලක දත්ත පමණක් විචල්‍යයන් වශයෙන් ඇතුළත් වන තක්සේරුකරණ ක්‍රමවේදයක් මත පදනම්ව එළඹෙන අගයයි. එවැනි සාක්ෂි පවතින විටකදී බැංකුව මගින් මූලික හඳුනාගැනීමේදී ලාභ අලාභ සම්බන්ධයෙන් ගනුදෙනු මිළ සහ සාධාරණ අගය අතර වෙනස හඳුනාගැනේ. (උදා: පළමු දිනයේ සිට)

5.9. මූල්‍ය වත්කම් හා මූල්‍ය වගකීම් හඳුනාගැනීම බැහැර කිරීම

5.9.1. මූල්‍ය වත්කම්

වත්කමකින් මුදල් ප්‍රවාහයන් ලැබීමේ අයිතිය අවසන් වූ විට හෝ වත්කමකින් මුදල් ප්‍රවාහයන් ලැබීමට ඇති අයිතිය බැංකුව වත්කමෙහි සියළු අවදානම් සහ ප්‍රතිලාභයන් හිතා වශයෙන් අන් අයට පවරා තිබීම යන අවස්ථාවන්හිදී බැංකුව විසින් මූල්‍ය වත්කමක් හඳුනාගැනීම බැහැර කරනු ලැබේ. බැංකුව විසින් නිර්මාණය කරනු ලබන හෝ රඳවාගෙන සිටින මාරු කරන ලද වත්කමට අදාළ කවර හෝ හිමිකමක් වෙනම වත්කමක් හෝ බැරකමක් වශයෙන් හඳුනාගැනේ.

5.9.2. මූල්‍ය බැරකම්

හැරකම යටතේ පවතින බැඳීම අත්හළු වීම හෝ අදාළ ගිවිසුම අවලංගු වූ විට හෝ කල් ඉකුත් වූ විට බැංකුව මගින් මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙන් මූල්‍ය බැරකම හඳුනාගැනීම බැහැර කරනු ලැබේ.

5.9.3. මූල්‍ය උපකරණ හිලවී කිරීම

මූල්‍ය වත්කම් හා මූල්‍ය වගකීම් හිලවී කර මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දැක්වූ වටිනාකම වාර්තා කරන්නේ, හඳුනාගත් වටිනාකම හිලවී කිරීමට ප්‍රචාරනය ලෙස බලගැන්විය හැකි නීතිමය අයිතියක් ඇත්තේ නම් පමණක්ම වන අතර, දැක්වූ පදනමක් මත පියවීමට හැකිකොත් උපලබ්ධි කරගැනීමට හා සමගාමීව බැරකම් අවසන් කිරීමට අනිප්‍රායක් ඇත්තේ නම් පමණි. මූල්‍ය අවදානම් කළමනාකරණය - මූල්‍ය වත්කම් හා වගකීම් හිලවී කිරීම පිළිබඳ සටහන බලන්න.

5.10. කල්බදු

5.10.1. මූල්‍ය කල්බදු ආදායම

පනෙතික හිමිකම් හැර හිමිකාරීත්වය හා සබැඳි සියළුම අවදානම් හා ප්‍රතිලාභ සමූහය විසින් සැලකිය යුතු ලෙස ගනුදෙනුකරුවන් වෙත මාරුකරමින් සමූහය විසින් ගනුදෙනුකරුවන් වෙත කල්බදු මත ලබාදෙන ලද වත්කම් මූල්‍ය කල්බදු වශයෙන් වර්ගීකරණය කෙරේ. මූල්‍ය කල්බදු යටතේ ලැබිය යුතු මුදල් ලැබිය යුතු කල්බදු කුලිය යටතේ ඇතුළත් කොට ඇත. ලැබුණු මූලික කුලිය අඩු කිරීමෙන් පසුව කල්බදු ශේෂයන් මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි ඉදිරිපත් කොට ඇත.

කල්බදු මත ලබාදී ඇති වත්කම් වල පිරිවැය ඉක්මවා ලැබිය යුතු සමාහාර තුළ අතිරික්තයෙන් මුළු හොපියවූ ආදායම සැදුම් ලබයි. කල්බදු දීම ක්‍රියාත්මක වූ මාසයේහ ආරම්භ වූ බදු කාලසීමාව පුරා හොඳපසු ආදායම, බද්දේ ඉතිරිව පවතින ලැබිය යුතු ශේෂයට සමානුපාතිකව ආදායමට ඇතුළත් කෙරේ.

5.10.2. කල්බදු ගෙවීම්

ක්‍රියාත්මක කල්බදු යටතේ කරන ලද ගෙවීම්, කල්බදු කාලසීමාව තුළ සරල රේඛීය පදනමින් ආදායම් ප්‍රකාශය තුළ හඳුනාගැනේ. ලද කල්බදු දිරිදීමකා කල්බදු කාලසීමාව තුළ මුළු කල්බදු වියදමේ අවශ්‍ය කොටසක් ලෙස හඳුනාගැනේ. මූල්‍ය

කල්බදු යටතේ කරනු ලබන අවම කල්බදු ගෙවීම් මූල්‍ය වියදම් සහ හිඟ බැරකම් අඩුවීම අතර බෙදා වෙන් කරනු ලැබේ. බැරකමෙහි ඉතිරිව පවතින ශේෂය මත හිතන ආවර්තික පොලී අනුපාතිකයක් නිපැයීම පිණිස මූල්‍ය වියදම කල්බදු කාලසීමාව තුළ එක් කාලපරිච්ඡේදයකට වෙන් කරනු ලැබේ. කල්බදු ගැලපීම තහවුරු කරන ලද විට, ඉතිරිව පවතින කල්බදු කාලසීමාව වෙනුවෙන් අවම කල්බදු ගෙවීම් ප්‍රතිශෝධනය කිරීම මගින් අසම්භාව්‍ය කල්බදු ගෙවීම් ගිණුම්ගත කෙරේ.

5.11. මුදල් සහ මුදල් සමාන දෑ

අතැති මුදල්, බැංකු වල පවතින ශේෂයන්, බැංකු වල ස්ථාපන, ඒක්ෂණ මුදල් සහ කෙටිකාලීන දෑත්වීම් මුදල්, මුදල් හා මුදල් සමාන දෑ ලෙස සැලකේ මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන් 18 හි මුදල් සහ කෙටිකාලීන අරමුදල පිළිබඳ විස්තර දක්වා ඇත.

5.12. අවදානම් කළමනාකරණ කාර්යය වෙනුවෙන් රඳවාගත් ව්‍යුත්පන්න

වෙළඳ වත්කම් සහ බැරකම් වශයෙන් වර්ගීකරණය නොකරන ලද සියළුම ව්‍යුත්පන්න වත්කම් සහ බැරකම් අවදානම් කළමනාකරණ කාර්යය වෙනුවෙන් රඳවාගත් ව්‍යුත්පන්න වලට අයත් වේ. අවදානම් කළමනාකරණ කාර්යය වෙනුවෙන් රඳවාගත් ව්‍යුත්පන්න මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි සාධාරණ අගයට මිනුම් කෙරේ.

5.13. ආයෝජන දේපළ

කුලී ආදායම ඉපයීම හෝ ප්‍රාග්ධන අගය වැඩිවීම හෝ මෙම කරුණු දෙකම වෙනුවෙන් දරා සිටින එනමුත් සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී විකිණීම සඳහා නොපවතින දේපළ ආයෝජන දේපළ වේ. මේවා භාණ්ඩ හා සේවා නිපැයුම හෝ සැපයුම හෝ පරිපාලන කාර්යයන් වෙනුවෙන් භාවිත කෙරේ.

5.13.1. හඳුනාගැනීමේ පදනම

ආයෝජන දේපළ හා සබැඳි අනාගත ආර්ථික පවතින සමූහය තුළට ගලා වීමේ සම්භාවිතාවක් පවතී නම් සහ ආයෝජන දේපලෙහි පිරිවැය විශ්වසනීය ලෙස මිනුම්කරණය කළ හැකි වේ නම් ආයෝජන දේපළ හඳුනාගැනීම සිදුවේ.

5.13.2. මිනුම්කරණය

ආයෝජන දේපළක් මුල් අවස්ථාවේදී එහි පිරිවැයට මිනුම්කරණය කරනු ලැබේ මුලට ගත් ආයෝජන දේපළක පිරිවැය, එහි ගත් මිල සහ කවර හෝ සෘජුවම පැවරිය හැකි වියදම් වලින් සැදුම් ලබයි. ස්වයං නිර්මිත ආයෝජන දේපළ වල පිරිවැය, ඉදිකිරීම හෝ සංවර්ධනය කිරීම අවසන් කරන ලද දිනට එහි පිරිවැය වේ.

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 40 "ආයෝජන දේපළ" වෙත අනුකූලව සමූහය ආයෝජන දේපළ සඳහා පිරිවැය ආකෘතිය ආදේශ කරයි. ඒ අනුව, ආයෝජන දේපළ ලෙස වර්ගීකරණය කරන ලද ගොඩනැගිලි, කවර හෝ සමුච්චිත ක්ෂය හා සමුච්චිත හානිකරණ අලාභ අඩු කර පිරිවැය සඳහන් කරනු ලැබේ.

5.14. අස්පාශය වත්කම් හා කිරිනිනාමය

5.14.1. කිරිනිනාමය

අත්පත් කරගැනීමේ දිනට අත්පත් කරගත් පරිපාලන සමාගමෙහි දැක්වූ හඳුනාගත හැකි වත්කම් වල සමූහයේ පංගුව සතු සාධාරණ අගය ඉක්මවන අත්පත් කරගැනීමේ පිරිවැයෙහි අතිරික්තය කිරිනිනාමය නියෝජනය කරයි. ව්‍යාපාර සංයෝජනයකදී අත්පත් කරගත් කිරිනිනාමය හානිකරණය සම්බන්ධයෙන් වාර්ෂිකව හෝ සිදුවීම් හෝ පවතින තත්ත්වයන් වෙනස්වීම් විය හැකි වි ඇති බව හඟවයි නම්, එයටත් වඩා අඩු කාල රාමු තුළ පරීක්ෂා කර සමුච්චිත හානිකරණ අලාභ අඩු කර පිරිවැයට ධාරණය කෙරේ. කිරිනිනාමය මත හානිකරණ අලාභ ප්‍රතිවර්තනය නොකෙරේ.

5.14.2. මෘදුකාංග

සමූහය විසින් අත්පත් කරගන්නා ලද මෘදුකාංග, සමුච්චිත ක්‍රමක්ෂය සහ කවර හෝ හානිකරණ අලාභ අඩු කර පිරිවැයට මිනුම්කරණය කරනු ලැබේ.

අත්පත් කරගත් වශයෙන් සකස් කරන ලද මෘදුකාංග මත වියදම්, සමූහය විසින් අදාළ සංවර්ධනය සම්පූර්ණ සිය අනිප්‍රාය සහ හැකියාව විදහා දැක්වීමට සමත් වූ විට සහ අනාගත ආර්ථික ප්‍රතිලාභ උත්පාදනය වන අයුරින් එම මෘදුකාංගය භාවිත කිරීමට සමත් වූ විට, සහ අදාළ සංවර්ධනය සම්පූර්ණ කිරීමේ පිරිවැය විශ්වසනීය

අයුරින් මැනිය හැකි වූ විට හඳුනාගැනේ. අත්‍යන්තර වශයෙන් සකස් කරන ලද මෘදුකාංග වල ප්‍රාග්ධනික පිරිවැයට එම මෘදුකාංගය සකස් කිරීම වෙනුවෙන් සෘජුවම පැවරිය හැකි සියළු පිරිවැය සහ ප්‍රාග්ධනික ණය ගැනීම් පිරිවැය ඇතුළත් වන අතර එම ප්‍රාග්ධනික පිරිවැය එහි ප්‍රයෝජනවත් ආයු කාලය මුළුල්ලේ ක්‍රමක්ෂය කෙරේ. සමුච්චිත ක්‍රමක්ෂය සහ තවර හෝ හානිකරණය අඩු කර ප්‍රාග්ධනික පිරිවැයට මෙම අත්‍යන්තර වශයෙන් සකස් කරන ලද මෘදුකාංග සඳහන් කරනු ලැබේ.

මෘදුකාංග වත්කම් වෙනුවෙන් පසුකාලීනව කෙරෙන වියදම් ප්‍රාග්ධනායනය කරනු ලබන්නේ විය සම්බන්ධව ඇති නිශ්චිත වත්කමෙහි ගැබ්ව ඇති අනාගත ආර්ථික ප්‍රතිලාභ වී මගින් වැඩි වන විට පමණි. අනෙකුත් සියළු වියදම් ඒවා දරන ලද ආකාරයට වියදම් ලෙස දැක්වේ.

5.14.3. ක්‍රමක්ෂය

මෘදුකාංග භාවිතයට ලබාගත හැකි දින සිට එහි ඇස්තමේන්තුගත ඵලදායී ජීව කාලය මුළුල්ලේ ආදායම් ප්‍රකාශය තුළ සරල රේඛීය පදනමින් ක්‍රමක්ෂය කෙරේ. වර්තන හා සාපේක්ෂ නිපැයුම් වලට අදාළව මෘදුකාංග වල ඵලදායී ජීව කාලය වසර පහකි.

ක්‍රමක්ෂය ක්‍රම, ඵලදායී ජීව කාල සහ අවශේෂ අගයන් සෑම වාර්තා කරන දිනටම සමාලෝචනය කර යෝග්‍ය පරිදි ගැලපීම් කරනු ලැබේ .

5.15. මූල්‍ය නොවන වත්කම් හානිකරණය

5.15.1. හඳුනාගැනීමේ පදනම

වත්කමක් හානිකරණය පිළිබඳ හැඟවීමක් ඇතිද යන්න බැංකුව සෑම දිනටම තක්සේරු කරයි කිසියම් හැඟවීමක් ඇති නම්, හෝ වත්කමක් වෙනුවෙන් වාර්ෂික හානිකරණ පරීක්ෂාව අවශ්‍ය වන්නේ නම්, බැංකුව වත්කමෙහි හැවර අයකර ගත හැකි වටිනාකම ඇස්තමේන්තු කරයි. වත්කමක හෝ මුදල් ජනන ඒකකයක විකිණුම් පිරිවැය අඩු කළ සාධාරණ අගය සහ එහි භාවිත අගය යන දෙකෙන් වඩාත් වැඩි අගය වත්කමක හැවර අයකර ගත හැකි වටිනාකම වේ. වත්කමක හෝ මුදල් ජනන ඒකකයක ධාරණ අගය එහි හැවර අය කර ගත හැකි වටිනාකම ඉක්මවන අවස්ථාවක වත්කම් හානිකරණ වූ ලෙස සැලකෙන අතර, එහි හැවර අය කරගත හැකි අගයට සටහන් කරනු ලැබේ. භාවිත අගය තක්සේරු කිරීමේදී, මුදලේ කාල අගය සහ වත්කමට සුවිශේෂී වූ අවදානම් වල ප්‍රවර්තන වේළඳපොල තක්සේරු පිළිබිඹු කරන බදු වලට පෙර වට්ටම් අනුපාතිකයක් භාවිත කරමින් ඇස්තමේන්තුගත අනාගත මුදල් ප්‍රවාහ ඒවායේ වර්තමාන අගයට වට්ටම් කරනු ලැබේ. විකිණුම් පිරිවැය අඩු කළ සාධාරණ අගය නිශ්චය කිරීමේදී, යෝග්‍ය ආගණන ක්‍රමයක් භාවිත කෙරේ. ආගණන ගුණිත, ප්‍රසිද්ධියේ වේළඳුම් කරන පරිපාලිත සමාගම් වල මිල ප්‍රකාශිත කොටස් මිල ගණන් හෝ වෙනත් පවතින සාධාරණ අගය සුවක මගින් මෙම ආගණනයන් තහවුරු කරනු ලැබේ.

5.15.2. මිනුම්කරණය

කීර්තිනාමය හැර වෙනත් වත්කම් වෙනුවෙන් පූර්වයෙන් හඳුනාගන්නා ලද හානිකරණ අලාභ තවදුරටත් නොපැවතීම හැරෙනා අඩුවීම පිළිබඳ හැඟවීමක් තිබේද යන්න සම්බන්ධයෙන් සෑම වාර්තා කරන දිනටම තක්සේරුවක් කරනු ලැබේ. එවැනි හැඟවීමක් පවතී නම්, බැංකුව වත්කමෙහි හෝ මුදල් ජනන ඒකකයෙහි හැවර අය කර ගත හැකි වටිනාකම ඇස්තමේන්තු කරයි. අවසන් වරට හානිකරණ අලාභය හඳුනාගැනීමේ සිට වත්කමෙහි හැවර අය කර ගත හැකි වටිනාකම නිශ්චය කිරීම පිණිස භාවිත කරන ලද උපකල්පන වල වෙනසක් සිදුවී තිබේ නම් පමණක් පූර්වයෙන් හඳුනාගනු ලැබූ හානිකරණයක් ප්‍රතිවර්තනය කෙරේ. පෙර වර්ෂයේදී වත්කම් වෙනුවෙන් කිසිදු හානිකරණයක් හඳුනාගෙන නොතිබුණි නම්, වත්කමෙහි ධාරණ අගය එහි හැවර අය කර ගත හැකි වටිනාකම නොඉක්මවන පරිදි ක්ෂය අඩු කළ නිශ්චය කළ හැකිව තිබූ ධාරණ අගය නොඉක්මවන පරිදි ප්‍රතිවර්තනය සීමා කරනු ලැබේ. එවැනි ප්‍රතිවර්තන ආදායම් ප්‍රකාශය තුළ හඳුනාගැනේ.

කීර්තිනාමය සම්බන්ධ හානිකරණ අලාභ, අනාගත කාලපරිච්ඡේදයන් තුළ ප්‍රතිවර්තනය නොකෙරේ.

කීර්තිනාමය හානිකරණය එම සම්බන්ධයෙන් වාර්ෂිකව සමාලෝචනය කෙරෙන අතර, සිදුවීම් හෝ තත්ත්වයන්හි වෙනස්වීම් මගින් ධාරණ අගය හානිකරණය වී ඇති බව හැඟවේ නම් එයට වැඩි වාරගණනක් සමලෝචනය සිදු කෙරේ.

හානිකරණ පරීක්ෂා කිරීමේ කාර්යය වෙනුවෙන් ව්‍යාපාර සංයෝජනයකදී අත්පත් කරගත් කීර්තිනාමය, එම අත්පත් කරගැනීමේ දිනයේ සිට අත්පත් කරගනු ලැබූ සමාගමෙහි අනෙකුත් වත්කම් හා බැරකම් බැංකුවේ මුදල් ජනන ඒකක හෝ මුදල් ජනන ඒකක කාණ්ඩ වලට පවරා තිබේද යන්න නොසලකා, එම සංයෝජනය සහ ක්‍රියාවන් වෙතින් ප්‍රතිලාභ ලැබීම අපේක්ෂිත වීම එක් එක් ඒකකය වෙත පවරනු ලැබේ. කීර්තිනාමය පවරනු ලැබූ එක් එක් ඒකකය, අත්‍යන්තර කළමනාකරණ කාර්යයන් වෙනුවෙන් කීර්තිනාමය අධීක්ෂණය කරනු ලබන අවම මට්ටම නියෝජනය කරන අතර, ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 08 'මෙහෙයුම් බණ්ඩ' ' සමග අනුකූලව මෙහෙයුම් බණ්ඩයකට වඩා විශාල නොවේ.

කීර්තිනාමය මුදල් ජනන ඒකකයක (හෝ මුදල් ජනන ඒකක සමූහයක) කොටසක් සහ එම ඒකකය තුළ උපයෝජ්‍ය කෙරෙන මෙහෙයුම් වල කොටසක් නිර්මාණය කරන විට, එම මෙහෙයුම් උපයෝජ්‍ය කිරීම මත ලාභය හෝ අලාභය නිශ්චය කිරීමේදී උපයෝජ්‍ය කෙරෙන මෙහෙයුම් හා සබැඳි කීර්තිනාමය මෙහෙයුමෙහි ධාරණ අගයට ඇතුළත් කරනු ලැබේ. මෙම තත්ත්වය තුළ උපයෝජ්‍ය කරනු ලබන කීර්තිනාමය, උපයෝජ්‍ය කෙරෙන මෙහෙයුමෙහි සදාක රඳවාගත් මුදල් ජනන ඒකකවල කොටසෙහි සාපේක්ෂ අගයන් මත පදනම්ව මිනුම්කරණය කෙරේ.

පරිපාලිත සමාගම් විකිණීම සිදුකෙරෙන විට, විකිණුම් මිල සහ ශුද්ධ වත්කම් අතර වෙනස සහ සමුච්චිත පරිවර්තන වෙනස්කම් හා කීර්තිනාමය ආදායම් ප්‍රකාශය තුළ හඳුනාගැනේ.

5.16. මූල්‍ය ඇප

5.16.1. හඳුනාගැනීමේ පදනම

සාමාන්‍ය ව්‍යාපාර කටයුතු සිදුකිරීමේදී බැංකුව, ණයවර ලිපි, ඇප හා ප්‍රතිග්‍රහන වලින් සමන්විත මූල්‍ය ඇප ලබාදෙයි. ලද ආධිකාර වන සාධාරණ අගය අනුව මූල්‍ය ප්‍රකාශයන්හි ('වෙනත් බැරකම්' යටතේ) මූල්‍ය ඇප මුලිකව හඳුනාගැනීම සිදුවේ. මූලික හඳුනාගැනීමට පසුකාලීනව, මූලිකව හඳුනාගත අගයෙන් සමුච්චිත ක්ෂය අඩු කළ විට අගය හා ඇපය හේතුවෙන් පැනනගින කවර හෝ මූල්‍ය බැඳීමක් බේරුම් කිරීමට අවශ්‍ය වන වියදමෙහි ප්‍රශස්තතම ඇස්තමේන්තුව යන දෙකෙන් වඩා ඉහළ අගයට එක් එක් ඇපය යටතේ බැංකුවේ බැරකම් මිනුම්කරණය කෙරේ.

5.16.2. මිනුම්කරණය

මූල්‍ය ඇප හා සබැඳි වගවීමෙහි කවර හෝ වැඩිවීමක් මූල්‍ය ප්‍රකාශය තුළ 'ණය අලාභ වියදම' යටතේ වාර්තා කෙරේ. ලද ආධිකාර ඇපයෙහි ආයු කාලය මුළුල්ලේ සරල රේඛීය පදනමින් ආදායම් ප්‍රකාශයෙහි 'ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම' තුළ හඳුනාගැනීම සිදු කෙරේ.

5.17. විශ්‍රාම ප්‍රතිලාභ

5.17.1. නිශ්චිත විශ්‍රාම ප්‍රතිලාභ සැලසුම

5.17.1.1 1996 ට පෙර සේවයට බඳවා ගත් සේවකයින් සඳහා වන විශ්‍රාම අරමුදල

1996 ජනවාරි 1 දිනට පෙර සේවයට පඳවා ගත් සේවකයින් සඳහා බැංකුව මගින් නිශ්චිත ප්‍රතිලාභ සැලසුමක් ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා වෙනමම පරිපාලනය කෙරෙන අරමුදලක් වෙත දායකත්වය ලබාදීම අවශ්‍ය වේ. මෙම විශ්‍රාම ප්‍රතිලාභ සැලසුම යටතේ ප්‍රතිපාදනය කරනු ලබන සියළුම ප්‍රතිපාදන වල වියදම්, ප්‍රක්ෂේපිත ඒකක ආයුගණක පිරිවැය ක්‍රමයක් භාවිත කරමින් වෙනමම නිගමනය කරනු ලැබේ.

අඩු කිරීම් නොමැතිව මෙතෙක් හඳුනාගෙන නොමැති අතීත සේවා පිරිවැය, බැඳීම් සෘජුවම පියවීමට ඇති සැලසුම් වත්කම් වල සාධාරණ අගය හා මෙතෙක් හඳුනාගෙන නොමැති ආයුගණක අලාභ අඩු කළ නිශ්චිත ප්‍රතිලාභ බැඳීමේ වර්තමාන අගයෙන් නිශ්චිත ප්‍රතිලාභ වත්කම් හෝ බැරකම් සෑදුම් ලබාදී කවර හෝ වත්කමක අගය මෙතෙක් හඳුනාගෙන නොමැති ආයුගණක අලාභ සහ අතීත සේවා පිරිවැය එකතුව, සැලසුමෙන් ආපසු ගෙවීම් ආකරයෙන් පවතින කවර හෝ ආර්ථික ප්‍රතිලාභ හෝ සැලසුම වෙත අනාගත දායකත්වයන්ගේ අඩු කිරීම් වලට සීමා වේ.

අවසාන වරට ආයුගණක තක්සේරුව සිදුකොට ඇත්තේ 2018 දෙසැම්බර් 31 දිනට, ඇමරිකානු ආයුගණක ඇකඩමියේ සාමාජික හා අයුගණනය පිළිබඳ උපදේශක පියල් විස් ගුණතිලක මහතා විසිනි.

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

විශ්‍රාම ගන්නා සේවකයින් වෙත බැංකුව පහත දැක්වෙන පදනම මත විශ්‍රාම වැටුප් සම්පාදනය කරයි. සේවකයකු වසර 10 සම්පූර්ණ කළ පසු හා සාමාන්‍ය විශ්‍රාම යාමේ වයස අවුරුදු 55 සම්පූර්ණ කළ පසු විශ්‍රාම වැටුප් ලැබීමේ සුදුසුකම් ලබයි. ඒ සඳහා ගෙවනු ලබන විශ්‍රාම වැටුප, සේවා කාලය මත පහත සඳහන් පරිදි ගණනය කෙරේ.

සේවා කාල	නියමිත විශ්‍රාම වැටුප
i. වසර 10 සිට 20 දක්වා	අවසන් වරට ලද වැටුපෙන් 80%
ii. වසර 21 සිට 29 දක්වා	අවසන් වසර ලද වැටුපෙන් 80 % සහ වසර 20 ට වැඩි වූ කේවා වසරක් සඳහා 1% බැගින්
iii. වසර 30 සහ ඉහළ	අවසන් වරට ලද වැටුපෙන් 90%

විශ්‍රාම වැටුප් අරමුදලේ ගිණුම් වෙනම පවත්වා ගෙන යනු ලබන අතර, එය ස්වාධීන බාහිර විගණකවරුන් විසින් වාර්ෂිකව විගණනයට ලක් වේ. ගිණුම් ප්‍රකාශ මෙන්ම විගණක වාර්තාද ඉදිරිපත් කරනු ලබන අතර තාරකාර මණ්ඩලය විසින් ඒවා සමාලෝචනය කරනු ලබයි. අපේක්ෂිත මට්ටම් වලට එහි අරමුදල සැපයීම සහතික කිරීමේ බැඳීම බැංකුවට ඇති බැවින් මෙම ගිණුම් වල ප්‍රකාශ හා විගණක වාර්තා බැංකුවේ නිරාවරණ සමාලෝචනය සඳහාද ඉදිරිපත් කරනු ලැබේ. විශ්‍රාමිකයා ජීවත් වන තාක් විශ්‍රාම වැටුප් මාසිකව ගෙවීමට නියමිතය.

5.17.1.2 1996 න් පසු සේවයට බඳවා ගත් සේවකයින් සඳහා වන විශ්‍රාම

අරමුදල
මුදල් අමාත්‍යාංශය මගින් අනුමත කළ පරිදි 1996 ජනවාරි 1 දිනෙන් පසුව බැංකුවේ සේවයට බඳුණ ස්ථිර සේවකයින් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමේ කටයුතු බැංකුව විසින් අවසන් කොට තිබේ. බැංකුව විසින් මෙය නිශ්චිත ප්‍රතිලාභ සැලසුමක් වශයෙන් නිගමනය කර තිබෙන බැවින්, අතිරික්තය/හිඟය LKAS 19 අනුව වාර්තා කොට ඇත.

අවසාන වරට ආයුගණක තක්සේරුව සිදුකොට ඇත්තේ 2018 දෙසැම්බර් 31 දිනට, ඇමරිකානු ආයුගණක ඇකඩමියේ සාමාජික හා අයුගණනය පිළිබඳ උපදේශක පියල් එස් ගුණතිලක මහතා විසිනි.

5.17.1.3 පාරිභෝගිකය

1996 ජනවාරි 1 දිනෙන් පසුව බැංකුවේ සේවයට බඳුණ සේවකයින්, සේවයෙන් ඉවත් වූ පසු, 1983 අංක 12 දරන පාරිභෝගික ගෙවීම් පනත යටතේ පාරිභෝගික ලැබීමට සුදුසුකම් ලබන අතර, එසේ නැතහොත් යෝජිත පශ්චාත් 1996 නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට එක්වීමට මහාපය පළ කළ හැකි අතර, එවිට පාරිභෝගිකයට ඇති අයිතිය අහෝසි වේ.

විශ්‍රාම ගැනීම හැරුණු විට, අන් ආකාරයකින් සේවය අවසන් කරන ලද සෙසු සේවකයින්, 1983 අංක 12 දරන පාරිභෝගික ගෙවීම් පනත යටතේ මාසයට අදාළ දළ වැටුපෙන් එක් අර්ධයක අනුපාතය මත, අඛණ්ඩව සේවය කළ සෑම වසරකටම වසර 5 කට වැඩි කාලයක් සේවය කර ඇති සේවකයින් සඳහා වූ සමාජික පාරිභෝගිකය ලැබීමේ සුදුසුකම් ලබති.

සාමාජිකයකු වසර 5 කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කොට පූර්ණ හා සදාකාලික ආධාරිත තත්ත්වය පත් වුවහොත්, ඔහු ආධාරිත පාරිභෝගික ලබා ගැනීමේ සුදුසුකම් ලබයි. තවද, වසර 5 ක අවම සේවා කාලයක් සහිත ක්‍රියාකාරී සාමාජිකයකු, සේවයේ නියුතුව සිටියදී විශේෂ වුවහොත්, ඔහුගේ උරුමකරුවන් හට පාරිභෝගිකයක් ගෙවනු ලැබේ.

බැංකුව විවෘත පාරිභෝගික ගෙවීමේ බැරකම් වෙනුවෙන් මාසිකව වෙන්කිරීම් සිදුකරන අතර, මෙම වටිනාකම බැංකුවේ මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි පිළිබිඹු වෙයි. බැංකුව මගින් ආයුගණක තක්සේරුව මත පදනම්ව විධිවාධානයක් සලසන ලදී. කෙසේවුවද, ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව බැංකුව විසින් ආයුගණක තක්සේරුව මත පාරිභෝගික බැරකම් වෙනුවෙන් ප්‍රමාණවත් වෙන්කිරීම් සිදු කරනු ලැබ ඇත .

බැංකුවේ පරිපාලිත සහ ආශ්‍රිත සමාගම්ද 1983 අංක 12 දරන පාරිභෝගික ගෙවීම් පනත යටතේ පාරිභෝගික ගෙවීම් වෙනුවෙන් මුදල් වෙන් කිරීම් සිදු කරයි. එම සමාගම් වල වසරකට වැඩි කාලයක් සේවය සම්පූර්ණ කරන ලද සේවකයින් වෙනුවෙන් අවශ්‍ය පාරිභෝගික වෙන්කිරීම් සිදු කරනු ලැබ ඇත . මෙම බැරකම් වෙනුවෙන් බාහිරව මුදල් යෙදවීමක් සිදු නොවේ.

5.17.2. නිශ්චිත දායකත්ව සැලසුම්

බැංකුව නිශ්චිත දායකත්ව සැලසුමක්ද ක්‍රියාත්මක කරයි. මෙම සැලසුම වෙත කෙරෙන දායකත්වය සේවකයින් විසින් බැංකුවට ඉටු කරනු ලබන සේවා වත්ට අනුව සිදුකෙරෙන අතර, එය පුද්ගල විශ්‍රාම යටතේ ගිණුම්ගත කෙරේ හොඳෙහි දායක මුදල් බැරකම් ලෙස වාර්තා කෙරේ.

මේ යටතේ බැංකුව පහත සඳහන් සැලසුම් සඳහා දායකත්වය ලබාදෙයි:

5.17.2.1 සේවක අර්ථසාධක අරමුදල

සේවකයාගේ මාසික දළ වැටුපෙන් (අතිකාල දීමනා හැර) බැංකුව විසින් 12% ක්ද, සේවකයා විසින් 8% ක්ද වශයෙන් මෙම අරමුදලට දායකත්වය සපයනු ලැබේ. බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ අනුමත අරමුදලක් වන අතර එය අත්‍යන්තර වශයෙන් පවත්වාගෙන යනු ලැබේ.

5.17.2.2 සේවක තාරකාර අරමුදල

සේවක තාරකාර අරමුදල් මණ්ඩලය විසින් පවත්වා ගෙන යනු ලබන සේවක තාරකාර අරමුදල වෙත බැංකුව සේවකයාගේ දළ වැටුපෙන් 3% ක දායකත්වයක් සපයයි.

5.17.3. වැන්දඹු/වැන්දඹු පුරුණ සහ අන්තර්ජා විශ්‍රාම වැටුප් සැලසුම (1996 ට පෙර සහ 1996 ට පසු)

සුදුසුකම් ලත් ආයුගණකවරයකුගේ උපදෙස් පරිදි මෙම යෝජනා ක්‍රමය යටතේ අනාගත බැඳීම් සපුරාගැනීම සඳහා බැංකුව වෙනම අරමුදලක් පවත්වා ගෙන යයි.

5.18 ප්‍රතිපාදනය

අතීත සිදුවීම් ප්‍රතිඵලයක් වශයෙන් බැංකුවට වර්තමාන බැඳීමක් (හෙතික හෝ සම්මුතික) පවතින විට, එම බැඳීම බේරුම් කිරීම සඳහා ආර්ථික ප්‍රතිලාභ ගැබ් වූ සම්පත් බැහැරට ගලා යාමේ ඉඩකඩ පවතින විට හා බැඳීමේ ප්‍රමාණය පිළිබඳ විශ්ලේෂණීය ඇස්තමේන්තුවක් කළ හැකි විට, ප්‍රතිපාදන හඳුනාගැනේ. කවර හෝ ප්‍රතිපාදනයක් හා සබැඳි විශ්ලේෂණීය ප්‍රතිපූර්ණයක් වේ නම් එය අඩු කොට ආදායම් ප්‍රකාශය තුළ ඉදිරිපත් කෙරේ.

5.19. බැඳීම් සහ අසම්භාව්‍යතා

සම්පූර්ණයෙන් පැහැදිලිව පවතින වගකීම් නිගමනය කිරීමේදී ප්‍රත්‍යක්ෂ වශයෙන් පවත්නා අවදානම්ද ඊට ගණනය කෙරේ. වෙන් වශයෙන් හෝ අන් ආකාරයකින් හෝ බැංකුවේ වගකීම් සහිත පරිපාලිත හෝ ආශ්‍රිත සමාගමක අවිනිශ්චිතතාවයන් සහ ප්‍රාග්ධන බැඳීම් වල බැංකුවේ කොටසට සමානුපාතික වන පරිදි යෝග්‍ය අනාවරනයක් තුළ අන්තර්ගත කොට ඇත.

අසම්භාව්‍ය බැරකම් යනු ආර්ථික ප්‍රතිලාභ මාරුකිරීමේ සම්භාවිතාවක් නොපවතින හෝ විශ්ලේෂණීය අසුරින් මිනුම් කළ නොහැකි අවිනිශ්චිත අනාගත සිදුවීම් හෝ වර්තමාන බැඳීම් වලින් පමණක් පැවැත්ම තහවුරු වන ඇති විට හැකි වගකීම් වේ. අසම්භාව්‍ය බැරකම් මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයේ හඳුනාගනු නොලබන අතර ඒවා දුරස්ථ වන්නේ නම් හැර හෙළිදරව් කරනු ලැබේ.

5.20. බදු

5.20.1. ප්‍රවර්තන බදුකරණය

ව්‍යවස්ථාපිත බදු වත්කම් සහ වගකීම් වලට ඇතුළත් වනුයේ අදාළ මූල්‍ය වර්ෂය සහ පෙර වර්ෂ වෙනුවෙන් ආදායම් බදු කොමසාරිස් ජනරාල්වරයා වෙතින් ලැබිය යුතු හෝ එම දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු මුදල් ප්‍රමාණයන්ය. මෙම ප්‍රමාණයන් ගණනය සඳහා යොදා ගැනෙන්නේ මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශ දිනට පෙර වර්ෂ වල බලපැවැත්වූ හෝ එම දිනට බලපැවැත්වෙන බදු අනුපාතයන් සහ බදු හිති වේ. ඒ අනුව, 2006 අංක 10 දරණ දේශීය ආදායම් පනතේ සහ 2018 ජනවාරි 1

දින සිට 2018 මාර්තු 31 දින දක්වා වන එහි සංශෝධන, සහ 2017 අංක 24 දරන දේශීය අදායම් පනත සහ 2018 අප්‍රියෙල් 1 දින සිට 2018 දෙසැම්බර් 31 දක්වා වන එහි සංශෝධන සමග අනුකූල වන පරිදි, බදු අරමුණ ගලපා, වර්ෂයේ ලාභ පදනම් මත බදුකරණ ප්‍රතිපාදන සකස් කොට ඇති අතර, හිඟවීම් අනුපාතයන් සමග මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන් අංක 15 හි දක්වා ඇත.

5.20.2. විලම්බිත බදුකරණය

මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශ දිනට වත්කම් හා බැරකම් වල බදු පදනම් හා මූල්‍ය වර්තාකරණ කාර්යයන් වෙනුවෙන් ඒවායේ ධාරණ අගයන් අතර තාවකාලික වෙනස මත බැරකම් ක්‍රමය භාවිත කරමින් විලම්බිත බදු ප්‍රතිපාදනය කෙරේ.

5.20.2.1 විලම්බිත බදු බැරකම්

පහත සඳහන් අවස්ථා වලදී හැර සියළු තාවකාලික වෙනස්කම් වෙනුවෙන් විලම්බිත බදු බැරකම් හඳුනාගැනේ:

- ❖ ව්‍යාපාර සංයෝජනයක් නොවන හා ගනුදෙනුව සිදුවන කාලයේදී ගිණුම්කරණ ලාභයටද බදු අයකර ගත හැකි ලාභයට හෝ අලාභයටද බලපෑමක් නොකරන ගනුදෙනුවක කිරීත්නාමය හෝ වත්කමක් හෝ බැරකමක් මූලික හඳුනාගැනීම් තුළින් විලම්බිත බදු බැරකම් පැනනගින විට : සහ
- ❖ පරිපාලිත සමාගම් වල ආයෝජන හා සබැඳි බදු අය කළ හැකි තාවකාලික වෙනස්කම් සම්බන්ධයෙන්, තාවකාලික වෙනස්කම්ප්‍රතිවර්තනය සඳහා කාලය නියම කිරීම පාලනය කළ හැකි හා හුදුරු අනාගතයේදී එම තාවකාලික වෙනස්කම් ප්‍රතිවර්තනය නොවීමේ සම්භාවිතාවක් බවහින විට..

5.20.2.2 විලම්බිත බදු වත්කම්

සියළු අඩු කළ හැකි වෙනස්කම් වෙනුවෙන් විල්බිත බදු වත්කම් හඳුනාගනු ලැබේ. පහත සඳහන් අවස්ථාවන්හිදී හැරෙන විට භාවිත නොකළ බදු ණය සහ භාවිත නොකළ බදු අලාභ වල අඩු කළ හැකි තාවකාලික වෙනස සහ ඉරිදියට ගෙනයාම උපයෝජනය කිරීම සඳහා යොදාගැනීමට බදු අය කළ හැකි ලාභ පැවතීමේ සම්භාවිතාව පවතින තාක් දුරට භාවිත නොකළ බදු ණය හා භාවිත නොකළ බදු අලාභ ඉදිරියට ගෙන යාමට හැකියාව ඇත.

- ❖ ව්‍යාපාර සංයෝජනයක් නොවන අවස්ථාවකදී සිදුවන ගනුදෙනුවක් තුළින් උද්ගත වන වත්කම් හෝ වගකීම් හා මූලිකව හඳුනාගත් කිරීත්නාමයන් හිසා එම ගනුදෙනුව සිදුවන අවස්ථාවේදී ගිණුම්කරණ ලාභයට හෝ බදු අය කළ හැකි ලාභය හෝ අලාභයට බලපෑමක් නොවන්නේ නම්, සහ
- ❖ පරිපාලිත සමාගම් වල ආයෝජන හා සබැඳි අඩු කළ හැකි තාවකාලික වෙනස්කම් සම්බන්ධයෙන් තාවකාලික වෙනස හුදුරු අනාගතයේදී ප්‍රතිවර්තනය වීමේ හැකියාව පවතින තාක් දුරට සහ තාවකාලික වෙනස උපයෝජනය කිරීම පිණිස බදු අය කළ හැකි ලාභ පැවතිය හැකි තාක් දුරට විලම්බිත බදු වත්කම් හඳුනාගැනේ.

සෑම මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශ දිනකටම විලම්බිත බදු වත්කමක ධාරණ අගය සමාලෝචනය කර, විලම්බිත බදු වත්කමක් කොටසක් හෝ එම වත්කම සම්පූර්ණයෙන්ම උපයෝජනය කිරීමට අවස්ථාව සැලසීම පිණිස ප්‍රමාණවත් බදු අය කළ හැකි ලාභ පැවතීමේ හැකියාවක් නොමැති තාක් දුරට අඩු කරනු ලැබේ. හඳුනාගෙන විලම්බිත බදු වත්කම් සෑම මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශ දිනකටම යළි තක්සේරු කර ආනගන බදු අය කළ හැකි ලාභය විලම්බිත බදු වත්කම ආපසු අය කර ගැනීමට අවස්ථාව සැලසීමට හැකියාව පවතින තාක් දුරට හඳුනාගනු ලැබේ.

මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශ දිනට බලාත්මක හෝ පසුකාලීනව බලාත්මක කරන ලද බදු අනුපාතික සහ බදු හිඟ මත පදනම්ව වත්කම් උපලබ්ධි එමට හෝ බැරකම් බේරුම් කිරීමට නියමිත වර්ෂයට අදාළ වනු ඇතැයි අපේක්ෂිත බදු අනුපාතික වලට විලම්බිත බදු වත්කම් හා බැරකම් මිනුම්කරණය කරනු ලැබේ.

5.20.3. මූල්‍ය සේවාවන් මත එකතු කළ අගය මත බදු (FSVAT)

2002 අංක 14 දරන බදු පනතේ 25 අ වගන්තිය හා එහි සංශෝධනයන්ට අනුකූලව සමාලෝචනය කෙරෙන වසර තුළ බැංකුවේ මුළු අගය එකතු කිරීම 15% ක එකතු කළ අගය මත බද්දකට යටත් කරන ලදී.

5.20.4. එකතු කළ අගය මත බදු (VAT)

2002 අංක 14 දරන බදු පනත හා එහි පසුකාලීන සංශෝධනයන්ට අනුකූලව එකතු කළ අගය මත බද්ද ගණනය කෙරේ 15% ක එකතු කළ අගය මත බදු ගෙවිය යුතු වේ

5.20.5. ආර්ථික සේවා ගාස්තු (ESC)

2006 අංක 13 දරන ආර්ථික සේවා ගාස්තු පනතේ විධිවිධානයන්ට අනුකූලව හිඟවීම්ව දක්වනු ලැබ ඇති අනුපාතිකයන්ට වගකීමට යටත් පිරිවැටුම මත ආර්ථික සේව ගාස්තු ගෙවිය යුතුය. ගෙවන ලද ආර්ථික සේවා ගාස්තු ආදායම් බදු බැරකමක් අඩු කිරීමේ හැකියාව ඇත. හිඟවීම් නොපෑ කවර හෝ බැරකමක් ඉදිරියට ගෙන ගොස් පසුව එළඹෙන වසර හතර තුළ ගෙවිය යුතු ආදායම් බදු වලට හිලවී කිරීමේ හැකියාව පවතී.

5.20.6. ලාභාංශ මත රඳවාගැනීමේ ගාස්තු (WHT)

දේශීය පරිපාලිත සමාගම් වල බදු අය කළ හැකි ලාභයෙන් බෙදාහරින ලද ලාභාංශ 2018 මාර්තු 31 දින දක්වා 10% ක සහ 2018 අප්‍රේල් 1 දින සිට 2018 දෙසැම්බර් 31 දින දක්වා 14% ක රඳවාගැනීමේ බදු අඩු කිරීමකට යටත් වන අතර මෙලෙස මූලාශ්‍රයේදී අඩු කරන ලද රඳවාගැනීමේ බදු බැංකුවේ අවසන් බදු වගකීම් සඳහා වේ.

5.20.7. බෝග රක්ෂණ බදු (CIL)

2013 අංක 13 දරන මුදල් පනතේ 14 වන වගන්තිය හා ඉන් අනතුරුව වියට සිදුකරන ලද සංශෝධනයන්හි විධිවිධාන වලට අනුකූලව 2013 අප්‍රේල් 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි බෝග රක්ෂණ බද්ද හඳුන්වාදෙන ලදී. ඒ අනුව එක් තක්සේරු වර්ෂයක් වෙනුවෙන් බැංකුව ජාතික රක්ෂණ හාර අරමුදල වෙත බදු වලට පසු ලාභයෙන් 1% ක් ගෙවීම අවශ්‍ය වේ.

5.20.8. ජාතිය ගොඩනැගීමේ බදු (NBT)

2009 අංක 09 දරන ජාතිය ගොඩනැගීමේ පනතේ හා ඉන් අනතුරුව වියට සිදුකරන ලද සංශෝධනයන්හි විධිවිධාන වලට අනුකූලව 2011 ජනවාරි 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි වගකීමට යටත් වන පිරිවැටුමෙන් 2% ක අනුපාතිකයකින් ජාතිය ගොඩනැගීමේ බදු ගෙවිය යුතු වේ.

5.20.9. මූල්‍ය සේවා මත ජාතිය ගොඩනැගීමේ බදු (FSNBT)

2014 ජනවාරි 1 දින සිට බලපැවැත්වෙන පරිදි 2009 අංක 09 දරන ජාතිය ගොඩනැගීමේ පනතට කරන ලද සංශෝධන හරහා මූල්‍ය සේවා සැපයුම මත 2% ක ජාතිය ගොඩනැගීමේ බද්දක් හඳුන්වාදෙන ලදී

5.20.10. ණය ආපසු ගෙවීමේ බදු (DRL)

2018 අංක 35 දරන මුදල් පනතේ 36 වැනි වගන්තිය ප්‍රකාර 2018 ඔක්තෝබර් 1 වැනි දින සිට 2021 දෙසැම්බර් 31 දින දක්වා කෙටි කාලයක් සඳහා ණය ආපසු ගෙවීමේ බද්ද හඳුන්වාදෙන ලදී. මෙකී පනතෙහි විධිවිධාන යටතේ මූල්‍ය සේවා සැපයුමට ආරෝපණය කළ හැකි එකතු කළ අගය මත 7 % ක බද්දක් අය කෙරේ.

5.21. ආදායම් සහ වියදම් හඳුනාගැනීම

ආර්ථික ප්‍රතිලාභ බැංකුව වෙත ගලා වීමේ හැකියාව පවතින හ ආදායම විශ්වසනීය ලෙස මිනුම්කරණය කළ හැකි තාක් දුරට ආදායම් හඳුනාගනු ලැබේ. එක් එක් වර්ගයේ ආදායම් සඳහා වන විශේෂිත හඳුනාගැනීමේ ක්‍රියාපටිපාටීන් සටහන 7 සිට 11 දක්වා ඉදිරිපත් කෙරේ.

5.21.1. රජයේ සුරැකුම්පත් හා ප්‍රතිවිකිණුම් ගිවිසුම් යටතේ මිලදී ගත් සුරැකුම්පත් වෙතින් ආදායම

ඒකාකාර ආවර්තක ලාභ අනුපාතික පිළිබිඹු කිරීම උදෙසා භාණ්ඩාගාර බිල්පත් මත වට්ටම්/ආධිකාරය අදාළ කාලපරිච්ඡේදය තුළ ක්‍රමයෙන් කරනු ලැබේ. භාණ්ඩාගාර බැඳුම්කර මත කුපත් පොලිය උපචිත පදනමින් හඳුනාගැනේ. ප්‍රතිවිකිණුම් ගිවිසුම් යටතේ මිලදී ගත් සුරැකුම්පත් මත පොලී ආදායම ගිවිසුමෙහි කාලපරිච්ඡේදය මුළුල්ලේ සඵල පොලී අනුපාතිකය මත ආදායම් ප්‍රකාශයෙහි හඳුනාගැනේ.

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

5.21.2. කුලී ආදායම

කල්බදු ක්‍රියාත්මක කිරීම මත පැනවෙන කුලී ආදායම, මෙහෙයුම් කල්බදු මත කල්බදු කාලසීමාව පුරා සරල රේඛීය පදනමින් ගිණුම්ගත කෙරෙන අතර, එය ආදායම් ප්‍රකාශයෙහි "වෙනත් මෙහෙයුම් ආදායම" යටතේ වාර්තා කෙරේ. e'

5.22. බණ්ඩ වාර්තාකරණය

බැංකුවේ බණ්ඩ වාර්තාකරණ පනත සඳහන් මෙහෙයුම් කාණ්ඩ මත පදනම් වේ: සිල්ලර බැංකුකරණය, සංස්ථාපිත බැංකුකරණය, භාණ්ඩාගාරය සහ ප්‍රාථමික වෙළඳ ඒකකය, කල්බදු, රක්ෂණ, මූල්‍ය සහ සංචාර ඉහත කරුණු සම්බන්ධ තොරතුරු සටහන 51 හි ඉදිරිපත් කෙරේ.

5.23. තැන්පතු ආරක්ෂණ යෝජනා ක්‍රමය

2010 සැප්තැම්බර් 27 වැනි දින නිකුත් කරන ලද 2010 අංක 5 දරන බැංකුකරණ පනත් නියමය "තැන්පතු බැරකම් රක්ෂණය" සහ පසුකාලීනව සිදුකරන ලද සංශෝධන වලට අනුකූලව 2010 ඔක්තෝබර් මස 1 දින සිට බලපැවැත්වෙන පරිදි, මුදල් හිඟ පනතේ 32අ සිට 32ඉ වගන්ති යටතේ නිකුත් කරන ලද 2010 අංක 1 දරන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රම නියමයට අනුකූලව, මුදල් මණ්ඩලය මගින් මෙහෙයවනු ලබන රක්ෂණ යෝජනා ක්‍රමයක සියළු බලපත්‍රලාභී බැංකු සිය තැන්පතු බැරකම් රක්ෂණය කිරීම අවශ්‍ය වේ. ඉල්ලුම්, කාලීන හා ඉතුරුම් තැන්පතු බැරකම් රක්ෂණය කළ යුතු අතර, පනත සඳහන් දෑ ඉන් බැහැර කරනු ලැබේ.

- ◆ සාමාජික ආයතන වෙත තැන්පතු බැරකම්
- ◆ ශ්‍රී ලංකා රජය වෙත තැන්පතු බැරකම්
- ◆ බලපත්‍රලාභී බැංකුවල සාංගමික පාලනය පිළිබඳ 2007 අංක 11 දරණ බැංකුකරණ පනත් නියෝගයෙහි පහළදිලිව දක්වා ඇති පරිදි, අධ්‍යක්ෂවරුන්, ප්‍රධාන කළමනාකාරීත්වය සහ අනෙකුත් සම්බන්ධිත පාර්ශ්වයන් වෙත ප්‍රදානය කරන ලද තැන්පතු බැරකම්.
- ◆ කවර හෝ ප්‍රතිශෝජනයක් වෙනුවෙන් අතිරේක ඇප ලෙස රඳවාගත් තැන්පතු බැරකම්.
- ◆ බැංකුකරණ පනත යටතේ අත්හැර දමන ලද දේපළ යන අර්ථය යටතට ගැනෙන සහ මූල්‍ය සමාගම් පනත යටතේ අක්‍රීය ගිණුම් අර්ථකතනය කර ඒවායේ අරමුදල් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත මාරු කරනු ලැබ ඇති තැන්පතු බැරකම්.

ආසන්නතම පූර්ව මූල්‍ය වර්ෂය අවසානයේදී බලපත්‍රලත් වාණිජ බැංකු 14% හෝ එයට වැඩි ප්‍රාග්ධන ප්‍රමාණවත්තාව අනුපාතිකයක් පවත්වා ගන්නේ නම්, බැංකුව සුදුසුකම් ලත් තැන්පතු බැරකම් මත 0.10% ක ආධිකාරයක් ගෙවීම අවශ්‍ය වන අතර, අනෙකුත් සියළු වාණිජ බැංකු සඳහා (14% ට අඩු ප්‍රාග්ධන ප්‍රමාණවත්තාව අනුපාතිකයක් සහිත) කාර්තුව අවසානයට පවතින සුදුසුකම් ලත් තැන්පතු වල මුළු අගය මත ගණනය කෙරෙන හා කාර්තුව අවසාන වීමේ සිට දින 15 ක කාලපරිච්ඡේදයක් තුළ ගෙවිය යුතු 0.125% ක ආධිකාරයක් ගෙවීම අවශ්‍ය වේ.

5.24. පසුකාලීන සිදුවීම්

වාර්තාකරණ දිනය පසුව සිදුවන සිදුවීම් ලෙස නම් කෙරෙනුයේ, වාර්තාකරණ දිනය සහ මූල්‍ය ප්‍රකාශ නිකුත් කිරීමට අනුමැතිය ලබාදීමේ දිනය අතර, සිදුවන වාසිදායක හා අවාසිදායක සිදුවීම් වේ.

වාර්තාකරණ දිනට පසුව සිදුවන සියළුම ප්‍රමාණාත්මක හා වැදගත් සිදුවීම් සලකා බලා අදාළ වන පරිදි ගැලපුම් කර මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන 48 හි ඉදිරිපත් කොට ඇත.

5.25. රක්ෂණ ක්ෂේත්‍රයට විශේෂිත ප්‍රතිපත්ති

5.25.1. වැදගත් ගිණුම්කරණ ඇස්තමේන්තු හා උපකල්පන

ජීවිත රක්ෂණ නොවන ගිවිසුම් බැරකම්

ජීවිත රක්ෂණ නොවන ගිවිසුම් බැරකම් වෙනුවෙන්, වාර්තාකරණ දිනට වාර්තා වී ඇති හිමිකම් වල අපේක්ෂිත අවසාන පිරවැය සහ හිමිකම්පෑම සිදුකර ඇති නමුත් වාර්තාකරණ දිනට වාර්තා වී නොමැති හිමිකම් වල අපේක්ෂිත අවසාන පිරවැය යන දෙකටම ඇස්තමේන්තු සකස් කළ යුතු වේ. අවසාන හිමිකම් පිරවැය නිශ්චිත

තහවුරු කළ හැකිවීමට සැලකිය යුතු කාලපරිච්ඡේදයක් ගතවීමට ඉඩ ඇති අතර, ඇතැම් වර්ගවල ඔප්පු වෙනුවෙන් මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි බැරකම් වලින් වැඩි කොටස සිදුවූ නමුත් වාර්තා නොවූ හිමිකම් වලින් සැදුම් ලැබේ.

වේන් ලැබීම් සහ බෝන්හෙවුර් - ෆර්ගසන් ක්‍රම සහ සංඛ්‍යාත/නිවුනා ක්‍රම වැනි සම්මත ආයුගණක හිමිකම් ප්‍රක්ෂේපන ශිල්පීය ක්‍රම රාශියක් භාවිත කරමින් නොහොඳු හිමිකම්පෑම් වල අවසාන පිරවැය ඇස්තමේන්තු කරනු ලැබේ.

මෙම ශිල්පීය ක්‍රම වලට පාදක වන ප්‍රධාන උපකල්පන වනුයේ, සමාගමක අතීත හිමිකම්පෑම් විකාශන අත්දැකීම්, අනාගත හිමිකම්පෑම් විකාශනය ප්‍රක්ෂේපණය කර භාවිත කළ හැකි අතර, එබැවින් අවසාන හිමිකම් පිරවැය ප්‍රක්ෂේපනයට භාවිත කළ හැකි බවයි. එබැවින්, මෙම ක්‍රම පෙර වර්ෂවල නිරීක්ෂණය කරන ලද විකාශනය හා අපේක්ෂිත අලාභ අනුපාතික මත පදනම්ව ගෙවූ හා සිදුවූ අලාභ, එක් හිමිකම්පෑමකට සාමාන්‍ය පිරවැය හා හිමිකම්පෑම් සංඛ්‍යාව බහිර්ගවීච්ඡේදනය කරයි. වේතිහාසික හිමිකම්පෑම් විකාශනය ප්‍රධාන වශයෙන්ම අනුමුඛ වර්ෂ මගින් විශ්ලේෂණය කෙරෙන නමුත්, භූගෝලීය ප්‍රදේශය මෙන්ම වැදගත් ව්‍යාපාර රේඛා සහ හිමිකම් වර්ග අනුව තවදුරටත් විශ්ලේෂණය කිරීමේ හැකියාව පවතී. විශාල හිමිකම්පෑම් සාමාන්‍යයෙන් වෙනම ආමන්ත්‍රණය කෙරෙන්නේ, අලාභ ගැලපුම් ඇස්තමේන්තු වල මුහුණත අගයට පිරිසෙයින් කිරීමෙන් හෝ ඒවායේ අනාගත තත්ත්වය පිළිබඳ කිරීම පිණිස වෙනම ප්‍රක්ෂේපණය කිරීමෙනි. බොහෝ අවස්ථා වලදී අනාගත හිමිකම්පෑම් උද්ධමන අනුපාතික හෝ අලාභ අනුපාතික සම්බන්ධයෙන් ප්‍රත්‍යක්ෂ උපකල්පන සිදු නොකෙරේ. ඒ වෙනුවට භාවිත කෙරෙන උපකල්පන වන්නේ ප්‍රක්ෂේපන පදනම් වන වේතිහාසික හිමිකම් විකාශන දත්ත තුළ ගමන් වන ඒවා වේ.

සම්බන්ධ වී ඇති සියළුම අවිනිශ්චිතතා සැලකිල්ලට ගිනිම් ඇති විය හැකි පුළුල් පරාසයක වන ප්‍රතිඵලය ඉදිරිපත් කෙරෙන හිමිකම්පෑමේ ඇස්තමේන්තුගත අවසාන පිරවැය තීරණය කිරීම සඳහා අතීත ප්‍රමාණතා අනාගතයේදී අදාළ නොවිය හැකි ප්‍රමාණය තක්සේරු කිරීම සඳහා අතිරේක ගුණාත්මක විනිශ්චය භාවිත කරනු ලැබේ. (උදාහරණයක් ලෙස එක්වරක් පමණක් සිදුවන සිදුවීම්, හිමිකම්පෑම් සම්බන්ධයෙන් ජනතා ආකල්ප වල වෙනස්වීම් වැනි වෙළඳපොළ සාධක වල වෙනස්වීම්, ආර්ථික තත්ත්වයන්, උද්ධමන මට්ටම්, අධිකරණ තීන්දු හා හිඟ වැනි බාහිර හෝ වෙළඳපොළ සාධක වල වෙනස්වීම් මෙන්ම කළඹ මිශ්‍රණය ඔප්පු ලක්ෂණ හා හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ ක්‍රියාපටිපාටි)

එවැනි අභ්‍යන්තර සාධක පිළිබඳ කිරීමට නොඉපැයූ ආධිකාරය වෙනුවෙන් ප්‍රතිපාදන වල ප්‍රමාණවත් බව තක්සේරු කිරීමේදී සමාන විනිශ්චයන්, ඇස්තමේන්තු සහ උපකල්පන යොදාගනු ලැබේ. ගිවිසුමක් මගින් සැපයෙන රක්ෂණ සේවා රටාවට, කාල බෙදා වෙන්කිරීම හැර වෙනත් පදනමකින් නොඉපැයූ ආධිකාරය ක්‍රමක්ෂය කිරීම අවශ්‍ය වන්නේද යන්න තීරණය කිරීමේදීද විනිශ්චය අවශ්‍ය වේ.

5.25.2. ආදායම් හඳුනාගැනීම

දළ ලිඛිත රක්ෂණ වාර්තය

ගිණුම්කරණ කාලසීමාව තුළදී වළඹි ගිවිසුම් සමගින් සැපයෙන සම්පූර්ණ ආවරණ කාලසීමාව වෙනුවෙන් ලැබිය යුතු මුළු රක්ෂණ වාර්තයෙන් ජීවිත රක්ෂණ නොවන දළ ලිඛිත වාර්තය සැදුම් ලැබන අතර, ඔප්පුව ආරම්භ වන දිනට ඒවා හඳුනාගනු ලැබේ.

ප්‍රතිරක්ෂණ රක්ෂණ වාර්තය

ගිණුම්කරණ කාලසීමාව තුළදී වළඹි ගිවිසුම් සමගින් සැපයෙන සම්පූර්ණ ආවරණ කාලසීමාව වෙනුවෙන් ගෙවිය යුතු මුළු රක්ෂණ වාර්තයෙන් ජීවිත රක්ෂණ නොවන දළ ලිඛිත ප්‍රතිරක්ෂණ වාර්තය සැදුම් ලැබන අතර, ඔප්පුව ආරම්භ වන දිනට ඒවා හඳුනාගනු ලැබේ. පූර්ව ගිණුම්කරණ කාලපරිච්ඡේදයක් තුළ ආරම්භ වන ප්‍රතිරක්ෂණ ගිවිසුම් සම්බන්ධයෙන් ගිණුම්කරණ කාලපරිච්ඡේදය තුළ පැනවෙන කවර හෝ ගැලපුම් රක්ෂණ වාර්තයට අයත් වේ.

නොඉපැයූ ප්‍රතිරක්ෂණ රක්ෂණ වාර්තය වන්නේ වර්ෂයක වාර්තාකරණ දිනට පසුව අවදානම් කාලපරිච්ඡේද හා සබැඳි ලේඛණගත රක්ෂණ වාර්ත කොටසය නොඉපැයූ ප්‍රතිරක්ෂණ ආධිකාරය වියට පාදක වන සෘජු රක්ෂණ ඔප්පු වල කාලසීමාව පුරා විලම්බනය කරනු ලැබේ.

5.26. නිකුත් කරන ලද නමුත් බලාත්මකව නොමැති නව ගිණුම්කරණ ප්‍රතිපත්ති

5.26.1. කල්බදු (SLFRS16)

SLFRS16 මගින් ගිවිසුම්කරණ පාර්ශවයන් දෙකම සඳහා කල්බදු හඳුනාගැනීම, මිනුම්කරණය, ඉදිරිපත් කිරීම සහ හෙළිදරව් කිරීම සඳහා වන ප්‍රතිපත්ති දක්වනු ලැබේ.

උදා: ගනුදෙනුකරු ("බදු ගැනුම්කරු") සහ සැපයුම්කරු ("බදු අලෙවිකරු") SLFRS16 මගින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති LKAS 17 (කල්බදු) සහ ආශ්‍රිත අර්ථකතනයන් ප්‍රතිස්ථාපනය කෙරේ. SLFRS16 මගින් මෙහෙයුම් කල්බදු හෝ මූල්‍ය කල්බදු වශයෙන් LKAS 17 හි වර්තමාන කල්බදු වර්ගීකරණය ඉවත් කරමින්, බදු ගැනුම්කරු සඳහා ඒකල ගිණුම්කරණ ආකෘතියක් හඳුන්වාදෙනු ලැබේ. නව ප්‍රමිතිය අනුව බදු ගැනුම්කරු පහත දැක්වෙන කරුණු සම්පූර්ණ කළ යුතු වේ :

- ❖ යටතේ වන වත්කම් පහළ වටිනාකමකින් යුක්ත වන්නේ නම් හැර, බදු ගැනුම්කරු විසින් සියළුම කල්බදු සඳහා වන වත්කම් සහ බැරකම් හඳුනාගත යුතු වේ.
- ❖ ආදායම් ප්‍රකාශයෙහි කල්බදු වත්කම් මත ක්ෂයවීම්, කල්බදු බැරකම් මත පොලියෙන් වෙනම ඉදිරිපත් කළ යුතු වේ.

SLFRS16 මගින් සැලකිය යුතු ලෙස LKAS 17 යටතේ වන බදු අලෙවිකරු ගිණුම්කරණ අවශ්‍යතාවය ඉදිරියට ගෙන යනු ලැබේ ඒ අනුව, බදු අලෙවිකරු විසින් අඩුණ්ඩවම සිය කල්බදු මෙහෙයුම් කල්බදු හෝ මූල්‍ය කල්බදු වශයෙන් වර්ගීකරණය කරනු ලබන අතර, එම වර්ග දෙකෙහි කල්බදු වෙනම ගිණුම්ගත කරනු ලැබේ.

SLFRS16 ප්‍රමිතිය 2019 ජනවාරි මස 1 වැනි දින සිට බලාත්මක වේ. සමූහය විසින් මේ වන විට ඉහත ප්‍රමිතිය ක්‍රියාවට නැංවීමේ බලපෑම තක්සේරුවට ලක් කෙරෙමින් පවතී.

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

6. පරිනාමය සම්බන්ධ අනාවරනයන්

2018 ජනවාරි 01 වැනි දින සිට බැංකුව/සමූහය, ශ්‍රී ලංකා මූල්‍ය වර්තාකරණ ප්‍රමිත අංක 09 (SLFRS 9) "මූල්‍යමය උපකරණයන්" හි අවශ්‍යතාවයන් අනුව කටයුතු කරයි. පහත දැක්වෙන වගු මගින් SLFRS 9 ප්‍රමිතිය යොදා ගැනීම මගින් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය සහ රඳවාගත් ඉපැයුම් වෙත බලපෑම, LKAS 39 ප්‍රමිතියේ දරණ ලද ණය අලාභ (Incurred Credit Loss) සිට SLFRS 9 හි අපේක්ෂිත ණය අලාභ (Expected Credit Loss) වෙත ප්‍රතිස්ථාපනය කිරීම ඔස්සේ ඇති වන බලපෑම පිළිබඳ කෙරේ. මෙම පරිනාමය සම්බන්ධ අනාවරනයන් මගින් LKAS 39 ප්‍රමිතියෙහි 'මූල්‍ය උපකරණ හඳුනාගැනීම සහ මිනුම්කරණය' සහ SLFRS 9 ප්‍රමිතියෙහි 'මූල්‍ය උපකරණ ප්‍රතිඵල' අතර සම්බන්ධය නිරූපණය කරයි.

6.1 මූල්‍ය තත්ත්ව ප්‍රකාශය - බැංකුව

පහත දැක්වෙන වගුව මගින් 2018 ජනවාරි 01 දිනට LKAS 39 ප්‍රමිතිය යටතේ අදාළ කාණ්ඩයන් සමග වාර්තා කරන ලද සංඛ්‍යා අගයන් හා එම අගයන් SLFRS 9 ප්‍රමිතිය යටතේ අදාළ කාණ්ඩයන් යටතේ වාර්තා කරන ලද ආකාරය නිරූපණය කරයි.

වත්කම්	සටහන්	LKAS 39 මිනුම්කරණය		ප්‍රති වර්ගීකරණය රු.'000	ප්‍රති මිනුම්කරණය		SLFRS 9 මිනුම්කරණය	
		කාණ්ඩය	වටිනාකම රු.'000		ECL වෙනත් රු.'000	වටිනාකම කාණ්ඩය රු.'000		
වත්කම්								
මූල්‍ය වත්කම්								
මුදල් හා මුදල් සමාන දෑ	අ	L&R ¹	68,958,012	-	(7,508)	-	68,950,504	AC ⁶
ශ්‍රී ලංකා මහ බැංකුව සමග පවතින ශේෂය		L&R ¹	65,689,278	-	-	-	65,689,278	AC ⁶
බැංකු වල ඇති තැන්පතු	ආ	L&R ¹	13,458,639	-	(6,170)	-	13,452,469	AC ⁶
ව්‍යුපන්න මූල්‍ය උපකරණ		FVTPL ²	334,230	-	-	-	334,230	FVTPL ²
වෙනත් මූල්‍ය වත්කම් - වෙළඳාම පිණිස දරා සිටින	ඇ	FVTPL ²	53,042,557	(53,042,557)	-	-	-	
මූල්‍ය වත්කම් - ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව	ඇ			53,042,557	-	-	53,042,557	FVTPL ²
ණය හා ලැබිය යුතු දෑ - බැංකු	ඈ	L&R ¹	86,097,515	-	(217,071)	-	85,880,444	AC ⁶
ණය හා ලැබිය යුතු දෑ - වෙනත් ගනුදෙනුකරුවන්	ඉ	L&R ¹	1,012,642,714	-	1,716,522	-	1,014,359,236	AC ⁶
මූල්‍ය වත්කම් - විධිනීම් සඳහා පවතින		AFS ³	3,415,344	(3,415,344)	-	-	-	
වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව ස්කන්ධ උපකරණ	ඊ			1,162,361			1,162,361	FVOCI ⁷
විධිනීම් සඳහා පවතින - මූල්‍යමය ආයෝජන වෙතින්								
වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව ණය උපකරණ	උ			2,252,983			2,252,983	FVOCI ⁷
විධිනීම් සඳහා පවතින - මූල්‍යමය ආයෝජන වෙතින්								
මූල්‍යමය ආයෝජන - කල්පිරීම තෙක් රඳවාගත්	ඌ	HTM ⁴	112,351,039	(112,351,039)	-	-	-	AC ⁶
ක්‍රමයෙන් පිරිවැය අනුව මිනුම්ගත ණය උපකරණ	ඌ			112,351,039	-	-	112,351,039	AC ⁶
මූල්‍යමය නොවන වත්කම්								
පරිපාලිතයන්හි ආයෝජන		N/A ⁵	1,325,766	-	-	-	1,325,766	N/A ⁵
කීර්තිනාමය සහ අස්පෘශ්‍ය වත්කම්		N/A ⁵	225,058	-	-	-	225,058	N/A ⁵
දේපළ, පිරිසහ හා උපකරණ		N/A ⁵	25,047,501	-	-	-	25,047,501	N/A ⁵
ආයෝජන දේපළ		N/A ⁵	1,222,299	-	-	-	1,222,299	N/A ⁵
පෙර ගෙවුම් කල්බදු		N/A ⁵	483,886	-	-	-	483,886	N/A ⁵
වෙනත් වත්කම්		N/A ⁵	22,805,270	-	-	-	22,805,270	N/A ⁵
මුළු වත්කම්			1,467,099,108	-	1,485,772	-	1,468,584,880	

සටහන්	LKAS 39 මිනුම්කරණය		ප්‍රති වර්ගීකරණය රු:000	ප්‍රති මිනුම්කරණය		SLFRS 9 මිනුම්කරණය		
	කාණ්ඩය	වටිනාකම රු:000		ECL වෙනස් රු:000	වෙනස් රු:000	වටිනාකම රු:000	කාණ්ඩය	
වගකීම්								
මූල්‍යමය වගකීම්								
බැංකු වලට ගෙවිය යුතු	AC ⁶	80,676,350	-	-	-	80,676,350	AC ⁶	
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	FVTPL ²	273,975	-	-	-	273,975	FVTPL ²	
වෙනත් ගනුදෙනුකරුවන් වෙත ගෙවිය යුතු දෑ	AC ⁶	1,244,002,768	-	-	-	1,244,002,768	AC ⁶	
වෙනත් ණය ගැහිම්	AC ⁶	24,380,962	-	-	-	24,380,962	AC ⁶	
යටත් කරන ලද කාල ණය	AC ⁶	12,531,728	-	-	-	12,531,728	AC ⁶	
මූල්‍යමය නොවන වගකීම්								
ප්‍රවර්තන බදු බැරකම්	N/A ⁵	4,064,907	-	-	-	4,064,907	N/A ⁵	
ශුද්ධ විලම්බිත බදු බැරකම්	N/A ⁵	4,455,617	-	-	-	4,455,617	N/A ⁵	
වෙනත් බැරකම්	ව	N/A ⁵	19,256,075	-	1,942,666	-	21,198,741	N/A ⁵
මුළු වගකීම්		1,389,642,382	-	1,942,666	-	1,391,585,048		
හිමිකම්								
ප්‍රකාශිත ප්‍රාග්ධනය/පවරද ලද ප්‍රාග්ධනය		12,201,998				12,201,998		
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල		5,814,744				5,814,744		
වෙනත් සංචිත		25,117,785		1,893		25,119,678		
රඳවාගත් ඉපැයුම්		34,322,199		(458,787)		33,863,412		
මුළු හිමිකම්		77,456,726	-	(456,894)	-	76,999,832		
මුළු හිමිකම් හා වගකීම්		1,467,099,108	-	1,485,772	-	1,468,584,880		

¹ ණය සහ ලැබිය යුතු දෑ ³ විකිණීම සඳහා පවතින ⁵ අදාළ නොවේ ⁷ වෙනත් විස්තීර්ණ ආදායම් ඔස්සේ සාධාරණ අගය
² ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව ⁴ කල්පිරීම තෙක් රඳවාගත් ⁶ ක්‍රමයේ පිරවිය

සටහන්

- අ) 2018 ජනවාරි 01 දින වන විට මුදල් සමාන දෑ, බැංකු වල පවතින මුදල් සහ ඒකීකරණ සහ කෙටි කාලීන මුදල් වලින් සමන්විත විය. බැංකුව මගින් SLFRS 9 ප්‍රමිතියට අනුව අපේක්ෂිත ණය අලාභ සඳහා රු මිලියන 7.5 ක වෙන්කිරීමක් මේ යටතේ හඳුනාගෙන ඇත. මෙය සටහන 18.4 හි විස්තරාත්මකව දැක්වේ.
- ආ) 2018 ජනවාරි 01 දින වන විට බැංකු වල ස්ථානගත කිරීම් මුදල් වෙළඳපොළ ස්ථානගත කිරීම් වලින් සමන්විත විය. SLFRS 9 ප්‍රමිතියට අනුව මේ සම්බන්ධයන් රු. මිලියන 6.1 ක අපේක්ෂිත ණය අලාභ හඳුනාගෙන ඇත විස්තර සඳහා සටහන 20.2 බලන්න.
- ඇ) 2018 ජනවාරි 01 දින වන සම්පූර්ණ වෙළඳාම සඳහා රඳවාගත් ආයෝජන සමූහය ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව මූල්‍යමය වත්කම් වශයෙන් වර්ගීකරණයට ලක් කිරීමට බැංකුවේ විමර්ශනය මගින් විශේෂ කොට දක්වන ලදී. විහිදී වෙළඳාම සඳහා රඳවාගත් ලැයිස්තුගත කොටස් සහ ඒකක කාර්යන් ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව වර්ගීකරණය කළ යුතු වේ. මෙහිදී රජයේ සුරැකුම් සහ ණයකර ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ ලක්ෂණ (SPPI) පරීක්ෂාව සමත් වුවද බැංකුව මගින් මෙම ආයෝජනයන් ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව වන ව්‍යාපාරික ආකාරයෙහි අවශ්‍යතා සපුරාලන අයුරින් වෙළඳාමෙහි යෙදවීම සඳහා රඳවා ගන්නා ලදී.
- ඈ) "ණය සහ ලැබිය යුතු දෑ - බැංකු" වශයෙන් වර්ගීකරණයට ලක් වූ මූල්‍යමය උපකරණ වල ලක්ෂණ ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ (SPPI) පරීක්ෂාවෙන් සුදුසුකම් ලබයි. ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ (SPPI) පරීක්ෂාව සම්පූර්ණ වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර" ප්‍රතිව්‍යුහගත බැඳුම්කර සහ ප්‍රතිවිකිණුම් ගිවිසුම් යටතේ මිලදී ගනු ලබූ සුරැකුම් ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ වත්කම් කරගැනීම මගින් අත්පත් කර ගැනේ. 'විමනිත බැංකුව මගින් ශේෂය ක්‍රමයේ පිරවිය අනුව මිනුම්කරණයට ලක් කෙරේ. තවද 2018 ජනවාරි 01 දින වන විට මෙහි ආයෝජනයන්ට අදාළව රු මිලියන 217 ක අපේක්ෂිත ණය අලාභයක් හඳුනාගෙන ඇති අතර එය සටහන 24.2 හි විස්තරාත්මකව දැක්වේ.
- ඉ) "ණය සහ ලැබිය යුතු දෑ - වෙනත් ගනුදෙනුකරුවන්" වශයෙන් වර්ගීකරණයට ලක් වූ නිෂ්පාදන වල ලක්ෂණ ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ (SPPI) පරීක්ෂාවෙන් සමත් වන අතර ගනුදෙනුකරුවන් වෙත ණය සහ අත්තිකාරම් සම්බන්ධ බැංකුවේ අතිමතයන් ක්‍රමයේ පිරවිය ආශ්‍රිත ව්‍යාපාර ආකාරික අවශ්‍යතා සපුරාලනු ලබයි. තවද දරන ලද ණය අලාභ (ICL) මොඩලයෙන් අපේක්ෂිත ණය අලාභ (ECL) මොඩලය වෙත විගමනය වීමෙහි ප්‍රතිඵලයක් වශයෙන් 2018 ජනවාරි 01 දින වන විට ණය අලාභ සඳහා වෙන් කිරීම් වල රු. බිලියන 1.7 ක අඩුවීමක් සිදු වූ අතර එය සටහන 25.2 හි විස්තරාත්මකව දැක්වේ.
- ඊ) බැංකුව මගින් වහි ඇතැම් පෙර විකිණීම සඳහා පවතින (AFS) වශයෙන් පැවති ස්කන්ධ උපකරණ වෙනත් විස්තීර්ණ ආදායම් ඔස්සේ සාධාරණ අගය අනුව (FVOCI) ස්කන්ධ උපකරණ වශයෙන් අවලංගු කර නොහැකි පරිදි නම් කිරීමට තීරණය කළ අතර එයට හේතුව මෙම කොටස් වෙළඳාම සඳහා රඳවාගත් හෝ බැංකුව මගින් ව්‍යාපාරික සම්මිශ්‍රණයන්හිදී අසම්භාව්‍ය ප්‍රතික්ෂේප වශයෙන් හඳුනාගැනෙන්නා වූ කොටස් හෝ නොවීමයි.

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

- උ) 2018 ජනවාරි 01 දින වන විධිමත් සඳහා පවතින (AFS) වශයෙන් පෙර වර්ගීකරණය කරන ලද ණය උපකරණ ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ වත්කම් කිරීමේ සහ මූල්‍යමය වත්කම් විධිමත්ව ව්‍යාපාර ආකෘතියක් තුළ කළමනාකරණය කළ යුතු බවට බැංකුවේ විමර්ශනය මගින් විශේෂ කොට දක්වන ලදී. ඒ අනුව බැංකුව මගින් මෙම ආයෝජන වෙනත් විස්තීර්ණ ආදායම් ඔස්සේ සාධාරණ අගයට මිනුම්ගත ණය උපකරණ වශයෙන් වර්ගීකරණයට ලක් කෙරිණි.
- ඌ) 2018 ජනවාරි 01 දින වන ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ ක්‍රියාපටිපාටියට අනුකූල නොවූ කිසිදු ණය උපකරණයක් බැංකුවේ කල්පිරීම තෙක් රඳවාගත් කළඹෙහි නොවීය. වමහිසා බැංකුව මගින් මෙම සියළුම උපකරණ ක්‍රමයෙන් පිරිවැය අනුව මිනුම්ගත ණය උපකරණ වශයෙන් වර්ගීකරණයට ලක් කිරීමට තීරණය කෙරිණි.
- එ) SLFRS 9 ප්‍රමිතිය ආදේශ කරගැනීමත් සමග බැංකුව අසම්භාව්‍ය බැරකම් සහ බැඳීම් සඳහාද අපේක්ෂිත ණය අලාභ වෙන්කිරීමක් මිනුම්ගත කෙරිණි. ඒ අනුව එහි ප්‍රතිඵලයක් වශයෙන් 2018 ජනවාරි 01 දින වන විට ඉහත දක්වන ලද අයිතම සඳහා වූ වෙන්කිරීම රු. බිලියන 1.9 ක් වූ අතර එය වෙනත් වගකීම් වශයෙන් හඳුනාගැනුණි.

6.2 හිමිකම් සැසඳුම් - බැංකුව

පහත දැක්වෙන වගුව මගින් SLFRS 9 ප්‍රමිතිය ආදේශ කරගැනීම හේතුවෙන් පෙර LKAS 39 ප්‍රමිතිය යටතේ වාර්තා කරන ලද සංචිත සහ රඳවාගත් ඉපැයුම් වෙත සිදුවන බලපෑම දැක්වේ.

	විධිමත් සඳහා පවතින සංචිතය රු.'000	ඔස්සේ සාධාරණ අගය අනුව (FVOCI) සංචිතයෙහි පවතින මූල්‍යමය වත්කම් රු.'000	රඳවාගත් ඉපැයුම් රු.'000
2017 12 31 දිනට අවසාන ශේෂය (LKAS 39 ප්‍රමිතිය යටතේ)	113,137	-	34,322,199
ප්‍රති-වර්ගීකරණයන්			
විධිමත් සඳහා පවතින හිමිකම් සුරැකුම් වෙනත් විස්තීර්ණ ආදායම් ඔස්සේ සාධාරණ අගයේ සිට හිමිකම් උපකරණ වෙත ප්‍රති-වර්ගීකරණය	(100,616)	100,616	-
විධිමත් සඳහා පවතින ණය සුරැකුම් වෙනත් විස්තීර්ණ ආදායම් ඔස්සේ සාධාරණ අගයේ සිට හිමිකම් උපකරණ වෙත ප්‍රති-වර්ගීකරණය	(12,521)	12,521	-
	(113,137)	113,137	-
ප්‍රති මිනුම්කරණයන්			
මූල්‍යමය වත්කම් මත SLFRS 9 ප්‍රමිතියෙහි අපේක්ෂිත ණය අලාභ හඳුනාගැනීමේ බලපෑම			
මුදල් හා මුදල් සමාන දෑ	-	-	(7,508)
බැංකුවල පවතින ශේෂයන්	-	-	(6,170)
ණය සහ ලැබිය යුතු දෑ - බැංකු	-	-	(217,071)
ණය සහ ලැබිය යුතු දෑ - වෙනත් ගනුදෙනුකරුවන්	-	-	1,716,522
වෙනත් විස්තීර්ණ ආදායම් ඔස්සේ සාධාරණ අගය අනුව ණය උපකරණ	-	1,893	(1,893)
අසම්භාව්‍ය බැරකම් සහ බැඳීම්	-	-	(1,942,666)
	-	1,893	(458,787)
2018. 01. 01. දිනට ආරම්භක ශේෂය (SLFRS 9 ප්‍රමිතිය යටතේ)	-	115,030	33,863,412

6.3 මූල්‍යමය වත්කම් මත හානිකරණ අලාභ - බැංකුව

පහත දැක්වෙන වගුව මගින් LKAS 39 ප්‍රමිතිය යටතේ වන සමස්ත ආරම්භක හානිකරණ වෙන්කිරීම. LFRS 9 ප්‍රමිතිය යටතේ වන අපේක්ෂිත ණය අලාභ වෙන්කිරීමට සැසඳීමට ලක් කෙරේ මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර සටහන් 18.4, 20.2, 24.2, 25.2, 29.2 හි දැක්වේ.

මූල්‍යමය උපකරණයෙහි වර්ගය	2017.12.31 දිනට LKAS 39 ප්‍රමිතිය යටතේ කානිකරණ වෙන්කිරීම රු.'000		2018.01.01 දිනට SLFRS 9 ප්‍රමිතිය යටතේ අපේක්ෂිත ණය අලාභය (ECL) රු.'000	
			ප්‍රති-මිනුම්කරණයන් රු.'000	රු.'000
ශේෂ පත්‍ර වත්කම් මත				
මුදල් හා මුදල් සමාන දෑ	-	-	7,508	7,508
බැංකුවල පවතින ශේෂයන්	-	-	6,170	6,170
ණය සහ ලැබිය යුතු දෑ - බැංකු	-	-	217,071	217,071
ණය සහ ලැබිය යුතු දෑ - වෙනත් ගනුදෙනුකරුවන්	61,604,938	(1,716,522)	(1,716,522)	59,888,416
වෙනත් විස්තීර්ණ ආදායම් ඔස්සේ සාධාරණ අගය අනුව ණය උපකරණ	-	-	1,893	1,893
	61,604,938	(1,483,879)	(1,483,879)	60,121,059
අසම්භාව්‍ය බැරකම් සහ බැඳීම්				
බැංකු අපකර	-	-	281,528	281,528
ණයවර ලිපි	-	-	1,124,720	1,124,720
භාවිතිය බිල්පත්	-	-	536,418	536,418
	-	-	1,942,666	1,942,666
එකතුව	61,604,938		458,787	62,063,725

6.4 මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශය - සමූහය

පහත දැක්වෙන වගුව මගින් 2018 ජනවාරි 01 දිනට LKAS 39 ප්‍රමිතිය යටතේ අදාළ කාණ්ඩයන් සමඟ දක්වන ලද ප්‍රමාණයන් SLFRS 9 ප්‍රමිතිය යටතේ අදාළ කාණ්ඩයන් සමඟ වාර්තා කරන ලද ශේෂයන් සමඟ සැසඳීමක් තිරුප්පනය කරයි.

සටහන්	LKAS 39 මිනුම්කරණය		ප්‍රති වර්ගීකරණය රු.'000	ප්‍රති-මිනුම්කරණය		SLFRS 9 මිනුම්කරණය		
	කාණ්ඩය	වටිනාකම් රු.'000		ECL	වෙනත් රු.'000	වටිනාකම් රු.'000	කාණ්ඩය	
මූල්‍ය වත්කම්								
මුදල් හා මුදල් සමාන දෑ	අ	L&R ¹	69,675,003	-	(7,508)	-	69,667,495	AC ⁶
ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ පවතින ශේෂය		L&R ¹	65,689,278	-	-	-	65,689,278	AC ⁶
බැංකු වල ඇති තැන්පතු	ආ	L&R ¹	18,944,087	-	(6,170)	-	18,937,917	AC ⁶
ව්‍යුපන්න මූල්‍ය උපකරණ		FVTPL ²	334,230	-	-	-	334,230	FVTPL ²
වෙනත් මූල්‍ය වත්කම් - වෙළඳාම පිණිස දරා සිටින	ඇ	FVTPL ²	53,354,989	(53,354,989)	-	-	-	
මූල්‍ය වත්කම් - ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව	ඈ		53,562,503	-	-	-	53,562,503	FVTPL ²
වෙළඳාම සඳහා රඳවාගත් මූල්‍යමය ආයෝජන වෙතින්			53,354,989					
විකිණීම සඳහා පවතින මූල්‍යමය ආයෝජන වෙතින්			207,514					
ණය හා ලැබිය යුතු දෑ - බැංකු	ඈ	L&R ¹	86,436,113	-	(217,071)	-	86,219,042	AC ⁶
ණය හා ලැබිය යුතු දෑ - වෙනත් ගනුදෙනුකරුවන්	ඉ	L&R ¹	1,143,766,774	-	1,134,140	(212,961)	1,144,687,953	AC ⁶
මූල්‍ය ආයෝජන - විකිණීම සඳහා පවතින		AFS ³	4,483,905	(4,483,905)	-	-	-	
වෙළඳාම පිණිස දරා සිටින මූල්‍යමය ආයෝජන වෙත				(207,514)				
ක්‍රමක්ෂය පිරිවැය අනුව මිනුම්ගත ණය උපකරණ වෙත				(10)				
වෙනත් විස්තීර්ණ ආදායම් ඔස්සේ සාධාරණ අගය අනුව ස්කන්ධ උපකරණ	ඊ			1,162,384			1,162,384	FVOCI ⁷
විකිණීම සඳහා පවතින මූල්‍යමය ආයෝජන වෙතින්								
වෙනත් විස්තීර්ණ ආදායම් ඔස්සේ සාධාරණ අගය අනුව ණය උපකරණ	උ			3,113,997			3,113,997	FVOCI ⁷
විකිණීම සඳහා පවතින මූල්‍යමය ආයෝජන වෙතින්								
මූල්‍ය ආයෝජන - කල්පිරීම තෙක් දරා සිටින	ඌ	HTM ⁴	117,137,814	(117,137,814)			-	AC ⁶
ක්‍රමක්ෂය පිරිවැය අනුව මිනුම්ගත ණය උපකරණ	ඌ			117,137,824	-	-	117,137,824	AC ⁶
කල්පිරීම තෙක් දරා සිටින මූල්‍යමය ආයෝජන වෙතින්				117,137,814				
විකිණීම සඳහා පවතින මූල්‍යමය ආයෝජන වෙතින්				10				

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

සටහන්	LKAS 39 මිනුම්කරණය		ප්‍රති වර්ගීකරණය රු.'000	ප්‍රති-මිනුම්කරණය		SLFRS 9 මිනුම්කරණය	
	කාණ්ඩය	වටිනාකම රු.'000		ECL වෙනත් රු.'000	වටිනාකම රු.'000	කාණ්ඩය	
මූල්‍යමය නොවන වත්කම්							
කිරිඬුනාමය සහ අස්පාශ්‍ය වත්කම්	N/A ⁵	679,663	-	-	-	679,663	N/A ⁵
දේපළ, පිරිසිදු හා උපකරණ	N/A ⁵	33,757,975	-	-	-	33,757,975	N/A ⁵
ආයෝජන දේපළ	N/A ⁵	177,501	-	-	-	177,501	N/A ⁵
පෙර ගෙවුම් කල්බදු	N/A ⁵	483,886	-	-	-	483,886	N/A ⁵
වෙනත් වත්කම්	N/A ⁵	24,157,374	-	-	-	24,157,374	N/A ⁵
මුළු වත්කම්		1,619,078,592	-	903,390	(212,961)	1,619,769,021	
වගකීම්							
මූල්‍යමය වගකීම්							
බැංකු වලට ගෙවිය යුතු	AC ⁶	100,628,552	-	-	-	100,628,552	AC ⁶
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	FVTPL ²	273,975	-	-	-	273,975	FVTPL ²
වෙනත් ගනුදෙනුකරුවන් වෙත ගෙවිය යුතු දෑ	AC ⁶	1,305,625,750	-	-	-	1,305,625,750	AC ⁶
වෙනත් ණය ගැනීම්	AC ⁶	33,634,482	-	-	-	33,634,482	AC ⁶
යටත් කරන ලද කාල ණය	AC ⁶	32,447,923	-	-	-	32,447,923	AC ⁶
මූල්‍යමය නොවන වගකීම්							
ප්‍රවර්තන බදු බැරකම්	N/A ⁵	4,367,318	-	-	-	4,367,318	N/A ⁵
ශුද්ධ විලම්බිත බදු බැරකම්	N/A ⁵	7,277,032	-	-	-	7,277,032	N/A ⁵
වෙනත් බැරකම්	ව	28,380,411	-	1,942,666	-	30,323,077	N/A ⁵
මුළු වගකීම්		1,512,635,443	-	1,942,666	-	1,514,578,109	
හිමිකම්							
ප්‍රකාශිත ප්‍රාග්ධනය/පවරන ලද ප්‍රාග්ධනය		12,201,998				12,201,998	
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල		5,814,744				5,814,744	
වෙනත් සංචිත		26,913,806		1,893	(23,321)	26,892,378	
රඳවාගත් ඉපැයුම්		52,191,314		(842,333)	(189,640)	51,159,341	
කොටස් හිමිකරුවන්ගේ මුළු හිමිකම්		97,121,862				96,068,461	
පාලනයට යටත් නොවන හිමිකම්		9,321,287		(198,836)		9,122,451	
මුළු හිමිකම්		106,443,149	-	(1,039,276)	(212,961)	105,190,912	
මුළු හිමිකම් හා වගකීම්		1,619,078,592	-	903,390	(212,961)	1,619,769,021	

¹ ණය සහ ලැබිය යුතු දෑ ³ විකිණීම සඳහා පවතින ⁵ අදාළ නොවේ ⁷ වෙනත් විස්තීර්ණ ආදායම් ඔස්සේ සාධාරණ අගය
² ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව ⁴ කල්පිරීම තෙක් රඳවාගත් ⁶ ක්‍රමාන්තය පිරිවැය

සටහන්

- අ) 2018 ජනවාරි 01 දින වන විට මුදල් සමාන දෑ, බැංකු වල පවතින මුදල් සහ ඒක්ෂණ සහ කෙටි කාලීන මුදල් වලින් සමන්විත විය. සමුහය මගින් SLFRS 9 ප්‍රමිතියට අනුව අපේක්ෂිත ණය අහිමිවීම සඳහා රු මිලියන 7.5 ක වෙන්කිරීමක් හඳුනාගෙන ඇත. මෙය සටහන 18.4 හි විස්තරාත්මකව දැක්වේ.
- ආ) 2018 ජනවාරි 01 දින වන විට බැංකු වල ස්ථානගත කිරීම් මුදල් වෙළඳපොල ස්ථානගත කිරීම් වලින් සමන්විත විය. SLFRS 9 ප්‍රමිතියට අනුව මේ සම්බන්ධයෙන් රු මිලියන 6.1 ක අපේක්ෂිත ණය අහිමිවීමක් හඳුනාගෙන ඇත. විස්තර සඳහා සටහන 20.2 බලන්න.
- ඇ) 2018 ජනවාරි 01 දින වන සම්පූර්ණ වෙළඳාම සඳහා රඳවාගත් ආයෝජන සමුහය ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව මූල්‍යමය වත්කම් වශයෙන් වර්ගීකරණයට ලක් කිරීමට සමුහයේ විමර්ශනය මගින් විශේෂ කොට දක්වන ලදී. තවද සමුහය මගින් එහි ඉහතදී විකිණීම සඳහා පවතින කළඹෙන් කොටසක් රු 207 514 (රු.'000) වටිනාකමකින් යුතුව ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව මූල්‍යමය වත්කම් වශයෙන් වර්ගීකරණයට ලක් කෙරිණි. මෙම උපකරණ ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ ලක්ෂණ (SPPI) ක්‍රියාපටිපාටිය සපුරාලන නොලද අතර ක්‍රියාකාරී වෙළඳාමෙහි යෙදවීම සහ විකිණීමේ අරමුණින් යුතුව රඳවාගැනීම සිදු කෙරිණි.
- ඈ) “ණය සහ ලැබිය යුතු දෑ - බැංකු” වශයෙන් වර්ගීකරණයට ලක් වූ මූල්‍යමය උපකරණ වල ලක්ෂණ ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ (SPPI) පරීක්ෂාවෙන් සුදුසුකම් ලබයි. ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ (SPPI) පරීක්ෂාව සම්පූර්ණ වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, ප්‍රතිව්‍යුහගත බැඳුම්කර සහ ප්‍රතිවිකිණුම් ගිවිසුම් යටතේ මිලදී ගනු ලැබූ සුරැකුම් ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ වත්කම් ස් කරගැනීම මගින් අත්පත් කර ගැනේ. විමර්ශන සමුහය මගින් ශේෂය ක්‍රමාන්තය පිරිවැය අනුව මිනුම්කරණයට ලක් කෙරේ. තවද 2018 ජනවාරි 01 දින වන විට මෙහි ආයෝජනයන්ට අදාළව රු මිලියන 217 ක අපේක්ෂිත ණය අලාභයක් හඳුනාගෙන ඇති අතර එය සටහන 24.2 හි විස්තරාත්මකව දැක්වේ.

- ඉ) “ණය සහ ලැබිය යුතු දෑ - වෙනත් ගනුදෙනුකරුවන්” වශයෙන් වර්ගීකරණයට ලක් වූ හිඡ්පාදන වල ලක්ෂණ ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ (SPPI) පරීක්ෂාවෙන් සමත් වන අතර ගනුදෙනුකරුවන් වෙත ණය සහ අත්තිකාරම් සම්බන්ධ සමූහයේ අභිමතයන් ක්‍රමක්ෂය පිරිවැය ආශ්‍රිත ව්‍යාපාර ආකෘතික අවශ්‍යතා සපුරාලනු ලබයි. තවද දරන ලද ණය අලාභ (ICL) මොඩලයෙන් අපේක්ෂිත ණය අලාභ (ECL) මොඩලය වෙත විගමනය වීමේහි ප්‍රතිඵලයක් වශයෙන් 2018 ජනවාරි 01 දින වන විට ණය අලාභ සඳහා වෙන් කිරීම් වල රු බිලියන 1.1 ක අඩුවීමක් සිදු වූ අතර එය සටහන 25.2 හි විස්තරාත්මකව දැක්වේ.
- ඊ) සමූහය මගින් එහි ඇතැම් පෙර විකිණීම සඳහා පවතින (AFS) ස්කන්ධ උපකරණ වෙනත් විස්තීර්ණ අදායම් ඔස්සේ සාධාරණ අගය අනුව (FVOCI) ස්කන්ධ උපකරණ වශයෙන් අවලංගු කර නොහැකි පරිදි නම් කිරීමට තීරණය කළ අතර එයට හේතුව මෙම කොටස් වෙළඳාම සඳහා රඳවාගත් හෝ සමූහය මගින් ව්‍යාපාරික සම්මිශ්‍රණයන්හිදී අසම්භාව්‍ය ප්‍රතිඵලයක් වශයෙන් හඳුනාගැනෙන්නා වූ කොටස් හෝ නොවීමයි.
- උ) 2018 ජනවාරි 01 දින වන විකිණීම සඳහා පවතින (AFS) වශයෙන් පෙර වර්ගීකරණය කරන ලද ණය උපකරණ ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ එක්රැස් කිරීමේ සහ මූල්‍යමය වත්කම් විකිණීමේ ව්‍යාපාර ආකෘතියක් තුළ කළමනාකරණය කළ යුතු බවට සමූහයේ විමර්ශනය මගින් විශේෂ කොට දක්වන ලදී. ඒ අනුව සමූහය මගින් මෙම ආරෝපණ වෙනත් විස්තීර්ණ ආදායම් ඔස්සේ සාධාරණ අගයට මිනුම්ගත ණය උපකරණ වශයෙන් වර්ගීකරණයට ලක් කෙරිණි.
- ඌ) 2018 ජනවාරි 01 දින වන ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ ක්‍රියාපටිපාටියට අනුකූල නොවූ කිසිදු ණය උපකරණයක් සමූහයේ කල්පිරීම තෙක් රඳවාගත් කළමෙහි නොවීය. එමනිසා සමූහය මගින් මෙම සියළුම උපකරණ ක්‍රමක්ෂය පිරිවැය අනුව මිනුම්ගත ණය උපකරණ වශයෙන් වර්ගීකරණයට ලක් කිරීමට තීරණය කෙරිණි. හමුත් සමූහයේ විමර්ශනය මගින් එහි පෙර විකිණීම සඳහා පවතින කළමෙහි කොටසක් ක්‍රමක්ෂය පිරිවැය අනුව ණය උපකරණ වශයෙන් වර්ගීකරණයට ලක් කෙරිණි. මෙම උපකරණ ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ ලක්ෂණ (SPPI) ක්‍රියාපටිපාටිය සපුරාලන ලද අතර ඒවා ක්‍රියාකාරී වෙළඳාමෙහි යෙදවීම සිදුනොකෙරුණු අතර මුදල් ප්‍රවාහ එක්රැස් කරගැනීමේ අරමුණින් යුතුව ද විකිණීමේ අරමුණකින් තොරව ද රඳවාගැනීම සිදු කෙරිණි.
- එ) SLFRS 9 ප්‍රමිතිය ආදේශ කරගැනීමත් සමග සමූහය අසම්භාව්‍ය බැරකම් සහ බැඳීම් සඳහාද අපේක්ෂිත ණය අලාභ වෙන්කිරීමක් මිනුම්ගත කෙරිණි. ඒ අනුව එහි ප්‍රතිඵලයක් වශයෙන් 2018 ජනවාරි 01 දින වන විට ඉහත දක්වන ලද අයිතම සඳහා වූ වෙන්කිරීම රු. බිලියන 1.9 ක් වූ අතර එය වෙනත් වගකීම් වශයෙන් හඳුනාගැනුණි.

6.5 ගිම්කම් සැසඳුම - සමූහය

පහත දැක්වෙන විග්‍රව මගින් SLFRS 9 ප්‍රමිතිය ආදේශ කරගැනීම හේතුවෙන් පෙර LKAS 39 ප්‍රමිතිය යටතේ වාර්තා කරන ලද සංචිත සහ රඳවාගත් ඉපැයුම් වෙත සිදුවන බලපෑම වේ.

	විකිණීම සඳහා පවතින සංචිතය රු.'000	වෙනත් විස්තීර්ණ අදායම් ඔස්සේ සාධාරණ අගය අනුව (FVOCI) සංචිතයෙහි පවතින මූල්‍යමය වත්කම් රු.'000	රඳවාගත් ඉපැයුම් රු.'000
2017.12.31. දිනට අවසාන ශේෂය (LKAS 39 ප්‍රමිතිය යටතේ)	136,458	-	52,191,314
ප්‍රති-වර්ගීකරණයන්			
ස්කන්ධ සුරැකුම් වෙනත් විස්තීර්ණ ආදායම් ඔස්සේ සාධාරණ අගය අනුව විකිණීම සඳහා පවතින සිට ගිම්කම් උපකරණ වෙත ප්‍රති-වර්ගීකරණය	(100,616)	100,616	
ආරෝපණ සුරැකුම් (ණය සහ ස්කන්ධ) ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව විකිණීම සඳහා පවතින සිට ගිම්කම් උපකරණ වෙත ප්‍රති-වර්ගීකරණය	(23,321)		23,321
ණය සුරැකුම් වෙනත් විස්තීර්ණ ආදායම් ඔස්සේ සාධාරණ අගය අනුව විකිණීම සඳහා පවතින සිට ස්කන්ධ උපකරණ වෙත ප්‍රති-වර්ගීකරණය	(12,521)	12,521	-
	(136,458)	113,137	23,321
ප්‍රති මිනුම්කරණයන්			
මූල්‍යමය වත්කම් මඟ් බැරක්ෂී 9 ප්‍රමිතියෙහි අපේක්ෂිත ණය අලාභ හඳුනාගැනීමේ බලපෑම			
මුදල් හා මුදල් සමාන දෑ	-	-	(7,508)
බැංකුවල පවතින ශේෂයන්	-	-	(6,170)
ණය සහ ලැබිය යුතු දෑ - බැංකු	-	-	(217,071)
ණය සහ ලැබිය යුතු දෑ - වෙනත් ගනුදෙනුකරුවන්	-	-	921,179
වෙනත් විස්තීර්ණ ආදායම් ඔස්සේ සාධාරණ අගය අනුව ණය උපකරණ	-	1,893	(1,893)
අසම්භාව්‍ය බැරකම් සහ බැඳීම්	-	-	(1,942,666)
	-	1,893	(1,254,130)
පරිවර්තනයෙන් අනතුරුව ස්කන්ධ මත මුළු බලපෑම	(136,458)	115,030	(1,230,809)
පාලනයට යටත් නොවන ගිම්කම් වෙත ආරෝපණය කළ යුතු බලපෑම			(198,836)
2018.01.01. දිනට ආරම්භක ශේෂය (SLFRS 9 ප්‍රමිතිය යටතේ)	-	115,030	51,159,341

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

6.6 මූල්‍යමය වත්කම් මත හානිකරණ අලාභ - සමූහය

පහත දැක්වෙන වගුව මගින් LKAS 39 ප්‍රමිතිය යටතේ වන සමස්ත ආරම්භක හානිකරණ වෙන්කිරීම, SLFRS 9 ප්‍රමිතිය යටතේ වන අපේක්ෂිත බැරකම් අලාභ වෙන්කිරීම සමඟ සැසඳීමට ලක් කෙරේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර සටහන 18.4, 20.2, 24.2, 25.2, 29.2 හි දැක්වේ.

මූල්‍යමය උපකරණයෙහි වර්ගය	2017.12.31 දිනට LKAS 39 ප්‍රමිතිය යටතේ හානිකරණ වෙන්කිරීම රු.'000		2018.01.01 දිනට SLFRS 9 ප්‍රමිතිය යටතේ අපේක්ෂිත ණය අලාභය (ECL) රු.'000	
		ප්‍රති-මිනුම්කරණයන් රු.'000		
ශේෂ පත්‍ර වත්කම් මත				
මුදල් හා මුදල් සමාන දෑ	-	7,508		7,508
බැංකුවල පවතින ශේෂයන්	-	6,170		6,170
ණය සහ ලැබිය යුතු දෑ - බැංකු	-	217,071		217,071
ණය සහ ලැබිය යුතු දෑ - වෙනත් ගනුදෙනුකරුවන්	65,349,493	(1,134,140)		64,215,353
වෙනත් විස්තීර්ණ ආදායම් ඔස්සේ සාධාරණ අගය අනුව ණය උපකරණ	-	1,893		1,893
	65,349,493	(901,497)		64,447,996
අසම්භාව්‍ය බැරකම් සහ බැඳුම්				
බැංකු ඇපකර		281,528		281,528
ණයවර ලිපි		1,124,720		1,124,720
භාවිතිය බිල්පත්		536,418		536,418
		-	1,942,666	1,942,666
එකතුව	65,349,493	1,041,169		66,390,662

7 දළ ආදායම

ගිණුම්කරණ ප්‍රතිපත්ති

ආදායම හඳුනාගනු ලබන්නේ බැංකුව/සමූහය වෙත කෙතරම් දුරට ආර්ථික ප්‍රතිලාභ ප්‍රවාහ වීමේ තැකියාවක් පවතීද සහ ආදායම විශ්වසනීය ලෙස මිනුම්ගත කළ හැකිද යන්න පදනම් කර ගනිමිනි.

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වසර සඳහා	බැංකුව		සමූහය	
	2018 රු.'000	2017 රු.'000	2018 රු.'000	2017 රු.'000
පොලී ආදායම	171,134,700	149,184,471	200,310,780	173,820,509
ගාස්තු සහ කොමිස් ආදායම	6,956,292	5,132,907	7,813,893	5,769,244
වෙළඳ කටයුතු වලින් ලද ශුද්ධ ලාභ/(අලාභ)	4,555,089	2,782,102	4,467,581	2,815,322
වෙනත් මෙහෙයම් ආදායම් (ශුද්ධ)	3,331,289	3,735,911	6,765,203	6,448,712
	185,977,370	160,835,391	219,357,457	188,853,787

8. ශුද්ධ පොලී ආදායම

ගිණුම්කරණ ප්‍රතිපත්ති

බැංකුව/සමූහය මගින් පොලී ආදායම/වියදම ගණනය කරනු ලබන්නේ ණය නානිකරණය වූ වත්කම් හැර මූල්‍යමය වත්කම්/බැරකම් වල දළ ධාරණ අගය වෙත සඵල පොලී අනුපාතිකය යොදා ගැනීමෙනි.

සඵල පොලී අනුපාතික ක්‍රමය

SLFRS 9 සහ LKAS 39 යන ප්‍රමිතීන් ද්විත්වයෙහිදීම ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගයට නම් කෙරෙන මූල්‍ය උපකරණ සහ ක්‍රමිකය කරන ලද පිරිවැයට මිනුම්ගත සියළුම මූල්‍ය උපකරණ සඳහා සඵල පොලී අනුපාතික ක්‍රමය භාවිත කරමින් පොලී ආදායම වාර්තා කෙරේ. SLFRS 9 යටතේ පොලී දරන මූල්‍යමය වත්කම් මත පොලී ආදායම වෙනත් විස්තීර්ණ ආදායම් ඔස්සේ සාධාරණ අගය අනුව මිනුම්ගත කෙරෙන අතර LKAS 39 යටතේ විකිණීම සඳහා පවතින හෝ කල්පිරීම තෙක් රඳවාගත් පොලී දරන මූල්‍යමය වත්කම්ද සඳහා සමාන ආකාරයෙන් සඵල පොලී අනුපාතික ක්‍රමය භාවිත කරමින් වාර්තා කෙරේ. බැංකු වෙත ගෙවිය යුතු බැරකම් වෙනත් ගනුදෙනුකරුවන් වෙත ගෙවිය යුතු බැරකම් සහ වෙනත් ණය ගැනීම් වශයෙන් වාර්තා කෙරුණු වගකීම් සඳහා සඵල පොලී අනුපාතික ක්‍රමය භාවිත කරමින් පොලී වියදම වාර්තා කෙරේ.

සඵල පොලී අනුපාතිකය යනු මූල්‍යමය වත්කමෙහි හෝ මූල්‍ය උපකරණයේ අපේක්ෂිත ජීව කාලය මුළුල්ලේ හෝ වයට වඩා කෙටි කාලපරිච්ඡේදයක් තුළ ඇස්තමේන්තුගත අනාගත මුදල් ගෙවීම් හෝ ලැබීම් මූල්‍යමය වත්කමෙහි හෝ බැරකමෙහි ශුද්ධ ධාරණ අගයට තත්ත්වාර්තායෙන් වටිටම් කරනු ලබන අනුපාතිකයයි. මෙම ආගණනය මූල්‍ය උපකරණයෙහි සියළු ගිණුම්ගත නියමයන් සැලකිල්ලට ගන්නා අතර මූල්‍ය උපකරණය වෙත සෘජුවම පැවරිය හැකි සහ සඵල පොලී අනුපාතිකයෙහි වැදගත් කොටසක් වන යම් ගාස්තු හෝ වර්ධනීය පිරිවැය ඇතුළත් කරගන්නා නමුත් අනාගත ණය අලාභ ඇතුළත් කර නොගනී.

නානිකරණ අලාභයන් හේතුවෙන් මූල්‍යමය වත්කමක හෝ සමාන මූල්‍යමය වත්කම් සමූහයක වාර්තාගත අගය අඩු කරනු ලැබූ පසු නානිකරණ අලාභය මිනුම්කරණ කාර්යය වෙනුවෙන් අනාගත මුදල් ප්‍රවාහ වටිටම් කිරීම පිණිස භාවිත කරන ලද පොලී අනුපාතිකයම තවදුරටත් භාවිත කරමින් පොලී ආදායම හඳුනාගැනීම සිදුකෙරේ.

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වසර සඳහා	බැංකුව		සමූහය	
	2018 රු.'000	2017 රු.'000	2018 රු.'000	2017 රු.'000
8.1 පොලී ආදායම				
මූල්‍යමය වත්කම් මත SLFRS 9 ප්‍රමිතියෙහි අපේක්ෂිත ණය අලාභ හඳුනාගැනීමේ බලපෑම	197,171	238,338	197,171	627,723
මුදල් හා මුදල් සමාන දෑ	381,625	195,443	360,206	195,509
බැංකුවල පවතින ශේෂයන්	6,349,216	6,955,577	6,349,216	6,955,577
ණය සහ ලැබිය යුතු දෑ - බැංකු	-	9,223,684	-	9,223,684
මූල්‍යමය වත්කම් - ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව	6,615,094	-	6,615,094	-
ණය සහ ලැබිය යුතු දෑ - වෙනත් ගනුදෙනුකරුවන්	141,298,766	118,727,914	170,496,265	142,974,501
මූල්‍යමය ආයෝජන - කල්පිරීම තෙක් රඳවාගත්	-	12,343,729	-	12,343,729
ක්‍රමිකය පිරිවැය අනුව මිනුම්ගත ණය උපකරණ	14,830,606	-	14,830,606	-
මූල්‍යමය ආයෝජන - විකිණීම සඳහා පවතින	-	517,741	-	517,741
වෙනත් විස්තීර්ණ ආදායම් ඔස්සේ සාධාරණ අගය අනුව ණය උපකරණ	434,226	-	434,226	-
කාර්ය මණ්ඩල ණය මත සංක්‍රමණ වෙනස	1,027,996	982,045	1,027,996	982,045
මුළු පොලී ආදායම	171,134,700	149,184,471	200,310,780	173,820,509
8.2 පොලී වියදම්				
බැංකු වලට ගෙවිය යුතු	4,768,560	4,195,944	7,697,022	6,750,915
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	103,129,413	90,447,630	110,179,879	95,895,830
වෙනත් ණය ගැනීම්	1,524,357	2,462,562	2,619,474	4,219,105
හිඳුන් කරන ලද ණය සුරැකුම්	1,612,592	1,612,500	3,960,814	4,209,131
මුළු පොලී වියදම	111,034,922	98,718,636	124,457,189	111,074,981
ශුද්ධ පොලී ආදායම	60,099,778	50,465,835	75,853,591	62,745,528

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

9. ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම

ගිණුම්කරණ ප්‍රතිපත්ති

බැංකුව/සමූහය ස්වකීය ගනුදෙනුකාර හවතුන් වෙත පුළුල් පරාසයට පැතිරුණු විවිධාකාර සේවාවන් සැපයීම මගින් ගාස්තු හා කොමිස් මුදල් ආදායම් උපයයි. සේවය ඉටු කරනු ලැබූ විට ගාස්තු හා කොමිස් මුදල් හඳුනාගැනේ. කිසියම් කාලපරිච්ඡේදයක් මුළුල්ලේ සේවා සැපයීම වෙනුවෙන් උපයන ලද ගාස්තු අදාළ කාලපරිච්ඡේදයට උපවිත කෙරේ.

දෙසැම්බර් 31 දිනෙහි අවසන් වූ වසර සඳහා	බැංකුව		සමූහය	
	2018 රු.'000	2017 රු.'000	2018 රු.'000	2017 රු.'000
9.1 ගාස්තු හා කොමිස් ආදායම				
ණය	246,606	193,300	246,606	193,300
කාඩ්පත්	564,663	443,999	564,663	443,999
වෙළඳ හා ප්‍රේශණ	1,757,689	1,328,049	1,757,689	1,328,049
ආයෝජන බැංකුකරණය	35,488	9,517	35,488	9,517
තැන්පතු	3,525,376	2,369,131	3,524,724	2,369,131
ඈපකර	674,486	656,400	674,486	656,400
වෙනත්	151,984	132,511	1,010,237	768,848
	6,956,292	5,132,907	7,813,893	5,769,244
9.2 ගාස්තු හා කොමිස් වියදම්				
කාඩ්පත්	204,118	115,511	204,118	115,511
වෙළඳ හා ප්‍රේශණ	1,784	2,168	1,784	2,168
ආයෝජන බැංකුකරණය	3,936	4,559	3,936	4,559
ඈපකර	3,811	3,131	3,811	3,131
වෙනත්	149,793	135,404	149,793	135,404
	363,442	260,773	363,442	260,773
ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම	6,592,850	4,872,134	7,450,451	5,508,471

10. වෙළඳාමෙන් ශුද්ධ ලාභය/(අලාභය)

ගිණුම්කරණ ප්‍රතිපත්ති

වෙළඳාමෙන් ශුද්ධ ලාභය හෝ අලාභය, වෙළඳ කටයුතු වලින් පැන නගින විදේශ විනිමය ලාභ හෝ අලාභ, "මූල්‍යමය වත්කම් - ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව" වශයෙන් වර්ගීකරණය කරන ලද (පෙර වසරේදී "වෙළඳාම සඳහා රඳවාගත්" යනුවෙන් වර්ගීකරණය කරන ලද) හිමිකම් සහ ස්ථාවර ආදායම් සුරැකුම් වල ආයෝජන තුළින් සාක්ෂාත් කර ගත් ලාභ හෝ අලාභ සහ මූල්‍ය වත්කම් සහ බැරකම් වල සාධාරණ අගය වෙනස්වීම් හේතුවෙන් පැන නගින සාක්ෂාත් කර නොගත් ලාභ සහ අලාභ වලින් සමන්විත වේ.

ඉහත දක්වන ලද උපකරණ සාධාරණ අගය වෙනස්වීම් හේතුවෙන් පැන නගින ලාභ හෝ අලාභ ඒවා පැන නගින කාලපරිච්ඡේදයේ ආදායම් ප්‍රකාශයෙහි හඳුනාගැනෙන අතර ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ එක් එක් වාර්තාකරණ දිනසේදී සාධාරණ අගය අනුව ගණනය කෙරේ.

දෙසැම්බර් 31 දිනෙහි අවසන් වූ වසර සඳහා	සටහන්	බැංකුව		සමූහය	
		2018 රු.'000	2017 රු.'000	2018 රු.'000	2017 රු.'000
10. වෙළඳාමෙන් ශුද්ධ ලාභය/(අලාභය)					
වෙළඳාමෙන් ලාභය/(අලාභය)	10.1	6,105,805	2,249,834	6,018,297	2,280,207
ශුද්ධ සාධාරණ අගය අනුව ලාභ/(අලාභ)	10.2	(1,550,716)	532,268	(1,550,716)	535,115
		4,555,089	2,782,102	4,467,581	2,815,322

දෙසැම්බර් 31 දිනෙහි අවසන් වූ වසර සඳහා	බැංකුව		සමූහය	
	2018 රු.'000	2017 රු.'000	2018 රු.'000	2017 රු.'000
10.1 වෙළඳාමේ ලාභය/(අලාභය)				
විදේශ විනිමය	6,016,099	2,119,499	6,016,099	2,119,499
රජයේ සුරැකුම්පත් (භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර)	162,923	125,763	162,923	125,763
ස්කන්ධ	(73,217)	4,572	(160,725)	34,945
	6,105,805	2,249,834	6,018,297	2,280,207
10.2 වෙළඳාමේ ශුද්ධ ලාභ/(අලාභ)				
ව්‍යුත්පන්න	(1,409,076)	117,381	(1,409,076)	117,381
රජයේ සුරැකුම්පත්				
භාණ්ඩාගාර බිල්පත්	(140,361)	84,799	(140,361)	84,799
භාණ්ඩාගාර බැඳුම්කර	(1,279)	330,088	(1,279)	332,935
	(1,550,716)	532,268	(1,550,716)	535,115

11. වෙනත් මෙහෙයුම් ආදායම්

ගිණුම්කරණ ප්‍රතිපත්ති

දේපළ, පිරිසත සහ උපකරණ විකිණීම මත ලාභය/අලාභය

දේපළ, පිරිසත සහ උපකරණ විකිණීම මත ලාභය/අලාභය ඒවායේ පාලනය අතින් පාර්ශවය වෙත මාරුකරන ලද අවස්ථාවේදී හඳුනාගැනේ.

ආයෝජන වෙනත් ලාභාංශ

ලාභාංශ ආදායම අදාළ ගෙවීම් ලබාගැනීමේ බැංකුවේ/සමූහයේ අයිතිය තහවුරු වූ අවස්ථාවේදී හඳුනාගැනේ.

කපා හරින ලද බොල් ණය පියවා ගැනීම

බොල් ණය වශයෙන් කපාහරින ලද මුදල් ප්‍රමාණයන් පියවා ගැනීම අදාළ මුදල ලද පසු හඳුනාගැනේ.

ශුද්ධ ඉපැයුම් වාර්තය

ශුද්ධ ඉපැයුම් වාර්තය යනු, දළ ලිඛිත වාර්තයෙන් ප්‍රතිරක්ෂණය සඳහා ඉවත් කරන ලද වාර්තය සහ සංචිත නොඉපැයූ වාර්ත අඩු කිරීමෙන් ලැබෙන අගය වන අතර මෙම මූලය ප්‍රකාශ සඳහා සටහන 5.25 හි විස්තර කෙරේ.

කුලී ආදායම

කල්බදු ක්‍රියාත්මක කිරීම පැන නගින කුලී ආදායම, මෙහෙයුම් කල්බදු මත කල්බදු කාලසීමාව පුරා සරල රේඛීය පදනමින් ගිණුම්ගත කෙරේ.

දෙසැම්බර් 31 දිනෙහි අවසන් වූ වසර සඳහා	බැංකුව		සමූහය	
	2018 රු.'000	2017 රු.'000	2018 රු.'000	2017 රු.'000
දේපළ, පිරිසත සහ උපකරණ විකිණීම මත ලාභය/අලාභය	56,569	27,306	78,220	46,041
ආයෝජන වෙනත් ලාභාංශ				
- මීල ප්‍රකාශිත	48,697	54,538	88,252	198,921
- මීල ප්‍රකාශිත නොවූ	121,860	106,215	121,860	106,215
- පරිපාලිත ආයතන	1,482,606	1,482,358	-	-
කපා හරින ලද බොල් ණය පියවා ගැනීම	61,266	49,823	199,909	224,932
ශුද්ධ ඉපැයුම් වාර්තය	-	-	4,304,732	3,777,037
වෙනත්	1,560,291	2,015,671	1,972,230	2,095,566
මුළු ගණන	3,331,289	3,735,911	6,765,203	6,448,712

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

12. හානිකරණ ගාස්තුව

ගිණුම්කරණ ප්‍රතිපත්ති

2018 ජනවාරි 1 දින සිට බැංකුව/සමූහය මගින්, සටහන 5.7 මූල්‍ය වත්කම් හානිකරණය (2018 ජනවාරි 1 සිට ප්‍රමිතිය අදාළ වේ) හි විස්තරාත්මකව දක්වා ඇති, ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති SLFRS 9 'මූල්‍යමය උපකරණ' යටතේ අපේක්ෂිත ණය අලාභය මිනුම්කරණය සඳහා පියවර තුනකින් සමන්විත ආකෘතියක් යොදා ගනිමින් මූල්‍යමය වත්කම් වල හානිකරණ අලාභය හඳුනාගැනුණි.

2018 ජනවාරි 1 සිට පෙර බැංකුව/සමූහය මගින් සටහන 5.8 මූල්‍ය වත්කම් හානිකරණය (2018 ජනවාරි 1 ට පෙර ප්‍රමිතිය අදාළ වේ) හි විස්තරාත්මකව දක්වා ඇති, ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති LKAS 39 'මූල්‍යමය උපකරණ : හඳුනාගැනීම සහ මිනුම්කරණය' යටතේ දරන ලද ණය අලාභය ක්‍රමය පදනම් කරගනිමින් ණය සහ ලැබිය යුතු දෑ සම්බන්ධ හානිකරණ අලාභය හඳුනාගැනුණි.

තවද, බැංකුව/සමූහය මගින් හානිකරණ අලාභයක් හඳුනාගනු ලබන්නේ සටහන 5.15 මූල්‍ය වත්කම් හානිකරණය හි විස්තරාත්මකව දක්වා ඇති, ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති LKAS 36 'වත්කම් හානිකරණය' අනුව මූල්‍යමය නොවන වත්කමක ධාරක වටිනාකම අදාළ වත්කම භාවිතයෙන් හෝ විකිණීමෙන් ඇස්තමේන්තුගත පියවා ගත හැකි වටිනාකම ඉක්මවා ගිය විටකදීය.

12.1 බැංකුව

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වසර සඳහා

	සටහන	2018 රු.'000			එකතුව
		පියවර 1	පියවර 2	පියවර 3	
මුදල් හා මුදල් සමාන දෑ	18.4	(5,493)	2,543	-	(2,950)
බැංකුවල පවතින ශේෂයන්	20.2	(5,598)	-	-	(5,598)
ණය සහ ලැබිය යුතු දෑ - බැංකු	24.2	(167,355)	-	-	(167,355)
ණය සහ ලැබිය යුතු දෑ - වෙනත් ගනුදෙනුකරුවන්	25.3	2,266,110	650,967	5,543,976	8,461,053
වෙනත් විස්තීර්ණ ආදායම් ඔස්සේ සාධාරණ අගය අනුව මිනුම්කරණය කල ණය උපකරණ	29.2	(1,097)	6,564	-	5,467
අසම්භාව්‍ය බැරකම් සහ බැඳීම්	47.3	7,828	49,111	(1,328,318)	(1,271,379)
මූල්‍යමය වත්කම් මත මුළු හානිකරණ ගාස්තුව		2,094,395	709,185	4,215,658	7,019,238
වෙනත්					
පරිපාලිතයන්හි ආයෝජන	31.3				298,223
මුළු හානිකරණ ගාස්තුව					7,317,461

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වසර සඳහා

	කේවල හානිකරණය	සාමූහික හානිකරණය	2017 රු.'000	
			වෙනත්	එකතුව
මුළු හානිකරණ අලාභය	1,324,326	24,134	-	1,348,460

12.2 සමූහය

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වසර සඳහා

	සටහන	2018 රු.'000			එකතුව
		පියවර 1	පියවර 2	පියවර 3	
මුදල් හා මුදල් සමාන දෑ	18.4	(5,493)	2,543	-	(2,950)
බැංකුවල පවතින ශේෂයන්	20.2	(5,598)	-	-	(5,598)
ණය සහ ලැබිය යුතු දෑ - බැංකු	24.2	(167,355)	-	-	(167,355)
ණය සහ ලැබිය යුතු දෑ - වෙනත් ගනුදෙනුකරුවන්	25.3	2,123,605	742,346	6,507,989	9,373,940
වෙනත් විස්තීර්ණ ආදායම් ඔස්සේ සාධාරණ අගය අනුව මිනුම්කරණය කල ණය උපකරණ	29.2	(1,097)	6,564	-	5,467
අසම්භාව්‍ය බැරකම් සහ බැඳීම්	47.3	7,828	49,111	(1,328,318)	(1,271,379)
මූල්‍යමය වත්කම් මත මුළු හානිකරණ ගාස්තුව		1,951,890	800,564	5,179,671	7,932,125
වෙනත්					
කපාහැරීම් ඇතුළුව සම්පාර්ශ්වික බැහැර කිරීම මත අලාභය		-	-	-	888,902
මුළු හානිකරණ ගාස්තුව					8,821,027

දෙසැම්බර් 31 දිනෙහි අවසන් වූ වසර සඳහා

2017
රු.'000

	කේවල හානිකරණය	සාමූහික හානිකරණය	වෙනත්	එකතුව
මුළු හානිකරණ අලාභය	1,547,969	1,314,032	187,860	3,049,861

13. සේවක මණ්ඩල වියදම්

ගිණුම්කරණ ප්‍රතිපත්ති

සේවක මණ්ඩල වියදම් ප්‍රධාන වශයෙන් කාර්ය මණ්ඩල වැටුප්, දිරිදීමනා, නිශ්චිත දායකත්ව/ප්‍රතිලාභ සැලසුම් වෙත දායකත්වයන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ආශ්‍රිත වියදම් වලින් සමන්විත වේ. කෙටි කාලීන සේවක බැඳීම් වර්ගවල රහිත පදනමක් මත මිනුම්ගත කෙරෙන අතර අදාළ සේවාව සපයන ලද අවස්ථාවේදී අදාළ වියදම් දරනු ලැබේ. සමූහය සතුව කිසියම් මුදලක් ගෙවීම සඳහා හිතීමය හෝ ගිවිසුම්ගත බැඳීමක් පවතී නම් සහ එක් බැඳීම විශ්වසනීය අයුරින් මිනුම්ගත කළ හැකි නම් අදාළ ගෙවීම් අපේක්ෂිත මුදල සඳහා කෙටි කාලීන් මුදල් දීමනා යටතේ බැරකමක් ලෙස හඳුනාගැනේ.

දෙසැම්බර් 31 දිනෙහි අවසන් වූ වසර සඳහා

බැංකුව
2018 2017
රු.'000 රු.'000

සමූහය
2018 2017
රු.'000 රු.'000

	2018 රු.'000	2017 රු.'000	2018 රු.'000	2017 රු.'000
වැටුප්, දිරිදීමනා සහ ආශ්‍රිත වියදම්	15,072,459	11,930,626	18,927,085	12,935,207
නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් වෙත දායකත්වය - විශ්‍රාම අරමුදල් (සටහන 13.1)	1,566,985	1,095,455	1,566,985	1,095,455
නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් වෙත දායකත්වය - පාරිභෝගිකය (සටහන 13.1)	62,178	74,449	184,213	159,293
පෙර ගෙවුම් කාර්ය මණ්ඩල පිරිවැය ක්‍රමයන්	1,027,996	982,045	1,029,367	982,653
වෙනත්	2,175,217	1,144,883	2,175,217	3,268,220
එකතුව	19,904,835	15,227,458	23,882,867	18,440,828

13.1 නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් වෙත දායකත්වය - විශ්‍රාම අරමුදල්

බැංකුව මගින් 1996 ජනවාරි 1 දිනට පෙර සේවයට බැඳුණු සහ 1996 ජනවාරි 1 දිනට පසු සේවයට බැඳුණු ස්ථිර සේවකයින් සඳහා, වෙන් වෙන්ව පරිපාලනය කෙරෙන අරමුදල් සඳහා දායකත්වය සැපයීම අවශ්‍ය වන නිශ්චිත විශ්‍රාම ප්‍රතිලාභ සැලසුම් දෙකක් පවත්වා ගෙන යනු ලබයි. බැංකුව මගින් මෙම විශ්‍රාම අරමුදල් වෙතින් පැන නගින ආයුගණක ලාභ සහ අලාභ වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ හඳුනාගැනෙන අතර මෙම අරමුදල් ආශ්‍රිත වියදම් ආදායම් ප්‍රකාශයෙහි සේවක මණ්ඩල වියදම් යටතේ වාර්තා කෙරේ. මෙම නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් පිළිබඳ විස්තර "සේවක විශ්‍රාම ප්‍රතිලාභ සැලසුම්" (සටහන 41.1 සහ 41.3) හි දක්වා ඇත.

දෙසැම්බර් 31 දිනෙහි අවසන් වූ වසර සඳහා

බැංකුව
2018 2017
රු.'000 රු.'000

සමූහය
2018 2017
රු.'000 රු.'000

	2018 රු.'000	2017 රු.'000	2018 රු.'000	2017 රු.'000
නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් වෙත දායකත්වය - 1996 ට පෙර විශ්‍රාම හාර අරමුදල (සටහන 41.1.3.)	1,406,779	1,095,455	1,406,779	1,095,455
නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් වෙත දායකත්වය - 1996 ට පසු විශ්‍රාම හාර අරමුදල (සටහන 43.1.3.)	160,206	-	160,206	-
එකතුව	1,566,985	1,095,455	1,566,985	1,095,455

13.2 නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් වෙත දායකත්වය - පාරිභෝගික (සටහන 41.2)

දෙසැම්බර් 31 දිනෙහි අවසන් වූ වසර සඳහා

බැංකුව
2018 2017
රු.'000 රු.'000

සමූහය
2018 2017
රු.'000 රු.'000

	2018 රු.'000	2017 රු.'000	2018 රු.'000	2017 රු.'000
ප්‍රවර්තන සේවා පිරිවැය	29,372	34,796	90,390	117,315
පොලී පිරිවැය	32,805	39,653	93,822	41,978
ශුද්ධ වියදම	62,178	74,449	184,213	159,293

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

14. වෙනත් වියදම්

ගිණුම්කරණ ප්‍රතිපත්ති

වෙනත් වියදම් ඒවාට අදාළ කාලපරිච්ඡේදය තුළ එම වියදම් දරනු ලබන අවස්ථාවේදී ආදායම් ප්‍රකාශය තුළ හඳුනාගැනේ. ව්‍යාපාරය පවත්වාගෙන යාමට සහ දේපළ, පිරිසත සහ උපකරණ කාර්යක්ෂම තත්ත්වයෙන් නඩත්තු කිරීමට වැය කෙරෙන සියළු වියදම් විසර සඳහා ලාභය ගණනය කිරීමේදී ආදායම් ප්‍රකාශයෙන් අය කරනු ලැබේ.

ක්ෂයවීම්/ක්‍රමක්ෂය ක්‍රමවේදයන් සහ අනුපාතයන් පිළිබඳ සටහන 33 (දේපළ, පිරිසත හා උපකරණ) හි හිසම කොට දක්වා ඇති පරිදි වේ.

දෙසැම්බර් 31 දිනෙහි අවසන් වූ වසර සඳහා	බැංකුව		සමූහය	
	2018 රු.'000	2017 රු.'000	2018 රු.'000	2017 රු.'000
අධ්‍යක්ෂකවරුන්ගේ සංචේත	6,308	7,331	22,869	18,820
විගණකවරුන්ගේ පාරිශ්‍රමික	14,734	5,869	26,876	19,359
විගණකවරුන් වෙත විගණන නොවන ගාස්තු	5,061	4,428	11,292	9,188
වෘත්තික සහ නෛතික වියදම්	180,511	136,172	242,735	156,162
දේපළ පිරිසත සහ උපකරණ අගය ක්ෂයවීම්	1,505,250	1,081,440	1,795,209	1,352,823
බදු දේපළ ක්‍රමක්ෂය	128,629	94,989	128,629	94,989
ආයෝජන දේපළ අගය ක්ෂයවීම	1,707	1,707	1,707	1,707
අස්පෘශ්‍ය වත්කම් ක්‍රමක්ෂය	107,329	43,536	154,414	58,937
පෙර ගෙවුම් කල්බදු ක්‍රමක්ෂය	22,909	30,856	25,975	30,856
කාර්යාල පරිපාලන හා ආයතනික වියදම්	9,115,367	7,707,881	11,348,248	10,348,197
ප්‍රතිලාභ හිමිකම් හා ප්‍රාරක්ෂණ වියදම්	-	-	3,110,684	2,713,961
තැන්පතු රක්ෂණය	1,600,527	1,395,878	1,600,527	1,395,878
වෙනත්	2,716,616	2,584,307	2,761,323	2,567,751
මුළු ගණන	15,404,948	13,094,394	21,230,488	18,768,628

15. බදු වියදම්

ගිණුම්කරණ ප්‍රතිපත්ති

ප්‍රවර්තන බදුකරණය

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති LKAS 12 - "ආදායම් බදු" වලට අනුව බදු වියදම යනු ප්‍රවර්තන සහ විලම්බිත බදු සම්බන්ධයෙන් අදාළ කාලපරිච්ඡේදය සඳහා ලාභය හෝ අලාභය තීරණය කිරීමේදී ඇතුළත් කෙරෙන සමස්ත මුදල් ප්‍රමාණයයි. ආදායම් බදු වියදම වෙනත් විස්තීර්ණ ආදායම් හි සෘජුව හඳුනාගැනෙන අයිතමයන්ට සම්බන්ධ නොවන්නේ නම් ආදායම් ප්‍රකාශය තුළ හඳුනාගැනේ. ඉහත දක්වන ලද ආකාරයේ අවස්ථාවන්හිදී එය වෙනත් විස්තීර්ණ ආදායම් තුළ හඳුනාගැනේ.

ඒ අනුව 2006 අංක 10 දරන දේශීය ආදායම් බදු පනතේ විධිවිධාන සහ ඒ හා අදාළව සිදුකොට ඇති සංශෝධනයන්ට අනුකූල වන පරිදි බදුකරණ අරමුණු ගළපා වර්ෂයේ ලාභ පදනම මත බදුකරණ ප්‍රතිපාදන සකස් කොට ඇත. අදාළ ගිණුම්කරණ ප්‍රමිතීන් පිළිබඳ විස්තරාත්මක අනාවරනයක් මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන් 5.20. හි දක්වා ඇත.

විලම්බිත බදුකරණය

ශේෂ පත්‍ර දිනට වත්කම් හා බැරකම් වල බදු පදනම් හා මූල්‍ය වාර්තාකරණ කාර්යයන් වෙනුවෙන් ඒවායේ ධාරණ අගයන් අතර තාවකාලික වෙනස මත බැරකම් ක්‍රමය භාවිත කරමින් විලම්බිත බදු ප්‍රතිපාදනය කෙරේ. අදාළ ගිණුම්කරණ ප්‍රමිතීන් පිළිබඳ විස්තරාත්මක අනාවරනයක් මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන් 5.20.2. හි දක්වා ඇත.

දෙසැම්බර් 31 දිනෙහි අවසන් වූ වසර සඳහා	බැංකුව		සමූහය	
	2018 රු.'000	2017 රු.'000	2018 රු.'000	2017 රු.'000
ප්‍රවර්තන වර්ෂයේ බදු වියදම් අදායම් බදු වියදම (සටහන 15.1)	8,014,334	7,724,267	9,996,906	9,225,208
- ලාභාංශ සේ සලකා අය කෙරෙන බදු	-	77,520	-	-
- පෙර වර්ෂයේ (අධි)/උභත ප්‍රතිපාදන	27	(1,123,124)	27	(1,123,123)
විලම්බිත බදු වියදම (සටහන 15.2)	(702,794)	984,666	(327,478)	1,255,425
මුළු බදු වියදම	7,311,567	7,663,329	9,669,455	9,357,510
සඵල බදු අනුපාතිකය (%)	30.0%	29.9%	31.0%	31.3%

15.1 බදු වියදම් සැසඳීම

දෙසැම්බර් 31 දිනෙහි අවසන් වූ වසර සඳහා	බැංකුව		සමූහය	
	2018 රු.'000	2017 රු.'000	2018 රු.'000	2017 රු.'000
වසර සඳහා බදු වලට පෙර ලාභය	24,406,490	25,913,105	31,161,598	29,868,431
කාලපරිච්ඡේදය සඳහා ආදායම් බදු (අදාළ වන බදු අනුපාතිකය)(ගිණුම්කරණ ලාභය)	6,833,817	7,255,670	8,725,247	8,363,161
එකතු කළා :				
බදු කාර්යයන් සඳහා අඩු කළ නොහැකි වියදම් වල බදු බලපෑම	5,455,940	2,854,684	13,307,255	27,078,826
අඩු කළා :				
බදු කාර්යයන් සඳහා අඩු කළ හැකි වියදම් වල බදු බලපෑම	(4,275,423)	(2,386,087)	(12,035,596)	(26,216,779)
කාලපරිච්ඡේදය සඳහා අදායම් බදු වියදම	8,014,334	7,724,267	9,996,906	9,225,208

15.2 විලම්බිත බදු (ලාභය/අලාභයට බැර/අය කිරීම්) පහත සඳහන් දෑ වලින් සමන්විත වේ

දෙසැම්බර් 31 දිනෙහි අවසන් වූ වසර සඳහා	බැංකුව		සමූහය	
	2018 රු.'000	2017 රු.'000	2018 රු.'000	2017 රු.'000
විලම්බිත බදු වත්කම්	(1,345,035)	847,909	348,669	912,080
විලම්බිත බදු වගකීම්	642,241	136,757	(676,147)	343,345
විලම්බිත බදු (බැරකම්)/ලාභාලභා සඳහා අය කිරීම්	(702,794)	984,666	(327,478)	1,255,425

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

15.3 විලම්බිත බදු වගකීම/වෙනත් විස්තීර්ණ ආදායම මත අයකිරීම පහත පරිදි වේ.

දෙසැම්බර් 31 දිනේ අවසන් වූ වසර සඳහා	බැංකුව		සමූහය	
	2018 රු.'000	2017 රු.'000	2018 රු.'000	2017 රු.'000
විශ්‍රාම ප්‍රතිලාභ	202,010	41,067	195,647	35,060
වෙනත් තාවකාලික වෙනස - වත්කම් ප්‍රත්‍යාගණනය	-	3,366,405	203,114	3,732,371
විලම්බිත බදු බැරකම්/ලාභාලාභ මත අයකිරීම්				
	202,010	3,407,472	398,761	3,767,431
වර්ෂය සඳහා ශුද්ධ විලම්බිත බදු	(500,784)	4,392,138	71,283	5,022,856

15.3 ආදායම් බදු මත ප්‍රදානය කෙරෙන බැහැර කිරීම්, සහන හෝ බදු විරාම සඳහා අදාළ වන ආදායම් බදු අනුපාතිකයන්

	2018	2017
බැංකුවේ දේශීය මෙහෙයුම්	28%	28%
අක් වෙරළ බැංකුකරණ ඒකකයෙහි දේශීය බැංකුකරණ මෙහෙයුම්	28%	28%
අක් වෙරළ බැංකුකරණ ඒකකයෙහි අක් වෙරළ බැංකුකරණ මෙහෙයුම්	28%	28%
පීපල්ස් ශ්‍රී සිං ඇන්ඩ් උපකරණ සේවාව	28%	28%
පීපල්ස් උරුම (පුද්ගලික) සමාගම	14%	12%
පීපල්ස් මර්චන්ට් උපකරණ සේවාව	28%	28%
පීපල්ස් මයික්‍රෝ උපකරණ සේවාව	28%	28%
සීමාසහිත පීපල්ස් ෆීල්ඩ් මැනේජ්මන්ට්	28%	28%

බැහැර කිරීම් සහ සහන අත්විඳින පහත සඳහන් සමාගම් හැරුණු විට සමූහයේ බදු බැරකම් ගණන් බලනු ලබන්නේ ඉහත සඳහන් අනුපාතයන් අනුවය.

සීමාසහිත පීපල්ස් ශ්‍රී සිං ප්‍රොපර්ටි ඩිවෙලොප්මන්ට්

මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් පිහිටුවීමේ සහ ක්‍රියාවේ යෙදවීමේ ව්‍යාපාරික කටයුතු සඳහා සීමාසහිත පීපල්ස් ශ්‍රී සිං ප්‍රොපර්ටි ඩිවෙලොප්මන්ට් සමාගම විසින් ආයෝජන මණ්ඩල 17 වැනි වගන්තිය යටතේ ඇති කර ගන්නා ලද 2008 දෙසැම්බර් මස 3 වැනි දිනැති ගිවිසුම අනුව, ආදායම් බදු පැනවීම, ගෙවීම සහ අයකර ගැනීම සම්බන්ධයෙන් දේශීය ආදායම් පහත සමාගම විසින් පොලියක් උපයා ගනු ලබන වර්ෂයේ සිට ගණන් බලන ලද අවුරුදු 5 ක කාලයක් හෝ සමාගමේ වාණිජ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලද දිනයේ සිට ගණන් බලන ලද අවුරුදු දෙකකට ඉකුත් නොවන යම් වර්ෂයක් යන දෙකෙන් කලින් වළඹෙන දිනය දක්වා අදාළ නොවිය යුත්තේය. බදු වලින් හිඳුනස් වන කාලපරිච්ඡේදයේ අවසාන දිනය සමග වළඹෙන අවුරුදු දෙකක කාලපරිච්ඡේදයක් සඳහා 10% ක අනුග්‍රහ බදු අනුපාතයක් ද, 10% ක අනුග්‍රහ බදු කාලපරිච්ඡේදය අවසන් වීමෙන් පසු 20% ක අනුග්‍රහ බදු අනුපාතයක් ද ලැබීම සඳහා සමාගම සුදුසුකම් ලබන්නේය.

සීමාසහිත පීපල්ස් ශ්‍රී සිං හැව්ලොක් ප්‍රොපර්ටිස්

මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් පිහිටුවීමේ සහ ක්‍රියාවේ යෙදවීමේ ව්‍යාපාරික කටයුතු සඳහා සීමාසහිත පීපල්ස් ශ්‍රී සිං හැව්ලොක් ප්‍රොපර්ටිස් සමාගම විසින් ආයෝජන මණ්ඩල 17 වැනි වගන්තිය යටතේ ඇති කර ගන්නා ලද 2008 දෙසැම්බර් මස 3 වැනි දිනැති ගිවිසුම අනුව, ආදායම් බදු පැනවීම, ගෙවීම සහ අයකර ගැනීම සම්බන්ධයෙන් දේශීය ආදායම් පහත සමාගම විසින් පොලියක් උපයා ගනු ලබන වර්ෂයේ සිට ගණන් බලන ලද අවුරුදු 5 ක කාලයක් හෝ සමාගමේ වාණිජ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලද දිනයේ සිට ගණන් බලන ලද අවුරුදු දෙකකට ඉකුත් නොවන යම් තක්සේරු වර්ෂයක් යන දෙකෙන් කලින් වළඹෙන දිනය දක්වා අදාළ නොවිය යුත්තේය. බදු වලින් හිඳුනස් වන කාලපරිච්ඡේදයේ අවසාන දිනය සමග වළඹෙන අවුරුදු දෙකක කාලපරිච්ඡේදයක් සඳහා 10% ක අනුග්‍රහ බදු අනුපාතයක් ද, 10% ක අනුග්‍රහ බදු කාලපරිච්ඡේදය අවසන් වීමෙන් පසු 20% ක අනුග්‍රහ බදු අනුපාතයක් ද ලැබීම සඳහා සමාගම සුදුසුකම් ලබන්නේය.

16 කොටසකට ඉපැයීම්

16.1 කොටසකට මූලික ඉපැයීම්

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති LKAS 33 - "කොටසකට ඉපැයීම්" අනුව සාමාන්‍ය කොටස් හිමියන්ට අදාළ වන වසර තුළ හිඟ හිටි සාමාන්‍ය කොටස් වල බර තැබූ සාමාන්‍යය මත පදනම්ව කොටසකට මූලික ඉපැයීම් ගණනය කොට ඇත.

	බැංකුව		සමූහය	
	2018	2017	2018	2017
සාමාන්‍ය කොටස් හිමියන්ට පැවරිය හැකි ශුද්ධ ලාභය (රු.'000)	17,094,923	18,249,776	19,977,862	19,295,734
හිකුත් කර ඇති සාමාන්‍ය කොටස් වල හරිත සාමාන්‍යය	1,000	1,000	1,000	1,000
කොටසකට මූලික ඉපැයීම් (රු.)	17,095	18,250	19,978	19,296

16.2 කොටසකට තනුක ඉපැයීම්

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති LKAS 33 - "කොටසකට ඉපැයීම්" අනුව සියළු තනුක විභවය සහිත සාමාන්‍ය කොටස් වල බලපෑම සඳහා ගැළපුම් කිරීමෙන් අනතුරුව සාමාන්‍ය කොටස් හිමියන්ට අදාළ වන සහ වසර තුළ හිඟ හිටි සාමාන්‍ය කොටස් වල බර තැබූ සාමාන්‍යය මත පදනම්ව කොටසකට තනුක ඉපැයීම් ගණනය කොට ඇත.

	බැංකුව		සමූහය	
	2018	2017	2018	2017
සාමාන්‍ය කොටස් හිමියන්ට ආරෝපනය කළ හැකි හැකි ශුද්ධ ලාභය (රු.'000)	17,094,923	18,249,776	19,977,862	19,295,734
හිකුත් කර ඇති බර තබන ලද සාමාන්‍යය කොටස් සංඛ්‍යාව ('000)	1,000	1,000	1,000	1,000
විභජනය සඳහා වෙන් කර ඇති ප්‍රාග්ධනයේ සාමාන්‍ය කොටස් සංඛ්‍යාව ('000)	243,040	243,040	243,040	243,040
විභජනය සඳහා වෙන් කර ඇති හිකුත් කර ඇති මුළු කොටස් සංඛ්‍යාව ('000)	244,040	244,040	244,040	244,040
කොටසකට තනුක ඉපැයීම් (රු.)	70	75	82	79

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

17. මූල්‍ය උපකරණ මිනුම්කරණය

පහත දැක්වෙන වගුව මගින් මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයේ දැක්වෙන මාතෘකා යටතේ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති SLFRS 9 - "මූල්‍ය උපකරණ" වල නිර්වචනය කොට ඇති පරිදි කාණ්ඩ වශයෙන් මූල්‍ය වත්කම් වල ධාරණ අගයන් (2017 : ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති LKAS 39 - "මූල්‍ය උපකරණ - හඳුනාගැනීම් සහ මිනුම්කරණය") විශ්ලේෂණය කොට ඇත.

17.1 බැංකුව - 2018

වත්කම්	FVTPL ²	FVOCI ⁷	AC ⁶	රු.'000 එකතුව
මුදල් හා මුදල් සමාන දෑ	-	-	57,879,933	57,879,933
ශ්‍රී ලංකා මහ බැංකුව සමග පවතින ශේෂය	-	-	51,615,796	51,615,796
බැංකු වල ඇති තැන්පතු	-	-	4,350,726	4,350,726
ව්‍යුපච්ඡාදන මූල්‍ය උපකරණ	1,163,384	-	-	1,163,384
මූල්‍ය වත්කම් - ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව	54,052,435	-	-	54,052,435
මූල්‍ය වත්කම් - ක්‍රමයෙන් පිරිවැය අනුව				
ණය හා ලැබිය යුතු දෑ - බැංකු	-	-	32,167,421	32,167,421
ණය හා ලැබිය යුතු දෑ - වෙනත් ගනුදෙනුකරුවන්	-	-	1,265,667,467	1,265,667,467
ක්‍රමයෙන් පිරිවැය අනුව මිනුම්ගත ණය උපකරණ			201,650,435	201,650,435
මූල්‍ය වත්කම් - වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව				
වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව ස්කන්ධ උපකරණ	-	1,179,922	-	1,179,922
වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව ණය උපකරණ	-	4,731,261	-	4,731,261
මුළු මූල්‍ය වත්කම්	55,215,819	5,911,183	1,613,331,778	1,674,458,780
වගකීම්	FVTPL²		AC⁶	රු.'000 එකතුව
බැංකු වලට ගෙවිය යුතු	-		138,031,420	138,031,420
ව්‍යුපච්ඡාදන මූල්‍ය උපකරණ	2,512,205		-	2,512,205
වෙනත් ගනුදෙනුකරුවන් වෙත ගෙවිය යුතු දෑ	-		1,422,961,240	1,422,961,240
වෙනත් ණය ගැනීම්	-		35,575,554	35,575,554
යටත් කරන ලද කාල ණය	-		12,533,904	12,533,904
මුළු මූල්‍ය වගකීම්	2,512,205		1,609,102,118	1,611,614,323

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

17.2 සමූහය - 2018

වත්කම්	FVTPL ²	FVOCI ⁷	AC ⁶	රු.'000 එකතුව
මුදල් හා මුදල් සමාන දෑ	-	-	58,835,090	58,835,090
ශ්‍රී ලංකා මහ බැංකුව සමග පවතින ශේෂය	-	-	51,615,796	51,615,796
බැංකු වල ඇති තැන්පතු	-	-	9,096,252	9,096,252
ව්‍යුපන්න මූල්‍ය උපකරණ	1,163,384	-	-	1,163,384
මූල්‍ය වත්කම් - ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව	54,300,238	-	-	54,300,238
මූල්‍ය වත්කම් - ක්‍රමක්ෂය පිරිවැය අනුව				
ණය හා ලැබිය යුතු දෑ - බැංකු	-	-	32,551,657	32,551,657
ණය හා ලැබිය යුතු දෑ - වෙනත් ගනුදෙනුකරුවන්	-	-	1,415,927,536	1,415,927,536
ක්‍රමක්ෂය පිරිවැය අනුව මිනුම්ගත ණය උපකරණ			209,696,173	209,696,173
මූල්‍ය වත්කම් - වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව				
වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව ස්කන්ධ උපකරණ	-	1,179,956	-	1,179,956
වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව ණය උපකරණ	-	4,756,298	-	4,756,298
මුළු මූල්‍ය වත්කම්	55,463,622	5,936,254	1,777,722,504	1,839,122,380
වගකීම්	FVTPL ²		AC ⁶	රු.'000 එකතුව
බැංකු වලට ගෙවිය යුතු	-		172,247,861	172,247,861
ව්‍යුපන්න මූල්‍ය උපකරණ	2,512,205		-	2,512,205
වෙනත් ගනුදෙනුකරුවන් වෙත ගෙවිය යුතු දෑ	-		1,495,326,489	1,495,326,489
වෙනත් ණය ගැනීම්	-		35,082,488	35,082,488
යටත් කරන ලද කාල ණය	-		33,084,526	33,084,526
මුළු මූල්‍ය වගකීම්	2,512,205		1,735,741,364	1,738,253,569

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

18. මුදල් සහ මුදල් සමාන දෑ

ගිණුම්කරණ ප්‍රතිපත්ති
 අතැති මුදල්, බැංකු වල පවතින ශේෂයන්, බැංකු වල ස්ථාපන, ඒකමණ සහ කෙටිකාලීන දැන්වීම් මුදල් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාවර ණය ලබාදීමේ සේවාව මුදල් සහ මුදල් සමාන දෑ වෙත ඇතුළත් වේ. මුදල් සහ මුදල් සමාන දෑ මූල්‍යමය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි ක්‍රමවේදය පිරිවැය අනුව ඉදිරිපත් කෙරේ.

දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව		සමූහය	
		2018 රු. 000	2017 රු. 000	2018 රු. 000	2017 රු. 000
18.1 මුදල්					
අතැති මුදල්		50,383,325	37,378,183	51,167,849	38,007,696
		50,383,325	37,378,183	51,167,849	38,007,696
18.2 මුදල් සමාන දෑ					
බැංකු වල පවතින ශේෂයන්		2,200,001	4,568,707	2,370,634	4,656,185
ඒකමණ සහ කෙටි කාලීන දැන්වීම් මුදල්		-	6,323,768	-	6,323,768
ශ්‍රී ලංකා මහ බැංකු ස්ථාවර ණය ලබාදීමේ සේවාව		5,301,165	20,687,354	5,301,165	20,687,354
		7,501,166	31,579,829	7,671,799	31,667,307
අඩු කිරීම : අපේක්ෂිත බැරකම් අලාභ සඳහා වෙන් කිරීම	18.4	(4,558)	-	(4,558)	-
		7,496,608	31,579,829	7,667,241	31,667,307
මුළු මුදල් සහ මුදල් සමාන දෑ		57,879,933	68,958,012	58,835,090	69,675,003

18.3 බැරකම් අවදානමට නිරාවරනය වීම මත පදනම්ව මුදල් සමාන දෑ පිළිබඳ විශ්ලේෂණය

බැංකුව

දෙසැම්බර් 31 දිනට

	2018				2017
	අදියර 1	අදියර 2	අදියර 3	එකතුව	එකතුව
බැංකුවල පවතින ශේෂයන්	2,025,271	174,731	-	2,200,001	4,568,707
ඒකමණ සහ කෙටි කාලීන දැන්වීම් මුදල්	-	-	-	-	6,323,768
ශ්‍රී ලංකා මහ බැංකු ස්ථාවර ණය ලබාදීමේ සේවාව	5,301,165	-	-	5,301,165	20,687,354
මුළු ගණන	7,326,436	174,731	-	7,501,166	31,579,829

සමූහය

දෙසැම්බර් 31 දිනට

	2018				2017
	අදියර 1	අදියර 2	අදියර 3	එකතුව	එකතුව
බැංකුවල පවතින ශේෂයන්	2,195,904	174,731	-	2,370,634	4,656,185
ඒකමණ සහ කෙටි කාලීන දැන්වීම් මුදල්	-	-	-	-	6,323,768
ශ්‍රී ලංකා මහ බැංකු ස්ථාවර ණය ලබාදීමේ සේවාව	5,301,165	-	-	5,301,165	20,687,354
මුළු ගණන	7,497,069	174,731	-	7,671,799	31,667,307

18.4 අපේක්ෂිත බැරකම් අලාභ සඳහා වෙන්කිරීම - මුදල් සමාන දෑ

බැංකුව	2018 රු. 000			
	අදියර 1	අදියර 2	අදියර 3	එකතුව
2018 ජනවාරි 01 දිනට අපේක්ෂිත බැරකම් අලාභ සඳහා වෙන්කිරීම	5,804	1,705	-	7,508
වසර සඳහා දළ ගාස්තුව/ (ප්‍රතිවර්තනය)	(5,493)	2,543	-	(2,950)
2018 දෙසැම්බර් 31 දිනට අපේක්ෂිත බැරකම් අලාභ සඳහා වෙන්කිරීම	311	4,248	-	4,558

සමූහය	2018 රු. 000			
	අදියර 1	අදියර 2	අදියර 3	එකතුව
2018 ජනවාරි 01 දිනට අපේක්ෂිත බැරකම් අලාභ සඳහා වෙන්කිරීම	5,804	1,705	-	7,508
වසර සඳහා දළ ගාස්තුව/ (ප්‍රතිවර්තනය)	(5,493)	2,543	-	(2,950)
2018 දෙසැම්බර් 31 දිනට අපේක්ෂිත බැරකම් අලාභ සඳහා වෙන්කිරීම	311	4,248	-	4,558

19. ශ්‍රී ලංකා මහ බැංකුව සමග පවතින ශේෂයන්

ගිණුම්කරණ ප්‍රතිපත්ති

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි ව්‍යවස්ථාපිත මුදල් සංචිතයෙහි පවතින ශේෂය රුපියල් තැන්පතු බැරකම් වලින් 6% කි. (2017 දී එය 7.5% ක් විය) මෙය පොලී නොලැබෙන ශේෂයකි. දේශීය බැංකු ඒකකයේ විදේශ ව්‍යවහාර මුදල් තැන්පතු බැරකම් සහ අක් වෙරළ බැංකු ඒකකයේ තැන්පතු බැරකම් සම්බන්ධයෙන් මේ හා සමාන සංචිතයක් අවශ්‍ය නොවේ.

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු. 000	2017 රු. 000	2018 රු. 000	2017 රු. 000
ශ්‍රී ලංකා මහ බැංකුව සමග පවතින ව්‍යවස්ථාපිත ශේෂයන්	51,615,796	65,689,278	51,615,796	65,689,278
	51,615,796	65,689,278	51,615,796	65,689,278

20. බැංකු වල ස්ථාපන

ගිණුම්කරණ ප්‍රතිපත්ති

බැංකු වල ස්ථාපන වලට සාධාරණ අගය වෙනස්වීම පිළිබඳ නොසලකා හළ හැකි අවදානමකට යටත් වන්නා වූද, සමූහය මගින් ස්වකීය කෙටිකාලීන බැඳීම් කළමනාකරණය සඳහා භාවිත කරන්නා වූද මුදල් වෙළඳපොල ස්ථාපන සහ ස්ථාවර තැන්පතු ඇතුළත් වේ.

දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව		සමූහය	
		2018 රු. 000	2017 රු. 000	2018 රු. 000	2017 රු. 000
ස්ථාපන		4,351,299	13,458,639	4,351,299	13,458,639
ස්ථාවර තැන්පතු		-	-	4,745,526	5,485,448
		4,351,299	13,458,639	9,096,825	18,944,087
අඩු කිරීම : අපේක්ෂිත බැරකම් අලාභ සඳහා වෙන් කිරීම	20.2	(573)	-	(573)	-
මුළු ගණන		4,350,726	13,458,639	9,096,252	18,944,087

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

20.1 බැරකම් අවදානමට නිරාවරනය වීම මත පදනම්ව බැංකු වල ස්ථාපන පිළිබඳ විශ්ලේෂණය

බැංකුව දෙසැම්බර් 31 දිනට	2018 රු. 000				2017 රු.000
	අදියර 1	අදියර 2	අදියර 3	එකතුව	එකතුව
බැංකුවල ස්ථාපන	4,351,299	-	-	4,351,299	13,458,639
ස්ථාවර තැන්පතු	-	-	-	-	-
එකතුව	4,351,299	-	-	4,351,299	13,458,639

සමූහය දෙසැම්බර් 31 දිනට	2018 රු. 000				2017 රු.000
	අදියර 1	අදියර 2	අදියර 3	එකතුව	එකතුව
බැංකුවල ස්ථාපන	4,351,299	-	-	4,351,299	13,458,639
ස්ථාවර තැන්පතු	4,745,526	-	-	4,745,526	5,485,448
මුළු ගණන	9,096,825	-	-	9,096,825	18,944,087

20.2 අපේක්ෂිත බැරකම් අලාභ සඳහා වෙන්කිරීම - බැංකු වල ස්ථාපන

බැංකුව	2018 රු. 000			
	අදියර 1	අදියර 2	අදියර 3	එකතුව
2018 ජනවාරි 01 දිනට අපේක්ෂිත බැරකම් අලාභ සඳහා වෙන්කිරීම	6,170	-	-	6,170
වසර සඳහා දළ ගාස්තුව/ (ප්‍රතිවර්තනය)	(5,598)	-	-	(5,598)
2018 දෙසැම්බර් 31 දිනට අපේක්ෂිත බැරකම් අලාභ සඳහා වෙන්කිරීම	573	-	-	573

සමූහය	2018 රු. 000			
	අදියර 1	අදියර 2	අදියර 3	එකතුව
2018 ජනවාරි 01 දිනට අපේක්ෂිත බැරකම් අලාභ සඳහා වෙන්කිරීම	6,170	-	-	6,170
වසර සඳහා දළ ගාස්තුව/ (ප්‍රතිවර්තනය)	(5,598)	-	-	(5,598)
2018 දෙසැම්බර් 31 දිනට අපේක්ෂිත බැරකම් අලාභ සඳහා වෙන්කිරීම	573	-	-	573

21. ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ

ගිණුම්කරණ ප්‍රතිපත්ති

ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ යනු යටතේ පවතින මිල, ලැයිස්තුගත කොටස් හෝ වෙනත් විචල්‍ය එකක් හෝ වැඩි සංඛ්‍යාවක් මගින් වටිනාකම ව්‍යුත්පන්න කරගනු ලබන ගිවිසුම් වන අතර සාමාන්‍යයෙන් ඒවා හුවමාරු, ඉදිරිගාමී අනුපාතික ගිවිසුම්, අනාගතයන් සහ වරණයන් වැනි උපකරණ වලින් සමන්විත වේ.

බලාත්මක ඉදිරි රැකුම් සබඳතාවයක කොටසක් වශයෙන් නම් කරනු ලැබූ ඉදිරි රැකුම් ව්‍යුත්පන්නයන් වශයෙන් වර්ගීකරණය කොට ඇති නම් තර, සියළුම ව්‍යුත්පන්නයන් ශේෂ පත්‍රය තුළ සාධාරණ අගය අනුව හඳුනාගැනෙන අතර ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය වශයෙන් වර්ගීකරණය කෙරේ.

ව්‍යුත්පන්නයන් සාධාරණ අගය ධනාත්මක වන විට වත්කම් වශයෙන් ද සාධාරණ අගය ඍණාත්මක වන විට බැරකම් වශයෙන් ද දැක්වේ.

පහත දැක්වෙන වගුව මගින් ඒවායේ කාලීන ප්‍රමාණයන් සමගින්, වත්කම් සහ බැරකම් වශයෙන් වාර්තා කරනු ලැබ ඇති බැංකුවේ/සමූහයේ, ව්‍යුත්පන්න මූල්‍ය උපකරණයන්හි සාධාරණ අගයන් ඉදිරිපත් කෙරේ.

21.1 විදේශ මුදල් ව්‍යුත්පන්න - වත්කම්

	බැංකුව				සමූහය			
	2018		2017		2018		2017	
	වත්කම්	කාලීන ප්‍රමාණය	වත්කම්	කාලීන ප්‍රමාණය	වත්කම්	කාලීන ප්‍රමාණය	වත්කම්	කාලීන ප්‍රමාණය
රු. 000	රු. 000	රු. 000	රු. 000	රු. 000	රු. 000	රු. 000	රු. 000	
මුදල් හුවමාරු								
විධිණුම්	707	1,603,430	325,846	18,224,912	707	1,603,430	325,846	18,224,912
මිලදී ගැනුම්	967,052	12,721,646	4,231	2,422,890	967,052	12,721,646	4,231	2,422,890
ඉදිරිගාමී විදේශ මුදල් ගිවිසුම්								
විධිණුම්	203	620,719	1,723	1,588,867	203	620,719	1,723	1,588,867
මිලදී ගැනුම්	195,422	3,609,301	2,430	1,419,081	195,422	3,609,301	2,430	1,419,081
මුළු ගණන	1,163,384	18,555,097	334,230	23,655,751	1,163,384	18,555,097	334,230	23,655,751

21.2 විදේශ මුදල් ව්‍යුත්පන්න - වගකීම්

	බැංකුව				සමූහය			
	2018		2017		2018		2017	
	වගකීම්	කාලීන ප්‍රමාණය	වගකීම්	කාලීන ප්‍රමාණය	වගකීම්	කාලීන ප්‍රමාණය	වගකීම්	කාලීන ප්‍රමාණය
රු. 000	රු. 000	රු. 000	රු. 000	රු. 000	රු. 000	රු. 000	රු. 000	
මුදල් හුවමාරු								
විධිණුම්	2,226,068	60,174,004	2,610	693,857	2,226,068	60,174,004	2,610	693,857
මිලදී ගැනුම්	2,377	4,236,269	243,113	12,395,844	2,377	4,236,269	243,113	12,395,844
ඉදිරිගාමී විදේශ මුදල් ගිවිසුම්								
විධිණුම්	283,564	11,566,672	925	486,306	283,564	11,566,672	925	486,306
මිලදී ගැනුම්	197	372,216	27,328	2,133,085	197	372,216	27,328	2,133,085
මුළු ගණන	2,512,205	76,349,162	273,975	15,709,093	2,512,205	76,349,162	273,975	15,709,093

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

22. වෙනත් මූල්‍ය වත්කම් - වෙළඳාම සඳහා රඳවාගත්

ගිණුම්කරණ ප්‍රතිපත්ති

වෙනත් මූල්‍ය වත්කම් - වෙළඳාම සඳහා රඳවාගත් කෙටි කාලීන වෙළඳාම මූලික අරමුණ කරගනිමින් අත්පත් කරගන්නා ලද ණය සුරැකුම් සහ ස්කන්ධ වලින් සමන්විත වේ මේ පිළිබඳ විස්තර මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන් 5.6.1. හි දක්වා ඇත. (ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති LKAS 39 'මූල්‍යමය උපකරණ : හඳුනාගැනීම සහ මිනුම්කරණය')

දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව		සමූහය	
		2018 රු. 000	2017 රු. 000	2018 රු. 000	2017 රු. 000
	ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්	-	50,133,681	-	50,133,681
	ස්කන්ධ සුරැකුම්පත්	-	311,655	-	624,087
	ඒකක භාර	-	2,519,075	-	2,519,075
	ණය සුරැකුම්පත්	-	78,146	-	78,146
	මුළු ගණන	-	53,042,557	-	53,354,989
22.1 ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්					
	භාණ්ඩාගාර බිල්පත්	-	45,991,016	-	45,991,016
	භාණ්ඩාගාර බැඳුම්කර	-	4,142,665	-	4,142,665
	මුළු ගණන	-	50,133,681	-	50,133,681

22.2 ස්කන්ධ සුරැකුම්පත්

22.2.1 ස්කන්ධ සුරැකුම්පත් - බැංකුව

	කොටස් සංඛ්‍යාව /ඒකකය	පිරවුණ 2017 රු.'000	2017.12.31. දිනට
			වෙළඳපොල අගය රු.'000
ඉඩම් සහ දේපළ			
සීටී ලෑන්ඩ් ඩිවෙලොප්මන්ට් පීච්ලේස්	333	17	16
ප්‍රාග්ධන භාණ්ඩ			
අක්සස් ඉන්ජිනරින් පීච්ලේස්	2,000,000	54,545	47,000
විදුලි සංදේශ සේවා			
ඩයලොග් ඒෂියාටා පීච්ලේස්	800,000	8,400	10,400
විවිධාංගීකෘත සමාගම්			
එක්ස්පෝලොරේෂන් හෝල්ඩින්ග්ස් පීච්ලේස්	6,000,000	49,777	31,800
හේල්ස් පීච්ලේස්	40,679	11,800	9,804
පේන් ඩිල්ස් හෝල්ඩින්ග්ස් පීච්ලේස්	162,149	24,633	24,079
බැංකු මූල්‍ය සහ රක්ෂණ			
ජනශක්ති ඉන්ෂුරන්ස් පීච්ලේස්	1,375,257	21,438	21,592
විදුලිබල හා බලශක්ති			
ලංකා ඇයිසී පීච්ලේස්	640,250	22,873	17,927
සීමාසහිත චල්චිල්ල වහර්ජ් ගන්ඩ්	1,561,600	15,616	15,616

	කොටස් සංඛ්‍යාව /ඒකකය	පිරිවැය 2017 රු.'000	2017.12.31. දිනට වෙළඳපොල අගය රු.'000
හිඹ්පාදන			
පැලවත්ත ෂූගර් පිච්ච්ච්ච්	58,100	1,829	-
පිරමල් ග්ලාස් පිච්ච්ච්ච්	5,900,066	38,240	34,220
ටීජේ ලංකා පිච්ච්ච්ච්	100,000	3,510	3,400
ඇලුමිනියම් පිච්ච්ච්ච්	1,498,732	29,969	27,727
වෙචරෝන් ලුබ්‍රිකන්ට්ස් ලංකා පිච්ච්ච්ච්	399,998	59,655	47,600
ආහාර පාන වර්ග සහ දුම්කොළ			
රේණුකා ඇග්‍රි හුඩ්ස් පිච්ච්ච්ච්	4,557,361	20,508	11,849
සීමාසහිත මෙල්ස්ටාකෝප්	140,000	8,299	8,330
මෝටර් රථවාහන			
යුනයිටඩ් මෝටර්ස් ලංකා පිච්ච්ච්ච්	3,426	305	296
මිල සඳහන් කරන ලද ස්කන්ධ සුරැකුම් වල මුළු වටිනාකම		371,412	311,655

22.2.2 ස්කන්ධ සුරැකුම්පත් - සමූහය

	කොටස් සංඛ්‍යාව /ඒකකය	පිරිවැය 2017 රු.'000	2017.12.31. දිනට වෙළඳපොල අගය රු.'000
ඉඩම් සහ දේපළ			
ඕවර්සීස් රියලිටි (සිලෝන්) පිච්ච්ච්ච්	101,594	2,257	1,788
සීටී ලෑන්ඩ් ඩිවෙලොප්මන්ට් පිච්ච්ච්ච්	333	17	16
ප්‍රාග්ධන භාණ්ඩ			
ඇක්සස් ඉන්වෙස්ට්මන්ට්ස් පිච්ච්ච්ච්	2,137,620	58,077	50,234
හිඹ්පාදන			
ඇලුමිනියම් පිච්ච්ච්ච්	1,498,732	29,969	27,727
ඒසීවිල් කේබල්ස් පිච්ච්ච්ච්	9,400	451	398
වෙචරෝන් ලුබ්‍රිකන්ට්ස් ලංකා පිච්ච්ච්ච්	399,998	59,655	47,600
කැලණි කේබල්ස් පිච්ච්ච්ච්	20,000	2,522	1,808
පැලවත්ත ෂූගර් පිච්ච්ච්ච්	58,100	1,829	-
පිරමල් ග්ලාස් පිච්ච්ච්ච්	5,900,066	38,240	34,220
රෝයල් සෙරම්ක් ලංකා පිච්ච්ච්ච්	30,000	3,750	3,435
ටෝකියෝ සිමෙන්ට් පිච්ච්ච්ච් - ජන්ද හිමි	50,000	3,605	3,300
ටෝකියෝ සිමෙන්ට් පිච්ච්ච්ච් - ජන්ද අහිමි	132,000	5,926	7,788
ටීජේ ලංකා පිච්ච්ච්ච්	100,000	3,510	3,400
ටෙක්ස්ට්වර්ඩ් පැපර් පිච්ච්ච්ච්	174,983	7,201	5,949
විදුලි සංදේශ සේවා			
ඩයලොග් ඒෂියාටා පිච්ච්ච්ච්	800,000	8,400	10,400
රසායන ද්‍රව්‍ය හා ඖෂධ			
සීඅයිසී හෝල්ඩින්ග්ස් පිච්ච්ච්ච්	87,000	6,740	4,124

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

	කොටස් සංඛ්‍යාව /ඒකකය	2017.12.31. දිනට	
		පිරිවැය 2017 රු.'000	වෙළඳපොල අගය රු.'000
විවිධාංගිකතා සමාගම්			
විශ්වීකත් ස්පෝන්සර් පිවිල්සි	82,800	16,287	4,521
එක්ස්පෝලොරේෂන් හෝල්ඩින්ග්ස් පිවිල්සි	6,000,000	49,777	31,800
හේලිස් පිවිල්සි	44,479	13,049	10,720
පේන් ක්ලිස් හෝල්ඩින්ග්ස් පිවිල්සි	863,231	142,531	128,189
සන්ෂයින් හෝල්ඩින්ග්ස් පිවිල්සි	50,500	2,800	2,879
බැංකු මූල්‍ය සහ රක්ෂණ			
කොමර්ෂල් බැංකුව පිවිල්සි - ජනිත හිමි	452,570	22,100	61,459
කොමර්ෂල් බැංකුව පිවිල්සි - ජනිත අහිමි	189,294	9,276	19,876
ජනශක්ති ඉන්ෂුරන්ස් පිවිල්සි	1,375,257	21,438	21,592
නැෂනල් ඩිව්ලොප්මන්ට් බැංකු පිවිල්සි	63,176	9,006	8,617
හේෂන්ස් ට්‍රස්ට් බැංකුව පිවිල්සි	395,871	26,091	30,878
සෙලාන් බැංකු පිවිල්සි - ජනිත හිමි	76,572	5,918	6,683
සෙලාන් බැංකු පිවිල්සි - ජනිත අහිමි	113,674	3,746	6,366
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් පිවිල්සි	69,000	1,242	1,173
වණික් ඉන්ෆෝප්‍රොෂන් පිවිල්සි	61	3	-
වැලිඩල් වන් පිවිල්සි	350,000	8,769	6,195
ආහාර පාන වර්ග සහ දුම්කොළ			
සීමාසහිත මෙල්ස්ටාකෝස්	440,000	17,751	26,180
රේෂුකා ඇෆ් ෆුඩ්ස් පිවිල්සි	4,557,361	20,508	11,849
හෝටල් සහ සංචාර			
පේන් ක්ලිස් හොටෙල්ස් පිවිල්සි	107,085	2,151	942
හොටෙල් සර්විසස් සිලෝන් පිවිල්සි	43,500	1,320	587
විදුලිබල හා බලශක්ති			
ලංකා ඇයිඕසී පිවිල්සි	640,250	22,873	17,927
සීමාසහිත මැක්වුඩ්ස් එන්ජිනරි පිවිල්සි	100,000	1,400	220
සීමාසහිත එල්ටීඑල් එන්ජිනරි ෆන්ඩ්	1,905,200	19,052	19,052
මෝටර් රථවාහන			
යුනයිටඩ් මෝටර්ස් ලංකා පිවිල්සි	53,426	5,305	4,196
මිල සඳහන් කරන ලද ස්කන්ධ සුරැකුම් වල මුළු වටිනාකම		654,540	624,087

22.3 ඒකක භාර - බැංකු සහ සමුහය

	ඒකක සංඛ්‍යාව	2017.12.31. දිනට	
		පිරිවැය 2017 රු.'000	වෙළඳපොල අගය රු.'000
සීමාසහිත ගිල්ට් එජීඩ් ෆන්ඩ්	48,776,681	500,000	503,692
සිලෝන් ගිල්ට් එජීඩ් ෆන්ඩ්	38,329,449	500,000	503,779
සීඒඑල් ගිල්ට් ට්‍රේඩින් ෆන්ඩ්	46,855,526	500,000	503,964
ආපිකෝ අරාමායා ශ්‍රී ලංකා බොන්ඩ් ෆන්ඩ්	45,833,715	500,000	503,763
එන්ඩීඩී වෙල්ක් ගිල්ට් එජීඩ් ෆන්ඩ්	39,519,444	500,000	503,877
ඒකක භාර වල මුළු වටිනාකම		2,500,000	2,519,075

23 මූල්‍ය වත්කම් - ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව

ගිණුම්කරණ ප්‍රතිපත්ති

මූල්‍ය වත්කම් - ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව යන්න වෙළඳාම මූලික අරමුණ කරගනිමින් අත්පත් කරගන්නා ලද සහ සාධාරණ අගය අනුව මිනුම්කරණය කරන ලද ණය සුරැකුම් සහ ස්කන්ධ වලින් සමන්විත වේ. මේ පිළිබඳ විස්තර මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන් 5.5.3. හි දැක්වා ඇත.

දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව		සමුහය	
		2018 රු. 000	2017 රු. 000	2018 රු. 000	2017 රු. 000
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්	23.1	53,875,479	-	53,875,479	-
ස්කන්ධ සුරැකුම්පත්	23.2	118,312	-	366,115	-
ණය සුරැකුම්පත්		58,644	-	58,644	-
මුළු ගණන		54,052,435	-	54,300,238	-
23.1 ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්					
භාණ්ඩාගාර බිල්පත්		48,380,897	-	48,380,897	-
භාණ්ඩාගාර බැඳුම්කර		5,494,582	-	5,494,582	-
මුළු ගණන		53,875,479	-	53,875,479	-

23.2 ස්කන්ධ සුරැකුම්පත්

23.2.1 ස්කන්ධ සුරැකුම්පත් - බැංකුව

	කොටස් සංඛ්‍යාව	2018.12.31. දිනට	
		පිරිවැය 2018 රු.'000	වෙළඳපොල අගය රු.'000
ඉඩම් සහ දේපළ			
සීටී ලෑන්ඩ් ඩිවෙලොප්මන්ට් පීච්ලේසී	555	24	16
ප්‍රාග්ධන භාණ්ඩ			
ඇක්සස් ඉන්ජිනියරින් පීච්ලේසී	549,740	13,104	7,751
විදුලි සංදේශ සේවා			
ඩයලොග් ඒෂියාටා පීච්ලේසී	1,000,000	11,185	10,100
විවිධාංගීකෘත සමාගම්			
හේලිස් පීච්ලේසී	80,879	21,240	15,087
ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීච්ලේසී	75,000	10,473	11,978
හේමාස් හෝල්ඩින්ග්ස්	200,000	19,703	17,760
විදුලිබල හා බලශක්ති			
ලංකා අයිඕසී පීච්ලේසී	640,250	22,873	15,750
සීමාසහිත එල්ඒඑල් එන්ට් ආර්ඪ්	2,305,979	22,608	19,370
නිෂ්පාදන			
පැලවත්ත ශ්‍රීගර් පීච්ලේසී	58,100	1,829	-
ඇලුමෙක්ස් පීච්ලේසී	1,498,732	29,969	20,233
මෝටර් රථවාහන			
යුනයිටඩ් මෝටර්ස් ලංකා පීච්ලේසී	3,426	305	267
මිල සඳහන් කරන ලද ස්කන්ධ සුරැකුම් වල මුළු වටිනාකම		153,311	118,312

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

23.2.2 ස්කන්ධ සුරැකුම්පත් - සමූහය

	කොටස් සංඛ්‍යාව	පිරිවැය 2018 රු.'000	2018.12.31. දිනට වෙළඳපොළ අගය රු.'000
ඉඩම් සහ දේපළ			
සීටී ලැන්ඩ් ඩිවෙලොප්මන්ට් පීච්ලේස්	555	24	16
ප්‍රාග්ධන භාණ්ඩ			
ඇක්සස් ඉන්වෙස්ට්මන්ට් පීච්ලේස්	549,740	13,104	7,751
නිෂ්පාදන			
ඇලුමිනියම් පීච්ලේස්	1,498,732	29,969	20,233
ඒසීච්ලේ කේබල්ස් පීච්ලේස්	9,400	451	348
කැලණි කේබල්ස් පීච්ලේස්	20,000	2,522	1,516
පැලවත්ත ළුගර් පීච්ලේස්	58,100	1,829	-
රෝයල් සෙරම්ක් ලංකා පීච්ලේස්	19,422	2,428	1,449
ටෝක්යෝ සිමෙන්ට් පීච්ලේස් - ජන්ද අභිමි	50,000	3,605	1,260
සීමාසහිත කට්ටලි ටෙක්ස්ටයිල්	10,063	220	556
සීමාසහිත එස් කේ ට්‍රිමිස් ඇන්ඩ් ඉන්ඩස්ට්‍රිස්	5,042	110	510
සීමාසහිත විවිල්විස් ග්‍රෙඩ් ඩයිනල්	7,038	154	890
සීමාසහිත එම් එල් ඩයිනල්	6,040	132	392
විදුලි සංදේශ සේවා			
ඩයලොග් ඒෂියාටා පීච්ලේස්	1,000,000	11,185	10,100
රසායන ද්‍රව්‍ය හා ඖෂධ			
සීඅයිසී හෝල්ඩින්ග්ස් පීච්ලේස්	22,622	1,753	679
සීමාසහිත සිල්වා ෆාමසුටිකල්	9,194	201	605
සීමාසහිත ඉන්දු - ඩෙන්ගා ෆාමසුටිකල්	2,945	64	200
විවිධාංගීකෘත සමාගම්			
සීමාසහිත මෙල්ස්ටැකෝස්	50,000	1,693	2,515
හේල්ස් පීච්ලේස්	80,879	21,240	15,087
ජෝන් ක්ලිස් හෝල්ඩින්ග්ස් පීච්ලේස්	325,000	49,803	51,902
හේමාස් හෝල්ඩින්ග්ස්	200,000	19,703	17,760
සන්ෂයිව් හෝල්ඩින්ග්ස් පීච්ලේස්	50,921	2,825	2,740
බැංකු මූල්‍ය සහ රක්ෂණ			
සභාස සංවර්ධන බැංකුව - පීච්ලේස්	2,094,012	203,382	157,051
කොමර්ෂල් බැංකුව පීච්ලේස් - ජන්ද අභිමි	192,507	16,430	18,288
හේෂන්ස් ට්‍රස්ට් බැංකුව පීච්ලේස්	3,077	214	274
සම්පත් බැන්ක් පීච්ලේස්	24	6	6
සෙලාන් බැන්ක් පීච්ලේස් - ජන්ද භිමි	78,742	6,101	6,120
සෙලාන් බැන්ක් පීච්ලේස් - ජන්ද අභිමි	100,000	3,382	4,450
පීපල්ස් ෆ්‍රීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් පීච්ලේස්	69,000	1,242	1,125
චණික් ඉන්වෙස්ට්මන්ට් පීච්ලේස්	61	3	-
වැලිබල් එන් පීච්ලේස්	350,000	8,769	5,950

	කොටස් සංඛ්‍යාව	2018.12.31. දිනට	
		පිරිවැය 2018 රු.'000	වෙළඳපොල අගය රු.'000
ආහාර පාන වර්ග සහ දුම්කොළ			
ඩිස්ට්‍රිබුට් කම්පැණි ඔෆ් ශ්‍රී ලංකා පීවල්සී	14,814	110	239
හෝටල් සහ සංචාර			
ජෝන් කීල්ස් හොටෙල්ස් පීවල්සී	7,085	150	55
හොටෙල් සර්විසස් සිලෝන් පීවල්සී	43,500	1,320	661
විදුලිබල හා බලශක්ති			
ලංකා අයිෆීසී පීවල්සී	640,250	22,873	15,750
සීමාසහිත චල්වීචල් චනර්ප් ෆන්ඩ්	2,305,979	22,608	19,370
මෝටර් රථවාහන			
යුනයිටඩ් මෝටර්ස් ලංකා පීවල්සී	3,426	305	267
මිල සඳහන් කරන ලද ස්කන්ධ සුරැකුම් වල මුළු වටිනාකම		449,908	366,115

24. බැංකු වලට ණය සහ ලැබිය යුතු දෑ

ගිණුම්කරණ ප්‍රතිපත්ති

බැංකු වලට ණය සහ ලැබිය යුතු දෑ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ප්‍රතිව්‍යුහගත බැඳුම්කර සහ ප්‍රතිවිකිණුම් ගිවිසුම් යටතේ මිළදී ගත් සුරැකුම්පත් වලින් සමන්විත වේ.

මෙම මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් 5.5.1. හි විස්තර කොට ඇති පරිදි ව්‍යාපාර ආකෘති පරීක්ෂාව සහ ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ පරීක්ෂාව යන ද්විත්වයෙන්ම ඉහත සඳහන් කරන ලද උපකරණ සුදුසුකම් ලබන බැවින් 2018 ජනවාරි 1 සිට සමූහය මගින් බැංකු වලට ණය සහ ලැබිය යුතු දෑ ක්‍රමයෙන් පිරිවැය අනුව මිනුම්කරණය කෙරේ.

2018 ජනවාරි 1 ට පෙරද සමූහය මගින් බැංකු වලට ණය සහ ලැබිය යුතු දෑ ක්‍රමයෙන් පිරිවැය අනුව මිනුම්කරණය කරන ලද අතර ඒ සම්බන්ධ විස්තරාත්මක ප්‍රමිතීන් මෙම මූල්‍ය ප්‍රකාශයන්ට සටහන් 5.6.3. හි දක්වා ඇත.

දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව		සමූහය	
		2018 රු. 000	2017 රු. 000	2018 රු. 000	2017 රු. 000
		6,462,722	40,200,667	6,462,722	40,200,667
		7,689,150	7,689,150	7,689,150	7,689,150
		18,065,265	38,207,698	18,449,501	38,546,296
		32,217,137	86,097,515	32,601,373	86,436,113
		(49,716)	-	(49,716)	-
		32,167,421	86,097,515	32,551,657	86,436,113

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

24.1 ණය අවදානමට නිරාවරණය වීම මත පදනම්ව බැංකුවලට ණය සහ ලැබිය යුතු දෑ සමාලෝචනය

දෙසැම්බර් 31 දිනට බැංකුව	2018 රු. 000				2017 රු. 000
	අදියර 1	අදියර 2	අදියර 3	එකතුව	එකතුව
ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර	6,462,722	-	-	6,462,722	40,200,667
ප්‍රතිව්‍යුහගත කිරීම් බැඳුම්කර	7,689,150	-	-	7,689,150	7,689,150
ප්‍රතිවිකිණුම් ගිවිසුම් යටතේ මිලදී ගත් සුරැකුම්පත්	18,065,265	-	-	18,065,265	38,207,698
මුළු ගණන	32,217,137	-	-	32,217,137	86,097,515

දෙසැම්බර් 31 දිනට සමූහය	2018 රු. 000				2017 රු. 000
	අදියර 1	අදියර 2	අදියර 3	එකතුව	Total
ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර	6,462,722	-	-	6,462,722	40,200,667
ප්‍රතිව්‍යුහගත කිරීම් බැඳුම්කර	7,689,150	-	-	7,689,150	7,689,150
ප්‍රතිවිකිණුම් ගිවිසුම් යටතේ මිලදී ගත් සුරැකුම්පත්	18,449,501	-	-	18,449,501	38,546,296
මුළු ගණන	32,601,373	-	-	32,601,373	86,436,113

24.2 අපේක්ෂිත ණය අලාභය සඳහා දීමනාව - බැංකුවලට ණය සහ ලැබිය යුතු දෑ

බැංකුව	2018 රු. 000			
	අදියර 1	අදියර 2	අදියර 3	එකතුව
2018 ජනවාරි 01 දින අපේක්ෂිත ණය අලාභ දීමනාව	217,071	-	-	217,071
වසර සඳහා දළ ගාස්තුව/(ප්‍රතිවර්තනය)	(167,355)	-	-	(167,355)
2018 දෙසැම්බර් 31 දින අපේක්ෂිත ණය අලාභ දීමනාව	49,716	-	-	49,716

සමූහය	2018 රු. 000			
	අදියර 1	අදියර 2	අදියර 3	එකතුව
2018 ජනවාරි 01 දින අපේක්ෂිත ණය අලාභ දීමනාව	217,071	-	-	217,071
වසර සඳහා දළ ගාස්තුව/(ප්‍රතිවර්තනය)	(167,355)	-	-	(167,355)
2018 දෙසැම්බර් 31 දින අපේක්ෂිත ණය අලාභ දීමනාව	49,716	-	-	49,716

24.3 ශ්‍රී ලංකා රජයේ ප්‍රතිව්‍යුහගත කිරීම් බැඳුම්කර

24.3.(අ). 1993 අප්‍රියෙල් මස පහත සඳහන් කාර්යයන් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය වෙතින් රු. මිලියන 10,541 ක් වන ප්‍රතිව්‍යුහගත කිරීම් බැඳුම්කර ලැබී ඇත.

රු. මිලියන		
(i)	1,152.00	ශ්‍රී ලංකා මහ බැංකුවේ මගපෙන්වීම අනුව ප්‍රාග්ධන ප්‍රමාණවත් අවශ්‍යතාව ඉටුකර ගැනීම සඳහා
(ii)	1,700.50	ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවය සහ වී අලෙවි මණ්ඩලයට ලබාදෙන ලද පිළිවෙලින් රු. මිලියන 1.467 ක් සහ 233.5 ක් වන ණය මුදල් කපාහැරීම සඳහා
(iii)	4,355.00	විශ්‍රාම අරමුදල් බැරකම් සඳහා මුදල් ලබාදීම
(iv)	3,231.00	ණය අලාභ වෙන් කිරීම සඳහා ප්‍රතිපාදන ලබාදීම
(v)	102.50	විශේෂ අයකර ගැනීමේ ඒකකය වෙත මාරු කල යුතු ණය වෙනුවෙන්
	10,541.00	

24.3.(ආ). ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතිදානය කරන ලද බැඳුම්කර වල ඉහත කී වටිනාකම, රජයේ නිර්දේශය යටතේ ප්‍රදානය කරන ලද අත්තිකාරම් වල ධාරණ වටිනාකම් ඉවත් කිරීමට අවලංගු කිරීමට යොදාගන්නා ලද ගිණුම්කරණ සටහන් වලට ඵලදායී ලෙස සම්බන්ධ වේ.

24.3. (ඇ). මෙම බැඳුම්කර ප්‍රදානය පාදක වූ ගිවිසුමෙහි පහත දැක්වෙන කොන්දේසි සඳහන් වේ.

- අ) බැඳුම්කර හිඳුන් කරන ලද්දේ කවර නිශ්චිත ණය අලාභ සම්බන්ධයෙන්ද, විබඳු අලාභයක් අයකර ගැනීම මගින් බැඳුම්කර හිඳුනස් කර ගත නොහැකි අවුරුදු 30 ක කාලපරිච්ඡේදයක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශ දිනය වන විට වම නිශ්චිත ණය ගැනීම් සම්බන්ධයෙන් ආපසු අයකර ගැනීම් සිදුකොට නැත.
- ආ) ආරම්භක ගිවිසුමට අනුව අර්ධ වාර්ෂිකව පොලී ගෙවීමක් සහිතව 12% ක වාර්ෂික පොලියක් අදාළ වේ.
- ඇ) ඉහත කී 'ආ' මගින් ලැබුණු ආදායමෙන් 25% ක් ශ්‍රී ලංකා රජය වෙත ආපසු ගෙවනු ලැබේ.

24.3.(ඈ). 24.3 ඡේදයේ සඳහන් කර ඇති පරිදි, මෙම බැඳුම්කර වාරික වලින් විශ්‍රාම වැටුප් අරමුදලට රු. මිලියන 3,218 ක්ද වැන්දඹු හා අනන්දරු අරමුදලට රු. මිලියන 1,137 ක් ද වශයෙන් රු. මිලියන 4,355 ක් වෙන් කරන ලදී.

ඒ අනුව මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි පිළිබිඹු වන ධාරණ ශේෂයට, ස්වාධීන භාර අරමුදලක් වශයෙන් කළමනාකරණය කරනු ලබන විශ්‍රාම වැටුප් අරමුදලට වෙන් කර ඇති වටිනාකම ඇතුළත් නොවේ.

24.3.(ඊ). 2018 වසරේදී මෙම බැඳුම්කර වල මූල්‍ය බැඳීම් පහත සඳහන් ආකාරයට වන්නේය :

- අ) රු. මිලියන 7,689 ක වටිනාකමක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයෙහි, බැංකු වලින් ණය සහ ලැබිය යුතු දෑ වශයෙන් සඳහන් වේ.
- ආ) වර්ෂය තුළදී, ආදායම වශයෙන් රු. මිලියන 879 ක වටිනාකමක් ලැබුණු අතර, එය පොලී ආදායම යටතේ පිළිබිඹු වේ.

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

25. වෙනත් ගනුදෙනුකරුවන්ට ණය සහ ලැබිය යුතු දෑ

ගිණුම්කරණ ප්‍රතිපත්ති

වෙනත් ගනුදෙනුකරුවන්ට ණය සහ ලැබිය යුතු දෑ පහත සඳහන් දෑ හැරුණු විට සක්‍රීය වෙළඳපොලෙහි මිල සඳහන් නොකරන ලද ස්ථාවර හෝ තීරණය කළ හැකි ව්‍යුත්පන්න නොවන මූල්‍ය වත්කම් වලින් සමන්විත වේ.

- ◆ බැංකුව මගින් වහාම හෝ හුදුරු කාලසීමාව තුළ විකිණීමට අදහස් කරනු ලබන වත්කම් සහ බැංකුව මගින් මුල් අවස්ථා හඳුනාගැනීමේදී ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව වශයෙන් නම් කරනු ලබන වත්කම්.
- ◆ බැංකුව මගින් මුල් අවස්ථා හඳුනාගැනීමේදී විකිණීම සඳහා පවතින වශයෙන් නම් කරනු ලබන වත්කම්.
- ◆ ණය පිරිහීම හේතුවෙන් හැරුණු විට බැංකුව මගින් සිය මූලික ආයෝජනය සැළකිය යුතු ප්‍රමාණයකින් අයකර ගත නොහැකි වත්කම්.

පහත දැක්වෙන කොන්දේසි ද්විත්වයම සපුරාලන බැවින් 2018 ජනවාරි 1 දින සිට සමූහය මගින් වෙනත් ගනුදෙනුකරුවන්ට ණය සහ ලැබිය යුතු දෑ ක්‍රමයෙන් පිරිවැය අනුව මිනුම්කරණය කෙරේ.

- ◆ මූල්‍ය වත්කම් රඳවා ගැනීම මගින් ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ වක්රස් කරගැනීමේ අරමුණ කර ගන්නා ව්‍යාපාර ආකෘතියක් තුළ මූල්‍ය වත්කම් දරා සිටින විට.
- ◆ මූල්‍ය වත්කම් විශේෂ කොට දක්වන ලද දිනයන්හිදී, හුදෙක් ප්‍රාග්ධනය වෙනුවෙන් සහ හිඟ ප්‍රාග්ධන මුදල මත පොලී ගෙවීම් හිඟයේජනය කරන ආකාරයේ, මුදල් ප්‍රවාහයන් පැන නැගීමට හේතු වන ගිවිසුම්ගත කොන්දේසි සහිත වන විට:

2018 ජනවාරි 1 දිනට පෙරද සමූහය මගින් වෙනත් ගනුදෙනුකරුවන්ට ණය සහ ලැබිය යුතු දෑ ක්‍රමයෙන් පිරිවැය අනුව මිනුම්කරණය කරන ලද අතර ඒ සම්බන්ධ විස්තරාත්මක ප්‍රමිතීන් මෙම මූල්‍ය ප්‍රකාශනයට අදාළ සටහන් අංක 5.6.3. හි දැක්වේ.

දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව		සමූහය	
		2018 රු. 000	2017 රු. 000	2018 රු. 000	2017 රු. 000
දළ ණය සහ ලැබිය යුතු දෑ	25.1	1,334,420,260	1,074,247,652	1,489,920,155	1,209,116,267
අදියර 1		1,161,047,596	-	1,263,103,798	-
අදියර 2		41,531,752	-	85,809,125	-
අදියර 3		131,840,912	-	141,007,232	-
අඩු කිරීම:					
ආපේක්ෂිත ණය අලාභ/හානිකරණ අලාභ සඳහා දීමනාව	25.3	(68,752,793)	-	(73,992,619)	-
කේවල හානිකරණය	25.4	(47,680,508)	(44,913,498)	(48,341,773)	(45,672,491)
සමූහ හානිකරණය	25.5	(21,072,285)	(16,691,440)	(25,650,846)	(19,677,002)
ශුද්ධ ණය සහ ලැබිය යුතු දෑ		1,265,667,467	1,012,642,714	1,415,927,536	1,143,766,774
25.1 විශ්ලේෂණය					
නිපැයුම් අනුව					
විනිමය බිල්පත්		2,579,297	1,674,810	2,579,297	1,674,810
අයිරා		129,201,088	117,634,482	125,695,631	116,161,035
වෙළඳ මූල්‍ය		280,775,319	141,032,176	280,775,319	141,032,176
ණය කාඩ්පත්		2,883,268	2,212,132	2,883,268	2,212,132
උකස් ගැනීම්		149,825,847	136,475,059	149,935,284	136,532,611
කාර්ය මණ්ඩල ණය	25.1.1	16,964,229	16,284,225	17,692,469	16,840,916
කෙටි කාලීන ණය		154,013,828	110,772,777	154,013,828	110,772,777
දිගු කාලීන ණය		597,838,146	546,746,227	654,198,261	588,771,843
යළි විකිණීමේ ගිවිසුම් යටතේ මිලදී ගත් සුරැකුම්		-	80,059	-	80,059
කල්බදු කුලී සිත්තක්කර ලැබිය යුතු දෑ		-	-	95,132,968	89,423,716
වෙනත්		339,238	1,335,705	7,013,830	5,614,191
දළ මුළු එකතුව		1,334,420,260	1,074,247,652	1,489,920,155	1,209,116,267

25.1.1 කාර්ය මණ්ඩල ණය

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු. 000	2017 රු. 000	2018 රු. 000	2017 රු. 000
කාර්ය මණ්ඩල ණය	26,570,230	25,872,113	27,298,470	26,428,804
අඩු කිරීම : සංක්‍රමණ වෙනස සඳහා දීමනාව	(9,606,001)	(9,587,888)	(9,606,001)	(9,587,888)
ශුද්ධ කාර්ය මණ්ඩල ණය	16,964,229	16,284,225	17,692,469	16,840,916
මුදල් වර්ගය අනුව				
ශ්‍රී ලංකා රුපියල්	1,035,990,955	911,926,634	1,191,490,850	1,046,795,249
විකේන්ද්‍රීය ජනපද ඩොලර්	292,607,715	157,625,273	292,607,715	157,625,273
මහා බ්‍රිතාන්‍ය පවුම්	27,114	-	27,114	-
වෙනත්	5,794,476	4,695,746	5,794,476	4,695,746
දළ මුළු එකතුව	1,334,420,260	1,074,247,652	1,489,920,155	1,209,116,267
කර්මාන්තය අනුව				
කෘෂිකර්මය සහ ධීවර කර්මය	116,305,697	119,026,169	139,051,089	124,684,524
හිමිපාදන	33,709,368	29,332,963	38,778,792	30,889,241
සංචාරක කර්මාන්තය	18,871,319	13,986,681	21,952,474	14,853,616
ප්‍රවාහන කර්මය	52,102,323	44,296,601	78,472,488	57,946,324
ඉදිකිරීම්	364,887,130	325,405,039	375,260,816	330,731,092
වෙළඳ	131,213,514	94,668,761	152,499,042	108,258,326
නව ආර්ථිකය	10,229,477	10,017,453	10,229,477	10,017,453
වෙනත්	607,101,432	437,513,985	673,675,977	531,735,691
දළ මුළු එකතුව	1,334,420,260	1,074,247,652	1,489,920,155	1,209,116,267

25.2 ණය සහ ලැබිය යුතු දෑ සඳහා මුළු හානිකරණ දීමනාවේ සංවලනය

	බැංකුව		සමූහය	
	2018 රු. 000	2017 රු. 000	2018 රු. 000	2017 රු. 000
ජනවාරි 1 වැනි දින ආරම්භක ශේෂය	61,604,938	60,295,848	65,349,493	62,526,860
2018 ජනවාරි 1 දිනට SLFRS 9 ප්‍රතිස්ථාපනය වීම මත බලපෑම	(1,716,522)	-	(1,134,140)	-
වසර සඳහා ශුද්ධ ගාස්තුව/ (ප්‍රතිවර්තනය)	8,461,053	1,348,460	9,373,940	2,862,003
වසර තුළ කපා හැරීම්	(160,306)	(104,512)	(160,306)	(104,512)
විදේශ මුදල් ප්‍රතිපාදන පිළිබඳ විනිමය අනුපාත වෙනස්වීම්	563,631	65,142	563,631	65,142
දෙසැම්බර් 31 වැනි දින අවසාන ශේෂය	68,752,793	61,604,938	73,992,619	65,349,493

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

25.3 ණය අවදානම කෙරෙහි නිරාවරනය මත පදනම්ව අපේක්ෂිත ණය අලාභය සඳහා මුළු හානිකරණ දීමනාවේ සංවලනය

බැංකුව	2018 රු. 000			
	අදියර 1	අදියර 2	අදියර 3	එකතුව
ජනවාරි 1 වැනි දිනට පැවති ආරම්භක ශේෂය	2,844,135	1,101,605	55,942,676	59,888,416
වසර සඳහා ශුද්ධ ගාස්තුව/(ප්‍රතිවර්තනය)	2,266,110	650,967	5,543,976	8,461,053
කපා හරින ලද මුදල් ප්‍රමාණ	-	-	(160,306)	(160,306)
විදේශ මුදල් ප්‍රතිපාදන පිළිබඳ විනිමය අනුපාත වෙනස්වීම	-	-	563,631	563,631
දෙසැම්බර් 31 වැනි දිනට පැවති අවසාන ශේෂය	5,110,245	1,752,572	61,889,977	68,752,793

සමූහය	2018 රු. 000			
	අදියර 1	අදියර 2	අදියර 3	එකතුව
ජනවාරි 1 වැනි දිනට පැවති ආරම්භක ශේෂය	3,525,728	1,743,846	58,945,780	64,215,354
වසර සඳහා ශුද්ධ ගාස්තුව/(ප්‍රතිවර්තනය)	2,123,605	742,346	6,507,989	9,373,940
කපා හරින ලද මුදල් ප්‍රමාණ	-	-	(160,306)	(160,306)
විදේශ මුදල් ප්‍රතිපාදන පිළිබඳ විනිමය අනුපාත වෙනස්වීම	-	-	563,631	563,631
දෙසැම්බර් 31 වැනි දිනට පැවති අවසාන ශේෂය	5,649,333	2,486,192	65,851,094	73,992,619

25.4 වර්ෂය තුළ කේවල හානිකරණයේ සංවලනය

	බැංකුව		සමූහය	
	2018 රු. 000	2017 රු. 000	2018 රු. 000	2017 රු. 000
ජනවාරි 1 වැනි දිනට පැවති ආරම්භක ශේෂය	44,913,498	43,589,172	45,672,491	44,124,522
වසර සඳහා ශුද්ධ ගාස්තුව/(ප්‍රතිවර්තනය)	2,767,010	1,324,326	2,669,282	1,547,969
දෙසැම්බර් 31 වැනි දිනට පැවති අවසාන ශේෂය	47,680,508	44,913,498	48,341,773	45,672,491

25.5 වර්ෂය තුළ සාමූහික හානිකරණයේ සංවලනය

	බැංකුව		සමූහය	
	2018 රු. 000	2017 රු. 000	2018 රු. 000	2017 රු. 000
ජනවාරි 1 වැනි දිනට පැවති ආරම්භක ශේෂය	16,691,440	16,706,676	19,677,002	18,402,338
2018 ජනවාරි 1 දිනට SLFRS 9 ප්‍රතිස්ථාපනය වීම මත බලපෑම	(1,716,522)	-	(1,134,140)	-
වසර සඳහා ශුද්ධ ගාස්තුව/(ප්‍රතිවර්තනය)	5,694,043	24,134	6,704,658	1,314,034
කපා හරින ලද මුදල් ප්‍රමාණ	(160,306)	(104,512)	(160,306)	(104,512)
විදේශ මුදල් ප්‍රතිපාදන පිළිබඳ විනිමය අනුපාත වෙනස්වීම	563,631	65,142	563,631	65,142
දෙසැම්බර් 31 වැනි දිනට පැවති අවසාන ශේෂය	21,072,285	16,691,440	25,650,846	19,677,002

26. ක්‍රමයේ පිරිවැය අනුව මිනුම්කරණය කරන ලද ණය උපකරණ

ගිණුම්කරණ ප්‍රතිපත්ති

පහත සඳහන් අවස්ථාවන්හිදී ණය උපකරණයන්හි ආයෝජනයන් ක්‍රමයේ පිරිවැය අනුව මිනුම්කරණය කෙරේ

- ◆ විශේෂ කොට දක්වන ලද දිනයන්හිදී, හුදෙක් ප්‍රාග්ධනය වෙනුවෙන් සහ හිඟ ප්‍රාග්ධන මුදල මත පොලී ගෙවීම් නියෝජනය කරන ආකාරයේ, මුදල් ප්‍රවාහයන් පැහැර හැරීමට හේතු වන ගිවිසුම්ගත කොන්දේසි සහිත වන විට;
- ◆ රඳවා ගැනීම මගින් ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ වක්රයේ කරගැනීමේ අරමුණ කර ගන්නා ව්‍යාපාර ආකෘතියක් තුළ දරා සිටින විට.

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු. 000	2017 රු. 000	2018 රු. 000	2017 රු. 000
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත් භාණ්ඩාගාර බිල්පත්	67,807,059	-	75,827,603	-
භාණ්ඩාගාර බැඳුම්කර	133,843,376	-	133,868,570	-
මුළු ගණන	201,650,435	-	209,696,173	-
අඩු කිරීම : අපේක්ෂිත ණය අලාභ සඳහා දීමනාව	-	-	-	-
	201,650,435	-	209,696,173	-

26.1 ණය අවදානම කෙරෙහි නිරාවරනය මත පදනම්ව ක්‍රමයේ පිරිවැය අනුව මිනුම්කරණය කරන ලද ණය උපකරණ පිළිබඳ සමාලෝචනය

බැංකුව

	2018 රු. 000			එකතුව
	අදියර 1	අදියර 2	අදියර 3	
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත් භාණ්ඩාගාර බිල්පත්	67,807,059	-	-	67,807,059
භාණ්ඩාගාර බැඳුම්කර	133,843,376	-	-	133,843,376
මුළු ගණන	201,650,435	-	-	201,650,435

සමූහය

	2018 රු. 000			එකතුව
	අදියර 1	අදියර 2	අදියර 3	
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත් භාණ්ඩාගාර බිල්පත්	75,827,603	-	-	75,827,603
භාණ්ඩාගාර බැඳුම්කර	133,868,570	-	-	133,868,570
මුළු ගණන	209,696,173	-	-	209,696,173

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

27. මූල්‍ය ආයෝජන - කල්පිරීම තෙක් රඳවාගත්

ගිණුම්කරණ ප්‍රතිපත්ති
 කල්පිරීම තෙක් රඳවාගත් මූල්‍ය ආයෝජන යනු කල්පිරීම තෙක් රඳවාගැනීමට බැංකුවට අභිප්‍රාය හා හැකියාව ඇති ස්ථාවර හෝ තීරණය කළ හැකි ගෙවීම් සහ ස්ථාවර කල්පිරීම් සහිත ව්‍යුත්පන්න නොවන මූල්‍ය වත්කම් වේ. විස්තරාත්මක ප්‍රමිතීන් සඳහා මෙම මූල්‍ය ප්‍රකාශණයට අදාළ සටහන් 5.6.4. බලන්න. (ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිය - LKAS 39 - "මූල්‍ය උපකරණ - හඳුනාගැනීම සහ මිනුම්කරණය")

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු. 000	2017 රු. 000	2018 රු. 000	2017 රු. 000
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත් භාණ්ඩාගාර බිල්පත්	-	-	-	4,762,027
භාණ්ඩාගාර බැඳුම්කර	-	112,351,039	-	112,375,787
මුළු කල්පිරීම තෙක් රඳවාගත් මූල්‍ය ආයෝජන	-	112,351,039	-	117,137,814

28. වෙනත් විස්තීර්ණ අදායම ඔස්සේ සාධාරණ අගය අනුව මිනුම්කරණය කරන ලද ස්කන්ධ උපකරණ

ගිණුම්කරණ ප්‍රතිපත්ති
 වෙළඳාම සඳහා දරා සිටීමක් හෝ සමූහය මගින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිය - SLFRS 3 - "ව්‍යාපාර සංයෝජන" අදාළ වන ව්‍යාපාර සංයෝජනයක අසම්භව්‍ය ප්‍රතිශ්ඨාවක් වශයෙන් හඳුනාගැනීමක් නොමැති ස්කන්ධ උපකරණ වල ආයෝජන වෙනත් විස්තීර්ණ අදායම ඔස්සේ සාධාරණ අගය අනුව මිනුම්කරණය කෙරේ. විස්තරාත්මක ප්‍රමිතීන් සඳහා මෙම මූල්‍ය ප්‍රකාශණයට අදාළ සඳහා සටහන් 5.5.2. බලන්න.

දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව		සමූහය	
		2018 රු. 000	2017 රු. 000	2018 රු. 000	2017 රු. 000
ස්කන්ධ සුරැකුම් - මිල සඳහන් නොකළ	28.1	671,881	-	671,915	-
ස්කන්ධ සුරැකුම් - මිල සඳහන් කළ	28.2	508,041	-	508,041	-
		1,179,922	-	1,179,956	-

28.1 ස්කන්ධ සුරැකුම් - මිල සඳහන් නොකළ

28.1.1 බැංකුව

නම	කොටස් සංඛ්‍යාව		31.12.2018 දිනට	
	31.12.2018	සාධාරණ අගය	සාධාරණ අගය	පිරිවැය
		රු. 000	රු. 000	රු. 000
ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය	47,400	8,018	50,715	
ලෝක අන්තර් බැංකු අරමුදල් හුවමාරු සංගමය	14	1,168	1,168	
ප්‍රාදේශීය සංවර්ධන බැංකුව	16,448,448	498,566	162,300	
ලංකා මූල්‍ය සේවා කාර්යාංශය	225,000	369	2,250	
ෆීච් රේටිං ලංකා සමාගම	62,500	625	625	
ලංකා ක්ලියර් (පුද්ගලික) සමාගම	2,100,000	21,000	21,000	
මැග්පෙක් සමාගම	125,000	-	-	
හැෂනල් ඉක්විට් ෆන්ඩ්	5,112,735	142,134	175,469	
		671,881	413,527	

28.1.2 සමුහය

නම	කොටස් සංඛ්‍යාව	31.12.2018 දිනට	31.12.2018 දිනට
	31.12.2018	සාධාරණ අගය රු. 000	පිරිවැය රු. 000
ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාලය	47,400	8,052	50,715
ලෝක අන්තර් බැංකු අරමුදල් හුවමාරු සංගමය	14	1,168	1,168
ප්‍රාදේශීය සංවර්ධන බැංකුව	16,448,448	498,566	162,300
ලංකා මුදල් සේවා කාර්යාලය	225,000	369	2,250
ජීවී ටේරිං ලංකා සමාගම	62,500	625	625
ලංකා ක්ලියර් (පුද්ගලික) සමාගම	2,100,000	21,000	21,000
මැග්පෙක් සමාගම	125,000	-	-
හැෂහල් ඉක්විට් ෆන්ඩ්	5,112,735	142,134	176,384
		671,915	414,442

28.2 ස්කන්ධ සුරැකුම් - මිල සඳහන් කළ

28.2.1 බැංකුව

නම	කොටස් සංඛ්‍යාව	31.12.2018 දිනට	31.12.2018 දිනට
	31.12.2018	සාධාරණ අගය රු. 000	පිරිවැය රු. 000
ඕවර්සීස් රියලිටි (සිලෝන්) පිවුල්සී	30,538,203	503,880	518,963
ද ෆිනෑන්ස් පිවුල්සී	2,080,400	4,161	83,400
		508,041	602,363

28.2.2 සමුහය

නම	කොටස් සංඛ්‍යාව	31.12.2018 දිනට	31.12.2018 දිනට
	31.12.2018	සාධාරණ අගය රු. 000	පිරිවැය රු. 000
ඕවර්සීස් රියලිටි (සිලෝන්) පිවුල්සී	30,538,203	503,880	518,963
ද ෆිනෑන්ස් පිවුල්සී	2,080,400	4,161	83,400
		508,041	602,363

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

29. වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව ණය උපකරණ

ගිණුම්කරණ ප්‍රතිපත්ති
පහත සඳහන් අවස්ථාවන්හිදී ණය උපකරණයන්හි ආයෝජනයන් සාධාරණ අගය අනුව මිනුම්කරණය කෙරේ.

- විශේෂ කොට දක්වන ලද දිනයන්හිදී, හුදෙක් ප්‍රාග්ධනය වෙනුවෙන් සහ හිඟ ප්‍රාග්ධන මුදල මත පොලී ගෙවීම් නියෝජනය කරන ආකාරයේ, මුදල් ප්‍රවාහයන් පැන නැගීමට හේතු වන ගිවිසුම්ගත කොන්දේසි සහිත වන විට; සහ
- රඳවා ගැනීම හෝ විකිණීම මගින් ගිවිසුම්ගත මුදල් ප්‍රවාහ වක්රයේ කරගැනීමේ අරමුණ කර ගන්නා ව්‍යාපාර ආකෘතියක් තුළ දරා සිටින විට. විස්තරාත්මක ප්‍රමිතීන් සඳහා මෙම මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන් 5.5.2. බලන්න.

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු. 000	2017 රු. 000	2018 රු. 000	2017 රු. 000
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්	1,680,310	-	1,705,347	-
ණය සුරැකුම්පත්	3,050,951	-	3,050,951	-
මුළු ගණන	4,731,261	-	4,756,298	-

29.1 ණය අවදානමට නිරාවරනය මත පදනම්ව වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව ණය උපකරණ පිළිබඳ සමාලෝචනය

දෙසැම්බර් 31 දිනට බැංකුව	2018 රු. 000			
	අදියර 1	අදියර 2	අදියර 3	එකතුව
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්	1,680,310	-	-	1,680,310
ණය සුරැකුම්පත්	2,784,879	266,072	-	3,050,951
මුළු ගණන	4,465,189	266,072	-	4,731,261

දෙසැම්බර් 31 දිනට සමූහය	2018 රු. 000			
	අදියර 1	අදියර 2	අදියර 3	එකතුව
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්	1,705,347	-	-	1,705,347
ණය සුරැකුම්පත්	2,784,879	266,072	-	3,050,951
මුළු ගණන	4,490,226	266,072	-	4,756,298

29.2 අපේක්ෂිත ණය අලාභය සඳහා දීමනාව - වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව ණය උපකරණ

බැංකුව	2018 රු. 000			
	අදියර 1	අදියර 2	අදියර 3	එකතුව
2018 ජනවාරි 01 දින අපේක්ෂිත බැරකම් අලාභ දීමනාව	1,893	-	-	1,893
වසර සඳහා දළ ගාස්තුව/(ප්‍රතිවර්තනය)	(1,097)	6,564	-	5,467
2018 දෙසැම්බර් 31 දින අපේක්ෂිත බැරකම් අලාභ දීමනාව	795	6,564	-	7,360

සමූහය	2018 රු. 000			එකතුව
	අදියර 1	අදියර 2	අදියර 3	
2018 ජනවාරි 01 දින අපේක්ෂිත ණය අලාභ දීමනාව	1,893	-	-	1,893
වසර සඳහා දළ ගාස්තුව/(ප්‍රතිවර්තනය)	(1,097)	6,564	-	5,467
2018 දෙසැම්බර් 31 දින අපේක්ෂිත ණය අලාභ දීමනාව	795	6,564	-	7,360

30. විධිමත් සඳහා පවතින මූල්‍ය ආයෝජන

ගිණුම්කරණ ප්‍රතිපත්ති

විධිමත් සඳහා පවතින මූල්‍ය ආයෝජන යනු විධිමත් සඳහා පවතින වශයෙන් හම් කරන ලද සහ වෙනත් කිසිදු කාණ්ඩයක් යටතේ වර්ගීකරණය නොකරන ලද මූල්‍ය ආයෝජන වේ. විස්තරාත්මක ප්‍රමිතීන් සඳහා මෙම මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන් 5.6.2. බලන්න. (ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිය - LKAS 39 - "මූල්‍ය උපකරණ - හඳුනාගැනීම සහ මිනුම්කරණය")

දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව		සමූහය	
		2018 රු. 000	2017 රු. 000	2018 රු. 000	2017 රු. 000
ස්කන්ධ සුරැකුම් - මිල සඳහන් හොකළ	30.1	-	614,071	-	614,104
ස්කන්ධ සුරැකුම් - මිල සඳහන් කළ	30.2	-	548,290	-	755,804
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්		-	318	-	861,332
ණය සුරැකුම්පත්		-	2,252,665	-	2,252,665
මුළු විධිමත් සඳහා පවතින මූල්‍ය ආයෝජන		-	3,415,344	-	4,483,905

30.1 ස්කන්ධ සුරැකුම් - මිල සඳහන් හොකළ

30.1.1 බැංකුව

නම	කොටස් සංඛ්‍යාව		31.12.2017 දිනට	
	31.12.2017	සාධාරණ අගය	31.12.2017 දිනට	පිරිවැය
		රු. 000	රු. 000	රු. 000
ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය		47,400	8,018	50,715
ලෝක අන්තර් බැංකු අරමුදල් හුවමාරු සංගමය		14	1,168	1,168
ප්‍රාදේශීය සංවර්ධන බැංකුව		16,448,448	403,005	162,300
ලංකා මුදල් සේවා කාර්යාංශය		225,000	2,178	2,250
ලිච් ටේට් ලංකා සමාගම		62,500	625	625
ලංකා ක්ලියර් (පුද්ගලික) සමාගම		2,100,000	21,000	21,000
මැර්ෂ්පේක් සමාගම		125,000	-	-
හැෂ්ටන් ඉක්විට් ෆන්ඩ්		5,112,735	178,077	177,156
			614,071	415,214

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

30.1.2 සමූහය

නම	කොටස් සංඛ්‍යාව	31.12.2017 දිනට	31.12.2017 දිනට
	31.12.2017	සාධාරණ අගය රු. 000	පිරිවැය රු. 000
ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය	47,500	8,051	50,748
ලෝක අන්තර් බැංකු අරමුදල් හුවමාරු සංගමය	14	1,168	1,168
ප්‍රාදේශීය සංවර්ධන බැංකුව	16,448,448	403,005	162,300
ලංකා මූල්‍ය සේවා කාර්යාංශය	225,000	2,178	2,250
ෆිච් රේටිං ලංකා සමාගම	62,500	625	625
ලංකා ක්ලයර් (පුද්ගලික) සමාගම	2,100,000	21,000	21,000
මැග්පෙක් සමාගම	125,000	-	-
තැනනල් ඉක්විට් ෆන්ඩ්	5,112,735	178,077	177,156
		614,104	415,247

30.2 ස්කන්ධ සුරැකුම් - මිල සඳහන් කළ

30.2.1 බැංකුව

නම	කොටස් සංඛ්‍යාව	31.12.2017 දිනට	31.12.2017 දිනට
	31.12.2017	සාධාරණ අගය රු. 000	පිරිවැය රු. 000
ඕවර්සීස් රියලිටි (සිලෝන්) පීච්ලිසි	30,538,203	537,472	518,963
ද ෆිනෂන්ස් පීච්ලිසි	2,080,400	10,818	83,400
		548,290	602,363

30.2.2 සමූහය

නම	කොටස් සංඛ්‍යාව	31.12.2017 දිනට	31.12.2017 දිනට
	31.12.2017	සාධාරණ අගය රු. 000	පිරිවැය රු. 000
ඕවර්සීස් රියලිටි (සිලෝන්) පීච්ලිසි	30,538,203	537,472	518,963
ද ෆිනෂන්ස් පීච්ලිසි	2,080,400	10,818	83,400
සභාස සංවර්ධන බැංකුව පීච්ලිසි	2,036,446	207,514	197,253
		755,804	799,616

31. පරිපාලනයන්හි ආයෝජන

ගිණුම්කරණ ප්‍රතිපත්ති

පරිපාලනයන් යනු සමූහය මගින් පාලනය කෙරෙන්නා වූ ආයතනයන් වේ. පාලනය අත්පත් කර ගනු ලබන්නේ, අයෝජිතයා සමග වන ස්වකීය මැදිහත්වීම මගින් විවලස ප්‍රතිලාභ කෙරෙහි සමූහය නිරාවරනය වූ විට, හෝ අයිතියක් පවතින විට සහ ආයෝජිතයා කෙරෙහි වන ස්වකීය බලතල ඔස්සේ අදාළ ආයෝජිතයන්ගේ ප්‍රතිලාභ කෙරෙහි බලපෑම් කිරීමට සමූහයට හැකියාව පවතින විටය. විශේෂිතව, සමූහය විසින් ආයෝජිතයකු පාලනය කරනු ලබන්නේ, පහත දැක්වෙන කරුණු සම්පූර්ණ වේ නම් පමණි :

- ◆ ආයෝජිතයා කෙරෙහි බලතල පැවතීම
- ◆ අයෝජිතයා සමග වන ස්වකීය මැදිහත්වීම මගින් විවලස ප්‍රතිලාභ කෙරෙහි නිරාවරනය හෝ අයිතිය
- ◆ බලතල ඔස්සේ අදාළ ආයෝජිතයාගේ ප්‍රතිලාභ කෙරෙහි බලපෑම් කිරීමට ඇති හැකියාව

පරිපාලනයන්ගේ මූල්‍ය ප්‍රකාශ පාලනය ඇරඹුනු දින සිට පාලනය අවසන් වූ දින දක්වා ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශයන්හි ඇතුළත් කොට ඇත. වසර තුළ පරිපාලනයන් විකණීම හෝ අත්පත් කරගැනීම සිදු වූ අවස්ථාවන්හිදී, අදාළ පරිපාලන ආශ්‍රිත වත්කම්, බැරකම්, ආදායම් සහ වියදම් සමූහය මගින් අදාළ පරිපාලනයෙහි පාලනය ඇරඹුනු දින සිට පාලනය අවසන් වූ දින දක්වා ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශයන්හි ඇතුළත් කොට ඇත.

අවශ්‍ය අවස්ථාවන්හිදී, ඒවායේ මූල්‍ය ප්‍රමිතීන් සමූහයේ මූල්‍ය ප්‍රමිතීන් සමග ඒකමිතික බවට පත් කිරීම සඳහා පරිපාලනයන්හි මූල්‍ය ප්‍රකාශයන් වෙත ගැළපීම් සිදු කොට ඇත. පාලනයට යටත් නොවන හිමිකම්, බැංකුවේ කොටස් හිමිකරුවන්ට ආරෝපනය කළ යුතු කොටස් වලින් වෙන්ව, ඒකාබද්ධ මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි හිමිකම් යටතේ දක්වා ඇත. සමූහයේ ලාභ හෝ අලාභ සම්බන්ධ පාලනයට යටත් නොවන හිමිකම්, ඒකාබද්ධ ආදායම් ප්‍රකාශයෙහි දක්වා ඇත.

පරිපාලන සමාගම්හි පාලනයට යටත් නොවන හිමිකම් සඳහා වන ලාභය හා ශුද්ධ වත්කම් අයිතිකරුවන්ගේ වෙන් කොට, පාලනයට යටත් නොවන හිමිකම් යටතේ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශයන්හි ස්කන්ධ වෙනස්වීමේ ප්‍රකාශය තුළ හා ආදායම් ප්‍රකාශය තුළ වෙනම දක්වා ඇත.

පාලනය අහිමිවීමකින් තොරව පරිපාලනයක සමූහය සතු හිමිකම් වෙනස්වීම්, ස්කන්ධ ගනුදෙනු වශයෙන් ගණන් දෙනු ලැබේ. සමූහයට පරිපාලන සමාගමක පාලනය අහිමි වූ විට, එමගින් පරිපාලන සමාගමෙහි වත්කම් (කීර්තිනාමය ඇතුළුව), බැරකම් හා ස්කන්ධ සම්බන්ධ කවර හෝ පාලනයට යටත් නොවන හිමිකම් සහ වෙනත් සංරචකයන් හඳුනාගැනීමෙන් ඉවත් කරනු ලබයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් අත්වන කවර හෝ අතිරික්තය හෝ උභයතාවය, ස්කන්ධ වෙනස්වීමේ ප්‍රකාශයෙහි හඳුනාගැනේ. සමූහය මගින් පෙර පැවති පරිපාලනයෙහි කවර හෝ හිමිකමක් රඳවාගනු ලබන්නේ නම්, එබඳු හිමිකමක් පාලනය අහිමි වූ දිනයේදී සාධාරණ අගය අනුව මිනුම්කරණය කෙරේ. පසුව, ඒ සඳහා හිමිකම් ගිණුම්ගත පරිපාලනයන් වශයෙන් හෝ රඳවාගත් බලපෑම් මට්ටම අනුව සමූහයේ මූල්‍ය උපකරණ සඳහා ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව ගණන් දෙනු ලැබේ.

බැංකුවේ, පරිපාලනයන්හි ආයෝජන වෙනම මූල්‍ය ප්‍රකාශයන් තුළ පිරිවැය අනුව දරනු ලැබේ.

දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව		සමූහය	
		2018 රු. 000	2017 රු. 000	2018 රු. 000	2017 රු. 000
මිල සඳහන් කළ හිමිකම් කොටස	31.1	1,320,816	1,320,816	-	-
මිල සඳහන් නොකළ හිමිකම් කොටස	31.2	4,950	4,950	-	-
(අඩු කිරීම) : භාහිකරණය	31.3	(298,224)	-	-	-
ශුද්ධ මුළු ගණන		1,027,542	1,325,766	-	-

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

	2018.12.31. දිනට		2018		2017.12.31. දිනට		2017	
	කොටස්	හිමිකාරිත්ව	පිරිවැය	කොටස්	හිමිකාරිත්ව	පිරිවැය	කොටස්	හිමිකාරිත්ව
	සංඛ්‍යාව	%	රු. 000	සංඛ්‍යාව	%	රු. 000	සංඛ්‍යාව	%
31.1 මිල සඳහන් කළ - හිමිකම් කොටස්								
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීච්ල්සී								
- සාමාන්‍ය කොටස්	1,184,896,862	75	690,958	1,184,896,862	75	690,958		
- වරණීය කොටස්	-	-	-	-	-	-		
පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීච්ල්සී								
- සාමාන්‍ය කොටස්	33,856,246	50.16	619,858	33,856,246	50.16	619,858		
- වරණීය කොටස්	1,000,000		10,000	1,000,000		10,000		
			1,320,816			1,320,816		
31.2 මිල සඳහන් නොකළ - හිමිකම් කොටස්								
පීපල්ස් ට්‍රැඩින්ග් (පුද්) සමාගම	495,000	99	4,950	495,000	99	4,950		
මුළු ගණන			4,950			4,950		

31.3 පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීච්ල්සී හි භාහිරකරණ අලාභය

2018 දී, බැංකුව මගින් එහි ධාරණ අගය ඇස්තමේන්තු ගත අයකර ගත හැකි අගය ඉක්මවා යාමේ පදනම මත, පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීච්ල්සී හි ස්වකීය ආයෝජනයට අදාළව රු. 298,223,227 ක භාහිරකරණ අලාභයක් හඳුනාගැනුණි. අයකර ගත හැකි මුදල් ප්‍රමාණය, එහි සාධාරණ අගය අඩු කිරීම බැහැර කිරීමේ පිරිවැය සහ භාවිත වටිනාකම් අතරින් ඉහළ අගය වේ. මෙම සන්දර්භය තුළ, ඉහත සඳහන් කරන ආයෝජනයෙහි සාධාරණ අගය ව්‍යුත්පන්න කර ගනු ලැබුවේ, අනාගත ආයෝජකයා සමඟ එකඟතාවයට පැමිණි ආකාරයට කොටසකට මිලදී ගැනීමේ ප්‍රතිශ්ඨාව පදනම් කර ගනිමිනි.

ස්වකීය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ වැදගත් කොටසක් නිර්මාණය කරමින්, පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීච්ල්සී ප්‍රතිප්‍රාග්ධනීකරණ කටයුතු සඳහා සාර්ථකව හව ආයෝජකයකු හිමි කොට ගෙන ඇත. නව ප්‍රාග්ධන අන්තර්ග්‍රහණය හුදුරු කාලසීමාව තුළ සිදුවීමට නියමිත අතර, එමගින් අනිවාර්යයෙන්ම 50.16% වශයෙන් පවතින බැංකුවේ පාලනීය කොටස අවසානයේදී 20% කට අඩු ප්‍රතිශතයක් දක්වා පහළ යනු ඇත. ඉහත සඳහන් ගනුදෙනුව මේ වන විට වෙනත් නිල කාර්යයන් සම්බන්ධව පත් කර ගැනීමේ තත්ත්වයේ පවතී.

31.4 පරිපාලනයන්හි ආයෝජන (අඛණ්ඩව)

පාලනයට යටත් නොවන හිමිකම්

පහත දැක්වෙන පරිපාලිත සමාගම් වල පාලනය නොකෙරෙන සබඳතා පවතී

නම	ප්‍රධාන ව්‍යාපාර ස්ථානය/සංස්ථාපනය කළ රට	ක්‍රියාත්මක වන අංශය	පාලනය නොකෙරෙන සබඳතා වෙත හිමිකම් සබඳතා	
			2018	2017
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීච්ල්සී	අංක 1161, මරදාන පාර, කොළඹ 8, ශ්‍රී ලංකාව	ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස්	25.0%	25.0%
පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීච්ල්සී	අංක 21, නවමි මාවත, කොළඹ 2, ශ්‍රී ලංකාව	ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස්	22.1%	22.1%

පහත සඳහන් වනුයේ SLFRS/LKAS ප්‍රමිති වලට අනුකූලව සකස් කරන ලද අත්පත් කරගැනීමේදී සාධාරණ අගය සඳහා සහ සමූහයේ ප්‍රතිපත්ති වශයෙන් වනුයේද වෙන් කරන ලද පීපල්ස් ලීසිං පීච්ල්සී සඳහා වූ සංකීර්ණ මූල්‍ය තොරතුරු සමූහයේ සෛද්‍ය සමාගම් අන්තර් සමාගම් බැහැර කිරීමේ මණ්ඩලය හමුවට ඉදිරිපත් කොට ඇත.

පිපල්ස් ලිසිං ඇන්ඩ් ෆිනෑන්ස් පිපල්ස්
2018 2017

ආදායම	36,937,773	32,238,929
ලාභය	5,427,812	4,367,959
පාලනයට යටත් නොවන හිමිකම්පි අදාළ ලාභය	1,356,953	1,091,990
වෙනත් විස්තීර්ණ ආදායම	308,393	268,709
මුළු විස්තීර්ණ ආදායම	5,736,205	4,636,668
පාලනයට යටත් නොවන හිමිකම්පි අදාළ මුළු විස්තීර්ණ ආදායම	1,434,051	1,159,167
මුළු වත්කම්	187,927,096	167,467,152
මුළු බැරකම්	(154,651,677)	(137,057,769)
ශුද්ධ වත්කම්	33,275,419	30,409,383
පාලනයට යටත් නොවන හිමිකම්පි අදාළ ශුද්ධ වත්කම්	8,318,855	7,602,346
මෙහෙයුම් කටයුතු වලින් මුදල් ප්‍රවාහ	(3,101,208)	16,489,767
ආයෝජන කටයුතු වලින් මුදල් ප්‍රවාහ	(127,720)	(1,479,604)
මූල්‍යකරණ කටයුතු වලින් මුදල් ප්‍රවාහ	1,730,872	(18,972,497)
මුදල් සහ මුදල් සමාන දෑ වල වැඩිවීම	(1,498,056)	(3,962,334)
වර්ෂය තුළ පාලනයට යටත් නොවන හිමිකම් වෙනුවෙන් ගෙවන ලද ලාභාංශ	593,707	581,207

32. කීර්තිනාමය සහ අස්පාශය වත්කම්

ගිණුම්කරණ ප්‍රතිපත්ති

අස්පාශය වත්කම් සමූහය විසින් භාවිත කිරීම සඳහා දරන ලද සියළුම පරිගනක මෘදුකාංග සහ බලපත්‍රකරණ පිරිවැය වලින් සමන්විත වේ. සමූහය විසින් අත්පත් කරගන්නා ලද මෘදුකාංග, සම්පූර්ණ ක්‍රමක්ෂය සහ කවර හෝ සම්පූර්ණ භාහිරකරණ අලාභයන් අඩුකර පිරිවැයට ආකාරයට මිනුම්කරණය කෙරේ මෘදුකාංග ඒවා භාවිතය සඳහා පවතින දිනයේ සිට, ඒවායේ ප්‍රයෝජනවත් ආයු කාලය මුළුල්ලේ, ආදායම් ප්‍රකාශයෙහි සරල රේඛීය පදනමක් මත ක්‍රමක්ෂය කෙරේ.

අත්පත් කරගැනීමේ දිනට අත්පත් කරගත් පරිපාලිත සමාගමේ ශුද්ධ හඳුනාගත හැකි වත්කම් වල සමූහයේ පංඟුව සතු සාධාරණ අගය ඉක්මවන අත්පත් කරගැනීමේ පිරිවැයෙහි අතිරික්තය කීර්තිනාමය හියෝජනය කරයි.

කීර්තිනාමය සහ අස්පාශය වත්කම් සම්බන්ධ විස්තරාත්මක ප්‍රමිතීන් මෙම මූල්‍ය ප්‍රකාශණයට අදාළ සඳහා සටහන් 5.14 හි දක්වා ඇත.

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

32.1 අස්පාශ්‍ය වත්කම්

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු. 000	2017 රු. 000	2018 රු. 000	2017 රු. 000
පිරවැය				
වර්ෂය ආරම්භයේදී ශේෂය	1,230,504	1,072,424	1,443,928	1,252,205
වර්ෂය තුළ අත්පත් කරගත් පරිපාලිත සමාගම්	-	-	-	-
වර්ෂය තුළ විකතු කිරීම්	321,788	158,080	344,424	191,723
වර්ෂය අවසානයේදී ශේෂය	1,552,292	1,230,504	1,788,352	1,443,928
සමුච්චිත ක්‍රමක්ෂය				
වර්ෂය ආරම්භයේදී ශේෂය	1,005,446	961,910	1,181,364	1,122,427
වර්ෂය තුළ අත්පත් කරගත් පරිපාලිත සමාගම්	-	-	-	-
වර්ෂය තුළ විකතු කිරීම්	107,329	43,536	124,614	58,937
වර්ෂය අවසානයේදී ශේෂය	1,112,775	1,005,446	1,305,978	1,181,364
ශුද්ධ පොත් වටිනාකම	439,517	225,058	482,374	262,564
32.2 කීර්තිනාමය				
පිරවැය				
වර්ෂය ආරම්භයේදී ශේෂය			417,099	308,545
අත්පත් කරගැනීමේදී කීර්තිනාමය			-	108,554
වර්ෂය අවසානයේදී ශේෂය			417,099	417,099
සමුච්චිත හානිකරණය				
වර්ෂය ආරම්භයේදී ශේෂය				
වර්ෂය තුළ හානිකරණය			(30,000)	-
වර්ෂය අවසානයේදී ශේෂය			(30,000)	-
ශුද්ධ පොත් වටිනාකම			387,099	417,099
මුළු ශුද්ධ පොත් වටිනාකම			869,473	679,663

33 දේපළ, පිරිසහ සහ උපකරණ

ගිණුම්කරණ ප්‍රතිපත්ති

දේපළ, පිරිසහ සහ උපකරණ, සමුච්චිත ක්ෂයවීම් සහ සමුච්චිත හානිකරණයන් අඩු කොට දෛනික සේවා පිරිවැය බැහැර කරමින් ඒවායේ පිරිවැය හෝ ප්‍රත්‍යාගණන අගයට වර්ගීකරණය කරනු ලැබේ. අපේක්ෂිත ප්‍රයෝජනවත් ආයු කාලයෙහි වෙනස්වීම් යෝග්‍ය පරිදි ක්ෂයවීමේ කාලපරිච්ඡේදය හෝ ක්‍රමය වෙනස් කිරීමෙන් ගණන් ගිණුම්ගත කරනු ලබන අතර, ගිණුම්කරණ ඇස්තමේන්තු වලදී "වෙනස්වීම්" වශයෙන් සලකනු ලැබේ.

පිරිවැය ආකෘතිය

දේපළ, පිරිසහ සහ උපකරණ, සමුච්චිත ක්ෂයවීම් සහ සමුච්චිත හානිකරණයන් අඩු කොට දෛනික සේවා පිරිවැය බැහැර කරමින් ඒවායේ පිරිවැයට වර්ගීකරණය කරනු ලැබේ. විබද පිරිවැය, හඳුනාගැනීමේ නිර්ණායක සපුරාලනු ලබයි නම්, පිරිසහ සහ උපකරණ වල කොටසක් ප්‍රතිස්ථාපන පිරිවැය ඒවා දරනු ලැබූ විට අන්තර්ගත වේ.

ප්‍රත්‍යාගණන ආකෘතිය

බැංකුව සිත්තක්කර ඉඩම් හා ගොඩනැගිලි සහ කල්බදු ගොඩනැගිලි වල සමස්ත වර්ගයක් සඳහාම ප්‍රත්‍යාගණන ආකෘතිය භාවිත කරයි. ප්‍රත්‍යාගණනය කළ දිනට ඒවායේ සාධාරණ අගය නිරූපනය කරන ප්‍රත්‍යාගණන අගයෙන් පසුකාලීන සමුච්චිත ක්ෂය හා හානිකරණ අලාභයක් වේ නම් සමුච්චිත හානිකරණ අලාභය අඩු කළ පසු අගයට නිරූපනය කෙරේ.

වත්කම් වල ධාරණ අගය ඒවායේ සාධාරණ අගයෙන් ප්‍රමාණාත්මක ලෙස වෙනස්වීම වැළැක්වීම සඳහා සෑම වසර 3 කටම වරක් ප්‍රත්‍යාගණන ක්‍රියාදාමය ක්‍රියාත්මක කරනු ලැබේ. ප්‍රත්‍යාගණන අතිරික්තයකින් මීට පෙර වත්කම් ප්‍රත්‍යාගණනයකින් ලද ලාභ හෝ අලාභ ගිණුමෙහි අලාභයක් සේ හඳුනාගන්නා ලද සංඛ්‍යාවක් ප්‍රතිවර්තය කරන්නේ නම්, එම ප්‍රමාණය හැර ඉතිරි ප්‍රත්‍යාගණන අතිරික්තය මූල්‍ය තත්ත්ව ප්‍රකාශයෙහි ස්කන්ධ කොටසෙහි ඇතුළත් ප්‍රත්‍යාගණන සංචිතයට බැර කෙරෙන අතර වැඩිවීම ආදායම් ප්‍රකාශයෙහි හඳුනාගනු ලැබේ. පෙර වර්ෂයක නිශ්චිත එම වත්කමම වත්කම් ප්‍රත්‍යාගණන අතිරික්තයට සෘජුවම හිලවී කිරීමක් නොවන්නේ නම්, ප්‍රත්‍යාගණනයෙන් ලද උපතොටය අදායම් ප්‍රකාශයෙහි හඳුනාගැනේ.

පසුකාලීන පිරිවැය

දේපළ, පිරිසහ සහ උපකරණ අයිතමයක කොටසක් තුළ හැඩව ඇති අනාගත ආර්ථික ප්‍රතිලාභ සමූහය තුළට ගලා ඒමේ හැකියාවක් පවතී නම් හා එහි පිරිවැය විශ්වසනීය ලෙස මැනිය හැකි නම්, විබද කොටසක ප්‍රතිස්ථාපන පිරිවැය එම අයිතමයෙහි ධාරණ අගයට හඳුනාගැනේ.

ප්‍රතිසංස්කරණ පිරිවැය

අනාගත ආර්ථික ප්‍රතිලාභ ප්‍රතිස්ථාපනය හෝ හඬන්කු කිරීම පිණිස දේපළ, පිරිසහ සහ උපකරණ අළුත්වැඩියා හෝ හඬන්කු වෙනුවෙන් දරන ලද වියදම් ලෙස වෙනත් විස්තරණ ආදායම් වල ඉදිරිපත් කරනු ලැබේ.

ප්‍රාග්ධන නොතිම් වැඩ

මේවා ප්‍රාග්ධනීකරණය අපේක්ෂිත, ගොඩනැගිලි ඉදිකිරීම, ප්‍රධාන පිරිසහ හා යන්ත්‍ර සූත්‍ර සහ පද්ධති සංවර්ධනය සඳහා සෘජුවම දරන ලද වියදම් වේ මේවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයෙහි පිරිවැයට දක්වා ඇත.

කල්බදු වත්කම්

සමූහය හිමිකාරත්වය හා සබැඳි සියළු අවදානම් හා ප්‍රතිලාභ හාර ගන්නා කල්බදු මූල්‍ය කල්බදු ලෙස වර්ගීකරණය කෙරේ. මූලික හඳුනාගැනීම මත එහි සාධාරණ අගය සහ මූලික හඳුනාගැනීමෙන් පසුකාලීනව අවම කල්බදු ගෙවීම් වල වර්තමාන අගය යන දෙකෙන් වඩාත් අඩු අගය හා සමාන අගයකට කල්බදු වත්කම මිනුම්කරණය කරනු ලැබේ. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති - LKAS 39 "කල්බදු" වලට අනුකූලව වත්කම් ගිණුම්ගත කෙරේ.

ක්ෂයවීම්

දේපළ සහ උපකරණ වල පිරිවැය, ඇස්තමේන්තුගත ප්‍රයෝජනවත් ආයු කාලය පුරා ඒවායේ ශේෂ අගයන්ට ලිවීම පිණිස සරල රේඛීය ක්‍රමයක් භාවිත කරමින් ක්ෂය ගණනය කෙරේ. මූල්‍ය කල්බදු යටතේ කල්බදු වත්කම්, කල්බදු කාලසීමාව සහ උපරිම වසර 50 ක කාලයක් වන එහි ප්‍රයෝජනවත් ආයු කාලය යන දෙකෙන් වඩාත් කෙටි කාලපරිච්ඡේදය පුරා ක්ෂය කෙරේ. සිත්තක්කර ඉඩම් ක්ෂය නොකෙරේ ඇස්තමේන්තුගත ප්‍රයෝජනවත් ආයු කාලයන් පහත දැක්වෙන පරිදි වේ.

වත්කම් කාණ්ඩය	ක්ෂය කාලපරිච්ඡේදය
සිත්තක්කර ගොඩනැගිලි	ඇස්තමේන්තුගත ප්‍රයෝජනවත් ආයුකාලය
කල්බදු ගොඩනැගිලි	කල්බදු කාලසීමාව හෝ උපරිම වසර 0 සීමාවන එහි ප්‍රයෝජනවත් ආයු කාලය යන දෙකෙන් වඩාත් කෙටි කාලපරිච්ඡේදය
ලී බඩු, උපකරණ සහ යන්ත්‍ර සූත්‍ර	වසරකට 20%
සිත්තක්කර හා කල්බදු මෝටර් වාහන	වසරකට 25%
පෙර ගෙවුම් කල්බදු	කල්බදු කාලසීමාව මුළුල්ලේ
ස්වයං බැංකු ඒකක	වසර 3 කාලසීමාව තුළදී

* මෙම ක්ෂය අනුපාතයන් කාලච්ඡේදය පුරා අඛණ්ඩව පවත්වාගෙන යනු ලබයි.

ඉවත්කිරීම

යම් දේපළ, පිරිසහ හා උපකරණයක අනාගත ප්‍රයෝජනයක් හදුනා ගත නොහි වූ කල, එම වත්කම් ඉවත් කිරීම සිදුකරනු ලබයි. එම වත්කම් විකිණීමෙන් ලද ලාභය හෝ අලාභය (පොත්පත්වල සඳහන් අගය හා ඉවත්කිරීමෙන් ලද මුදල අතර වෙනස) වෙනත් මෙහෙයුම් ආදායම් යටතේ ආදායම් ප්‍රකාශය තුළ සටහන් කරනු ලැබේ.

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

33.1 දේපළ, පිරිසහ සහ උපකරණ - බැංකුව

	සිත්තකර ඉඩම් රු. 000	සිත්තකර ගොඩනැගිල්ල රු. 000	බදු ගොඩනැගිල්ල රු. 000	මෝටර් වාහන රු. 000	ගෘහ භාණ්ඩ රු. 000	යන්ත්‍ර, උපකරණ සහ ස්වයං බැංකුකරණ ඒකක රු. 000	පරිගනක රු. 000	එකතුව 31.12.2018 රු. 000	එකතුව 31.12.2017 රු. 000
පිරිවැය/සාධාරණ අගයන්									
2018 ජනවාරි 1 දිනට ආරම්භක ශේෂය	13,107,259	5,222,488	2,284,720	1,520,926	296,675	2,602,587	3,670,088	28,704,742	20,699,604
එකතු කිරීම්	-	440,316	288,702	84,410	54,033	630,997	1,347,067	2,845,526	2,532,618
ඉවත් කිරීම්	(281)	-	-	(41,690)	-	-	-	(41,971)	-
මාරුකිරීම්/ගැලපීම්	-	-	-	-	-	-	-	-	(1,555)
සමුච්චිත ක්ෂයවීම් මත ප්‍රතසාගණනය ගැලපීම	-	-	-	-	-	-	-	-	(720,756)
ප්‍රතසාගණනය අතිරික්ත	-	-	-	-	-	-	-	-	6,194,832
2018 දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය	13,106,978	5,662,804	2,573,422	1,563,646	350,708	3,233,584	5,017,155	31,508,297	28,704,742
සමුච්චිත ක්ෂය									
2018 ජනවාරි 1 දිනට ආරම්භක ශේෂය	-	139,137	60,485	1,155,172	185,364	1,619,475	2,113,420	5,273,057	4,817,384
වර්ෂය සඳහා අය කිරීම්	-	272,938	128,629	175,755	40,076	377,079	639,402	1,633,879	1,176,429
ඉවත් කිරීම්	-	-	-	(24,333)	-	-	-	(24,333)	-
මාරුකිරීම්/ගැලපීම්	-	-	-	-	-	-	-	-	-
සමුච්චිත ක්ෂයවීම් මත ප්‍රතසාගණනය ගැලපීම	-	-	-	-	-	-	-	-	(720,756)
2018 දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය	-	412,075	189,114	1,306,593	225,440	1,996,554	2,752,821	6,882,602	5,273,057
(අඩු කිරීම) : නාභිකරණය සඳහා අය කිරීම									
2018 දෙසැම්බර් 31 දිනට ශුද්ධ පොත් වටිනාකම	13,106,978	5,250,729	2,384,308	257,054	125,268	1,237,031	2,264,335	24,625,695	23,431,685
ප්‍රාග්ධන නොමිලි වැඩ පිරිවැයට අනුව								1,422,217	1,333,657
ගබඩාවේ පැවති ගෘහභාණ්ඩ උපකරණ හා යන්ත්‍ර සූත්‍ර					2,960	4,504	204,369	211,833	282,159
								26,259,745	25,047,501

33.1.1

2017 ජූලි මස 1 වැනි දින බැංකුව විසින් ස්වකීය ඉඩම් වල සහ ගොඩනැගිලි වල ස්වාධීන තක්සේරුකරණයක් සිදු කරන ලදී. මෙම තක්සේරුව සිදු කරන ලද්දේ වෙළඳපොල වටිනාකම පදනම මත කේපීවීම්පී සමාගම සහ ස්වාධීන තක්සේරුකරුවකු වන සුනිල් වික්‍රමාරච්චි (MRICS, AIV, BSc (Estate Management Valuation)) විසිනි. මෙම දේපළ වල පොත් වටිනාකම, ප්‍රතසාගණන වටිනාකම් සමග ගළපන ලද අතර, ඒ අනුව ප්‍රතසාගණන අතිරික්තය ප්‍රතසාගණන සංචිතයට බැර කරන ලදී.

වෙනත් විස්තීර්ණ ආදායම තුළ හඳුනාගත් ප්‍රමාණය	6,568,522
ආදායම් ප්‍රකාශය තුළ හඳුනාගත් ප්‍රමාණය	(373,691)
	6,194,831

33.1.2

මූල්‍ය ප්‍රකාශවල සඳහන් වන ප්‍රතසාගණනය කරන ලදවත්කම් නව පොත් අගය අනුව ඉදිරියට ගෙන යනු ලැබේ නම්, එය පහත දැක්වෙන පරිදි වේ.

වත්කම් කාණ්ඩය	පිරිවැය	සමුච්චිත ක්ෂය	2018.12.31. දිනට ශුද්ධ පොත් අගය
සිත්තකර ඉඩම් සහ ගොඩනැගිලි	9,024,309	1,707,889	7,316,420
බදු ඉඩම් සහ ගොඩනැගිලි	2,516,070	1,078,372	1,437,698
	11,540,379	2,786,262	8,754,118

33.1.3 බැරකම් වල සුරැකුම් වශයෙන් ඔඩිපනය කරනු ලබන දේපළ පිරිසහ සහ උපකරණ

වාර්තා කරන දිනට බැරකම් වල සුරැකුම් වශයෙන් ඔඩිපනය කරනු ලබන දේපළ පිරිසහ සහ උපකරණ කිසිවක් නොවීය.

33.1.4 සාධාරණ අගය මැනීමේදී සැලකිල්ලට ගන්නා ලද නිරීක්ෂණය කළ නොහැකි යෙදවුම්

බැංකුව විසින් ස්වකීය සියළුම ඉඩම් වල සහ ගොඩනැගිලි වල ස්වාධීන තක්සේරුකරණයක් සිදු කරන ලදී. සාධාරණ අගයන් පිළිබඳ දූරාවලියේ 3වන මට්ටම යටතේ වර්ගීකරණය කරන ලද සාධාරණ අගය තක්සේරු කිරීමේදී භාවිත කරනු ලබන නිරීක්ෂණය කළ නොහැකි සැලකිය යුතු තරම් වූ යෙදවුම් පහත වගුවේ දැක්වේ.

33.1.4.1 බැංකුව

වත්කම් කාණ්ඩය	2017.12.31 දිනට සාධාරණ අගය රු.'000	ඇගයීමේ ශිල්ප ක්‍රමය	2017		
			නිරීක්ෂණය කළ නොහැකි සැලකිය යුතු යෙදවුම්	නිරීක්ෂණය කළ නොහැකි යෙදවුම් සඳහා ඇස්තමේන්තු පරාසය	නිරීක්ෂණය කළ නොහැකි යෙදවුම් සඳහා සාධාරණ අගයන්හි සංවේදීතාවය
සිත්තක්කර ඉඩම්	13,107,259	ඉඩම් සන්සන්දනය	පර්ච් එකක් සඳහා ඇස්තමේන්තු කළ පිරිවැය	රු. 50,000- රු.18,000,000	ධනාත්මකව සහ සම්බන්ධ කළ හැකි සංවේදීතාව
සිත්තක්කර ගොඩනැගිලි	5,083,350	1 ගොඩනැගිලි ක්ෂයවීම ප්‍රතිසම්පාදනය කිරීමේ පිරිවැය හෝ අවශේෂ වටිනාකම 2 සහාධිපතය දේපළ ආදායම/කුලී ප්‍රවේශය	වර්ග අඩියක් සඳහා ඇස්තමේන්තු කළ මුදල	රු.100- රු. 34,900	ධනාත්මකව සහ සම්බන්ධ කළ හැකි සංවේදීතාව
බදු ඉඩම් මත ගොඩනැගිලි	2,224,236	ගොඩනැගිලි ක්ෂයවීම ප්‍රතිසම්පාදනය කිරීමේ පිරිවැය හෝ අවශේෂ වටිනාකම	වර්ග අඩියක් සඳහා ඇස්තමේන්තු පිරිවැය	රු. 100- රු. 9,000	ධනාත්මකව සහ සම්බන්ධ කළ හැකි සංවේදීතාව

33.1.4.2 සමූහය

වත්කම් කාණ්ඩය	2017.12.31 දිනට සාධාරණ අගය රු.'000	ඇගයීමේ ශිල්ප ක්‍රමය	2017		
			නිරීක්ෂණය කළ නොහැකි සැලකිය යුතු යෙදවුම්	නිරීක්ෂණය කළ නොහැකි යෙදවුම් සඳහා ඇස්තමේන්තු පරාසය	නිරීක්ෂණය කළ නොහැකි යෙදවුම් සඳහා සාධාරණ අගයන්හි සංවේදීතාවය
සිත්තක්කර ඉඩම්	16,963,272	ඉඩම් සන්සන්දනය	පර්ච් එකක් සඳහා ඇස්තමේන්තු කළ පිරිවැය	රු. 50,000- රු.18,000,000	ධනාත්මකව සහ සම්බන්ධ කළ හැකි සංවේදීතාව
සිත්තක්කර ගොඩනැගිලි	8,919,672	1 ගොඩනැගිලි ක්ෂයවීම ප්‍රතිසම්පාදනය කිරීමේ පිරිවැය හෝ අවශේෂ වටිනාකම 2 සහාධිපතය දේපළ ආදායම/කුලී ප්‍රවේශය	වර්ග අඩියක් සඳහා ඇස්තමේන්තු කළ මුදල	රු. 100- රු. 34,900	ධනාත්මකව සහ සම්බන්ධ කළ හැකි සංවේදීතාව
බදු ඉඩම් මත ගොඩනැගිලි	2,241,607	ගොඩනැගිලි ක්ෂයවීම ප්‍රතිසම්පාදනය කිරීමේ පිරිවැය හෝ අවශේෂ වටිනාකම	වර්ග අඩියක් සඳහා ඇස්තමේන්තු පිරිවැය	රු.100- රු. 9,000	ධනාත්මකව සහ සම්බන්ධ කළ හැකි සංවේදීතාව

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

33 දේපළ, පිරිසක සහ උපකරණ

33.2 දේපළ, පිරිසක සහ උපකරණ - සමූහය

	සිත්තකිකර ඉඩම් රු. 000	සිත්තකිකර ගොඩනැගිල්ල රු. 000	බදු ගොඩනැගිල්ල රු. 000	මෝටර් වාහන රු. 000	ගෘහ භාණ්ඩ රු. 000	යන්ත්‍ර, උපකරණ රු. 000	පරිගනක රු. 000	එකතුව 31.12.2018 රු. 000	එකතුව 31.12.2017 රු. 000
පිරිවැය/තක්සේරුකරණය									
2018 ජනවාරි 1 දිනට ආරම්භක ශේෂය	16,963,272	9,058,603	2,370,483	2,147,168	807,268	3,505,021	4,339,078	39,190,894	27,293,111
එකතු කිරීම්		490,316	288,702	145,407	91,520	688,103	1,502,113	3,206,162	2,882,103
ඉවත් කිරීම්	(281)	(116,479)		(73,508)	(1,899)	(3,768)	(1,655)	(197,590)	(112,611)
මාරුකිරීම්/ගැලපීම්		484,714			4,343			489,057	800,118
ආයෝජන දේපළ වෙතින් මාරුකිරීම්		44,268						44,268	1,673,565
සමුච්චිත ක්ෂයවීම් මත ප්‍රත්‍යාගණනය ගැලපීම								-	(720,756)
ප්‍රත්‍යාගණනය ලාභය								-	7,375,364
2018 දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය	16,962,991	9,961,423	2,659,185	2,219,067	901,232	4,189,356	5,839,536	42,732,791	39,190,894
සමුච්චිත ක්ෂය									
වර්ෂය තුළ අත්පත් කරගත් පරිපාලිතය	-	138,931	128,876	1,342,883	560,976	2,200,604	2,676,708	7,048,978	6,364,463
වර්ෂය සඳහා අය කිරීම්		272,938	128,629	272,673	86,757	452,732	710,109	1,923,838	1,443,723
ඉවත් කිරීම්				(33,888)	(1,761)	(3,767)	(1,655)	(41,071)	(49,427)
මාරුකිරීම්/ගැලපීම්					1,021			1,021	-
ආයෝජන දේපළ වෙතින් මාරුකිරීම්								-	10,974
සමුච්චිත ක්ෂයවීම් මත ප්‍රත්‍යාගණනය ගැලපීම								-	(720,756)
විකිණීම සඳහා රඳවාගත් වත්කම් වෙත ප්‍රතිවර්ධිකරණය								-	-
2018 දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය	-	411,869	257,505	1,581,667	646,993	2,649,569	3,385,161	8,932,765	7,048,978
2018 දෙසැම්බර් 31 දිනට ශුද්ධ පොත් වටිනාකම	16,962,991	9,549,553	2,401,680	637,400	254,239	1,539,787	2,454,375	33,800,026	32,141,916
ප්‍රාග්ධන කොහිම් වැඩි පිරිවැයට අනුව								1,422,217	1,333,657
ගබඩාවේ පැවති ගෘහභාණ්ඩ උපකරණ හා යන්ත්‍ර සූත්‍ර								212,075	282,402
								35,434,318	33,757,975

33.2.1 2017 දී මෙම දේපළ වල පොත් වටිනාකම, ප්‍රත්‍යාගණන වටිනාකම් සමග ගළපන ලද අතර, ඒ අනුව ප්‍රත්‍යාගණන අතිරික්තය ප්‍රත්‍යාගණන සංචිතයට බැර කරන ලදී.

වෙනත් විස්තීර්ණ ආදායම තුළ හඳුනාගත් ප්‍රමාණය	7,749,055
ආදායම් ප්‍රකාශය තුළ හඳුනාගත් ප්‍රමාණය	(373,691)
	7,375,364

33.2.2 මූල්‍ය ප්‍රකාශවල සඳහන් වන ප්‍රත්‍යාගණනය කරන ලදවත්කම් නව පොත් අගය අනුව ඉදිරියට ගෙන යනු ලැබේ නම්, එය පහත දැක්වෙන පරිදි වේ

වත්කම් කාණ්ඩය	පිරිවැය	සමුච්චිත ක්ෂය	2018.12.31. දිනට ශුද්ධ පොත් අගය
සිත්තකිකර ඉඩම් සහ ගොඩනැගිලි	10,720,425	1,707,889	9,012,536
බදු ඉඩම් සහ ගොඩනැගිලි	3,659,382	1,078,372	2,581,010
	14,379,807	2,786,261	11,593,546

34. ආයෝජන දේපළ

ගිණුම්කරණ ප්‍රතිපත්ති

ආයෝජන දේපළ සමග බැඳී පවතින අනාගත ආර්ථික ප්‍රතිලාභ සමූහය ගලා වීමේ සම්භාවිතාවක් සහිත සහ ආයෝජන දේපළෙහි පිරිවැය විශ්වසනීය අයුරින් මිනුම්කරණය කළ හැකි අවස්ථාවකදී ආයෝජන දේපළ හඳුනාගැනේ. මෙම මූල්‍ය ප්‍රකාශනයට අදාළ සටහන් 5.13 හි දැක්වා ඇති ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිය 40 "ආයෝජන දේපළ" ප්‍රකාර සමූහය මගින් ආයෝජන දේපළ සඳහා පිරිවැය ආකෘතිය භාවිත කෙරේ.

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු. 000	2017 රු. 000	2018 රු. 000	2017 රු. 000
පිරිවැය				
ආරම්භක ශේෂය	1,257,186	217,186	201,415	217,186
එකතු කිරීම්	-	1,040,000	108	1,040,000
ඉවත් කිරීම්	-	-	-	-
වර්ෂය තුළ මාරුකිරීම්	-	-	-	617,793
දේපළ, පිරිසිදු සහ උපකරණ සඳහා මාරුකිරීම්	-	-	(44,268)	(1,673,565)
වෙනත්	44,160	-	44,160	-
අවසාන ශේෂය	1,301,346	1,257,186	201,415	201,415
සමුච්චිත ක්ෂය				
ආරම්භක ශේෂය	34,887	33,180	23,913	33,180
වර්ෂය සඳහා අය කිරීම්	1,707	1,707	1,707	1,707
ඉවත් කිරීම්	-	-	-	-
දේපළ, පිරිසිදු සහ උපකරණ සඳහා මාරුකිරීම්	-	-	-	(10,974)
අවසාන ශේෂය	36,594	34,887	25,620	23,913
ශුද්ධ පොත් අගය	1,264,752	1,222,299	175,795	177,501

35. පෙර ගෙවුම් කල්බදු

ගිණුම්කරණ ප්‍රතිපත්ති

පෙර ගෙවුම් කල්බදු මගින් ස්වකීය භාවිතය සඳහාම දරා සිටින ඉඩම් වල බදුකර පොලිය නියෝජනය වේ. බදුකර ඉඩමක පිහිටි ගොඩනැගිල්ලක වටිනාකම දේපළ, පිරිසිදු සහ උපකරණ යටතේ වෙනම දැක්වේ. බදුකර ඉඩම් මත පොලිය සමුච්චිත ක්‍රමක්ෂය අඩු කොට පිරිවැයට ප්‍රකාශනය.

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු. 000	2017 රු. 000	2018 රු. 000	2017 රු. 000
පිරිවැය				
ආරම්භක ශේෂය	1,013,142	1,010,584	1,013,142	1,010,584
එකතු කිරීම්	66	2,558	87,963	2,558
ඉවත් කිරීම්	-	-	-	-
අවසාන ශේෂය	1,013,208	1,013,142	1,101,105	1,013,142
සමුච්චිත ක්‍රමක්ෂය				
ආරම්භක ශේෂය	529,256	498,400	529,256	498,400
වර්ෂය සඳහා අය කිරීම්	22,909	30,856	25,975	30,856
ඉවත් කිරීම්	-	-	-	-
අවසාන ශේෂය	552,165	529,256	555,231	529,256
ශුද්ධ පොත් අගය	461,043	483,886	545,874	483,886

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

36. වෙනත් වත්කම්

දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව		සමූහය	
		2018 රු. 000	2017 රු. 000	2018 රු. 000	2017 රු. 000
	තැන්පතු සහ පෙර ගෙවුම්	2,206,543	2,821,686	2,631,166	3,136,631
	කාර්ය මණ්ඩල ණය ක්‍රමක්ෂය ගොකළ සංක්‍රමණ දින වෙනස	9,606,001	9,587,888	9,606,001	9,587,888
	උපචිත වෙනත් ආදායම්	7,156,945	3,476,868	7,156,945	3,476,868
	රක්ෂණය සහ රක්ෂණ ලැබිය යුතු දෑ	-	-	424,623	281,316
	ශුද්ධ සේවක ප්‍රතිලාභ වත්කම් - 1996 පසු විශ්‍රාම අරමුදල	41.3	1,409,071	1,953,069	1,409,071
	වෙනත්	9,869,052	5,509,757	10,620,589	6,265,600
	මුළු ගණන	30,791,610	22,805,270	32,392,393	24,157,374

37. බැංකු වෙත ගෙවිය යුතු දෑ

ගිණුම්කරණ ප්‍රතිපත්ති
 බැංකු වලට ගෙවිය යුතු දෑ මූල්‍ය වෙළඳපොල වෙතින් ණය ගැනීම් සහ බැංකු වලින් ණය ගැනීම් වලින් සමන්විත වේ. මේවා මූලිකව සාධාරණ අගය අනුව හඳුනාගැනේ. මූලික හඳුනාගැනීමෙන් පසුව ඒවා සඵල පොලී අනුපාතික ක්‍රමය යොදා ගනිමින් ඒවායේ ක්‍රමක්ෂය පිරිවැය අනුව මිනුම්කරණය කෙරේ. හිකුත් කිරීම මත කවර හෝ වට්ටමක් හෝ වාරිකයක් සහ සඵල පොලී අනුපාතිකයෙහි අවශ්‍ය කොටසක් වන පිරිවැය සැලකිල්ලට ගනිමින් ක්‍රමක්ෂය පිරිවැය ගණනය කෙරේ.

දෙසැම්බර් 31 දිනට		බැංකුව		සමූහය	
		2018 රු. 000	2017 රු. 000	2018 රු. 000	2017 රු. 000
	මූල්‍ය වෙළඳපොල ණය ගැනීම්	137,002,271	79,289,197	137,002,271	79,289,197
	වෙනත් ණය ගැනීම්	1,029,149	1,387,153	35,245,590	21,339,355
	මුළු ගණන	138,031,420	80,676,350	172,247,861	100,628,552

38. වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු දෑ

ගිණුම්කරණ ප්‍රතිපත්ති
 වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු දෑ ඉල්ලුම් තැන්පතු (ජංගම ගිණුම්), ඉතුරුම් තැන්පතු, ඇමතුම් තැන්පතු ඇතුළු කාලසීමා තැන්පතු , තැන්පතු සහතික සහ ආන්තික තැන්පතු වලින් සමන්විත වේ.
 මේවා මූලිකව සාධාරණ අගය අනුව හඳුනාගැනේ. මූලික හඳුනාගැනීමෙන් පසුව ඒවා සඵල පොලී අනුපාතික ක්‍රමය යොදා ගනිමින් ඒවායේ ක්‍රමක්ෂය පිරිවැය අනුව මිනුම්කරණය කෙරේ. හිකුත් කිරීම මත කවර හෝ වට්ටමක් හෝ වාරිකයක් සහ සඵල පොලී අනුපාතිකයෙහි අවශ්‍ය කොටසක් වන පිරිවැය සැලකිල්ලට ගනිමින් ක්‍රමක්ෂය පිරිවැය ගණනය කෙරේ.

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු. 000	2017 රු. 000	2018 රු. 000	2017 රු. 000
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු මුළු මුදල	1,422,961,240	1,244,002,768	1,495,326,489	1,305,625,750
මුළු ගණන	1,422,961,240	1,244,002,768	1,495,326,489	1,305,625,750
විශ්ලේෂණය හිපැයුම් අනුව				
ඉල්ලුම් තැන්පතු (ජංගම ගිණුම්)	63,670,286	60,948,774	61,762,609	58,912,691
ඉතුරුම් තැන්පතු	475,551,072	462,656,628	480,790,869	466,537,083
ස්ථාවර තැන්පතු	879,269,257	716,510,807	942,695,773	771,044,347
වෙනත් හිපැයුම්	4,470,625	3,886,559	10,077,238	9,131,629
මුළු ගණන	1,422,961,240	1,244,002,768	1,495,326,489	1,305,625,750
මුදල් වර්ගය අනුව				
ශ්‍රී ලංකා රුපියල්	1,324,587,413	1,120,762,321	1,396,952,663	1,182,385,304
එක්සත් ජනපද ඩොලර්	85,849,419	111,316,394	85,849,419	111,316,394
මහා බ්‍රිතාන්‍ය පවුම්	3,027,793	2,963,155	3,027,793	2,963,155
වෙනත්	9,496,615	8,960,898	9,496,615	8,960,897
මුළු ගණන	1,422,961,240	1,244,002,768	1,495,326,489	1,305,625,750

39. වෙනත් ණය ගැනීම්

ගිණුම්කරණ ප්‍රතිපත්ති

වෙනත් ණය ගැනීම් ශ්‍රී ලංකා මහ බැංකුව සහ අනෙකුත් මූල්‍ය ආයතන වෙතින් ලබා ගැනෙන ප්‍රතිමූල්‍ය ණය ගැනීම් සහ ප්‍රතිමුද්‍රිත ගැනීම් ගිවිසුම් යටතේ වන ණය ගැනීම් වලින් සමන්විත වේ.

මූලික හඳුනාගැනීමෙන් පසුව ඒවා සඵල පොලී අනුපාතික ක්‍රමය යොදා ගනිමින් ඒවායේ ක්‍රමක්ෂය පිරිවැය අනුව මිනුම්කරණය කෙරේ. හිඳුන් කිරීම මත කවර හෝ වට්ටමක් හෝ වාර්තයක් සහ සඵල පොලී අනුපාතිකයෙහි අවශ්‍ය කොටසක් වන පිරිවැය සැලකිල්ලට ගනිමින් ක්‍රමක්ෂය පිරිවැය ගණනය කෙරේ.

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු. 000	2017 රු. 000	2018 රු. 000	2017 රු. 000
ශ්‍රී ලංකා මහ බැංකුව	2,464,696	1,810,218	2,464,696	1,810,218
වෙනත් මූල්‍ය ආයතන	995,438	1,279,709	1,009,875	11,414,031
ප්‍රතිමුද්‍රිත ගැනීමේ ගිවිසුම් යටතේ ණය ගැනීම්	32,115,420	21,291,035	31,607,917	20,410,233
	35,575,554	24,380,962	35,082,488	33,634,482

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

40. විලම්බිත බදු (වත්කම්)/බැරකම්

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු. 000	2017 රු. 000	2018 රු. 000	2017 රු. 000
විලම්බිත බදු බැරකම්	5,411,009	4,543,769	8,833,448	7,395,359
විලම්බිත බදු වත්කම්	(1,456,175)	(88,152)	(1,485,964)	(118,327)
	3,954,834	4,455,617	7,347,484	7,277,032

	බැංකුව 2018				බැංකුව 2017			
	විලම්බිත බදු වත්කම් රු. 000	විලම්බිත බදු බැරකම් රු. 000	ලාභ හෝ අලාභ ප්‍රකාශය රු. 000	විස්තීර්ණ ආදායම් ප්‍රකාශය රු. 000	විලම්බිත බදු වත්කම් රු. 000	විලම්බිත බදු බැරකම් රු. 000	ලාභ හෝ අලාභ ප්‍රකාශය රු. 000	විස්තීර්ණ ආදායම් ප්‍රකාශය රු. 000
විශ්‍රාම ප්‍රතිලාභ	1,371,304	789,166	695,997	(202,010)	88,152	(28,285)		41,067
ලැබිය යුතු ණය සඳහා භාහිරකරණ වෙනුවෙන් වෙන් කිරීම්	84,871	-	84,871	-	-	876,194		
බදු ත්වරිත ක්ෂයවීම් සඳහා වෙන් කිරීම - දේපළ පිරිසහ හා උපකරණ		1,329,044	(78,073)	-		1,250,970	136,757	73,606
සිත්තක්කර ඉඩම් සහ ගොඩනැගිල්ල ප්‍රත්‍යාගණනය		3,292,799		-		3,292,799		3,292,799
	1,456,175	5,411,009	702,795	(202,010)	88,152	4,543,769	984,665	3,407,472

	සමූහය 2018				සමූහය 2017			
	විලම්බිත බදු වත්කම් රු. 000	විලම්බිත බදු බැරකම් රු. 000	ලාභ හෝ අලාභ ප්‍රකාශය රු. 000	විස්තීර්ණ ආදායම් ප්‍රකාශය රු. 000	විලම්බිත බදු වත්කම් රු. 000	විලම්බිත බදු බැරකම් රු. 000	ලාභ හෝ අලාභ ප්‍රකාශය රු. 000	විස්තීර්ණ ආදායම් ප්‍රකාශය රු. 000
විශ්‍රාම ප්‍රතිලාභ	1,399,467	679,662	739,816	(195,647)	91,168	(83,503)	(44,081)	35,060
ඉදිරියට ගෙන යන බදු අලාභ	-	(15,086)	(9,601)		6,855	(1,045)	(6,281)	
ලැබිය යුතු ණය සඳහා භාහිරකරණ වෙනුවෙන් වෙන්කිරීම්	84,871	(1,012,685)	635,811		21,583	(383,699)	478,161	
බදු ත්වරිත ක්ෂයවීම් සඳහා වෙන්කිරීම - කල්බදු	-	3,488,004	(1,046,199)			2,630,428	410,606	73,606
බදු ත්වරිත ක්ෂයවීම් සඳහා වෙන්කිරීම - දේපළ, පිරිසහ හා උපකරණ	1,626	1,442,683	(26,362)	(10,000)	(1,279)	1,574,412	417,020	
සාධාරණ අගය මත ලාභ/අලාභ -ආයෝජන දේපළ		630,253	66,698			3,658,766		3,658,766
සිත්තක්කර ඉඩම් සහ ගොඩනැගිල්ල ප්‍රත්‍යාගණනය		3,620,617	(32,685)	(193,114)				
	1,485,964	8,833,448	327,478	(398,761)	118,327	7,395,359	1,255,424	3,767,432

41. වෙනත් බැරකම්

දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව		සමූහය	
		2018 රු. 000	2017 රු. 000	2018 රු. 000	2017 රු. 000
		567,775	562,326	567,775	562,326
		671,288	-	671,288	-
		3,656,820	3,479,178	3,661,567	3,486,929
	41.1	3,661,989	5,124,862	3,661,989	5,124,862
	41.2	370,146	314,829	876,509	684,982
		4,365,432	3,669,475	6,140,859	4,990,797
		-	-	4,339,238	3,889,906
		10,626,239	6,105,405	14,431,404	9,640,609
		23,919,689	19,256,075	34,350,629	28,380,411

41.1 ශුද්ධ නිශ්චිත ප්‍රතිලාභ බැඳීම - 1996 ට පෙර විශ්‍රාම භාර අරමුදල

බැංකුව මගින් 1996 ජනවාරි 1 දිනට පෙර බැංකුවේ සේවයට බැඳුණු ස්ථිර කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා නිශ්චිත ප්‍රතිලාභ සැලසුමක් ක්‍රියාවට නංවනු ලැබේ. ඒ සඳහා වන ආයුගණන තක්සේරුව ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිය 19 - "සේවක ප්‍රතිලාභ" ප්‍රකාර "ප්‍රක්ෂේපිත ඒකක බැර ක්‍රමය" භාවිත කරමින් සිදු කරන ලදී. 1996 ට පෙර විශ්‍රාම භාර අරමුදලෙහි ආයුගණන තක්සේරුවෙහි සාරාංශගත ප්‍රතිඵල පහත දැක්වේ.

දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව		සමූහය	
		2018 රු. 000	2017 රු. 000	2018 රු. 000	2017 රු. 000
	41.1.1	(45,365,631)	(45,433,858)	(45,365,631)	(45,433,858)
	41.1.2	49,027,620	50,558,720	49,027,620	50,558,720
		3,661,989	5,124,862	3,661,989	5,124,862

41.1.1 සැලසුම් වත්කම් වල සාධාරණ අගය

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු. 000	2017 රු. 000	2018 රු. 000	2017 රු. 000
සැලසුම් වත්කම් පහත දෑ වලින් සමන්විත වේ :				
ස්ථාවර තැන්පතු	13,802,750	7,881,875	13,802,750	7,881,875
රජයේ සුරැකුම්පත්	18,264,488	23,945,498	18,264,488	23,945,498
ණයකර	12,500,000	12,500,000	12,500,000	12,500,000
ශුද්ධ ජංගම වත්කම්	798,394	1,106,485	798,394	1,106,485
	45,365,631	45,433,858	45,365,631	45,433,858
සැලසුම් වත්කම් මත තට්ප ප්‍රතිලාභය	4,081,754	4,597,537	4,081,754	4,597,537

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

සැලසුම් වත්කම් වල සාධාරණ අගයෙහි සංවලනය

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු. 000	2017 රු. 000	2018 රු. 000	2017 රු. 000
ජනවාරි 1 දිනට සැලසුම් වත්කම් වල සාධාරණ අගය	45,433,858	45,125,860	45,433,858	45,125,860
සැලසුම් වත්කම් මත අපේක්ෂිත ප්‍රතිලාභය	4,499,848	4,643,578	4,499,848	4,643,578
සැලසුම් මගින් ගෙවන ලද ප්‍රතිලාභය	(5,873,663)	(5,374,781)	(5,873,663)	(5,374,781)
තර්ෂ සේව්‍ය දායකත්වය	2,066,089	1,361,536	2,066,089	1,361,536
ආයුගණන ලාභ/(අලාභ)	(760,501)	(322,335)	(760,501)	(322,335)
දෙසැම්බර් 31 දිනට සැලසුම් වත්කම් වල සාධාරණ අගය	45,365,631	45,433,858	45,365,631	45,433,858

41.1.2 නිශ්චිත ප්‍රතිලාභ බැඳීම් වල වර්තමාන වටිනාකමේ සංවලනය

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු. 000	2017 රු. 000	2018 රු. 000	2017 රු. 000
ජනවාරි 1 දිනට නිශ්චිත ප්‍රතිලාභ බැඳීම්	50,558,720	47,262,533	50,558,720	47,262,533
සැලසුම් මගින් ගෙවන ලද ප්‍රතිලාභ	(5,873,663)	(5,374,781)	(5,873,663)	(5,374,781)
ප්‍රවර්තන සේවා පිරිවැය	522,123	540,154	522,123	540,154
පොලී පිරිවැය	5,384,504	5,198,879	5,384,504	5,198,879
ආයුගණන ලාභ/(අලාභ)	(1,564,065)	2,931,935	(1,564,065)	2,931,935
දෙසැම්බර් 31 දිනට නිශ්චිත ප්‍රතිලාභ බැඳීම් වර්තමාන වටිනාකම	49,027,620	50,558,720	49,027,620	50,558,720

41.1.3 අදායම් ප්‍රකාශය තුළ හඳුනාගත් ශුද්ධ වියදම්

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු. 000	2017 රු. 000	2018 රු. 000	2017 රු. 000
ප්‍රවර්තන සේවා පිරිවැය	522,123	540,154	522,123	540,154
පොලී පිරිවැය	5,384,504	5,198,879	5,384,504	5,198,879
අපේක්ෂිත ප්‍රතිලාභය	(4,499,848)	(4,643,578)	(4,499,848)	(4,643,578)
ශුද්ධ වියදම්	1,406,779	1,095,455	1,406,779	1,095,455

41.1.4 වෙනත් විස්තීර්ණ ආදායම් තුළ හඳුනාගත් ආයුගණන (ලාභ)/අලාභ

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු. 000	2017 රු. 000	2018 රු. 000	2017 රු. 000
ජනවාරි 1 දිනට රඳවාගත් ඉපැයුම් වල සමුච්චිත මුදල	(5,970,101)	(2,715,833)	(5,970,101)	(2,715,833)
වර්ෂය තුළ හඳුනාගන්නා ලද	803,564	(3,254,268)	803,564	(3,254,268)
දෙසැම්බර් 31 දිනට රඳවාගත් ඉපැයුම් වල සමුච්චිත මුදල	(5,166,537)	(5,970,101)	(5,166,537)	(5,970,101)

41.1.5 ආයුගණන උපකල්පන

වාර්තාකරණ දිනයේ පැවති ප්‍රධාන ආයුගණන උපකල්පන පහත දැක්වේ

මූල්‍ය උපකල්පන	බැංකුව		සමූහය	
	2018	2017	2018	2017
වට්ටම් අනුපාතිකය				
විවිධ වියදම් දීමනාවේ වැඩිවීම	12.14%	10.65%	12.14%	10.65%
පීචන වියදම් දීමනාවේ වැඩිවීම	5.00%	5.00%	5.00%	5.00%
අනාගත දළ වැටුප් වැඩිවීම	9.00%	7.00%	9.00%	7.00%
ප්‍රජා විද්‍යා උපකල්පන				
මෘත්‍ය සංඛ්‍යා සටහන	RP - 2000	RP - 2000	RP - 2000	RP - 2000

41.1.6 ආයුගණන තක්සේරුකරණයේදී යොදා ගන්නා ලද උපකල්පන වල සංවේදීතාව

සේවක ප්‍රතිලාභ බැරකම් මිනුම් වලදී ස්ථාවරව රඳවාගෙන ඇති වෙනත් සියළුම විචල්‍යයන් සමග යොදාගෙන ඇති ප්‍රධාන උපකල්පන වල සාධාරණව සිදුවිය හැකි වෙනස්වීම් පිළිබඳ සංවේදීතාව, පහත දැක්වෙන සටහනෙහි ඉදිරිපත් කෙරේ. විස්තීර්ණ ආදායම් ප්‍රකාශයෙහි සහ මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි සංවේදීතාවය යනු වට්ටම් අනුපාතිකයෙහි සහ වැටුප් වර්ධක අනුපාතිකයෙහි උපකල්පිත වෙනස්වීම් වේ.

	බැංකුව				සමූහය			
	2018		2017		2018		2017	
	විස්තීර්ණ ආදායම් ප්‍රකාශය	සේවක ප්‍රතිලාභ බැඳීම් කෙරෙහි බලපෑම වැඩිවීම/ (අඩුවීම) රු.'000	විස්තීර්ණ ආදායම් ප්‍රකාශය	සේවක ප්‍රතිලාභ බැඳීම් කෙරෙහි බලපෑම වැඩිවීම/ (අඩුවීම) රු.'000	විස්තීර්ණ ආදායම් ප්‍රකාශය	සේවක ප්‍රතිලාභ බැඳීම් කෙරෙහි බලපෑම වැඩිවීම/ (අඩුවීම) රු.'000	විස්තීර්ණ ආදායම් ප්‍රකාශය	සේවක ප්‍රතිලාභ බැඳීම් කෙරෙහි බලපෑම වැඩිවීම/ (අඩුවීම) රු.'000
වට්ටම් අනුපාතික වල වැඩිවීම/(අඩුවීම)								
1%	2,926,845	(2,926,845)	2,976,920	(2,976,920)	2,926,845	(2,926,845)	(2,976,920)	2,976,920
-1%	(3,301,351)	3,301,351	(3,380,680)	3,380,680	(3,301,351)	3,301,351	3,380,680	(3,380,680)
වැටුප් වර්ධක අනුපාතිකයෙහි වැඩිවීම/(අඩුවීම)								
1%	(563,124)	563,124	(645,915)	645,915	(563,124)	563,124	(645,915)	645,915
-1%	529,097	(529,097)	604,109	(604,109)	529,097	(529,097)	(604,109)	604,109

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

41.2 නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් වෙත දායකත්වය - පාරිභෝගිකය

1996 ජනවාරි 1 දිනෙන් පසුව බැංකුවේ සේවයට බැඳුණු සේවකයන්, සේවයෙන් ඉවත් වූ පසු, 1983 අංක 12 දරන පාරිභෝගික ගෙවීම් පනත යටතේ පාරිභෝගික ලැබීමට සුදුසුකම් ලබන අතර, එසේ නැතහොත් යෝජිත පශ්චාත් 1996 නව විශ්‍රාම වැටුප් ක්‍රමයට එක්වීමට මනාපය පළ කළ හැකි අතර, එසේ වූ විට පාරිභෝගිකයට ඇති අයිතිය අහෝසි වේ. මේ සඳහා ආයුගණන තක්සේරුවක් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිය 19 - "සේවක ප්‍රතිලාභ" ප්‍රකාර "ප්‍රක්ෂේපිත ඒකක බැර ක්‍රමය" භාවිත කරමින් සිදු කරන ලදී.

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු. 000	2017 රු. 000	2018 රු. 000	2017 රු. 000
ජනවාරි 1 දිනට ශේෂය	314,829	360,480	684,982	646,932
ප්‍රවර්තන සේවා පිරිවැය	29,372	34,796	90,390	117,315
පොලී පිරිවැය	32,805	39,653	93,822	41,978
වර්ෂය තුළ ගෙවන ලද ප්‍රතිලාභ	(27,143)	(20,870)	(39,355)	(47,244)
බැඳීම් මත ආයුගණන ලාභ/(අලාභ)	20,283	(99,231)	46,670	(74,000)
දෙසැම්බර් 31 දිනට ශේෂය	370,146	314,829	876,509	684,982

41.2.1 තක්සේරුකරණයන් සඳහා යොදා ගන්නා ලද ප්‍රධාන මූල්‍ය උපකල්පන පහත දැක්වේ :

	බැංකුව	
	2018	2017
වට්ටම් අනුපාතිකය	12.12% වාර්ෂිකව	10.42% වාර්ෂිකව
සියළුම ශ්‍රේණි සඳහා දළ වැටුප් වැඩිවීම	8.6% වාර්ෂිකව	7.0% වාර්ෂිකව

41.2.2 ආයුගණන තක්සේරුකරණයන්හිදී යොදා ගන්නා ලද උපකල්පන වල සංවේදීතාව

සේවක ප්‍රතිලාභ බැරකම් මිනුම් වලදී ස්ථාවරව රඳවාගෙන ඇති වෙනත් සියළුම විචල්‍යයන් සමග යොදාගෙන ඇති ප්‍රධාන උපකල්පන වල සාධාරණව සිදුවිය හැකි වෙනස්වීම් පිළිබඳ සංවේදීතාව, පහත දැක්වෙන සටහනෙහි ඉදිරිපත් කෙරේ. විස්තීර්ණ ආදායම් ප්‍රකාශයෙහි සහ මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයෙහි සංවේදීතාවය යනු වට්ටම් අනුපාතිකයෙහි සහ වැටුප් වර්ධක අනුපාතිකයෙහි උපකල්පිත වෙනස්වීම් වේ.

		බැංකුව			
		2018		2017	
		සේවක ප්‍රතිලාභ		සේවක ප්‍රතිලාභ	
	ආදායම් ප්‍රකාශය	බැඳීම් කෙරෙහි බලපෑම වැඩිවීම/(අඩුවීම) රු.'000	බැඳීම් කෙරෙහි බලපෑම වැඩිවීම/(අඩුවීම) රු.'000	ආදායම් ප්‍රකාශය කෙරෙහි බලපෑම වැඩිවීම/(අඩුවීම) රු.'000	බැඳීම් කෙරෙහි බලපෑම වැඩිවීම/(අඩුවීම) රු.'000
වට්ටම් අනුපාතික වල වැඩිවීම/(අඩුවීම)	1%	23,559	(23,559)	21,634	(21,634)
	-1%	(26,753)	26,753	(24,846)	24,846
වැටුප් වර්ධක අනුපාතිකයෙහි වැඩිවීම/(අඩුවීම)	1%	(27,410)	27,410	(25,889)	25,889
	-1%	24,485	(24,485)	22,802	(22,802)

41.3 ශුද්ධ සේවක ප්‍රතිලාභ වත්කම් - පශ්චාත් 1996 විශ්‍රාම අරමුදල

බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් 1996 ජනවාරි 1 දිනෙන් පසුව බැංකුවේ සේවයට බැඳුණු සේවකයන් සඳහා මෙම විශ්‍රාම ප්‍රතිලාභ සැලසුම අනුමත කරන ලදී. මේ සඳහා ආයුගණන තක්සේරුවක් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිය 19 - "සේවක ප්‍රතිලාභ" ප්‍රකාර "ප්‍රක්ෂේපිත ඒකක බැර ක්‍රමය" භාවිත කරමින් සිදු කරන ලදී. පශ්චාත් 1996 විශ්‍රාම අරමුදලෙහි ආයුගණන තක්සේරුවෙහි සාරාංශගත ප්‍රතිඵල පහත දැක්වේ.

දෙසැම්බර් 31 දිනට	කටහන	බැංකුව		සමුහය	
		2018 රු. 000	2017 රු. 000	2018 රු. 000	2017 රු. 000
සැලසුම් වත්කම් වල සාධාරණ අගය	41.3.1	5,646,441	4,395,515	5,646,441	4,395,515
බැඳුම් වල වර්තමාන අගය	41.3.2	(3,693,372)	(2,986,444)	(3,693,372)	(2,986,444)
ශුද්ධ නිශ්චිත ප්‍රතිලාභ වත්කම්		1,953,069	1,409,071	1,953,069	1,409,071

41.3.1 සැලසුම් වත්කම් වල සාධාරණ අගය

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමුහය	
	2018 රු. 000	2017 රු. 000	2018 රු. 000	2017 රු. 000
සැලසුම් වත්කම් පහත දෑ වලින් සමන්විත වේ :				
ස්ථාවර තැන්පතු	5,489,310	4,241,236	5,489,310	4,241,236
ශුද්ධ ජංගම වත්කම්	157,131	154,279	157,131	154,279
	5,646,441	4,395,515	5,646,441	4,395,515
සැලසුම් වත්කම් මත තට්ප ප්‍රතිලාභය	561,232	451,606	561,232	451,606

සැලසුම් වත්කම් වල සාධාරණ අගයෙහි සංවලනය

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමුහය	
	2018 රු. 000	2017 රු. 000	2018 රු. 000	2017 රු. 000
ජනවාරි 1 දිනට සැලසුම් වත්කම් වල සාධාරණ අගය	4,395,515	3,404,309	4,395,515	3,404,309
සැලසුම් වත්කම් මත අපේක්ෂිත ප්‍රතිලාභය	470,006	374,378	470,006	374,378
සැලසුම මගින් ගෙවන ලද ප්‍රතිලාභය	(5,411)	(1,614)	(5,411)	(1,614)
තට්ප සේව්‍ය දායකත්වය	766,020	577,342	766,020	577,342
ආයුගණන ලාභ/(අලාභ)	20,311	41,099	20,311	41,099
දෙසැම්බර් 31 දිනට සැලසුම් වත්කම් වල සාධාරණ අගය	5,646,441	4,395,515	5,646,441	4,395,515

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

41.3.2 නිශ්චිත ප්‍රතිලාභ බැඳීම් වල වර්තමාන වටිනාකමේ සංචලනය

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු. 000	2017 රු. 000	2018 රු. 000	2017 රු. 000
ජනවාරි 1 දිනට නිශ්චිත ප්‍රතිලාභ බැඳීම්	2,986,444	2,317,259	2,986,444	2,317,259
සැලසුම් මගින් ගෙවන ලද ප්‍රතිලාභ	(5,411)	(1,614)	(5,411)	(1,614)
ප්‍රවර්තන සේවා පිරිවැය	310,663	248,313	310,663	248,313
පොලී පිරිවැය	319,549	254,898	319,549	254,898
ආයුගණන ලාභ/(අලාභ)	82,127	167,587	82,127	167,587
දෙසැම්බර් 31 දිනට නිශ්චිත ප්‍රතිලාභ බැඳීම් වර්තමාන වටිනාකම	3,693,372	2,986,444	3,693,372	2,986,444

41.3.3 අදායම් ප්‍රකාශය තුළ හඳුනාගත් ශුද්ධ වියදම

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු. 000	2017 රු. 000	2018 රු. 000	2017 රු. 000
ප්‍රවර්තන සේවා පිරිවැය	310,663	248,313	310,663	248,313
පොලී පිරිවැය	319,549	254,898	319,549	254,898
අපේක්ෂිත ප්‍රතිලාභය	(470,006)	(374,378)	(470,006)	(374,378)
ශුද්ධ වියදම්	160,206	128,834	160,206	128,834

41.3.4 වෙනත් විස්තීර්ණ ආදායම් තුළ හඳුනාගත් ආයුගණන (ලාභ)/අලාභ

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු. 000	2017 රු. 000	2018 රු. 000	2017 රු. 000
ජනවාරි 1 දිනට රඳවාගත් ඉපයුම් වල සමුච්චිත මුදල	67,589	(58,899)	67,589	(58,899)
වර්ෂය තුළ හඳුනාගැනුණු	(61,817)	126,488	(61,817)	126,488
දෙසැම්බර් 31 දිනට රඳවාගත් ඉපයුම් වල සමුච්චිත මුදල	5,772	67,589	5,772	67,589

41.3.5 ආයුගණන උපකල්පන

වාර්තාකරණ දිනයේ පැවති ප්‍රධාන ආයුගණන උපකල්පන පහත දැක්වේ

මූල්‍ය උපකල්පන	2018	2017	2018	2017
වට්ටම් අනුපාතිකය	12.16%	10.70%	12.16%	10.70%
ජීවන වියදම් දීමනාවේ වැඩිවීම	5.00%	5.00%	5.00%	5.00%
අනාගත දළ වැටුප් වැඩිවීම	8.10%	7.00%	8.10%	7.00%
ප්‍රජා විද්‍යා උපකල්පන				
බැංකු සංඛ්‍යා සටහන	RP - 2000	RP - 2000	RP - 2000	RP - 2000

42. යටත් කරන ලද කාල ණය

ගිණුම්කරණ ප්‍රතිපත්ති

යටත් කරන ලද කාල ණය වෙනත් හිමිකම්පෑම් වෙත යටත් කරන ලද දිගු කාලීන අරමුදල් සම්පාදන අරමුණු සඳහා ණය වශයෙන් ලබාගත් මුදල් වලින් සමන්විත වේ. මූලික හඳුනාගැනීමෙන් පසුව යටත් කරන ලද කාල ණය සඵල පොලී අනුපාතික ක්‍රමය යොදා ගනිමින් ඒවායේ ක්‍රමක්ෂය පිරිවැය අනුව මිනුම්කරණය කෙරේ. හිකුත් කිරීම මත කවර හෝ වට්ටමක් හෝ වාර්තයක් සහ සඵල පොලී අනුපාතිකයෙහි අවශ්‍ය කොටසක් වන පිරිවැය සැලකිල්ලට ගනිමින් ක්‍රමක්ෂය පිරිවැය ගණනය කෙරේ.

දෙසැම්බර් 31 දිනට	පොලී අනුපාතය සහ ආපසු ගෙවීමේ කොන්දේසි	හිකුත් කළ දිනය	කල්පිරීමේ දිනය	බැංකුව		සමුහය	
				2018 රු. 000	2017 රු. 000	2018 රු. 000	2017 රු. 000
බැංකුව විසින් හිකුත් කරන ලද							
(i) ණය වාර්ත 2	13.5% - ද්විවාර්ෂිකව	30-දෙසැ.-2009	29-දෙසැ.-2022	2,501,849	2,500,894	2,501,849	2,500,894
(ii) ණය වාර්ත 3	13.0% - ද්විවාර්ෂිකව	30-දෙසැ.-2011	29-දෙසැ.-2022	5,003,562	5,002,486	5,003,562	5,002,486
(iii) ණය වාර්ත 4	13.0% - ද්විවාර්ෂිකව	15-ජූනි-2013	29-දෙසැ.-2022	5,028,493	5,028,348	5,028,493	5,028,348
පරිපාලිත සමාගම් විසින් හිකුත් කරන ලද							
ලැයිස්තුගත කළ ණයකර							
(i) විකල්ප 2	16.75% - ද්විවාර්ෂිකව	27-මාර්තු-2013	26-මාර්තු-2018	-	-	-	2,117,594
(ii) විකල්ප 3	17.0% - වාර්ෂිකව	27-මාර්තු-2013	26-මාර්තු-2018	-	-	-	2,338,162
(iii) මාදිලිය බී	9.63% - වාර්ෂිකව	15-සැප්.-2014	14-සැප්.-2018	-	-	-	1,315,027
(iv) මාදිලිය ඒ	9.60% - අර්ධ වාර්ෂිකව	13-නොවැ.-2015	12-නොවැ.-2019	-	-	2,199,696	2,196,987
(v) මාදිලිය බී	9.95% - වාර්ෂිකව	13-නොවැ.-2015	12-නොවැ.-2020	-	-	3,869,618	3,859,168
ලැයිස්තුගත නොකළ ණයකර							
(i) මාදිලිය ඒ	11.9% - අර්ධ වාර්ෂිකව	16-නොවැ.-2016	16-නොවැ.-2019	-	-	548,642	548,067
(ii) මාදිලිය බී	12.25% - අර්ධ වාර්ෂිකව	16-නොවැ.-2016	16-නොවැ.-2020	-	-	667,474	666,635
(iii) මාදිලිය සී	12.6% - අර්ධ වාර්ෂිකව	16-නොවැ.-2016	16-නොවැ.-2021	-	-	6,886,866	6,874,554
(iv) මාදිලිය ඒ	12.4% - වාර්ෂිකව	18-අප්‍රේ.-2018	18-අප්‍රේ.-2022	-	-	707,689	-
(v) මාදිලිය බී	12.8% - වාර්ෂිකව	18-අප්‍රේ.-2018	18-අප්‍රේ.-2023	-	-	5,670,637	-
මුළු ගණන				12,533,904	12,531,728	33,084,526	32,447,923
වසරක් තුළ ලැබිය යුතු				-	-	2,748,338	5,770,783
වසරකින් පසුව ලැබිය යුතු				12,533,904	12,531,728	30,336,188	26,677,140
මුළු ගණන				12,533,904	12,531,728	33,084,526	32,447,923

42.1 යටත් කරන ලද කාල ණය වල සංවලනය

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමුහය	
	2018 රු. 000	2017 රු. 000	2018 රු. 000	2017 රු. 000
ජනවාරි 1 දිනට ශේෂය	12,531,728	12,531,728	32,447,923	36,525,797
යටත් කරන ලද ණය මගින් ලද මුදල්	-	-	6,000,000	-
යටත් කරන ලද ණය ආපසු ගෙවීම	-	-	(5,213,713)	(3,785,560)
යටත් කරන ලද ණය මත පොලී විඳවීම	1,612,592	1,612,500	3,960,814	4,209,131
යටත් කරන ලද ණය මත ගෙවන ලද පොලී	(1,610,416)	(1,612,500)	(4,110,498)	(4,501,445)
දෙසැම්බර් 31 දිනට ශේෂය	12,533,904	12,531,728	33,084,526	32,447,923

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

43. ප්‍රකාශිත ප්‍රාග්ධනය/පැවරූ ප්‍රාග්ධනය

දෙසැම්බර් 31 දිනට	බැංකුව		සමූහය	
	2018 රු. 000	2017 රු. 000	2018 රු. 000	2017 රු. 000
ප්‍රකාශිත ප්‍රාග්ධනය (සටහන 43.1)	49,998	49,998	49,998	49,998
පැවරූ ප්‍රාග්ධනය (සටහන 43.2)	12,152,000	12,152,000	12,152,000	12,152,000
	12,201,998	12,201,998	12,201,998	12,201,998
43.1 ප්‍රකාශිත ප්‍රාග්ධනය				
43.1.1 ප්‍රකාශිත ප්‍රාග්ධනයෙහි සංචලනය				
අනුදන්				
එකක් රු.50/- බැගින් වූ සාමාන්‍ය කොටස් 20,000,000	1,000,000	1,000,000	1,000,000	1,000,000
පූර්ණ වශයෙන් ගෙවන ලද				
එකක් රු.50/- බැගින් වූ සාමාන්‍ය කොටස් 999,960	49,998	49,998	49,998	49,998

ඇරයුම් කරන ලද හමුත් නොගෙවා තිබෙන කොටස් 40 ක් හැරුණු විට හිකුත් කරන ලද මිලියන 1 ක කොටස් සම්පූර්ණයෙන්ම ගෙවා ඇත.

43.1.2 බැංකුවේ ප්‍රධාන කොටස් හිමියන්

	2018 %	2017 %
ශ්‍රී ලංකා රජය	92.27	92.27
සමුපකාර සමිති	7.73	7.73
	100.00	100.00

43.2 පැවරූ ප්‍රාග්ධනය (වෙන්කර දීමට නියමිත ප්‍රාග්ධනය)

43.2.1 ශ්‍රී ලංකා රජය ප්‍රාග්ධනය වශයෙන් බැංකුව වෙත රු මිලියන 12, 152 ක් යොදවා ඇත. එම මුදල දැනට වෙන්කර දීමට නියමිත ප්‍රාග්ධන ගිණුමේ පවතී. අනුදන් කොටස් ප්‍රාග්ධනය වැඩිවීමෙන් පසු, එකක් රු.50/- ක් වන කොටස් 244,039,960 ක් හිකුත් කිරීමට බැංකුව සැලසුම් කොට ඇත.

43.2.2 ගෙවා අවසන් කළ ප්‍රාග්ධනය වැඩි කිරීම සඳහා මහජන බැංකු පනත සංශෝධනය කළ යුතුව පවතින අතර ඒ පිළිබඳව අවසන් තීරණයක් ගත යුතුව ඇත.

43.2.3 ශ්‍රී ලංකා රජයේ මුදල් අමාත්‍යාංශය මගින් පිළිවෙලින් වසර 2005 සිට 2008 දක්වා රු. බිලියන 1, රු. බිලියන 2 රු. බිලියන 1.5 සහ රු. බිලියන 1.5 වශයෙන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියම කරන ලද අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය සපුරාලීම උදෙසා වසර 2017 සඳහා රු බිලියන 5 ක් ද වශයෙන් ප්‍රාග්ධනය ලබා දෙන ලදී.

44. ව්‍යවස්ථාපිත සංචිත අරමුදල

ව්‍යවස්ථාපිත සංචිත අරමුදල පවත්වා ගෙන යනු ලබන්නේ 1988 අංක 30 දරණ බැංකු පනතෙන් නියම කොට ඇති ආකාරයටය. ඒ අනුව බැංකුව විසින්, බදු ගෙවීමෙන් අනතුරුව, තමුත් ලාභාංශ කිසිවක් ප්‍රකාශයට පත් කිරීමට පෙර, ස්ථාවර සංචිතය, ගෙවා හිමි ප්‍රාග්ධනයෙන් 50% කට සමාන වන තෙක්, බැංකුවේ ගෙවා හිමි ප්‍රාග්ධනයෙන් 5% කට නොඅඩු මුදලක් සහ ස්ථාවර සංචිතය ගෙවා හිමි ප්‍රාග්ධනයට සමාන වීම දක්වා 2% කට නොඅඩු මුදලක්, ලාභයෙන් ව්‍යවස්ථාපිත සංචිත අරමුදලට මාරු කළ යුතුය.

ඒ අනුව, වර්ෂය සඳහා රු මිලියන 855 ක මුදලක් බැංකුව විසින් මාරු කරනු ලැබ ඇත.

45. වෙනත් සංචිත

45.1 ප්‍රත්‍යාගණන සංචිතය

මෙම සංචිතය පිහිටුවා ඇත්තේ, “දේපළ, පිරිසත සහ උපකරණ” යන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 16 ට අනුකූලවය

45.2 ප්‍රාග්ධන සංචිතය

මෙම සංචිතය 1987 වර්ෂයේ පිහිටුවා, 1998 දී වැඩි කර ඇති අතර, අද දක්වා මාරුකිරීමක් සිදු කර නැත

45.3 විශේෂ අවදානම් සංචිතය

ශ්‍රී ලංකා මහ බැංකුවේ විධානයන් ප්‍රකාරව ප්‍රාථමික වෙළඳ ඒකක ලාභයෙන් 25%ක්, ප්‍රාථමික වෙළඳ පද්ධතියේ ආරක්ෂාව, ප්‍රබලත්වය සහ ස්ථාවරභාවය වර්ධනය කිරීම සහ ප්‍රාථමික වෙළඳ පද්ධතිය ගොඩනැගීම සඳහා විශේෂ අවදානම් සංචිතයට මාරුකරනු ලැබ ඇත.

අංක 08/11/011/0019/001 සහ 2013 පෙබරවාරි 14 වැනි දිනය දරණ මහ බැංකුවේ විධානයට අනුව සංචිතය පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයෙන් බැංකුව හිදුනස් කරනු ලැබ ඇත. එමනිසා ශ්‍රී ලංකා මහ බැංකුව මගින් කරන ලද විධානය පදනම් කරගෙන මේ වර්ෂයේදී සංචිතයට මාරු කිරීමක් සිදු කොට නැත.

45.4 පොදු සංචිතය

මෙම සංචිතය පිහිටුවා ඇත්තේ 1961 අංක 29 දරණ මහජන බැංකු පනතේ 22(2) වගන්තිය යටතේය. පොදු සංචිතය, බෙදාහැරීම හා හිකුත් කරන ලද ණයවර හිරවුල් කිරීම සඳහා තිබෙන, සමුච්චිත, වෙන් කර නොදෙනු ලැබූ රඳවාගත් ලාභ අලාභ වලින් සමන්විත වේ.

45.5 විකිණීම සඳහා පවතින සංචිතය

විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන හඳුනාගැනීමෙන් බැහැර කිරීම හෝ භාහිකරණය සිදු වන තෙක් ඒවායේ සාධාරණ අගයේ සමුච්චිත ශුද්ධ වෙනස්වීමෙන් විකිණීම සඳහා පවතින සංචිතය සැදුම් ලබයි.

45.6 වෙනත් විස්තීර්ණ ආදායම් ඔස්සේ සාධාරණ අගය අනුව සංචිතයේ පවතින මූල්‍ය වත්කම්

වෙනත් විස්තීර්ණ ආදායම් ඔස්සේ සාධාරණ අගය අනුව සංචිතය, අදාළ උපකරණ හඳුනාගැනීමෙන් බැහැර කිරීම හෝ භාහිකරණය සිදු වන තෙක්, වෙනත් විස්තීර්ණ ආදායම් ඔස්සේ සාධාරණ අගය අනුව සංචිතයේ පවතින ස්කන්ධ උපකරණ වල සහ වෙනත් විස්තීර්ණ ආදායම් ඔස්සේ සාධාරණ අගය අනුව සංචිතයේ ණය උපකරණ වල සමුච්චිත ශුද්ධ වෙනස්වීමෙන් සැදුම් ලබයි.

45.7 භාණ්ඩාගාරය වෙත ලාභාංශ/විශේෂ බද්ද

ශ්‍රී ලංකා රජය සහ මහජන බැංකුව අතර පවතින ගිවිසුමට අනුව රු මිලියන 419 ක ගෙවීමක් කරන ලද අතර, ප්‍රතිව්‍යුහගත කිරීමේ බැඳුම්කරයේ පොලියෙන් 25% ලාභාංශයක් මහා භාණ්ඩාගාරයට ගෙවන ලෙස බැංකුවට නියම කෙරේ. මෙම වියදම පිළිබඳ අමතර විස්තර සටහන 24.3.ඇ හි දැක්වේ.

රු. මිලියන 3,000 වන මුදල ලාභාංශ/විශේෂ බදු වශයෙන්, මුදල් අමාත්‍යාංශය විසින් නිශ්චය කොට ඇති ආකාරයට ශ්‍රී ලංකා රජයේ ඒකාබද්ධ අරමුදල වෙත ගෙවන ලදී.

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

46. රඳවාගත් ඉපයුම් වල සහ සෙසු සංචිත වල සංවලනය

46.1 බැංකුව

	ව්‍යවස්ථාපිත සංචිතය රු.'000	ප්‍රත්‍යාගණන සංචිතය රු.'000	ප්‍රාග්ධන සංචිතය රු.'000	විශේෂ අවදානම් සංචිතය රු.'000
2017.01.01. දිනට ශේෂය	4,902,255	10,843,204	5,663	1,633,710
වර්ෂය සඳහා ලාභය	-	-	-	-
විකිණීම සඳහා පවතින ආයෝජන වල සාධාරණ අගයෙහි වෙනස්වීම්	-	-	-	-
විකිණීම සඳහා පවතින ආයෝජන බැහැර කිරීම් වල සාධාරණ අගය අනුව ලාභය ප්‍රතිවර්තනය	-	-	-	-
ශුද්ධ නිශ්චිත ප්‍රතිලාභ බැඳීම	-	-	-	-
නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් මත විලම්බිත බදු බලපෑම	-	-	-	-
ඉඩම් සහ ගොඩනැගිලි මත ප්‍රත්‍යාගණන අතිරික්තය	-	6,568,522	-	-
ප්‍රත්‍යාගණන අතිරික්තය මත විලම්බිත බදු බලපෑම	-	(3,366,405)	-	-
වර්ෂය තුළ සංචිතය වෙත මාරුකිරීම්	912,489	-	-	-
වර්ෂය තුළ රඳවාගත් ඉපයුම් වෙත මාරුකිරීම්	-	6,590	-	-
භාණ්ඩාගාරය වෙත විශේෂ බද්ද/ලාභාංශ	-	-	-	-
2017.12.31. දිනට ශේෂය	5,814,744	14,051,911	5,663	1,633,710
2018.01.01. දිනට SLFRS 9 ප්‍රමිතිය අනුගමනය කිරීමේ බලපෑම (සටහන 6.2)				
2018.01.01. දිනට SLFRS 9 ප්‍රමිතිය යටතේ නැවත ප්‍රකාශිත ආරම්භක ශේෂය	5,814,744	14,051,911	5,663	1,633,710
වර්ෂය සඳහා ලාභය	-	-	-	-
වෙනත් විස්තීර්ණ ආදායම් ඔස්සේ සාධාරණ අගය අනුව ස්කන්ධ උපකරණ මත ශුද්ධ ලාභය/(අලාභය)	-	-	-	-
වෙනත් විස්තීර්ණ ආදායම් ඔස්සේ සාධාරණ අගය අනුව ණය උපකරණ මත ශුද්ධ ලාභය/(අලාභය)	-	-	-	-
නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් මත ශුද්ධ ආයුගණක ලාභ සහ අලාභ	-	-	-	-
නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් මත ශුද්ධ ආයුගණක ලාභ සහ අලාභ වල විලම්බිත බදු බලපෑම	-	-	-	-
වර්ෂය තුළ සංචිතය වෙත මාරුකිරීම් (සටහන 44) සහ (සටහන 45.4)	854,746	-	-	-
භාණ්ඩාගාරය වෙත විශේෂ බද්ද/ලාභාංශ (සටහන 45.7)	-	-	-	-
2018.12.31. දිනට ශේෂය	6,669,490	14,051,911	5,663	1,633,710

පොදු සංචිතය රු.'000	(AFS) විසභ සංචිතය රු.'000	(FVOCI) වෙළඳාසාද සංචිතයේ වත්කම්	රඳවාගත් ඉපයුම් රු.'000	එකතුව රු.'000
8,439,500	273,778		26,348,749	52,446,857
-	-		18,249,776	18,249,776
-	(177,930)		-	(177,930)
-	17,289		-	17,289
-	-		(3,222,626)	(3,222,626)
-	-		(41,067)	(41,067)
-	-		-	6,568,522
-	-		-	(3,366,405)
873,864	-		(1,786,353)	-
-	-		(6,590)	-
-	-		(5,219,690)	(5,219,690)
9,313,364	113,137	-	34,322,199	65,254,728
	(113,137)	115,030	(458,787)	(456,894)
9,313,364	-	115,030	33,863,412	64,767,834
-	-		17,094,923	17,094,923
-	-	17,560	-	17,560
-	-	(2,154)	-	(2,154)
-	-		721,465	721,465
-	-		(202,010)	(202,010)
873,864	-		(1,728,611)	-
-	-		(3,419,690)	(3,419,690)
10,187,228	-	130,436	46,329,489	79,007,928

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

46. රඳවාගත් ඉපයුම් වල සහ සෙසු සංචිත වල සංවලනය

46.2 සමූහය

	ව්‍යවස්ථාපිත සංචිතය රු.'000	ප්‍රත්‍යාගණන සංචිතය රු.'000	ප්‍රාග්ධන සංචිතය රු.'000	විශේෂ අවදානම් සංචිතය රු.'000
2017.01.01. දිනට ශේෂය	4,902,255	11,883,155	5,663	1,633,710
වර්ෂය සඳහා ලාභය	-	-	-	-
විකිණීම සඳහා පවතින ආයෝජන වල සාධාරණ අගයෙහි වෙනස්වීම්	-	-	-	-
විකිණීම සඳහා පවතින ආයෝජන බැහැර කිරීම් වල සාධාරණ අගය අනුව ලාභය ප්‍රතිවර්තනය	-	-	-	-
ශුද්ධ නිශ්චිත ප්‍රතිලාභ බැඳීම	-	-	-	-
ඉඩම් සහ ගොඩනැගිලි මත ප්‍රත්‍යාගණන අතිරික්තය	-	7,582,372	-	-
වර්ෂය තුළ සංචිතය වෙත මාරුකිරීම්	912,489	-	-	-
වර්ෂය තුළ රඳවාගත් ඉපයුම් වෙත මාරුකිරීම්	-	6,590	-	-
භාණ්ඩාගාරය වෙත විශේෂ බද්ද/ලාභාංශ	-	-	-	-
අයිතිවාසිකම් වෙත සේතුවෙන් සිදු වන සංවලනය	-	-	-	-
නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් මත විලම්බිත බදු බලපෑම	-	-	-	-
ප්‍රත්‍යාගණන අතිරික්තය මත විලම්බිත බදු බලපෑම	-	(3,640,880)	-	-
ව්‍යුත්පන්න මූල්‍ය වත්කම් මත ලාභ හා අලාභ	-	-	-	-
ලාභාංශ ගෙවීම	-	-	-	-
2017.12.31. දිනට ශේෂය	5,814,744	15,831,237	5,663	1,633,710
2018.01.01. දිනට SLFRS 9 ප්‍රමිතිය අනුගමනය කිරීමේ බලපෑම (සටහන 6.5)				
2018.01.01. දිනට SLFRS 9 ප්‍රමිතිය යටතේ නැවත ප්‍රකාශිත ආරම්භක ශේෂය	5,814,744	15,831,237	5,663	1,633,710
වර්ෂය සඳහා ලාභය	-	-	-	-
වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව ස්කන්ධ උපකරණ මත ශුද්ධ ලාභය/(අලාභය)	-	-	-	-
වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව ණය උපකරණ මත ශුද්ධ ලාභය/(අලාභය)	-	-	-	-
විදේශ මෙහෙයුමෙහි මූල්‍ය ප්‍රකාශයන් පරිවර්තනය මත ශුද්ධ ලාභය/(අලාභය)	-	-	-	-
නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් මත ශුද්ධ ආයුගණක ලාභ සහ අලාභ	-	-	-	-
නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් මත ශුද්ධ ආයුගණක ලාභ සහ අලාභ වල විලම්බිත බදු බලපෑම	-	-	-	-
ඉඩම් සහ ගොඩනැගිලි මත ප්‍රත්‍යාගණන අතිරික්තය	-	37,500	-	-
ප්‍රත්‍යාගණන අතිරික්තය මත විලම්බිත බදු බලපෑම	-	(7,500)	-	-
පෙර වසර වල ප්‍රත්‍යාගණන අතිරික්තය මත විලම්බිත බදු බලපෑම	-	(63,422)	-	-
වර්ෂය තුළ සංචිතය වෙත මාරුකිරීම්	854,746	-	-	-
භාණ්ඩාගාරය වෙත විශේෂ බද්ද/ලාභාංශ	-	-	-	-
ලාභාංශ ගෙවීම	-	-	-	-
2018.12.31. දිනට ශේෂය	6,669,490	15,797,815	5,663	1,633,710

පොදු සංචිතය රු.'000	මුදල් ප්‍රවාහ ආවරන සංචිතය රු.'000	(AFS) විසප සංචිතය රු.'000	(FVOCI) වෙවිආසාද සංචිතයෙහි වත්කම්	විනිමය සමානකරණ සංචිතය රු.'000	රඳවාගත් ඉපයුම් රු.'000	එකතුව රු.'000	පාලනය නොවන සබඳතා	මුළු ගණන රු.'000
8,439,500	11,787	296,180		-	43,185,534	70,357,784	7,631,326	77,989,110
-	-	-		-	19,295,734	19,295,734	1,215,187	20,510,921
-	-	(177,011)		-	-	(177,011)	1,680	(175,331)
-	-	17,289		-	-	17,289	-	17,289
-	-	-		-	(3,240,752)	(3,240,752)	(6,082)	(3,246,834)
-	-	-		-	-	7,582,372	166,683	7,749,055
873,864	-	-		-	(1,786,353)	-	-	-
-	-	-		-	(6,590)	-	-	-
-	-	-		-	(5,219,690)	(5,219,690)	-	(5,219,690)
-	-	-		(6,626)	-	(6,626)	987,624	980,998
-	-	-		-	(36,570)	(36,570)	1,510	(35,060)
-	-	-		-	-	(3,640,880)	(91,492)	(3,732,372)
-	(11,787)	-		-	-	(11,787)	(3,928)	(15,715)
-	-	-		-	-	-	(581,222)	(581,222)
9,313,364	-	136,458		(6,626)	52,191,314	84,919,861	9,321,287	94,241,148
		(136,458)	115,030		(1,031,973)	(1,053,401)	(198,836)	(1,252,237)
9,313,364	-	-	115,030	(6,626)	51,159,341	83,866,460	9,122,451	92,988,911
-	-	-			19,977,862	19,977,862	1,514,281	21,492,143
-	-	-	17,560	-	-	17,560	-	17,560
-	-	-	(2,154)			(2,154)		(2,154)
-	-	-		279,004	-	279,004	93,001	372,005
-	-	-		-	702,840	702,840	(6,238)	696,602
-	-	-		-	(197,243)	(197,243)	1,597	(195,646)
-	-	-		-	-	37,500	12,500	50,000
-	-	-		-	-	(7,500)	(2,500)	(10,000)
-	-	-		-	-	(63,422)	(21,141)	(84,563)
873,864	-	-		-	(1,728,611)	-	-	-
-	-	-		-	(3,419,690)	(3,419,690)	-	(3,419,690)
-	-	-		-	-	-	(593,719)	(593,719)
10,187,228	-	-	130,436	272,378	66,494,499	101,191,216	10,120,232	111,311,449

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

47. අසම්භාව්‍ය බැරකම් සහ බැඳුම්

සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු කරගෙන යාමේදී බැංකුව, ස්වකීය ගනුදෙනුකරුවන් සමග හිතීමය උපයෝජනය සහිත විවිධ බැඳුම් වලට බැඳෙන අතර, අසම්භාව්‍ය බැරකම් වලට ද එළඹෙයි. මෙම ගනුදෙනු වල ප්‍රතිඵලයක් වශයෙන් සැලකිය යුතු තරමේ අලාභ සිදුවේ යැයි අපේක්ෂා නොකෙරේ.

දෙසැම්බර් 31 දිනට	සටහන	බැංකුව		සමූහය	
		2018 රු. 000	2017 රු. 000	2018 රු. 000	2017 රු. 000
අසම්භාව්‍ය බැරකම්	47.1	346,641,288	245,675,334	347,387,712	246,433,060
බැඳුම්	47.2	56,791,963	57,668,816	62,858,973	57,668,816
අඩු කිරීම :		403,433,251	303,344,150	410,246,685	304,101,876
අපේක්ෂිත බැරකම් අලාභය සඳහා දීමනාව	47.3	(671,288)	-	(671,288)	-
		402,761,963	303,344,150	409,575,397	304,101,876
47.1 අසම්භාව්‍ය බැරකම්					
ප්‍රතිග්‍රහනයන්		90,195,344	60,018,935	90,195,344	60,018,935
ලේඛණගත ණය		84,103,230	74,128,107	84,103,230	74,128,107
ඇපකර		73,255,113	73,466,998	74,001,537	74,224,724
ඉදිරි හුවමාරු ගිවිසුම්		99,087,601	38,061,294	99,087,601	38,061,294
		346,641,288	245,675,334	347,387,712	246,433,060
47.2 බැඳුම්					
මුදා නොතර්ථ ලද අයිරා සහ ණය		56,791,963	57,668,816	62,858,973	57,668,816
		56,791,963	57,668,816	62,858,973	57,668,816

47.3 ණය අවදානමට නිරාවරනය මත පදනම්ව අපේක්ෂිත බැරකම් අලාභය සඳහා වන දීමනාවේ සංවලනය

බැංකුව සහ සමූහය	2018 රු. 000			
	අදියර 1	අදියර 2	අදියර 3	එකතුව
ජනවාරි 01 දිනට ආරම්භක ශේෂය	95,614	219,783	1,627,270	1,942,666
වර්ෂය සඳහා ශුද්ධ අය කිරීම/ (ප්‍රතිවර්තනය)	7,828	49,111	(1,328,318)	(1,271,379)
දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය	103,442	268,894	298,952	671,288

47.4 වෙනත් ප්‍රාග්ධන බැඳුම්

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද, එහෙත් මෙම මූල්‍ය ප්‍රකාශ වල ප්‍රතිපාදන සලසවා නොමැති ප්‍රාග්ධන වියදම් පහත දැක්වේ

	බැංකුව		සමූහය	
	2018 රු. 000	2017 රු. 000	2018 රු. 000	2017 රු. 000
අනුමත කරන ලද සහ ගිවිසුම් වලට බැඳුණු	1,468,662	871,783	1,503,652	3,668,014
අනුමත කරන ලද සහ ගිවිසුම් වලට නොබැඳුණු	62,610	330,614	928,301	140,610
	1,531,272	1,202,397	2,431,953	3,808,624

47.5 බැංකුවට ලැබුණු තක්සේරු කිරීම්

බැංකුව වෙත දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙතින් පහත දැක්වෙන තක්සේරු කිරීම් හිමි විය.

ආදායම් බදු

තක්සේරු වර්ෂය 2010/2011, 2011/2012, 2012/2013, 2013/2014, 2014/2015 සහ 2015/2016 සඳහා ආදායම් බදු පිළිවෙලින් රු.මිලියන 2,422.29 (ITA 13291100319V1) , රු.මිලියන 1,383.83 (ITA 14271100064V1), රු.මිලියන 6,054.77 (ITA 1527110000V1), රු.මිලියන 7,452.63 (ITA 16300500108V1) , රු.මිලියන 5,564.82 (ITA 170106000084VI) සහ රු.මිලියන 3,891.59 (201516002)

එකතු කළ අගය මත බදු

වර්ෂ 2012, 2013, 2014 සහ 2015 සඳහා මූල්‍ය සේවා මත එකතු කළ අග මත බදු පිළිවෙලින් රු.මිලියන 732.27 (VATFS/BFSU/2015/660), රු.මිලියන 360.79 (VATFS/BFSU/2015/66I), රු.මිලියන 404.98 (VATFS/BFSU/2017/816) සහ රු.මිලියන 802.82 (VATFS/BFSU/2018/894)

ජාතිය ගොනැගීමේ බද්ද

වර්ෂ 2014 සහ 2015 සඳහා ජාතිය ගොඩනැගීමේ බද්ද පිළිවෙලින් රු.මිලියන 60.26 (NBTFs/BFSU/2017/086) සහ රු.මිලියන 130.32 (NBTFs/BFSU/2018/239)

47.6 බැංකුවට සහ සමූහය තුළ නියුතු සමාගම් වලට විරුද්ධ හඬු කටයුතු

සාමාන්‍ය ව්‍යාපාර කටයුතු කරගෙන යන අතරතුර, ස්වකීය ණය හිච්ඡුම් වල කොන්දේසි යටතේ ගෙවීම් පැහැරහරින ණය ගනුදෙනුකරුවන්ට විරුද්ධව හඬු පැවරීමට බැංකුවට සිදුවේ. ඇතැම් අවස්ථාගත කරුණු යටතේ ණය ගනුදෙනුකරුවන්ට ප්‍රතිවිරුද්ධ හිමිකම් තහවුරු කරමින් හෝ තර්ජනය කරමින් විත්තිවාවක ඉදිරිපත් කර ඇත. බැංකුවද, ඇතැම් විනිශ්චායාධිකාර වල හඬු අභියෝගයට ලක් කරමින් සිටී. ස්වකීය තක්සේරුව සහ බාහිර නීතිඥවරුන් සමඟ කරන උපදෙස් විමසීම් පදනම් කරගෙන ගනු ලබන කළමනාකාරිත්වයේ මතය වනුයේ දැනට බැංකුවට සහ සමූහයට විරුද්ධව පවත්නා හඬු, බැංකුවේ සහ සමස්ත සමූහයේ ඉදිරි කටයුතු කෙරෙහි සැලකිය යුතු තරම් බලපෑමක් ඇති නොකරන බවයි. බැංකුවට විරුද්ධව පවතින හඬු වල මුළු වටිනාකම, ආසන්න වශයෙන් රු. බිලියන 7.35 ක් වන අතර ඒ පිළිබඳ විස්තර පහත දැක්වේ.

කලාපය	ප්‍රදේශය	මුළු ගණන
හීනි	හීනි දෙපාර්තමේන්තුව	581,775,813
බටහිර 1	බටහිර කලාපය 1	-
	ගම්පහ	975,000
මධ්‍යම	මහනුවර	108,131,900
	මාතලේ	14,637,000
	නුවරඑළිය	689,300
හැගෙනහිර	මඩකලපුව	454,000
උතුරු මැද	අනුරාධපුරය	1,050,000
	පොළොන්නරුව	-
උතුරු	යාපනය	-
	වත්ති	-
දකුණු	ගාල්ල	250,000,000
	හම්බන්තොට	1,200,000
	මාතර	52,543,700
උගුව	බදුල්ල	4,000,000
සබරගමුව	කෑගල්ල	-
	රත්නපුර	1,500,000
බටහිර 2	බටහිර 2	1,000,000
	කළුතර	31,103,167
විශේෂ වත්කම් ඒකකය/සංස්ථාපිත බැංකු අංශය		6,301,341,567
		7,350,401,447

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

48. මූල්‍ය ප්‍රකාශ නිකුත් කිරීමෙන් පසු සිදුවීම්

මූල්‍ය ප්‍රකාශ වල කවර හෝ ගැලපුම් කිරීමට හෝ අනාවරනය කිරීමට තරම් වූ අවස්ථාගත කරුණු කිසිවක් පැහැදිලි නැත.

49. සම්බන්ධිත පාර්ශ්ව අනාවරණයන්

සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු කරගෙන යාමේදී කාර්ය මණ්ඩලයේ සියළුදෙනාටම, අනුග්‍රහ අනුපාත මත වීඩ සමාජව අදාළ වන ක්‍රම යටතේ ප්‍රධාන කළමනාකරණ මණ්ඩලයේ නියුතු අය සමග සිදු කර ඇති ගනුදෙනු හැරුණු විට, බැංකුව කටයුතු කර ඇත්තේ, ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 24 - 'සම්බන්ධිත පාර්ශ්ව අනාවරණයන්හි, සම්බන්ධිත පාර්ශ්වයන් ලෙස අර්ථ නිරූපනය කර ඇති පාර්ශ්වයන් සමග වාණිජ අනුපාතයට අනුව, අනෙක් දුරින් සිටින පදනමක් මතය. එම ගනුදෙනු වලට, මුදල් ණයට දීමේ කටයුතු, තැන්පතු භාරගැනීම්, ශේෂ පත්‍ර වලට බාහිර ගනුදෙනු සහ වෙනත් බැංකුකරණ සහ මූල්‍ය සේවාවන් සඳහා ප්‍රතිපාදන සැලැස්වීම් ඇතුළත් වේ.

49.1 මව් පාර්ශ්වය සහ අවසාන පාලනය කරන පාර්ශ්වය

මහජන බැංකුව ශ්‍රී ලංකා රජයට අයත් බැංකුවකි.

49.2 ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ සම්පතම පවුල්වල සාමාජිකයන්

ප්‍රධාන කළමනාකරණ සේවක මණ්ඩලය යනු බැංකුවේ ක්‍රම සම්පාදනය, විධාන කිරීම සහ පාලනය පිළිබඳ කටයුතු සම්බන්ධයෙන් අධිකාරී බලය සහ වගකීම පැවරී ඇති තැනැත්තන් ලෙස අර්ථ නිරූපනය කර ඇත. එබඳු ප්‍රධාන කළමනාකරණ තැනැත්තන් සමූහයට බැංකුවේ සභාපති, විධායක හා විධායක නොවන අධ්‍යක්ෂවරුන්, ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී සහ ආයතනික කළමනාකාරිත්වය ඇතුළත් වේ. එබඳු යම් තැනැත්තකුගේ සම්ප පවුල් සාමාජිකයන් යනු, එම තැනැත්තන් විසින් ආයතනය සමග කරනු ලබන ගනුදෙනු වලදී බලපෑම් කිරීමට හෝ බලපෑම් කරනු ලැබීමට අපේක්ෂා කරන පවුලේ සාමාජිකයන් වන්නේය. ඒ අයවලින් අතරට අදාළ තැනැත්තාගේ කලතූයා සහ දරුවන්, සහ යැපෙන තැනැත්තන් ඇතුළත් වන්නේය.

49.2.1. ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලය සඳහා පාර්ශ්වික

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වසර සඳහා	2018 රු.'000	2017 රු.'000
කෙටි කාලීන සේවක ප්‍රතිලාභ	37,172	29,500
පශ්චාත් සේවා විභාග වැටුප්	2,735	-
සේවය අවසන් කිරීමේ ප්‍රතිලාභ	-	-
කොටස් මත පදනම් වූ ගෙවීම්	-	-
වෙනත් දිගු කාලීන ප්‍රතිලාභ	-	-

49.2.2. ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලය සමග ගනුදෙනු

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වසර සඳහා	2018 රු.'000	2017 රු.'000
(අ) ආදායම් ප්‍රකාශයේ සඳහන් අයිතම		
පොලී ආදායම	-	-
පොලී වියදම	6,131	-

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වසර සඳහා	2018 රු.'000	2017 රු.'000
(ආ) මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ සඳහන් අයිතම		
නිවාස උකස්	-	-
කාල ණය	2,474	-
ණය කාඩ්පත්	503	-
මුදල් ආන්තික ණය	-	-
තැන්පතු	14,623	-
ඇපකර	-	-
ප්‍රතිමුද්‍රී ගැහිමේ ගිවිසුම් යටතේ විකුණන ලද සුරැකුම්	987	-

49.2.3. ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලයේ සම්පතම පවුල්වල සාමාජිකයන් සමග ගනුදෙනු

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වසර සඳහා

2018
රු.'000

(අ) ආදායම් ප්‍රකාශයේ සඳහන් අයිතම	
පොලී ආදායම	41
පොලී වියදම	108
දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වසර සඳහා	2018 රු.'000
(ආ) මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ සඳහන් අයිතම	
හිචාස උකස්	-
කාල ණය	1,444
අයිරා	2,491
මුදල් ආන්තික ණය	-
තැන්පතු	3,019
ඇපකර	-

49.3 සමූහයේ ආයතන සමග ගනුදෙනු

සමූහ ආයතනයන්ට බැංකුවේ පරිපාලිත සමාගම් සහ ආශ්‍රිත සමාගම් ඇතුළත් වේ

49.3.1 සමූහයේ පරිපාලිත සමාගම්, උප පරිපාලිත සමාගම් සහ ආශ්‍රිත සමාගම් සමග ගනුදෙනු

වර්ෂය තුළ සිදුකෙරෙන ගනුදෙනු වලින් පැන නැගෙන ආදායම් මුළු මුදල, අදාළ සම්බන්ධ පාර්ශ්වයකට ලැබිය යුතු සහ එම පාර්ශ්වයන්ගෙන් ලැබිය යුතු මුදල් සහ වර්ෂය අවසානයේදී ශේෂ පත්‍රයෙන් බැහැර ගනුදෙනු වලින් ලැබෙන මුළු මුදල මෙහි සංක්ෂිප්තව දක්වා ඇත.

දෙසැම්බර් 31 දින අවසන් වූ වසර සඳහා

	බැංකුවේ පරිපාලිත සමාගම්		බැංකුවේ උප පරිපාලිත සමාගම්	
	2018 රු.'000	2017 රු.'000	2018 රු.'000	2017 රු.'000
(අ) ආදායම් ප්‍රකාශයේ සඳහන් අයිතම				
පොලී ආදායම	1,092,912	1,101,385	117	-
පොලී වියදම	783,948	561,503	32,094	9,455
ලාභාංශ ආදායම්	1,482,606	1,482,359	-	-
වෙනත් ආදායම්	39,987	22,454	96,487	76,817
වෙනත් වියදම්	-	-	380,659	287,989

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

දෙසැම්බර් 31 දින අවසන් වූ වසර සඳහා

	බැංකුවේ පරිපාලිත සමාගම්		බැංකුවේ උප පරිපාලිත සමාගම්	
	2018 රු.'000	2017 රු.'000	2018 රු.'000	2017 රු.'000
(ආ) මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ සඳහන් අයිතම වත්කම්				
ආයෝජන	1,325,766	1,325,766	-	-
ණාය	10,096,474	7,587,761	-	-
අයිතම	3,414,532	2,131,835	25,392	-
වත්කම් වලින් සහය ලැබෙන සුරැකුම්	2,598,034	885,676	-	-
වෙනත් ලැබිය යුතු දෑ	3,181	2,958	213,211	224,086
	17,437,986	11,933,996	238,603	224,086
බැරකම්				
තැන්පතු	2,896,100	5,077,467	652,985	210,103
ප්‍රතිමුද්‍රී ගැනීමේ ගිවිසුම් යටතේ විකුණන ලද සුරැකුම්	7,517,323	3,583,085	203,375	473,506
වෙනත් ගෙවිය යුතු දෑ	6,868	1,364	17,151	4,226
	10,420,291	8,661,915	873,511	687,834
(ඇ) ශේෂ පත්‍රයට බාහිර අයිතම				
ඇප	33,300	32,800	-	-

49.4 ශ්‍රී ලංකා රජය සහ රජයට අයත් ව්‍යාපාරික ආයතන සමග කෙරෙන ගනුදෙනු.

ශ්‍රී ලංකා රජය සහ රජයට අයත් ව්‍යාපාරික ආයතන සමග බැංකුව සිදුකර ඇති ගනුදෙනු පහත දැක්වේ.

දෙසැම්බර් 31 දිනේ අවසන් වූ වසර සඳහා

	2018 රු.'000	2017 රු.'000
(අ) ආදායම් ප්‍රකාශයේ අයිතම		
පොලී ආදායම	51,117,090	50,840,496
වෙනත් ආදායම්	706,693	773,823
පොලී වියදම	22,113,059	15,967,815

දෙසැම්බර් 31 දිනේ අවසන් වූ වසර සඳහා

	2018 රු.'000	2017 රු.'000
(ආ) මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ අයිතම වත්කම්		
ශ්‍රී ලංකා මහ බැංකුව සමග පවතින ශේෂයන්	51,615,796	65,689,278
රජයේ සුරැකුම්පත් වල ආයෝජන	276,659,261	231,062,209
ණාය සහ ලැබිය යුතු දෑ - කාල ණය	452,869,874	269,354,147
- අයිතම	83,676,700	78,217,200
- බිල්පත	3,543,103	558,684
	868,364,733	644,881,519

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වසර සඳහා

2018
රු.'000

2017
රු.'000

	2018 රු.'000	2017 රු.'000
බැරකම්		
ශ්‍රී ලංකා මහ බැංකුවේ ණයට ගැහීම්	2,464,696	1,810,218
තැන්පතු - ඉල්ලුම්	28,092,186	25,968,504
- ඉතුරුම්	17,980,852	12,291,431
- කාල	222,547,482	142,489,029
	271,085,216	182,559,181
(අ) ස්කන්ධ වෙනස්වීමේ ප්‍රකාශයෙහි අයිතම		
ගෙවන ලද ලාභාංශ	219,690	219,690
විශේෂ බදු	3,200,000	5,000,000

දෙසැම්බර් 31 දිනට

2018
රු.'000

2017
රු.'000

	2018 රු.'000	2017 රු.'000
(අ) ශේෂ පත්‍රයට බාහිර අයිතම		
ප්‍රතිග්‍රහනයන්	86,078,859	54,311,258
ලේඛණගත ණය	63,343,548	56,922,893
අප	1,066,005	9,563,369
	150,488,413	120,797,521

49.5 බැංකු සේවකයින් සඳහා වන පශ්චාත් සේවා ප්‍රතිලාභ සැලසුම් සමග ගනුදෙනු

බැංකු සේවකයින් සඳහා වන පශ්චාත් සේවා ප්‍රතිලාභ සැලසුම් ආශ්‍රිත ගනුදෙනු හා වැඩිපිළිවෙල පහත දැක්වේ.

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වසර සඳහා

2018
රු.'000

2017
රු.'000

	2018 රු.'000	2017 රු.'000
(අ) ආදායම් ප්‍රකාශයේ අයිතම		
පොලී වියදම්	4,351,888	4,258,920
දරන ලද දායකත්වය	1,406,779	1,095,455

දෙසැම්බර් 31 දිනට

2018
රු.'000

2017
රු.'000

	2018 රු.'000	2017 රු.'000
(ආ) මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයේ අයිතම		
බැරකම්		
තැන්පතු	14,462,202	8,405,671
ප්‍රතිමුද්‍රී ගැහීමේ ගිවිසුම් යටතේ විකුණන ලද සුරැකුම්	15,833,494	21,239,015
යටත් කරන ලද කාල ණය	12,533,904	12,531,728

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

50. මූල්‍ය උපකරණ වල සාධාරණ අගය

50.1 සාධාරණ අගය

සාධාරණ අගය යනු වත්කමක් විකිණීම සඳහා ලැබෙන හෝ වෙළඳපොලට සහභාගි වන්නන් අතර විධිමත් ගනුදෙනුවකදී බැරකමක් මාරු කිරීම සඳහා මුල් මුදල මිනුම්කරණ දිනට හෝ එසේ නොමැති නම් එම දිනට සමූහයට ප්‍රවේශය ඇති වඩාත්ම වාසිදායක වෙළඳපොල අනුව ගෙවනු ලබන මිල වේ.

සාධාරණ අගය සහ සාධාරණ අගය සම්බන්ධ වටිනාකම් අනුපිළිවෙල නිගමනය කිරීම

සමූහය අගය කිරීමේ ශිල්ප ක්‍රම මගින් මූල්‍ය උපකරණ වල සාධාරණ අගය නිශ්චය කිරීමේදී සහ අනාවරනය කිරීමේදී පහත දැක්වෙන අනුපිළිවෙල භාවිත කරයි.

- 1 වන මට්ටම : සර්වසම වත්කම් සහ බැරකම් සඳහා සක්‍රීය වෙළඳපොලෙහි පවත්නා මිල සඳහන් නොකළ (ගැළපීම් නොකළ) මිල ගණන්
- 2 වන මට්ටම : වාර්තාගත සාධාරණ අගය සඳහා කෙරෙහි සැලකිය යුතු බලපෑමක් සහිත සියළුම යෙදවුම් සෘජුව හෝ වක්‍රව නිරීක්ෂණය කළ හැකි ආකාරයේ වෙනත් ශිල්ප ක්‍රම
- 3 වන මට්ටම : නිරීක්ෂණය කළ හැකි වෙළඳපොල දත්ත මත පදනම් නොවූ වාර්තාගත සාධාරණ අගය සඳහා කෙරෙහි සැලකිය යුතු බලපෑමක් සහිත යෙදවුම් භාවිත කරනු ලබන ශිල්ප ක්‍රම

50.2 සාධාරණ අගය අනුව වාර්තා කෙරෙන මූල්‍ය උපකරණ

පහත සඳහන් වනුයේ අගය කිරීමේ ශිල්ප ක්‍රම භාවිත කමින් සාධාරණ අගය මත වාර්තාගත කරනු ලබන මූල්‍ය උපකරණ සඳහා සාධාරණ අගයන් නිශ්චය කරනු ලබන ආකාරය සම්බන්ධ විස්තරයක් වන අතර වෙළඳපොල සහභාගි වන්නකු විසින් මූල්‍ය උපකරණ අගය කරනු ලබන අවස්ථාවේදී බැංකුව සිදුකරන උපකල්පන පිළිබඳ බැංකුවේ තක්සේරුවද මෙහි අතුළත් වේ.

ව්‍යුත්පන්න

වෙළඳපොලෙහි නිරීක්ෂණය කළ හැකි යෙදවුම් යොදාගනු ලබන ඇගයීම් ශිල්ප ක්‍රමයක් භාවිත කරමින් අගය කරනු ලබන ව්‍යුත්පන්න නිෂ්පාදන, ප්‍රධාන වශයෙන් මුදල් හුවමාරු සහ ඉදිරි විදේශ විනිමය ගිවිසුම් වලින් සමන්විත වේ. බොහෝ නිරතුරුව යොදා ගනු ලබන අගය කිරීමේ විධික්‍රම වලට, වර්තමාන අගය පිළිබඳ ගණන බැලීම් භාවිත කරමින් සිදුකරන ඉදිරි මිල කිරීම් සහ හුවමාරු ආදර්ශයන් ඇතුළත් වේ. මෙම ආදර්ශයන්හි ණය ගුණාත්මකභාවය, විදේශ විනිමය පිළිබඳ ස්ථානීය හා ඉදිරි අනුපාතයන් අන්තර්ගත වේ.

මූල්‍ය වත්කම් - වෙනත් විස්තීර්ණ ආදායම මත සාධාරණ අගය අනුව/ විකිණීම සඳහා පවතින

අගය කිරීමේ ශිල්ප ක්‍රම හෝ මිල කිරීමේ ආදර්ශයන් භාවිත කරමින් අගය කරනු ලබන, වෙනත් විස්තීර්ණ ආදායම මත සාධාරණ අගය අනුව විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම්, මූලික වශයෙන් සමන්විත වන්නේ මිල ගණන් සඳහන් නොකළ සාමාන්‍ය කොටස් වලිනි. මෙම වත්කම් අගය කරනු ලබන්නේ නිරීක්ෂණය කළ හැකි දත්ත භාවිත කරන ආදර්ශයන් යොදාගනිමින් සහ ආදර්ශයන් වෙත නිරීක්ෂණය කළ නොහැකි යෙදවුම් වලට, අයෝජකයන්ගේ ඉදිරි මූල්‍ය කාර්යසාධනය, එහි අවදානම් තත්වය පිළිබඳ උපකල්පන සහ ආර්ථික උපකල්පනද ඇතුළත් කර ගනිමිනි.

මූල්‍ය වත්කම් - වෙනත් විස්තීර්ණ ආදායම මත සාධාරණ අගය අනුව/ වෙළඳාම සඳහා රඳවාගත්

එක් එක් සර්වසම වත්කම් සඳහා සක්‍රීය වෙළඳපොලවල් වල ඇති සඳහන් කරන ලද (ගැළපීම් නොකළ) මිල ගණන් භාවිත කරමින් අගය කරන ලද වෙනත් වෙළඳ වත්කම්ය.

50.3 සාධාරණ අගය අනුව මිනුම්කරණය කරන ලද වත්කම් - ඒවායේ සාධාරණ අගය අනුපිළිවෙල මට්ටම් අනුව

පහත වගුව මගින් සාධාරණ අගය අනුපිළිවෙලෙහි මට්ටම් අනුව වාර්තා කරන ලද මූල්‍ය උපකරණ සම්බන්ධ සමාලෝචනයක් ඉදිරිපත් කෙරේ

රු.'000 2018 දෙසැම්බර් 31 වැනි දින	බැංකුව			සමූහය				
	මට්ටම 1	මට්ටම 2	මට්ටම 3	එකතුව	මට්ටම 1	මට්ටම 2	මට්ටම 3	එකතුව
මූල්‍ය වත්කම්								
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ								
ඉදිරි විදේශ විනිමය ගිවිසුම්		1,163,384		1,163,384		1,163,384		1,163,384
මූල්‍ය වත්කම් - ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව								
භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර	53,875,479			53,875,479	53,875,479			53,875,479
මිල සඳහන් කළ - ස්කන්ධ සුරැකුම්	118,312			118,312	366,115			366,115
- ණය සුරැකුම්	58,644			58,644	58,644			58,644
වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව ස්කන්ධ උපකරණ								
මිල සඳහන් නොකළ ස්කන්ධ සුරැකුම්			671,881	671,881			671,915	671,915
මිල සඳහන් කළ - ස්කන්ධ සුරැකුම්	508,041			508,041	508,041			508,041
වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව ණය උපකරණ								
භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර	1,680,310			1,680,310	1,705,347			1,705,347
ණය සුරැකුම්	3,050,951			3,050,951	3,050,951			3,050,951
ණය සහ ලැබිය යුතු දෑ		1,265,087,981		1,265,087,981		1,415,348,050		1,415,348,050
සාධාරණ අගය අනුව මනින ලද මූල්‍ය නොවන වත්කම්								
ඉඩම් සහ ගොඩනැගිලි			20,742,015	20,742,015			28,914,224	28,914,224
	59,291,737	1,163,384	1,286,501,877	1,346,956,998	59,564,577	1,163,384	1,444,934,189	1,505,662,150
මූල්‍ය බැරකම්								
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ								
ඉදිරි විදේශ විනිමය ගිවිසුම්		2,512,205		2,512,205		2,512,205		2,512,205

රු.'000 2017 දෙසැම්බර් 31 වැනි දින	බැංකුව			සමූහය				
	මර්ටම 1	මර්ටම 2	මර්ටම 3	එකතුව	මර්ටම 1	මර්ටම 2	මර්ටම 3	එකතුව
මූල්‍ය වත්කම්								
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ								
ඉදිරි විදේශ විනිමය ගිවිසුම්	-	334,230	-	334,230	-	334,230	-	334,230
				-				-
වෙළඳාම සඳහා රඳවාගත් වෙනත් මූල්‍ය වත්කම්								
කාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර	50,133,681	-	-	50,133,681	50,133,681	-	-	50,133,681
මිල සඳහන් කළ - ස්කන්ධ සුරැකුම්	311,655	-	-	311,655	624,087	-	-	624,087
- ණය සුරැකුම්	-	78,146	-	78,146	-	78,146	-	78,146
එකඟ කාර වල ආයෝජන		2,519,075		2,519,075		2,519,075		2,519,075
විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන								
කාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර	318			318	861,332			861,332
මිල සඳහන් නොකළ ස්කන්ධ සුරැකුම්			614,071	614,071			614,104	614,104
මිල සඳහන් කළ ස්කන්ධ සුරැකුම්	548,290	-		548,290	755,804			755,804
ණය සුරැකුම්	2,252,665			2,252,665	2,252,665			2,252,665
				-				-
ණය සහ ලැබිය යුතු දෑ		1,013,675,079	1,013,675,079			1,144,846,273	1,144,846,273	
සාධාරණ අගය අනුව මිනින ලද මූල්‍ය නොවන වත්කම්								
ඉඩම් සහ ගොඩනැගිලි			20,414,844	20,414,844			28,124,551	28,124,551
	53,246,609	2,931,451	1,034,703,994	1,090,882,054	54,627,569	2,931,451	1,173,584,928	1,231,143,948
මූල්‍ය බැරකම්								
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ								
ඉදිරි විදේශ විනිමය ගිවිසුම්		273,975		273,975		273,975		273,975

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

50.4 සාධාරණ අගය අනුව මිනුම්කරණය කරන ලද 3 වන මට්ටමේ වත්කම් වල සංවලනය

සාධාරණ අගය අනුව වාර්තාගත කොට ඇති 3 වන මට්ටමේ මූල්‍ය වත්කම් සහ බැරකම් වල ආරම්භක සහ අවසාන මුදල් ප්‍රමාණයන් පිලිබඳ සැසඳීමක පහත සඳහන් වගුවෙහි දැක්වේ

රු.'000	බැංකුව				සමූහය					
	ලාභ හෝ අලාභ වල වාර්තාගත		වෙවිආ හි වාර්තාගත		2018 දෙසැ. 31 දිනට	2018 ජන. 1 දිනට	වාර්තාගත		2018 දෙසැ. 31 දිනට	
	මුළු ලාභ/අලාභ	මුළු ලාභ/අලාභ	මුළු ලාභ/අලාභ	මුළු ලාභ/අලාභ			මිලදී ගැනුම්/විකිණුම්			
මූල්‍ය වත්කම්										
මූල්‍ය වත්කම් - වෙවිආ ඔස්සේ සාධාරණ අගය අනුව										
මිල සඳහන් නොකළ ස්කන්ධ සුරැකුම්	614,071	-	57,810	-	671,881	614,104	-	57,810	-	671,915
මුළු 3 වන මට්ටම මූල්‍ය වත්කම්	614,071	-	57,810	-	671,881	614,104	-	57,810	-	671,915
මූල්‍ය බැරකම්										
මුළු 3 වන මට්ටම මූල්‍ය බැරකම්	-	-	-	-	-	-	-	-	-	-
මුළු 3 වන මට්ටම මූල්‍ය වත්කම්/(බැරකම්)	614,071	-	57,810	-	671,881	614,104	-	57,810	-	671,915

රු.'000	බැංකුව				සමූහය					
	ලාභ හෝ අලාභ වල වාර්තාගත		වෙවිආ හි වාර්තාගත		2017 දෙසැ. 31 දිනට	2017 ජන. 1 දිනට	වාර්තාගත		2017 දෙසැ. 31 දිනට	
	මුළු ලාභ/අලාභ	මුළු ලාභ/අලාභ	මුළු ලාභ/අලාභ	මුළු ලාභ/අලාභ			මිලදී ගැනුම්/විකිණුම්			
මූල්‍ය වත්කම්										
විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන										
මිල සඳහන් නොකළ ස්කන්ධ සුරැකුම්	529,125	-	(93,131)	178,077	614,071	731,484	-	(93,131)	(24,249)	614,104
මුළු 3 වන මට්ටම මූල්‍ය වත්කම්	529,125	-	(93,131)	178,077	614,071	731,484	-	(93,131)	(24,249)	614,104
මූල්‍ය බැරකම්										
මුළු 3 වන මට්ටම මූල්‍ය බැරකම්	-	-	-	-	-	-	-	-	-	-
මුළු 3 වන මට්ටම මූල්‍ය වත්කම්/(බැරකම්)	529,125	-	(93,131)	178,077	614,071	731,484	-	(93,131)	(24,249)	614,104

50.5 සාධාරණ අගය අනුව මිනුම්කරණය නොකළ වත්කම් සහ බැරකම් වල සාධාරණ අගය

සාධාරණ අගය මත දැනටමත් මූල්‍ය ප්‍රකාශ වල වර්තමාන කර නොමැති, මූල්‍ය උපකරණ වල සාධාරණ අගයන් නිශ්චය කිරීම සඳහා භාවිත කර ඇති ක්‍රමවේදයන් සහ උපකල්පනයන් පහත විස්තර කෙරේ.

සාධාරණ අගය, ධාරණ අගයට ආසන්න වත්කම්

කෙටිකාලීන් කල්පිරීමක් (මුල් කල්පිරීම වසරකට අඩු වූ) සහිත මූල්‍ය වත්කම් සහ මූල්‍ය බැරකම්, සඳහා ධාරණ අගය, ඒවායේ සාධාරණ අගයන්ට ආසන්න බව උපකල්පනය කෙරේ. මෙම උපකල්පනය නිශ්චිත කල්පිරීමක් නොමැති ඉල්ලුම් තැන්පතු , ඒකීනී තැන්පතු සහ ඉතුරුම් තැන්පතු වලට ද අදාළ වේ.

ස්ථාවර අනුපාතික මූල්‍ය උපකරණ

ස්ථිර පොලී අනුපාත සහිත ණය සහ අත්තිකාරම්, වාර්තාකරණ කාලපරිච්ඡේදය අවසානයේදී වෙළඳපොල අනුපාත භාවිත කරමින් අගය කරන ලද අතර, සෙසු විවලස පොලී අනුපාතිකයන් දරන ණය මුදල්, සාධාරණ අගයට සමාන ධාරණ අගයකින් යුත් වශයෙන් සලකනු ලැබේ. මෙයට ප්‍රතිවිරුද්ධ වශයෙන්, එක් වසරකට වැඩි මුල් කාලසීමාවක් සහිත සහ කල්පිරීමේදී පොලිය ගෙවනු ලබන ස්ථාවර තැන්පතු, වාර්තාකරණ කාලපරිච්ඡේදය අවසානයේදී ගනුදෙනුකරුවන්ට ලබාදෙන ප්‍රවර්තන වෙළඳපොල අනුපාතයන් භාවිත කරමින් වටිනාකම කරනු ලැබේ.

පහත දක්වා ඇත්තේ මූල්‍ය ප්‍රකාශ වල සාධාරණ අගයන් දක්වා නොමැති බැංකුවේ මූල්‍ය උපකරණ වල සාධාරණ අගයන් සහ ධාරණ අගයන් අතර අදාළ පංතියට අනුව සන්සන්දනයයි. මූල්‍ය නොවන වත්කම් සහ මූල්‍ය නොවන බැරකම් වල සාධාරණ අගයන් මෙම වගුවේ දක්වා නැත.

රු.000	බැංකුව				සමූහය			
	2018		2017		2018		2017	
	ධාරණ අගය	සාධාරණ අගය	ධාරණ අගය	සාධාරණ අගය	ධාරණ අගය	සාධාරණ අගය	ධාරණ අගය	සාධාරණ අගය
මූල්‍ය වත්කම්								
මුදල් සහ මුදල් සමාන දෑ	57,879,933	57,879,933	68,958,012	68,958,012	58,835,090	58,709,191	69,675,003	69,675,003
මහ බැංකුව සමග ශේෂය	51,615,796	51,615,796	65,689,278	65,689,278	51,615,796	51,615,796	65,689,278	65,689,278
බැංකුවල ඇති ස්ථාපන	4,350,726	4,350,726	13,458,639	13,458,639	9,096,252	9,096,252	18,944,087	18,944,087
බැංකු වල ණය සහ ලැබිය යුතු දෑ	32,167,421	32,167,482	86,097,515	86,097,515	32,551,657	32,551,657	86,436,113	86,436,113
වෙනත් ගනුදෙනුකරුවන්ගේ ණය සහ ලැබිය යුතු දෑ	1,265,667,467	1,265,087,981	1,012,642,714	1,013,675,079	1,415,927,536	1,415,348,050	1,143,776,774	1,144,846,273
මූල්‍ය ආයෝජන - කල්පිරීම තෙක් රඳවා ගත්	-	-	112,351,039	109,096,270	-	-	117,137,814	113,883,045
ක්‍රමිකය පිරිවැයට මිනුම් කරන ලද ණය උපකරණ	201,650,435	190,241,803			209,696,173	197,261,067		
මූල්‍ය බැරකම්								
බැංකු වෙත ගෙවිය යුතු	138,031,420	138,031,420	80,676,350	80,676,350	172,247,861	172,247,861	100,628,552	100,628,552
වෙනත් ගනුදෙනුකරුවන් වෙත ගෙවිය යුතු	1,422,961,240	1,417,209,305	1,244,002,768	1,244,002,768	1,495,326,489	1,489,574,554	1,305,625,750	1,305,625,750
වෙනත් ණය ගැනීම්	35,575,554	35,575,554	24,380,962	24,380,962	35,082,488	35,082,488	33,634,482	33,634,482
යටත් කරන ලද කාල ණය	12,533,904	12,533,904	12,531,728	12,531,728	33,084,526	33,084,526	32,447,923	32,447,923

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

51. බණ්ඩ අනුව මූල්‍ය වර්තකරණය

මෙහෙයුම් බණ්ඩයක් යනු ආදායම උපයන්නා වූ සහ වියදම් දරන්නා වූ ව්‍යාපාරික කටයුතු වල නිරත වන සමූහයේ සංරචකයක් වන අතර (සමූහයේ වෙනත් සංරචකයන් සමග වන ගනුදෙනු සම්බන්ධ ආදායම් සහ වියදම් ද ඇතුළුව) එහිදී එක් එක් බණ්ඩය වෙත සම්පත් වෙන් කිරීම සහ ඒවායේ කාර්යසාධනය පරීක්ෂා කිරීම උදෙසා ප්‍රධාන මෙහෙයුම් තීරක විසින් අදාළ බණ්ඩයේ මෙහෙයුම් ප්‍රතිඵල නිරන්තරයෙන් විමසීමට කාපනය කෙරේ. ඒ සඳහා පැහැදිලි වෙන් වූ මූල්‍ය තොරතුරු පවතී.

සමූහයේ බණ්ඩ වාර්තාකරණය පහත දැක්වෙන මෙහෙයුම් බණ්ඩ මත පදනම් වේ :

- ◆ සිල්ලර බැංකුකරණය
- ◆ සංස්ථාපිත බැංකුකරණය
- ◆ භාණ්ඩාගාර සහ ප්‍රාථමික වෙළඳ ඒකකය
- ◆ කල්බදු
- ◆ රක්ෂණ
- ◆ මූල්‍ය
- ◆ සංචාර

පහත දැක්වෙන වගුව මගින් සමූහයේ මෙහෙයුම් බණ්ඩ වල ආදායම, ලාභය, මුළු වත්කම්, මුළු බැරකම් ඉදිරිපත් කෙරේ.

	සිල්ලර බැංකුකරණය		සංස්ථාපිත බැංකුකරණය		භාණ්ඩාගාර සහ ප්‍රාථමික		මුළු බැංකුව	
	2018	2017	2018	2017	2018	2017	2018	2017
බාහිර ගනුදෙනුකරුවන්ගෙන් ආදායම								
ඉද්ධ පොලී ආදායම	42,832,477	34,834,056	7,522,921	3,532,719	9,065,802	11,610,441	59,421,200	49,977,216
ඉද්ධ හාස්තු හා කොමිස් ආදායම	4,926,221	3,779,783	1,631,985	1,308,552	33,991	(216,201)	6,592,198	4,872,134
වෙළඳාමෙන් ඉද්ධ ලාභය (අලාභය)	723,261	1,080,150	1,712,881	955,580	2,118,947	746,372	4,555,089	2,782,102
වෙනත්	708,087	1,491,755	791,653	305,393	197,946	348,570	1,697,687	2,145,718
බාහිර ගනුදෙනුකරුවන්ගෙන් මුළු මෙහෙයුම් ආදායම	49,190,046	41,185,744	11,659,440	6,102,244	11,416,687	12,489,182	72,266,173	59,777,170
අන්තර් බණ්ඩ ආදායම								
ඉද්ධ පොලී ආදායම			678,578	488,619			678,578	488,619
ඉද්ධ හාස්තු හා කොමිස් ආදායම			652				652	-
වෙළඳාමෙන් ඉද්ධ ලාභය (අලාභය)							-	-
වෙනත්	1,633,602	1,590,193					1,633,602	1,590,193
මුළු අන්තර් බණ්ඩ ආදායම	1,633,602	1,590,193	679,231	488,619	-	-	2,312,833	2,078,812
මුළු මෙහෙයුම් ආදායම	50,823,648	42,775,937	12,338,671	6,590,863	11,416,687	12,489,182	74,579,006	61,855,982
දරන ලද මුළු වියදම්							(50,172,516)	(35,942,877)
ආදායම් බදු වියදම්							(7,311,567)	(7,663,329)
වසර සඳහා ලාභය							17,094,923	18,249,776
පාලනයට යටත් නොවන හිමිකම්								
බැංකුවේ සාමාන්‍ය කොටස් හිමියන් සඳහා ලාභය								
වෙනත් විස්තීර්ණ ආදායම බදු අඩු කළ පසු								
මුළු විස්තීර්ණ ආදායම								
පාලනයට යටත් නොවන හිමිකම්								
බැංකුවේ සාමාන්‍ය කොටස් හිමියන් සඳහා ලාභය								
බණ්ඩ වත්කම්	884,280,708	774,855,715	338,391,369	246,024,388	512,030,912	446,219,005	1,734,702,989	1,467,099,108
මුළු වත්කම්	884,280,708	774,855,715	338,391,369	246,024,388	512,030,912	446,219,005	1,734,702,989	1,467,099,108
බණ්ඩ බැරකම්	871,780,487	762,524,948	312,688,808	227,421,355	459,023,769	399,696,079	1,643,493,064	1,389,642,382
මුළු බැරකම්	871,780,487	762,524,948	312,688,808	227,421,355	459,023,769	399,696,079	1,643,493,064	1,389,642,382
මුළු සාමාන්‍ය කොටස් සහ බැරකම්	884,556,297	774,855,715	338,391,369	246,024,388	512,030,912	446,219,005	1,734,702,989	1,467,099,108

කල්බදු		රක්ෂණ		මූල්‍ය		සංචාර		ඉවත් කිරීම්		සමුහය	
2018	2017	2018	2017	2018	2017	2018	2017	2018	2017	2018	2017
15,677,776	12,088,239	528,491	605,797	216,143	75,485	9,981	(1,209)			75,853,591	62,745,528
849,780	633,512			8,473	2,825	-				7,450,451	5,508,471
(264,812)	30,373			-	2,847	-		177,304		4,467,581	2,815,322
1,534,965	1,162,262	3,410,134	3,889,805	66,647	22,973	55,771	47,403	-	(819,449)	6,765,204	6,448,712
17,797,709	13,914,386	3,938,625	4,495,602	291,263	104,130	65,752	46,194	177,304	(819,449)	94,536,826	77,518,033
(633,702)	(472,512)			(39,721)	(21,199)	(5,155)	5,092			-	-
								(652)		-	-
										-	-
187,514		257,469	207,377					(2,078,586)	(1,797,570)	-	-
(446,188)	(472,512)	257,469	207,377	(39,721)	(21,199)	(5,155)	5,092	(2,079,238)	(1,797,570)	-	-
17,351,521	13,441,874	4,196,094	4,702,979	251,542	82,931	60,597	51,286	(1,901,934)	(2,617,019)	94,536,826	77,518,033
(10,209,045)	(7,903,062)	(3,538,238)		(304,800)		(45,732)		895,103		(63,375,229)	(47,649,602)
(2,262,610)	(1,690,090)	(93,014)		213		(2,477)				(9,669,455)	(9,357,510)
4,879,866	4,454,519	564,842	4,702,979	(53,045)	82,931	12,388	51,286	(1,006,830)	(2,617,019)	21,492,143	20,510,921
										1,514,281	1,215,187
										19,977,862	19,295,734
										843,804	561,032
										22,335,947	21,071,953
										1,591,501	1,283,557
										20,744,446	19,788,396
179,657,076	159,847,017	8,413,357	7,745,115	3,373,126	2,959,294	132,521	130,445	(17,738,836)	(18,702,387)	1,908,540,233	1,619,078,592
179,657,076	159,847,017	8,413,357	7,745,115	3,373,126	2,959,294	132,521	130,445	(17,738,836)	(18,702,387)	1,908,540,233	1,619,078,592
149,601,905	133,970,895	5,021,604	3,057,240	3,181,406	2,715,082	40,976	50,038	(16,312,171)	(16,800,194)	1,785,026,784	1,512,635,443
149,601,905	133,970,895	5,021,604	3,057,240	3,181,406	2,715,082	40,976	50,038	(16,312,171)	(16,800,194)	1,785,026,784	1,512,635,443
179,657,067	159,847,017	8,413,357	7,745,115	3,373,126	2,959,294	132,521	130,445	(17,738,836)	(18,702,387)	1,908,540,233	1,619,078,592

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

52. බදු පෙර ලාභයෙහි ඇතුළත් මූල්‍ය නොවන අයිතම

	බැංකුව		සමූහය	
	2018 රු. 000	2017 රු. 000	2018 රු. 000	2017 රු. 000
දේපළ පිරිසහ සහ උපකරණ ක්ෂයවීම්	1,505,250	1,081,440	1,795,209	1,352,823
සිත්තකකර දේපල ක්‍රමක්ෂය	128,629	94,989	128,629	94,989
පෙර ගෙවුම් කල්බදු ක්‍රමක්ෂය	22,909	30,856	25,975	30,856
අස්පාශ්‍ය වත්කම් ක්‍රමක්ෂය	107,329	43,536	154,414	58,937
ආයෝජන දේපළ ක්ෂයවීම්	1,707	1,707	1,707	1,707
මූල්‍ය වත්කම් මත හානිකරණ අලාභ	7,019,238	2,678,366	7,932,127	4,191,905
වෙනත් හානිකරණයන්	298,223	-	888,900	187,862
ස්ථාවර වත්කම් විකිණීම මත ලාභය	(56,569)	(27,306)	(78,220)	(46,041)
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ වල වෙනස්වීම්	1,409,076	(117,381)	1,409,076	(126,956)
වෙළඳාම් සුරැකුම් වල සාධාරණ අගයෙහි වෙනස්වීම්	223,396	(411,391)	223,396	(411,391)
කල්පිරීම තෙක් රඳවාගත් ආයෝජනයන් වල වාරික ක්‍රමක්ෂය	373,922	296,012	373,922	296,012
දේපළ පිරිසහ සහ උපකරණ මත ප්‍රත්‍යාගණන අලාභය	-	373,691	-	373,691
මුළු ගණන	11,033,110	4,044,519	12,855,135	6,004,394

53. මෙහෙයුම් වත්කම් වල වෙනස්වීම්

ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව රඳවාගත්	(1,233,274)	(5,715,855)	(1,168,645)	(5,487,754)
මත බැංකුව සමග ශේෂයෙහි ශුද්ධ වැඩිවීම	14,073,482	(2,639,762)	14,073,482	(2,639,762)
බැංකුව සමග ස්ථාපන වල ශුද්ධ වැඩිවීම	9,107,913	19,314,339	9,847,835	17,127,913
බැංකු වෙතින් ණය සහ ලැබිය යුතු දෑ වල ශුද්ධ වැඩිවීම	53,930,094	(14,569,484)	53,884,456	(14,230,735)
වෙනත් ගනුදෙනුකරුවන් වෙතින් ණය සහ ලැබිය යුතු දෑ වල ශුද්ධ වැඩිවීම	(258,558,219)	(124,792,979)	(279,402,460)	(134,037,386)
වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගයට මූල්‍ය ආයෝජනයන්හි ශුද්ධ වැඩිවීම/(අඩුවීම)	(2,480,433)	(2,050,146)	(1,436,943)	(1,383,639)
වෙනත් වත්කම් වෙනස්වීම්	(7,986,406)	(6,631,083)	(9,256,150)	(6,996,006)
මුළු ගණන	(193,146,843)	(137,084,970)	(213,458,425)	(147,647,369)

54. මෙහෙයුම් බැරකම් වල වෙනස්වීම්

බැංකු වෙත ගෙවිය යුතු දෑ වෙනස්වීම්	57,355,070	(26,247,926)	71,619,309	(29,493,694)
බැංකු හා ගනුදෙනුකරුවන්ගේ තැන්පතු සහ හිකුත් කරන ලද ණය සුරැකුම් වල වෙනස්වීම්	178,958,472	166,190,641	189,700,739	185,872,568
වෙනත් ණය ගැනීම් වෙනස්වීම්	11,194,592	(2,803,572)	1,448,006	(8,661,891)
වෙනත් බැරකම් වෙනස්වීම්	1,813,250	(515,453)	3,260,396	(1,369,610)
මුළු ගණන	249,321,384	136,623,690	266,028,450	146,347,373

55. මූල්‍ය අවදානම් කළමනාකරණය

හැඳින්වීම

මූල්‍යමය අතරමැදියකු වශයෙන් සිය දෛනික මෙහෙයුම් වලදී අවදානම් රැසකට මුහුණපෑමට බැංකුවට සිදුවේ. වලෙස මුහුණපාන්නට සිදුවන ප්‍රධාන අවදානම් වශයෙන් ණය, වෙළඳපොල, දුර්වලතා හා මෙහෙයුම් අවදානම් ඇතුළත් වේ. කෙසේවෙතත්, බැංකුව විසින් හඳුන්වාදෙනු ලැබ ඇති වේගවත් තාක්ෂණික නවෝත්පාදනයන්/තොරතුරු තාක්ෂණ සේවා පදනම් කරගත් නිපැයුම් හා සේවා වේගවත් තොරතුරු පද්ධති අවදානම පිළිබඳවද හිසි සැලකිල්ලක් දැක්විය යුතු වේ. මේ හිසා බැංකුවේ තීරණාත්මක සහ ලාභදායීතාවය සහතික කරනු වස් විවැරැදි අවදානම් කල්තබා හඳුනාගැනීමද අතිශය වැදගත් වේ. දැඩි වෙනස්වීම් වලට ලක්වූ සහ තරඟකාරී මෙහෙයුම් පරිසරයක් මෙන්ම විවිධ අවදානම් සහ වැදගත් නියාමන සංවර්ධනයන්ට ප්‍රතිචාර වශයෙන් බැංකුව පුරාවටම අඛණ්ඩව අවදානම් කළමනාකරණය සිදුකෙරෙමින් පවතී. ඒ වෙනුවෙන් පිහිටුවා ඇති විවිධ මණ්ඩලය අවදානම් කළමනාකරණ රාමුවක් මගින් එකී අවදානම් වෙත නිරාවරණය වීම සාර්ථක ලෙස කළමනාකරණය කර ගනිමින් ඒවා අවම කර ගැනීමට කැපී පෙනෙන දායකත්වයක් සපයනු ලැබේ.

අවදානම් කළමනාකරණ රාමුව

සමූහය පුරාවටම බලපැවැත්වෙන අවදානම් කළමනාකරණ රාමුවෙහි කොටසක් වශයෙන් අවදානම් හඳුනාගැනීම සහ කළමනාකරණය කරගැනීම සිදු කෙරේ. මෙලෙස අවදානම් අධීක්ෂණය කිරීම, අවදානම් දරා සිටිය හැකි මට්ටම් තීරණය කිරීම, අවදානම් ප්‍රතිපත්ති සකස් කිරීම හා ක්‍රියාත්මක වෙමින් පවතින අවදානම් කළමනාකරණ ක්‍රියාවලීන් හා ක්‍රමවේදයන්හි සාර්ථකත්වය තහවුරු කිරීම ආදී වගකීම් සමූහ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පැවරේ. අවදානම් සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය සතු වගකීම් ඉටු කිරීමේදී අධ්‍යක්ෂ මණ්ඩල අවදානම් කමිටුව සහාය දක්වන අතර අවදානම් පාලන ව්‍යුහයන්, ප්‍රතිපත්ති රාමු, ප්‍රමිතීන් හා ක්‍රියාවලීන් ප්‍රමාණවත් සහ කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වන බවට සහතික කිරීම තුළින් අවදානම් වලට අදාළ සෑම පැතිකඩක්ම සම්බන්ධයෙන් ස්වාධීන් අධීක්ෂණයක් ලබා දෙනු ලැබේ. මෙයට අමතරව, අධ්‍යක්ෂ මණ්ඩල විධායක ණය කමිටුව, අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව සහ අධ්‍යක්ෂ මණ්ඩල ආයෝජන කමිටුව විසින්ද අවදානම් සබැඳි වගකීම් ඉටු කිරීමේදී අධ්‍යක්ෂ මණ්ඩලය වෙත සහාය දක්වනු ලැබේ. බැංකුවේ අවදානම් කළමනාකරණ ක්‍රියාවලීන් සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බවට සහතික කිරීම තුළින් වත්කම් හා වගකීම් කළමනාකරණ කමිටුව සහ මෙහෙයුම් අවදානම් කළමනාකරණ කමිටුව විසින්ද මෙහිදී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලැබේ.

අවදානම් කළමනාකරණය සඳහා අවශ්‍ය පදනම මහජන බැංකු සමූහයේ අවදානම් කළමනාකරණ රාමුව විසින් සැපයෙන අතර සමූහ අවදානම් කළමනාකරණ පරාසය, අවදානම් පරාමිතික ඇති කිරීම සහ සමූහ වර්ධනය සහ අවදානම් කළමනාකරණ අවශ්‍යතා හිසි සමතුලිතතාවයකින් යුතුව පවත්වා ගෙන යනු ලැබෙන බව සහතික කරමින් අවදානම් කළමනාකරණය සඳහා අවශ්‍ය විධායක සහ අධ්‍යක්ෂ මණ්ඩල වගකීම් වමගින් පැවරේ. අවදානම් කළමනාකරණ රාමුව හා සබැඳි ප්‍රතිපත්ති හා පද්ධතීන් අඛණ්ඩ පදනමක් මත සමාලෝචනය කරනු ලබන අතර වෙළඳපොල තත්ත්වයන්හි බලපෑම සහ සමූහයේ කාර්යභාරයන් ආශ්‍රිත වෙනස්කම් හිඳිපනය වන පරිදි විය සිදු කෙරේ.

මෙම රාමුව විශේෂයෙන්ම ව්‍යාපාරික ඒකක, අවදානම් කළමනාකරණය සහ අභ්‍යන්තර විගණනය යන ක්‍රීන්ව ආරක්ෂණ පද්ධතිය මත පදනම් වේ.

අවදානම් දරා සිටීමේ සීමාව

“අවදානම් දරා සිටීමේ සීමාව” යනුවෙන් අදහස් වන්නේ සිය ව්‍යාපාරික උපායමාර්ග ක්‍රියාත්මක කිරීමේදී මහජන බැංකු සමූහය භාරගැනීමට කැමැත්තක් දක්වන අවදානම් සීමාවයි. පුළුල් පරාසයක පැතිරුණු විචල්‍යයන් රැසක් මත පදනම්ව අවදානම් දරා සිටීමේ සීමාවන් සහ අවදානම් ප්‍රේරක ලක්ෂණ ඇසුරින් විය ප්‍රකාශයට පත් කෙරේ. සමූහයේ අවදානම් දරා සිටීමේ සීමාව ස්ථාපනය කිරීමේ අවසන් වගකීම අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පැවරෙන අතර එකී අනුමත මට්ටම් ඇතුළත අවදානම් කළමනාකරණය කරගනු ලැබෙන බවට විමගින් සහතික කෙරේ.

අවදානම් අවම කරගැනීම

සමස්ත අවදානම් කළමනාකරණ ක්‍රියාවලියේ කොටසක් වශයෙන් බැංකුව විසින් විවිධ විර්ගයේ සුරැකුම් ආදේශ කර ගනිමින් උපරිම විවික්ෂණ සීමාවන් ස්ථාපනය කරනු ලබයි.

අවදානම් කළමනාකරණ සහ ණය පාලන දෙපාර්තමේන්තුව

බැංකුවේ අවදානම් කළමනාකරණ කාර්යයන් ඉටුකිරීමේ සමස්ථ විධායක වගකීම අවදානම් කළමනාකරණ සහ ණය පාලන දෙපාර්තමේන්තුව වෙත පැවරේ. අධ්‍යක්ෂ මණ්ඩල අවදානම් කළමනාකරණ කමිටුව වෙත සෘජුවම වාර්තා කරන ප්‍රධාන අවදානම් නිලධාරියකු යටතේ විය ක්‍රියාත්මක වන අතර විය බැංකුවේ ව්‍යාපාරික ඒකක සහ ලාභ ඉලක්ක වලින් ස්වාධීනව කටයුතු කරයි. ණය, වෙළඳපොල, මෙහෙයුම් හා තොරතුරු පද්ධති අවදානම් කළමනාකරණයට අදාළ වගකීම් දැරීම වෙනුවෙන් අවදානම් කළමනාකරණ සහ ණය පාලන දෙපාර්තමේන්තුව යටතේ වෙනම ඒකක හතරක් පිහිටුවා ඇත.

ණය අවදානම

ණයකරුවන් හෝ ප්‍රතිපාර්ශවයන් සිය මූල්‍ය හෝ ගිවිසුම්ගත වගකීම් ඉටු කිරීමට අපොහොසත් වීම මගින් අලාභ සිදුවීමට ඇති ඉඩ ණය අවදානම යන්නෙන් අදහස් වේ. මූල්‍ය ආයතනයක් වශයෙන් මහජන බැංකු සමූහයට මුහුණපාන්නට සිදුවන ප්‍රධානතම අවදානම් නිරාවරනයක් වන්නේ ණය අවදානම වන අතර, ණය සහ අන්තිකාරම් කළඹ මෙන්ම මූල්‍ය ඇපකර, ණය ලිපි සහ ගනුදෙනුකරුවන් වෙනුවෙන් හිකුත් කර ඇති සහ එකඟ වී ඇති භාරගැනීම් ආදියෙන් මෙය ඉස්මතු වේ. හිඟ ණය වාරික අවදානම/ණය පියවීමේ අවදානම, සංකේන්ද්‍රණ අවදානම සහ ප්‍රතිපාර්ශව අවදානම යනාදියෙන් මෙය සැදුම් ලබයි.

බැංකුවේ ණය අවදානම් කළමනාකරණ රාමුව ක්‍රියාත්මක කිරීමේ සමස්ත වගකීම සහිත කමිටුව වශයෙන් අධ්‍යක්ෂ මණ්ඩල ණය කමිටුව ක්‍රියා කරයි. ණය පාලන දෙපාර්තමේන්තුව ව්‍යාපාරික මාර්ග වලින් ස්වාධීනව කටයුතු කරන අතර සියළුම ණය අවදානම් ප්‍රයත්න ක්‍රියාත්මක කරනු ලබයි. ණය අවදානම් කළමනාකරණ කිරීමේ මූලික වගකීම ඒ ඒ ව්‍යාපාරික ඒකක සතු වන අතර ණය පාලන දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන ස්වාධීන සමාලෝචනයක් ඇසුරින් විය සිදු කෙරේ.

අනුමත කිරීමේ බලතල විවිධ මට්ටම් වලින් ක්‍රියාත්මක කිරීම, ඉතා හොඳින් හිඳිවිය කොට ඇති නිර්ණායක හා නිර්වචනිත ණය දරාගැනීමේ සීමාවන් ඇතුළත විවික්ෂණ ලෙස පිහිටුවන ලද ණය සීමා ආදිය ඇතුළත් පරපුරුණ ඇගයුම් යාන්ත්‍රණයක් යනාදියෙන් සමූහයේ ණය ප්‍රතිපත්ති සමන්විත වේ. ණය පියවීමට ඇති හැකියාවන් සහ අභ්‍යන්තරක වශයෙන් සකස් කරන ලද ණය ශ්‍රේණිගත කිරීමේ ආදිය පදනම් කර ගෙන ගනුදෙනුකරුවන් තක්සේරු කරනු ලබන අතර ඔවුන් හට ණය ලබාදීමට ඇති සුදුසුකම් ඇගයීම සඳහා ලක්ෂණ හවයක ඇගයීම් පරාසයක් යොදාගැනේ. ව්‍යාපාරික ආයතන, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් හා මූල්‍ය ආයතන තක්සේරු කිරීම සඳහා අති හවින ලකුණු තැබීමේ ක්‍රමයක් සකස් කොට තිබේ. ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සිල්ලර ණය උත්පාදන පද්ධතිය සමගින් සිල්ලර ණය ගැනුම්කරුවන් ඇගයීම සඳහාද ණය තක්සේරු ක්‍රමය ව්‍යාප්ත කෙරෙනු ඇත. දැනට ක්‍රියාත්මක වෙමින් පවතින අභ්‍යන්තර ණය තක්සේරු ආකෘතිය මගින් විවිධ අවදානම් සාධක නිරූපනය වීමක් සිදුවන අතර ණය වාරික හිඟවීමේ හා ඒ ආශ්‍රිත අලාභ ඇති වීමේ ඉඩකඩ පුරෝකථනය කිරීමට වියට හැකියාව ඇත.

හානිකරණ පරීක්ෂාව

පැහැර හැරීම සහ පිළියම් යෙදීම පිළිබඳ නිර්වචනය

ණයගැතිකා ගිවිසුම්ගත ගෙවීම් මත දින 90 ක් පැහැර හැරියොත් හෝ වාරික තුනක් හිඟ වුවහොත් හෝ ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කරන ලද නියමයන් අනුව අක්‍රීය ණය වශයෙන් වර්ගීකරණය වුවහොත් බැංකුව මගින් මූල්‍ය උපකරණයක ගෙවීම පැහැර හරින ලද බවට සැලකෙන අතර එමගින් සියළුම කාණ්ඩයන් තුළ අපේක්ෂිත බැරකම් අලාභ සඳහා මට්ටම 3 (ණය හානිකරණය වූ) ගණනය කිරීම් සිදුකෙරේ. ඒකල ගිවිසුම් වල දක්වා ඇති පරිදි ව්‍යාපාරය අවසානය වන විට අභ්‍යන්තර දින ගෙවීම් පියවනු ලැබ නොමැති නම් බැංකුව මගින් අදාළ භාණ්ඩාගාර සහ අන්තර්බැංකු ශේෂයන් පැහැර හරින ලද බවට සැලකෙන අතර ඒ පිළිබඳ වහාම අදාළ පියවර ගනු ලැබේ.

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

කේවල වශයෙන් තක්සේරු කෙරෙන දීමනා

අනාගත අලාභයක් සම්බන්ධ කවර හෝ වාස්තවික සාක්ෂියක් ඇති නම්, බැංකුව මගින් එක් එක් කේවල වශයෙන් සැලකිය යුතු ණය හෝ අත්තිකාරම් මත කේවල පදනමකින් යුතුව යෝග්‍ය දීමනා තීරණය කෙරේ. බැංකුව මගින් වර්තමානය වන විට කේවල වශයෙන් සැලකිය යුතු සීමාව රුපියල් මිලියන 25 වශයෙන් සලකනු ලැබෙන අතර, එම සීමාවට ඉහළ සමස්ත ණයගැති බවක් සහිත සෑම ගනුදෙනුකරුවකුම දරන ලද අලාභ වල වාස්තවික සාක්ෂි වෙනුවෙන් ඇගයීමට ලක් කෙරේ. දීමනා ප්‍රමාණයන් තීරණය කිරීමේදී සලකා බැලෙන අයිතම ප්‍රතිපාර්ශ්වයෙහි විකාසාර සැලසුමෙහි තීරණාත්මක, මූල්‍යමය අසීරුතාවයකදී එහි කාර්යසාධනය වර්ධනය කරගැනීමේ හැකියාව, හුඩුන්තාවය උද්ගත වුවහොත් ප්‍රක්ෂේපිත ලැබීම් සහ අපේක්ෂිත ගෙවීම්, පවතින වෙනත් මූල්‍යමය සහාය, ඇප වල උපලබ්ධි කරගත හැකි වටිනාකම සහ අපේක්ෂිත මුදල් ප්‍රවාහයන්හි කාල ගණනය යන අංග වලින් සමන්විත වේ.

සාමූහික වශයෙන් තක්සේරු කෙරෙන දීමනා

කේවල වශයෙන් සැලකිය යුතු හොඳින් ණය හා ලැබිය යුතු දෑ සහ හානිකරණය හොඳු බවට හඳුනාගත් කේවල වශයෙන් තක්සේරු කරන ලද ණය හා ලැබිය යුතු දෑ සඳහා සාමූහිකව දීමනා තක්සේරු කරනු ලැබේ. තවමත් කේවල තක්සේරුකරණයන්හිදී බලපෑම ප්‍රත්‍යක්ෂ හොඳු, වාස්තවික සාක්ෂි පවතින දරන ලද අලාභ සිදුවීම් සඳහා ප්‍රතිපාදන සැලසීමට අවශ්‍යද යන්න තීරණය කිරීම සඳහා, සමාන අවදානම් ගති ලක්ෂණ සහිත වත්කම් සමූහයන් සඳහා සාමූහික තක්සේරුකරණය සිදු කෙරේ. සාමූහික තක්සේරුකරණයේදී ණය කලම වෙතින් දත්ත සලකා බලනු ලැබේ. (ණය වර්ග, ක්ෂේත්‍රයේ කේතයන් සහ හිඟ මට්ටම් වැනි). බැංකුව අපේක්ෂිත බැරකම් අලාභය මිනුම්කරණය සඳහා තුන් අදියර විළඹුමක් භාවිත කරයි.

මූලික හඳුනාගැනීමේ සිට ණය අවදානමෙහි වෙනස්වීම මත පදනම්ව වත්කම් පහත දැක්වෙන අදියර තුන හරහා සංවර්තය වේ

1 අදියර : මාස 12 අපේක්ෂිත බැරකම් අලාභය

මුල්වරට හඳුනාගැනීමේ සිට ණය අවදානමෙහි සැලකිය යුතු වැඩිවීමක් නොමැති වූ සහ ආරම්භයේ පටන් ණය පිරිහීමක් නොමැති වත්කම් සඳහා, ඊළඟ මාස 12 තුළ ඇති විය හැකි පැහැර හැරීමේ සිදුවීම් සම්භාවිතාව ආශ්‍රිත ජීවකාල අපේක්ෂිත බැරකම් අලාභ කොටස හඳුනාගැනේ.

බැංකුව සැලකිය යුතු ණය පිරිහීමක් නොමැති ගනුදෙනුකරුවන් වෙතින් මාස 12 අපේක්ෂිත බැරකම් අලාභය තීරණය කරයි. (හිඟ කාලය දවස් 30ට අඩු)

2 අදියර : ජීව කාල අපේක්ෂිත බැරකම් අලාභය - ණය හානිකරණයට ලක් නොවූ

මුල්වරට හඳුනාගැනීමේ සිට ණය අවදානමෙහි සැලකිය යුතු වැඩිවීමක් සහිත වුවහොත් ආරම්භයේ පටන් ණය හානිකරණයක් නොමැති වත්කම් සඳහා, ජීව කාල අපේක්ෂිත බැරකම් අලාභයක් (උදා: මූල්‍ය වත්කමෙහි ඉතිරි වූ ජීව කාලය පාදක කර ගනිමින්) හඳුනාගැනේ. බැංකුවේ ප්‍රතිපත්ති වලට අනුකූලව, අදියර 3 යටතේ වර්ගීකරණය කරන ලද ණය පහසුකම් හැරුණු විට, සම්මතයෙහි අවශ්‍යතාවන්ට අනුව සැලකිය යුතු හානිකරණයන් නියමිත දිනයෙන් පසු දින 30 ක් ගතවූ යන නිශ්ප්‍රභාත්මක උපකල්පනය ඔස්සේ මිනුම්ගත කෙරේ.

බැංකුව ණය පහසුකම්/වත්කම්, ඉහළ අදියරක සිට පහළ අදියරක් වෙත ණය පහසුකම් අධිශ්‍රේණිගත කළ අවස්ථාවකදී හැරුණු විට, වාර දෙකක් දක්වා ප්‍රතිව්‍යුහගත කරන ලද සියළුම ප්‍රතිව්‍යුහගත ණය, මහ බැංකුව මගින් නිකුත් කරන ලද නියමය අනුව අදියර 2 යටතේ සලකා බැලීම කෙරෙහිදී බැංකුවේ අවධානය යොමුව ඇත

3 අදියර : ජීව කාල අපේක්ෂිත බැරකම් අලාභය - ණය හානිකරණයට ලක් වූ කිසියම් වත්කමක ඇස්තමේන්තු ගත අනාගත මුදල් ප්‍රවාහයෙන් වෙත අහිතකර බලපෑමක් ඇති කරන ආකාරයේ සිදුවීම් එකක් හෝ වැඩි ගණනක් පවතින විට

අදාළ වත්කම ණය හානිකරණයට ලක් වූ වශයෙන් හඳුනාගැනේ. හානිකරණයට ලක් වූ වත්කම් සඳහා, ජීව කාල අපේක්ෂිත බැරකම් අලාභය හඳුනාගැනෙනුයේ, දළ ධාරණ වටිනාකමට හෝව ක්‍රමක්ෂය පිරිවැය අනුව සඵල පොලී අනුපාතිකය (දළ ප්‍රතිපාදන වලින් ඉද්ධව) යොදා ගනිමිනි.

SLFRS 9 ප්‍රමිතියෙහි දක්වා ඇති පරිදි සහ අක්‍රීය ණය වලට අදාළ ශ්‍රී ලංකා මහ බැංකුවේ වර්ගීකරණයන්ට යටත්ව බැංකුව, ගනුදෙනුකරුවකුගේ ගිවිසුම්ගත ගෙවීම් නියමිත දිනට වඩා දින 90 කට වැඩි සංඛ්‍යාවක් කල් ගතව ඇති විට අදාළ ණය පහසුකම පිළිබඳව තීරණයකට එළඹේ. ඉහළ අදියරක සිට පහළ අදියරක් වෙත ණය පහසුකම්/වත්කම් අධිශ්‍රේණිගත කළ අවස්ථාවකදී හැරුණු විට, වාර දෙකකට වඩා ප්‍රතිව්‍යුහගත කරන ලද සියළුම ප්‍රතිව්‍යුහගත කළ ණය සහ ප්‍රතිසැකසුම්ගත ණය අදියර 3 යටතේ වන ශ්‍රී ලංකා මහ බැංකුවේ නියමයන් අනුව අදාළ සියළුම ණය පහසුකම්/ගනුදෙනුකරුවන් අක්‍රීය වශයෙන් වර්ගීකරණයට ලක් වේ.

	2018 රු.'000	2017 රු.'000
කේවල වශයෙන් සැලකිය යුතු හානිකරණය වූ ණය		
ක්‍රමක්ෂය පිරිවැය	72,377,462	70,631,078
හානිකරණය සඳහා දීමනා	(47,680,508)	(44,913,498)
දෙසැම්බර් 31 දිනට ධාරණ අගය	24,696,954	25,717,580
සාමූහිකව තක්සේරු කරන ලද ණය		
ක්‍රමක්ෂය පිරිවැය	1,262,042,798	1,003,616,574
හානිකරණය සඳහා දීමනා	(21,072,285)	(16,691,440)
දෙසැම්බර් 31 දිනට ධාරණ අගය	1,240,970,513	986,925,134

ගෙවීම් පැහැර හැරීමේ සම්භාවිතා (PD) ඇස්තමේන්තු ක්‍රියාවලිය

ගෙවීම් පැහැර හැරීමේ සම්භාවිතාව යනු දෙන ලද කාල ප්‍රාන්තරයක් තුළ ගෙවීම් පැහැර හැරීමට ඇති ඉඩකඩ පිළිබඳ ඇස්තමේන්තුවයි. SLFRS 9 යටතේ වෙනත් ගනුදෙනුකරුවන් වෙත ණය සහ අත්තිකාරම් සඳහා වන ගෙවීම් පැහැර හැරීමේ සම්භාවිතා ඇස්තමේන්තුව විශාල වශයෙන් පදනම් වනුයේ, වර්තමානයේ මෙරට බොහොමයක් බැංකු වලට පොදු වූ ගනුදෙනුකරුවන්ගේ නියමිත දින කල්පසු වූ දින ගණනයි. ඒ අනුව, පහත දැක්වෙන පරිදි නියමිත දින කල්පසු වූ දින ගණන මත පදනම්ව වත්කම් කාණ්ඩ 5 ක් අතර වර්ගීකරණය කෙරේ.

- ◆ නියමිත දින පසුවී දින ශුන්‍ය
- ◆ නියමිත දින පසුවී දින 1 - 30
- ◆ නියමිත දින පසුවී දින 31 - 60
- ◆ නියමිත දින පසුවී දින 61 - 90
- ◆ නියමිත දින පසුවී දින 90 ට වැඩි

ගෙවීම් පැහැර හැරීමට ලක් වන වත්කම (EAD)

ගෙවීම් පැහැර හැරීමට ලක් වන වත්කම මගින් හානිකරණ ගණනයට යටත් වන මූල්‍ය සාධන පත්‍ර වල දළ ධාරණ අගය නියෝජනය වන අතර මෙහිදී ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් කටයුතු කරන අතර වත්කම ඉහළ හැරවීම සඳහා ගනුදෙනුකරු සතු හැකියාව සහ අනාගත කල්තබා ආපසු ගෙවීම් සම්බන්ධයෙන් කටයුතු කෙරේ. බැංකුව මගින්, ගනුදෙනුකරුවන් සතුව වත්කම ඉහළ හැරවිය හැකි වනුයේ ණය පහසුකම් වල ගෙවීම් පැහැර හැරීමට ලක් වන වත්කම ගණනය කිරීම සඳහා, ගෙවීම් පැහැර හරින ලද අවස්ථාවේ පැහැර හැරීමට ලක් වූ පහසුකම් වල වේගිතාසීක භාවිතය පැහැදිලි කෙරෙන්නා වූ, ණය පරිවර්තන සාධක භාවිත කරනු ලැබේ. වක්‍රීය නොවන ණය පහසුකම් සඳහා, දැනටමත් භාවිත කරන ලද ප්‍රමාණයට ඒ මත වන කවර හෝ උපවිත පොලියක් එකතු කොට ගෙවීම් පැහැර හැරීමට ලක් වූ වත්කම වශයෙන් සැලකේ.

ගෙවීම පැහැර හැරීමෙන් අලාභය (LGD)

ගෙවීම පැහැර හැරීමෙන් අලාභය යනු වත්කම මත සිදුවිය හැකි අනාගත අලාභයෙහි ප්‍රමාණය වන අතර එය වත්කමෙහි ප්‍රතිශතයක් වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ. ගෙවීම පැහැර හැරීමෙන් අලාභ අනුපාතයන් මගින් රඳවාගත් කවර හෝ ඇපයක් මගින් අයකර ගත හැකි හෝ උපචිත අපේක්ෂිත මුදලට සාපේක්ෂව අපේක්ෂිත ගෙවීම පැහැර හැරීමට ලක්වන වත්කම සැලකිල්ලට ගැනේ.

අනාගත මුදල් ප්‍රවාහයන්හි ඇස්තමේන්තු කිරීමට අදාළ ප්‍රධාන ගති ලක්ෂණ මත පදනම්ව, බැංකුව ස්වකීය සිල්ලර ණය දීමේ හිඟපාදන වඩාත් කුඩා සමජාතීය කළඹ වශයෙන් කාණ්ඩ ගත කරයි. යෙදවුම් දත්ත චේතනාසිකව විකේන්ද්‍රීකරණය කරගත් අලාභ දත්ත මත පදනම් වන අතර, එයට වඩාත් පුළුල් පරාසයක පැතිරුණු ගනුදෙනු ගති ලක්ෂණ (උදා: හිඟපාදන වර්ගය, වඩාත් පුළුල් පරාසයක ඇප කාණ්ඩ) මෙන්ම ණයගැතිගේ සම්බන්ධ ගත් ලක්ෂණ සමූහයක්ද ඇතුළත් වේ.

එක් එක් වසර සඳහා, සිය ජීව කාලය තුළ අවම වශයෙන් එක් වරක් හෝ දින 90ක් ඉහළ සීමාව ඉක්මවා ගිය අවසන් කරන ලද ගිවිසුම් සලකා බැලේ. ණය මුදලෙහි සම්පූර්ණ පියවීම දක්වා ගෙවීම පැහැර හැරීමේ අවස්ථාවට පසු සියළු මුදල් ප්‍රවාහ ගෙවීම්, පැහැර හැරීමේ අලාභය මගින් සාධනය කෙරේ. මුළුමනින්ම පාහේ අවසන් කරන ලද ගිවිසුම්ද මෙම දත්ත කාණ්ඩයට ඇතුළත් කෙරේ. මුළුමනින්ම පාහේ අවසන් කරන ලද ණය යනු දිගු කලක් තිස්සේ නොගෙවන ලද සක්‍රීය ණය වේ. මුදල් ප්‍රවාහ අවසන්ව ඇති බවට බැංකුව විසින් තීරණය කරනු ලබන අවස්ථාවේදී ගිවිසුමක් මුළුමනින්ම පාහේ අවසන් කරන ලද ගිවිසුමක් බවට තීරණය කෙරේ.

අපේක්ෂිත බැරකම් අලාභය සම්බන්ධ මුළු හානිකරණයේ සමාලෝචනය

2018 දෙසැම්බර් 31 දිනට	සටහන	අදියර 1 රු. 000	අදියර 2 රු. 000	අදියර 3 රු. 000	එකතුව රු. 000
මුදල් සහ මුදල් සමාන දෑ	18.4	311	4,248	-	4,559
බැංකු වල ස්ථාපන	20.2	573	-	-	573
බැංකු වෙත ණය සහ ලැබිය යුතු දෑ	24.2	49,716	-	-	49,716
වෙනත් ගනුදෙනුකරුවන් වෙත ණය සහ ලැබිය යුතු දෑ	25.3	5,110,245	1,752,572	61,889,977	68,752,793
වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගයට ණය උපකරණ	29.2	795	6,564	-	7,359
අපේක්ෂිත බැරකම් අලාභය සඳහා මුළු හානිකරණය		5,161,640	1,763,384	61,889,977	68,815,000

බහුවිධ ආර්ථික තත්ත්වයන් යටතේ අපේක්ෂිත බැරකම් අලාභ ආකෘතිය පිළිබඳ සමාලෝචනය

මූල්‍ය වත්කම්හි හිනිකරණ දීමනාව සඳහා බහුවිධ ආර්ථික තත්ත්වයන්හි බලපෑම පහත වගුවෙන් දැක්වේ.

2017 දෙසැම්බර් 31 දිනට	ණය සහ අන්තිකාරම් මත අපේක්ෂිත බැරකම් අලාභය රු. 000
තත්ත්වය ඒ - සැබෑ	
පදනම් අවස්ථාව - 30% , ඉහළට - 30% , පහළට - 40%	14,974,918
තත්ත්වය බී	
පදනම් අවස්ථාව - 25% , ඉහළට - 25% , පහළට - 50%	15,016,322
හානිකරණ දීමනාවේ වෙනස්වීම - වැඩිවීම/(අඩුවීම) - (බී - ඒ)	41,404
2017 දෙසැම්බර් 31 දිනට	
තත්ත්වය ඒ - සැබෑ	
පදනම් අවස්ථාව - 30% , ඉහළට - 30% , පහළට - 40%	14,974,918
තත්ත්වය බී	
පදනම් අවස්ථාව - 35% , ඉහළට - 35% , පහළට - 30%	14,932,233
හානිකරණ දීමනාවේ වෙනස්වීම - වැඩිවීම/(අඩුවීම) - (බී - ඒ)	(42,685)

2018 දෙසැම්බර් 31 දිනට	ණය සහ අන්තිකාරම් මත අපේක්ෂිත බැරකම් අලාභය රු. 000
තත්ත්වය ඒ - සැබෑ	
පදනම් අවස්ථාව - 30% , ඉහළට - 30% , පහළට - 40%	21,072,284
තත්ත්වය බී	
පදනම් අවස්ථාව - 25% , ඉහළට - 25% , පහළට - 50%	21,164,182
හානිකරණ දීමනාවේ වෙනස්වීම - වැඩිවීම/(අඩුවීම) - (බී - ඒ)	91,897
2018 දෙසැම්බර් 31 දිනට	
තත්ත්වය ඒ - සැබෑ	
පදනම් අවස්ථාව - 30% , ඉහළට - 30% , පහළට - 40%	21,072,284
තත්ත්වය බී	
පදනම් අවස්ථාව - 35% , ඉහළට - 35% , පහළට - 30%	20,979,752
හානිකරණ දීමනාවේ වෙනස්වීම - වැඩිවීම/(අඩුවීම) - (බී - ඒ)	(92,533)

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

බහුවිධ ආර්ථිකමය තත්ත්වයන් යටතේ අපේක්ෂිත බැරකම් අලාභය (ECL) වෙත යෙදවුම් ආශ්‍රිත සමාලෝචනය

මෙබඳු අනාවැකි පළ කිරීම් පවතින ඕනෑම අවස්ථාවක, බැංකුව මගින් ශ්‍රී ලංකා මහ බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල/භෝ ලෝක බැංකුව වැනි තෙවන පාර්ශවීය මූල්‍යන්ගෙන් දත්ත විකේන්ද්‍රීකරණ ලැබේ. පහත වගුවෙන් දැක්වෙනුයේ අපේක්ෂිත අලාභයන් ආශ්‍රිත ප්‍රමුඛ සාධක සහ බැංකුවේ පදනම් තත්ත්ව ඇස්තමේන්තු වල සාමාන්‍ය කෙරෙන උපකල්පන, පදනම් තත්ත්ව මත පදනම්ව අපේක්ෂිත බැරකම් අලාභයන් සහ වියට අමතරව 2017 සහ 2018 දෙසැම්බර් දිනට පැවති බහුවිධ ආර්ථිකමය තත්ත්වයන් යොදා ගැනීමේ බලපෑමයි. පහත දැක්වෙන වගුව මගින් අපේක්ෂිත බැරකම් අලාභ ගණනයන් සඳහා වන එක් එක් ආර්ථිකමය තත්ත්වයන්ට අදාළව යොදා ගැනෙන ප්‍රධාන ඉදිරිගාමී ආර්ථික විචලනයන්/උපකල්පනයන් ඉදිරිපත් කෙරේ.

2018 දෙසැම්බර් 31 දිනට

ප්‍රමුඛ සාධක	අපේක්ෂිත බැරකම් අලාභය (ECL) තත්වය	අනුයුක්ත සම්භාවිතාව	2019	2020	2021	2022	2023	2024	2025
දළ දේශීය නිෂ්පාදිත වර්ධනය	හොඳම තත්වය	30%	3.92%	4.03%	4.15%	4.27%	4.32%	4.32%	4.32%
	පදනම් තත්වය	30%	3.80%	3.80%	3.80%	3.80%	3.80%	3.80%	3.80%
	හරකම් තත්වය	40%	3.62%	3.58%	3.54%	3.50%	3.40%	3.40%	3.40%
උද්ධමනය (වසරින් වසර සාමාන්‍යය)	හොඳම තත්වය	30%	4.09%	4.04%	4.00%	3.95%	3.83%	3.83%	3.83%
	පදනම් තත්වය	30%	4.30%	4.30%	4.30%	4.30%	4.30%	4.30%	4.30%
	හරකම් තත්වය	40%	4.44%	4.57%	4.71%	4.84%	4.90%	4.90%	4.90%
පොලී අනුපාතය (අගුණයදීමේ අනුපාතය)	හොඳම තත්වය	30%	11.18%	11.00%	10.81%	10.63%	10.23%	10.23%	10.23%
	පදනම් තත්වය	30%	11.94%	11.94%	11.94%	11.94%	11.94%	11.94%	11.94%
	හරකම් තත්වය	40%	12.48%	12.98%	13.49%	14.02%	14.25%	14.25%	14.25%
විනිමය අනුපාතය (ඇ.ඩො. : ශ්‍රී ලංකා රු.)	හොඳම තත්වය	30%	183.3	183.7	184.1	184.5	185.0	185.4	185.8
	පදනම් තත්වය	30%	194.6	207.2	220.5	234.7	249.8	250.0	250.0
	හරකම් තත්වය	40%	218.7	250.0	250.0	250.0	250.0	250.0	250.0
විදේශීය (ශ්‍රම බලකායේ ප්‍රතිශතයක් ලෙස)	හොඳම තත්වය	30%	4.08%	4.07%	4.07%	4.06%	4.05%	4.05%	4.05%
	පදනම් තත්වය	30%	4.10%	4.10%	4.10%	4.10%	4.10%	4.10%	4.10%
	හරකම් තත්වය	40%	4.12%	4.13%	4.14%	4.16%	4.16%	4.16%	4.16%

2017 දෙසැම්බර් 31 දිනට

ප්‍රමුඛ සාධක	අපේක්ෂිත බැරකම් අලාභය (ECL) තත්වය	අනුයුක්ත සම්භාවිතාව	2018	2019	2020	2021	2022	2023	2024
දළ දේශීය නිෂ්පාදිත වර්ධනය	හොඳම තත්වය	30%	3.43%	3.54%	3.66%	3.78%	3.83%	3.83%	3.83%
	පදනම් තත්වය	30%	3.30%	3.30%	3.30%	3.30%	3.30%	3.30%	3.30%
	හරකම් තත්වය	40%	3.12%	3.08%	3.04%	2.99%	2.90%	2.90%	2.90%
උද්ධමනය (වසරින් වසර සාමාන්‍යය)	හොඳම තත්වය	30%	6.22%	6.13%	6.04%	5.95%	5.75%	5.75%	5.75%
	පදනම් තත්වය	30%	6.60%	6.60%	6.60%	6.60%	6.60%	6.60%	6.60%
	හරකම් තත්වය	40%	6.87%	7.11%	7.36%	7.61%	7.73%	7.73%	7.73%
පොලී අනුපාතය (අගුණයදීමේ අනුපාතය)	හොඳම තත්වය	30%	10.63%	10.46%	10.29%	10.12%	9.75%	9.75%	9.75%
	පදනම් තත්වය	30%	11.33%	11.33%	11.33%	11.33%	11.33%	11.33%	11.33%
	හරකම් තත්වය	40%	11.83%	12.28%	12.75%	13.24%	13.46%	13.46%	13.46%
විනිමය අනුපාතය (ඇ.ඩො. : ශ්‍රී ලංකා රු.)	හොඳම තත්වය	30%	153.2	153.6	153.9	154.3	154.6	155.0	155.3
	පදනම් තත්වය	30%	160.7	168.9	177.5	186.5	196.1	206.1	216.6
	හරකම් තත්වය	40%	170.6	190.5	212.7	237.5	265.1	296.0	300.0
විදේශීය (ශ්‍රම බලකායේ ප්‍රතිශතයක් ලෙස)	හොඳම තත්වය	30%	4.18%	4.17%	4.17%	4.16%	4.15%	4.15%	4.15%
	පදනම් තත්වය	30%	4.20%	4.20%	4.20%	4.20%	4.20%	4.20%	4.20%
	හරකම් තත්වය	40%	4.21%	4.23%	4.24%	4.25%	4.26%	4.26%	4.26%

ඇප සහ වෙනත් ණය වර්ධනයන්

ණය අවදානම කෙරෙහි ශුද්ධ නිරාවරණය

අවශ්‍ය වන ඇප වර්ගය සහ ප්‍රමාණය ප්‍රතිවිරුද්ධ පාර්ශවයෙහි ණය අවදානම් තක්සේරුව මත රඳා පවතී. එක් එක් ඇප වර්ගය ප්‍රතිග්‍රහණය සහ තක්සේරුව ආවරනය කරමින් මාර්ගෝපදේශයේ ස්ථාපනය කරනු ලැබ ඇත. ඇප විසින් ඇප තක්සේරුකරණය සඳහා දැඩි පිලිවෙතක් අනුගමනය කරනු ලබන අතර, තක්සේරුකරණයන් මගින්

වෙළඳපොල තත්ත්වයන් පිළිබිඹු වන බවට තහවුරු කිරීම සඳහා ඒවා නිරන්තරයෙන් විමර්ශනයට සහ යාවත්කාලීනයට ලක් කෙරේ. බැංකුවේ සාපේක්ෂ වශයෙන් විවිධාංගීකරණය කළ අප සමූහය මගින් හිඟිචිත අප වර්ගයට අනාගතයෙහි ඇති විය හැකි මිල පහත වැටීම් වල බලපෑම අවම කෙරේ.

ලබා ගනු ලබන ප්‍රධාන අප වර්ග පහත දැක්වේ

- ◆ වාණිජණය ලබාදීම් සඳහා - දේපළ ඉඩකඩම්, වෙළඳ ලැබිය යුතු දෑ, තොග, සංස්ථාපිත සහ පුද්ගලික අප මත අය කිරීම්
- ◆ සිල්ලර ණය ලබාදීම් සඳහා - හෝවාසික දේපළ, පුද්ගල අප මත උකස් ගැනීම්

පහත දැක්වෙන වගුව මගින් මූල්‍ය වත්කම් පංතිය අනුව ණය අවදානම කෙරෙහි උපරිම හා ශුද්ධ නිරාවරණය (රඳවා ගත් කවර හෝ අප වල සාධාරණ අගයෙන් ශුද්ධව) ඉදිරිපත් කෙරේ.

2018 දෙසැම්බර් 31 දිනට

	ණය අවදානම කෙරෙහි උපරිම නිරාවරණය		ශුද්ධ නිරාවරණය	
	රු. 000		රු. 000	
මුදල් හා මුදල් සමාන දෑ	57,879,933		7,501,166	
බැංකු සමග ස්ථාපන	4,350,726		4,350,726	
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	1,163,384		1,163,384	
මූල්‍ය උපකරණ - ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගයට	54,052,435		54,052,435	
බැංකු වලට ණය සහ ලැබිය යුතු දෑ	32,167,421		14,151,872	
වෙනත් ගනුදෙනුකරුවන්ට ණය සහ ලැබී යුතු දෑ	1,265,667,467		400,818,710	
වෙවිආ ඔස්සේ සාධාරණ අගය අනුව ස්කන්ධ උපකරණ	1,179,922		1,179,922	
වෙවිආ ඔස්සේ සාධාරණ අගය අනුව ණය උපකරණ	4,731,261		4,731,261	
ක්‍රමක්ෂය පිරිවැය අනුව මගින ලද ණය උපකරණ	201,650,435		201,650,435	
එකතුව	1,622,842,984		689,599,911	

2017 දෙසැම්බර් 31 දිනට

මූල්‍ය වත්කම්	අවදානම කෙරෙහි උපරිම නිරාවරණය		ශුද්ධ නිරාවරණය	
	රු. 000		රු. 000	
මුදල් හා මුදල් සමාන දෑ	68,958,012		31,579,829	
බැංකු සමග ස්ථාපන	13,458,639		13,458,639	
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	334,230		334,230	
වෙළඳාම සඳහා රඳවාගත් මූල්‍ය වත්කම්	53,042,557		53,042,557	
බැංකු වලට ණය සහ ලැබිය යුතු දෑ	86,097,515		47,889,817	
වෙනත් ගනුදෙනුකරුවන්ට ණය සහ ලැබී යුතු දෑ	1,074,247,652		330,659,135	
මූල්‍ය ආයෝජන - විකිණීම් සඳහා පවතින	3,415,344		3,415,344	
මූල්‍ය ආයෝජන - කල් පිරෙන තෙක් රඳා සිටින	112,351,039		112,351,039	
එකතුව	1,411,904,988		592,730,590	

ණය අවදානම සංකේතීඳණය වීම

සංකේතීඳණ අවදානම ඉස්මතු වන්නේ කිසියම් හිඟිචිත අංශයක්, නිෂ්පාදනයක්, ප්‍රදේශයක්, ගනුදෙනුකරුවකු හෝ ගනුදෙනුකරුවන් සමූහයක් වෙත අධික ලෙස ණය ලබාදීමෙනි. ඒ ඒ අංශ සහ නිපැයුම් ආශ්‍රිතව බැංකුව නිරාවරණය විය හැකි සීමාවන් බැංකුව සතු අවදානම් දරා සිටීමේ සීමාව මගින් පැහැදිලිව දැක්වෙන අතර, අවදානම් ඉස්මතු වන විට සහ මෙහෙයුම් පරිසරය තුළින් ඉස්මතු වන අවස්ථා ආදිය ඇසුරින්, එකී සීමාවන් සමාලෝචනය කොට සංශෝධනය කිරීමට පියවර ගැනේ. තනි පාර්ශ්වයකට ලබා ගත හැකි ණය සීමාව යන රෙගුලාසියට අනුකූල වීමට අමතරව, ණය සංකේතීඳණය වීම නිරීක්ෂණය කොට පාලනය කිරීම සඳහා Herfindahl-Hirschman (HHI) දර්ශකයද යොදාගනු ලැබේ. මෙකී සීමාවන් අඩුමට පදනමක් මත අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුව, අධ්‍යක්ෂ මණ්ඩල අවදානම් කළමනාකරණ කමිටුව සහ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිරීක්ෂණය කරනු ලැබේ.

ණය සංකේතීඳණ සීමාවන්ට අනුගත වීම

	2018 - 4 වන කාර්තුව	HHI සීමාව
තනි ගනුදෙනුකරු (ශ්‍රී ලංකා රජය සමග)	0.10	
තනි ගනුදෙනුකරු (ශ්‍රී ලංකා රජය නොවන)	0.02	0.15
කර්මාන්ත අංශය (ශ්‍රී ලංකා රජය සමග)	0.18	
කර්මාන්ත අංශය (ශ්‍රී ලංකා රජය නොවන)	0.12	0.20

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

ක්ෂේත්‍රය අනුව මූල්‍ය වත්කම් සඳහා අවදානම් සංකේතීඝණය පිළිබඳ සමාලෝචනයක් පහත දැක්වේ.

2018 දෙසැම්බර් 31 දිනට

	රජය	වාණිජ	මූල්‍ය	කෘෂිකාර්මික
මූල්‍ය වත්කම්				
මුදල් සහ මුදල් සමාන දෑ			57,884,491	
ශ්‍රී ලංකා මහ බැංකුව සමග ශේෂයන්	51,615,796			
බැංකු වල ස්ථාපන			4,351,299	
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ			1,163,384	
වෙළඳාම සඳහා රඳවාගත් වෙනත් මූල්‍ය වත්කම්				
මූල්‍ය වත්කම් - ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව	53,875,479	65,057		58,644
මූල්‍ය වත්කම් - ක්‍රමක්ෂය පිරිවැය අනුව				
බැංකු වලට ණය සහ ලැබිය යුතු දෑ	14,151,872		18,065,265	
වෙනත් ගනුදෙනුකරුවන්ට ණය සහ ලැබිය යුතු දෑ	553,469,625	144,907,135	10,048,375	11,117,541
ක්‍රමක්ෂය පිරිවැය අනුව මහින් ලද ණය උපකරණ	201,650,435			
මූල්‍ය ආයෝජන - කල්පිරීම තෙක් රඳවාගත්				
මූල්‍ය වත්කම් - වෙළඳාම ඔස්සේ සාධාරණ අගය අනුව				
ස්කන්ධ උපකරණ - වෙළඳාම ඔස්සේ සාධාරණ අගය අනුව	671,881	503,880	4,161	
ණය උපකරණ - වෙළඳාම ඔස්සේ සාධාරණ අගය අනුව	1,680,310	1,554,202	1,130,165	
මූල්‍ය ආයෝජන - විධිනීම් සඳහා පවතින				
එකතුව	877,115,398	147,030,274	92,647,140	11,176,185

2017 දෙසැම්බර් 31 දිනට



	රජය	වාණිජ	මූල්‍ය	කෘෂිකාර්මික
මූල්‍ය වත්කම්				
මුදල් සහ මුදල් සමාන දෑ			68,958,012	
ශ්‍රී ලංකා මහ බැංකුව සමග ශේෂයන්	65,689,278			
බැංකු වල ස්ථාපන			13,458,639	
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ			334,230	
වෙළඳාම සඳහා රඳවාගත් වෙනත් මූල්‍ය වත්කම්				
මූල්‍ය වත්කම් - ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව	50,133,681	198,809	2,524,441	72,780
මූල්‍ය වත්කම් - ක්‍රමක්ෂය පිරිවැය අනුව				
බැංකු වලට ණය සහ ලැබිය යුතු දෑ	47,889,817		38,207,698	
වෙනත් ගනුදෙනුකරුවන්ට ණය සහ ලැබිය යුතු දෑ	356,805,349	116,595,228	15,041,076	11,374,533
ක්‍රමක්ෂය පිරිවැය අනුව මහින් ලද ණය උපකරණ				
මූල්‍ය ආයෝජන - කල්පිරීම තෙක් රඳවාගත්	112,351,039			
මූල්‍ය වත්කම් - වෙළඳාම ඔස්සේ සාධාරණ අගය අනුව				
ස්කන්ධ උපකරණ - වෙළඳාම ඔස්සේ සාධාරණ අගය අනුව				
ණය උපකරණ - වෙළඳාම ඔස්සේ සාධාරණ අගය අනුව				
මූල්‍ය ආයෝජන - විධිනීම් සඳහා පවතින	614,389	1,042,872	1,143,931	
එකතුව	633,483,553	117,836,908	139,668,027	11,447,313

කාර්මික	සංචාරක	නිවාස හා දේපළ සංවර්ධන	පාරිභෝගික	සේවා	වෙනත්	අපේක්ෂිත බැරකම් අලාභය	එකතුව
						(4,558)	57,879,933
							51,615,796
						(573)	4,350,726
							1,163,384
							-
35,388		7,767		10,100			54,052,435
							-
						(49,716)	32,167,421
32,976,127	17,003,520	282,103,889	236,241,350	15,315,688	31,237,010	(68,752,793)	1,265,667,467
							201,650,435
							-
							-
							1,179,922
		366,585					4,731,261
							-
33,011,515	17,003,520	282,478,240	236,241,350	15,325,788	31,237,010	(68,807,640)	1,674,458,780

කාර්මික	සංචාරක	නිවාස හා දේපළ සංවර්ධන	පාරිභෝගික	සේවා	වෙනත්	අපේක්ෂිත බැරකම් අලාභය	එකතුව
							68,958,012
							65,689,278
							13,458,639
							334,230
33,839		47,016		31,992			53,042,557
							-
							86,097,515
30,277,308	13,130,666	272,043,503	222,798,291	7,521,039	28,660,659	(61,604,938)	1,012,642,714
							-
							112,351,039
							-
							-
		614,152					3,415,345
30,311,147	13,130,666	272,704,671	222,798,291	7,553,030	28,660,659	(61,604,938)	1,415,989,328

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

ආහනි පරීක්ෂාව





i. අක්‍රීය ණය වැඩිවීම

	2018 අවම අවශ්‍යතාවය	31/12/2018 දිනට	සුළු	මධ්‍ය	දැඩි
කම්පනයෙහි විශාලත්වය			5%	10%	20%
සංශෝධිත ප්‍රාග්ධන ප්‍රමාණවත්තාව අනුපාතය %					
අවදානම් මත බර තැබූ වත්කම් හි % වශයෙන් ස්ථර 1 ප්‍රාග්ධනය	8.875%	11.02%	10.94%	10.87%	10.72%
අවදානම් මත බර තැබූ වත්කම් හි % වශයෙන් මුළු ප්‍රාග්ධනය	12.875%	14.47%	14.39%	14.32%	14.17%

ii. අක්‍රීය ණය කාණ්ඩයන්හි සාණාත්මක විතැන්වීම්

	2018 අවම අවශ්‍යතාවය	31/12/2018 දිනට	සුළු	මධ්‍ය	දැඩි
කම්පනයෙහි විශාලත්වය			50%	80%	100%
සංශෝධිත ප්‍රාග්ධන ප්‍රමාණවත්තාව අනුපාතය %					
අවදානම් මත බර තැබූ වත්කම් හි % වශයෙන් ස්ථර 1 ප්‍රාග්ධනය	8.875%	11.02%	10.81%	10.68%	10.60%
අවදානම් මත බර තැබූ වත්කම් හි % වශයෙන් මුළු ප්‍රාග්ධනය	12.875%	14.47%	14.26%	14.13%	14.05%



iii. උකස්කරයන්ගේ හදිසි විකිණීමකදී අගයෙහි පහත බැස්ම

	2018 අවම අවශ්‍යතාවය	31/12/2018 දිනට	සුළු	මධ්‍ය	දැඩි
කම්පනයෙහි විශාලත්වය			5%	10%	15%
සංශෝධිත ප්‍රාග්ධන ප්‍රමාණවත්තාව අනුපාතය %					
අවදානම් මත බර තැබූ වත්කම් හි % වශයෙන් ස්ථර 1 ප්‍රාග්ධනය	8.875%	11.02%	10.96%	10.91%	10.86%
අවදානම් මත බර තැබූ වත්කම් හි % වශයෙන් මුළු ප්‍රාග්ධනය	12.875%	14.47%	14.41%	14.36%	14.31%

ණය තත්ත්ව විශ්ලේෂණය

ණය දර්ශකය	2016	2017	2018
අක්‍රීය ණය අනුපාතය	1.95%	1.91%	2.5%
කල් ඉකුත් වූ ණය අනුපාතය %	9.78%	11.09%	11.88%
ප්‍රතිපාදන ආවරනය	110.4%	97.5%	72.3%
කර්මාන්තයේ සාමාන්‍යය අක්‍රීය ණය අනුපාතය	2.6%	2.5%	3.4%

ද්‍රවශීලතා අවදානම

ද්‍රවශීලතා අවදානම යන්නෙන් අදහස් වන්නේ බැංකුව සතු ගිවිසුම්ගත මූල්‍ය වගකීම් හිසි කලට ඉටු කිරීමට අපොහොසත් වීම හිසා ඉපැයීම් ආශ්‍රිත අලාභ/ප්‍රාග්ධන අලාභ ඇතිවීමේ ඉඩකඩයි. වත්කම් හා වගකීම් අතර නොගැලපීම් හිසා ද්‍රවශීලතාව සහ නුබුන්වත් බව කෙරෙහි හිරාවරණය වීමට බැංකු වලට සිදුවේ. මේ හිසා වචන අවදානම් කළමනාකරණ කර ගැනීම බැංකුවේ මෙහෙයුම් සඳහා අතිශය වැදගත් වේ.

බැංකුව සතු ගිවිසුම්ගත බැඳීම් හිසි කලට ඉටු කිරීම සඳහා ඇති අරමුදල් තක්සේරු කිරීම/ප්‍රමාණගත කිරීම සහ ප්‍රමාණවත් තරම් අරමුදල් ඇති බවට සහතික කිරීම ද්‍රවශීලතා අවදානම් රාමුව මගින් සිදුකෙරේ. සාමාන්‍ය මෙන්ම පීඩන තත්ත්වයන් යටතේද මේ බව සහතික කෙරේ. ද්‍රවශීලතා අවදානම කළමනාකරණය බැංකුවේ භාණ්ඩාගාරය වෙත පැවරෙන අතර සීමා/හිසාමත ආදියට අනුකූලතාවය දක්වන්නේද යන්න පරීක්ෂා කිරීම සහ අනෙකුත් අදාළ විශ්ලේෂණ සිදුකිරීම තුළින් අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින්ද වම කාර්යය ඉටු කරනු ලැබේ. අභ්‍යන්තර ඉලක්ක වලට අනුකූලතාව දක්වමින් අවශ්‍යතා හිසි පරිදි ඉටු කර ඇති බව සහතික කිරීම සඳහා වත්කම් හා වගකීම් කමිටුවද බැංකුවේ ද්‍රවශීලතා තත්ත්වය අධීක්ෂණය කිරීම ඔස්සේ වම කාර්යයට සහාය දක්වයි.

බැංකුව, ප්‍රවාහ සහ ව්‍යාපාර වස්තු යන ද්විත්ව ප්‍රවේශය භරනා ද්‍රවශීලතාව මිනුම්ගත කරයි. ප්‍රවාහ ක්‍රමවේදයට අනුව ද්‍රවශීලතාව මිනුම්ගත කරනු ලබන්නේ වත්කම් හා වගකීම් වල කල්පිරීම මත පදනම් වෙමින් විවිධ කාල රේඛා ආශ්‍රිත අභ්‍යන්තර මුදල් ප්‍රවාහයන් හා බාහිර මුදල් ප්‍රවාහයන් අතර පවතින නොගැලපීම් විශ්ලේෂණය කිරීම මගිනි. ව්‍යාපාර වස්තු ක්‍රමවේදය අනුව ණයට අදාළ තැන්පතු අනුපාතය, වගකීම් අනුපාතය (භාවිතයට නොගත් අයිතවත්/භාවිතයට නොගත් අන්තර් බැංකු ව්‍යාපාර), ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතය සහ සමුච්චිත නොගැලපීම් ආදිය ඇසුරින් ද්‍රවශීලතාව මිනුම්ගත කෙරේ.

මූල්‍ය වත්කම් සහ වගකීම් විශ්ලේෂණය

2018 දෙසැම්බර් 31 දින වන විට පැවති වත්කම් හා වගකීම් කළඹෙහි කල්පිරීම විශ්ලේෂණය

	මාස 3 දක්වා	මාස 3 - 12	වසර 1 - 3	වසර 3 - 5	වසර 5 ට වැඩි	එකතුව	2017
වත්කම්							
මුදල් සහ මුදල් සමාන දෑ	57,879,933	-	-	-	-	57,879,933	68,958,012
ශ්‍රී ලංකා මහ බැංකුව සමග ශේෂයන්	15,034,997	20,927,837	5,169,634	5,038,206	5,445,122	51,615,796	65,689,278
බැංකු වල ස්ථාපන	4,350,726	-	-	-	-	4,350,726	13,458,639
බැංකු වල ව්‍යුත්පන්න	149,610	1,013,774	-	-	-	1,163,384	334,230
වෙළඳාම සඳහා රඳවාගත් වෙනත් මූල්‍ය වත්කම්	-	-	-	-	-	-	53,042,557
මූල්‍ය වත්කම් - ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව	54,052,435	-	-	-	-	54,052,435	-
බැංකු වලට ණය සහ ලැබිය යුතු දෑ	6,429,198	7,791,380	3,005,889	4,215,966	10,724,988	32,167,421	86,097,515
වෙනත් ගනුදෙනුකරුවන්ට ණය සහ ලැබිය යුතු දෑ	252,964,856	306,561,578	118,270,477	165,882,455	421,988,101	1,265,667,467	1,012,642,714
ක්‍රමක්ෂය පිරිවැය අනුව මිනින ලද ණය උපකරණ	36,921,303	51,261,349	54,314,718	59,153,065	-	201,650,435	-
මූල්‍ය ආයෝජන - කල්පිරීම තෙක් රඳවාගත්	-	-	-	-	-	-	112,351,039
මූල්‍ය වත්කම් - වෙළඳාම ඔස්සේ සාධාරණ අගය අනුව	5,911,183	-	-	-	-	5,911,183	-
මූල්‍ය ආයෝජන - විකිණීම සඳහා පවතින	-	-	-	-	-	-	3,415,344
පරිපාලිතයන්හි ආයෝජන	-	-	-	-	1,027,542	1,027,542	1,325,766
කීර්තිනාමය හා අස්පෘශ්‍ය වත්කම්	-	-	-	-	439,517	439,517	225,058
දේපළ පිරිගත සහ උපකරණ	-	-	-	-	26,259,745	26,259,745	25,047,501
ආයෝජන දේපළ	-	-	-	-	1,264,752	1,264,752	1,222,299
පෙර ගෙවුම් කල්බදු	-	-	-	-	461,043	461,043	483,886
වෙනත් වත්කම්	28,490,912	1,632,123	200,855	467,720	-	30,791,610	22,805,270
මුළු වත්කම් 2018	462,185,153	389,188,041	180,961,573	234,757,412	467,610,810	1,734,702,989	-
මුළු වත්කම් 2017	303,722,491	341,169,056	150,670,623	207,705,140	463,831,797	-	1,467,099,108

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

	මාස 3 දක්වා	මාස 3 - 12	වසර 1 - 3	වසර 3 - 5	වසර 5 ට වැඩි	එකතුව	2018	2017
වගකීම්								
බැංකු වලට ගෙවිය යුතු	99,459,036	38,572,384	-	-	-		138,031,420	80,676,350
බැංකු වල ව්‍යුත්පන්න	1,502,204	1,010,001	-	-	-		2,512,205	273,975
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	396,413,675	521,780,261	131,584,517	118,743,875	254,438,912		1,422,961,240	1,244,002,768
වෙනත් ණය ගැනීම්	25,634,093	9,941,461	-	-	-		35,575,554	24,380,962
ප්‍රවර්තන බදු වගකීම්	4,004,218	-	-	-	-		4,004,218	4,064,907
විලම්බිත බදු වගකීම්	-	-	-	-	3,954,834		3,954,834	4,455,617
වෙනත් වගකීම්	13,730,230	8,642,258	1,168,086	379,115	-		23,919,689	19,256,075
පරිපාලිතයන්ට ගෙවිය යුතු	-	-	-	-	-		-	-
යටත් කරන ලද කාල ණය	-	-	-	12,533,904	-		12,533,904	12,531,728
ප්‍රකාශිත ප්‍රාග්ධනය	-	-	-	-	12,201,998		12,201,998	12,201,998
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	-	-	-	-	6,669,490		6,669,490	5,814,744
වෙනත් සංචිත	-	-	-	-	26,008,948		26,008,948	25,117,785
රඳවාගත් ඉපැයුම්	-	-	-	-	46,329,489		46,329,489	34,322,199
මුළු වගකීම් 2018	540,743,456	579,946,365	132,752,603	131,656,894	349,603,671		1,734,702,989	-
මුළු වගකීම් 2017	471,531,976	437,386,525	119,772,683	111,007,864	327,400,059		-	1,467,099,108
ශුද්ධ පරතරය 2018	(78,558,303)	(190,758,324)	48,208,970	103,100,518	118,007,139		-	-
ශුද්ධ පරතරය 2017	(167,809,485)	(96,217,469)	30,897,940	96,697,276	136,431,738		-	-

2018 දෙසැම්බර් 31 වැනි දින මූල්‍ය වගකීම් වල වට්ටම් නොකරන ලද මුදල් ප්‍රවාහ වල කල්පිරීම

මූල්‍ය වගකීම්	මාස 3 ට					එකතුව
	ඉල්ලුම් අනුව	අඩු	මාස 3 - 12	වසර 1 - 5		
බැංකු වලට ගෙවිය යුතු	1,029,149	74,580,135	46,312,808	18,954,035		140,876,127
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	65,252,442	11,096,720	-		76,349,162
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	551,825,065	525,328,329	538,550,217	20,955,789		1,636,659,400
වෙනත් ණය ගැනීම්	-	31,516,322	666,956	3,460,134		35,643,411
යටත් කරන ලද කාල ණය	-	-	1,591,604	17,306,541		18,898,145
මුළු වට්ටම් නොකළ මූල්‍ය වගකීම්	552,854,214	696,677,227	598,218,305	60,676,499		1,908,426,245

2017 දෙසැම්බර් 31 වැනි දින මූල්‍ය වගකීම් වල වට්ටම් නොකරන ලද මුදල් ප්‍රවාහ වල කල්පිරීම

මූල්‍ය වගකීම්	මාස 3 ට					එකතුව
	ඉල්ලුම් අනුව	අඩු	මාස 3 - 12	වසර 1 - 5		
බැංකු වලට ගෙවිය යුතු	1,387,153	33,988,344	26,756,210	21,046,693		83,178,401
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	10,658,583	5,050,510	-		15,709,093
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	537,262,885	362,729,720	423,992,840	20,019,103		1,344,004,548
වෙනත් ණය ගැනීම්	-	20,371,516	1,010,462	3,089,927		24,471,905
යටත් කරන ලද කාල ණය	-	-	1,591,604	18,898,145		20,489,749
මුළු වට්ටම් නොකළ මූල්‍ය වගකීම්	538,650,038	427,748,163	458,401,627	63,053,868		1,487,853,696

ද්‍රවශීලතා කමිපනය - ද්‍රවශීලතා වගකීම් අඩුවීම (ශ්‍රී ලංකා රුපියල්)


දේශීය ව්‍යාපාර ඒකකය	2018.12.31 දිනට ශේෂය	1 අවස්ථාව	2 අවස්ථාව	3 අවස්ථාව
කමිපනයේ විශාලත්වය (%)		5%	10%	15%
ද්‍රවශීල වත්කම් (රු. මිලියන)	333,377	333,377	333,377	333,377
මුළු වගකීම් (රු. මිලියන)	1,456,076	1,456,076	1,456,076	1,456,076
වගකීම් වල පහත වැටීම (රු. මිලියන)		72,804	145,608	218,411
සංශෝධිත ද්‍රවශීල වගකීම් (රු. මිලියන)		1,383,272	1,310,468	1,237,665
සංශෝධිත ද්‍රවශීල වත්කම් (රු. මිලියන)		260,573	187,769	114,966
කමිපනයෙන් අනතුරුව ද්‍රවශීල වත්කම් අනුපාතය (%)	22.90%	18.84%	14.33%	9.29%

ද්‍රවශීලතා කමිපනය - ද්‍රවශීලතා වගකීම් අඩුවීම (ඇ.ඩො.බො)

අක්වෙරළ බැංකුකරණ ඒකකය	2018.12.31 දිනට ශේෂය	1 අවස්ථාව	2 අවස්ථාව	3 අවස්ථාව
කමිපනයේ විශාලත්වය (%)		5%	10%	15%
ද්‍රවශීල වත්කම් (ඇ.ඩො.'000)	304,504	304,504	304,504	304,504
මුළු වගකීම් (ඇ.ඩො.'000)	1,124,949	1,124,949	1,124,949	1,124,949
වගකීම් වල පහත වැටීම (ඇ.ඩො.'000)		56,247	112,495	168,742
සංශෝධිත ද්‍රවශීල වගකීම් (ඇ.ඩො.'000)		1,068,702	1,012,454	956,207
සංශෝධිත ද්‍රවශීල වත්කම් (ඇ.ඩො.'000)		248,257	192,009	135,762
කමිපනයෙන් අනතුරුව ද්‍රවශීල වත්කම් අනුපාතය (%)	27.07%	23.23%	18.96%	14.20%

ආතති පරීක්ෂාව - නිරන්තරයෙන් සංවලනය වන මුදල් සහ සිල්ලර මුදල් ආපසු ගැනීම

	මාස 1 දක්වා	මාස 1 - 3	මාස 3 - 6	මාස 6 - 9	මාස 9 - 12	වසර 1 - 3	වසර 3 - 5	වසර 5 ට වැඩි
සීමාව	-20%	-40%	-50%	-50%	-25%	-20%	-10%	-5%
ආතතියට ලක් නොවූ	-4%	0%	-8%	-19%	-21%	-16%	-10%	0%
I අවස්ථාව	-36%	-26%	-24%	-22%	-23%	-18%	-12%	0%
II අවස්ථාව	-39%	-27%	-25%	-22%	-23%	-18%	-12%	0%
III අවස්ථාව	-43%	-31%	-27%	-24%	-24%	-18%	-12%	0%



මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

වෙළඳපොල අවදානම

වෙළඳපොල අවදානම යනුවෙන් අදහස් වන්නේ පොලී අනුපාත, කොටස් මිල ගණන්, විදේශ විනිමය අනුපාත, බැඳුම්කර හා වාණිජ භාණ්ඩ මිල ගණන් ආදී වෙළඳපොල විචල්‍යයන් ආශ්‍රිත බරපතල වෙනස්වීම් හේතුවෙන් ඉපයීම්, වෙළඳපොල හෝ මූල්‍ය උපකරණ කළඹ ආශ්‍රිත අනාගත මුදල් ප්‍රවාහ ආදියට සිදුවිය හැකි වෙනස්කම් හේතුවෙන් අලාභ සිදුවීමට ඇති ඉඩකඩයි. බැංකුවේ මෙහෙයුම් ඇති බහුතර වෙළඳපොල අවදානමේ කොටස් එකක් හෝ වැඩි ගණනක් වෙත නිරාවරණය වෙයි. මූලික වශයෙන්ම වෙළඳපොල අවදානම ඉස්මතු වන්නේ වෙළඳ හා වෙළඳ නොවන පොත් වල පොලී අනුපාත අවදානම සහ උකස් කළඹ හේතුවෙන් රඳා මිල වෙනස්වීමට නිරාවරණ වීම මගිනි.

වෙළඳපොල අවදානම වෙත බැංකුව නිරාවරණය වීම, අධ්‍යක්ෂ මණ්ඩල මට්ටමින් අධ්‍යක්ෂ මණ්ඩල අවදානම් කළමනාකරණ කමිටුව විසින් සිදුකෙරෙන අතර බැංකුවේ වෙළඳපොල අවදානම් කළමනාකරණ රාමුව, ප්‍රතිපත්ති හා අවදානම් දරා සිටීමේ සීමාවන් සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකීමද කමිටුව වෙත පැවරේ. වෙළඳපොල අවදානම් කළමනාකරණ රාමුව විධායක මට්ටමින් ක්‍රියාත්මක කරමින් බැංකුවේ වෙළඳපොල අවදානම් නිරාවරණය, තීන්දු කර ඇති අවදානම් දරා සිටීමේ සීමාව ඇතුළත පවතින බවට සහතික කිරීමේ වගකීම වත්කම් හා වගකීම් කමිටුව වෙත පවරා ඇත. බැංකුවේ වෙළඳපොල අවදානම පාලනය කිරීම විභිෂ්ඨ පිහිටුවා ඇති ප්‍රතිපත්ති අතරට වත්කම් හා වගකීම් කළමනාකරණ ප්‍රතිපත්තිය, භාණ්ඩාගාර කළමනාකරණ ප්‍රතිපත්තිය, විදේශ විනිමය අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තිය සහ ආතති පරීක්ෂා ප්‍රතිපත්තිය යනාදිය ඇතුළත් වේ. සියළුම ආකාර වල වෙළඳපොල අවදානම් හඳුනාගැනීම, තක්සේරු කිරීම, අවම කිරීම, නිරීක්ෂණය කිරීම හා අදාළ වාර්තා ඉදිරිපත් කිරීමට අවශ්‍ය පද්ධති, ක්‍රමවේද, විශ්ලේෂණ මෙවලම් ආදිය සම්බන්ධ මගපෙන්වීම් විකි රාමු මගින් සාමූහිකව සපයනු ලැබේ. උද්ගත වන වෙළඳපොල අවදානම් සැලකිල්ලට ගනිමින්, මෙකී ප්‍රතිපත්ති නිරන්තරයෙන් සමාලෝචනය කොට යාවත්කාලීන කිරීමට කටයුතු කරනු ලැබේ. වෙළඳපොල අවදානම් කළමනාකරණය කිරීමේ වගකීම බැංකුවේ භාණ්ඩාගාරය වෙත පැවරෙන අතර, නිරීක්ෂණයන් හා විශ්ලේෂණයන් හරහා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය තුළින්ද එම කාර්යය සඳහා දායකත්වයක් හිමි වේ.

බැංකුවේ වෙළඳපොල කළඹ තුළ වෙළඳපොල අවදානම් වෙත නිරාවරණය වීම මිනුම්ගත කරමින් පාලනය කිරීම සඳහා යොදා ගනු ලබන මූලික උපකරණය අවදානමේදී වටිනාකමයි. (VaR) වෙළඳපොල කළඹෙහි අවදානම් වටිනාකම යනුවෙන් අදහස් වන්නේ හිඳිවන හවුනාවයක් සහිතව ඇති වන බරපතල මට්ටමේ වෙළඳපොල වෙනස්වීම් හිසා උද්ගත වන තක්සේරු කරන ලද අලාභයයි. බැංකුව විසින් යොදා ගනු ලබන අවදානමේදී වටිනාකම ආකෘතිය 99%ක විශ්වසනීයත්ව මට්ටමක් මත පදනම් වන අතර දින 10 ක රඳාසිටීමේ කාලසීමාවක් උපකල්පිතයි. මෙම ආකෘතිය ප්‍රධාන වශයෙන්ම වේගවත්ව වෙනස්වීම් මත රඳා පවතින්නකි.

වෙළඳපොල අවදානම්, විදේශ විනිමය අනුපාත, පොලී අනුපාත සහ අනෙකුත් මිල ආශ්‍රිත අවදානම් සඳහා අවදානමේදී වටිනාකම් සීමා පවත්වා ගැනීමට බැංකුව කටයුතු කරයි. සමස්තයක් වශයෙන් අවදානමේදී වටිනාකම අධ්‍යක්ෂ මණ්ඩල අවදානම් කළමනාකරණ කමිටුවේ සමාලෝචනයට සහ අනුමැතියට යටත් වේ. අවදානමේදී වටිනාකම් සීමාවන් වෙළඳපොල කළඹට එකතු කෙරේ. භාණ්ඩාගාර මධ්‍ය කාර්යාලය මගින් අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ මගපෙන්වීම යටතේ අවම වශයෙන් දිනකට වරක්වත් අවදානමේදී වටිනාකම මිනුම්ගත කොට නිරීක්ෂණය කරනු ලැබේ.


පොලී අනුපාත අවදානම

පොලී අනුපාත අවදානම යනුවෙන් අදහස් වන්නේ පොලී අනුපාත වෙත සංවේදී වන වත්කම් වෙත බැංකුව නිරාවරණය වීම හිසා ඉපයීම් සහ ප්‍රාග්ධනය ආශ්‍රිතව අලාභයන් සිදුවීමට ඇති ඉඩකඩයි. පොලී අනුපාත සහ ණය විස්තාරණයන් ආශ්‍රිත වෙනස්කම් මත එකී වත්කම් වල වෙළඳපොල වටිනාකම උච්චාවචනය වෙයි. පොලී අනුපාත අවදානම් වෙත බැංකුව නිරාවරණය වීම සිදුවන්නේ ණය කළඹ, වෙළඳපොල කරනු ලබන සුරැකුම්පත් හා තැන්පතු වගකීම් ආදිය හේතුවෙනි.

කාලසීමා පරතර විශ්ලේෂණය, අවදානමට වටිනාකම සහ අවදානමේදී ඉපයීම් වැනි ක්‍රමවේදයන් පොලී අනුපාත අවදානම මිනුම්ගත කිරීම සඳහා යොදා ගැනේ. කාලසීමා පරතරය සහ පොලී අනුපාත අවදානම වෙත ඇති සමස්ථ නිරාවරණය ලබාදීම සඳහා පොලී අනුපාත වෙත සංවේදී වත්කම් සහ වගකීම් ඒවායේ කල්පිරීමේ කාලසීමාවන් මත කාල කාණ්ඩයන්ට ඇතුළත් කෙරේ.

පොලී අනුපාත අවදානම සඳහා වන ආතති පරීක්ෂාව


සංශෝධිත ප්‍රාග්ධන ප්‍රමාණාත්මකභාව අනුපාතය	1 කාර්තුව	2 කාර්තුව	3 කාර්තුව	4 කාර්තුව
1 ස්ථරය ප්‍රා ප්‍ර අ	8.73%	9.58%	9.08%	9.83%
මුළු ප්‍රා ප්‍ර අ	12.49%	13.26%	12.70%	13.28%



විදේශ විනිමය අවදානම



විදේශ විනිමය ආශ්‍රිත අහිතකර උච්චාවචනයන් හේතුවෙන් ඉපයීම් සහ/හෝ වෙත එල්ල වීමට ඉඩ ඇති බලපෑම විදේශ විනිමය අවදානම ලෙස හැඳින්වේ. හිමිකම් අලෙවි කිරීම, ආනයන අපනයන ගනුදෙනු හා විදේශ මුදල් ජේශන ආදියට බැංකුව නිරාවරණය වීමේදී අවදානම ඉස්මතු වේ.

විදේශ විනිමය අවදානමට යටත් වන කළඹ ආශ්‍රිතව අවදානමේදී වටිනාකම් ගණනය කිරීමට බැංකුව කටයුතු කරයි. බැංකුවේ භාණ්ඩාගාර කළමනාකරණ පද්ධතිය සහ බිලුම්බර්න් පද්ධතිය ඇසුරින්ද සමාන්තර අවදානමේදී වටිනාකම් ගණනය කරනු ලැබේ. බැංකුවේ ලාභදායීතාව සහ ප්‍රාග්ධන ප්‍රමාණාත්මකභාව මට්ටම් කෙරෙහි එල්ල විය හැකි බලපෑම මිනුම්ගත කිරීම සඳහා අනුපාත බලපෑම් යොදා ගනිමින් ආතති පරීක්ෂාවන් සිදුකෙරේ.



වසර 2018 සඳහා අවදානමට පත් දෛශික වටිනාකම — 2018 වසර සඳහා වටිනාකම

විදේශ විනිමය බලපෑමට අදාළ ආහති පරීක්ෂාව



	2018 අවම අවශ්‍යතාවය	31/12/2018 දිනට	සුළු	මධ්‍ය	දැඩි
කම්පනයෙහි විශාලත්වය			5%	10%	15%
සංශෝධිත ප්‍රාග්ධන ප්‍රමාණවත්තාව අනුපාතය %					
අවදානම් මත බර තැබූ වත්කම් හි % වශයෙන් ස්ථර 1 ප්‍රාග්ධනය	8.875%	11.02%	11.00%	10.98%	10.96%
අවදානම් මත බර තැබූ වත්කම් හි % වශයෙන් මුළු ප්‍රාග්ධනය	12.875%	14.47%	14.45%	14.43%	14.41%

ස්කන්ධ අවදානම

බැංකුව විසින් දරා සිටිනු ලබන කොටස් ආයෝජන වල වරිතාකම ආශ්‍රිත උච්චාවචනයන්ට නිරාවරණය වීමෙන් ස්කන්ධ අවදානම ඉස්මතු වේ. මූලික වශයෙන්ම විකිණීම සඳහා ඇති ආයෝජන කළඹ කෙරෙහි මෙම අවදානම මතු වන අතර අනුබද්ධිත සමාගම් ආශ්‍රිතව බැංකුව විසින් සිදුකරනු ලබන උපායමාර්ගික ආයෝජන මින් බැහැර කෙරේ.

ආයෝජන වලට අදාළ සියළුම ප්‍රතිපත්ති සකස් කරමින් නිර්ණය කර ඇති අවදානම දරා සිටීමේ සීමාව ඇතුළත බැංකුවේ අවදානම කළමනාකරණය කරන බවට සහතික කිරීමේ වගකීම් අධ්‍යක්ෂ මණ්ඩල ආයෝජන කමිටුව වෙත පැවරේ. කොටස් අවදානම කළමනාකරණය කිරීම සඳහා යොදා ගැනෙන ක්‍රමවේදයන්, උපකරණ සහ ක්‍රියාවලීන් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කර ඇති ආයෝජන බැංකු ප්‍රතිපත්තිය මගින් පැහැදිලිව දක්වා ඇත.

	2018 අවම අවශ්‍යතාවය	31/12/2018 දිනට	සුළු	මධ්‍ය	දැඩි
කම්පනයෙහි විශාලත්වය			5%	10%	20%
සංශෝධිත ප්‍රාග්ධන ප්‍රමාණවත්තාව අනුපාතය %					
ස්ථර 1 ප්‍රාග්ධන අනුපාතය	8.875%	11.02%	11.01%	11.00%	10.99%
මුළු ප්‍රාග්ධන අනුපාතය	12.875%	14.47%	14.46%	14.45%	14.44%

මෙහෙයුම් අවදානම

අසමත් අත්‍යන්තර ක්‍රියාවලීන්, පද්ධති දෝෂ, පුද්ගල දෝෂ, වංචා හෝ බාහිර සිදුවීම් ඉස්මතු විය හැකි අලාභයන් මෙහෙයුම් අවදානම වශයෙන් හැඳින්වේ. පාලනයන් ක්‍රියාත්මක වීමට අසමත් වන අවස්ථාවන්හිදී, මෙහෙයුම් අවදානම මගින් කීර්තිනාමයට හානි සිදුවීම, නෛතික හෝ නියාමනමය ගැටළු හෝ මූල්‍යමය අලාභයන් සිදුවිය හැක. මෙහෙයුම් අවදානම සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු, නිපැයුම් හා ක්‍රියාවලීන් තුළ ඇතුළත් වන්නකි.

විවිධ ආකාර වලින් බැංකුව මෙහෙයුම් අවදානම වෙත නිරාවරණය වීම කළමනාකරණ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති, පාලන ව්‍යුහයන් හා ක්‍රියාවලීන් බැංකුවේ මෙහෙයුම් අවදානම් රාමුව තුළ පැහැදිලිව දක්වා ඇත. අධ්‍යක්ෂ මණ්ඩල අවදානම් කමිටුවේ සහාය ලබා ගනිමින් අදාළ ප්‍රතිපත්ති සම්පාදනය සහ මෙහෙයුම් අවදානම් කළමනාකරණ රාමුවෙහි කාර්යක්ෂමතාවය සහතික කිරීමේ වගකීම අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පැවරේ. මේ ආශ්‍රිත අලාභයන් වාර්තා කොට කලින් කල මෙහෙයුම් අවදානම් කළමනාකරණ කමිටුව වෙත ඉදිරිපත් කිරීම අවදානම් කළමනාකරණ ඒකකය හරහා සිදුකෙරේ. බැංකුව සතු දත්ත මධ්‍යස්ථානයේ කොටසක් වශයෙන් අනිතවයෙන් ක්‍රියාත්මක කරන ලද (මේ වන විට කොටසක් ක්‍රියාවේ යොදවා ඇති) මෙහෙයුම් අවදානම් කළමනාකරණ පද්ධතිය මගින් මෙහෙයුම් අවදානමට අදාළ විවිධ පැතිකඩ විචක්ෂණශීලී අයුරින් කළමනාකරණය කර ගැනීමට සහාය හිමි වේ. ඒ අතරම, බැංකුව තුළ ක්‍රියාත්මක වන මෙහෙයුම් අවදානම් ක්‍රියාවලියෙහි කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත සහතිකකරණයක් ලබාදීම අත්‍යන්තර විගණනය තුළින් සිදුකෙරේ.

ප්‍රාග්ධන කළමනාකරණය

ප්‍රාග්ධනයට අදාළ නියාමන අවශ්‍යතා මෙන්ම අනාගත වර්ධන අභිලාෂයන් හා බැංකුව තුළ ඇති අරමුදල් විකල්ප සැලකිල්ලට ගනිමින් ප්‍රාග්ධන කළමනාකරණ රාමුව සැලසුම් කොට ඇත.

බාසල් ප්‍රමිතීන් මත පදනම් වෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් මත ප්‍රාග්ධන ප්‍රමාණවත්තා අනුපාතය ගණනය කරනු ලැබේ. 2017 ජූලි 1 දින සිට බැංකුව බාසල් 111 මාර්ගෝපදේශය වෙත අනුකූලතාවය දැක්වීම අවශ්‍ය වේ. බාසල් 111 ප්‍රමිතීන්ට අනුව බැංකුව විසින් මූලික ප්‍රාග්ධනය (1 ස්ථරය) සමග 8.875% කට නොඅඩු ප්‍රාග්ධන ප්‍රමාණවත්තා අනුපාතයක්ද, 2018.12.31. දිනට 12.875% ක ප්‍රාග්ධන ප්‍රමාණවත්තා අනුපාතයක්ද පවත්වා ගැනීම අවශ්‍ය වේ.

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

2017 සහ 2018 දෙසැම්බර් 31 දිනට ප්‍රාග්ධනය සහ අනුපාත ගණනය කිරීම පිළිබඳ විස්තර පහත දැක්වේ.

ශේෂ පත්‍රය තුළ අයිතමයන්

දෙසැම්බර් 31 දිනට	ශේෂය		බැංකුව		
	2018 රු.'000	2017 රු.'000	අවදානම් බරතැබීම %	අවදානම් බර තබන ලද ශේෂය 2018 රු.'000	2017 රු.'000
වත්කම්					
ශ්‍රී ලංකා රජයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිමිකම්පෑම්	347,561,916	242,199,833	0-20	17,168,164	-
විදේශ රාජ්‍යයන් සහ ඒවායේ මහ බැංකුමත හිමිකම්පෑම්	-	-	0-150	-	-
රාජ්‍ය අංශයේ ආයතන මත හිමිකම්පෑම්	100,309,295	16,175,771	20-150	42,988,197	11,311,791
හිල ආයතන සහ බහුපාර්ශ්වික සංවර්ධන බැංකු මත හිමිකම්පෑම්	-	-	0-150	-	-
බැංකු මත හිමිකම්පෑම්	6,542,453	25,390,923	20-150	1,665,193	7,418,602
මූල්‍ය ආයතන මත හිමිකම්පෑම්	20,350,843	13,354,043	20-150	7,170,309	4,138,975
සංස්ථාපිත ආයතන මත හිමිකම්පෑම්	162,601,331	138,136,979	20-150	148,099,702	123,760,332
සිල්ලර හිමිකම්පෑම්	349,093,288	320,848,656	75-100	275,611,320	248,552,666
රහුං මගින් සුරැකුම් කරන ලද හිමිකම්පෑම්	149,826,584	136,485,146	20-100	1,030	365,762
නේවාසික දේපළ මගින් සුරැකුම් කරන ලද හිමිකම්පෑම්	65,491,678	81,190,702	50-100	32,745,839	40,595,351
වාණිජ ඉඩම් දේපළ මගින් සුරැකුම් කරන ලද හිමිකම්පෑම්	-	-	100	-	-
අක්‍රීය වත්කම්	15,502,259	7,364,951	50-150	21,262,647	9,673,122
ඉහළ අවදානම් සහිත කාණ්ඩ	750,573	631,345	150-250	1,876,434	1,578,363
මුදල් අයිතම	50,952,722	39,045,329	0-20	113,880	333,429
දේපළ පරිභව සහ උපකරණ	27,985,546	26,753,689	100	27,985,546	26,753,689
වෙනත් වත්කම්	18,682,343	20,874,876	100	18,682,343	20,874,876
එකතුව	1,315,650,834	1,068,452,243		595,370,603	495,356,958

ශේෂ පත්‍රයේ බැහැර අයිතමයන්

දෙසැම්බර් 31 දිනට	ශේෂය		බැංකුව		
	2018 රු.'000	2017 රු.'000	ණය පරිවර්තන සාධකය (%)	අවදානම් බර තබන ලද ශේෂය 2018 රු.'000	2017 රු.'000
උපකරණ					
සෘජු ණය ආදේශකයන්	17,320,444	14,765,115	100	17,320,444	14,765,115
ගනුදෙනු සම්බන්ධ අසම්භාව්‍යතාවන්	50,034,132	44,276,080	50	25,017,066	22,138,040
කෙටි කාලීන ස්වයං ද්‍රව්‍යලබ්‍යවත් සහිත වෙළඳුම් ආශ්‍රිත අසම්භාව්‍යතාවන්	127,592,317	44,929,701	20	25,518,463	8,985,940
විකිණුම් හා ප්‍රතිමුද්‍රිත ගැනීම් ගිවිසුම් සහ ණය අවදානම බැංකුව තුළ ඉතිරි වී ඇති වත්කම් විකිණීම්	-	-	100	-	-
තොහිම් ප්‍රාරක්ෂණ ගිවිසුම් යටතේ ඇති බැඳීම්	-	-	50	-	-
වසරක් දක්වා වන මූලික කල්පිරීමක් සහිත වෙනත් බැඳීම් හෝ ඕනෑම අවස්ථාවක කොන්දේසි පිරිහින අවලංගුකළ හැකි බැඳීම්	39,154,403	30,100,985	0-20	7,830,881	6,020,197
වසරක් දක්වා වන මූලික කල්පිරීමක් සහිත බැඳීම්	-	-	20	-	-
වසරකට අධික මූලික කල්පිරීමක් සහිත වෙනත් බැඳීම්	-	-	50	-	-
විදේශ විනිමය ගිවිසුම්	93,970,452	39,915,527	0-5	1,879,409	798,311
පොලී අනුපාත ගිවිසුම්	-	-	0-3	-	-
එකතුව	328,071,748	173,987,408		77,566,263	52,707,603

	බැංකුව	
	2018 රු.'000	2017 රු.'000
ප්‍රාග්ධනය ගණනය කිරීම		
පොදු ස්කන්ධ 1 ස්ථරයෙහි (CET 1) ප්‍රාග්ධනය	74,623,023	62,084,793
මුළු 1 ස්ථරයෙහි (TIER 1) ප්‍රාග්ධනය	74,623,023	62,084,793
මුළු ප්‍රාග්ධනය	97,987,548	77,554,147
අනුපාත ගණනය කිරීම		
ණය අවදානම වෙනුවෙන් අවදානම මත බර තබන ලද මුළු වත්කම්	595,370,603	495,356,958
වෙළඳපොල අවදානම වෙනුවෙන් අවදානම මත බර තබන ලද මුළු වත්කම්	7,552,947	5,252,085
මෙහෙයුම් අවදානම වෙනුවෙන් අවදානම මත බර තබන ලද මුළු වත්කම්	74,300,869	73,396,393
අවදානම මත බර තබන ලද මුළු වත්කම්	677,224,419	574,005,436
පොදු ස්කන්ධ 1 ස්ථරයෙහි (CET 1) ප්‍රාග්ධන අනුපාතය (අවම අවශ්‍යතාවය : 2018 – 7.375%, 2017 – 6.25%)	11.02	10.82
මුළු 1 ස්ථරයෙහි ප්‍රාග්ධනය (TIER 1) (අවම අවශ්‍යතාවය : 2018 – 8.875%, 2017 – 7.75%)	11.02	10.82
මුළු ප්‍රාග්ධන අනුපාතය (අවම අවශ්‍යතාවය : 2018 – 12.875%, 2017 – 11.75%)	14.47	13.51

ශේෂ පත්‍රය තුළ අයිතමයන්

දෙසැම්බර් 31 දිනට	ශේෂය		සමූහය		
	2018 රු.'000	2017 රු.'000	ණය පරිවර්තන සාධකය %	අවදානම් බර තබන ලද ශේෂය 2018 රු.'000	2017 රු.'000
වත්කම්					
ශ්‍රී ලංකා රජයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිමිකම්පෑම්	355,632,691	247,847,622	0-20	17,168,164	-
විදේශ රාජ්‍යයන් සහ ඒවායේ මහ බැංකු මත හිමිකම්පෑම්	-	-	0-150	-	-
රාජ්‍ය අංශයේ ආයතන මත හිමිකම්පෑම්	100,309,295	16,175,771	20-150	42,988,197	11,311,791
හිල ආයතන සහ බහුපාර්ශ්වික සංවර්ධන බැංකු මත හිමිකම්පෑම්	-	-	0-150	-	-
බැංකු මත හිමිකම්පෑම්	11,458,612	31,130,358	20-150	3,775,409	9,102,400
මූල්‍ය ආයතන මත හිමිකම්පෑම්	9,559,550	5,529,958	20-150	5,012,050	2,862,347
සංස්ථාපිත ආයතන මත හිමිකම්පෑම්	164,561,157	138,201,793	20-150	150,059,528	123,825,146
සිල්ලර හිමිකම්පෑම්	509,434,965	460,308,151	75-100	435,952,997	388,012,161
රත්‍රං මගින් සුරැකුම් කරන ලද හිමිකම්පෑම්	149,826,584	136,485,146	20-100	1,030	365,762
නේවාසික දේපළ මගින් සුරැකුම් කරන ලද හිමිකම්පෑම්	66,201,363	81,190,702	50-100	33,100,682	40,595,351
වාණිජ ඉඩම් දේපළ මගින් සුරැකුම් කරන ලද හිමිකම්පෑම්	-	-	100	-	-
අක්‍රීය වත්කම්	15,502,259	7,364,951	50-150	21,262,647	9,673,122
ඉහළ අවදානම් සහිත කාණ්ඩ	-	-	150-250	-	0
මුදල් අයිතම	51,737,246	39,678,140	0-20	113,880	333,429
දේපළ පරිසර සහ උපකරණ	36,155,991	34,419,363	100	36,155,991	34,419,361
වෙනත් වත්කම්	20,283,149	22,226,973	100	20,283,149	22,226,973
එකතුව	1,490,662,862	1,220,558,928		765,873,724	642,727,843

මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

ශේෂ පත්‍රයේ බැහැර අයිතමයන්

දෙසැම්බර් 31 දිනට	ශේෂය		සමූහය		
	2018 රු.'000	2017 රු.'000	ණය පරිවර්තන සාධකය (%)	අවදානම් බර තබන ලද ශේෂය 2018 රු.'000	2017 රු.'000
උපකරණ					
සෘජු ණය ආදේශකයන්	18,066,868	14,765,115	100	18,066,868	14,765,115
ගනුදෙනු සම්බන්ධ අසම්භාව්‍යතාවන්	50,034,132	44,276,080	50	25,017,066	22,138,040
කෙටි කාලීන ස්වයං ද්‍රවශීලතාවක් සහිත වෙළඳුම් ආශ්‍රිත අසම්භාව්‍යතාවන්	127,592,317	44,929,701	20	25,518,463	8,985,940
විකිණුම් හා ප්‍රතිමුද්‍රා ගැනීම් ගිවිසුම් සහ ණය අවදානම බැංකුව තුළ ඉතිරි වී ඇති වත්කම් විකිණීම්	-	-	100	-	-
නොහිමි ප්‍රාරක්ෂණ ගිවිසුම් යටතේ ඇති බැඳීම්	-	-	50	-	-
වසරක් දක්වා වන මූලික කල්පිරීමක් සහිත වෙනත් බැඳීම් හෝ ඕනෑම අවස්ථාවක කොන්දේසි විරහිතව අවලංගුකළ හැකි බැඳීම්	-	-	0-20	-	-
වසරක් දක්වා වන මූලික කල්පිරීමක් සහිත බැඳීම්	45,221,413	30,100,985	20	9,044,283	-
වසරකට අධික මූලික කල්පිරීමක් සහිත වෙනත් බැඳීම්	-	-	50	-	-
විදේශ විනිමය ගිවිසුම්	93,970,452	39,915,527	0-5	1,879,409	798,311
පොලී අනුපාත ගිවිසුම්			0-3		
එකතුව	334,885,182	173,987,408		79,526,089	52,707,603

	සමූහය	
	2018 රු.'000	2017 රු.'000
ප්‍රාග්ධනය ගණනය කිරීම		
පොදු ස්කන්ධ 1 ස්ථරයෙහි (CET 1) ප්‍රාග්ධනය	101,088,945	85,077,314
මුළු 1 ස්ථරයෙහි (TIER 1) ප්‍රාග්ධනය	101,088,945	85,077,314
මුළු ප්‍රාග්ධනය	125,548,973	101,485,801
අනුපාත ගණනය කිරීම		
ණය අවදානම වෙනුවෙන් අවදානම මත බර තබන ලද මුළු වත්කම්	765,873,724	642,727,843
වෙළඳපොල අවදානම වෙනුවෙන් අවදානම මත බර තබන ලද මුළු වත්කම්	8,030,076	6,208,014
මෙහෙයුම් අවදානම වෙනුවෙන් අවදානම මත බර තබන ලද මුළු වත්කම්	93,317,446	91,223,325
අවදානම මත බර තබන ලද මුළු වත්කම්	867,221,246	740,159,182
පොදු ස්කන්ධ 1 ස්ථරයෙහි (CET 1) ප්‍රාග්ධන අනුපාතය (අවම අවශ්‍යතාවය : 2018 - 7.375%, 2017 - 6.25%)	11.66	11.49
මුළු 1 ස්ථරයෙහි ප්‍රාග්ධනය (TIER 1) (අවම අවශ්‍යතාවය : 2018 - 8.875%, 2017 - 7.75%)	11.66	11.49
මුළු ප්‍රාග්ධන අනුපාතය (අවම අවශ්‍යතාවය : 2018 - 12.875%, 2017 - 11.75%)	14.48	13.71

වෙනත් තොරතුරු

ආදායම් ප්‍රකාශය - (එක්සත් ජනපද ඩොලර්)

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා	බැංකුව		වෙනස %	සමූහය		වෙනස %
	2018 එ.ජ.ඩො. '000	2017 එ.ජ.ඩො. '000		2018 එ.ජ.ඩො. '000	2017 එ.ජ.ඩො. '000	
දළ ආදායම	1,014,883	1,047,446	-3.1	1,197,039	1,229,917	-2.7
පොළී ආදායම	933,886	971,569	-3.9	1,093,101	1,132,012	-3.4
පොළී වියදම	(605,920)	(642,909)	-5.8	(679,166)	(723,380)	-6.1
ශුද්ධ පොළී ආදායම	327,966	328,661	-0.2	413,935	408,633	1.3
ගාස්තු හා කොමිස් ආදායම්	37,961	33,428	13.6	42,641	37,572	13.5
ගාස්තු හා කොමිස් වියදම්	(1,983)	(1,698)	16.8	(1,983)	(1,698)	16.8
ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම්	35,977	31,730	13.4	40,657	35,874	13.3
වෙළඳ කටයුතු වලින් ලද ශුද්ධ ලාභය/(අලාභය)	24,857	18,119	37.2	24,380	18,335	33.0
වෙනත් මෙහෙයුම් ආදායම් (ශුද්ධ)	18,179	24,330	-25.3	36,918	41,997	-12.1
මුළු මෙහෙයුම් ආදායම	406,980	402,839	1.0	515,890	504,839	2.2
හානිකරණ අලාභයන්	(39,932)	(8,782)	354.7	(48,137)	(19,862)	142.4
ශුද්ධ මෙහෙයුම් ආදායම	367,048	394,057	-6.9	467,753	484,977	-3.6
සේවක මණ්ඩල වියදම්	(108,621)	(99,169)	9.5	(130,329)	(120,097)	8.5
වෙනත් වියදම්	(84,065)	(85,278)	-1.4	(115,855)	(122,231)	-5.2
මූල්‍ය සේවාවන් මත එකතු කළ අගය මත බද්ද (VAT) සහ ජාතිය ගොඩනැගීම් බද්ද (NBT) සහ ණය ආපසු ගෙවීමේ බද්ද (DRL) පෙර මෙහෙයුම් ලාභය	174,362	209,610	-16.8	221,569	242,649	-8.7
මූල්‍ය සේවාවන් මත එකතු කළ අගය මත බද්ද (VAT) සහ ජාතිය ගොඩනැගීම් බද්ද (NBT) සහ ණය ආපසු ගෙවීමේ බද්ද (DRL)	(41,175)	(40,850)	0.8	(51,519)	(48,130)	7.0
බදු වලට පෙර ලාභය	133,187	168,760	-21.1	170,050	194,519	-12.6
ආදායම් බදු වියදම්	(39,899)	(49,908)	-20.1	(52,766)	(60,941)	-13.4
වසර සඳහා ලාභය	93,287	118,852	-21.5	117,283	133,578	-12.2
ලාභය බෙදී යන ආකාරය :						
බැංකුවේ ස්කන්ධ හිමියන්	93,287	118,852	-21.5	109,020	125,664	-13.2
පාලනයට යටත් නොවන හිමිකම්	-	-		8,263	7,914	4.4
	93,287	118,852	-21.5	117,283	133,578	-12.2

විනිමය අනුපාතය : 2018 දෙසැම්බර් 31 දිනට විනිමය අනුපාතය එක්සත් ජනපද ඩොලර් 01 ක් රු.183.25 විය. (2017 දෙසැම්බර් 31 දිනට එක්සත් ජනපද ඩොලර් 01 ක් රු.153.55 විය.)

පිටු අංක 266 හා 267 ඉදිරිපත් කරන ලද ආදායම් ප්‍රකාශය හා මූල්‍ය තත්ව ප්‍රකාශය හුදෙක්ම කොටස් හිමියන්, ආයෝජකයන්, බැංකුකරුවන්, මූල්‍ය ප්‍රකාශ පිළිබඳ වෙනත් පරිශීලකයන්ගේ පහසුව පිණිස වේ.

මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය - (එක්සත් ජනපද ඩොලර්)

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා	බැංකුව			සමූහය		
	2018 එ.ජ.ඩො. '000	2017 එ.ජ.ඩො. '000	වෙනස %	2018 එ.ජ.ඩො. '000	2017 එ.ජ.ඩො. '000	වෙනස %
වත්කම්						
මුදල් හා මුදල් සමාන දෑ	315,852	449,092	-29.7	321,065	453,761	-29.2
ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ පවතින ශේෂය	281,669	427,804	-34.2	281,669	427,804	-34.2
බැංකු වල ඇති තැන්පතු	23,742	87,650	-72.9	49,638	123,374	-59.8
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	6,349	2,177	191.7	6,349	2,177	191.7
වෙනත් මූල්‍ය වත්කම් - වෙළඳාම පිණිස දරා සිටින	-	345,442	-	-	347,476	-
මූල්‍ය වත්කම් - ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව	294,966	-	-	296,318	-	-
ණය හා ලැබිය යුතු දෑ - බැංකු	175,538	560,713	-68.7	177,635	562,918	-68.4
ණය හා ලැබිය යුතු දෑ - වෙනත් ගනුදෙනුකරුවන්	6,906,780	6,594,873	4.7	7,726,753	7,448,823	3.7
කුමක්ෂය පිරිවැය අනුව මිනුම්ගත ණය උපකරණ	1,100,412	-	-	1,144,317	-	-
මූල්‍ය ආයෝජන - කල් පිරීම තෙක් දරා සිටින	-	731,690	-	-	762,864	-
වෙනත් විස්තීර්ණ ආදායම් ඔස්සේ සාධාරණ අගය අනුව ස්කන්ධ උපකරණ	6,439	-	-	6,439	-	-
වෙනත් විස්තීර්ණ ආදායම් ඔස්සේ සාධාරණ අගය අනුව ණය උපකරණ	25,819	-	-	25,955	-	-
මූල්‍ය ආයෝජන - විකිණීම සඳහා පවතින	-	22,243	-	-	29,202	-
පරිපාලිතයන්හි ආයෝජන	5,607	8,634	-35.1	-	-	-
ධීර්ඛනාමය සහ අස්පාශ්‍ය වත්කම්	2,398	1,466	63.6	4,745	4,426	7.2
දේපළ, පිරිසහ හා උපකරණ	143,300	163,123	-12.2	193,366	219,850	-12.0
ආයෝජන දේපළ	6,902	7,960	-13.3	959	1,156	-17.0
පෙර ගෙවුම් කල්බදු	2,516	3,151	-20.2	2,979	3,151	-5.5
වෙනත් වත්කම්	168,031	148,520	13.1	176,766	157,326	12.4
මුළු වත්කම්	9,466,319	9,554,537	-0.9	10,414,954	10,544,309	-1.2
වගකීම්						
බැංකු වලට ගෙවිය යුතු	753,241	525,408	43.4	939,961	655,347	43.4
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	13,709	1,784	668.3	13,709	1,784	668.3
වෙනත් ගනුදෙනුකරුවන් වෙත ගෙවිය යුතු දෑ	7,765,136	8,101,614	-4.2	8,160,035	8,502,936	-4.0
වෙනත් ණය ගැනීම්	194,137	158,782	22.3	191,446	219,046	-12.6
ප්‍රවර්තන බදු බැරකම්	21,851	26,473	-17.5	27,695	28,442	-2.6
ඉදිකිරීම් වලට බදු බැරකම්	21,582	29,017	-25.6	40,095	47,392	-15.4
වෙනත් බැරකම්	130,530	125,406	4.1	187,452	184,828	1.4
යටත් කරන ලද කාල ණය	68,398	81,613	-16.2	180,543	211,318	-14.6
මුළු වගකීම්	8,968,584	9,050,097	-0.9	9,740,937	9,851,094	-1.1
හිමිකම්						
ප්‍රකාශිත ප්‍රාග්ධනය/පවරන ලද ප්‍රාග්ධනය	66,587	79,466	-16.2	66,587	79,466	-16.2
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	36,396	37,869	-3.9	36,396	37,869	-3.9
වෙනත් සංචිත	141,932	163,580	-13.2	152,945	175,277	-12.7
රඳවාගත් ඉපයුම්	252,821	223,525	13.1	362,862	339,898	6.8
කොටස් හිමිකරුවන්ගේ මුළු හිමිකම්	497,735	504,440	-1.3	618,790	632,510	-2.2
පාලනයට යටත් නොවන හිමිකම්	-	-	-	55,226	60,705	-9.0
මුළු හිමිකම්	497,735	504,440	-1.3	674,016	693,215	-2.8
මුළු හිමිකම් හා වගකීම්	9,466,319	9,554,537	-0.9	10,414,954	10,544,309	-1.2
අසම්භාව්‍ය බැරකම් හා බැඳීම්	2,197,882	1,975,540	11.3	2,235,064	1,980,475	12.9

විනිමය අනුපාතය : 2018 දෙසැම්බර් 31 දිනට විනිමය අනුපාතය එක්සත් ජනපද ඩොලර් 01 ක් රු.183.25 විය. (2017 දෙසැම්බර් 31 දිනට එක්සත් ජනපද ඩොලර් 01 ක් රු.153.55 විය.)

පිටු අංක 266 හා 267 ඉදිරිපත් කරන ලද ආදායම් ප්‍රකාශය හා මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හුදෙක්ම කොටස් හිමියන්, ආයෝජකයන්, බැංකුකරුවන්, මූල්‍ය ප්‍රකාශ පිළිබඳ වෙනත් පරිශීලකයන්ගේ පහසුව පිණිස වේ.

දස අවුරුදු සාරාංශය - සමුහය

(ශ්‍රී ලංකා රු. මිලියන)	නව ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් මත පදනම්ව									
	2009	2010	2011	2012	2013	2014	2015	2016	2017	2018
වත්කම්										
මුදල් සහ කෙටි කාලීන අරමුදල්	74,105	46,257	54,583	69,515	61,174	83,003	76,840	129,458	135,364	110,451
ආයෝජන	94,257	126,105	130,333	176,138	229,280	300,366	311,141	258,049	280,357	311,581
ණය සහ ලැබිය යුතු දෑ (ශුද්ධ)	307,193	407,050	534,875	690,197	710,074	722,099	869,781	1,013,921	1,143,767	1,415,928
දේපළ පිරිසිදු සහ උපකරණ	8,170	8,227	9,933	10,923	18,184	19,364	22,696	23,441	33,758	35,434
වෙනත් වත්කම්	17,345	15,825	14,665	14,087	12,760	14,425	14,279	19,528	25,833	35,147
මුළු වත්කම්	501,070	603,465	744,389	960,860	1,031,473	1,139,258	1,294,737	1,444,398	1,619,079	1,908,540
වගකීම්										
ගනුදෙනුකරුවන්ගේ තැන්පතු	396,228	481,094	572,722	708,897	789,225	829,019	932,906	1,119,753	1,305,626	1,495,326
බැංකු වලින් සහ වෙනත් මාර්ග වලින් ලබාගත් ණය	52,893	69,716	101,028	174,728	140,865	193,825	225,795	172,419	134,263	207,330
වෙනත් වගකීම්	24,483	21,518	21,906	21,486	23,153	27,469	32,328	30,509	40,299	49,285
යටත් කරන ලද කාල ණය	5,246	5,000	10,000	10,000	23,141	24,883	30,907	36,526	32,448	33,085
මුළු වගකීම්	478,849	577,327	705,656	915,111	976,384	1,075,196	1,221,937	1,359,207	1,512,635	1,785,027
මුළු ස්කන්ධ	22,221	26,138	38,734	45,749	55,088	64,062	72,801	85,191	106,443	123,513
මුළු ස්කන්ධ සහ වගකීම්	501,070	603,465	744,389	960,860	1,031,473	1,139,258	1,294,737	1,444,398	1,619,079	1,908,540
අසම්භාව්‍ය බැරකම් හා බැඳීම්	100,867	131,398	191,045	208,570	197,376	182,597	181,545	226,442	304,102	409,575
මෙහෙයුම් ප්‍රතිඵල										
දළ ආදායම	75,560	70,928	79,900	109,974	139,957	118,641	123,831	144,750	188,854	219,357
මුළු මෙහෙයුම් ආදායම	34,069	36,998	42,163	49,618	55,576	54,308	67,635	68,429	77,518	94,537
මුළු පොදු කාර්ය පිරිවැය	21,380	23,386	22,669	27,304	27,264	32,779	38,346	41,633	44,600	54,554
බදු වලට පෙර ලාභය	7,891	11,370	18,843	17,671	13,412	21,628	24,121	25,433	29,868	31,162
ආදායම් බදු	3,717	4,788	6,319	5,775	4,248	4,674	9,053	7,477	9,358	9,669
බදු වලට පසු ලාභය	4,174	6,583	12,524	11,897	9,164	16,953	15,068	17,956	20,511	21,492
කාර්යසාධන දර්ශක										
සේවක සංඛ්‍යාව	9,327	9,435	9,723	8,905	9,384	10,331	10,682	10,471	11,396	11,368
එක් සේවකයකු සඳහා (ශ්‍රී ලංකා රුපියල්)										
තැන්පතු	42,482	50,990	58,904	79,607	84,103	80,246	87,334	106,939	114,569	131,538
ණය සහ ලැබිය යුතු දෑ	32,936	43,143	55,011	77,507	75,669	69,896	81,425	96,831	100,366	124,554
දළ ඉපයුම්	8,101	7,517	8,218	12,350	14,914	11,484	11,592	13,824	16,572	19,296
බදු වලට පසු ලාභය	447	698	1,288	1,336	977	1,641	1,411	1,715	1,800	1,891
වත්කම් මත ප්‍රතිලාභය % (බදු වලට පෙර)	1.7	2.1	2.8	2.1	1.3	2.0	2.0	1.9	1.9	1.8
ගිණිකම් මත ප්‍රතිලාභය %	20.0	27.2	38.6	28.2	18.2	28.5	22.0	22.7	21.4	18.7
පිරිවැය/ආදායම් අනුපාතය	62.8	63.2	53.8	55.0	49.1	60.4	56.7	60.8	57.5	57.7
ප්‍රාග්ධන ප්‍රමාණවේග අනුපාතය %	13.9	12.8	15.7	15.7	15.9	14.9	13.8	13.0	13.7	14.5
අක්‍රීය ණය අනුපාතය (දළ) %	6.4	4.6	2.9	2.6	4.9	3.2	2.4	1.9	2.0	2.7

බාසල් III - ස්ථරය III යටතේ වෙළඳපොල විනය හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවය

ප්‍රාග්ධනය ප්‍රමාණවත් වීම

ප්‍රාග්ධනය ප්‍රමාණවත් වීම වූ කලී, බැංකුවක ප්‍රබලත්වය සහ ස්ථාවරත්වය පැහැදිලි කෙරෙන ප්‍රධාන මූල්‍ය දර්ශක වලින් එකකි. බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන විවිධ කටයුතු අතරේ සිදුවන අනපේක්ෂිත සිද්ධි දාමයන් වලදී ඔරොත්තු දීමට බැංකුවට ඇති හැකියාව එම දර්ශක මගින් මනිනු ලැබේ.

බැංකු සුපරීක්ෂණය පිළිබඳ බාසල් කමිටුව මගින් ප්‍රාග්ධනය, ද්‍රවශීලතා සහ අරමුදල් සම්පාදන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පියවර සමූහයක් ක්‍රියාවට නංවන ලදී. ඒ අනුව 2010 දෙසැම්බර් මාසයේදී, බාසල් 111 සම්මුතිය නිකුත් කරන ලද අතර බලපත්‍රලත් වාණිජ බැංකු සඳහා බාසල් 111 යටතේ ප්‍රාග්ධන අවශ්‍යතාවය පිළිබඳ 2016 වර්ෂයේ අංක 1 දරන ශ්‍රී ලංකා මහ බැංකු විධානයන් පදනම් කරගෙන, එම සම්මුතිය, 2017 ජූලි මස 1 වන දින සිට ශ්‍රී ලංකාවේ බලපැවැත්වීම ඇරඹිණි. එම සම්මුතිය මගින්, 2008 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ශ්‍රී ලංකාවේ බලපැවැත්වූ බාසල් 11 ප්‍රතිසංස්කරණ ප්‍රතිස්ථාපනය කෙරිණි.

ඒ අනුව, රුපියල් බිලියන 500 ට වැඩි වත්කම් පදනමක් සහිත සෑම බලපත්‍ර ලත් බැංකුවක්ම සහ බලපත්‍ර ලත් විශේෂිත බැංකුවක්ම, 2017 ජූලි මස 1 වැනි දින සිට පහත දැක්වා ඇති ප්‍රාග්ධන අනුපාත මට්ටම තුනකට අනුකූලව ගණනය කළ යුතු වේ.

	01.07.2017	01.01.2018	01.01.2019
පළමු පෙළ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන අනුපාතය	6.25%	7.375%	8.5%
මූලික පළමු පෙළ ප්‍රාග්ධන අනුපාතය	7.75%	8.875%	10.0%
මුළු ප්‍රාග්ධන අනුපාතය	11.75%	12.875%	14.0%

සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය, වෙනත් ප්‍රාග්ධන සහ රඳවාගත් ඉපැයුම් වලින් පළමු පෙළ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය සමන්විත වේ. පළමු පෙළ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය වූ කලී, අලාභ අන්තර්ග්‍රහනය කරගැනීමේ ඉහළම ගුණාත්මක හා ඵලදායී ප්‍රාග්ධනය වේ.

පළමු පෙළ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයට අයත් නොවූ අනෙකුත් ප්‍රාග්ධන සාධන පත්‍ර වලින් මූලික පළමු පෙළ ප්‍රාග්ධනය සමන්විත වේ.

මුළු ප්‍රාග්ධනය, මූලික ප්‍රාග්ධනය සහ 50% වූ දේපළ, පිරිසත සහ උපකරණ මත ප්‍රත්‍යාගණන සංචිත, සාමාන්‍ය ණය ලාභ අලාභ වෙන්කිරීම් සහ යටත් කරන ලද ණයකර වලින් සමන්විත වේ.

බාසල් III සම්මුතිය මගින් නව ප්‍රාග්ධන ආරක්ෂිත සංචිත හඳුන්වාදෙනු ලැබ ඇති අතර, එමගින් පළමු පෙළ කොටස් ප්‍රාග්ධනය සහ මුළු ප්‍රාග්ධන මට්ටම් වලට අමතරව අතිරේක ප්‍රාග්ධනය රඳවා තබා ගන්නා ලෙස සියළුම බැංකු වලට නියම කරනු ලැබ ඇත. ඉහත දැක්වා ඇති අවම ප්‍රාග්ධන අවශ්‍යතාවයන්ට පහත දැක්වා ඇති අතිරේක සංචිත අවශ්‍යතාවයන්ද ඇතුළත් කොට ඇත.

- ◆ ප්‍රාග්ධන සංරක්ෂණ සංචිතය
- ◆ දේශීය වශයෙන් වැදගත් වන බැංකු අධිකාරය - රුපියල් බිලියන 500 ට වැඩි මුළු වත්කම් සහිත බැංකු
- ◆ ප්‍රතිවක්‍රීය ගොවන සංචිතය

බාසල් II විසින් හඳුන්වාදෙන ලද ස්ථරය III, බාසල් III සම්මුතියේදීද පහත දැක්වා ඇති පරිදි තවදුරටත් අදාළ කරගනු ලැබේ.

- ◆ ස්ථරය 1 - අවම ප්‍රාග්ධන අවශ්‍යතාවන්
- ◆ ස්ථරය 2 - අධික්ෂක සමාලෝචන ක්‍රියාවලිය
- ◆ ස්ථරය 3 - වෙළඳපොල විනය

ස්ථරය I - අවම ප්‍රාග්ධන අවශ්‍යතාවන්

අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය, අවදානමට බර තබන ලද වත්කම් වල ප්‍රතිශතයක් ලෙස පවත්වා ගෙන යා යුතු අතර, අවදානමට බර තබන ලද වත්කම්, බැංකුව විසින් පහත දැක්වෙන ප්‍රවේශයන් මත ගණන් බලනු ලැබේ.

- ◆ ණය අවදානම සඳහා ප්‍රමිති කරන ලද ප්‍රවේශය
- ◆ වෙළඳපොල අවදානම් සඳහා ප්‍රමිති කරන ලද මැනුම් ක්‍රම
- ◆ මෙහෙයුම් අවදානම සඳහා මූලික දර්ශක ප්‍රවේශය

ස්ථම්භය II - අධීක්ෂක සමාලෝචන ක්‍රියාවලිය

අධීක්ෂක සමාලෝචන ක්‍රියාවලිය මගින්, බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණවත්බව තක්සේරු කෙරෙන අතර, එහිදී බැංකුවේ අවදානම් ආවරනය වන පරිදි අතිරේක ප්‍රාග්ධනය පවත්වා ගෙන යනු ලබන්නේද යන බව තීරණය කරනු ලැබේ. අනපේක්ෂිත හා ආතතික තත්ත්වයන් යටතේ, බැංකුවේ ප්‍රවර්තන හා ප්‍රක්ෂේපිත ඉල්ලුම් සඳහා බැංකුවේ ප්‍රාග්ධනයට ඇති ඉල්ලුම් උදෙසා අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රමාණවත්බව තක්සේරු කිරීමේ රාමුවක් බැංකුව මගින් පිළියෙල කරනු ලැබ ඇත.

ස්ථම්භය III - වෙළඳපොල විනය

ස්ථම්භය III මගින් සංගත හා විස්තීර්ණ ආනවරන රාමුවක් සැපයීමට අදහස් කරනු ලබන අතර, එමගින් බැංකු අතර තුලනාත්මකභාවය ඉහළ නංවයි බැංකුව මගින් අනුගමනය කරන ලද අභ්‍යන්තරික ආගණන පරිපාටීන් තුළට මනා දැක්මක් ලබාදීමෙන් බාහිර කොටස්කරුවන් වෙත ප්‍රාග්ධන ප්‍රමාණවත් බව පිළිබඳ ප්‍රශස්ත අවබෝධයක් ලබා දීම සඳහා ආනවරන අවශ්‍යතා රාශියක් අවශ්‍ය කෙරේ.

ඒ අනුව, 2016 අංක 1 දරන මහ බැංකු නියෝගය ප්‍රකාරව පළ කිරීමට අවශ්‍ය අතිරේක හෙළිදරව් කිරීම් පහත දැක්වා ඇත.

බාසල් III හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවය

ආකෘතිය 01 : ප්‍රධාන නියාමන අනුපාත - ප්‍රාග්ධන සහ ද්‍රවශීලතා

	බැංකුව		සමූහය	
	2018 දෙසැ. 31 දිනට	2017 දෙසැ. 31 දිනට	2018 දෙසැ. 31 දිනට	2017 දෙසැ. 31 දිනට
නියාමන ප්‍රාග්ධනය (රු'000)				
පළමු පෙළ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය	74,623,023	62,084,793	101,088,945	85,077,314
මුළු ස්ථරය 1 ප්‍රාග්ධනය	74,623,023	62,084,793	101,088,945	85,077,314
මුළු ප්‍රාග්ධනය	97,987,548	77,554,148	125,548,973	101,485,804
නියාමන ප්‍රාග්ධන අනුපාතය (%)				
පොදු සාමාන්‍ය කොටස් ස්ථරය 1 ප්‍රාග්ධන අනුපාතය (අවම අවශ්‍යතාවය : 2018 -7.375%, 2017-6.25%)	11.02	10.82	11.66	11.49
මුළු ස්ථරය 1 ප්‍රාග්ධන අනුපාතය (අවම අවශ්‍යතාවය : 2018-8.875%, 2017-7.75%)	11.02	10.82	11.66	11.49
මුළු ප්‍රාග්ධන අනුපාතය (අවම අවශ්‍යතාවය : 2018-12.875%, 2017-11.75%)	14.47	13.51	14.48	13.71
නියාමන ද්‍රවශීලතාවය				
ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් - බැංකුව				
දේශීය බැංකුකරණ ඒකකය (රු'000)	337,865,692	298,497,361	NA	NA
අක්වෙරළ බැංකුකරණ ඒකකය (විජ /)	303,616	242,692	NA	NA
ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතය (%) රුපියල් (අවම අවශ්‍යතාවය 20%)				
දේශීය බැංකුකරණ ඒකකය (%)	23.01	24.07	NA	NA
අක්වෙරළ බැංකුකරණ ඒකකය (%)	30.36	32.35	NA	NA
ද්‍රවශීලතා ආවරන අනුපාතය (%) රුපියල් (අවම අවශ්‍යතාවය :- 2018 - 90%, 2017- 80%)	144.90	104.00	NA	NA
ද්‍රවශීලතා ආවරන අනුපාතය (%)	100.42	95.08	NA	NA

බාසල් III - ස්ථරය III යටතේ වෙළඳපොළ විනය හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවය

බාසල් III හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවය

ආකෘතිය 02 : බාසල් III - ප්‍රාග්ධන අනුපාත ගණනය

	බැංකුව		සමුහය	
	2018 දෙසැ. 31 දිනට	2017 දෙසැ. 31 දිනට	2018 දෙසැ. 31 දිනට	2017 දෙසැ. 31 දිනට
පළමු පෙළ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය - ගැලපීම් වලට පසු	74,623,023	62,084,793	101,088,945	85,077,315
පළමු පෙළ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය	77,449,928	63,359,558	103,911,483	85,756,976
සාමාන්‍ය කොටස්/පැවරූ ප්‍රාග්ධනය	12,201,998	12,201,998	12,201,998	12,201,998
සංචිත අරමුදල	6,669,488	5,814,742	6,669,488	5,814,742
ප්‍රසිද්ධ කරන ලද රඳවාගත් ඉපයුම්/(සමුච්චිත රඳවාගත් අලාභ)	46,673,579	34,322,199	67,268,479	52,236,152
ප්‍රසිද්ධ කරන ලද සමුච්චිත වෙනත් විස්තීර්ණ ආදායම	78,262	67,882	78,262	81,875
පොදු සහ වෙනත් හෙළිදරව් කරන ලද සංචිත	11,826,601	10,952,737	12,098,979	10,946,111
ප්‍රසිද්ධ නොකරන ලද වර්තමාන වර්ෂයේ ලාභ/අලාභ සහ ප්‍රතිලාභ	-	-	-	-
බැංකුවේ ඒකාබද්ධ බැංකුකරණය සහ වෙනත් මූල්‍ය පරිපාලිත ආයතන මගින් හිකුත් කරන ලද සහ තෙවන පාර්ශ්වයන් විසින් තබා ගනු ලබන සාමාන්‍ය කොටස්	-	-	5,594,277	4,476,098
පළමු පෙළ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයට කළ මුළු ගැලපුම්	2,826,905	1,274,765	2,822,538	679,661
කීර්තිනාමය (ඉද්ධ)	-	-	-	-
අස්පෘශ්‍ය වත්කම් (ඉද්ධ)	439,517	225,058	869,469	679,661
වෙනත් (පරිපාලිත සමාගම් වල සහ වෙනත් මූල්‍ය ආයතන වල ප්‍රාග්ධනයේ ආයෝජන)	2,387,388	1,049,707	1,953,069	-
අතිරේක ප්‍රාග්ධනය - ගැලපුම් වලට පසු	-	-	-	-
අතිරේක ප්‍රාග්ධනය	-	-	-	-
සුදුසුකම් ලබන අතිරේක ප්‍රාග්ධන සාධන පත්‍ර	-	-	-	-
බැංකුවේ ඒකාබද්ධ බැංකුකරණය සහ වෙනත් මූල්‍ය පරිපාලිත ආයතන මගින් හිකුත් කරන ලද සහ තෙවන පාර්ශ්වයන් විසින් තබා ගනු ලබන සාධන පත්‍ර	-	-	-	-
අතිරේක ප්‍රාග්ධනය වෙත මුළු ගැලපීම්	-	-	-	-
තමන්ගේම කොටස් වල ආයෝජනය	-	-	-	-
වෙනත් (සඳහන් කරන්න)	-	-	-	-
ස්ථරය II ප්‍රාග්ධනය - ගැලපුම් වලට පසු	23,364,525	15,469,355	24,460,028	16,408,487
ස්ථරය II ප්‍රාග්ධනය	23,364,525	15,469,355	24,460,028	16,408,487
සුදුසුකම් ලබන ප්‍රාග්ධන පත්‍ර	7,125,000	480,000	7,125,000	480,000
ප්‍රත්‍යාගණන ප්‍රතිලාභ	8,797,393	8,797,393	8,797,393	8,797,393
ණය අලාභ සඳහා වෙන්කිරීම්	7,442,133	6,191,962	8,537,635	7,131,094
බැංකුවේ ඒකාබද්ධ බැංකුකරණය සහ වෙනත් මූල්‍ය පරිපාලිත ආයතන මගින් හිකුත් කරන ලද සහ තෙවන පාර්ශ්වයන් විසින් තබා ගනු ලබන සාධන පත්‍ර	-	-	-	-
ස්ථරය II වෙත මුළු ගැලපීම්	-	-	-	-
තමන්ගේම කොටස් වල ආයෝජනය	-	-	-	-
වෙනත් (සඳහන් කරන්න)	-	-	-	-
පළමු පෙළ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය	74,623,023	62,084,793	101,088,945	85,077,315
මූලික ප්‍රාග්ධනය	74,623,023	62,084,793	101,088,945	85,077,315
මුළු ප්‍රාග්ධනය	97,987,548	77,554,148	125,548,973	101,485,802

	බැංකුව		සමූහය	
	2018 දෙසැ. 31 දිනට	2017 දෙසැ. 31 දිනට	2018 දෙසැ. 31 දිනට	2017 දෙසැ. 31 දිනට
අවදානමට බර තබන ලද මුළු වත්කම්	677,224,419	574,005,436	867,221,246	740,159,181
ණය අවදානමට බර තබන ලද මුළු වත්කම් (ආකෘති 07)	595,370,603	495,356,958	765,873,723	642,727,842
මෙහෙයුම් අවදානමට බර තබන ලද මුළු වත්කම් (ආකෘති 09)	74,300,869	73,396,393	93,317,447	91,223,325
වෙළඳපොල අවදානමට බර තබන ලද මුළු වත්කම් (ආකෘති 10)	7,552,947	5,252,085	8,030,076	6,208,014
පළමු පෙළ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන අනුපාතය (ප්‍රාග්ධන සංරක්ෂණ සංචිත, ප්‍රතිවක්‍රීය නොවන ප්‍රාග්ධන ආරක්ෂණ සංචිත සහ දේශීය බැංකු මත අධිකාරය ඇතුළුව) (%)	11.02	10.82	11.66	11.49
එහි ප්‍රාග්ධන සංරක්ෂණ සංචිත (%)	1.875	1.25	1.875	1.25
එහි ප්‍රතිවක්‍රීය නොවන ප්‍රාග්ධන ආරක්ෂණ සංචිත (%)	-	-	-	-
එහි දේශීය බැංකු මත අධිකාරය ඇතුළුව (%)	1.00	0.50	1.00	0.50
මුළු ප්‍රාග්ධන අනුපාතය (%) (ප්‍රාග්ධන සංරක්ෂණ සංචිත, ප්‍රතිවක්‍රීය නොවන ප්‍රාග්ධන ආරක්ෂණ සංචිත සහ දේශීය බැංකු මත අධිකාරය ඇතුළුව) (%)	11.02	10.82	11.66	11.49
එහි ප්‍රාග්ධන සංරක්ෂණ සංචිත (%)	1.875	1.25	1.875	1.25
එහි ප්‍රතිවක්‍රීය නොවන ප්‍රාග්ධන ආරක්ෂණ සංචිත (%)	-	-	-	-
එහි දේශීය බැංකු මත අධිකාරය ඇතුළුව (%)	1.00	0.50	1.00	0.50

සටහන :

බැංකුව සහ සමූහය වෙත SLFRS 9 ප්‍රමිතිය අනුගමනය කිරීම මත මුල් දින බලපෑම පිළිවෙලින් රු මිලියන 456,894ක් සහ රු මිලියන 1,053,401 ක් විය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් SLFRS 9 ප්‍රමිතිය අනුගමනය කිරීම සම්බන්ධයෙන් බලපත්‍ර ලත් බැංකු වෙත හිකුත් කරන ලද මාර්ගෝපදේශයන් අනුව, මුල් දින බලපෑම වසර හතරක පරිච්ඡිත කාලපරිච්ඡේදයක් පුරා හඳුනාගත හැකි වන අතර එමඟින්, 2018 දී බලපෑමෙන් 25% ක් හඳුනාගැනේ. මුල් දින බලපෑම සම්පූර්ණයෙන්ම වර්තමාන වසරට ගලපුනු ලැබුවහොත්, බැංකුවේ සහ සමූහයේ ප්‍රාග්ධන ප්‍රමාණවත්භාව අනුපාතයන් පිළිවෙලින් 14.42% සහ 14.39 වනු ඇත.

ආකෘතිය 3 : ලිවරණ අනුපාතය ගණනය

	බැංකුව		සමූහය	
	2018 දෙසැ. 31 දිනට	2017 දෙසැ. 31 දිනට	2018 දෙසැ. 31 දිනට	2017 දෙසැ. 31 දිනට
මූලික ප්‍රාග්ධනය	74,623,023	62,084,793	101,088,945	85,077,315
මුළු වත්කම්	1,808,606,489	1,512,405,947	1,985,824,469	1,664,980,535
ශේෂ පත්‍රය තුළ අයිතම (ව්‍යුත්පන්නයන් සහ සුරැකුම් මූල්‍යකරණ ගනුදෙනු හැර) එනමුත් ඇප ඇතුළුව)	1,709,800,708	1,406,635,113	1,886,628,389	1,558,871,099
ව්‍යුත්පන්න අයිතම	3,135,654	1,026,739	3,135,654	1,026,739
සුරැකුම් මූල්‍යකරණ ගනුදෙනු වත්කම්	18,000,000	58,855,000	18,390,299	59,193,602
වෙනත් ශේෂ පත්‍රයට බාහිර අයිතම	77,670,127	45,889,095	77,670,127	45,889,095
බාසල් III ලිවරණ අනුපාතය (%) (මූලික ප්‍රාග්ධනය/මුළු වත්කම්)	4.13%	4.11%	5.08%	5.11%

ලිවරණ අනුපාතය මහ බැංකු නියෝග 2018 අංක 12 අනුව පිළියෙල කොට ඇති අතර ඒ අනුව අවම අනුපාතය 3%කි.

බාසල් III - ස්ථරය III යටතේ වෙළඳපොල විනය හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවය

බාසල් III හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවය

ආකෘතිය 04 : ද්‍රවශීලතා ආවරන අනුපාතය ගණනය

	2018 දෙසැ. 31 දිනට		2017 දෙසැ. 31 දිනට	
	බර තබන හොලැඩ් මුළු වටිනාකම	බර තබන ලැඩ් මුළු වටිනාකම	බර තබන හොලැඩ් මුළු වටිනාකම	බර තබන ලැඩ් මුළු වටිනාකම
ඉහළ ගුණාත්මක ද්‍රවශීල වත්කම් මුළු කොටස	303,195,792	303,919,749	209,576,585	210,556,463
මුළු ගලපන පද පළමු පෙළ A වත්කම්	300,973,640	300,973,640	205,608,413	205,608,414
පළමු පෙළ වත්කම්	302,283,687	302,283,687	207,515,715	207,515,715
මුළු ගලපන පද දෙවන පෙළ A වත්කම්	1,499,960	1,274,966	3,019,035	2,566,180
දෙවන පෙළ A වත්කම්	1,499,960	1,274,966	3,019,035	2,566,180
මුළු ගලපන පද දෙවන පෙළ B වත්කම්	722,192	361,096	949,137	474,568
දෙවන පෙළ B වත්කම්	722,192	361,096	949,137	474,568
මුළු මුදල් ගලායෑම්	1,808,148,158	419,217,632	1,542,394,880	336,276,533
තැන්පතු	964,258,606	96,425,861	867,812,307	86,781,231
සුරැකුම් හොලන් තොග අරමුදල් සැපයීම්	501,902,159	252,564,530	388,276,563	204,161,629
සුරක්ෂිත අරමුදල් සැපයුම් ගනුදෙනු	8,221,306	-	17,998,855	-
(අවලංගු කළ හොහැකි) බැඳීම් යටත් කළ පහසුකම් වල ලබාගොනත් කොටස් සහ අවිනිශ්චිත අරමුදල් සැපයීම් පිළිබඳ බැඳීම	286,321,471	22,782,625	247,268,129	24,294,647
අතිරේක අවශ්‍යතා	47,444,616	47,444,616	21,039,026	21,039,026
මුළු මුදල් ගලාඒම්	186,469,947	116,564,250	186,923,677	114,816,052
අපයෝජ්‍ය ආධාර කරනු ලැබූ කල්පිරෙන්න ආරක්ෂිත ණය දීමේ ගනුදෙනු	31,225,082	13,102,046	47,175,521	8,833,348
බැඳුණු පහසුකම්	-	-	-	-
ප්‍රතිපරිශ්වය වේගින් දින 30 ක් තුළ කල්පිරෙන වෙනත් මුදල් ගලාඒම්	108,719,198	59,789,955	120,686,939	92,323,766
මෙහෙයුම් තැන්පතු	2,853,418	-	4,568,707	-
වෙනත් මුදල් ගලාඒම්	43,672,249	43,672,249	14,492,510	13,658,938
ද්‍රවශීලතා ආවරන අනුපාතය (ඉහළ ගුණාත්මක ද්‍රවශීල වත්කම් මුළු කොටස/ ඊළඟ දින 30 තුළ සිදුවන මුළු ශුද්ධ මුදල් ගලායෑම්) *100		100.42		95.08

බාසල් III හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවය

ආකෘතිය 05 : නියාමන ප්‍රාග්ධන සාධන පත්‍ර වල ප්‍රධාන ලක්ෂණ

	2009 දී නිකුත් කරන ලද අංක 2 ණයකරය	2011 දී නිකුත් කරන ලද අංක 3 ණයකරය	2013 දී නිකුත් කරන ලද අංක 4 ණයකරය
එක් එක් වර්ගයේ ප්‍රාග්ධන සාධන පත්‍ර වෙනුවෙන් වෙන වෙනම සැපයීම අවශ්‍ය වේ.			
ප්‍රාග්ධන සාධන පත්‍රයේ විස්තරය			
නිකුත් කරන්නා	මහජන බැංකුව	මහජන බැංකුව	මහජන බැංකුව
හැඳුනුම් අංකය (උදා: ISIN හෝ පෞද්ගලික තැන්පත් කිරීම සඳහා Bloomberg හඳුනාගන්නා)			
	2	3	4
නිකුත් කරන ලද මුල් දිනය	30 දෙසැම්බර් 2009	30 දෙසැම්බර් 2011	15 දෙසැම්බර් 2013
සාධන පත්‍රයේ සම වටිනාකම	අදාළ නොවේ	අදාළ නොවේ	අදාළ නොවේ
මුල් කල්පිරීමේ දිනය, අදාළ වේ නම්	29 දෙසැම්බර් 2022	29 දෙසැම්බර් 2022	29 දෙසැම්බර් 2022
නියාමන ප්‍රාග්ධනයේදී පිළිගත් මුදල (වාර්තා කරන දිනයේ පැවති රු.'000)	2,500,000,000	5,000,000,000	5,000,000,000
ගිණුම්කරණ වර්ගීකරණය (හිමිකම්/වගකීම්)	වගකීම්	වගකීම්	වගකීම්
පුර්ව අධීක්ෂණ අනුමැතියට යටත්ව සිදුකරන නිකුත් කරන්නාගේ කැඳවුම			
විකල්ප කැඳවුම් දිනය, අවිනිශ්චිත කැඳවුම් දින සහ නිදහස් කිරීමේ මුදල (රු.'000)	අදාළ නොවේ	අදාළ නොවේ	අදාළ නොවේ
පසුව කැඳවුම් දිනයන්, අදාළ වේ නම්	අදාළ නොවේ	අදාළ නොවේ	අදාළ නොවේ
කුපන් පත්‍ර/ලාභාංශ			
ස්ථාවර හෝ පාවෙන ලාභාංශ/කුපන් පත්‍ර	ස්ථාවර අනුපාතය	ස්ථාවර අනුපාතය	ස්ථාවර අනුපාතය
කුපන් අනුපාතය සහ කවර හෝ සම්බන්ධිත දර්ශකය	13.50%	13%	13%
සමුච්චිත නොවන හෝ සමුච්චිත	අදාළ නොවේ	අදාළ නොවේ	අදාළ නොවේ
පරිවර්තිත හෝ පරිවර්තිත නොවන			
පරිවර්තිත නම්, පරිවර්තිත අවස්ථාව (අවස්ථා)	පරිවර්තය නොවන	පරිවර්තය නොවන	පරිවර්තය නොවන
පරිවර්තිත වන්නේ නම්, පූර්ණව හෝ අර්ධව	අදාළ නොවේ	අදාළ නොවේ	අදාළ නොවේ
පරිවර්තිත වන්නේ නම්, අනිවාර්ය හෝ විකල්ප	අදාළ නොවේ	අදාළ නොවේ	අදාළ නොවේ
පරිවර්තිත වන්නේ නම්, පරිවර්තිත අනුපාතය	අදාළ නොවේ	අදාළ නොවේ	අදාළ නොවේ

බාසල් III - ස්ථරය III යටතේ වෙළඳපොල විනය හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවය

ආකෘතිය 6 : වර්තමාන සහ අනාගත ප්‍රාග්ධන අවශ්‍යතා ප්‍රමාණවත් බව/සපුරාලීම පිළිබඳ සාරාංශය

විශ්ලේෂණය

◆ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියමයන්ට අනුකූලව, ප්‍රාග්ධන ප්‍රමාණවත් වීම තක්සේරු කිරීමේ අභ්‍යන්තර ක්‍රියාවලියක් වාර්ෂිකව පවත්වනු ලැබේ. මෙම තක්සේරුව මගින් වසර 05 ක කාල සීමාවක ආවරණය වන අතර අවසන් වරට පිළියෙල කොට ඇත්තේ 2018/2023 සඳහාය.

වැදගත් වත්කම්

- ◆ බැංකුවේ මුළු ණය කළඹෙන් 40% කට ආසන්න ප්‍රමාණයක් රජය සහ රජය සතු ආයතනයන්ට ප්‍රදාහිත ණය වේ. මෙම ණය අවලංගු කළ නොහැකි ඇපයක් හෝ හානි රක්ෂණයකින් ආවරණය වූ හෝ වෙනත් ආකාරයක රජයේ ආරක්ෂණයකින් බලගන්වන ලද රජයට අයත් ආයතන වලට ලබාදුන් ණය මුදල් වේ.
- ◆ රජය වෙත ප්‍රදාහිත මෙම ණය හැරුණුකොට, බැංකුවේ ඒකපුද්ගල ණය ප්‍රමාණය සමස්ත ණය කළඹෙන් 2% ට ඉහළ අගයක් නොගනී.
- ◆ බැංකුව විසින් කර්මාන්ත අංශය වෙත ප්‍රදාහිත ණය විවිධාකාර වේ.

2017 සහ 2018 තුළදී නියමිත ප්‍රාග්ධන ඉහළ නැංවීම සඳහා සිදුකරන ලද ක්‍රියාකාරකම්

2017 සහ 2018 යන වසර දෙකේදීම බැංකුව මගින්, නියමිත ප්‍රාග්ධන ඉහළ නැංවීම සඳහා ක්‍රියාකාරකම් කිහිපයක් සිදු කරන ලදී.

- 2017**
- අ) 2017 ජූලි 21 වැනි දින මුදල් අමාත්‍යාංශයේ, මහා භාණ්ඩාගාරයෙන් රු බිලියන 5.0 ක මුදලක් ලබාගැනීම පසුගිය වසර 8 තුළ ලද පළමු ප්‍රාග්ධන අරමුදල මෙය වේ
 - ආ) 2016 දී පැවති රු බිලියන 8.2 සිට 2017 දී රු බිලියන 5.2 දක්වා ලාභාංශ ගෙවීම් රු. බිලියන 3 කින් පහත හෙළීම
 - ඇ) බැංකුව සතු සියළුම ඉඩම් සහ ගොඩනැගිලි 2017 ජූලි මස 1 වැනි දින ප්‍රත්‍යාගණනය කරන ලදී අවශ්‍ය නියමිත අනුමැතිය සමගින්, මෙමගින් බැංකුවේ මුළු ප්‍රාග්ධනයට රු බිලියන 3.6 ක් වකකු කරගැනීමට හැකි විය
 - ඈ) ඇපයක් හෝ හානි රක්ෂණයකින් ආවරණය වූ හෝ වෙනත් ආකාරයක රජයේ අරක්ෂණයකින් බලගන්වන ලද රජයට අයත් ආයතන වලට ණය ලබාදීමේදී ඒවා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ පූර්ව අනුමැතිය ලබාගත යුතු බවට තහවුරු කිරීම

- 2018**
- අ) 2017 දී පැවති රු බිලියන 5.2 සිට 2018 දී රු බිලියන 3.4 දක්වා ලාභාංශ ගෙවීම් තවදුරටත් පහත හෙළීම
 - ආ) 2018 තුළදී ණය කළඹෙහි ඉහළ අවදානම් මිනුම්ගත/පාලිත වර්ධනය

මෙම ක්‍රියාකාරකම් මගින් බාසල් III සම්මුතිය මගින් පනවන ලද අවම අවශ්‍යතාවයක් 2017 හා 2018 වර්ෂ සඳහා පූර්ණ කරන ලදී. (ප්‍රාග්ධන සැපිරීමේ අවශ්‍යතාව, ද්‍රවශීලීතා ආවරණ අනුපාතය, ස්ථරය III අරමුදල් අනුපාතය හා තෝරාගත අනුපාතය.

අනාගත සැලසුම් හා ප්‍රමුඛතාවය

- ◆ බැංකුව ස්වකීය නියමිත ප්‍රාග්ධනය දැනට පවත්නා මට්ටමෙන් ඉහළ නැංවීම සඳහා අරමුණු කරගත් ආරම්භක ක්‍රියාකාරකම් කිහිපයක් ගැනීමේ ක්‍රියාවලියෙහි නිරතව සිටී.
- ◆ දැනට ක්‍රියාත්මක අභියෝග වැදගත් සහ විකල්ප පියවර වනුයේ, ණයකර හිඳුන් කිරීමට අදාළ 1961 අංක 29 දරන මහජන බැංකු පනත (මෙහි මින් මතුවට "පනත" යනුවෙන් හැඳින්වෙන) සංශෝධනය කිරීමයි. මෙම පනත දැනට පවත්නා තත්ත්වයට අනුව, බැංකුව විසින්, නියමිත ප්‍රාග්ධන අවශ්‍යතාවන් ඇතුළුව, ණයකරයන් හිඳුන් කරනු ලබන සෑම අවස්ථාවකම, මහා භාණ්ඩාගාර සහතිකයක් ලබාගත යුතු යැයි පනතින් නියම කෙරේ. මෙමගින් පහසුවෙන් ණයකර හිඳුන් කිරීමට බැංකුවට ඇති හැකියාව ස්වභාවයෙන්ම සීමා කරනු ලැබ ඇත. බැංකුවේ වර්ධනය සහ වර්ධන ප්‍රභවයට වඩාත්ම බාධා පමුණුවනු ලබන විකල්ප සාධකය මෙය බව අමුතුවෙන් හොඳින්ම හඳුනාගත හැකිය. 2017 පෙබරවාරි 7 වැනි දින සහ 2019 අප්‍රේල් 2 වැනි දින පිළිවෙලින් අමාත්‍ය මණ්ඩලය විසින් යෝජිත සංශෝධනයට සහ අදාළ සංශෝධනය සම්බන්ධ කෙටුම්පතට ඔවුන්ගේ සහාය ලබාදීම සිදු කෙරුණි. මිළඟ පියවර වනුයේ මෙය පාර්ලිමේන්තු නැතහොත් පත්‍රයට ඇතුළත් කොට විවාදයට ගෙන, අවසන් අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව ව්‍යවස්ථානුකූලව ක්‍රියාවට නැංවීමයි.

ආකෘතිය 7 : ප්‍රමිත කරන ලද ප්‍රවේශය යටතේ ණය අවදානම

ණය අවදානම් වත්කම් සහ ණය අවදානම් අවම කිරීමේ ප්‍රතිඵල - බැංකුව

කේතය	වත්කම් පන්තිය	ණය පරිවර්තන සාධකය සහ ණය අවදානම් අවම කිරීමට පෙර			ණය පරිවර්තන සාධකය සහ ණය අවදානම් කළමනාකරණයෙන් පසු			අවදානම් මිරිමක නැවුම් වත්කම් මධ්‍යමය	අවදානම් මිරිමක නැවුම් වත්කම් (%)
		ශේෂ පත්‍රය	ශේෂ පත්‍රයෙන්	එකතුව	ශේෂ පත්‍රය	ශේෂ පත්‍රයෙන්	එකතුව		
		තුළ	බැහැර		තුළ	බැහැර			
		වත්කම්	වත්කම්		වත්කම්	වත්කම්			
20.3.1.0.0.0	ණය අවදානම් සඳහා මුළු ණය අවදානම් මත බර තබන ලද ප්‍රමාණය	1,679,190,747	393,714,019	2,072,904,767	1,238,084,373	77,566,263	1,315,650,637	595,370,603	45%
20.3.1.1.0.0	මධ්‍යම රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව මත හිමිකම්	751,995,445	13,035,477	765,030,922	347,561,916	-	347,561,916	17,168,164	5%
20.3.1.2.0.0	විදේශ රජය සහ ඒවායේ මහ බැංකු මත හිමිකම්	-	-	-	-	-	-	-	-
20.3.1.3.0.0	රජය අංශයේ ආයතන මත හිමිකම්	76,929,669	171,671,322	248,600,991	76,929,669	23,379,626	100,309,295	42,988,197	43%
20.3.1.4.0.0	හිල ආයතන සහ බහු පාර්ශ්වීය සංවර්ධන බැංකු මත හිමිකම්	-	-	-	-	-	-	-	-
20.3.1.5.0.0	බැංකුවේ වත්කම් මත හිමිකම්	6,542,453	-	6,542,453	6,542,453	-	6,542,453	1,665,193	25%
20.3.1.6.0.0	මූල්‍ය ආයතන මත හිමිකම්	20,350,843	-	20,350,843	20,350,843	-	20,350,843	7,170,309	35%
20.3.1.7.0.0	සංස්ථාපිත ආයතන මත හිමිකම්	113,629,811	183,678,624	297,308,434	113,480,413	49,120,918	162,601,331	148,099,702	91%
20.3.1.8.0.0	සිල්ලර හිමිකම්	366,704,896	25,328,597	392,033,493	344,027,569	5,065,719	349,093,288	275,611,320	79%
20.3.1.8.3.0	ඊළු මගින් සුරැකුම් කරන ලද හිමිකම්	149,826,584	-	149,826,584	149,826,584	-	149,826,584	1,030	0%
20.3.1.9.0.0	නේවාසික දේපළ මගින් සුරැකුම් කරන ලද හිමිකම්	65,491,678	-	65,491,678	65,491,678	-	65,491,678	32,745,839	50%
20.3.1.10.0.0	වාණිජ ඉඩම් දේපළ මගින් සුරැකුම් කරන ලද හිමිකම්	-	-	-	-	-	-	-	-
20.3.1.11.0.0	අක්‍රීය වත්කම්	15,502,259	-	15,502,259	15,502,259	-	15,502,259	21,262,648	137%
20.3.1.13.0.0	ඉහළ අවදානම් සහිත කාණ්ඩ	750,573	-	750,573	750,377	-	750,573	1,876,434	250%
20.3.1.14.0.0	මුදල් අයිතම, වෙනත් වත්කම්	50,952,722	-	50,952,722	50,952,722	-	50,952,722	113,880	0%
20.3.1.14.2.0	වෙනත් වත්කම්	60,513,813	-	60,513,813	46,667,889	-	46,667,889	46,667,889	100%

ආකෘතිය 7 : ප්‍රමිත කරන ලද ප්‍රවේශය යටතේ ණය අවදානම

ණය අවදානම් වත්කම් සහ ණය අවදානම් අවම කිරීමේ ප්‍රතිඵල - සමුච්චය

කේතය	වත්කම් පන්තිය	ණය පරිවර්තන සාධකය සහ ණය අවදානම් අවම කිරීමට පෙර			ණය පරිවර්තන සාධකය සහ ණය අවදානම් කළමනාකරණයෙන් පසු			අවදානම් මිරිමක නැවුම් වත්කම් මධ්‍යමය	අවදානම් මිරිමක නැවුම් වත්කම් (%)
		ශේෂ පත්‍රය	ශේෂ පත්‍රයෙන්	එකතුව	ශේෂ පත්‍රය	ශේෂ පත්‍රයෙන්	එකතුව		
		තුළ	බැහැර		තුළ	බැහැර			
		වත්කම්	වත්කම්		වත්කම්	වත්කම්			
20.3.1.0.0.0	ණය අවදානම් සඳහා මුළු ණය අවදානම් මත බර තබන ලද ප්‍රමාණය	1,852,627,187	400,527,453	2,253,154,640	1,411,136,774	79,526,089	1,490,662,863	765,873,723	51%
20.3.1.1.0.0	මධ්‍යම රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව මත හිමිකම්	760,450,456	22,372,817	782,823,273	355,632,691	-	355,632,691	17,168,164	5%
20.3.1.2.0.0	විදේශ රජය සහ ඒවායේ මහ බැංකු මත හිමිකම්	-	-	-	-	-	-	-	-
20.3.1.3.0.0	රජය අංශයේ ආයතන මත හිමිකම්	76,929,669	162,333,982	239,263,651	76,929,669	23,379,626	100,309,295	42,988,197	43%
20.3.1.4.0.0	හිල ආයතන සහ බහු පාර්ශ්වීය සංවර්ධන බැංකු මත හිමිකම්	-	-	-	-	-	-	-	-
20.3.1.5.0.0	බැංකුවේ වත්කම් මත හිමිකම්	11,458,612	-	11,458,612	11,458,612	-	11,458,612	3,775,409	33%
20.3.1.6.0.0	මූල්‍ය ආයතන මත හිමිකම්	9,559,550	-	9,559,550	9,559,550	-	9,559,550	5,012,050	52%
20.3.1.7.0.0	සංස්ථාපිත ආයතන මත හිමිකම්	113,629,811	190,492,058	304,121,868	113,480,413	51,080,744	164,561,157	150,059,528	91%
20.3.1.8.0.0	සිල්ලර හිමිකම්	527,046,573	25,328,597	552,375,169	504,369,246	5,065,719	509,434,965	435,952,997	86%
20.3.1.8.3.0	ඊළු මගින් සුරැකුම් කරන ලද හිමිකම්	149,826,584	-	149,826,584	149,826,584	-	149,826,584	1,030	-
20.3.1.9.0.0	නේවාසික දේපළ මගින් සුරැකුම් කරන ලද හිමිකම්	66,201,363	-	66,201,363	66,201,363	-	66,201,363	33,100,682	50%
20.3.1.10.0.0	වාණිජ ඉඩම් දේපළ මගින් සුරැකුම් කරන ලද හිමිකම්	-	-	-	-	-	-	-	-
20.3.1.11.0.0	අක්‍රීය වත්කම්	15,502,259	-	15,502,259	15,502,259	-	15,502,259	21,262,648	137%
20.3.1.13.0.0	ඉහළ අවදානම් සහිත කාණ්ඩ	-	-	-	-	-	-	-	-
20.3.1.14.0.0	මුදල් අයිතම, වෙනත් වත්කම්	51,737,246	-	51,737,246	51,737,246	-	51,737,246	113,880	-
20.3.1.14.2.0	වෙනත් වත්කම්	70,285,064	-	70,285,064	56,439,140	-	56,439,140	56,439,140	100%

බාසල් III - ස්ථරය III යටතේ වෙළඳපොල විනය හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවය

බාසල් III හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවය

ආකෘතිය 8 : ප්‍රමිති කරන ලද ප්‍රවේශය යටතේ ණය අවදානම: වත්කම් පන්ති සහ අවදානම් බර අනුව වත්කම් - බැංකුව

විස්තරය		2017.12.31. දින පැවති පරිදි (රු'000) (ණය සංරක්ෂණ සාධකය සහ ණය අවදානම් කළමනාකරණයෙන් පසු)							මුළු ණය වත්කම් මුදල
අවදානම් බර	වත්කම් පන්ති	0%	20%	50%	75%	100%	150%	>150%	
	මධ්‍යම රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව මත හිමිකම්	261,721,097	85,840,819	-	-	-	-	-	347,561,916
	විදේශ රාජ්‍ය සහ ඒවායේ මහ බැංකු මත හිමිකම්	-	-	-	-	-	-	-	-
	රාජ්‍ය ආයතනේ ආයතන මත හිමිකම්	-	71,651,373	-	-	28,657,922	-	-	100,309,295
	හිල ආයතන සහ බහු පාර්ශ්වීය සංවර්ධන බැංකු මත හිමිකම්	-	-	-	-	-	-	-	-
	බැංකුවේ වත්කම් මත හිමිකම්	-	6,035,548	97,645	-	409,261	-	-	6,542,453
	මූල්‍ය ආයතන මත හිමිකම්ප	-	10,791,293	9,095,000	-	-	464,550	-	20,350,843
	සංස්ථාපිත ආයතන මත හිමිකම්	-	13,795,857	7,430,980	-	140,873,401	501,093	-	162,601,331
	සිල්ලර හිමිකම්	149,821,433	5,150	-	293,927,872	55,165,416	-	-	498,919,872
	තේවාසික දේපළ මගින් සුරැකුම් කරන ලද හිමිකම්	-	-	65,491,678	-	-	-	-	65,491,678
	වාණිජ ඉඩම් දේපළ මගින් සුරැකුම් කරන ලද හිමිකම්	-	-	-	-	-	-	-	-
	අක්‍රීය වත්කම්	-	-	70,854	-	3,839,774	11,591,631	-	15,502,259
	ඉහළ අවදානම් සහිත කාණ්ඩ	-	-	-	-	-	-	750,573	750,573
	මුදල් අයිතම් සහ වෙනත් වත්කම්	50,383,325	569,398	-	-	46,667,889	-	-	97,620,611
	එකතුව	461,925,855	188,689,439	82,186,157	293,927,872	276,078,212	12,092,724	750,573	1,315,650,834

ආකෘතිය 8 : ප්‍රමිති කරන ලද ප්‍රවේශය යටතේ ණය අවදානම: වත්කම් පන්ති සහ අවදානම් බර අනුව වත්කම් - සමූහය

විස්තරය		2017.12.31. දින පැවති පරිදි (රු'000) (ණය සංරක්ෂණ සාධකය සහ ණය අවදානම් කළමනාකරණයෙන් පසු)							මුළු ණය වත්කම් මුදල
අවදානම් බර	වත්කම් පන්ති	0%	20%	50%	75%	100%	150%	>150%	
	මධ්‍යම රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව මත හිමිකම්	269,791,872	85,840,819	-	-	-	-	-	355,632,691
	විදේශ රාජ්‍ය සහ ඒවායේ මහ බැංකු මත හිමිකම්	-	-	-	-	-	-	-	-
	රාජ්‍ය ආයතනේ ආයතන මත හිමිකම්	-	71,651,373	-	-	28,657,922	-	-	100,309,295
	හිල ආයතන සහ බහු පාර්ශ්වීය සංවර්ධන බැංකු මත හිමිකම්	-	-	-	-	-	-	-	-
	බැංකුවේ වත්කම් මත හිමිකම්	-	9,542,937	97,708	-	1,817,968	-	-	11,458,612
	මූල්‍ය ආයතන මත හිමිකම්	-	-	9,095,000	-	-	464,550	-	9,559,550
	සංස්ථාපිත ආයතන මත හිමිකම්	-	13,795,857	7,430,980	-	142,833,227	501,093	-	164,561,157
	සිල්ලර හිමිකම්	149,821,433	5,150	-	293,927,872	215,507,092	-	-	659,261,548
	තේවාසික දේපළ මගින් සුරැකුම් කරන ලද හිමිකම්	-	-	66,201,363	-	-	-	-	66,201,363
	වාණිජ ඉඩම් දේපළ මගින් සුරැකුම් කරන ලද හිමිකම්	-	-	-	-	-	-	-	-
	අක්‍රීය වත්කම්	-	-	70,854	-	3,839,774	11,591,631	-	15,502,259
	ඉහළ අවදානම් සහිත කාණ්ඩ	-	-	-	-	-	-	-	-
	මුදල් අයිතම් සහ වෙනත් වත්කම්	51,167,849	569,398	-	-	56,439,140	-	-	108,176,386
	එකතුව	470,781,154	181,405,534	82,895,905	293,927,872	449,559,673	12,092,724	-	1,490,662,863

ආකෘතිය 9 : සම්මත මිනුම්කරණ ක්‍රමය යටතේ වෙළඳපොල අවදානම

	බැංකුව		සමූහය	
	2018 දෙසැම්බර් 31 දිනට	2017 දෙසැම්බර් 31 දිනට	2018 දෙසැම්බර් 31 දිනට	2017 දෙසැම්බර් 31 දිනට
(අ) පොලී අවදානම සඳහා අවදානම් බර තැබූ වත්කම්	534,185	248,106	534,185	248,106
පොදු පොලී අනුපාත අවදානම	371,277	248,106	371,277	248,106
(i) ශුද්ධ දිගු හෝ කෙටි පිහිටීම	371,277	248,106	371,277	248,106
(ii) තිරස් හිඟ්ට්තය	-	-	-	-
(iii) සිරස් හිඟ්ට්තය	-	-	-	-
(iv) විකල්ප	-	-	-	-
විශේෂිත පොලී අනුපාත අවදානම	162,908	-	162,908	-
(ආ) ස්කන්ධ සඳහා අවදානම් බර තැබූ වත්කම්	275,707	238,341	337,137	350,662
(i) පොදු ස්කන්ධ අවදානම	138,805	121,975	170,710	183,072
(ii) විශේෂිත ස්කන්ධ අවදානම	136,902	116,366	166,427	167,590
(ඇ) විදේශ විනියම සහ රථාංග සංචිත සඳහා අවදානම් බර තැබූ වත්කම්	162,551	130,673	162,551	130,673
(ඈ) වෙළඳපොල අවදානම සඳහා ප්‍රාග්ධන භාරය (අ)+(ආ)+(ඇ)	972,443	617,120	1,033,873	729,441
වෙළඳපොල අවදානම සඳහා අවදානම් බර තැබූ වත්කම් (ඈ) * 100/12.875 (2018), *100/11.75 (2017)	7,552,947	5,252,085	8,030,076	6,208,009

ආකෘතිය 10 : මූලික දර්ශක ප්‍රවේශය යටතේ මෙහෙයුම් අවදානම

	බැංකුව දළ ආදායම				සමූහය දළ ආදායම			
	1 වැනි වර්ෂය	2 වැනි වර්ෂය	3 වැනි වර්ෂය	සාමාන්‍යය	1 වැනි වර්ෂය	2 වැනි වර්ෂය	3 වැනි වර්ෂය	සාමාන්‍යය
මූලික දර්ශක ප්‍රවේශය දළ ආදායම (රු'000)	54,638,097	61,963,686	74,722,956	63,774,913	68,007,563	77,625,737	94,659,125	80,097,475
මෙහෙයුම් අවදානම සඳහා ප්‍රාග්ධන භාරය (රු'000)								
මූලික දර්ශක ප්‍රවේශය	15%	8,195,715	9,294,553	11,208,443	9,566,237	10,201,134	11,643,861	14,198,869
මෙහෙයුම් අවදානම සඳහා අවදානම් බර තැබූ මුදල (රු'000)								
මූලික දර්ශක ප්‍රවේශය	7.8	63,656,035	72,190,702	87,055,871	74,300,869	79,232,112	90,437,752	110,282,476

බාසල් III - ස්ථරය III යටතේ වෙළඳපොල විනය හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවය

බාසල් III හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවය

ආකෘතිය 11 : ගිණුම්කරණ සහ නියාමනමය විෂයයන් අතර වෙනස්කම් සහ නියාමනමය අවදානම් ප්‍රභේද සමග මූල්‍ය ප්‍රකාශ ප්‍රභේදයන් අනුරූපනය කිරීම බැංකුව

	ප්‍රකාශිත මූල්‍ය ප්‍රකාශයන්හි වාර්තා වූ පරිදි ධාරණ අගය	රෙගුලාසීමය වාර්තාකරණ විෂය යටතේ ධාරණ අගය	ණය අවදානම් රාමුවට යටත්ව	වෙළඳපොල අවදානම් රාමුවට යටත්ව	ප්‍රාග්ධන අඩු කිරීමට යටත්ව
වත්කම්	1,734,702,989	1,731,539,934	1,675,887,151	54,778,368	874,415
මුදල් හා මුදල් සමාන දෑ	57,879,933	57,884,491	57,884,491	-	-
ශ්‍රී ලංකා මහ බැංකුව සමග පවතින ශේෂය	51,615,796	51,615,796	51,615,796	-	-
බැංකු වල ඇති තැන්පතු	4,350,726	4,351,299	4,351,299	-	-
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	1,163,384	1,163,384	1,163,384	-	-
මූල්‍ය වත්කම් - ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව	54,052,435	54,052,435	-	54,052,435	-
මූල්‍ය වත්කම් - ක්‍රමිකෂය පිරිවැය අනුව					
ණය හා ලැබිය යුතු දෑ - බැංකු	32,167,421	32,217,137	32,217,137	-	-
ණය හා ලැබිය යුතු දෑ - වෙනත් ගනුදෙනුකරුවන්	1,265,667,467	1,274,300,318	1,274,300,318	-	-
ක්‍රමිකෂය පිරිවැය අනුව මිනුම්ගත ණය උපකරණ	201,650,435	201,650,435	201,650,435	-	-
මූල්‍ය වත්කම් - වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව					
වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව ස්කන්ධ උපකරණ	1,179,922	888,233	-	725,933	162,300
වෙනත් විස්තීර්ණ ආදායම ඔස්සේ සාධාරණ අගය අනුව ණය උපකරණ	4,731,261	4,731,261	4,731,261	-	-
පරිපාලිතයන්හි ආයෝජන	1,027,542	1,027,542	754,944	-	272,598
කීර්තිනාමය සහ අස්පාශ්‍ය වත්කම්	439,517	439,517	-	-	439,517
දේපළ, පිරිසහ හා උපකරණ	26,259,745	26,259,745	26,259,745	-	-
ආයෝජන දේපළ	1,264,752	1,264,752	1,264,752	-	-
පෙර ගෙවුම් කල්බදු	461,043	461,043	461,043	-	-
වෙනත් වත්කම්	30,791,610	19,232,546	19,232,546	-	-
වගකීම්	1,643,493,064	1,638,449,782	-	-	-
බැංකු වලට ගෙවිය යුතු	138,031,420	138,031,420	-	-	-
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	2,512,205	2,512,205	-	-	-
වෙනත් ගනුදෙනුකරුවන් වෙත ගෙවිය යුතු දෑ	1,422,961,240	1,423,244,820	-	-	-
වෙනත් ණය ගැනීම්	35,575,554	35,575,554	-	-	-
ප්‍රවර්තන බදු බැරකම්	4,004,218	4,004,218	-	-	-
ශුද්ධ විලම්බිත බදු බැරකම්	3,954,834	3,647,244	-	-	-
වෙනත් බැරකම්	23,919,689	18,900,417	-	-	-
යටත් කරන ලද කාල ණය	12,533,904	12,533,904	-	-	-
කොටස් හිමිකරුවන්ගේ හිමිකම්	91,209,925	93,090,152	-	-	-
ප්‍රකාශිත ප්‍රාග්ධනය/පවරන ලද ප්‍රාග්ධනය	12,201,998	12,201,998	-	-	-
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	6,669,490	5,814,744	-	-	-
වෙනත් සංචිත	26,008,948	24,836,036	-	-	-
රඳවාගත් ඉපැයුම්	46,329,489	50,237,374	-	-	-
මුළු හිමිකම් හා වගකීම්	1,734,702,989	1,731,539,934	-	-	-
ශේෂ පත්‍රයෙන් බාහිර වගකීම්	402,761,963		403,433,251	-	-
ප්‍රතිග්‍රහනයන්	90,195,344		90,195,344	-	-
ඇපකර	84,103,230		84,103,230	-	-
ණයවර ලිපි	73,255,113		73,255,113	-	-
වෙනත් අසම්භාව්‍ය අයිතම	99,087,601		99,087,601	-	-
ආපසු නොගත් ණය බැඳීම්	56,791,963		56,791,963	-	-
(-) අපේක්ෂිත බැරකම් අලාභය සඳහා උමනාව/හානිකරණ අලාභයන්	(671,288)		-	-	-

ආකෘතිය 12 : ගිණුම්කරණ සහ නියාමනමය වත්කම් අතර වෙනස පැහැදිලි කිරීම

	වෙනස්කම් වලට හේතුව									
	ගිණුම්කරණ					වෙනත්				
	ධාරණ		අගය සහ නියාමනමය		කේවල සහ සාමූහික		කාර්ය මණ්ඩල			වෙනත්
	ප්‍රකාශන මූලය	නියාමනමය	කාර්යයන්	සමුච්චිත	සාධාරණ	සඵල	ණය මත	වෙනත්	ශ්‍රී ලංකා මුදල	වෙනත්
ප්‍රකාශන මූලය	වාර්තාකරණයේ	සඳහා සලකා	හානිකරණයෙන්	සාධාරණ	සඵල	ණය මත	වෙනත්	ශ්‍රී ලංකා මුදල	වෙනත්	
වාර්තා	විෂයපථය	බැඳු මුදල් අතර	පැනහැර	අගය	පොලී	ක්‍රමයේ	ශ්‍රී ලංකා මුදල	වාර්තාකරණ	වෙනත්	
කරන ලද පරිදි	යටවත්	නිරීක්ෂණය	ශුද්ධ	අගය	අනුපාතිකය	නොවූ පිරිවැය	වාර්තාකරණ	ගැළපීම් මත	වෙනත්	
ධාරණ අගය	ධාරණ අගය	වූ වෙනස	බලපෑම්	ගැලපීම්	ගැලපීම්	(දින 1 වෙනස)	ප්‍රමිති ගැළපීම්	බදු බලපෑම්	වෙනත්	
වත්කම්	1,734,702,989	1,731,539,934	3,163,055							
මුදල් හා මුදල් සමාන දෑ	57,879,933	57,884,491	(4,558)	(4,558)						
ශ්‍රී ලංකා මහ බැංකුව සමග පවතින ශේෂය	51,615,796	51,615,796	-	-						
බැංකු වල ඇති තැන්පතු	4,350,726	4,351,299	(573)	(573)						
ව්‍යුපන්න මූලය උපකරණ	1,163,384	1,163,384	-	-						
මූලය වත්කම් - ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගය අනුව	54,052,435	54,052,435	-	-						
මූලය වත්කම් - ක්‍රමයේ පිරිවැය අනුව										
ණය හා ලැබිය යුතු දෑ - බැංකු	32,167,421	32,217,137	(49,716)	(49,716)						
ණය හා ලැබිය යුතු දෑ - වෙනත් ගනුදෙනුකරුවන්	1,265,667,467	1,274,300,318	(8,632,851)	973,151	-	-	(9,606,001)	-	-	-
ක්‍රමයේ පිරිවැය අනුව මිනුම්ගත ණය උපකරණ	201,650,435	201,650,435	-	-	-	-	-	-	-	-
මූලය වත්කම් - වෙනත් විස්තීර්ණ ආදායම් ඔස්සේ සාධාරණ අගය අනුව										
වෙනත් විස්තීර්ණ ආදායම් ඔස්සේ සාධාරණ අගය අනුව										
ස්කන්ධ උපකරණ	1,179,922	888,233	291,689	-	291,689	-	-	-	-	-
වෙනත් විස්තීර්ණ ආදායම් ඔස්සේ සාධාරණ අගය අනුව ණය උපකරණ	4,731,261	4,731,261	-	-	-	-	-	-	-	-
පරිපාලනමය සහ අන්‍යෝපාය	1,027,542	1,027,542	-	-	-	-	-	-	-	-
කීර්තිනාමය සහ අන්‍යෝපාය වත්කම්	439,517	439,517	-	-	-	-	-	-	-	-
දේපළ, පිරිසහ හා උපකරණ	26,259,745	26,259,745	-	-	-	-	-	-	-	-
ආයෝජන දේපළ	1,264,752	1,264,752	-	-	-	-	-	-	-	-
පෙර ගෙවීම් කල්බදු	461,043	461,043	-	-	-	-	-	-	-	-
වෙනත් වත්කම්	30,791,610	19,232,546	11,559,064	-	-	-	9,606,001	1,953,063	-	-
වගකීම්	1,643,493,064	1,638,449,782	5,043,282			(283,580)		5,019,272	307,590	
බැංකු වලට ගෙවිය යුතු	138,031,420	138,031,420	-	-	-	-	-	-	-	-
ව්‍යුපන්න මූලය උපකරණ	2,512,205	2,512,205	-	-	-	-	-	-	-	-
වෙනත් ගනුදෙනුකරුවන් වෙත ගෙවිය යුතු දෑ	1,422,961,240	1,423,244,820	(283,580)	-	-	(283,580)	-	-	-	-
වෙනත් ණය ගැනීම්	35,575,554	35,575,554	-	-	-	-	-	-	-	-
ප්‍රවර්තන බදු බැරකම්	4,004,218	4,004,218	-	-	-	-	-	-	-	-
ශුද්ධ විලම්බිත බදු බැරකම්	3,954,834	3,647,244	307,590	-	-	-	-	307,590	-	-
වෙනත් බැරකම්	23,919,689	18,900,417	5,019,272	-	-	-	-	5,019,272	-	-
යටත් කරන ලද කාල ණය	12,533,904	12,533,904	-	-	-	-	-	-	-	-
කොටස් ගිණිකරුවන්ගේ ගිණිකම්	91,209,925	93,090,152	(1,880,227)		299,048			(2,179,275)		
ප්‍රකාශන ප්‍රාග්ධනය/පවරන ලද ප්‍රාග්ධනය	12,201,998	12,201,998	-	-	-	-	-	-	-	-
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	6,669,490	6,669,490	-	-	-	-	-	-	-	-
වෙනත් සංචිත	26,008,948	25,709,900	299,048	-	299,048	-	-	-	-	-
රඳවාගත් ඉපයුම්	46,329,489	48,508,764	(2,179,275)	-	-	-	-	(2,179,275)	-	-
මුළු කොටස් ගිණිකරුවන්ගේ ගිණිකම්	1,734,702,989	1,731,539,934	3,163,055							

නිරසාරත්ව වාර්තාව පිළිබඳ බාහිර සහතිකය



Ernst & Young
Chartered Accountants
201 De Saram Place
P.O. Box 101
Colombo 10
Sri Lanka
Tel : +94 11 2463500
Fax Gen : +94 11 2697369
Tax : +94 11 5578180
eysl@lk.ey.com
ey.com

2018 සංකලිත වාර්ෂික වාර්තාව තුළ ඉදිරිපත් කර ඇති නිරසාරත්ව වාර්තාකරණ නිර්ණායක පිළිබඳව මහජන බැංකුව වෙත ස්වාධීන සහතික කිරීමේ වාර්තාව

හැඳින්වීම සහ විෂයපථය

2018 - වාර්ෂික වාර්තාව ('වාර්තාව') තුළ නිරසාරත්ව වාර්තාකරණ දර්ශක වල පහත සඳහන් අංශ සම්බන්ධයෙන් ස්වාධීන සහතික කිරීමක් සැපයීම සඳහා මහජන බැංකුවේ ('බැංකුව') කළමනාකාරත්වය විසින් අපව සම්බන්ධ කරගන්නා ලදී.

- ♦ වාර්තාවේ 131 වැනි පිටුවේ නිශ්චිතව දක්වා ඇති පරිදි මූල්‍ය කාර්යසාධනය පිළිබඳ තොරතුරු සම්බන්ධයෙන් සාධාරණ සහතික කිරීම.
- ♦ ගෝලීය වාර්තාකරණ ප්‍රවේශය GRI ප්‍රමිතීන් 'අනුකූලතාව' මූලික මාර්ගෝපදේශයන්හි අවශ්‍යතාවන්ට අනුකූලව පිළියෙල කළ වාර්තාව තුළ ඉදිරිපත් කර ඇති අනෙකුත් තොරතුරු සම්බන්ධයෙන් සීමිත සහතික කිරීම.

අපගේ කාර්ය පදනම සහ සහතික කිරීම් මට්ටම

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් නිකුත් කරන ලද සහතික කිරීමේ නිරතකරණයන් පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රමිති (SLSAE 3000) 'වේනිකාසික තොරතුරු විගණනය හා සමාලෝචන හැරුණු විට අනෙකුත් දෑ සහතික කිරීමේ ගිවිසුම් සමග අනුකූලව සහතික කිරීම ලබාදීම පිණිස අපි අපගේ ක්‍රියාපටිපාටියට අනුව කටයුතු කළෙමු.

මෙම සීමිත සහතික කිරීමේ නිරත වීම සඳහා භාවිත කරන ලද ඇගයුම් නිර්ණායක නිරසාර වාර්තාකරණ මාර්ගෝපදේශ (GRI මාර්ගෝපදේශ) සහ විශේෂයෙන්ම www.globalreporting.org ගෝලීය වාර්තාකරණ මූලාරම්භ වෙබ් අඩවියෙහි ප්‍රසිද්ධ කොට ඇති GRI ප්‍රමිතීන් 'අනුකූලතාව' මූලික මාර්ගෝපදේශ ප්‍රකාශන අවශ්‍යතාවන් සාක්ෂාත් කරගැනීම හා සබැඳි අපගේ තොරතුරු මත පදනම්ව ඇත.

අපගේ නිරතවීම සීමිත සහතික කිරීම මෙන්ම සාධාරණ සහතික කිරීම ද සපයයි. SLSAE - 3000 සමග අනුකූලව සිදුකෙරෙන සාධාරණ සහතික කිරීමේ නිරතවීමකට වඩා සීමිත සහතික කිරීමේ නිරතවීමක විෂයපථය සැලකිය යුතු ලෙස අඩු වන අතර ඒ අනුව සාධාරණ සහතික කිරීමේ නිරතවීමකදී හඳුනාගත හැකි වන සියළු වැදගත් කරුණු සම්බන්ධයෙන් අප දැනුවත් වනු ඇති බවට සහතිකයක් ලබාගැනීමට හැකියාව ලබාහොඳෙයි. ඒ අනුව සාධාරණ සහතික කිරීමක් ලබා දෙන මතයක් පළ කිරීම අපි සිදු නොකරන්නෙමු.

වාර්තාව වෙනුවෙන් බැංකුවේ කළමනාකාරත්වයෙහි වගකීම

වාර්තාවෙහි අඩංගු ස්වයං ප්‍රකාශනය, තොරතුරු හා ප්‍රකාශන පිළියෙල කිරීම සහ ප්‍රමාණවත් වාර්තා සහ GRI නිරසාරත්ව වාර්තාකරණ මාර්ගෝපදේශ වලට අනුකූලව වාර්තාකරණ ක්‍රියාවලිය පවත්වා ගැනීමට අධාරක පිණිස සැලසුම් කරන ලද අභ්‍යන්තර පාලන පවත්වා ගැනීම සම්බන්ධ වගකීම බැංකුවේ කළමනාකාරත්වය වෙත පැවරී ඇත.

අර්න්ස්ට් ඇන්ඩ් යංග් වගකීම

ගෝලීය වාර්තාකරණ ප්‍රවේශය GRI ප්‍රමිතීන් 'අනුකූලතාව' මූලික මාර්ගෝපදේශයන්හි අවශ්‍යතාවන්ට අනුකූලව මෙම වාර්තාව පිළියෙල කර නොමැති බවට විශ්වාස කිරීමට හේතු වන කවර හෝ කරුණක් සම්බන්ධයෙන් අප දැනුවත්ව තිබේද යන්න පිළිබඳව අවසාන නිගමනයක් ප්‍රකාශ කිරීම අපගේ වගකීම වේ. මෙම වාර්තාව සපුරාම 2019 අප්‍රේල් 12 වැනි දිනැති අපගේ ගිවිසුම්ගත ලිපිය අනුව බැංකුව වෙත ඉදිරිපත් කරනු ලැබේ. බැංකුව වෙත හැර වෙනත් කවර හෝ

තැහැරගතකුටද මෙම වාර්තාව පිළියෙල කරන ලද කාර්යය වෙනුවෙන් හැර වෙනත් කවර හෝ කාර්යයක් වෙනුවෙන්ද එය මත පදනම් වීම සම්බන්ධයෙන් වගකීම භාර නොගැනේ. අපගේ නිරතවීමේදී ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් නිකුත් කරන ලද වෘත්තීය ගණකාධිකාරීවරුන් වෙනුවෙන් වන ආචාර ධර්ම සංග්‍රහයෙහි ස්වාධීන අවශ්‍යතා සමග අනුකූලව කටයුතු කොට ඇත.

ප්‍රධාන සහතික කිරීමේ ක්‍රියාපටිපාටි

අපගේ සීමිත සහතික කිරීමේ නිගමන වලට අදාළ වීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි සැපයීමට අවශ්‍ය ලෙස සැලසුම් තොරතුරු හා පැහැදිලි කිරීම් ලබාගැනීම පිණිස අපි අපගේ ක්‍රියාපටිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කළෙමු. ප්‍රධාන සහතික කිරීමේ ක්‍රියාපටිපාටි වලට පහත සඳහන් දේ ඇතුළත් විය.

- ♦ දත්ත රැස්කිරීම, විශ්ලේෂණය, සමානරණය සහ ඉදිරිපත් කිරීම සඳහා ක්‍රියාවලිය අවබෝධ කර ගනු පිණිස බැංකුවේ අදාළ පිරිස් සමග සාකච්ඡා පැවැත්වීම.
- ♦ වාර්තාවේ අඩංගු තොරතුරු සමාලෝචනය සහ තහවුරු කිරීම.
- ♦ මූල්‍ය කාර්යසාධනය පිළිබඳ 2018 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය වෙනුවෙන් බැංකුවේ විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන වෙතින් නිසි ලෙස ලබාගෙන ඇති බවට සැසඳුම් කර එකඟවීම.
- ♦ වාර්තාවේ අන්තර්ගතය ගෝලීය වාර්තාකරණ ප්‍රවේශය GRI ප්‍රමිතීන් 'අනුකූලතාව' මූලික මාර්ගෝපදේශ වලට නිර්ණායක වලට වරදකින් සන්සන්දනය කිරීම.

තොරතුරු රැස් කර සමානරණය කිරීම සඳහා භාවිත කරන ලද ඉලෙක්ට්‍රොනික පද්ධති පරීක්ෂ කිරීම අපගේ ක්‍රියාපටිපාටි වලට ඇතුළත් නොවීය.

සීමා සහ සලකා බැලීම්

පාරිසරික හා සමාජ කාර්යසාධන දත්ත වල ස්වභාවය සහ විබඳු දත්ත නිෂ්චය කිරීම, ආගණනය හමා ඇස්තමේන්තු ගත කිරීම සඳහා යොදාගනු ලබන ක්‍රම ගත් කල ඒවා ආවේණික සීමා වලට යටත් වේ.

නිගමනය

- ඉහත විස්තර කරන ලද අනුගමනය කරන ලද ක්‍රියාපටිපාටි මත පදනම්ව:
- ♦ වාර්තාවේ 131 වැනි පිටුවේ නිශ්චිතව දක්වා ඇති මූල්‍ය කාර්යසාධනය පිළිබඳ තොරතුරු 2018 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය වෙනුවෙන් බැංකුවේ විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන වලින් නිසි ලෙස ව්‍යුත්පන්න කරගෙන ඇත.
- ♦ GRI ප්‍රමිතීන් 'අනුකූලතාව' මූලික නිරසාරත්ව මාර්ගෝපදේශ වෙතින් ව්‍යුත්පන්න කරගත් ඇතැම් නිරසාරත්ව පරිචයන් සහ ප්‍රතිපත්ති ඇතුළු බැංකුවේ නිරසාරත්ව පරිචයන් සහ ප්‍රතිපත්ති වලට සියළු ප්‍රමාණාත්මක අංශ වලින් අනුකූලව වාර්තාවේ ඇති අනෙකුත් තොරතුරු සාධාරණ ලෙස ඉදිරිපත් කර නොමැති බවට විශ්වාස කිරීමට හේතු වන කිසිවක් අපගේ අවධානයට ලක් නොවීය.

අර්න්ස්ට් ඇන්ඩ් යංග් වරලත් ගණකාධිකාරීවරුන්

2019 මාර්තු 28
කොළඹ

ගෝලීය වාර්තාකරණ ප්‍රවේශය (GRI) අන්තර්ගත දර්ශකය - “අනුකූලතා” විකල්පය : මූලික

GRI සම්මත හෙළදරව් කිරීම්		පිටු අංක(ය)	සටහන්
1. ආයතනික පැතිකඩ			
102-1	ආයතනයේ නම	292	
102-2	ක්‍රියාකාරකම්, සන්නාම, නිපැයුම් සහ සේවා	125	
102-3	ප්‍රධාන කාර්යාලය පිහිටි ස්ථානය	292	
102-4	මෙහෙයුම් සිදුකෙරෙන ස්ථානය	110	
102-5	නිමිකාරීත්වයෙහි ස්වභාවය සහ නෛතික ස්වරූපය	155	
102-6	සේවා සපයනු ලබන වෙළඳපොල	110	
102-7	ආයතනයේ පරිමාණය	10 සහ 11	
102-8	සියලුම සේවකයින් පිළිබඳ තොරතුරු	117	
102-9	සැපයුම් දාමය	128	
102-10	ආයතනය සහ එහි සැපයුම් දාමය වෙත සැලකිය යුතු වෙනස්වීම්		කාලපරිච්ඡේදය තුළ ආයතනය සහ එහි සැපයුම් දාමය තුළ කිසිදු සැලකිය යුතු වෙනස්වීමක් සිදු නොවීය
102-11	පූර්වරක්ෂණ ප්‍රතිපත්තිය හෝ ප්‍රවේශය	3	
102-12	බාහිර ප්‍රවේශය	3	
102-13	සංගම් වල සාමාජිකත්වය	129	
2. ක්‍රමෝපාය			
102-14	ආයතනයේ ජ්‍යෙෂ්ඨතම තීරණ ගනු ලබන්නාගේ ප්‍රකාශය	19 සිට 21 දක්වා	
102-15	ප්‍රධාන බලපෑම් අවදානම් සහ අවස්ථා	40 සිට 48 දක්වා	
3. ආචාරධර්ම සහ අවංකත්වය			
102-16	වටිනාකම්, ප්‍රතිපත්ති, ප්‍රමිතීන් සහ වර්ග සම්මතයන්	123	
102-17	උපදේශන යාන්ත්‍රණයන් සහ ආචාර ධර්ම ආශ්‍රිත ගැටළු	123	
4. පාලනය			
102-18	පාලන ව්‍යුහය	50 සහ 55	
102-19	අධිකාරීත්වය පැවරීම	55	
102-22	උසස්ම පාලන මණ්ඩලයේ සහ එහි කමිටුවේ සංයුතිය	24 to 27, 50 සහ 51	
102-23	උසස්ම පාලන මණ්ඩලයේ සභාපතිත්වය	16 to 18, 26, 51 සහ 53	
102-24	උසස්ම පාලන මණ්ඩලය නාමයෝජනා කිරීම සහ තෝරාගැනීම	51 සහ 54	
102-25	බැඳියා පිළිගැනුම	68	
102-26	අරමුණ, වටිනාකම් සහ ක්‍රමෝපාය සැකසීමේදී උසස්ම පාලන මණ්ඩලයේ කාර්යභාරය	123	
102-30	අවදානම් කළමනාකරණ ක්‍රියාවලියේ ඵලදායිතාවය	40 සිට 48 දක්වා	
102-31	ආර්ථික, සමාජ හා පාරිසරික තේමාවන් සමාලෝචනය		සෑම අධ්‍යක්ෂ මණ්ඩල හා අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටු රැස්වීමකදීම, අදාළ කමිටු වලදී ගනු ලබන ව්‍යාපාරික තීරණ වල ආර්ථික, සමාජ හා පාරිසරික බලපෑම පිළිබඳව අවධානය යොමු කෙරේ
102-32	තිරසාරත්ව වාර්තාකරණයේදී උසස්ම පාලන මණ්ඩලයේ කාර්යභාරය	55	
102-33	කාර්යභාරය බරපතල ගැටළු පිළිබඳ සන්නිවේදනය	51	
102-34	බරපතල ගැටළු වල ස්වභාවය සහ මුළු සංඛ්‍යාව	70	
102-35	පාරිශ්‍රමික ප්‍රතිපත්ති	65	
102-36	පාරිශ්‍රමික නිර්ණය කිරීමේ ක්‍රියාවලිය	65	

**ගෝලීය වාර්තාකරණ ප්‍රවේශය (GRI) අන්තර්ගත දර්ශකය -
“අනුකූලතා” විකල්පය : මූලික**

GRI සම්මත හෙළදරව් කිරීම්		පිටු අංක(ය)	සටහන්
5. පාර්ශ්වකාර සහභාගීත්වය			
102-40	පාර්ශ්වකාර සමූහයන්හි ලැයිස්තුව	82 සහ 83	
102-41	සාමූහික කෙටිල් කිරීමේ ගිවිසුම්	122	
102-42	පාර්ශ්වකරුවන් හඳුනාගැනීම සහ තෝරාගැනීම	82 සහ 83	
102-43	පාර්ශ්වකාර සහභාගීත්වය සඳහා ප්‍රවේශය	82 සහ 83	
102-44	ඉස්මතු වූ ප්‍රධාන තේමාවන් සහ ගැටළු	82 සහ 83	
6. ප්‍රයෝගික වාර්තාකරණ			
102-45	සංකලිත මූල්‍ය ප්‍රකාශයන්හි ඇතුළත් ආයතන	3	
102-46	වාර්තාකරණ අන්තර්ගත සහ තේමා සීමාවන් නිර්වචනය කිරීම	3 සහ 85 සිට 87 දක්වා	
102-47	ප්‍රමාණාත්මක සීමාවන් ලැයිස්තුව	85 සිට 87 දක්වා	
102-48	තොරතුරු හැවත ප්‍රකාශයන්	3	
102-49	වාර්තාකරණයේ වෙනස්වීම්	3	
102-50	වාර්තාකරණ කාලසීමාව	3	
102-51	ආසන්නතම පූර්ව වාර්තාව හිඳුන් කළ දිනය	3	
102-52	වාර්තාකරණ චක්‍රය	3	
102-53	වාර්තාව පිළිබඳ ප්‍රශ්න විමසිය යුතු ස්ථානය	4	
102-54	GRI ප්‍රමිතීන්ට අනුකූලව වාර්තා කිරීම් පිළිබඳ ප්‍රකාශ	3	
102-55	GRI අන්තර්ගත දර්ශකය	283 සිට 286 දක්වා	
102-56	බාහිර සහතික කිරීම	4 සහ 282	

GRI 103 : කළමනාකාරිත්ව ප්‍රවේශය

103-1	ප්‍රමාණාත්මක තේමාවන් සහ ඒවායේ සීමාවන් පැහැදිලි කිරීම	85 සිට 87 දක්වා	
103-2	කළමනාකාරිත්ව ප්‍රවේශය සහ එහි සංරචකයන්	85 සිට 87 දක්වා	
103-3	කළමනාකාරිත්ව ප්‍රවේශය තක්සේරුකරණය	85 සිට 87 දක්වා	

GRI විශේෂිත හෙළදරව් කිරීම්		පිටු අංක(ය)	සටහන්
ආර්ථිකමය තේමාවන්			
GRI 201: ආර්ථික කාර්යසාධනය			
201-1	උත්පාදනය කරන ලද සහ බෙදාහරින ලද සෘජු ආර්ථික වටිනාකම	131	
201-2	කාලගුණ විපර්යාසයන් හේතුවෙන් මූල්‍යමය බලපෑම් සහ වෙනත් අවදානම් සහ අවස්ථාවන්		කාලගුණ විපර්යාස මගින් අපගේ ව්‍යාපාරය වෙත සැලකිය යුතු බලපෑමක් ඇති නොවේ උපගේ ව්‍යාපාරය වෙත කාලගුණ විපර්යාස වල බලපෑම කාණ්ඩගත කිරීම සඳහා කිසිදු වාර්තාවක් පවත්වා ගෙනයාමක් සිදුනොවීය
201-3	හිශ්චිත ප්‍රතිලාභ සැලසුම් ආශ්‍රිත බැඳීම් සහ වෙනත් විශ්‍රාම සැලසුම්	166	
GRI 202: වෙළඳපොල නියෝජනය			
202-1	දේශීය අවම වේතනයට සාපේක්ෂව ස්ත්‍රී පුරුෂභාවය අනුව සම්මත ප්‍රවේශ මට්ටම් වේතන අනුපාතිකයන්		බැංකුකරණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කිසිදු ප්‍රවේශ මට්ටමේ වේතන අනුපාතිකයක නියම කරනු ලැබ නැත කෙසේවුවද බැංකුවේ ප්‍රවේශ මට්ටමේ වේතනය ජාතික අවම වේතන අනුපාතිකයට වඩා ඉහළ වේ

GRI විශේෂිත හෙළදරව් කිරීම්		පිටු අංක(ය)	සටහන්
202-2	දේශීය ප්‍රජාව අතුරින් සේවයට බඳවාගත් ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව කොටස	119	
GRI 203: වක්‍ර ආර්ථිකමය බලපෑම්			
203-1	යටිතල පහසුකම් සඳහා ආයෝජන සහ සහාය දැක්වීම්	133	
203-2	වැදගත් වක්‍ර ආර්ථිකමය බලපෑම්	132	
GRI 204: ප්‍රසම්පාදන භාවිතාවන්			
204-1	දේශීය සැපයුම්කරුවන් සම්බන්ධ වියදම් කොටස	128	
GRI 205: දූෂණ මර්දනය			
205-1	අවදානම් ආශ්‍රිත දූෂණ සම්බන්ධයෙන් ඇගයුමට ලක් කරන ලද මෙහෙයුම්		බැංකුව මගින් අඛණ්ඩවම සියළුම නිෂ්පාදන ක්‍රියාවලීන් සහ ක්‍රියාකාරකම් සම්බන්ධ අනාගතයේදී ඇති විය හැකි මෙහෙයුම් අවදානම් බලපෑම පිළිබඳව තක්සේරු කෙරේ
205-2	දූෂණ මර්දන ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටීන් සම්බන්ධ දැනුවත් කිරීම සහ පුහුණුව	123	
205-3	දූෂණ සම්බන්ධ තහවුරු කරන ලද සිදුවීම් සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග	123	
පාරිසරික තේමාවන්			
GRI 302: බලශක්තිය			
302-1	ආයතනය තුළ බලශක්ති පරිභෝජනය	136	
302-3	බලශක්ති තිවුතාවය	136	
30GRI 305: වායු විමෝචනයන්			
305-1	සෘජු (විෂයපටය 1) GHG විමෝචන	135	
305-2	වක්‍ර (විෂයපටය 2) GHG විමෝචන	135	
305-3	වෙනත් වක්‍ර (විෂයපටය 3) ධෘඪ විමෝචන	135	
305-4	GHG විමෝචන තිවුතාවය	135	
305-5	GHG විමෝචන පහත හෙළීම	135 සිට 136 දක්වා	
305-6	ඕසෝන් හානිකරණ ද්‍රව්‍ය විමෝචනය		ව්‍යාපාරයේ ස්වභාවය පිළිබඳව සලකා බැලීමේදී ඕසෝන් හානිකරණ ද්‍රව්‍ය විමෝචනයන් හොඳම තත්වයට පත් කරමින් වේ
සමාජයීය තේමාවන්			
GRI 401: සේවා නියුක්තිය			
401-1	නව සේවක බඳවාගැනීම් සහ සේවක පිරිවැටුප	119 සිට 120 දක්වා	
401-2	තාවකාලික හෝ අර්ධකාලීන සේවකයින් වෙත පිරිනමනු නොලබන පූර්ණ කාලීන සේවකයින් වෙත ලබාදෙන ප්‍රතිලාභ	121	
401-3	ප්‍රසූත නිවාඩු	121	
GRI 402 : ශ්‍රමික/කළමනාකාරීත්ව සබඳතා			
402-1	මෙහෙයුම් වෙනස්වීම් සම්බන්ධ අවම දැනුම්දීමේ කාලසීමා	122	
GRI 403: වෘත්තීයමය සෞඛ්‍ය හා සුරක්ෂිතතාව			
403-1	විධිමත් හවුල්කාර කළමනාකාරීත්ව - සේවක සෞඛ්‍ය හා සුරක්ෂිතතා කමිටුවල සේවක නියෝජනය	122	
403-2	ආබාධයට ලක්වීමේ ස්වභාවය සහ අනුපාතය, වෘත්තීයමය ව්‍යාධීන්, අහිමි දින ගණන සහ සේවයට නොපැමිණීම සහ සේවා ආශ්‍රිත පහසුකම් සංඛ්‍යාව		වාර්තාකරණ කාලසීමාව තුළ වාර්තා වූ සිදුවීම් කිසිවක් හැර
403-3	සිය වෘත්තීය ආශ්‍රිතව ඉහළ ව්‍යාධි ඇතිවීමේ හෝ ඉහළ අවදානමට මුහුණ දෙන සේවකයින්		වාර්තාකරණ කාලසීමාව තුළ වාර්තා වූ සිදුවීම් කිසිවක් හැර

**ගෝලීය වාර්තාකරණ ප්‍රවේශය (GRI) අන්තර්ගත දර්ශකය -
"අනුකූලතා" විකල්පය : මූලික**

GRI විශේෂිත හෙළදරව් කිරීම්		පිටු අංක(ය)	සටහන්
GRI 404: පුනුණුව සහ අධ්‍යාපනය			
404-1	සේවකයකු සඳහා වසරකට පුනුණු පැය සාමාන්‍යය	122	
404-2	සේවක නිපුණතා සංවර්ධන සහ පරිවර්තනීය සහයෝගීතා වැඩසටහන්	121	
404-3	නිරන්තරයෙන් කාර්යසාධන හා සේවා ප්‍රගති සමාලෝචනයන් හිමි වන සේවක ප්‍රතිශතය	121	
GRI 405: විවිධත්වය සහ සමාන අවස්ථා			
405-1	පාලන මණ්ඩලවල සහ සේවකයින්ගේ විවිධත්වය	118	
405-2	ස්ත්‍රී/පුරුෂ මූලික වැටුප් සහ පාරිශ්‍රමික අනුපාතිකය	121	
GRI 413: දේශීය ප්‍රජාවන්			
413-1	දේශීය ප්‍රජා සහභාගීත්වය බලපෑම් ඇගයුම සහ සංවර්ධන වැඩසටහන් ආශ්‍රිත මෙහෙයුම්	132	
413-2	දේශීය ප්‍රජාවන් වෙත සැලකිය යුතු සැබෑ හා සිදුවිය හැකි අහිතකර බලපෑම් පිළිබඳ මෙහෙයුම්		වාර්තාකරණ කාලසීමාව තුළ වාර්තා වූ සිදුවීම් කිසිවක් නැත
GRI 416: ගනුදෙනුකාර සෞඛ්‍ය සහ සුරක්ෂිතතාව			
416-1	නිපැයුම් හා සේවා කාණ්ඩයන්හි සෞඛ්‍ය හා සුරක්ෂිතතා බලපෑම් තක්සේරුකරණය	127	
416-2	නිපැයුම් හා සේවා කාණ්ඩයන්හි සෞඛ්‍ය හා සුරක්ෂිතතා බලපෑම් කෙරෙහි අනුකූල නොවන සිදුවීම්	127	
GRI 417: අලෙවිකරණය සහ ලාංඡනකරණය			
417-1	නිපැයුම් සහ සේවා තොරතුරු සහ ලාංඡනගත කිරීමේ අවශ්‍යතා	126	
417-2	නිපැයුම් සහ සේවා තොරතුරු සහ ලාංඡනගත කිරීමේ අවශ්‍යතා කෙරෙහි අනුකූල නොවන සිදුවීම්	126	
417-3	අලෙවි සන්නිවේදනය ආශ්‍රිත අනුකූල නොවන සිදුවීම්	126	
GRI 418: ගනුදෙනුකාර රහස්‍යභාවය			
418-1	ගනුදෙනුකාර රහස්‍යභාවය කඩකිරීම් සහ ගනුදෙනුකාර දත්ත අහිමිවීම් ආශ්‍රිත වූ පැමිණිලි		පැමිණිලි 2 ක ලද අතර සියල්ල නිරාකරණය කරන ලදී

මූල්‍ය/බැංකුකරණ යෙදුම් (පාරිභාෂිත ශබ්ද මාලාව)

ගිණුම්කරණ ප්‍රතිපත්ති

ආයතනයක මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ දී හා වර්තා කිරීමේ දී එහි කළමනාකරුවන් විසින් තෝරාගෙන නොවෙනස්ව අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති රීති හා පිළිවෙත්ය.

උපචිත පදනම

ගනුදෙනු හා වෙනත් සිදුවීම් සිදු වූ කල මුදල් හෝ ඊට සමානතා ලැබීමක් හෝ ගෙවීමක් ගැන නොසලකා එම ගනුදෙනුවෙහි ප්‍රතිඵලය හඳුනාගැනීම.

ක්‍රමක්ෂය

අස්පෘශ්‍ය වත්කමක ප්‍රයෝජනවත් ආයුකාලය මත ක්ෂය විය හැකි අගයක් ක්‍රමානුකූලව වෙන් කිරීම. ක්ෂය කිරීම හා ක්‍රමක්ෂය යන දෙකෙහිම ඇත්තේ එකම තේරුමකි.

ආයුගණක ආගනය

අරමුදලක සාමාන්‍ය පිරිවැය, එහි ආයුගණක උපචිත බැරකම, එහි වත්කම් වල ආයුගණක අගය සහ අනෙකුත් අදාළ පිරිවැය සහ අගයන් ආගණනය කිරීම මගින් එහි අගය නිශ්චය කිරීම.

ක්‍රමක්ෂය කරන ලද පිරිවැය

ප්‍රධාන ආපසු ගෙවීම් අඩු කළ මුළු මුදල් ප්‍රමාණය අතර යම් වෙනසකට සඵල පොලී අනුපාතික ක්‍රමය භාවිතා කරමින් සමුච්චිත ක්‍රමක්ෂය එකතු කළ හෝ අඩු කළ හා අක්‍රියවීම හෝ ලබාගත නොහැකි වීම හේතුවෙන් යම් අඩු කිරීමක් (සෘජුව හෝ දිගුකාලීනව) භාවිතා කිරීමෙන් වේ නම් එය අඩු කළ මුල්‍ය වත්කමක් හෝ මූල්‍ය බැරකමක් මුල් හඳුනාගැනීමේදී මගින් ලබන ප්‍රමාණය.

ආශ්‍රිත සමාගම්

ධාරක සමාගමට එහි කාර්යයන්ට සහභාගි වීමට අයිතියක් ඇති මෙන්ම එහි මෙහෙයුම් හා මූල්‍ය ප්‍රතිපත්ති කෙරෙහි ප්‍රමාණවත් බලපෑමක් සිදු කළ හැකි පරිපාලිත සමාගමක් නොවන සමාගමකි.

අලෙවිය සඳහා ඇති මූල්‍ය වත්කම්

අලෙවිය සඳහා ඇති යනුවෙන් නම් කර ඇති හෝ (අ) ණය හා ලබා ගත යුතු (ආ) කල්පිරීම තෙක් රඳවා ගන්නා ආයෝජන හෝ (ඇ) ලාභය හෝ අලාභ මගින් සාධාරණ අගයේදී මූල්‍ය වත්කම් වෙනුවෙන් වර්ගීකරණය කර හැරී මූල්‍ය වත්කම්.

වට්ටම් කරන ලද බිල්පත

මුහුණත වටිනාකමට අඩුවෙන් මිලදී ගෙන එම මිල වෙනස බිල්පතෙහි වලංගු කාලය මත පොලිය ලෙස සලකනු ලබන පොරොන්දු සටහන් පතක් හෝ විනිමය බිල්පතකි. පරිණත වූ කල්හි එම බිල්පතෙහි මුහුණත අගය, එහි නිමකරුට සිය ගිණුමට ලබා ගත හැකි වෙයි.

විනිමය බිල්පත

කෙහෙකු විසින් වෙනත් කෙහෙකුට කිසියම් නිශ්චිත මුදල් ප්‍රමාණයක් ගෙවන ලෙස, අත්සන සහිතව මෙන්ම ලිඛිතව හා කොන්දේසි විරහිතව තවත් කෙහෙකු ආමන්ත්‍රිත නියමයකි. විනිමය බිල්පත හා අණකර යන යෙදුම් බොහෝ විට විනිමය මාරු කරමින් භාවිත කෙරේ.

ඉල්ලුම් තැන්පතු හෝ ඒකක මුදල්

ණයට දෙන ලද හා ඉල්ලූ විට නැවත ගෙවිය යුතු තැන්පතු හෝ අරමුදල්.

ප්‍රාග්ධන ප්‍රමාණවත් බව

කිසියම් බැංකුවක පවත්නා අරමුදල් ප්‍රමාණය අනුව තමන්ගේ තැන්පත්කරුවන්ගේ හා සෙසු ණය හිමියන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට ඇති හැකියාවයි. ජාත්‍යන්තර සම්ප්‍රදායික සඳහා වන බැංකුවේ හා ශ්‍රී ලංකා මහ බැංකුවේ අවශ්‍යතා පරිදි දේශීය බැංකු විසින් නියමිත අවම ප්‍රාග්ධනයක් පවත්වා ගත යුතුය.

ප්‍රාග්ධන ප්‍රමාණවත් බව අනුපාතිකය

ජාත්‍යන්තර බේරුම්කරණය වෙනුවෙන් බැංකුව විසින් සකස් කරන ලද අවදානම් පාදක ප්‍රාග්ධන ප්‍රමිති රාමුව යටතේ නිශ්චය කරන ලද පරිදි සහ ශ්‍රී ලංකා මහ බැංකුව නියම කර ඇති දේශීය අවශ්‍යතාවන්ට ගැලපීම සඳහා වෙනස් කරන ලද පරිදි ප්‍රාග්ධන ආධාරක වන අවදානමට ගැලපූ වත්කම් වල ප්‍රතිශතය.

ණය අවදානම

මූල්‍ය සාධක පත්‍රයක එක් පාර්ශ්වයක් බැඳීම අනුව කටයුතු කිරීමට අපොහොසත් වීමෙන් අනෙක් පාර්ශ්වයට මූල්‍යමය අලාභයක් ඇති කිරීමේ අවදානම.

මුදල් සමානතා

යම් නියමිත මුදල් ප්‍රමාණයක් බවට පහසුවෙන් පරිවර්තනය කරගත හැකි වන්නාවූද, අගය වෙනස්වීමේ අවදානමට ඉතා මඳ වශයෙන් භාජනය විය හැකි වූද, කෙටිකාලීන මෙන්ම බෙහෙවින් ද්‍රවශීලී වූ ද ආයෝජනයන් ය.

තැන්පතු සහතික

තැන්පතු අරමුදලක් සඳහා ගෙවිය යුතු පොළී අනුපාතිකයන්ද, දරන්නාට ආපසු ගෙවිය යුතු දිනයද නිශ්චිතව සඳහන් වන බැංකුවක් විසින් තැන්පත්කරුවකුට හිකුත් කරනු ලබන සහතිකයයි. මෙම සහතික බොහෝ විට ගනුදෙනු කළ හැකිය.

වාණිජ පත්‍රය

බැංකුව මගින් සහ ණය වටිනාකම සහිත ආයතනික ණය ලබාගන්නන් විසින් හිකුත් කෙරෙන සුරක්ෂිතභාවයෙන් තොර කෙටිකාලීන පොරොන්දු සටහන් පතකි.

බැඳීම්

සේවාලාභියෙකු වෙනුවෙන් අනුමත කරන ලද හමුත් ශේෂ පත්‍ර දිනය වන විට, ප්‍රයෝජනයට නොගන්නා ලද ණය පහසුකම්.

අසම්භව්‍යතා

කිසියම් අවිනිශ්චිත අනාගත සිද්ධියක් හෝ සිද්ධි කිහිපයක්, සිදුවීම හෝ සිදුනොවීම තුළින් පමණක් තහවුරු කළ හැකි, ලාභය හෝ පාඩුව අවසාන ප්‍රතිඵලය සේ ගැනෙන තත්ත්වයක් නැතහොත් අවස්ථාවකි.

ආයතනික පාලනය

ආයතනික ඒකකයන් පාලනය කිරීමේ ක්‍රියාවලිය. ආයතනයක කළමනාකරණය හා ගමන් මග මෙන්ම, එහි විධායක කාර්යයන් හා එහි නිමකරුවන් සහ වෙනත් අය කෙරෙහි පවත්නා වගකීම අධීක්ෂණය කිරීම ද සම්බන්ධයෙන් බලතල භාවිත කිරීමේ ක්‍රමවේදය මෙහිදී අදාළ වේ.

අනුරූප බැංකුව

වෙනත් බැංකුවක නියෝජිතයෙකු ලෙස ක්‍රියා කරන බැංකුවකි. අනුරූප බැංකුවක් පිහිටා තිබෙන ප්‍රදේශයේ, සෙසු බැංකු වෙනුවෙන් පුළුල් හා විවිධත්වයෙන් යුත් බැංකු සේවාවන් සාමාන්‍ය වශයෙන් සම්පාදනය කිරීමේ කාර්යයෙහි එය නිරත වෙයි.

පිරිවැය ආදායම අනුපාතය

මෙහෙයුම් වියදම් ශුද්ධ ආදායමෙහි ප්‍රතිශතයක් ලෙස.

ප්‍රතිපාර්ශ්වය

කිසියම් ගනුදෙනුවක් සිදුකරන හෝ පියවන (බැංකුවක් වුවද ඇතුළුව) දෙවන පාර්ශ්වයයි.

දේශීයක අවදානම

කිසියම් දේශයක්/රටක් තුළ, ණය ලබාගන්නන්ට ණය ලබා දීමේ දී අදාළ වන ණය අවදානමයි. ඇතැම් විට ස්වෛරීත්වය අවදානම් ද මෙයට ඇතුළත් විය හැකිය.

මූල්‍ය/බැංකුකරණ යෙදුම් (පාරිභාෂිත ශබ්ද මාලාව)

හරස් අනුපාතය

විකම ව්‍යවහාර මුදලක් හා අදාළව වකිනෙකට වෙනස් මිල කැඳවීම් දෙකක් අතරින් ගණනය කරනු ලබන විදේශ විනිමය අනුපාතිකයයි.

ව්‍යවහාර මුදල් හුවමාරුව

කිසියම් ව්‍යවහාර මුදල් දෙවර්ගයක ප්‍රධාන ප්‍රමාණයන් ප්‍රවර්තනව මාරු කිරීමේ දී ඒ හා අදාළ වන්නා වූ ගිවිසුමෙහි නැවත පසු දිනෙක වීම මාරුව හැර ගැනීමටත් වසේ මාරුව හැර ගන්නා දිනය දක්වා නියමිත පොළීය ගෙවීමටත් සඳහන් කරනු ලැබීම මෙයින් අදහස් කෙරේ.

විලම්බිත බදු

වෙනත් ඉදිරි වර්ෂයක ගෙවීමට සිදුවන බදු මුදල් ප්‍රවර්තන වර්ෂයේ මූල්‍ය ප්‍රකාශයන්හි වෙන් කර තැබීම. ක්ෂය වීම වත්කමක ක්ෂය වන ප්‍රමාණය වන ප්‍රයෝජනවත් ආයුකාලය මත ක්‍රමානුකූල විභජනය.

විකුණුපත්නය

පහත ලක්ෂණ ත්‍රිත්වය සහිත මූල්‍ය සාධන පත්‍රයක්: (අ) නියමිත පොලී අනුපාතිකය, ආරක්ෂක මිල, භාණ්ඩ මිල, විදේශ විනිමය අනුපාතිකය, මිල හෝ අනුපාත දර්ශකය, ණය අනුපාතය හෝ ණය දර්ශකය, හෝ වෙනත් විචල්‍යයන් (සමහරවිට "පාදක කරගනු ලබනවා" යැයි පැවැසෙන) හි වෙනස්වීමට ප්‍රතිචාරවශයෙන් එහි අගය වෙනස්වෙයි. (ආ) අනෙකුත් උපකරණ සඳහා අවශ්‍ය වන ඉතා කුඩා මූලික ආයෝජනයක්වත් අවශ්‍ය නොවෙයි. (ඇ) අනාගතයේ දිනයක පියවනු ලබයි.

හුවමාරු සුරැකුම්

කෙටි කාලීනව නැවත විකිණීමේ අහිප්‍රාය ඇතිව අත්පත් කරගෙන දරා සිටින සුරැකුම්.

නිශ්චිත ප්‍රතිලාභ සැලසුම

සාමාන්‍යයෙන් සේවකයන්ගේ චේතන හා/සේවා වසර ගණන මත පදනම්ව සුභයක් යොදා ගනිමින් විශ්‍රාම ප්‍රතිලාභ ලෙස ගෙවිය යුතු මුදල් ප්‍රමාණ නිශ්චය කරනු ලබන විශ්‍රාම ප්‍රතිලාභ සැලසුම.

අතරමැදිකරණය

මෙය බහුල ලෙස භාවිතවනුයේ ණය ලබාගන්නන් බැංකු ක්ෂේත්‍රයෙන් ණය ලබා ගනු වෙනුවට, ප්‍රාග්ධන වෙළඳපොලෙන් සෘජුවම අරමුදල් සපයා ගැනීම විස්තර කිරීමටය. මෙය සාමාන්‍යයෙන් සිදු කරනු ලබනුයේ ණය ලබාගැනීමට ඉතා ශක්තිමත් පසුබිමක් ඇත්නවුන් විසිනි.

ලේඛනගත බිල්පත්

බඩු පැටවුම්පත, ඉන්වොයිසිය සහ රක්ෂණ සහතිකය වැනි විවිධ ලේඛන සමග ඉදිරිපත් කෙරෙන විනිමය බිල්පතයි.

ලේඛනගත ණය

ගෙවීම් සිදුකිරීම සඳහා ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන නියම කෙරෙන, ණයවර ලිපියයි.

අණකරය

විනිමය බිල්පත් සමග මෙය නිරන්තරයෙන් සඳහන් කරනු ලැබුවද, ඇතැම්විට හා වඩාත් නිශ්චිතව මෙය භාවිත වනුයේ අන්තර් බැංකු බිල්පත් සම්බන්ධයෙනි. බැංකුවක් විසින් හෝ වෙනුවෙන් සකස් කරන ලද, ඉල්ලු විට ගෙවිය යුතු බැංකු අණකරයකි.

ස්ඵල පොලී ක්‍රමය

මූල්‍ය වත්කමක හෝ මූල්‍ය බැරකමක ක්‍රමක්ෂය කරන ලද පිරිවැය ගණනය කර අදාළ කාලපරිච්ඡේදය පුරා පොලී ආදායම හෝ පොලී වියදම විභාජනය කිරීම.

සාමාන්‍ය කොටස් සාධන පත්‍රය

යම් ආයතනයක බැරකම් සියල්ල අඩු කිරීමෙන් පසුව ද වත්කම්වල ශේෂ බැඳියාවක් දක්වන යම් ගිවිසුමක්.

සාධාරණ අගය

දැනුමක් හා කැමැත්තක් ඇති පාර්ශ්ව දෙකක් අතර අතේ දරුණු සිදුවන ගනුදෙනුවකදී වත්කමක් හුවමාරු කළ හැකි හෝ බැරකමක් නිරවුල් කළ හැකි පාදක මුදල.

ස්ථාවර අය කිරීම්

නිශ්චිත දේපලක් සාමාන්‍ය වශයෙන් සින්නක්කර හෝ බදු දේපලක්, හෝ පිරිසත හා යන්ත්‍ර සූත්‍ර ආදිය හෝ සම්බන්ධ නීත්‍යානුකූල උකසක් වෙනුවෙන් කරනු ලබන අය කිරීමයි.

මූල්‍ය සාධන පත්‍රය

විකිණිය හැකි මූල්‍ය වත්කමක් හා තවත් ආයතනයක මූල්‍ය බැරකමක් හෝ සාමාන්‍ය කොටස් සාධන පත්‍රයක් පැන නැගීමට හේතුවන යම් ගිවිසුමක්.

විචල්‍ය ගාස්තුව

කෙතෙකුගේ යම් කොටසක්, හෝ ණයකරුවන් නැතහොත් මුදල් වැනි දේපලක් හා සම්බන්ධ අත්තිකාරමක සුරක්ෂිතභාවය වෙනුවෙන් ණය දෙන සමාගමක් විසින් කරනු ලබන අය කිරීම. ඒ අනුව එම සමාගමේ සාමාන්‍ය ව්‍යාපාරික කටයුත්තක් වශයෙන්, එම වත්කම් භාවිත කිරීමට හෝ සුදුසු පරිදි යොදා ගැනීමට හෝ අදාළ සමාගමට අවසරය ඇත.

පූර්වාචරණය කළ දේපල

හැකි මුල්ම අවස්ථාවේ දී විකිණීමේ අහිප්‍රාය ඇතිව දරා සිටින, පූර්ණ හෝ අර්ධ වශයෙන් ණය බේරුම් කිරීමේ දී අත්පත් කර ගත් දේපල.

විදේශ විනිමය ආදායම

ශේෂ පත්‍රයක විදේශ ව්‍යවහාර මුදලින් වාර්තා වී ඇති වත්කම් හා බැරකම්, එම ශේෂ පත්‍රයේ දැක්වෙන දිනයේ පැවති අනුපාතය අනුව. ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමේදී ලැබෙන ආර්ථික වාසිය මින් අදහස් වන අතර මෙකී අනුපාතය ආරම්භයේදී හෝ පෙර ශේෂ පත්‍රයේ සඳහන් දිනයේදී හෝ පැවති අනුපාතයට වඩා වෙනස් විය හැකිය. විදේශ ව්‍යවහාර මුදල් විකිණීමෙන් ද විදේශ විනිමය ආදායම උත්පාදනය වේ.

ඉදිරි ගිවිසුම්

මෙම ගිවිසුමේ සඳහන් කොන්දේසි වලට අනුකූලව, අදාළ පාර්ශ්වයන් විසින් නිශ්චිත ඉදිරි දිනකදී කිසියම් හුවමාරුවක් සිදු කිරීම සඳහා බැඳී සිටීමේ පොරොන්දුවයි.

ඉදිරි අනුපාතයන්

තත් කාලීන දිනයෙන් ඔබ්බෙහි දිනයක ද පරිණත වූ විට ව්‍යවහාර මුදලෙහි මිල මෙයින් අදහස් කරයි. ඉදිරි අනුපාතයන්, තත්කාලීන දිනයෙහි අනුපාතයට සමාන හෝ අසමාන විය හැකිය. සමාන වූ කල්හි, ඉදිරි අනුපාතය ඒකාන්තවන අතර අසමාන වූ කල්හි, මුල් මුදලට වඩා මිල වැඩිවීම හෝ වට්ටමක් සේ මිල අඩු වීම සිදුවන්නේය.

ඉදිරි අනුපාත ගිවිසුම්

(ලන්ඩන්හි අන්තර් බැංකු පිරිනැමු අනුපාතිකයන් වැනි) කිසියම් පොළී අනුපාතික සුවිසක් වැනි වකග වූ ස්ථාවර අනුපාතිකයක් අතර වෙනස පදනම් කරගනිමින් නිශ්චිත ඉදිරි දිනයකදී ගෙවීම් හුවමාරු කරගැනීමේ ගිවිසුම.

සමූහ ව්‍යාපාරය

මව් ව්‍යාපාරය සහ සෞඛ්‍ය සියලු පරිපාලිත ආයතන සමූහ ව්‍යාපාරය ලෙස ගැනේ.

ඇසකර

මූලික වශයෙන්ම බැංකුවේ ගනුදෙනුකරුවාට තෙවන පාර්ශ්වයන් වෙත මූල්‍ය බැඳීමක් ඉටු කිරීමට නොහැකි වන අවස්ථාවක බැංකුව ගෙවීම් කරනු ඇති බවට වන වෙනස් කළ නොහැකි සහතික නියෝජනය කරයි. ලංසු සහ කාර්යසාධන බැඳුම්කර වැනි ඇතැම් වෙනත් ඇප මූල්‍ය නොවන භාර ගැනීම් නියෝජනය කරයි.

ඉදිරි රැකුම

(පොලී අනුපාතිකයන්, මිල, භාණ්ඩ ආදියෙහි) අවාසිදායක ලෙස අගය සංවලනය වීමේ ඉදිරි අවදානම්වලදී ආවරණය වනු පිණිස භාවිතයෙහි යෙදෙන ක්‍රමෝපායයකි.

කල්පිරීම තෙක් දරා සිටින ආයෝජන

වෙළෙඳාම සඳහා දරා සිටින හෝ අලෙවිය පවතින ලෙස හැඳින්වීමට මූලික හඳුනාගැනීමේ දී තෝරා ගැනෙන හෝ ණය හා ලැබිය යුතු ය නිර්වචනයට අනුලක් වන මූල්‍ය වත්කම් හැරුණු කොට කල් පිරීම තෙක් බලා සිටීමට සාධනීය අතිප්‍රාය හා හැකියාව ආයතන සතු ස්ථිර හෝ තීරණය කළ හැකි ගෙවීම් හා ස්ථිර කල්පිරීමක් ඇති මූල්‍ය වත්කම්.

භාහිරකරණය

උපකරණයක ධාරණ අගයට වඩා අය කර ගත හැකි මුදල අඩු වීම භාහිරකරණය ලෙස සැලකේ.

භාහිරපූර්ණය

කිසියම් ගිවිසුමක/කොන්ත්‍රාත්තුවක පාර්ශ්වකරුවකුට සිදුවිය හැකි අලාභයෙන් උද්ගතවන භාහිර දරා ගැනීමට ගිවිසුමේ පාර්ශ්වකරුවෙකු නොවන කෙනෙකුගේ එකඟතාවට අනුමැතිය ලැබීමයි. එසේ එකඟතාව පිරිහැමීමේ දී ගිවිසුමක ද්විතීයික වගකීම දරන ඇපකරුවකු මෙන් නොව එම පිරිහැමීම සිදු කරන තැනැත්තා ප්‍රාථමික වගකීමම දැරිය යුතුය.

පොලී අනුපාතික අවදානම

වෙළෙඳපොල පොලී අනුපාතික වෙනස්වීම හේතුවෙන් මූල්‍ය සාධන පත්‍රයක අනාගත මුදල් ප්‍රවාහ වල සාධාරණ අගය උච්චාවචනය වීමේ අවදානම.

අවිනිශ්චිත පොලිය

අක්‍රීය වත්කම් මත ලැබිය යුතු පොලිය.

පොලි ආන්තිකය

ඉද්ධ පොලි ආදායම සාමාන්‍ය පොලි උපයන වත්කම් වල ප්‍රතිශතයක් ලෙස.

ප්‍රධාන කළමනාකරණ පිරිස

ආයතනයක ක්‍රියාකාරකම් සැලසුම් කිරීමේ ක්‍රියාත්මක කිරීමේ හා පාලනය කිරීමේ බලතල මෙන්ම වගකීම දරන කණ්ඩායම.

ප්‍රධාන කාර්යසාධන දර්ශක

ප්‍රධාන කාර්යසාධන දර්ශක යනු සමාගමක තීරණාත්මක සාර්ථකත්ව සාධක පිළිබිඹු කරන කලින් එකඟ වූ ප්‍රමාණකරණය කළ හැකි මිනුම් වේ.

ණයවර ලිපිය

බැංකුවක් විසින් තුන්වන තැනැත්තෙකුට කිසියම් මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා සිටීමක් අදාළ නියමයන් හා කොන්දේසි වලින් සමන්විතව වෙනත් බැංකුවකට හිකුත් කරන ලියවිල්ල.

ද්‍රවශීලතා අවදානම

මුදල් හෝ වෙනත් මූල්‍ය වත්කම් සැපයීම මගින් නිරවුල් කෙරෙන මූල්‍ය බැරකම් හා සබැඳි වගකීම් ඉටු කිරීමේ දී ආයතනයක් අසීරුතාවට පත්වීමේ අවදානම.

ද්‍රවශීලතා වත්කම් අනුපාතය

මුදල් හෝ අනෙකුත් මූල්‍ය වත්කම් ලබාදීමෙන් පියවන ලද මූල්‍ය බැරකම් සමග ආශ්‍රිත බැඳීම් සපුරාගැනීමේදී ආයතනය මුහුණදෙන අපහසුතාවයේ අවදානමයි.

වෙළෙඳපොලට ගැලපීම

ප්‍රවර්තන වෙළෙඳපොල හෝ සාධාරණ අගය අනුව පිහිටීම ඉහළ හෝ පහළ යන පරිදි වරින්වර ප්‍රතණානනය.

වෙළෙඳපොල අවදානම

වෙළෙඳපොල මිල ගණන්වල වෙනස්වීම් හේතුවෙන් මූල්‍ය සාධන පත්‍රයක සාධාරණ අගය හෝ අනාගත මුදල් ප්‍රවාහ උච්චාවචනය වීමේ අවදානම, ව්‍යවහාර මුදල් අවදානම, පොලි අනුපාතික අවදානම සහ වෙනත් මිල අවදානම් යන අවදානම් වර්ග තුනෙන් වෙළෙඳපොල අවදානම සැදුම් ලබයි.

සුළු කොටස්කරුවන්ගේ හිමිකම

මව් සමාගම විසින් සෘජුවම හෝ පරිපාලිත මගින් වකුච හිමිකම් නොඋසුලන ස්කන්ධ හිමිකම් වෙත පැවරිය හැකි, පරිපාලිත සමාගමක ලාභ හෝ අලාභ සහ ඉද්ධ වත්කම් සමානුපාතය.

උකස් කිරීම

ණයක් ලබාගැනීම පිණිස සුරැකුමක් ලෙස නිශ්චිත දේපලක් යොදා ගැනීම

ගනුදෙනු කළ හැකි උපකරණ

තෙවන පාර්ශ්වයකට හිදුහසේ විකිණිය හැකි (ගනුදෙනු කළ හැකි) සුරැකුම්පතක් හෝ වෙනත් මූල්‍ය සාධන පත්‍රයක්, බැංකු හෝට්ටු, ධාරක පිළිණාපත්, විනිමය බිල්පත් සහ වෙක්පත් සාමාන්‍යයෙන් ගනුදෙනු කළ හැකි සාධන පත්‍රය

ඉද්ධ පොලි ආන්තිකය

පොලි ආදායම සාමාන්‍ය පොලිය උපයන වත්කම්වල ප්‍රතිශතයක් ලෙස.

අක්‍රීය ණය

නියමිත දිනයේ දී මුල් මුදල හෝ පොලිය නොගෙවනු ලබන අවස්ථා සහිත ණය හෝ ණය හා අදාළ වෙනත් නියමිතයන් හෝ කොන්දේසි පිළිපැදීමට ණය ගත් තැනැත්තා අසමත් වන්නා වූ අවස්ථා සහිත ණය. අක්‍රීය ණය නිරන්තරයෙන්ම නිරූපවිත තත්වයෙහිලා සලකනු ලබයි.

නොස්ට්‍රෝ ගිණුම

වෙනත් බැංකුවක් සමග පවත්වා ගන්නා විදේශ ව්‍යවහාර මුදල් සහිත පංගම ගිණුමකි. එසේ වුවද එම බැංකුව විදේශ අනුරූප බැංකුවක් වීම අවශ්‍ය නොවේ. අදාළ බැංකුවේ තැන්පතුව නොස්ට්‍රෝ ගිණුම ලෙස හැඳින්වේ.

අරමුණුගත සාක්ෂි

විශ්ලේෂණය, මිනුම්කරණය, නිරීක්ෂණය හා වෙනත් විබඳු පර්යේෂණ ක්‍රම මගින් ඔප්පු කළ හැකි කරුණු මත පදනම් වූ තොරතුරු

ශේෂ පත්‍ර බාහිර ගනුදෙනු

ශේෂ පත්‍රය අනුව, වත්කම් හෝ බැරකම් ලෙස හඳුනා නොගත්ත ද අවිනිශ්චිතතා හා බැඳීම් වලට තුඩු දෙන ගනුදෙනු මේ යටතට වැටී.

මූල්‍ය/බැංකුකරණ යෙදුම් (පාරිභාෂිත ශබ්ද මාලාව)

පිහිටීම

යම් ව්‍යවහාර මුදලක් හෝ පොලී අනුපාතිකයක් හා අදාළව ඒකරාශිගත කරන ලද පූර්ණ බැඳීම. පිහිටීමක් සමාකාර හෝ සම සතරැස් (නිරාවරණයෙන් තොර) නැතහොත් දිගු (එනම් ව්‍යවහාර මුදල් විකුණුවාට වඩා මිලදී ගන්නා ලද හොඳින් අධි මිලදී ගැනුම්) හෝ කෙටි (එනම්, ව්‍යවහාර මුදල් මිල දී ගන්නාට වඩා විකුණන ලද හොඳින් අධි විකුණුම්) විය හැකිය.

ප්‍රාථමික අනුපාතය

බැංකුවක් විසින් ස්වකීය අතිශය ප්‍රශස්ත මට්ටමේ ණය ලබාගන්නන් සඳහා භාවිත කරන පොලී අනුපාතය මෙයින් අදහස් වෙයි.

පොරොන්දු පත්‍රය

කෙතෙකු (පළමුවැන්නා) පොරොන්දුකරුවකු වශයෙන්, තවත් කෙතෙකු (දෙවැන්නකු) ඉල්ලීමක් කළ විටක හෝ නිශ්චිත නැතහොත් නියම කරනු ලබන ඉදිරි දිනයක දී එම දෙවන තැනැත්තාට එසේත් නැතහොත් දෙවන තැනැත්තා විසින් තම නියම කරනු ලබන තුන්වන තැනැත්තෙකුට නිශ්චිත මුදල් ප්‍රමාණයක් ආපසු ගෙවන බවට අත්සන් සහිතව දෙනු ලබන කොන්දේසි විරහිත ලිඛිත පොරොන්දුවකි.

සම්බන්ධිත පාර්ශ්වයන්

මූල්‍ය හෝ මෙහෙයුම් තීරණ ගැනීමේ දී එක් පාර්ශ්වයක් කෙරෙහි පාලනය කිරීමේ හෝ එම පාර්ශ්වය කෙරෙහි ප්‍රමාණවත් බලපෑමක් සිදු කිරීමේ හෝ හැකියාව සහිත තවත් පාර්ශ්වයක් වශයෙන් සැලකෙන පාර්ශ්වයන්ය.

ප්‍රතිමිලදී ගැනුම්

විකුණුම් හා ප්‍රතිමිලදීගැනුම් ගිවිසුම් සඳහා භාවිත කෙරෙන යෙදුම.

සංචිත වත්කම්

ශ්‍රී ලංකා මහ බැංකුවේ අවශ්‍යතා වලට අනුකූලව මූල්‍ය ආයතනයක් විසින් යොදනු ලබන සංචිත වලින් කොටසක් වන එම ආයතනයේ වත්කම් මෙයින් කියැවේ.

ප්‍රතිවිකුණුම්

ප්‍රතිමිලදී ගැනුම් යන්තෙහි විරුද්ධාර්ථයයි. එනම්, මිලදී ගැනීම් හා ප්‍රතිවිකුණුම් ගිවිසුමයි.

චක්‍රීය ණය

ණය ලබාගන්නාහැරේ අතිමතය අනුව, අඛණ්ඩව ණය ලබාගැනීමට හා ආපසු ගෙවීමට අවසරය ලැබෙන නියමයන් සහිත ණය ක්‍රමයකි. මුල් මුදල ආපසු ගෙවීම මගින් ණය අරමුදල ප්‍රතිසංස්ථාපනය වේ.

අවදානම් බර තැබූ වත්කම්

ශේෂ පත්‍රය තුළ වත්කම් සහ ශේෂ පත්‍රයෙන් බැහැර වත්කම් වල ණය සමානතා අදාල අවදානම් බර තැබුම් සාධක මගින් ගුණ කර.

සුරක්ෂිතකරණය

වාහනයක් මිල දී ගැනීමේ දී එහි මූල්‍ය අවශ්‍යතා ණය හිකුලුවක් (සාමාන්‍යයෙන් වාණිජ පත්‍ර) මගින් පියවන රහිත සඳහා ආදායම් උත්පාදිත වත්කම් ගොන්නක් ඉදිරිපත් කිරීම.

බණ්ඩ විශ්ලේෂණය

ආයතනයක් මෙහෙයුම් සිදු කරන විවිධ තුරන්වල ප්‍රදේශ කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් බණ්ඩ වශයෙන් ගෙන මූල්‍ය තොරතුරු විශ්ලේෂණය කරනු ලැබීමයි.

බණ්ඩ වාර්තාකරණය

බණ්ඩ වාර්තාකරණයෙන් කියැවෙනුයේ බැංකුකරණය, කල්බදු මෙහෙයුම්

කොටස් තැරැව්කරණය, සුරැකුම් වෙළඳාම, දේපල හා රක්ෂණය වැනි ව්‍යාපාර බණ්ඩයන්ගෙන් ආදායමට ලැබෙන දායකත්වය ප්‍රකාශ වීමයි.

පියවීම් දිනය

මුදලට සිදු කෙරෙන සැබෑ සුරැකුම් හුවමාරුවක් මගින් සුරැකුම් ගනුදෙනුවක් සම්පූර්ණ කරනු ලැබීමේ දිනය මෙයින් හැඳින්වේ.

උණ තත්ත්වය

වත්කම් (සහ/හෝ ඉදිරි මිලට ගැනුම් ගිවිසුම්) වලට වඩා බැරකම් (සහ/හෝ ඉදිරි විකුණුම් ගිවිසුම්) වල අතිරික්තයයි. ශුද්ධ මිලදී ගැනුම් හා විකුණුම්වලින් ශුද්ධ විකුණන ලද හා වැඩිපුර විකුණන ලද තත්ත්වයක් ඉතිරි වන විට වෙළෙන්දෙකුගේ තත්ත්වය මෙයින් අනාවරණය වෙයි.

පරිපාලිත සමාගම්

වෙනත් ව්‍යවසායක් (මව් සමාගම ලෙස හැඳින්වෙන) විසින් පාලනය කරනු ලබන තවත් ව්‍යවසායක් පරිපාලිත සමාගම ලෙස හැඳින්වේ.

අවිනිශ්චිත ගිණුම

පැහැදිලි කිරීමක් හා නිසි ගිණුමට යොමු කිරීම සිදු වන තුරු අයිතමයන් තාවකාලිකව රඳවා තබා ගැනීම සඳහා භාවිත කෙරෙන ගිණුම.

හවුල්පාදක ණය

බැංකු කිහිපයක් විසින් එකලාව ණයක් සැපයීමට කැමති නොවන හෝ හැකි නොවන කල්හි එම බැංකු ඒකාබද්ධව බද්ධ කාර්යයක් වශයෙන් කටයුතු කිරීමට යොදා ගන්නා ණය වැඩි පිළිවෙලකි. හවුල්පාදක ණය ක්‍රමය ක්‍රියාත්මක කෙරෙනුයේ තනි බැංකුවක් විසින් පමණක් ණය හිකුත් කිරීමේ දී ස්වකීය ණය සම්ප්‍රීච්චයට හානි සිදු නොවනු පිණිස මහා පරිමාණයේ ණය ඉල්ලුම්කරුවන්ගේ අවශ්‍යතා ඉටු කරනු පිණිසය.

කාලීන තැන්පතු

නිශ්චිත කාල පරාසයකට අනුව ආපසු ලබාගත හැකි පොලියක් ගෙවනු ලබන තැන්පතු ගිණුමකි.

1 වන ස්ථරයේ ප්‍රාග්ධනය(පොදු ස්කන්ධ ස්ථර 1 - CET I)

පොදු ස්කන්ධ ස්ථර 1 (CET I) යනු ප්‍රකාශිත ප්‍රාග්ධනයේ වැඩිවශයෙන්ම සමන්විත වන 1 වන ස්ථරයේ සංරචකයකි. මූල්‍ය අර්බුදයකින් ආර්ථිකය ආරක්ෂාකරගැනීම සඳහා පූර්වාරක්ෂක පියවරක් ලෙස හදුන්වාදුන් ප්‍රාග්ධන මිම්මකි.

1 වන ස්ථරයේ ප්‍රාග්ධනය(අතිරේක ස්ථර 1 - AT I)

අතිරේක ස්ථර 1 (AT I) ප්‍රාග්ධනය යනු කල්පිරි නොමැති බොහෝමයක් යටත් කරන ලද ණය සඳහා යටත් කරන සුරකුම්වලින් සමන්විත 1වන ස්ථර ප්‍රාග්ධනයේ සංරචකයක් වන අතර ඕනෑම අවස්ථාවක එම ප්‍රාග්ධනයේ ලාභාංශ අවලංගු කලහැකිය.

11 වන ස්ථර ප්‍රාග්ධනය

දෙමුහුම් ප්‍රාග්ධන උපකරණ සහ යටත් කරන ලද කාලීන ණය වැනි ස්කන්ධ හා ණයවල යම් යම් ලක්ෂණ සංයුක්ත කෙරෙන ප්‍රත්‍යාගණන සංචිත නියෝජනය කෙරෙන ප්‍රාග්ධනය, පොදු ප්‍රතිපාදක සහ වෙනත් ප්‍රාග්ධන උපකරණ.

සමස්ත ප්‍රාග්ධනය

1 වන ස්ථරයේ (කේන්ද්‍රීය) ප්‍රාග්ධනයේ හා 2 වන ස්ථරයේ ප්‍රාග්ධනයේ එකතුවයි.

වෙළඳ මූල්‍ය වත්කම් හා බැරකම්

(අ) ප්‍රධාන වශයෙන්ම හුදුරු කාලසීමාවක දී විකිණීම හෝ ප්‍රතිමිලදී ගැනීම සඳහා අත් කරගනු ලැබුවක් හෝ සිදු කරනු ලැබුවක් (ආ) එක්ව කළමනාකරණය කෙරෙන හා කෙටිකාලීන ලාභ ඉපැයීමේ තර්‍ය රටාවක් මෑතකාලීනව පැවතීම සම්බන්ධ සාක්ෂි සහිත හඳුනාගත් මූල්‍ය උපකරණ කළඹක කොටසක් (ඇ) ව්‍යුත්පන්නයක් (හිඟ්වය කරන ලද හා ඵලදායක මිල අවදානම් සුරක්ෂිත උපකරණයක ව්‍යුත්පන්නයක් හැරුණු කොට) මත මූල්‍ය වත්කමක් හෝ බැරකමක් වෙළඳාම සඳහා දරනු ලැබෙන ලෙස කාණ්ඩගත කෙරේ.

ගනුදෙනු පිරිවැය

මූල්‍ය වත්කමක් හෝ මූල්‍ය බැරකමක් අත්කරගැනීම, හිකුත් කිරීම හෝ බැහැර කිරීම කෙරෙහි සෘජුවම පැවරිය හැකි වර්ධනයේ පිරිවැය

මහා භාණ්ඩාගාර බැඳුම්කර

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හිකුත් කරනු ලබන දිගු දාතමක් සහිත සුරැකුමකි. එයට ලැබෙනුයේ කුපන පොලී අනුපාතයකි.

එකතු කළ අගය

බැංකු සේවාවන් සැපයීමේ පිරිවැය, එසේ බැංකු සේවාවන් සැපයීමෙන් ලැබූ සම්පූර්ණ ආදායමින් අඩු කළ පසු ඉතිරි වන ශේෂය එකතු කළ අගය වේ. එම එකතු කළ අගය සේවා හිඟ්කිකයන්ට ද, බදු වශයෙන් රජයට ප්‍රාග්ධනය සැපයුවන්ට ද වෙන් කෙරෙන අතර, ව්‍යාප්තිය හා වර්ධනය පිණිස රඳවා ගනු ලැබේ.

අවදානම් පාදක අගය

හිඟ්චිත කාලවකවානුවක් තුළ වෙළෙඳපොළ පොලියේ හෝ විනිමය අනුපාතිකයේ හෝ අහිතකර සංවලනයන් හිසා සිදුවිය හැකි පාඩුව ඇස්තමේන්තු කළ හැකි අවදානම් කළමනාකරණ ක්‍රමවේදයකි.

'වොස්ට්‍රෝ' ගිණුම

එක් බැංකුවක් වෙනත් බැංකුවක් සමඟ පවත්වාගන්නා දේශීය ව්‍යවහාර මුදල් ජංගම ගිණුමකි. (නොස්ට්‍රෝ ගිණුම සමඟ සංසන්දනය කරන්න)

ඵලදා වක්‍රය

පරිණතවීමේ කාර්යයන් ලෙස වෙළඳපොළ පොලී අනුපාතිකය විදහා දක්වන ප්‍රස්තාරයකි. සාමාන්‍යයෙන් ඵලදා වක්‍රය ඉහළට ඇලව තිබෙන්නකි. උපකරණයේ හිඟ්මයන් අනුව පොලී අනුපාතිකය ඉහළ යයි.

ආයතනික තොරතුරු

102-1,102-3

බැංකුවේ නම

මහජන බැංකුව

නෛතික තත්ත්වය

1961 අංක 29 දරණ මහජන බැංකු පනත මගින් වාණිජ බැංකුවක් ලෙස සංස්ථාපිත කරනලද, 1988 අංක 30 දරණ බැංකුකරණ පනත යටතේ බලපත්‍ර ලත් වාණිජ බැංකුවකි.

ප්‍රධාන කාර්යාලය (ලියාපදිංචි කළ කාර්යාලය)
අංක 75, ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩනර් මාවත, කොළඹ 02, ශ්‍රී ලංකාව.

දුරකථන : +94 11 232 7841 (රැහැන් 6),
+94 11 244 6316 (රැහැන් 4),
+94 11 248 1481

ඊමේල් : info@peoplesbank.lk
වෙබ් : www.peoplesbank.lk

VAT ලියාපදිංචි අංකය. 409000037-7000

විගණකවරුන්

විගණකාධිපති

විගණකාධිපති දෙපාර්තමේන්තුව, අංක. 306/72, පොල්දූව පාර, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

අර්ථසේවී ඇන්ඩ් යංග්

වරලත් ගණකාධිකාරීවරු,

අංක 201, ද සේරම් පෙදෙස, තැ.පෙ. අංක 101, කොළඹ 10, ශ්‍රී ලංකාව.

ලේකම්

රොහන් පතිරත්න මහතා

(චල්චල්චී, බැංකුකරණය පිළිබඳ එච්චී, හීතිඥ)

ආයතනික බැංකු අංශය

11වෙනි මහල,

මහජන බැංකු ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල, අංක 75, ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩනර් මාවත, කොළඹ 02, ශ්‍රී ලංකාව.

දුරකථන : +9411 232 7841-6, +9411 244 6316-9,
+9411 248 1481

ෆැක්ස් : +9411 232 9575, +9411 244 6410

ඊමේල් : cbdunit1@peoplesbank.lk,
smcc3@peoplesbank.lk

අක්වෙරළ බැංකු ඒකකය

11 වෙනි මහල,

මහජන බැංකු ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල, අංක 75, ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩනර් මාවත, කොළඹ 02, ශ්‍රී ලංකාව.

දුරකථන : +9411 220 6745-7, +9411 220 6725
ෆැක්ස් : +9411 247 0303

ඊමේල් : fcbu@peoplesbank.lk

SWIFT : PSBKLLXL

ජාත්‍යන්තර බැංකුකරණ අංශය

ඒසීවීසී ගොඩනැගිල්ල,

අංක 91, ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩනර් මාවත, කොළඹ 02, ශ්‍රී ලංකාව.

දුරකථන : +9411 243 7239-41, +9411 232 0651-6
ෆැක්ස් : +9411 244 8067

ඊමේල් : cbdadmin@peoplesbank.lk

SWIFT : PSBKLLXL

විතෙර ගනුදෙනු සේවාවන්

අංක 59, ඩී. ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10, ශ්‍රී ලංකාව.

දුරකථන : +9411 233 2746, +9411 233 4278,
+9411 244 6409

ඊමේල් : fastcash@peoplesbank.lk
nrfc@peoplesbank.lk,
teletran@peoplesbank.lk

SWIFT : PSBKLLXL

පීපල්ස් කාඩ්පත් මධ්‍යස්ථානය

පීපල්ස් ගොඩනැගිල්ල, 2 වෙනි මහල, අංක 1161, මරදාන පාර, කොළඹ 08, ශ්‍රී ලංකාව.

දුරකථන : +9411 249 0490

ෆැක්ස් : +9411 216 9023

ඊමේල් : card@peoplesbank.lk

මහජන බැංකුවේ පරිපාලන සමාගම්

සීමාසහිත පීපල්ස් ට්‍රැවල්ස් (පෞද්) සමාගම,

අංක 59,

ඩී. ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10, ශ්‍රී ලංකාව.

දුරකථන : +9411 247 0190, +9411 247 8385,
+9411 239 6296

ෆැක්ස් : +9411 243 4530

ඊමේල් : ptravel@peoplesbank.lk

Web : www.peoplestravels.com

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීපල්ස්

අංක: 1161,

මරදාන පාර, බොරැල්ල, කොළඹ 08, ශ්‍රී ලංකාව.

දුරකථන : +9411 263 1631

ෆැක්ස් : +9411 263 1000

පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීපල්ස්

අංක 21, නවී මාවත, කොළඹ 02, ශ්‍රී ලංකාව.

දුරකථන : +9411 230 0191-4

ෆැක්ස් : +9411 230 0190

මහජන බැංකුවේ උපපරිපාලන සමාගම් (පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීපල්ස් හි පරිපාලන සමාගම්)

පීපල්ස් ඉන්වෙස්ට්මන්ට් පීපල්ස්

අංක 53, ධීර්මපාල මාවත, කොළඹ 03, ශ්‍රී ලංකාව.

දුරකථන : +9411 220 6406

ෆැක්ස් : +9411 220 6399

සීමාසහිත පීපල්ස් ලීසිං ප්‍රොපර්ටි

ඩිවිලොප්මන්ට් සමාගම

අංක 1161, මරදාන පාර, බොරැල්ල, කොළඹ 08, ශ්‍රී ලංකාව.

දුරකථන : +9411 263 1631

ෆැක්ස් : +9411 263 1000

සීමාසහිත පීපල්ස් ලීසිං ෆ්ලූඩ් මැනේජ්මන්ට් සමාගම

අංක 1161,

මරදාන පාර, බොරැල්ල, කොළඹ 08, ශ්‍රී ලංකාව.

දුරකථන : +9411 263 1631

ෆැක්ස් : +9411 263 1000

සීමාසහිත පීපල්ස් මයික්‍රෝෆිනෑන්ස් සමාගම

අංක 1161,

මරදාන පාර, බොරැල්ල, කොළඹ 08, ශ්‍රී ලංකාව.

දුරකථන : +9411 263 1631

ෆැක්ස් : +9411 263 1000

සීමාසහිත පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපර්ටි සමාගම

අංක 1161,

මරදාන පාර, බොරැල්ල, කොළඹ 08, ශ්‍රී ලංකාව.

දුරකථන : +9411 263 1631

ෆැක්ස් : +9411 263 1000

www.peoplesbank.lk